

# ගොනම බුදුන් වහන්කේ වදාල නිවන් මග

## **කත්ථිංගේ වෙනත් කාති**

- \*   **The Path to Nibbana**  
**as Declared by the gautama Buddha**  
(ගොතම බුදුන්වහන්සේ වදුල නිවන්මග කාතියේ ඉංග්‍රීසි  
පරිවර්තනය)
  
- \*   **Web - [www.pathtonibbana.com](http://www.pathtonibbana.com)**

# ගොනම බුදුන් වහන්කේ වදාල නිවන් මග

අතිපූර්ණ මහත් මහත් මහත් මහත්

ගෞතම බුද්ධන් වහන්සේ වදාල නිවන් මග

ප්‍රථම මුද්‍රණය : 2008

දෙවන මුද්‍රණය : 2009

තෙවන මුද්‍රණය : 2012

සිව්වන මුද්‍රණය : 2013

© අතිපූර්තනීය මහනුවර ව්‍යෝගීය යතිවරයාණෝ

ISBN 978-955-30-1089-6

පරිගණක සැකසුම : "ග්‍රැෆිකලා"  
06, බුද්ධාලේෂ්‍ය මාවත,  
සුවාරපොල, පිළියන්දල.  
දු : 0112608127

## පෙරවදන

අවිද්‍යා අත්ධකාරයෙන් වැසුණු, තණ්හාවෙන් හරත, ඉභියන් පිනවීම පිණිස ම යොමු වූ අතිගය වාණිජකරණය වූ, වර්තමාන ලෝක ජන සමාජය අවුලෙන් අවුලට පත්වෙමින් අතිබිජුණු විනාශකාරී මගකට යොමු වී තිබේ.

ඛුදුන් වහන්සේ විසින් අත් හළ යුතු යයි වදාල අන්ත දෙකෙන් එකක් වූ 'කාමසුබල්ලිකානුයෝගය' හෙවත් අධික ලෙස ඉභිය පිනවීම ම මුල් කරගත්, ඒ සඳහා අවශ්‍ය කරන සම්පත් උපයාගැනීම ම ජ්විතය යයි සලකන සමාජයක හොතික සම්පත් අත්පත් කරගැනීම පිණිස ගෙන යන තරගය නිසා අවසානයේ ඉතිරි ව ඇත්තේ;

මානසික ආතතිය, කළකිරීම, ඉච්චා හංගත්වය, හඳුයාබාධ, අධිරැකිරීම පිළිනය, කොලොස්ටරෝල්, පිළිකා, දියවැඩියාව, තරබාබාව, ගැස්ටයිටිස්, ස්නායු දුර්වලතා සහ අස්ථි දිරිමේ රෝගය වැනි රෝග සමුහයක් සමග හෙමිබත් වීම පමණි.

මෙවැනි පරිසරයක් තුළ පිඩාවට පත් බුද්ධිමත්තු අද එයින් ගැලවීම සඳහා මං සොයනි. සැප ලැබීම සඳහා හොතික සම්පත් හඹායාම කළ ද, ඒවායේ සතුට නැති බව අද ඔවුන්ට ප්‍රත්‍යක්ෂ වී ඇත. ඒ නිසා අද වැඩි පිරිසක් ආධ්‍යාත්මික සංවර්ධනයක් සඳහා නැමුණු වන බව දක්නට ඇත.

එවන් පසුවීමක මීට වසර දෙදහස් පන්සිය පනහකට පෙර මෙලොවට පහළ වූ 'ගොතම බුද්ධ' නමින් ප්‍රසිද්ධියට පත් මහා සාම්බරයාණන් විසින් වදහල දහමට වර්තමානයේ හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. ලෝකය දුක් සහිත බවත්, දුකට හේතුව තණ්හාව බවත්, තණ්හාව නැති කිරීමෙන් දුක නැති වන බවත්, දුක නැති කිරීමේ මාර්ගයත් වගයෙන් මනාව දේශීත 'වතුරායී සත්‍ය ධර්මය' බුද්ධ දේශනාවයි.

අද වන විට බුදුන් වහන්සේ විසින් දේශීත නිරමල 'වතුරායී සත්‍ය ධර්මය' වැසිගොස් ඒ වෙනුවට පුදුපූජා, ප්‍රාර්ථනා කිරීම්, සංශෝධනයනා කිරීම්, පවි සමා කිරීම් ආදි නොයෙකුත් වන් පිළිවෙත්වලින් ගහන ආගමක් බිජි ව තිබේ. එය බුද්ධාගම නමින් හැදින්වේ. එම බුද්ධාගම විවිධ රටවල විවිධ සංස්කෘතීන් යටතේ විවිධ ලක්ෂණයන්ගෙන් යුත්ත වෙයි. බුදුන් වහන්සේ වදාලේ කුමක් ද යන්න හඳුනාගැනීම පවා දුෂ්කරය. ඒ නිසා ම බුදුන් වහන්සේ විකින් වදාල දහමින් ලබාගත හැකි 'පරම සැපත' උදා කරගැනීම අද සමාජයට ප්‍රශ්නයක් වී තිබේ.

ප්‍රායෝගික අත්දැකීම් සහිත ආචාර්යීවරුන්ගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ පුගුණ කර තමා තුළින් තම තුවණන් දැක අවබෝධ කරගත යුතු ඇස, කන, නාසය, දිව, ගරීරය, මනස යන ඉඩියන්ට හසු නොවන අති සූක්ෂ්ම දහමක් වන 'වතුරායී සත්‍ය' ඇතෙන් බණියක් තරම් වන තමා තුළ යයි බුදුන් වහන්සේ වදාහෙ. එසේ නම් කිසිසේත් ම එය තමාගෙන් බාහිරව තිබිය නොහැකි ය. එහෙත් අද ලාභ-සත්කාර, කිරිති-ප්‍රශ්නයා පසුපස හඳු යන බොහෝ දේශකයේ බුද්ධ දේශනාව අනුව පිළිපැද ප්‍රායෝගිකව ධර්මය ප්‍රත්‍යුෂ්ඨ කොට අවබෝධ කරගන්නවා වෙනුවට පොත පත කියවා කටපාඩම් කරගත් වෙන සම්භයක් ජනයට ප්‍රකාශ කරමින් බුදුන් වහන්සේ වදාල 'නිරමල වතුරායී සත්‍ය' ධර්මය විකාති කරමින් සිටිති. බුදුන් වහන්සේ වදාල දහම හැරියට තම පෙළුද්ගැලික අදහස් ම ප්‍රකාශ කරති. එසේ හෙයින් බුදුන් වහන්සේ වදාල සද්ධර්මය හඳුනාගැනීම ඉතා දුෂ්කර කාර්යයක් ව තිබේ.

බුදුන් වහන්සේ වදාල දහම කුමක් ද? යන්න පිළිබඳව වසර පහළවකට අධික කාලයක අත්දැකීම් සහිත ප්‍රවීණ ආචාර්යවරුන් ඇසුරේ වනගත ව ප්‍රායෝගික ගැවීෂණයක යෙදුණු මෙහි දේශකයාණේ තමා ලත් අත්දැකීම් අනුසාරයෙන් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ කදුරට ගුවන් විදුලි සේවය මගින් වර්ෂ (2006 ජනවාරි 13) දෙදාහස් හයේ ජනවාරි මස සිට පසලාස්වක් පොහොය දිනයන්හි පස්වරු 3.00 සිට පස්වරු 5.00 දක්වා විසුරුවා හරින ලද සාකච්ඡා මාලාව මගින් බුදුන් වහන්සේ වදාල දහම දේශනා කළේ ය.

ග්‍රාවකයන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඉදිරිපත් කෙරුණු ඒ ධර්ම සාකච්ඡාවන් එලෙසින් ම මෙහි ඇතුළත් කළේ, එම

දේශනාවන්හි ඇති ජ්‍යෙ ගුණයට සහ හරවත් බවට හානියක් නොවනු යිමිනිසයි. කාලීන හාඡාවෙන් රැඹිත මේ ගුන්පය කියවන ඔබට යම් නූහුරු බවක් දැනෙනු ඇත. එසේ වන්නේ ඔබ දන්නා 'සිංහල බුද්ධාගම' සහ බුදුන් වහන්සේ වදාල වතුරාසී සත්‍ය දහම අතර ඇති පරස්පරතාව තිසයි. ධර්මයේ ඇති ගැඹුරු බවත්, දේශනාවේ ඇති ප්‍රබලත්වයත්, ඉදිරිපත් කිරීමේ පවත්නා සරල සුන්දරත්වයත්, ධර්ම රසයන් මෙය කියවාගෙන යාමේ දී ඔබට දැනෙනු ඇත. වරක් දෙවරක් නොව ලොහේ වාරයක් මෙය කියවීම වඩාත් එලදායී වනු ඇත.

2008.06.15 දින දිය.



## **පටුන**

පෙරවද්න	v - vii
01. සසර දුක් ගිනි නිවන සඳහම් මග	1 - 76
02. ලෝකය	77 - 149
03. ගුද්ධාව	150 - 219
04. බුද්ධ ගාසනය	220 - 287



## 1. සසර දුක් ගිනි නිවන සඳහම් මග

“බුදුන් වදාල ධරුමය” මේකට අපට පැහැදිලි ව ම උත්තර දෙන්ට පුළුවන් තැන තමයි, අපේ දේශනාවට අපි යන්ට ඕන. බුදුන් වහන්සේ බුද්ධත්වයට පත්වෙලා මූලින් ම කළ දේශනාවට. මම හිතන්නේ වඩාත් ම හොඳ උත්තරේ තියෙන්නේ එතන. බුදු හාමුදුරුවා, අපි කවුරුත් දන්නව බුද්ධත්වයට පත් වෙලා බේ මැඩ අසල දී ම සති කිහිපයක් ගත කරලා, උන් වහන්සේ අවබෝධ කරපු ධරුමය විශේෂ පරීක්ෂාවට ලක් කරලා උන් වහන්සේ තීරණය කරනව ...

“මම සත්‍යය අවබෝධ කරගත්තා, මම දුකින් තිදහස් වුණා, මගේ සසර ගමන අවසාන කළා, උන් මේ සඳහම් මග මම දුකින් තැවෙන සත්ත්වයාට දේශනා කරන්ට ඕන” කියල. එහෙම හිතල උන් වහන්සේ බලනව; කාට ද මම මූලින්ම මේ ධරුමය දේශනා කරන්නේ කියල. ඒ වෙලාවට උන් වහන්සේගේ සිහියට ආව, උන් වහන්සේ බුද්ධත්වයට පත්වෙන්ට පෙර, ධරුමය සොයාගෙන යන කාලේ උන් වහන්සේ ඇසුරු කළ උන් වහන්සේගේ ගුරුවරු. ආලාර කාලාම, උද්දකාරාම වැනි තවුසන් ගැන. නමුත් ඒ වන විට ඒ තවුසන් ජ්වතුන් අතර නැති බව උන් වහන්සේට දැනුණ.

රට පස්සේ, උන් වහන්සේ තීරණය කළා; උන් වහන්සේ සමග බොහෝ කාලයක් ඇසුරු කරපු, මහඟ දම් පුරපු පස්වග තවුසන්ට මේ දහම දේශනා කළාත්, මේ ගැහුරු දහම තේරුම් ගැනීමේ ගක්තිය ඔවුන්ට ඇතිය කියල උන් වහන්සේට හැඟී ගිය තිසා මේ දහම පස්වග තවුසන්ට දේශනා කරන්ට තීරණය කළ බුදුන් වහන්සේ පස්වග තවුසන්ට මේ දහම දේශනා කළ.

ඒ දේශනාව තමයි අපි කවුරුත් දන්න “ධම්ම වක්ක සූත්‍රය” කියල කියන්නෙ. ඒක තමයි ධම්ම වක්ක දේශනාව පවත්වපු මුල් තැන. මුල් ම දේශනාව.

මෙතැනින් තමයි අපට මේ උත්තරය සොයාගන්ට වෙන්නෙ. “මොකක්ද බුදුන් වහන්සේගේ ධර්මය?” කියල. බුදුන් වහන්සේ පස්වග තව්‍යසන්ට ධර්මය දේශනා කරන්ට පටන් ගෙන, මුලින් ම සත්‍ය හතරක් ගැන කරා කළා. මම මේ කෙටියෙන් කියන්නෙ, මුල් සූත්‍රයේ තියෙන දේ කතන්දරේ වගේ අග-මුල ඔක්කොම ගන්නෙ තැතිව, අපට වැදගත් වෙන්නෙ දහම් කොටස නිසා. එතකොට බුදු හාමුදුරුවා කිවිවෙ මොකක්ද? සත්‍ය හතරක් කිවිවා. උතුම් සත්‍ය හතරක්. අපි ඒකට කියනව “වතුරායී සත්‍ය” කියල.

පලමුවන සත්‍යය මොකක්ද? දුක්ඛ ආර්ය සත්‍යය.

මුලින් ම බුදුන් වහන්සේ දුක ගැන විස්තර කළා. ඒ දුක්ඛ සත්‍යය. බුදුන් වහන්සේ විස්තර කරනව, කවුරුත් දන්න පාලියෙන් කියන විදියට.... “ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛා, මරණම්පි දුක්ඛං, පියෙහි විෂ්පයොගා දුක්ඛා...” ආදි වශයෙන්. ඒ කියන්නෙ ඉපදීම දුකයි, මහලු වීම දුකයි, ලෙඹිවීම දුකයි, මරණය දුකයි, ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකයි, අඩුයයන් හා එක් වීමත් දුකයි, කැමති දේ නොලැබෙනව නම් ඒකත් දුකයි.... මෙන්න මෙහෙම කියාගෙන ගිහින් අන්තිමට කිවිවා... “සංඛ්‍යාත්‍යාචනක්ඛන්දා දුක්ඛා” කියල. ඒ කියන්නෙ “කොටින් ම කියනව නම් මේ පක්ෂව උපාදානස්-කන්ධය ම තමයි දුක” කියල උන් වහන්සේ කිවිව.

ඉතින් මේ දේශනාව හරිම වැදගත්, අපි අහගෙන ඉන්න කොට. අපි දන්නව අද තුතන අධ්‍යාපන ලෝකය දිහා බලන කොට අපි යමක් ඉගෙනගන්නෙ ප්‍රාගක් වෙළාවට දන්නා දේ හරහා නොදන්නා දේ කරා යනව කියල. කවුරුත් අහල ඇති. උන් වහන්සේ තමයි ලෝකයේ මුලින් ම මේ කුමය පාවිච්ච කළේ.

ලන් වහන්සේ පටන් ගත්තේ ඉපදීම දුකයි, මහලු වීම දුකයි, ලෙඩිවීම දුකයි, මරණයට පත් වීම දුකයි, ප්‍රියයන්ගෙන් වෙන් වීම දුකයි, අප්‍රියයන් හා එක් වීම දුකයි, කැමති දේ නොලැබෙනව නම් දුකයි, අකමැති දේ ලැබෙන එක දුකයි කියන මේ දුක ඕනෑම කෙනෙක් අත්දැකළ තියෙනව. කුඩා දරුවෙක් පවා. ප්‍රාව් ලමයෙක් වුණත් තමන්ගේ සේල්ලම් බඩුවක් කැඩුණහම අඩනව, තමන්ගේ මව හෝ පියා නැති වුණෙන් අඩනව, දුකක් ඇති වුණා ම අඩනව, මේ කියපූ දුක්වලින් එහා දුකක් ලෝකේ කාටවත් හිතාගන්වත් බැං. ඉපදීමෙන් පටන් අරන් අවසානය දක්වා කියාගෙන ගිය දුක් ගොඩ කුවුරුත් දන්නව. මේ හවයෙදීම මේ ජ්විතයෙදීම හැම දෙනාම මේ දුක අත් විදිනව. ඒ හින්ද තමයි බුද්ධ භාමුදුරුවා මේ වික පාවිච්ච කළේ.

නමුත් බුදුවරු පහළ වෙන්නේ මේ දුක ගැන කියන්ට නම් නොවයි. හැබැයි ඉතා ම පැහැදිලියි, ධර්මය අපිට ගැහුරින් හදාරන කොට මේ දුක හැමදාම තිබුණා. කුවුරුත් මේ දුක දැනැගන හිටියා. බුදුවරු නැති කාලවල පවා බුදුන් වහන්සේ පහළ වෙන කොට තවත් විවිධ ගාස්තාවරු පහළ වෙලා හිටිය. විවිධ ආගම් තිබුණා. විවිධ ඇදහිලි පූජාවිධි තිබුණා. ඉතින් මේ දුකින් මිදෙන්ට විවිධ අය නොයෙකුත් උපකුම හිතුව. සමහරු හිතුව මේ දුක කුවුරු හරි දෙවි කෙනෙක්, මැලුම් කරුවෙක් විහින් ඇති කළ දෙයක්, එහෙම නැත්තාම් මේ දුක ඉඩි ම හටගත් දෙයක්, එහෙමත් නැත්තාම් මේකට හේතුව සමහරිව සූර්යයා වෙන්ට පුළුවන්, වන්ද්‍යයා වෙන්ට පුළුවන්, මේකෙන් මිදෙන්ට පුළුවන් වෙයි අපට මහා වනාන්තරවලට වැදුල, ගස් ගල්වලට වැදුල, මහා පර්වතවලට වැදුල... ඒ වගේ විවිධ මතිමතාන්තර තිබුණ යුගයක මහා අන්ධකාරයක සිටින යුගයක තමයි බුදුන් වහන්සේ පහළ වුණේ.

මං මේ කියන්ට ගියේ මේ දුක කුවුරුත් දැනැගන හිටිය. ඒ නිසා තමයි එක එක දේවල් සරණ ගියේ. ඒ දේවල් ලෝකේ හැමදාම තිබුණා. නමුත් බුදුවරු පහළ වෙන්නේ මේ දුක

ගැන කියන්න තම් නොවෙයි. මෙයින් එහා දෙයක් තියෙනව. ඒක තමයි බුදුන් වහන්සේ කිවිවේ අර “සංඝිත්තෙන පස්වුපාදානක්බන්ධා දුක්ඛා” කියල. මේ පස්වුපාදානස්කන්ද කියන දුක මුලින් ම දැනගත්තෙ බුදු හාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙවිව වෙලාවේ. මෙන්න මේක තමයි උන් වහන්සේ අවබෝධ කරගත් විශිෂ්ට ධරුමය.

නමුත් මේක එක පාරට ම කිවිවට තේරෙන්නෙ තැහැ. ඒකයි බුදු හාමුදුරුවෝ මුල් කොටස කියල - ඒ කියන්නෙ දන්නා දුක ගැන කියල - අන්තිමට කිවිවේ මේක තමයි මේ අවසාන වශයෙන් ගත්තම ප්‍රධාන දුක කියල, පස්ව උපාදානස්කන්ද දුක ගැන කිවිවේ. සැබැයි මේ පස්ව උපාදානස්කන්ද දුක කිවිවට එකපාරට කාටවත් මේක තේරෙන්නෙ තැ. ඇයි? මේක ඉතාමත් ගැහුරු ධරුමතාවයක්. මේක අවබෝධ කරගන්ට ඕන. මේක තමයි අපි නොදන්නා දුක. අපි මෙතෙන්ට තමයි ගමන් කරන්ට ඕන. බුදු හාමුදුරුවන්ගේ ධරුමය ආරම්භ වෙන්නේ අපි අර මුලින් කියපූ “ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධීපි දුක්ඛා, මරණම්පි දුක්ඛා” කියපූ ඒ දුකින් පටන්ගෙන මේ ගමන අවසාන කරන්ට තම් සැබැ දුක දැකගන්ට ඕන. සැබැ දුක කියන්නෙ පස්වුපාදානස්කන්ද දුක.

මෙන්න මේ පස්වුපාදානස්කන්ද දුක දැකගැනීම කරන විදිය තමයි බුදුන් වහන්සේ අපට දේශනා කළේ. ප්‍රධාන දුක පස්ව උපාදානස්කන්ද දුක තමයි මෙතන තියෙන දාරුණික අර්ථය. බුදුරු පහළ වෙන්නෙ මේක කියන්ටයි. මේක තමයි උන් වහන්සේලා සෞයාගත් පරම සත්‍යය.

ඉතින් බුදු හාමුදුරුවෝ දුක් ගොඩ එහෙම කියාගෙන ගිහින් “සංඝිත්තෙන පස්වුපාදනක්බන්ධා දුක්ඛා” කිවිව. රළුගට බුදු හාමුදුරුවා කිවිව මේ දුක ඉඟි හටගත් දෙයක් නොවෙයි, කවුරුවත් මවපූ එකකුත් නොවෙයි. මේ දුක හේතුවක එලයක්, මේ දුක හටගත්තෙ කිසියම් හේතුවක් නිසා කියල. අන්න ඒ හේතුව වශයෙන් දේශනා කළා “දුක්බසමුද්‍ය

ආරය සත්‍යය” කියන එක. මොකක්ද ඒ දුකට හේතුව? මේ කියන දුක හට ගත්තු හේතුව තණ්හාව. කවුරුත් දන්නව තණ්හාව, අහලා ඇති.

තණ්හාව කිවම දැන් බුදු හාමුදුරුවෝ දේශනා කරනව මේ තණ්හාව තුනක් වශයෙන්. ඒ කියන්නේ, කාම තණ්හා, හට තණ්හා, විහව තණ්හා.

කාම තණ්හා කියන්නේ:

අැසින් රුප දැකළ ප්‍රිය අරමුණේ ඇලෙමින් ආස්ච්චර්ද කරනව. කනින් ප්‍රිය ගබා ඇහල ඒක ආස්ච්චර්ද කරනව. දිවට රස දේවල් ලබාගෙන එය විදිනව, ආස්ච්චර්ද කරනව. නාසයෙන් ආස්සාණය ලබලා ඒක ආස්ච්චර්ද කරනව. කයට ස්පර්ශය වගේම මනසට අරමුණු වශයෙන්. මත්‍යාෂ්‍යය තුළ ආයතන හයක් තියෙනව; ඇසේ, කන, නාසය, දිව, ගරීරය, මනස. මේ ආයතන හය හරහා බාහිර ලෝකයෙන් එයට අදාළ අරමුණු, ඒ කියන්නේ ඇැසට රුප, කනට ගබා, නාසයට ගදුස්වද, දිවට රස, කයට ස්පර්ශය, මනසට සිතිවිලි වශයෙන් මෙන්න මේ අරමුණු අරගෙන විදින එක සැපයි කියල ආස්ච්චර්ද කරන එක තමයි මේ මිනිසුන් කරන්නේ. මේකට තියෙන ආගාව නැත්තම් මේකට තියෙන තණ්හාව තමයි, බුදු හාමුදුරුවෝ අදහස් කලේ කාම තණ්හා කියල.

අැසින් රුප දැකළ ආස්ච්චර්ද කිරීම - කාම

කනින් ගබා ඇහල ආස්ච්චර්ද කිරීම - කාම

මේ සියලුම ආයතන නැත්තම් ඉනුදියයන් හරහා අරමුණු ලබාගෙන ඒවා විදීම - ආස්ච්චර්ද කිරීම - තමා කාම කියල කියන්නේ.

තව තණ්හාවක් බුදු හාමුදුරුවා දේශනා කළා, “හට තණ්හා” කියල. හට තණ්හා කියන්නේ යළි යළිත් නැවත නැවතත් ඉපදෙන්ට තියෙන ආගාව. ඉපදෙන මිනිස්සු මැරෙනව. මැරිල ආයිත් නැවත නැවත ඉපදෙන්ට තියෙන ආගාව.

ර්ලගට "විහව තණ්ඩා" මිනිසුන් හිතනවා නැවත නැවත ඉපදෙන්නේ නැං, මෙතතින් අවසානය කියල. එතනත් ඇති කරගෙන තියෙන්නේ සැප විදින්ට තියෙන ආකාවමයි. ඉන්න කල් සැප විදිල මැරිල යන්ට ඕන කියල වේතනාවක් තියෙනව. මෙක විහව තණ්ඩා.

එතකොට මේ කියන තණ්ඩාව කාම තණ්ඩා, හව තණ්ඩා, විහව තණ්ඩා හේතු කොට ගෙන තමයි, අර මූලින් කියපු දුක්බ ආරය සත්‍යය දුක කියන එක හටගන්නේ. බුදුරජාණන් වහන්සේ කිවිව මේ දුක හටගන්නේ මේ තණ්ඩාව නිසා නම් අපට කරන්ට තියෙන්නේ මේ දුකෙන් මිදෙන්ට නම් මොකක්ද කරන්ට ඕන. තණ්ඩාව නැති කරන්ට ඕන. තණ්ඩාව නිසා දුක හටගන්නව. තණ්ඩාව නැති කරා නම් දුකෙන් මිදෙන්ට පුලුවන්.

එතකොට ඉතා පැහැදිලියි මූලින් කිවිව වගේ එක එක දේවල් සරණ ගිහිල්ල, එක එක දේ පස්සේ ගිහිල්ල, ගස් ගල් සරණ ගිහිල්ල, සූර්යයා වන්ද්‍යයා සරණ ගිහිල්ල නැත්තම් දෙවි කෙනෙකට වැදැල පුදල, යම් යම් අයට හාර හාර වෙලා හරියන්නේ නැ. දුක තියෙන්නේ අපි තුළමයි. දුකට හේතුව තණ්ඩාව. තණ්ඩාව නැති කළා නම් දුක නැති වෙනව කියල බුදුන් වහන්සේ එදා පස්වග තව්‍යසන්ට දේශනා කළා. එතකොට බුදු හාමුදුරුවා කිවිව දෙවැනි සත්‍යය තමයි "දුක්බ සමුදය සත්‍යය." ඒ කියන්නේ දුකට හේතුව තණ්ඩාව.

තුන් වන ආරයය සත්‍යය තමයි, දුක නැති කිරීම දුකින් මිදෙන තැන, දුකින් මිදීම. මොකක්ද කරන්ට ඕන, දුකින් මිදෙන්ට නම්? අපි එහෙම නම් දුකින් මිදීම කියල කියන්නේ මොකක්ද? මේ තණ්ඩාව අවසාන කිරීම. නිරවෙශ්‍ය නිරෝධය. කිසිම ඉතිරියක් නැතිව මේ තණ්ඩාව මූලිමනින් ම නැති කරල දැමීම නම් එදා ම මේ දුක ඉවරයි. එක තමා දුක්බ නිරෝධ සත්‍යය. තණ්ඩාවේ කෙළවර. තණ්ඩාව අවසාන කිරීම.

ර්ලගට බුදු හාමුදුරුවා කිවිව මේ තණ්ඩාව කෙළවර කරන තුමයක් තියෙනව. අපිට ඕන විදියට කරන්ට බැ.

ලේ කුමය තමයි “දුක්බ නිරෝධ ගාමිණි පටිපදා ආර්යය සත්‍යය” කියල බුදු භාමූදුරුවෙන් දේශනා කළා. මොක්ඩ මේ දුක නැති කරන්නේ. අංග අවකින් යුත්ත කුයාමාරුගයක්. ප්‍රතිපදාවක් තියෙනව, ඒක පුරපුවාම මේ දුක අවසාන වෙනව, නිරෝධයට පත් වෙනව. මොකක්ද මේ අංග අවකින් යුත්ත මාරුගය කියල කියන්නේ. “සම්මා දිවියී, සම්මා සංකජ්ප, සම්මා වාචා, සම්මා කම්මත්ත, සම්මා ආර්ච, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි.” - කවුරුත් දන්නව, කටපාචිත්ත කියාගෙන කියාගෙන යයි. ඕන පොඩි ලමයෙක් ඉස්කේප්ලේ - දහම් පාසුල් ගියා නම් මේක දන්නව. දැන්, එහෙම නම් අපි බලන්ට ඕන මේ අංග අවකින් යුත්ත මාරුගය කියන්නේ මොකක්ද කියල.

මොකක්ද මේ “සම්මා දිවියී” කියන්නේ? යහපත් දැකීම. අපි අහල තියෙන්නේ ඒක. සම්මා කියන්නේ යහපත්. පාලි වවනය යහපත්. සිංහල තේරුම යහපත්. දිවියී කියන්නේ දැකීම. ඉතින් යහපත් දැකීම. තව අය කියනව නිවැරදි දැකීම කියල. අපි ඉගෙනගත්තෙන් ඕක තමයි. මමත් ඉස්කේප්ලේ යන කාලේ ඉගෙනගත්තෙන් ඕක තමා. අපි හැමෝම දන්නෙන් ඕක. අපට ධරම දේශනාවලදින් බොහෝ විට අහන්ට ලැබෙන්නෙන් ඕක. හැබැයි, ප්‍රශ්න තියෙන්නේ මෙතන ඉන්න කිප දෙනාගෙන් මම අඛුවෙන් මොකක්ද යහපත් දැකීම කියල.... මොකද කියන්නේ? එක එක්කෙනා එක එක අරළ කථන දෙයි. තම තමාට හැගෙන විදියට, තම තමාගේ අත්දැකීම් ආකල්ප අනුව උත්තර දෙයි.

ඉතින් මෙහෙම දහම් දෙසන්ට නම් මම හිතන්නේ නැ බුදුවරයෙක් අවශ්‍ය වෙයි කියල. බුදු භාමූදුරුවෙන් එහෙම කියල නැ. සම්මා දිවියීය මොකක්ද කියල නිශ්චිත ව ම දේශනා කරල තියෙනව, අවාසනාවකට අපිට ඒ දේවල් හරියට අහන්ට නොලැබුණාට. අපි අද අහමු. බුදුභාමූදුරුවෙන් කිවිව මොකක්ද සම්මා දිවියීය කියන්නේ කියලා. “දුක්බ කුණු, දුක්බ සමුදය කුණු, දුක්බ නිරෝධ කුණු, දුක්බ නිරෝධ ගාමිණි පටිපදාය කුණු.”

මොකක්ද “සම්මා දිටියි”ය කියල කියන්නෙ? “දුක්බේ කූණා” පළවෙනි එක, දුක පිළිබඳ දැනීම අවබෝධය. රේගට “දුක්බ සමුදයේ කූණා” දුකට හේතුව මොකක්ද කියල, ඒ පිළිබඳ ඇති කරගන්නා දැනුම. ආරම්භක වශයෙන් ඇති කරගන්නා දැනුම. රේගට “දුක්බ නිරෝධ කූණා” දුක තැනි කර ගැනීම පිළිබඳ දැනුම. රේගට “දුක්බ නිරෝධ ගාමිණී පටිපදාය කූණා” දුක තැනි කරන මාර්ගය පිළිබඳ දැනුම.

දැන් එතකාට අපිට කවදාවත්, මින් ඉදිරියට මේ කාටවත් මේ ධර්ම දේශනාව ඇහුවට පස්සේ නම් කියන්ට බැ “සම්මා දිටියි” කියන්නෙ නිවැරදි දැකීම කියල. “සම්මා දිටියි”ය කියන එක ඔය අපට ඕන ඕන විදියට විග්‍රහ කරන්ට බැ. බුදු භාමුදුරුවේ සම්මා දිටියි සි කිවේ “දුක්බ කූණා”, “දුක්බ සමුදයේ කූණා”, “දුක්බ නිරෝධ කූණා”, “දුක්බ නිරෝධ ගාමිණී පටිපදාය කූණා” කියල. මොකක්ද මේ කියන්නෙ? ආයෙත් වතුරායේ සත්‍යය ම සි.

“දුක්බ කූණා” අපි අර ඉස්සේල්ල කරා කරපු “ජාතිපි දුක්බා කියල පටන් ගත්තු දුක් ගොඩ සහ අන්තිමට කියපු “සංඛිත්තෙන පක්ෂ්වුපාදානක්බන්ධා දුක්බා” කියපු ඒ දුක්බ ආරා සත්‍යයේ විස්තර කරපු දුක තමයි මේ “දුක්බ කූණා” කියන්නෙ. මෙක අපි සම්බුද්ධවරයෙක්ගෙනුයි අහගන්නෙ. මූලින් ම බුදු භාමුදුරුවේ අවබෝධ කරගන්නව, සම්මා සම්බුද්ධවර-යෙක් නිසා. පසේ බුද්ධවරයෙකුත් තනිව ම අවබෝධ කරගන්නව. එතනින් එහාට කාටවත් තනිවම අවබෝධ කරගන්ට බැ. සම්බුද්ධවරයෙක්ගෙන් බණ අහල අවබෝධ කරගන්ට ඕන. මූලින් ම අපි කරන්න සද්ධර්මය තුළින් අපි අහනව මෙන්න මෙක දුකයි, මෙන්න මෙහෙම විස්තර දැනගෙන අන්තිමට “සංඛිත්තෙන පක්ෂ්වුපාදානක්බන්ධා” කියන දුක බුද්ධවරයෙක්-ගෙන් අහල දැනගන්නවා. ඒක තමයි කරන්නෙ. “සුතමය ප්‍රයුව” කියන්නෙ මේ අසා දැනැගැනීම. එතකාට මොකක්ද “දුක්බ කූණා” දුක්බ ආරා සත්‍යය.

රේලගට අපි ධර්මය කුළින් අහනව, සද්ධර්ම ගුවණය මගින් ම දුකට හේතුව තණ්හාව කියලා. ඒක තමා දුක්බ සමුදයේ ක්‍රාණ කියල බුදු හාමුදුරුවා කිවිවෙ.

රේලගට දුක නැති කිරීම - නිවන. නිරෝධ සත්‍යය.

රේලගට දුක නැති කිරීමේ මාර්ගය. ආයෙක් ආරය අෂ්ටාංගික මාර්ගය. දුක්බ නිරෝධ ගාමිණී පරීපදා ආරය සත්‍යය.

එතකොට අපිට ඉතා ම පැහැදිලියි “සම්මා දිවියී”ය කියන්නේ වතුරායී සත්‍යය ම යි. වතුරායී සත්‍යය පිළිබඳ දැනුම ම තමා සම්මා දිවියීය කියන්නේ. ඒක නිසා අපට මින් ඉදිරියට නම් කියන්ට බැං මේක ඇශ්වරට පස්සේ නම් කියන්ට බැං සම්මා දිවියීය කියන්නේ යහපත් දැකිම නිවැරදි දැක්ම කියල. මින් ඉදිරියට කියන්ට එපා. ඒක කිවිවාත් වැරදියි. බුද්ධ දේශනාව විකෘති කිරීමක්, බුදු දහම අවලංගු කිරීමක් වෙනව්. මේක මහා පාපකර්මයක්. මේකට කරගහන්ට එපා කවුරුවත්. හරියට දැනාගන්ට මින් ඉදිරියට සම්මා දිවියීය කියන්නේ වතුරායී සත්‍ය පිළිබඳ දැනුම ම තමා. මෙන්න මේක ම තමා අපට නැත්තෙන්. මේ කියන සම්මා දිවියීය නැති නිසා තමයි, අද මේ රටේ මේ අපේ ජනතාව මහා දුකකට පත් වෙලා තියෙන්නේ. මේක දැනාගෙන හිටිය නම් අපේ මිනිස්සු අද මේ ධර්මය විකෘති වෙලා බුදු දහම මොකක්ද කියල සොයන්ට වෙන්නේ නැ. අපි අද බුදු දහම කියල වෙන වෙන දේවල් කරන්නේ මෙන්න මේ සම්මා දිවියීය නැති නිසා. දුක බව දැනාගත්තා නම්, දුකට හේතුව තණ්හාව කියල දැනාගත්තා නම්, මේ දුකින් මිදෙන්ට වෙන වෙන දේවල් කරන්ට ඕනෑදී? අසත්‍ය වෙන බව මේ දුක තුළ තියෙනවනේ. “ව්‍යාධිපි දුක්බා” කියල කිවිවනේ. මේ දුක මේකට සාමාන්‍යයන් අපි මුහුණ දෙන්ට ඕන. ඉපදුණා නම් ජරාවට පත්වීම, මරණයට පත්වීම, ප්‍රිය අයගෙන් වෙන්වීම, අප්‍රිය අය හා එකවීම, අකමැති දේවල් ලැබීම, කැමති දේවල් නොලැබීම මේ කියන දුක කාටත් පොදු දේවල්. මේක අපි අහල තිබුණ

නම් මෙක තමා දුක කියල අපි මෙකට කම්පා වෙන්ට ඩිනැදු? නැ. එතකොට මෙක තමා ලෙසෙක යථාර්ථය.

ර්ලගට අපි දන්නව මෙකෙන් කාට හරි මිදෙන්ට ඕන කියල, හිතුණ නම් මෙක දුකයි කියල හිතුණ නම් අපි කළ යුත්තේ මොකක්ද? බුදුන් වහන්සේ අපට දේශනා කළා මේ දුකට හේතුව තණ්හාව. මේ දුක අපි තුළ ම සි තියෙන්නේ. දුකට හේතුව තියෙන්නේ අපි තුළමයි, මේ බණියක් තරම් ගරීරය තුළ ම සි දුකට හේතුව තණ්හාව තියෙන්නොත් මේ තමා තුළ ම සි. එහෙම නම් මේ දුකෙන් මිදෙන්ට නම් අපි කළ යුත්තේ තණ්හාව නැති කරන ඒක. අපි ඒක ද මෙතෙක් කල් කලේ?

ලෙඩික් හැඳුණාම අපි මොකද කරන්නේ? උමයෙකු විභාගයකින් පාස් වෙන්ට ඕන නම් මොකද කරන්නේ? ලෙඩිකට බෙහෙත් ගන්ට ඕන. ඒක කළ යුතුයි. මම මේ වෙනින් දෙයක් කියන්ට යන්නේ. ඇත්තට ම කරන්නේ ඒක නෙවෙයි. ඇත්තට ම කරන දේ හොයල බැලුව ම පෙනෙයි. ඔව්. දැන් ලෙඩික් හැඳුණාම ලග ම ඉන්න වෙවදාවරයා ලගට අරන් යනව. නැත්තම් ලග තියෙන ඉස්පිරිතාලෙට අරන් යනව. ලෙඩා එහෙ දාල ර්ලගට යනව බෝගහක් ලගට. ඒක තමා ගැටලුව. මම ඒකයි මේ කියන්ට ගියේ. තව සමහරු මොකද කරන්නේ දෙවියන්ට බාරයක් වෙනව. පඩුරක් අහක් කරනව. නොයෙකුත් දේවල් මතක් වෙනව.... පිරිතක් කියමු, තුළක් ගැට ගහමු, ඇප තුළක් දාමු, සායි බාබා පුදමු, බජන් ටිකක් ගායනා කරමු. මේ මක්කොම අද රටේ තියෙන දේවල්. ඉතින් එතකොට ලෙඩික් හැඳුණාම විභාගයක් පාස් වෙන්ට ඕන වුණා ම වක් ගාල මොකද කරන්නේ ඔය කියන මොනව හරි පඩුරක් අහක් කරල, දෙවියන්ට බාර වෙලා, බෝ ගහට කිරි ටිකක් වක්කරලා, පූජාවක් කරලා ආදී බොහෝ දේවල් කරනව. තුගක් වෙලාවට රටේ මිනිස්සුන්ට දෙවියො බුදුන් මතක් වෙන්නේ වරදින කොට. බුදු භාමුදුරුවා අපට කිවිව හැමදාම වරදින්නේත් නැ. භැමදාම හරියන්නේත් නැ කියල.

බුදු හාමූදුරුවෙන් අපට දේශනා කලා “අඡ්ට ලෝක ධරුම” කියල දෙයක්. ලාභ-අලාභ, නිත්දා-ප්‍රගාංචා, යසස්-අයස සහ සැප-දුක කියල අටක්. ඉතින් හැමදාම දුක නෑ. සැපත් තියෙනව. අලාභත් වෙනව. ලාභත් වෙනව. මේවා ඇති වෙවී නැති වෙවී යනව. මේ සියලු දේට අපි මූහුණ දිය යුතුයි. මේවා කිවිව අඡ්ට ලෝක ධරුම කියල. ඒවා සාමාන්‍ය ධරුමතා. ඉතින් බොඳේයා නම් මේවා දැනැගන්ට යින. බුදු හාමූදුරුවන්ගේ දේශනා තමා මේ අඡ්ට ලෝක ධරුම. දුක පිළිබඳ සත්‍යය. අද බොහෝ අය දුක ගැන කරා කරන්ටත් කැමති නෑ. දුකෙන් මිදෙන හැටි වෙනුවට දුක වෙනුවට ඔය “ධන වින්තනය” වගේ දේවල් අල්ලාගෙන, කොහොමද මේ දුකින් මිදෙන්නෙ. දුකයි කියල කිවෙ නෑ බුදු හාමූදුරුවෝ. සමහරු කියනව බුදු හාමූදුරුවෙන් දුක ගැන නොවෙයි කිවිවෙ කියල. ඇත්ත. දුක කියන්ට නොවෙයි බුදුවරු පහළ වෙන්නෙ “පරම සැපත” ගැන කියන්ට. පරම සැපතට යන කොට දුක දේ දුකයි කියල බුදු හාමූදුරුවෙන් කිවිව. සැප දේ සැපයි කියල කිවිව. අද අව්‍යාසනාවට මේ දුක කියන දුක්බ සත්‍යය ම දුක නොවෙයි කියන තත්ත්වයට වැට්ල තියෙනව. මේක තමයි ප්‍රධානම සාක්‍යය. අභාශය. බොඳේයෝ බුදුන් වහන්සේග දේශනාව නොදැන බොඳේයන් යයි ප්‍රකාශ කරගෙන ජ්වත්වීම. ඒකයි, මම කියන්නෙ මේ බොහෝ දෙනාට සම්මා දිවියිය තිබිල නම් අර විවිධාකාර දේවල් කරන්නෙ නෑ. ඔය බාහිර පුද පූජා සිරිත් විරිත්, බාර හාර, පුද පූජා වැනි තේරුමක් නැති දේවල් කරන්ට යන්නෙ නෑ. සැබැඳු බොඳේයෝ නම් සැබැඳු බොඳේයාට සම්මා දිවියිය තියෙනව. සම්මා දිවියිය නැති නිසා සම්මා දිවියිය කියන්නේ මොකක්දැයි නොදැන සම්මා දිවියිය නැතිව බොඳේ කියන ලේඛල් එක ගහගත්ත අය තමයි අර වගේ දේවල් කළේ. ඉස්සර මමත් එහෙමයි. පුංචි කාලෙ මග අම්මා මාව පන්සල් ඒක්කරගෙන හිහින් අර පුද පූජා සිරිත්-විරිත් කලා. ඉතින් අන්තිමට කිවිව, පුතේ උඩිත් බුද්ධාගමිකාරයෙක්, අපි බොඳේයා කියල. අම්ම තමයි මට ලේඛල් එක ගැහුවෙ “බුද්ධාගමිකාරය” කියල. ඉතින් අපි මේක තමයි අපිට තියෙන දේ.

අැත්තට ම බොඳ්ධයා කියන්නේ... බොඳ්ධයාගේ විශේෂම ලක්ෂණය තමයි, සම්මා දිවිධිය තියෙන්ට ඕන. සම්මා දිවිධිය නැති නිසා තමයි අර කියපු දේවල් කරන්නේ. සම්මා දිවිධිය තිබූණ නම්, මේක තමයි දුක කියල දැනගෙන හිටියා නම්, දුක්කඩ සත්‍යය. එහෙම නම් ඒකට හේතුවත් එයා දන්නව, දුකට හේතුව තණ්ඩාව. තණ්ඩාව නැති කලොත් තමයි දුක නැති වෙන්නේ. ඒක නිසා අපි කරන්නේ මොකක්ද? තණ්ඩාව නැති කරන ක්‍රියාමාර්ගය පිළිපදිනව මිසක් “දුකට හේතුව බෝ ගහ” කියල බුදු හාමුදුරුවා කිවිවේ නැතෙන. ඉතින් දුක නැති කරගන්ට වත් සැප සෞයාගන්ටවත් බෝ ගහ ලැගට ගියොත් සම්මා දිවිධිය තිබා වෙනවද? නැ.

පැහැදිලිව මේක තේරුම් ගන්ට ඔහා. සමහර ආයට මේ කියන දේව රිදෙයි. කරන්ට දෙයක් නැ. කාවචත් රිදුවන්ට වත් වෙනත් වෙතනාවකින් කාව වත් උස්සල කියන්ට වත් බිම දාන්ට වත් හෙම මේවා කියනවා නොවෙයි. මේවා කියන්නේ බුදු හාමුදුරුවා කියපු දේ සෞයාගන්ට. එතකොට දුකට හේතුව තණ්ඩාව නිසා තණ්ඩාව නැති කිරීමයි කළ යුත්තේ. ඒ වෙනුවට අර මම ඉස්සර වෙලා කිවිව වගේ බෝ ගහ ලැගට යාම, නැත්තම් දේවියන්ට බාර හාර වීම, පුද සන්කාර පැවැත්වීම, තුළ් බැඳීම වගේ ඔය කියන බාහිර කිසිම දෙයක් කරල මේ දුකින් ගැලවීමක් ලැබෙන්නේ නැ කියල බුදු හාමුදුරුවා කියපු බව තමයි අපි දන්නේ. වතුරායී සත්‍ය දේශනාව. පැහැදිලි ද ඒ කියපු දේ?

එහෙම නම් සම්මා දිවිධිය තියෙන්ට ඕන. සම්මා දිවිධිය තමයි ප්‍රධාන ම සාධකය බොඳ්ධයෙක් වීමට. මොකද ඒ සම්මා දිවිධිය තියෙන්නේ බුද්ධ දේශනාවක් තුළ පමණයි. වෙන කිසිම ආගමක සම්මා දිවිධිය නැ. මොකද එතන දැන් සම්මා දිවිධිය කියන තැන දුක, දුකට හේතුව, දුක නැති කිරීම සහ දුක නැති කරන මාර්ගය යන අංග හතර ම තියෙනව. මේක අංග සම්පූර්ණ දේශනාවක්. දුකට හේතුව තණ්ඩාව. තණ්ඩාව නැති කළා ම නිවන. දුකින් මිදෙන තැන. මේකට කරන්ට ඔහා ආර්ය අෂ්ට්‍යාගික මාර්ගය පිළිපදින ප්‍රතිපදාව කියල දේශනා

කලා. වෙන කිසිම ආගමක මේක නැ. මොකද? දුක තියෙනව කාටත්. දුකට හේතුව තණ්හාව කියල ඒ ගොල්ලො කියන්නේ නැ. බොහෝ ආගම්වල ඒ ගොල්ලන්ගේ කවුරු හරි සර්බලධාරී දෙවි කෙනෙක්, කවුරු හරි මැවුම්කරුවෙක් ඉන්නව කියන වේතනාව තියෙන්නේ. එහෙම හිතා ගෙන ඒ අයට පුද සත්කාර කරමින් යායු කරමින් යම් යම් වතාවත්වල යෙදුණු. ඒවා වැවෙන්නේ නැ බුද්ධ දේශනාවට. ඒ හින්දා ඒ දේවල් මොකවත් සම්මා දිට්ධියට වැවෙන්නේ නැ. නමුත් බොද්ධයා කියල කියන්නේ සම්මා දිට්ධිය තියෙන අයට. ඉතින් අපි කරන්ට ඕන මොකක්ද? දුක පිළිබඳ දන්නව, දුක නැති කරගන්ට ඕන.

දුකට හේතුව තණ්හාවයි. ඒක නැති කරන්ට වීරිය කරන්ට ඕන. ආර්ය අෂ්ට්‍රාංගික මාර්ගය වඩා ඒ ක්‍රියා පිළිවෙතින් දුකින් මිදෙනවා කියන වේතනාව තමයි අපට තියෙන්නේ. මේක තමා සම්මා දිට්ධිය. එතකොට සම්මා දිට්ධිය තියෙන්ට ඕන. ඒක අංක එක. සම්මා දිට්ධිය තියෙන කෙනා නිකම් ඉන්නේ නැ. රේග දේට යනවා.

රේග මාර්ග අංගය තමයි, සම්මා සංකප්ප. සම්මා සංකප්ප කිවේ මොකක්ද? ආයෙත් කියයි “යහපත් සංකල්පනා, නිවැරදි සංකල්පනා” කියල. දොස් කියන්ට බැ. අහන්ට ලැබුණ දේ නේ. එහෙම කියල බැ. බුදු හාමුදුරුවෙන් කිවිව සම්මා සංකප්ප කියන්නේ මොකක්ද කියල. දැන් අපි දන්නව සම්මා දිට්ධිය තුළ අපි දැක්කා දුක කිවිවේ දුක්ඛ සත්‍යය. අපි දන්නව මොකක්ද දුක, දුකට හේතුව, තණ්හාව. අපි මේ තණ්හාව නැති කරන්ටය යන්නේ. නැති කරල නේ දුකින් මිදෙන්ට මොකක්ද කරන්න ඕන. දුකට හේතුව තණ්හාව නම් තණ්හාව නැති කරන්ට ඕන.

තණ්හාව කියන්නේ මොකක්ද? ප්‍රධාන ම වශයෙන් අපි ජ්‍යෙෂ්ඨ වෙනව කියල මොකද කරන්නේ. ඇසින් රුප දකිනව. ආස්වාද කරනව. කැමති එකේ ඇලෙනව. අකමැති එකේ

ගැටෙනව. කනින් ගබා අහනව. කැමති එකේ ඇලෙනව, අකමැති එකේ ගැටෙනව. ප්‍රතික්ෂේප කරනව. නාසයෙන් ආසාණය කරනවා. ප්‍රිය එකේ ඇලෙනව අප්‍රිය එකේ ගැටෙනව. දිවට රසත් එහෙමයි. ප්‍රිය එකේ ඇලෙනව, අප්‍රිය එකේ ගැටෙනව. කයට ස්ථරීත් එහෙමයි. ප්‍රිය එකේ ඇලෙනව අප්‍රිය එකේ ගැටෙනව. මනසට සිතිවිලින් එහෙමයි. ප්‍රිය එකේ ඇලෙනව අප්‍රිය එකේ ගැටෙනව. අකමැති එකේ ගැටෙනව. ආයතන හරහා දොරටු හරහා අරමුණු ගන්නව. කැමති එකේ ඇලෙනව. අකමැති එකේ ගැටෙනව. ජ්වත් වෙනව කියන්නේ ම ඇලෙනවා ගැටෙනවා. සිත තියෙන්නේ මේ අන්ත දෙකේ. ඇලෙමින් ගැටෙමින් කැමති ඒවා සොයසොයා යනව. ඒකන් රට වටේ යන්නේ. විනෝද ගමන් යනව. වට වන්දනාවේ අමමස්ථාන වන්දනාවේ එහෙම යනව. හරියට බැලුවාත් මොකක්ද කරන්නේ කියල තේරයි. වන්දනාවද? එහෙම නැත්තම් වෙනත් දෙයක්ද? එතනත් හිහින් කම්ලේ ආස්ථාද කරන එක. රට වටේ ලෝක නොයෙකුත් දේවල් දැකීමින් ආස්ථාද කරනව. ඇස පිනවනව. කන පිනවනව. නාසය පිනවනව. දිව පිනවනව. මේක තමයි ජ්වත්වෙනව කියන්නේ. මේක තමයි, අපි කිවෛව “කාම”. එතකොට මේකනෙ අපි කම්ලේ. සාමාන්‍යයෙන් රටේ ලෝක ජනතාව ඉන්නේ මේ සංකල්පනාවල. සිත හැම වෙලාවේ ම තියෙන්නේ කොහොමද මම ඇස් පිනවන්නේ.... කන පිනවන්නේ... ඔය විදියට හිතන්නේ නැ. සැප විදිනව කියල තමයි හිතන්නේ. සැප විදිනව කියන්නේ ඉන්දිය පිනවීම. ජ්වත්වෙනව කියන්නේ ඉන්දිය පිනවීම. මෙන්න මේ ඉන්දිය පිනවන එකේ තමයි වේතනාව තියෙන්නේ. මේවා මොන සංකල්පනාද? කාම සංකල්පනා. මෙනිස්සු හැම වෙලාවෙම ඉන්නේ කාම සංකල්පනාවල. හැම වෙලාවේ ම හිත තියෙන්නේ කාම විතර්කවල.

එතකොට, මේවට තියෙන තණ්හාව නිසා තෙ දුක ඇති වෙන්නේ. දුක නැති කරන්ට නම්, අපි හැමදෙනා ම ලග තියෙන්නේ කාම තණ්හාව නම් අපි දැන් ඇති කරගන්නවා නිවන් මගේ ගමන් කරන පුද්ගලයෝ වශයෙන් බෙඳායෝ

වශයෙන්, බුදුන් වහන්සේගේ ත්‍රාවකයෝ වශයෙන් කාම සංකල්පනාවලින් මිදෙන්ට තීරණය කරනව. ඒකට කියනව නෙක්බම්ම සංකල්පනා කියල. එතකොට දැන් සම්මා සංකළ්ප කියන තැන නිවැරදි සංකල්පනා නොවෙයි දැන් උත්තරේ. නිවැරදි හරි කතන්දරේ නොවෙයි තියෙන්නේ.

මොකක්ද සම්මා සංකළ්ප. පළලවෙනි එක තමයි නෙක්බම්ම සංකල්පනා. අපේ හිතේ තියෙන්නෙ කාම සංකල්පනා. අපි තීරණය කරනව එයින් මිදෙන්ට. නෙක්බම්ම සංකල්පනා ඇති කරගන්ට කාමයන්ගෙන් ඉවත් වෙනව. දැන් මේක අත් හරිනව. අපි මෙව්වර කළේ මොනවද කළේ. කාම සංකල්පනාවල ඉදගෙන මේ ඉන්දිය පිනවන්ට අවශ්‍ය කරන සම්පත් හොයන එක, උපයන එක, රස් කරන එක, ගොඩ කරන එක, ඒකතෙ කළේ. රකියා කරනව කියන්නෙ ගොවිතැන් කරනව කියන්නෙ, වෙළඳාම් කරනව කියන්නෙ මොනවද? මේ ඉන්දිය පිනවන්න අවශ්‍ය කරන කාම සම්පත් ලබා ගන්නා ක්‍රම උපයා ගන්නා ක්‍රම. දැන් මේ කාම සම්පත් හරි සීමිතයි. හැම වෙළාවේම අපට ඕන ඕන විදියට ලැබෙන්නෙ නෑ. සැහෙන වෙහෙසක් ගන්ට ඕන. සැහෙන අරගලයක් කරලයි, මේව අපි එකතු කර ගන්නෙ. රස් කරගන්නෙ. ලබාගන්නෙ. ඉතින්, මේවා කරන්ට යන කොට අපේ අතින් නිතුතින් ම සිදුවෙනව තව දේවල්. මොනවද? ඒ තමයි කාමයන් එක්ක ම අනිවාරයයෙන් ම ඇති වෙනව ව්‍යාපාද, විහිංසා දෙක.

මේ ලෝකම අද ගිති ගන්නෙ යුද්ධ කරන්නෙ ජාතිවාදී අරගල, වර්ගවාදී, වර්ණ හේද අරගල, ගෙදර දොරේ පවුලේ අඩ ද්බර ඉදල ලෝක යුද්ධ දක්වා මේ සියලු යුද කටයුතුවලට හේතු වන ප්‍රධාන සාධකය මොකක්ද? කාම සංකල්පනා. එතකොට මේ කාමයන් සන්තර්පණය කරන්ට යනකොට අනිවාරයයෙන් ම ව්‍යාපාද විහිංසා දෙක ඇති වෙනවා. එතකොට අපි නෙක්බම්ම සංකල්පනා ඇති කරගන්න කොට අනිවාරයයෙන් ම කාමයන්ගෙන් මිදෙනව කියල හිතන කොට ම මොකද වෙන්නෙ. අනිවාරයයෙන් අනිත් දෙකත් කරනවා.

මොනවද? ව්‍යාපාද විහිංසා වෙනුවට අව්‍යාපාද, අවිහිංසා කියන දෙක. අව්‍යාපාද අවිහිංසා කියන සංකල්පනා ඇති කරගන්නව. එතකොට අපි දීන්නව කාමයන් නිසා තමයි හිංසාව තියෙන්නේ. කාමයන්ගෙන් මිදෙනව කියල තීරණය කළා ම හිංසාවෙනුත් මිදෙනව කියන සිතිවිල්ල ඉබෝම එනව. පැහැදිලිද කියපු දේ? දැන් මෙක ක්‍රියාත්මක කරන්ට ඕන. මේවා කිය කියා ඉදුල හරියන දේවල් නොවෙයි. සම්මා දිවිධිය තියෙන කෙනාට අනිවාරයයෙන් ම සම්මා සංක්පේෂ තියෙනව. අනිවාරයයෙන් ම බොද්ධයා කියන කෙනාට සම්මා දිවිධිය තියෙනව. එහෙම නම් අනිවාරයයෙන් ම එය උග්‍ර සම්මා සංක්පේත් තියෙන්ට ඕන.

දෙවැනි අංකය හැටියට නම් අනිවාරයයෙන් ම බොද්ධයා කාමයන්ගෙන් මිදිමේ වේතනාවෙන් ඉන්නේ. එහෙම නම් එය මොනවද කරන්නේ? ඒකට මිදෙන්ට ඕන ක්‍රියාකාරකම් කරන්ට ඕන. කාමයන්ගෙන් වෙන්වෙන්ට කරන්ට ඕන ප්‍රධාන ම කාර්යය මොකක්ද? මූල්ම කාර්යය මොකක්ද? ඒක පටන් ගන්නේ කොහොන්ද? දානයෙන්, දීම. මෙතෙක් අපි කමළ් එකතු කිරීම, රස් කිරීම, ගොඩ කිරීම. දැන් ඒකට ප්‍රතිචිරුද්ධ දේ කරනව. දැන් දෙනවා. පරිත්‍යාග කරනවා. අත් හරිනවා. මේ දුකට හේතුව අල්ලාගැනීම. ත්‍යූගාව රස් කිරීම නම් දුකින් මිදෙන්ට අපි අත් හැරීම පුරුදු කරන්ට ඕන. පුහුණු කරන්ට ඕන.

එතකොට බොද්ධයා කියන්නේ “දීමට දිගුකළ දැන් ඇතිව ජීවත් වන කෙනෙක්. ඒක අනිවාරයයි. අපේ අතිතයේ එහෙම අය හිටිය. අපි දැන් ඔක්කොකාලා ම කඩා කරනව, අතිත ශ්‍රී විභුතිය ගැන. කිය-කියා හිටියට අපට ඒ ශ්‍රී විභුතියට යන්ට බැං. එතෙන්ට යන්ට නම් අපි ඒ ගොල්මො කියපු කරපු දේවල් කරන්ට ඕන. මොකද මීට වඩා හොඳ බොද්ධ සමාජයක් එදා තිබුණ. ඒ අයට අපට වඩා තිබුණ සම්මා සංක්පේ. ඉස්සර දුකකි කිව ම කවුරුත් කළබල තැ. දුක බව දන්නව. අජේ ආත්තම්මලා එහෙම පැහැදිලි ව ම කියනව, “අනිවිවං දුක්බං සංසාරේ” කියල. අද අහන්ටවත් තියෙනවද “අනිවිවං දුක්බං”

නැ. දැන් ඔක්කාම නිතු, සුබ, ආත්ම නෙ තියෙන්නෙ තේද? ඉස්සර අයට මේ හැඟීම තිබුණ. ඒක නිසා ඒ ගොල්ල අතිත්‍යයි, දුකයි, අනාත්මය කියන එක දැනගෙන හිටිය නිසා ඒ ගොල්ලෙ දැක්ව අල්ලගන්ට ගියේ නැහැ. රස් කලේ නැ. බොහෝම සරල වාම ජ්විත ගත කලේ. අල්පේවිත ජ්විත ගත කලේ. අද ඒක නැ. අද දීමට දිගු කළ දැන් නැ. අද ඉන්නෙ ලොකෙන් මොනවද අපට ලැබෙන්ට තියෙන්නෙ, කොහොත්ද මොනව හරි කඩාවඩාගන්නෙ, රස් කරගන්නෙ, තමන්ගේ ගොඩ ලොකු කරගන්නෙ, නම ලොකු කරගන්නෙ කියන වේතනාවට ඉන්නෙ.

ලාභ-සත්කාර, කිරති-ප්‍රගංසා කියන ඒවා ගොඩගහගන්න ගොඩ් තමයි අපි ඉන්නෙ. ඒක නිසා තමයි අද මේ සමාජය මේ තරම් පරිභානියට පත්වෙලා තියෙන්නෙ. මොකද? නෙක්බම්ම සංකල්පනා නැ. අත් හැරීම නැ. ඒ කියන්නෙ දීම නැ. දෙන්ට කැමති නැ. ඉස්සර අපි, මමත් ප්‍රංචි කාලේ වතුර බිල තියෙනව පිංතාලියෙන්. වතුර තිකිම දෙන්නෙ. ඕන තරම් බොන්ට වතුර තිබුණ. පසුකාලීනව මේ දියුණුයි කියන සමාජය දියුණු විගෙන යන කොට මොකද කලේ? ඒ පින්තාලිය ඉවත් වෙලා අපේ වැඩිහිටියාත් එක්කම. හත්ද ගානෙ ටැප් හයි කරන්ට කටයුතු කළා, ප්‍රාදේශීය සභාවෙන් හරි, නගර සභාවෙන් හරි. කාලයාගේ ඇවැමෙන් ඒවත් නැතිව ගිහිල්ල අද සල්ලිවලට වතුර බොන්නෙ. ඔන්න වෙව්ව දේ. ගමක් ගානෙ අම්බලම් තිබිබ, නවාතැන් ගන්ට. අද ඒ වෙනුවට රෙස්ටි හවුස් නැත්නම් ගෙස්ටි හවුස් කියන තම්වලින් - විවිධාකාර - මූදලට තේවාසික නැත්නම් නවාතැන් පහසුකම් දෙන ආයතන බිජි වුණා. ඉස්සර කාලේ මය ගස්වල ගෙඩි හටගන්න කාලේට අපි දැකළ තියෙනව කොස්ගස්වල ගෙඩි එහෙම පිරිල තියෙන කාලේට අපේ වැඩිහිටියා මේව කඩලා කපල-කපල හරකුන්ට කන්ට දෙනවා. සමහර වෙලාවට කොස් සූද්ද කරලා අරගෙන තම්බල බල්ලන්ට එහෙම ඇතිවෙන්න කන්ට දෙනවා. බලු-කපුවූ දාන කියල ඉස්සර දුන්නා. ඉස්සර මිනිස්සූ විවිධ දත් දුන්නා. දත් දෙන්න හරි ආසයි. අද අපට ඒව අහන්ටවත් ලැබෙන්නෙ නැ. ඒ පින්දා අද කිසිවක් දෙන්නෙ

නැ. ඒක නිසා අද මිනිස්සුන්ගේ හිත් ගොරෝසු වෙලා. ගොරහැඩි වෙලා. යන්ත්‍ර බවට පත්වෙලා. රස් කරන්ට ගිහින් එකා පිට එකා පරයා දනය පස්සේ හඹාගෙන යනකොට මිනිස්සුන්ගේ තියෙන ගුණධරම නැතිව ගියා. ඒකෙන් වුණේ මොකක්ද? මිනිස්සු අතර මහා හයක් ඇති වුණා. මිනිස්සු මහා හයකින් අද ඒවත් වෙන්නේ.

ඉස්සර වගේ නෙවෙයි, එදා විසාලා මහනුවර නම් තිබූණා තුන් බිය කියල අමනුෂා හය, රෝග හය, දුර්හික්ෂ හය කියල හය තුනක්. නමුත් අද ලංකාවේ එහෙම නැ. අර මුහුද ගොඩ ගලලාවත් ඒ ඒක බියක්වත් ආවෙ නැහැ. ලෝක සමාජ තත්ත්වය අනුව බලපුවහම නමුත් ඒ බිය තුනට ම වඩා මහා බියකින් දැන් මේ රටේ ජනතාව පෙළෙනව. මොකක්ද ඒ හය? ඒ හය තමයි මනුස්ස හය. මනුෂා හය ඇයි මේ? දන් දෙන්නේ නැ. දන් දෙන මිනිස්සු ඉන්න සමාජයක, දීමට දිගු කළ දැන් ඇතිව ඒවත් වන පරාරුපකාම්, දානයිලි, ත්‍යාගයිලි මිනිස්සු ඉන්න සමාජයක හය නැ. ඔවුන් සමාජයේ ඉන්න මිනිස්සු දිහා හරි අනුකම්පාවෙන් බලන්නේ. සතා සිවුපාවට පවා කුරා කුණියාට පවා කරුණා මෙමත් දෙක තිබිබා. මොකද? නෙක්ඩීම සංකල්පනා එකක් අතිවාර්යයෙන් ම වයාපාදු විහිංසා දෙක නැහැනේ. අවයාපාදු අවිහිංසා තමා කරුණා මෙමත් දෙකට තියෙන්නේ. දැන් ඒ කරුණා මෙමත් දෙක නැ. මොකද දැන් තියෙන්නේ තණ්හාට. අර නෙක්ඩීම සංකල්පනා නෙවෙයි, කාම සංකල්පනා තියෙන්නේ. ඒ හින්ද මිනිස්සු හරි හිංසාකාරීයි. දැන් මිනිස්සු හිතන්නේ එකක්. කියන්නේ තව එකක්, කරන්නේ රටත් වඩා හාත්පසින් ම වෙනස් එකක්. ඒ හින්ද කිසි ම මිනිසෙකු කෙරේ විශ්වාසයක් තියන්ට බඳු. ඒ නිසා එකාට එකා බයෙන් ඒවත්වන සමාජයක් ගොඩනැගිල තියෙනව. මෙන්න අපිට වෙවිව දේ. මෙන්න වෙවිව විනාශය. මේ විනාශය සිද්ධවුණේ ඇයි? මේ සියයට හැත්තැවක් බොඳ්දයා ඉන්නවයි කියන රටේ බොඳ්දයෝ හිටිය නම් මේක වෙන්නේ නැ. එක නිසා තමයි මේ විනාශයට හේතුව. එතකොට අපි ලග සම්මා සංක්ත්‍රේච තිබිල නැ. අපි බොඳ්ද නම් මින් ඉදිරියට මේ සංකල්පනා ඇති කරගන්ට ඕන.

මොනවද මේ සංකල්පනා, නෙක්ඩම් සංකල්පනා, අව්‍යාපාද සංකල්පනා, අවිහිංසා සංකල්පනා. දැන් අපි පුරුදු කරන්ට ඕන දෙන්ට දන් දෙන්ට දැන් අපේ අය මේ රටේ ජනතාව අර ඉස්සර තිබුණ ලොකු දාන කෙසේ වෙතත් මම මුලින් කියපු අර පින්තාලි, ඒ වගේ දේවල් අහිමි වුණා පමණක් නෙවෙයි, අම්බලම් නැති වුණා පමණක් නොවෙයි, කොහොම-වත් ම දන් දෙන්නේ නැති තත්ත්වයට අද මේ සමාජය පත්වෙලා ඉවරයි.

දැන් පුගක් අයගෙන් අපි ඇහුවොත් දානෙ එහෙම දෙනවද කියලා ඔක්කොමල කියනව “මිච් අපි දානෙ දෙනව.” කොහොමද දෙන්නේ කියල ඇහුවම “අපි පන්සලට දානෙ ගිහින් දෙනව.” මාසේකට සැරයක් කැම ටිකක් ගිහින් දෙනව හාමුදුරුවන්ට. මේ රටේ වැඩියෙන් ම විවේචනයට ලක් වන කණ්ඩායම හික්ෂා සමාජය. මුළු මාසේ ද්වස් විසි නවයක් ම ගමී පන්සලේ හාමුදුරුවන්ට විවේචනය කරමින් ඉදලා, හැබැයි එක ද්වසක් පන්සලට දානෙ ටික ගිහින් දෙනවා. මොකද හේතුව? මේක නොදී බැං. නුදුන්නොත් අවසානයේ අර හැම කෙනෙකුම මුහුණ දෙන සිද්ධිය, එක්තරා විදියක මළමිනී වන්දනාව කියල සරල ව කියනව අපි, එක දැන් වාරිතුයක් බවට පත්වෙලා. මරණයට පස්සේ තියෙන පාංශුකුලය කියන වාරිතුය සඳහා හික්ෂාන් වහන්සේ කැදවා ගන්ට ඕන නිසා හාමුදුරුවන්ට දානෙ ටික නුදුන්නොත් උන් වහන්සේ තරහ වුණෙන්ත්, අපේ පාංශු කුලයට එන්නේ නැති වෙයි කියල බයට, කැම ටික ගිහින් දෙනව. දැන් එතකොට මෙතන දානයක් නැ. දීමක් නැ. මෙතන කරන්නේ දීමක් නොවෙයි, ආයෝජනයක් කරන්නේ. පාංශුකුලට හාමුදුරුවා ගෙන්න ගන්න ඕන නිසා හාමුදුරුවා තරහ වෙයි කියන බයට දානෙ ටික ගිහින් දෙනව. එතකොට මෙතන තියෙනවද නෙක්ඩම් වෙතනාව. දන් දීමේ වෙතනාව. කරුණා-මෙමත් දෙක. අන්, හික්ෂාන් වහන්සේට එහෙම නැත්නම් පන්සලේ හාමුදුරුවන්ට දානෙ ටික දුන්නේ නැත්නම් උන් වහන්සේ

කොහොමද ජ්‍යෙෂ්ඨ වෙන්නේ කියන වේතනාවෙන්ද, උන් වහන්සේ සූඩ් මුද්‍රිත කිරීමේ වේතනාවෙන්ද මේ දානේ වික දෙන්නේ. නැ. වෙන ගනුදෙනුවක් මෙතන සිද්ධ වෙන්නේ. එහෙම නේද? භුගක් වෙලාවට අපි කරන්නේ ඒක.

ර්ට අමතර ව ගත්තොත් මොනවටද? එක්කො මව, අම්මා මැරෙන්ට ඕන. එහෙම නැත්තම් පියා අප්පවිච් මැරෙන්ට ඕන. ඉතින් අමම තාත්ත මැරුණෙන නැත්තම් අපි දත් දෙන්නේ නැදේද? මේක තමයි තියෙන ප්‍රශ්නෙන. අමම තාත්ත මැරෙන්ට ඕන. මොකද එතකොට භත් ද්‍රව්‍යෙ දානේ, තුන් මාසේ දානේ දිලා අපි පින් පමුණුවන්ට ඕන. පුදුම වැඩේ කියන්නේ අපේ අම්මල තාත්තලා කවදාවත් පිනක් දහමක් කරගෙන නැ. ප්‍රකාල ම තමයි ඉතින් මැරුණට පස්සෙ පින් කරන්ට ඕන. දන් දෙන්ට ඕන. දන් දිලා පින් අනුමෝදන් කරන්ට ඕන. අපින් දැන් ඒ වේතනාවේ ඉන්නේ. අපින් මැරුණ ම අපේ දරුවා අපට පින් අනුමෝදන් කරයි. කවුරුත් දැන් පින් කරගන්නේ නැ. බැලුවා ම ඒක තමයි දැන් වෙන්නේත්. දානේ දෙන්න ගිහිල්ලත් දානේ නෙවෙයිනේ දෙන්නේ. හොඳට හොයල බැලුවාත් දෙන දානය වූණත් අරන් බැලුවාත්, කොට්ට උරයක් ගිහින් පුජා කළත් ඒකෙක් ලියනව “අහවලාට පිං පිණිස දු දරුවන් විසින් පුජා කරන ලදී” මේ වෙළඳ දැන්වීමක් ද-නැදේද? දැන්වීමක්. මම අහල තියෙනව ක්‍රිස්තුන් වහන්සේත් දානය ගැන කරා කරල තියෙනව. උන් වහන්සේ කියල තියෙනව “දකුණු අත දෙන දේ වම් අතටවත් දැනාගන්ට තියන්ට එපා” කියල. බලන්න කොට්ටර සුන්දර ප්‍රකාශයක් ද? ඒකයි, දන් දෙනවා නම් දුන්නා. දීම - අතහැරීම. ඒකෙ ආය කිය කියා, නම් ගගන දැන්වීම් දාන්ට ඕන නැ. කොට්ට උරෙයි, රියුබ් ලයිට එකෙයි, ඇමදයි, පුවුවෙයි, මෙසෙයි, පිගානෙ පවා දැන් නම ගහල. මේක වෙළඳ දැන්වීමක්. එතකොට තව සමහරු පත්තරවල පිටු ගණන් දැන්වීම් දානව බෙර ගහල පින් වාක්‍ය කියල ගබඳ විකාශන යන්තු දාල තමයි දන් දෙන්නේ. මේක සූක්ෂමව සොයල බැලුවාත්

තේරෙයි මොනවද කරල තියෙන්නේ කියල. සම්පූර්ණයෙන් ම තමාගේ ප්‍රතිරුපය පුම්බගන්න කරපු වැඩක් මිසක් අර කිවිව නෙක්බම්ම වේතනාවෙන් කරුණා-මෙමතී දෙක පෙරදැරී කරගෙන දීමක්, හැඳු දන් දීමක් නෙවයි කරල තියෙන්නේ. එතකොට මේක බොඳ්ද දන්දීමක් නොවයි.

එතකොට බොඳ්ධයා කියන කෙනා නැත්තම් සම්මා-දිවියීය ඇති කර ගත්තු කෙනා දන් දෙන්ට ඕන කොහොමද? නෙක්බම්ම වේතනාවෙන්. තමාගේ ත්‍යාචාව දුරු කරගැනීමේ වේතනාව ඇතිව. මුළුමනින් ම නිවන් දකින්ට බැ දන් දීමෙන්.

නමුත් අපි ආරම්භක වශයෙන් දෙන දේ කෙරෙහි ලෝභකම නැති කරගන්න සිතින් තමයි දන් දෙන්ට ඕන. නැත්තම් අපි අනෙක් පැත්තෙන් හිතල දන් දෙන්ට ඕන. මෙය ලබන කෙනා මේක ලබාගෙන සුබිත මුදිත වෙයි මේක පරිභෝෂනය කරල කියන වේතනාවෙන්. එතන තියෙන්නේ කරුණා-මෙමතී දෙක. බොඳ්ධයා දන් දෙන්ට ඕන නෙක්බම්ම වේතනාවෙන් සහ අර කියන කරුණා-මෙමතී දෙක පෙරදැරී කරගෙන මිස වෙනත් ලාභ සත්කාරයක්, කිරිතියක් ප්‍රගංසාවක් වශයෙන් මොනවත් බලාපොරොත්තු- වෙන් නෙවයි, දානය දිය යුත්තේ. අපිට දැන් ඒක පුරුදු නැ. අපි අර කියන වාණිජ තත්ත්වට වැටිල නිසා අපේ සිත් එන්ට එන්ට ම නරක් වෙලා. කුණු ගඟ ගහන ඔබදුවපු තුවාල බවට පත් වෙලා. ඒක නිසා තමයි, අපිට අද අල්ලපු ගෙදර මනුෂ්‍යයා කාල ඇදල ඉන්නවා බලන්ට බැ. අසල්වැසියා හොඳින් ඉන්නව දැකින්ට බැ. මේක අර කිස්තුන් වහන්සේත් කිවිවනේ. දැන් ආපහු සැරයක් මට කියන්න වෙනව. උන් වහන්සේ මේක හොඳට දැක්ක. එතුමා කිවිව මොකක්ද? “අසල්වැසියාට ජේම කරපල්ලා” කිවිව. දැක්කද? ඇයි අසල්වැසියාටම නෙ ජේම කරන්ට බැරී? ඇහේ කටු අනිනව හොඳින් ඉන්නව දැක්කම. ඉතින්, අපට පුළුවන් නම් අසල් වැසියාට ඒ දේ කරන්ට මුළු ලෝකට ම ජේම කරන්ට පුළුවන්. ඒ කියන්නේ එහෙම කරන්ට පුළුවන්.

## ප්‍රශ්නයක් :-

දැන් ස්වාමීන් වහන්ස, බොහෝ වෙළාවට දානයක් දීල ප්‍රාර්ථනා කරනව නෙ දෙවි-මිනිස් සැප, නිදුක්-නිරෝගී සුවය පවා ප්‍රාර්ථනා කරනව. එතකොට අත් හැරීම නම් ප්‍රාර්ථනා කළාත් එතන තැවත තං්ෂේවට යනව නේද?

## පිළිබුර :-

අන්ත හරි, ඔව්. ප්‍රාර්ථනා කරනව දෙවි-මිනිස් සැප කියල. ප්‍රාර්ථනාව තුළ තියෙන්නෙ තැවත අල්ලාගැනීම පොඩි දෙයක් දෙනව. දැන් රුපියලක් හිගන්නෙකට දීල මොනවා හරි ප්‍රාර්ථනා කරනව. එක්කේ දිව්‍ය සම්පත්, තැත්තම් සුගති සම්පත්. රුපියලකින් දිව්‍යලෝකේ යන්ට පුළුවන් නම් මම හිතන්නෙ දිව්‍ය ලෝකේ එව්වර වටින තැනක් නොවේ. මම හිතන්නෙ නැ එව්වර පොඩි ගානකින් පුළුවන් කියල දිව්‍ය සැප ලබන්න. පොඩි බත් පියානක් දීල, කැම විකක් දීල. ඒ හින්ද මම හිතනව ප්‍රාර්ථනාවල් අවශ්‍ය නැ. දැන් හැම දේ ම ප්‍රාර්ථනා. අපි ප්‍රාර්ථනා කරන්ට ඕන නැ. ඒ දෙන දේ ප්‍රතිඵල තියෙනව. ඒකේ ආනිසංස තියෙනව. සමහරු කියනව ප්‍රාර්ථනා කළ යුතුයි කියල. දැන් බලන්න අපි සතෙක්, මදුරුවෙක් මරනවා. මරල කවුරුවත් ප්‍රාර්ථනා කරනවාද? නැ. මේ මදුරුවා මරපු අකුසල කර්මය හේතුවෙන් මාව නිරයට පත් වේවා කියල. කවුරුවත් ප්‍රාර්ථනා කරනවද? නැ. අකුසලයක් කරල කවුරුවත් ප්‍රාර්ථනා කරන්නෙ නැ මාව දුගතියට යන්ට කියල. හැබැයි එහෙම නොකළා කියල මිහු දුගතියට නොයා ඉදිය ද? මොකද ඒ කර්මයේ ප්‍රතිඵලය දුගතිය නම් ඒක ලැබෙනව ම යි. ඒකේ ප්‍රාර්ථනා කරන්ට දෙයක් නැ. ඉතින් අකුසලයක් කළාත් දුගතියට යනව වගේ ම යි කුසල කර්මයක් කරල ආයෙ ප්‍රාර්ථනා කර-කර ඉන්ට ඕන නැ. මිහු සුගතියට යනව. හැබැයි, සුගතියට යන්න ආයෙ ඉල්ලන්ට කරන්ට යනව කියන්නෙ අපි තැවතත් තණ්හා සිතක් ඇති කරගන්නව. මේ තියන පොඩි දෙයක් අත හැරල මහ ලොකු සැපයක් බලාපො-රෝත්තු වෙනව. අනික දිව්‍ය ලෝක කියල කියන්නෙ දුකට

අයිති, ලෝකට අයිති දෙයක්. සාපේක්ෂව සමහර වෙලාවට මුළුජා ලෝකට වඩා දුකා අඩුයි. වෙන්න පුළුවන්. නමුත් ඒකත් අනිත්‍යයි. එතනත් දුකා තියෙනව. ඒකත් අනාත්ම යි. ඉතින්, ප්‍රාරුථනා කරනව කියල කියන්නේ දුකේ ඉදගෙන දුකා ම ප්‍රාරුථනා කරන එක. ඒ නිසා ප්‍රාරුථනා තොකලාට කමක් නැහැ. ඒකයි මම කිවිවේ දන් දෙන්ට ඕනෑ. බොද්ධයා දන් දීලා ප්‍රාරුථනා තොකලාට කමක් නැහැ. තමන්ගේ දුකා නැති කරගන්ට නො දෙන්නේ. තණ්හාට නැති කරගන්ට. ආයේ තව තණ්හාට වඩන්ට ඕනෑ නැ තව දෙයක් බලාපොරොත්තුවෙන්.

### **ප්‍රශ්නයක් :-**

එතකොට දැන් යම් කිසි පුද්ගලයෙක් මියහියා ම ඒ අවස්ථාවක දී දානයක් දීල පින් පමුණුවනව කියල කියනව නො? ඒක?

### **පිළිතුර :-**

මිච්, එහෙම ඒකක් කරනව. අපේ වාරිතුයක් වශයෙන් කරනව. ඉතින් ඒක භෞදියි. මම කියන්නේ නැ ඒක නරකයි කියල. මළගිය අය වෙනුවෙන් අපේ යුතින් වෙනුවෙන් අපේ වැඩිහිටියා වෙනුවෙන් කළ ගුණ සැලකීමක් වශයෙන් අපි කළ යුතුයි. අපේ යුතුකමක්. සිගාලෝවාද වැනි සූත්‍රවලත් ඒ ගැන සඳහන් වෙලා තියෙනව, එසේ කරන්ට කියල. බුදුන් වහන්සේ අනුදැන වදාල බවත් ජේනව. නමුත් ප්‍රශ්නන් තියෙන්නේ මේකයි. ඉස්සෙල්ල අපි පින් කරන්ට ඕනෑ. ඉස්සෙල්ල පින් කරන්ට, දැන් ඔය පින්කම්වල පින්ම තියෙනවද කියල බලන්ට. දැන් අම්ම මැරුණහම අම්මගේ නාමෙන් පවුලෙ අය එකතු වෙලා තමතමන්ගේ නම පුම්බාගන්ටයි, විරිය කරන්නේ. භෞදට භෞයල බැලුවාන් අපට පෙනෙයි. නැද්ද? ඔවාද?

එතකොට එතන වේතනාව? දැන් මෙතන පව හෝ එන වෙන්නේ මොකක්ද? වේතනාව. දන් දීමේ ආනිසංසේ තියෙන්නේ දාන වේතනාවේ. බුදු හාමුදුරුවා කරමය කියල කිවිව වේතනාව “වේතනාහං හික්බවෙ කමමං වදාම්” කියල.

මය වේතනාවයි වැදගත්. පූගක් වෙලාවට අපට වෙලා තියෙන්නේ ඔය කියන වේතනාව, දාන වේතනාව පූගක් අයට නෑ. අම්ම තාත්ත ඉන්නකම් සමහරු පැත්තවත් බලන්නේ නෑ. හරියට සලකන්නේ නෑ, ඒ යුතුකම ඉටු කරන්නේ නැතිව ඒ අය මිය ගියාට පස්ස අර කුණුරික, කරපු වැරදි වික වහගන්ට උත්සාහ කරනව, මහ ලොකුවට ලෝකට බෙර ගහල ආනයක් දීල. ඉතින් එතකාට එතන පිනක් තියෙනවද කියන එක පොඩිඛක් හිතල බලන්ට වෙනව කියන්නේ, මේකයි. මම භැම වෙලාවෙම ඕන කෙනෙකුට කියන්නේ, ඉස්සෙල්ල පින කරන්ට. දන් දෙන්ට. මේ දන් දෙන නිවරදි කුමය පින් සිදු වන කුමය බුදු හාමුදුරුවා කිවිව, මොකක්ද? තමන්ගේ ත්‍යාගාව නැති කරගැනීමේ වේතනාව සහ කරුණා-මෙමති දෙක පෙරදැරි කර ගෙන දෙන්ට. අන්න බලන්ට. එතන වේතනාව අපිරිසිදු වෙනව ද?

ලෝකට කැ ගහන්ට නොවේය අපි දුන්නේ, ලෝහ සිත නැති කරගන්ට. පිරිසිදු මෙමති වේතනාවෙන් ප්‍රශ්නය කර්මයේ මහිමය දිහා බලන්ටත් ඕන නෑ. මේක අපේ යුතුකමක්. බඩින්නේ ඉන්න මිනිහෙකුට කැම රිකක් දෙන එක කැම තියෙන මිනිහෙකුගේ යුතුකමක්. අනිවාරයයෙන් ඒක කළපුතුයි. හැබැයි අර පන්සලට බැණු-බැණු දෙනව වගේ මේ පස්ස දෙන්ට එපා. පන්සලට කැම ගිහින් දෙන්ට, දානෙ දෙන්ට. අර වග දානෙ දෙන්ට එපා. පාංශුකුලෙට එයි කියන වේතනාවෙන්, හාමුදුරුවා තරහ වෙයි කියන වේතනාවෙන්, තරහ කරගන්ට බැ කියන වේතනාවෙන් තෙවෙයි මින් ඉදිරියට දානෙ දෙන්ට ඕන. මේක අපේ යුතුකම සහ වගකීම, මේක තමා අපේ බොද්ධකම, බොද්ධයේ කියල කියන්නේ මෙන්න මේ අය. ආරය අෂ්ට්‍යාංගික මාරුගයේ යන අය. නිවන ඉලක්ක කරගත්ත කණ්ඩායමක්, පිරිසක්. ඉතින් ඔවුන්ගේ ඒ නිවන ඉලක්ක කරගෙන ගමන් කරන පුරන ප්‍රතිපදාවට එක අංගයක් තමයි දානය කියන වේතනාවෙන් දානය දෙන්ට. එතකාට මය කියන කටයුතු සියල්ල සිදු වේයි. එතකාට ර්ට අමතර ව පින් කළපුතු නෑ. අම්ම තාතට ඉබේම පින් සිදු වෙනව.

මොකද? හොඳ පුරවැසියා ලෝකට බිහි කිරීම එතුමන්ලා කරගත් කුසලයක්, පිනක් බව පෙනෙයි. කාටත් තේරෙන්ට පටන් ගනියි. මම ඒකෙන් අදහස් කරන්නේ නැ පින් කරන්ට එපා, දන් දෙන්ට එපා කියල. දන් දෙන්ට ඕන. අර බුද්ධ හාමූදුරුවා කිවිව වගේ දීමට දිගු කළ දැක් තියෙන්ට ඕන. දෙන එක හරියට දෙන්ට. නිවැරදිව දෙන්ට. ඒකයි, මම මේ පෙන්වා දෙන්ට උත්සාහ කරන්නේ. එතකොට තමන්ට රවටගන්ට දෙන දාන දෙන්ට එපා.

දැන් අපි කැම විකක් ගිහිල්ල දෙන්ට ඕන බඩින්නේ ඉන්න කෙනෙකුට. ඇඳුමක් දෙන්ට ඕන ඇඳුම් අවශ්‍ය කෙනෙකුට, ඇඳුම් නැති කෙනෙකුට, තිරිසන් සතෙකුට ඇඳුමක් දිලා වැඩක් නැ. තිරිසන්නු ඇඳුම් අදින්නේ නැ. දුෂ්පත් නැති බැරි ලමයෙකුට පොතක් පැනක් පැනසලක් අරන්දීම, සපන්තු කුටිවමක් අරන් දෙන එක, ගවුමක් කම්සයක් කලිසමක් මහල දෙන එක, ලෙබේකුට උපස්ථාන කරන එක, මහල්ලෙකුට උපස්ථාන කරන එක, ලෙබේකුට බෙහෙත් ටිකක් දෙන එක, මෙන්න මේවා දාන. එතකොට දුකට පත්වෙවිව කෙනෙක් ප්‍රගට ගිහින් වවතෙකින් දෙකකින් පුළුවන් එයාගේ දුක පොඩිඩක් සමනය කරන්න. "කලබල වෙන්ට එපා, බයවෙන්ට එපා, අපි ඉන්නවනේ, අපි ඕන දේකට ඔබ ලග ඉන්නව, අපි පිහිට වෙනව" කියා. ඒ වාගේ වවත කිපෙකින් මහුගේ දුක තුනී කරන්ට පුළුවන්. හය නැති කරන්ට පුළුවන්. ඒ කියන්නේ අහය දානය. ඒ වගේ අපට දෙන්ට පුළුවන් බොහෝ දේවල් තියෙනව. නැති බැරි ලමයෙකුට පාඩමක් කියල දෙන්ට පුළුවන්. සල්ලි බලාගෙන නොවෙයි. වියුෂන් දෙනව නොවෙයි. තමන් දන්න ගිල්පයක් ගාස්තුයක් උගන්වන්ට පුළුවන්. යම් යම් තැන්වලදී කාටහරි අවවාදයක් උපදේශයක් අවශ්‍ය තැනදී දෙන්ට පුළුවන්. අපට තැනක් නොතැනක් අවශ්‍ය නැ. අපේ දරුවෙක් ද නැදේ වැඩක් නැ. අපිට ජේනව නම් අපි ඒ දේ කියන්ට පුරුදු වෙන්ට ඕන. අද ඒක පුරුදු නැ. කවුරු හරි අමාරුව වැවතෙන කම් බලා ඉන්නව සතුවු වෙන්ට, හිනා වෙන්ට බලාගෙන. නොදන්න කෙනෙකුට යමක් කියල

දෙන්නේ නැ. නැති බැරි කෙනෙකුට දෙන්නේ නැ. දුප්පත් කම දැකළ හිතාවෙනව. ඉතින් මෙකද බෝද්ධිකම. මෙන්න මේ කියන මිථ්‍යාවෙන් අපි ගොඩ එන්ට ඕන.

එතකොට අපි අපි ම රවටගන්ට හොඳ නැ. අර කණු කන්දල් රික නැති වෙන්ට ඕන. අපේ හිත් තුළින් අර තණ්ඩාව අඩු වෙන්ට කටයුතු කරන කොට අන් අය කෙරෙහි කරුණ-මෙතු දෙක පෙරදැරි කරන් කටයුතු කරන කොට අපේ අධ්‍යාත්මය පිරිසිදු වෙන්ට පටන් ගන්නව. ඒක නැති නිසා තමයි අපට අර අසල්වැසියා කාල ඇදල ඉන්නව දකින්ට බැරි. ර්ලගට අපි කළ දේ... ඒ කියන අපිරිසිදු සිත් ඔක්කොම එහෙම ම තියාගෙන අපි මොකද කරන්නේ? කැම දෙන්ට ඕන බඩිනි කෙනෙකුට. නමුත් අපි ගිහිල්ල අර මොකක් ඩරි ප්‍රතිමාවක් ඉදිරියෙ කැම රිකක් තියනව බුදු භාමුදුරුවේ කියල. බුද්‍යාමුදුරුවා පරිනිබානයට පත්වෙලා: අවුරුදු දෙදහස් පන්සිය හතුලිස් නවයක් ඉවරයි. අද වෙන කොට කුවුරුත් ඒක දන්නව. ඉතින් ඒක දැන-දැනම අපි ගිහිල්ල මොකද කරන්නේ. අර ප්‍රතිමාව ඉදිරියෙ කැම රිකක් තියල බුදුන් පිදු කියනව.

මේ කාවද රවටන්නේ. බුදු භාමුදුරුවා රවටන්නද? බුදු භාමුදුරුවා රවටෙයිද? කොහොද බුදු භාමුදුරුවා ඉන්නේ? මය පිළිමෙද? මය වෙත්තායෙද? බෝ ගස්වලද? තීපිටකේද? නැ. බුද්ධ කොහොද ඉන්නේ. ධර්මය කොහොද තියෙන්නේ. සංසයා කොහොද ඉන්නේ. ඉතාම පැහැදිලියි. බුදු භාමුදුරුවා කිවිව ධර්මය මූළ ධර්මය ම මූළ ලෝකය ම, ලෝකයට හේතුව, ලෝක සමුදය, ලෝක නිරෝධය ම. දැන් මය කියපු වතුරායී සත්‍යය ම කොහොද තියෙන්නේ? මය බඩියක් තරම් ගරීරය තුළ. දැන් තමාව රවටගෙන එළියෙ ඉන්න බුදුන්ට වදින්ට යනව. එළියෙ බුදුන් වහන්සේ නැ. බුද්ධත්වය, බුදුන් වහන්සේ තමා තුළ, තමාගේ හදවත් තුළ ම ජ්වත් වෙනව. හැම පුද්ගලයෙක් තුළ ම රහතන් වහන්සේ කෙනෙක් වැඩ වසනව. ඒ රහතන් වහන්සේ මතු කරගැනීමයි අප කළ යුත්තේ. ඒකට

කළ යුතු ක්‍රියා මාර්ගය වතුරායේ සත්‍යය දේශනාව තුළ තියෙන්නේ. වතුරායේ සත්‍ය තියෙන්නේ තමා තුළ නම් අප කළ යුත්තේ තමා ම ඒ කටයුත්ත කරන එකයි. නමුත් අපි කරන්නේ රට භාත්පසින් ම වෙනස් දෙයක්. වෙනස් ක්‍රියාවක්.

### **ප්‍රශ්නයක් :-**

දැන්, ස්වාමීන් වහන්ස, ප්‍රතිමා එහෙම හැඳීමට හේතුව? මොකක්ද ඒකේ තියෙන්නේ?

### **පිළිඵුර :-**

එක තමයි, අවුරුදු දෙදහස් පන්සිය ගණනකටත් වඩා පැරණි දහමක් මේක. ඉතින් එක විවිධ හේතු මත, යම් යම් අය, විවිධ අය, අතින් අත, කටින් කට ඇවිල්ල විවිධ දේවල් එකතු වෙලා විවිධ ආගම්වල ආභාසය ලබල, විවිධ ඇදහිලි, පුද-ඡුජා විධි, සිරින්-විරින් මේක තුළ, අන්තර්ගත වෙලා තියෙන්නේ, බුදුන් වහන්සේ දේශනා කරපු සැබැං පිරිසිදු නිරමල බුදු දහම අද භාවිතාව තුළ දිකින්ට ලැබෙන්නේ නෑ. ඉතින් එක එහෙම වුණා කියල අපි එක තුළ ම ඉන්ට උච්චමනා නෑ.

ප්‍රතිමාවකට ආභාර තියන එකත් වෙන වරද මම මේ පෙන්වන්ට යන්නේ. වඩා භොඳ ක්‍රමය මොකක්ද, දන් දෙන ක්‍රමය-මොකක්ද, සැබැං බොද්ධ කම, කියන එකයි මට මේ පෙන්වන්ට වුවමනා වෙලා තියෙන්නේ. ඉතින්, අපි දන්නව භොඳට ම බුදුන් වහන්සේ එක් අවස්ථාවක ආරාම වාරිකාවේ යදිදී එක තැනුකදී අර කුෂේට රෝගයක් හැඳිල වේදනාවෙන් හිටපු භාමුදුරුවන්ට දැකළ අර සිවුර හිටන් ඇගට ඇලිල සැරවවලට. ඒ වෙලාවේ බුදුන් වහන්සේ ආනන්ද භාමුදුරුවන් එක්ක එකතු වෙලා උන් වහන්සේව නාවල පිරිසිදු කරල සිවුරුන් හෝදල අන්තිමට මොකද කළේ? සුවපත් කෙරෙවිව එයාව ඒ අමාරුවෙන්. රට පස්සේ දහම් දෙසුව.

රට පස්සේ බුදුන් වහන්සේ ආනන්ද භාමුදුරුවන්ට කරා කරල කිවිව; ආනන්ද කවුරු හර කෙනෙක් බුදු භාමුදුරුවෙන් කිවිව විදියට ගිලනුවන්ට උපස්ථාන කළා නම් බුදුන්ට උපස්ථාන

කළා වෙනව. එතකොට බඩින්නේ ඉන්න කෙනෙකුට කැම රිකක් දුන්න ම බුද්‍යාමුදුරුවන්ට දුන්න වෙනව. එතකොට නැති බැරි මිනිහෙකුට අසරණයෙකුට පිහිට වුණා ම බුදු හාමුදුරුවන්ට පිහිට වුණා වෙනව. බුදු හාමුදුරුවෙනා නිතර නිතර කිවිව ආනන්ද හාමුදුරුවන්ට, අනෙකුත් හික්ෂුන්ට කිවිව “මහණෙනි, කවුරු හරි කෙනෙක් මගේ ධර්මය පිළිපදිනව නම් මගේ අනුගාසනාව පිළිපදිනව නම් එයා තමයි මට පිදුව වෙන්නේ” කියල. එතකොට අපි දන් දෙන්ට ඕන. මේ පිළිම ගැන අහපු තැන ඉදුල කරා කරගෙන ගියේ අපි පිළිමයට කැම තියල අපිව රවටටගන්නවට වැඩිය හොඳයි, කැම රිකක් ගිහින් දෙන්ට බඩින්නේ ඉන්න කෙනෙකුට. අන්න බුද්ධ වන්දනාව. බුදුන් පිදුව වෙනව. ඒකයි, කියන්ට ඔහා ප්‍රධාන දේ.

එතකොට දැන් අපි තව දෙයක් කරනව. ඔව් අපි මූලික කටයුතු නොකර වෙන වෙන දේවල් කරනව. අපි දැන් බුදු හාමුදුරුවන්ට දන් දෙන්ට යනව. මේ ලග පාත ඉන්න සතෙකුට, තිරිසන් සතෙකුට, බල්ලෙකුට, පූසෙකුට, ලේනෙකුට, කුකුලෙකුට කැම රිකක් දුන්නා නම් ඒකත් දානෙ, දාන වෙතනාවෙන් දුන්නා නම්. ආහාර තිසා තෙ උනුත් ජීවන් වෙන්නේ. දැන් අපි ඒක නොකර තමයි අර වාගේ දේවල් කරන්නේ. පිළිමෙකට කැම තියල බුදුන්ට පිදුව. මේ තමන්ව රවට ගන්නව. මේක වංචාවක්. රේඛයට අපි යනව එකපාරට ම නිවන් දැකින්ට. ලොකු වැඩ කරන්ට. මෙත්තී හාවනාව. මෙත්තී හාවනාව බොහෝම හොඳ දෙයක්. ඒක කළ යුතුයි. ඒක වෙනම කතන්දරයක්. නමුත් අපි කරන මෙත්තී හාවනාව මොකක්ද? ඒකත් පොඩිඩක් හිතල බලන්ට. දැන් මෙතෙන්ට, අපේ ඉදිරියට එතව, අපි හිතමු ආහාර නැතිව බඩින්නේ ඉන්න කිසියම් අහිංසක අසරණයෙක්. ඇවිල්ල අපේන් කැම රිකක් ඉල්ලනව. අපි එයාට කැම රිකක් දුන්නොත්... බඩින්න කියන එක මහ ලොකු දුකක් මනුෂ්‍යයෙකුට තියෙන, විනැම සතෙකුට තියෙන. අපි ඒ පුද්ගලයාට හෝ සතාට ආහාර රිකක් දුන්න නම් අර බඩින්න කියන දුක නැති වෙලා යනව.

ඒ දුක් නිවෙනව. අපි ඒකට එව්වර උනන්දු වෙන්නේ නැ. නමුත් එසේ තොකරන අපි, උදේ සවස සියලු සත්ත්වයේ නිදුක් වෙත්වා! නිරෝගී වෙත්වා! සුවපත් වෙත්වා! කියනව. වෙයිද ඔක කවදාවත්? අපි කිව්වට ඔය සියලු සත්ත්වයේ නිදුක් වෙයිද? නිරෝගී වෙයිද? සුවපත් වෙයිද? එහෙනම් බුද්‍ය භාමුදුරුවොම ඔක කරයි නේ ඒ කාලම. අපි ඔක්කොම සුවපත් කරන්ට තිබුණෙන එදා ම. එහෙම වෙන්නේ නැ. නමුත් අර බහුගින්නේ ඉන්න කෙනාට කැම රිකක් දුන්නොත් එකන් ඔහු සුවපත් වෙනව. එතකොට මේ කියන මෙත්තියත් ඇත්තට ම ආරම්භක වශයෙන් ප්‍රායෝගික කියාවලියකත් මේ දානය තුළ ම ඒ දේ සිද්ධ වෙනව. ඒකයි අපි නෙක්ඩම් සංකල්පනාත් එක්කම අනිවාරයයෙන් ම අව්‍යාපාද අවිහිංසා කියන සංකල්පනාත් බිහිවෙනව කිව්ව. තොදට මතක තියාගන්ව. දැන් මම මේ මෙත්වර ගොඩක් දේවල් කිව්ව, අපි ඉන්න මිල්‍යාවෙන් ගොඩ ඇවිල්ල සැබැං බොද්ධයා වෙන්න ඔහු. ඒ නිසයි, මේ තරම් ගොඩක් බොහෝ දේ කථා කරන්ට සිද්ධ වුණේ. මේ තරම් දේවල් කිව්ව.

එතකොට අපි මින් ඉදිරියට සම්මා සංක්ෂේප කියන කොට දැනගන්ව ඔහු, මතක තියාගන්ව ඔහු, මොනවද සම්මා සංක්ෂේප කියල. නෙක්ඩම් සංකල්පනා, අව්‍යාපාද සංකල්පනා, අවිහිංසා සංකල්පනා දැන් පැහැදිලි ද ඒ රික? දැන් එවයේ මොනවත් ගැටලු තැන් තියෙනවද? පරස්පරයක් විරෝධයක් තියෙනවද? දැන් මේක පොඩිඩක් මතක තියාගන්ව. අපි මේ දැන් අහන දේන් අපේ සමාජයේ අද පවතින දේන් අතර විශාල පරස්පරයක් තියෙනව. ගැටුමක් ඇති කරගන්වත් එපා. මම කිව්වට මේක පිළිගන්වත් එපා. තම තමාටත් තුවණක් බුද්ධයක් තියෙනවතෙන. පොඩිඩක් හිතල බලන්ව. බුද්‍ය භාමුදුරුවො කියන්නේ මේ ලොකේ පහළ වෙව්ව විභිංත් දාරුගතිකයා, ප්‍රෘතිවත්තයා. එවැනි උත්තමයෙක් ඔය ආවට තියාට තේරුමක් නැති, මේ අද අපිට දකින්ට තියෙන මිල්‍යාවන් දේශනා කරයි කියල හිතන්ට බැ. ඒකයි මම මේ කියන්ට ගියේ. අපි කරන කියන දේ අවංකව ම බුද්ධිමත් ව හිතා මතා

හරියට කරන්ට ඕන. කිසියම් ප්‍රතිපදාවක් තුළ ඉන්ට ඕන. නිකම බොරුවට “බෙඳුද්” කියන ලේඛල් එක ගහගෙන, කරන්නන් වාමෙල, අනික් අය දුවන්නන් වාමෙල දුවල නම් හරියන්නේ නැ. පැහැදිලියි නේද? මේක තමයි සම්මා දිවියි. ර්ලගට සම්මා සංකප්ප. දැන් මෙන්න මේ කියපු කාමයන්ගෙන් වෙන් වෙන්ට ඕන කියල තීරණය කරගත්තු අව්‍යාපාද අවිහිංසා දෙක කරුණා මෙත්ම දෙක පෙරදැරී කරගත්ත ග්‍රාවකයා, බුද්ධ ග්‍රාවකයා තමයි, ර්ලග පියවරට යන්නේ.

මොකක්ද ර්ලග පියවර. දැන් කියාපුව ප්‍රායෝගිකව පටන්-ගන්ට. දැන් දානෙන් තමයි පටන්ගන්නේ. එතන ම තියෙනව අර සංකළුපනා. සම්මා සංකප්ප. එතකාට මේකෙන් තමා පටන්ගන්නේ. බුදු හාමුදුරුවා හැම වෙලාවේ ම දානය තමා මූලට ගත්තේ. මෙන්න මේ නිසා. දැන් බලන්ට ඕනෑම එකක් අරන්. ත්‍රිවිධ පුණු ක්‍රියා අරන් බලන්ට. දානසීල හාවනා දස පාරමිතා අරන් බලන්ට. මූල් ම එක දානය. ර්ලගට දස රාජ ධර්ම අරන් බලන්ට. එත් මූලට තියෙන්නේ දානය. සතර සංග්‍රහ වස්තු අරන් බලන්ට. එකෙකත් මූලම තියෙන්නේ දානය, ප්‍රිය වචනය, ධර්ම වර්යාව, සමානාත්මකතාවය. එතනත් දානය. එතරම්ම වටිනව මේ දානය කියන එක. දීම කියන එක. හොඳව මතක තියාගන්ට මේ දානය කිවිවම මේ කැම විකක් කාට හරි දෙන එක විතරක් නෙවෙයි. අහිට ඕන ම දෙයක් දෙන්ට පුළුවන්. ප්‍රධාන වශයෙන් දාන දෙකක් තියෙනව. ආම්ස දානය සහ ධර්ම දානය කියල. අපි පස්සේ ද්‍රව්‍යක ධර්ම දානය ගැන මේ වඩා ගැඹුරින් කථා කරමු. දැනට මේ වික ප්‍රමාණවත්. සියල්ල පටන්ගන්නේ දානයෙන්. දානය කියන එකේ පුළුල් ධර්මයක් තියෙනව.

අද බොහෝ දෙනෙක් මේ දානය අත්හැරල සිලයට යන්ට උත්සාහ කරනව. තවත් සමහරු සිලයත් අත හැරල එක පාරට ම හාවනාවට යන්ට හදනව. මෙතන තමයි හැමෝවම වැරදිව තැන. මේක අනුපිළිවෙළක් තියෙනව. අනුප්‍රේට ප්‍රතිපදාවක් තියෙනව. මේ ප්‍රතිපදාව තුළයි අපි ගමන් කළ යුත්තේ. මේවා

තුළ ගමන් කරන්ට ඕන. එහෙම නැත්තම් අපි නිකම්ම නිකම් වල්මත් වෙචිව පිරිසක් බවට පත් වෙනව. එතකොට ආරය අෂ්ටාංගික මාරුගය වඩන පුද්ගලයා දුකෙන් මිදෙන්ට යන පුද්ගලයා පළමුවෙන් ම සම්මා දිවිධීය ඇති කරගන්ට ඕන. රේලුගට සම්මා සංකප්ප තියෙන්ට ඕන. මෙන්න මේ සම්මා දිවිධී, සම්මා සංකප්ප දෙක තිබුණ කෙනා පමණයි රේලු පියවර වශයෙන් රේලු අංගවලට යන්නේ.

ਆරය අෂ්ටාංගික මාරුගය සම්මාවාවා, සම්මා කම්මත්ත, සම්මා ආජ්ව කියන අංග තුන එකට ම වගේ ක්‍රියාත්මක කරන්ට ඕන. මොතවද මේවා? මේ තුන තමයි අයිති වෙන්නේ සිලයට. එතකොට සිලය කියල කියන්නේ මොකක්ද? සංවරය, මොකක්ද සංවර කරගන්ට ඕන අපි. කය සහ වචනය කියන දෙක. එතකොට අපි හැම වෙලාවක ම මේ රටේ මේ ලෝකේ කාම හෝගී, කාම සංක්ලේෂනා තියෙන අය ඉන්නේ අසංවරව. කටයුතු කරන්නේ අසංවරව. කාමයන් සන්තර්පණය කරන්න යන කොට අනිවාර්යයෙන් ම අසංවර කටයුතු තමයි කරන්නේ. කරන්න වෙන්නේ. ඉතින් මේ අය අසංවරකම් කරනව කයෙන් සහ වචනයෙන්. අපේ කය අසංවර වෙලා තියෙනව කරුණු තුනකින්. ඒ කියන්නේ ප්‍රාණසාතය - පර පණ නැසීම, රේලුගට නුදුන් දේ ගැනීම. රේලුගට පරදාර සේවනය කියන කරුණු තුනෙන්. නුදුන් දේ ගැනීම කිවිවම හොරකම විතරක් නොවේ හොරකමත් ඇතුළත්. කොල්ල කැම, දෙන්නම් කියල අරගෙන නොදී සිටීම, අල්ලස් ගැනීම එතකොට නීති විරෝධ කොමිස් ගැනීම, බොහෝ දුරට රැකියාවට හිනින් පැය අටක් වැඩ නොකර බොරුවට කාලෙ ගත කරල මාසේ අන්තිමට ප්‍රචිය ගැනීම. මොකද, ඒ සේවා කොන්දේසි කඩ කිරීමක් නො. සේවකයා සහ සේව්‍යයා අතර ගිවිසුමක් තියෙනව. ද්‍රව්‍යකට මෙවිවර පැය ගණනක් මෙවිවර ද්‍රව්‍ය ගණනක් මාසට වැඩ කළාම මේ වැටුප දෙනව කියල ඇති කරගත්ත ගිවිසුම. ඒ ගිවිසුම කඩ කිරීම තුළ තමන්ට හිමි නැති වැටුපක් ගන්නේ. දැන් මේවා අපේ රටේ මුල් බැහැගෙන තියෙන දේවල් මේ සමාජය තුළ. සමහර වෙලාවට මේවා කල්ල මේ රටේ ජනතාව,

මේවා අකුසල් බව නොදැන, මේවා බොද්ධ ප්‍රතිපදාව නොවෙයි කියල නොදැන. මේවා වැරදි වැඩි. මේවා අයිති නැති වැඩි. මේවා බොද්ධයන්ට සූදුසු නැති දේවල් කියල නොදැනයි මේ දේවල් කළේ. දැන් මම මේවා වැඩියෙන් ම අවධානයට ලක් කරල පෙන්වා දෙන්ට උත්සාහ කරන්නේ මින් ඉදිරියට මේ අය නිවැරදි වෙයි කියල. දැන් ප්‍රාග්ධනක් අය දන්නේ නෑ අල්ලස් ගැනීම, කොමිස් ගැනීම ඔය ද්‍රව්‍ය ගත කරල බොරුවට කාලේ කාලා වැටුප ගැනීම එහෙම හොරකම කියල දන්නේ නෑ. නොදුන් දේ ගැනීම නොදැන තමයි කළේ. හැබැයි මතක තියාගන්ව, මේවා නොදැන කළත් දැනගෙන කළත් ප්‍රතිඵලය නම්, ආනිසංසය නම් වරදින්නේ නෑ. අදාළ ආනිසංසය ලැබෙනව. එතකාට මේ අසංවරකම. නොදුන් දේ ගැනීම. රුළුණට කාම මිල්‍යාවාරය නැත්තම් පරදාර සේවනය යන මෙන්න මේ කරුණු තුන නිසා කය අසංවරයි.

ර්ලයට වවනය අසාංචිත වෙලා තියෙනව. කරුණු හතරක් නිසා. මොනවද ඒ කරුණු? බොරු කීම, කේලාම් කීම, පරුෂ වෙන කීම, හිස් වෙන කීම.

බොරු කියනව. යමක් කරල කළේ තැහැයි කියනව. නොකළ දෙයක් කළාය කියනව. ඒක බොරුව. රේඛට කේළාම් කියනව. කේළම මහා හයානක දෙයක්. බොරුව වගේ ම මේ සමාජේ ගිනි ගන්නේම කේළමින්. එක්කෙනාට එක්කෙනා කේළාම් කියනව යම් යම් ලාභ සත්කාර බලාගෙන. ඒ හින්දී ඒකෙන් පුද්මාකාර විනාශයක් මේ රටේ සිද්ධ වෙනව. මේක මහා අසංවරකමක්. මහා පාපයක්. අකස්ලයක්.

පවා දෙපැත්ත කැපෙන තේරුම් දෙකක් තියෙන වචන පාවිච්චි කරනව. මේ ඔක්කොම වැටෙන්නේ පරුෂ වචනවලට. රූගට අඩි කරන අනිත් අසංවරකම තමයි ඕපාදුප. වැඩි හරියක් කරා කරන්නේ ඕපාදුප. විශාල වශයෙන් කාලය කා දමනව. විශාල හානියක් සමාජයට කරගන්නව.

එතනදී මෙන්න මේ හතර තමා වචනයෙන් වන අකුසල්. එතකොට දැන් බුදුන් වහන්සේ සම්මා වාචා කියල කිවිවේ මොකක්ද? මෙන්න මේ කියපු වචනයෙන් වන අකුසල් හතරෙන් වැළකීම තමයි සම්මා වාචා. මම ඇහුවේ නෑ මේ අයගෙන් මොකක්ද සම්මා වාචා කියලා. ලැබෙන්ට තියන පිළිතුර මම දන්නව. තිවැරදි වචනය කියයි. ඒක හරි යන්නේ නෑ. තිවැරදි වචනය වෙන්නේ කොහොමද? අර කියන වචනයෙන් කරන අකුසල් හතරෙන් වැළකුණා නම් මහුගේ වචනය සංවරයි. බොරු කීම, කේලාම් කීම, පරුෂ වචන කීම, හිස් වචන කීම කියන ඔය කියන හතරෙන් වැළකුණා නම් ඒ හතරින් තොර වුණා නම් ඉතිරි කරා කරන සියලු වචන සම්මා වාචා. ඒවා සියල්ල තිවැරදි වචන. හැඳුයි මේවා සියල්ලෙන් වැළකුණාට පස්සේ කරා කරන්ට දේවල් නැතිව යනව. ඒක වෙනව. නමුත් ඒකට කැමති නෑ මේ රටේ ජනතාව. ගිරව වගේ කියවල පුරුදු වෙවිව සමාජයක් තියෙන්නේ. මොන හේතුවක් නිසා හරි ගැටලු සහගත වචන තියෙන්නේ. අඩි පුගාක් වෙළාවට කරා කරන කොට දකිනව, නානචා පෙනී පෙනී නානවද කියල අහනව. මම දැකළ තියෙනව, මේ සමාජයේ මේක එක්තරා වීදියක සුහදකම. අඩිට නරකයි කියන්න බැ. අර කියන සුහදතාවය සබැඳියාව පෙන්වන්ටයි එහෙම කරා කරන්නේ. මේක මෙතෙන්ට අදාළ වෙන්නේ නෑ. මම කියන්ට ගියේ අඩි පුළුවන් තරම් අවශ්‍ය දේ පමණයි කරා කරන්ට මින. මේ බොද්ධයයි කියන කෙනා නිකම් ආවාට ගියාට වචන පාවිච්චි කරන්නේ නෑ. කරා කරනව නම් බාර්මික වචනයක්, හොඳ වචනයක්, ශිලාචාර වචනයක්. එහෙම නැත්තම් මොකද කරන්නේ, කරා කරන්ට දෙයක්

නැත්තම් මොකද කරන්නේ. නිහඩව ඉත්තව. නිකම්ම නිහඩව තොටෙයි. බුදු හාමූදුරුවන්ගේ දේශනාවේ වචනයක් පාවිච්ච කරනව “ආරය තුෂ්ණීම හාවය” කියල. දැන් නිහඩව ඉන්නවනේ තිරිසන් සත්තුත්. ගොජවා, ගොජවාත් නිහඩයි, කරා කරන්ට බැරි හින්ද. ඒක බුදු හාමූදුරුවා කියපු නිහඩ-තාවයද? ආරය තුෂ්ණීමහාවය ද? නෑ. ආරය තුෂ්ණීමහාවය කියල කියන්නේ සිහියෙන්, අවදියෙන් ඉත්තව, වැරදි වචන පාවිච්ච තොකර. ඒකයි ආරය තුෂ්ණීමහාවය කියන්නේ. එතකොට කරා කරනව නම් හොඳ වචනයක්, නැත්තම් ආරය තුෂ්ණීමහාවයෙන් ඉත්තේ. නිකම් ම නිහඩ හාවයෙන් තොටෙයි. බුදුවරු රහතන් වහන්සේලා නිහඩව ඉන්නේ නිකම් ම තොටෙයි. ඒ ගොල්ලන්ගේ ගුණ යහපත්කම. සිහියෙන් ඉන්නේ. එළඹ සිටි සිහිය, වර්තමානය. හරි, එතකොට මෙන්න මේ විදියට ඒ අකුසල් හතරෙන්, වචනයෙන් කරන අකුසල් හතරෙන් වැළකුණා නම් අන්න ඒක සම්මා වාචා.

සම්මා කම්මන්ත කියල කිවිවේ. මම අර ඉස්සෙල්ල කියපු කය පාවිච්ච කරල, ගේරය පාවිච්ච කරල, කරන අකුසල කරම තුන ප්‍රාණසාතය, අදත්තා දානය සහ කාම මිථ්‍යාචාරය ඔය තුනෙන් වැළකුණා නම් කය සංවරයි.

ර්ලගට අපි තව ඒක අකුසලයක් කරනව. බුදුරජාණන් වහන්සේ ඒක අපට කරන්ට එපා කියල කිවිව, බොඳුදයාට. ඒක මොකක්ද? මිථ්‍යා ආජ්චවය. මිථ්‍යා ආජ්චවයෙන් වැළකීම තමයි සම්මා ආජ්චවය. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජ්චව...

සම්මා ආජ්චව කියල කියන්නේ මිථ්‍යා ආග්චවයෙන් වැළකීම. එතකොට මිථ්‍යා ආග්චව කියල කිවිව මොකක්ද? සරලව ගත්තොත් කියන්ට තියෙන්නේ මිනිස්සු ජ්වත්වීම සඳහා සට කපටකම්, කපටිකම් කරනව. අන්න ඒවායින් වළකීන්න ඕන. බොහෝම ධාරමිකව කපටිකමින් තොරව, අවංක සාපු ජ්වන ප්‍රතිපදාවක් ගෙනියන්ට ඕන. අන්න එතකොට ඒ පුද්ගලයා තමයි සිල්චතා කියන්නේ. පැහැදිලිද? දැන් මෙතන පටලව ගත්ට එපා. අපිට අහන්ට ලැබෙනව

බොද්ධයෝ තම් පන්සිල් රකින්ට යින. පන්සිල් රකින එක හොඳයි. කඩා දෙකක් නැ. ලොකු දෙයක්. ලොකු සීලයක් බැරි නම් ඒක හරි රකින එක ලොකු දෙයක්, කතාව ඇත්ත. නමුත් බුදුවරු පහළ වෙන්නේ පන්සිල් ගැන කියන්ට නම් නෙවෙයි, ඒකත් මතක තියාගන්ට. මේක සමහර අයට රිදෙයි. කරන්ට දෙයක් නැ. ඇත්ත ඇති හැරියෙන් ප්‍රකාශ කරන්ට යින. බුදුන් වහන්සේගේ ධර්මය අහිබවා යන්ට අපට පූජාවන් කමක් නැ. පක්ද්ව සීලය කියන එක බුදුවරු නැති කාලවලත් ලෝකේ තිබුණා. රට වඩා ලොකු සිලුත් තිබුණා. සිද්ධාරථ කුමාරයා මව කුසේ පිළිසිදගන්න කොට මහාමායා දේවිය උපෝසථ සීලය සමාදන් වෙලා හිටිය කියල අපි අහල තියෙනව. ස්කේලෙ යන කාලෙ පොත්වල සඳහන් වෙලා තිබුණා. මහමායා දේවිය පෙහෙවස් සමාදන් වෙලා හිටියේ. එතකොට තමයි සිද්ධාරථ කුමාරයා, එවැනි අවස්ථාවක තමයි මවිකුස පිළිසිදගත්තේ කියල කියනව. ඉතින් පෙහෙවස් සමාදන් වෙනව කියල කියන්නේ උපෝසථ සීලය කියල කියන්නේ පක්ද්ව සීලයට වඩා ඉහළ සීලයක්. ඉතින් එවැනි සිලුත් තමයි බුදුවරු පහළ වෙන්නේ.

එතකොට සීලයෙන් තොර සමාධියක් නැහැ. සිද්ධාරථ කුමාරයා රජගෙයින් නික්මිලා පිට වෙලා ගියේ ධර්මය හොයාගෙන. ඔය ආලාරකාලාම, උද්දකාරාම වැනි තවුසන් ප්‍රගති. ඒ තවුසන් පොඩි පහේ අය නොවෙයි. නේවසක්කු, නාසක්කු, වැනි අෂ්ට සමාජත්ති, ඉහළම ද්‍රාන දක්වා සිත දියුණු කරපු අය. ඉතින් එවැනි ද්‍රාන ලබන්ට නිකම බැං ඉහළ සීලයක්. කය වචන දෙක සංවර කර ගැනීමක් තියෙන්ට යින. එහෙම නම් බුදුවරු පහළ වෙන කොට මේ සිල් තිබුණා. පක්ද්ව සීලය හැමදාම ලෝකේ තිබුණා. අනිකුත් ආගම්වලත් මේවා තියෙනව. ඒක නිසා කවුරු හරි කියනව නම් පන්සිල් දේශනා කරන්ට බුදු හාමුදුරුවෙන් පහළ වුණේ කියන එක අර්ථ ඉතුළ කඩාවක්. හැබැයි බුදුන් වහන්සේ දේශනා කරපු සීලය තුළ පක්ද්වසීලයත් තියෙනව. ඒක වෙනම කතන්දරයක්. පටලව ගන්ට එපා. දැන් මම කිවිව, දැන් අපි දස අකුසල්

තියෙනව කියල අහල තියෙනව. කයෙන් කරන අකුසල් තුනක්. මය ප්‍රාණසාතය, අදත්තාදානය, කාම මිල්‍යාචාරය. වවනයෙන් කරන අකුසල් බොරු කීම, කේලාම් කීම, පරැශ වවන කීම, හිස් වවන කීම කරුණු හතරයි. රට පස්සේ හිතින් කරන තව අකුසල් තුනක් තියෙනව. දැඩි ලෝහය, ද්වේෂය සහ මිල්‍යා දාජ්ටිය. ඔය දහය තමයි දස අකුසල් කියල කිවිවේ. දැන් ඔය දහය තුළ සුරාපානය එහෙම නැ. එතකොට අපි දැන් කිවිවේ සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජ්ට්ව කියන තැනත් සුරාපානය ඇතුළත් වෙලා නැ. දැන් එතකොට පක්ද්ව සිලය අරගෙන බැලුවොත් කයෙන් කරන අකුසල් තුන එතන තියෙනව. ප්‍රාණසාතය, අදත්තාදානය, කාම මිල්‍යාචාරය. වවනයෙන් කරන අකුසල් හතරෙන් තියෙන්නේ මොකක්ද? බොරු කීම විතරයි. එතකොට කේලාම් කීම, පරැශ වවන කීම, හිස් වවන කීම හොඳයි කියලද ඒ කියන්නේ. ඒ තුන අයින් කරල ඒ වෙනුවට කොහොන්ද ගෙනල්ල රිංගවල තියෙනව සුරාපානය. මේකෙන් අදහස් වෙන්නේ මම මේක නරකයි කියනව හෙම නොවයි. මේකෙන් අදහස් වෙන්නේ බුදුවරු පහළ වෙන්නේ මෙන්න මේ වගේ අවුල් ජාලයක් තියෙන සමාජයක් පවතින කාලෙක. සත්‍යය දන්නේ නැ. සිලය මොකක්ද කියල හරියට දන්නේ නැ. සමාධිය දන්නේ නැ. ප්‍රයුව දන්නේ නැ. අවුල් ජාලයක පැටවිලා, මේ ලෝකය තුළ අතරම්. වෙලා ඉන්න යුගයක තමයි බුදුවරු පහල වෙන්නේ. බුදුවරු කරන්නේ මොකක්ද? ඒක නිවැරදි කරන එක.

පක්ද්ව සිලය නොවයි රට එහා සිලයක් මේක තියෙනව. මොකද සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජ්ට්ව කියන තැන සිල්පදී, ශික්ෂා පද අවක් තියෙනවා. ශිකට තව සින නම් සුරාපානය දාල නවයක් කරන්ව තිබිල. නවය කළේ නැත්තේ ඇයි. හේතුවක් තියෙනව. මම මේකෙන් කියන්ට යන්නේ සුරාපානය සාධාරණීයකරණය කරන එක නොවයි. සුරා පානය රට වඩා වෙනස් දෙයක්. දැන් සිගාල ගෘහපති ප්‍රතුයාට දේශනා කරපු දේශනාවේ බුදුහාමුදුරුවො ඒ

තරුණයට මොකක්ද කිවේ. සතර කරම ක්ලේෂ කියල ප්‍රාණසාතය, අදත්තාදානය, කාම මිථ්‍යාචාරය පරුෂ වචනයෙන් වැළකෙන්ට කිවේ. නමත් එතෙන්දී සුරාපානය ගත්තේ නැ. මේ වෙනකාට සමාජයේ තිබූණ පහ ම නමත් එකෙන් සුරාපානය ඉවත් කළා. පැහැදිලි ද කියන දේ?

මෙවා ආර්ය අෂ්ටාංගික මාර්ගය දේශනා කරන, දැකින් මිදෙන මගේ, මම මේවත් කියාගෙන යන්නේ පුළුවන් තරම් අපි දැන්වත් ආපස්සට හැරිල බලල සැබැං බුදු දහම මතු කරගන්ට. මේ අය අහපු ප්‍රශ්නෙම මේකයි, මොකක්ද සැබැං බුද්ධ දේශනාව කියල. දැන් මට මේ බුද්ධ දේශනාව සූජ්වල ම කියාගෙන යන්ට පුළුවන්. ඒ අතරතුරේ මේ මිථ්‍යාචාර පොඩිඩක් මතු කරගෙන කියාගෙන යන්නේ අසත්‍යයෙන් සත්‍යය මතු කරගෙන කියාගෙන ගියහම හිතේ ඇති වන දෙගිඩියාවෙන් මිදෙනව. පැහැදිලි ද? ඒකයි මං මේ කියාන යන්නේ. ඒක නිසා මතක තියාගන්ට. එතෙන්දී ඒ හතර විතරක් කිවිවේ ඒවා සැබැං සිල්. එතෙන්දී බුදුහාමුදුරුවා සුරාපානය ගත්තේ වෙනත් තැනකට. තව කරුණු හයක් කිවිවා. ඒවා ධන හානි වන, පරිභානි වන දොරටු වශයෙන් සුරාපානය, සූජ්වල, අලසකම, අවේලාවේ වීලී සංචාරය, තැවුම් ගැයුම් බැලීම සහ පාපම්ත සේවනය කියන මෙන්න මේ හය ගත්ත. එතකාට ඒකටත් හේතුවක් තියෙනව. සුරාපානය ආදිනව අනිවාර්යයෙන්ම හයක් බුදුහාමුදුරුවා සිගාලෝවාද සූත්‍රයේ දේශනා කළා.

සුරාපානය කරන කෙනෙක්ගෙන් වෙන වැරදි මොනවද? සිදු වෙන පළවෙනි වරද තමයි: සුරාපානය කරන කෙනාගේ අනිවාර්යයෙන්ම ධනය හානි වෙනව. දෙක: ඔහුට නඩුහල කළ කේලාහල ඇති වෙනවා. තුන: රෝගී වෙනව. රෝගීයෙක් වෙන්ට පුළුවන්. හතර: ඔහුට අකුසල් කිරීම සඳහා තියෙන ලේඛා - බය දෙක නැති වෙනව්. රට අමතර ව පස්සෙවනි එක: ඔවුන් කෙරෙහි සමාජයේ තියෙන පිළිගැනීම නැතිව යනව. හොඳ පිළිගැනීමක් නෙවෙයි තියෙන්නේ. නරක පිළිගැනීමක්.

තරක පුද්ගලයෙක් හැටියට හංච්චි ගැහෙනව. හයවෙනි කාරණය: සුරාපානය කරන කෙනා අනිවාර්යයෙන් ම ප්‍රමාදී පුද්ගලයෙක්. මොකද? සුරාපානය ප්‍රමාදයට හේතු වෙනව. මෙන්න මේ කරුණු හය තමයි ආදිනව වශයෙන් බුදුහාමුදුරුවේ දේශනා කළේ. ඒ හින්ද එතන කොයි වෙලාවක වත් කිවිවේ නැ. සුරාපානය කරන කෙනා නිරයට එහෙම යනව කියල. ඒක හින්ද වැඩි වැඩියෙන් අරක්කු බොන්ට ලැස්ති වෙන්ට එහෙම එපා. ඇයි, නිරයට යන්නේ නැඟී කියල. මොකද අරක්කු බොන මිනිහට අර කියපු අපායට යන ඒවා එකක් නොවෙයි, ඔක්කාම වුණත් කරන්ට පුළුවන්. තියෙන සිහියත් නැති වුණාට පස්සේ අවසිහියෙන් කරන්ට බැරි දෙයක් නැහැනේ. දැන් ඔය ඔතන කිවිවනේ පවත හය නැති වෙනව කියල. එහෙම, පවි පින්වලට හය නැ. සිහිය නැතිව යනව තේදු? එතකාට රෝගී වෙනව. ඉතින් ඕන අපරාධයක් කරන්ට පුළුවන් මත්පැන් බිවිවට පස්සේ. නමුත් මත්පැන් බිම අකුසලයක් නොවෙයි. ඒක අපි පැහැදිලිව තේරුම් ගන්ට ඕන. මම දන්න විදියට නම් ඔය සිගාලේවාද සූත්‍රයත් තව තැනුත් ගත්තහම පේනව. ඒක එහෙම නම් බුදු හාමුදුරුවෝ නිශ්චිත ව ම කියනව මත්පැන් බිල හෝ නොබී අර කියපු අකුසල කරුම කළාත් ඔහු නිරයට යනව. ඒව කළාත් නිරයට යනව. බිල කළා ද නොබී කළා ද කියලා කරාවක් නැ. කළාත් නිරයට යනව. ඒවායින් වැළකුණා නම් ඔහු සුගතිගාමී. ඒකට බිමේ තො බිමේ ප්‍රශ්නයක් නැ. මම මේ තියන ආරාවුල නිරාකරණය කරන වෙතනාවෙන් කියන්නේ. මොකද? මටත් ඔය ආරාවුල නිබුණා. සැහෙන ගවිෂණයක් - පර්යේෂණයක් කළා; පොතපත කියෙවිවා. සූත්‍ර පිටකය කියෙවිවහම අපට නිශ්චිතව ම ගන්ට තියෙන්නේ බුදු හාමුදුරුවෝ මේ හේතු නිසා මේක මේ විදියට කිවිව කියන එකයි. ඒක නිසා අපි මේක දැනගෙන කරන්ට ඕන, මින් ඉදිරියට. ඒක හින්ද මේක පටලගන්ට හොඳ නැ.

එතකාට අපි සිලය කියල කියන්නේ, එතන බොද්ධයා-ගේ සිලය - නිත්‍ය සිලය - කියන එක. ඔය කියන පංච සිලය නොවෙයි. ඇත්තට ම බොද්ධයාගේ සිලය මොකක්ද? කය

වවන දෙක සංවර කරගැනීම. කයින් වෙන අකුසල් තුනයි. වවනයෙන් වෙන අකුසල් භතරයි, මිථ්‍යා ආජ්‍යාවයෙන් වැළකීමයි කියන ඔය අංග අටෙන් ම රැකෙන කෙනා, ඉන් වැළකීම ක්‍රියාත්මක කරන කෙනා තමයි ඒ කියන්නේ ඔය කියන වැරදි අටෙන් ම වළකින කෙනා තමයි බොඳ්ධයා කියල කියන්නේ. පැහැදිලිද මං කියපු ටික?

### **ප්‍රශ්නයක් :-**

දැන් එතන ස්වාමීන් වහන්ස, මිථ්‍යා ආජ්‍යාව කිවිවහම නොයෙකුත් දේවල් පුද පූජා සහ විශ්වාස ඇදහිලින් ඒකට වැශෙනවද?

### **පිළිතුර :-**

තැ. එතෙන්දී මේකට මිථ්‍යා ඇදහිලි ඇතුළත් වෙන්නේ නැ. මෙතැන දැන් ගස් ගල් වැන්ද කියල වෙන පාඩුවක් නැ. ඉතින් ලැබෙන දේශුත් නැ. කැමති නම් කරන්ට පුළුවනි. නමුත් ඒක නොවේය මෙතන තියෙන්නේ. දැන් පුළුග්‍රැස් ජ්‍යෙෂ්ඨ මේකට වෙන්ට නොයෙකුත් කපටිකම් කරනව නේද? අපේ පොතේ නම්, සූත්‍රයක නම් මට දැකින්ට ලැබුණේ නැ. මම එච්චර, ඒ කියන්නේ මුළු තිපිටකයම අධ්‍යයනය කරල නැ. නමුත් මම දැකපු විදියට නම් අපි අහල තියෙනව නොකළ සූත්‍ර කර්මාන්ත එහෙම ගැනී. මත් ද්‍රව්‍ය වෙළඳාම, මස් වෙළඳාම, සතුන් වෙළඳාම වාගේ දේවල්, විෂ ද්‍රව්‍ය විකිණීම, කාන්තාවන් විකිණීම, ගිනි අවි අලෙවිය කියල එහෙම කියනව. මම හිතන්නේ ඒක සූත්‍රයක තිබුණු ද කියල මට මතක නැහැ. සමහර වෙළාවට සූත්‍රයක නැත්නම් අටුවාවක වත් ලියැවිලා ඇති. නමුත් ඒවායේ වරදක් නැ. කොහොම නමුත් වඩාත් සරලව ගන්නොත් හෙම සවිව විහැඩු සූත්‍රය, මහා සතිපටියාන සූත්‍රය හෙම පැහැදිලිව ම කියන්නේ මිථ්‍යා ආජ්‍යාවයෙන් වැළකීම සම්මා ආජ්‍යාව කියලයි. එහෙමයි ප්‍රකාශ වෙන්නේ. එතකොට මිථ්‍යා ආජ්‍යාව කියල අපට ගන්ට වෙන්නේ ජ්‍යෙෂ්ඨීම සඳහා මිනිස්සු කරන ඔය “සම්‍යක් ප්‍රයෝග” කියල එහෙම පාවිච්ච කරනව. සම්‍යක් ද නැදේද කියල මම දන්නේ නැ. ප්‍රයෝග ඒ

කියන්නෙ කපටිකම්, සියලු කපටිකම්, ත්වත්වීම සඳහා කරන දේවල්. මෙක ගැන කියන්ට අපේ පොත්වල විවිධ උදාහරණ දිල තියෙනව. අර නයෙක් වගේ උක් ගහක් තිබූණා. ඒ වාගේ කියපු දේවල් ගැන පොත්වල සඳහන් වෙනව. මම දැන් ඒවා කියන්ට යන්නෙ නැහැ. ඉතින් ඔය හික්ෂුන් එහෙම විවිධාකාර දේවල් කරනව. නොකියා ඉල්ලනව. නොකියා කියනව සමහරු අපේ ව්‍යවහාරෙ තියෙනව “පල නොකියා පලා බෙදනව” කියල. එහෙම කතන්දර හැදිල තියෙන්නෙ... දැන් මෙවා වැවෙන්නෙ මිථ්‍යා ආර්ථයට. ඒ තමතමන්ගේ අරමුණු ඉටු කරගැනීම සඳහා සුපුරු තැනිව වෙනත් වකු ක්‍රමවලින් තමාගේ ප්‍රයෝගනය සඳහා කටයුතු කරනවා. තමන්ගේ වාසියට කටයුතු කරනව. ඉතින් මම හිතන්නෙ මෙක තමයි බුදුන් වහන්සේ අදහස් කලේ මිථ්‍යා ආර්ථ කියල. ත්වත්වීම සඳහා කරන සියලු ම කපටිකම්. මොකද? ඒ තුළ තව කෙනෙකුට භානියක් වෙනව නෙ. එතකොට ඒක හොඳ දෙයක් වෙන්න බැ. ඉතින් මෙන්න මේ කියපු දේ - අපි සරල වශයෙන් මේ වික ගනිමු.

ඉතින් මේ කියපු කය වවන සංවර කරන කෙනා තමයි සිල්වතා කියන්නෙ. මෙයා තමයි බොද්ධයා. ඒ හින්ද දැන් මින් ඉදිරියට කියන්ට යන්ට එපා අපි පස් පවින් වැළකුණා, අපි පන්සිල් රකිනව කියල. පන්සිල් රක්කට හොඳ බොද්ධයෙක් වෙන්ට බැ. එත එහා යන්ට ඕනෑම ඇයි? සූත්‍රවල තියෙනව දැන් සෝචාන් එලයට පත්වූණාම නිතා සිලය ආර්ය කාන්ත සිලය පක්ෂුව සිලය කියල. එතැන් සඳහන් වෙනව හැබැයි, ඒ සෝචාන් වූණාට පස්සේ රැකෙන නිතා සිලය. ඒක නිතැතින් රැකෙන සිලය බවට බුදු භාමුදුරුවා දේශනා කළා. ඒක රකින්ට බැ මේ වික නැතිව. ඒ කියන්නෙ ආර්ය අෂ්ට්‍රාගික මාරුගයෙන් තොරව ආර්ය අෂ්ට්‍රාගික මාරුගය පිළිපැදිගෙන යනකොට ලැබෙන එක එලයක්, එක් අවස්ථාවක්, එක මංසන්ධියක්, සෝචාන් එලය. එතකොට මේ දික්ෂා පද වික ඉඩේ රැකෙනව. ඒක වෙනම කතන්දරයක්. නමුත් ඒකෙන් අදහස් වෙන්නෙ නැ නිවන් මග ඒකයි කියල. දුකින් මිදෙන්ට නම් අපි කය වවන දෙක සංවර කරගන්ට වෙනවාමයි.

පැහැදිලිද ඒ කියපු දේ? විකක් අවුල් සහගත වගේ ඇති. තව විකක් ඔහොම යන කොට වික වික වැටහෙයි. එක පාරට ම සම්මා දිවියීය පහළ වෙන්නෙන් නැහැ නෙ. ඔහොම අහගෙන අහගෙන යනකොට ඉදිරියට තව සාකච්ඡා කරනකොට පස්සේ තව විකක් ඔය ගැන හිතන්ට. මම කිවිවට ම පිළිගන්වත් එපා. මම කිවිවට ප්‍රතික්ෂේප කරන්වත් එපා. බුදු භාමුදුරුවොත් එහෙම දේශනා කළා. තමන් කළුපනා කරල බලල ඉදිරියේදී තීරණය කරන්ට මොකක්ද වඩා සුදුසු වඩා නිවැරදි. මොක වුණත් බුදුහාමුදුරුවන්ට වරදින්ට බැ. මේක තමයි බුදුන් වහන්සේගේ දේශනාව තුළ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන එකෙන් අදහස් කළේ. ඔය කියපු අංග තුන තමයි සීලයට අදාළ වෙන්නෙ. දැන් පැහැදිලිද කියපු දේ? දැන් මේ සීලය රකින්ට. දැන් ප්‍රාගාක් කැ ගහන්නෙ අපේ සමාජය අයිලාවාරයි කියල පන්සිල් රකින්නෙ නැ සිල්වත් වෙන්නෙ නැහැයි කියල. ඇයි මේ, මේ මිනිස්සු සිල්වත් නැත්තේ. අපට දැන් උත්තර වික තියෙනව ලස්සනට. කන්නාඩිය වගේ ගන්ට පුළුවන් ආපස්සට. අපි ඉතිරි අංග රික ආපස්සට ගියා නම් සීලය සිල්වත් වෙන්ට නම් අපට මොනවද ඉස්සෙල්ලම තියෙන්ට ඕන. සීලයට යන්ට ඉස්සෙල්ල අපට තියෙන්ට ඕන සම්මා සංකප්ප, සම්මා වාවා, සම්මා කම්මන්ත, සම්මා ආල්ව කියන සීලයට යන්ට ඉස්සෙල්ල අපට තියෙන්ට ඕන අනිවාරයයෙන්ම සම්මා සංකප්ප.

සම්මා සංකප්ප කියල කිවිවේ නෙක්බම්ම සංකල්පනා, අව්‍යාපාද සංකල්පනා, අවිහිංසා සංකල්පනා. මේ කියන සංකල්පනා ඇති කරගත්තු කෙනෙක් විතරයි සීලයට යන්නෙ. එතකොට මේ සංකල්පනා තුන නිකම් ඇති වෙන්ට බැ නෙ. මේ සංකප්ප ඒ කියන්නෙ “සම්මා සංකප්ප” නැති හින්දී සිල්වත් නැ; දුස්සීලයි. එතකොට සිල්වත් වෙන්ට නම් සම්මා සංකප්ප තියෙන්ට ඕන. එතකොට “සම්මා සංකප්ප” නිකම් ඇතිවෙන්නෙ නැ. නෙක්බම්ම, අව්‍යාපාද, අවිහිංසා ඔය කියන සංකප්ප තුන ඇති වෙන්ට නම් ඉස්සෙල්ල මොකක්ද අපට

තියෙන්ට ඕන. සම්මා දිවිධිය තියෙන්ට ඕන. දුක, දුකට හේතුව, දුක නැති කිරීම සහ දුක නැති කිරීමේ මාර්ගය කියන අංග හතරෙන් යුක්ත වතුරායා සහා අවබෝධය - දැනුම නැති නිසා සම්මා දිවිධිය නැති හින්ද සම්මා සංකප්ප නැ. මේ සම්මා සංකප්ප නැති තැන තියෙයි ද සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආර්ථ කියන සිලය?

සිලය නැ. ඒක තමයි, මම මේ මෙව්වර ගොඩක් විරිය කරන්නේ හැම වෙලාවෙම මොකද මේ මේනිස්සූ සිල්වත් නැත්තේ. ඕන කරන මූලික පදනම නැහැ. මොකක්ද බොද්ධයාගේ බුද්ධ ණාචකයාගේ පදනම. ගමන ආරම්භ වෙන්නේ කොතැනින්ද? මාර්ගය පෙරටු කොට ගමන් කරන්නේ කවුද? මුල්ම මොකක්ද? සම්මා දිවිධිය. මේ රටේ මේනිස්සූන්ට සම්මා දිවිධිය නැහැ. සම්මා දිවිධිය තියෙන්ට ම ඕන. එතකොට සම්මා දිවිධිය නැත්තේ ඇයි? සම්මා දිවිධිය ඇතිවෙන්ට මොනවද ඕන සාධක, කොහොමද සම්මා දිවිධිය ඇතිවෙන්නේ, සම්මා දිවිධිය ඇති වෙන්ට නම් සද්ධර්මය ග්‍රවණය කරන්ට ඕන. ඉතින් සද්ධර්ම ග්‍රවණය නැ. ඇයි සද්ධර්ම ග්‍රවණය කරන්නේ නැත්තේ. සද්ධර්මය ග්‍රවණය කරන්ට දේශනා කරන්ට එපායැ. දේශනාව නැ. සද්ධර්මය තොවෙයිනේ දේශනා කරන්නේ. අද අපි බලන් හිටියාත් ප්‍රාගක් අපට අහන්ට ලැබෙන්නේ සද්ධර්මයද? සද්ධර්මය කිය කියා මොනවද අද දේශනා වෙන්නේ, අසද්ධර්මයම නෙ දේශනා වෙන්නේ. සමහර අයට රිදෙසි මෙහෙම කියනකොට. මට කරන්ට දෙයක් නැ. මේ අපේ අත්දැකීම් කරන්ට දෙයක් නැ. ගොඩාක්ම අපි ප්‍රං්ඩ් කාලේ ධර්ම පොතපත කියෙවිව, ඉගෙනගත්තා, දහම් අපුරුව. තිරවුල්ව අපට මේක ලැබුණ නම්, අපි කියන්නේ නැ නෙ සම්මා දිවිධිය කියන්නේ නිවැරදි දැකීම කියල. දේශනාව තුළ පැහැදිලියි. මේවා සදහන් වෙනව සූත්‍ර පිටකයේ. එතකොට අපට සද්ධර්මය අහන්ට ලැබුණේ නැති හින්ද අපට සම්මා දිවිධිය නැ. සද්ධර්මය අහන්ට ලැබුණ්ත් අපට සම්මා දිවිධිය පහළ වෙන්නේ නැ. මොකද

සද්ධරම ගුවණය විතරක් නොවෙයි, සම්මා දිටියීය ඇති විමේ ප්‍රධාන සාධකය වෙන්නේ ඒක විතරක් නොවෙයි. තවත් සාධකයක් තියෙනව. සම්මා දිටියීය ඇති වෙන්ට ඕන කරන සාධක දෙකක් තියෙනව. එකක් සද්ධරම ගුවණය. අනික් එක මොකක්ද නුවණින් මෙහෙති කිරීම, යෝනිසේ මනසිකාරය. නුවණින් කල්පනා කරන්ට ඕන. මෙහෙම එකක් ඇහුවට ම බැං. මේ වතුරායී සත්‍ය ඇහුව පළියට සම්මා දිටියීය ඇති වෙන්නේ නැ. මහු ඒක නොඅට සවන් දිල නුවණින් කල්පනා කරන්ට ඕන. මේ කියන්නේ ඇත්ත නේද? මෙක තමයි නේද? අපට වෙවිට දේ. මෙකන් තමයි නේද අපි මිදෙන්ට ඕන. මෙක නේද දුක්? මේ අපට වැරදිලා නේද? වැරදි ගමනක් නේද ගියේ? මිල්‍යාවක නේද හිටිය කියල ඒ සංකල්ප ඇති කරගෙන ඒ සත්‍ය අවබෝධ කරගෙන නුවණින් කල්පනා කරල අන්න ඒ සම්මා දිටියීය ඇති කරගත් කෙනා තමයි සම්මා සංකපීපවලට යන්නේ. ඉතින් ඒක නිසා මතක තියාගන්ට ඕන මේ රටේ හැමෙර්ට ම සම්මා දිටියීය නැ. සද්ධරමය අහපු නැති එක වෙනම කතන්දරයක්. සද්ධරමය ඇහුව වූණත් හැම දෙනාට ම සම්මා දිටියීය ඇති වෙන්නේ නැ. මොකද ඒ, සම්මා දිටියීය ඇති වෙන්ට ඕන කරන අනිකත් සාධකයන් තමා පළ තියෙන්ට ඕන. සද්ධරම ගුවණය වගේම ඇතිවෙන්ට ඕන. තමා තුළ තියෙන්ට ඕන නුවණින් කල්පනා කරල බැලීම. අන්න ඒ නිසා තමයි බුදු භාමුදුරුවෝ දේශනා කලේ මේ ධරමය යුතුවන්තයින්ට කියල, ආරම්භක වශයෙන්ම හැමෝටම සද්ධරමය අහල සම්මා දිටියීය පහළ වෙන්නේ නැහැ. බුදු භාමුදුරුවෝ ඉන්න කාලේ හැමතැනම දහම් දෙසුව කියල හැමෝටම බොද්ධයා උණෙක් නැ. හැමෝටම නිවන් දැක්මෙකන් නැ. හැම කෙනෙක් ම සැබැං මගට දහම් මගට පිළිපන්නෙනත් නැ. ඒක හින්ද බුදු භාමුදුරුවෝ හැමෝටම බණ කියන්ටත් ගියේ නැ. බුදුන් වහන්සේ උදේම නැගිටලා බලනව, මහා කරුණා සමාපත්තියට සම වැදිලා, මම අද කාටද දහම් දෙසන්නා කියල. ඒ ඇයි? මේ දහම තේරුම්ගන්ට තරමට යම්කිසි නුවණක් තියෙන්ට ඕන. අන්න ඒ

නුවණුත්තන්ටයි මේ දහම. ඒක නිසා ඒ නුවණ තියෙන කෙනා සෞයාගෙන ගිහින් දහම දෙසුව. අන්ත එයාට විතරයි සම්මා දිවිධීය පහළ කරගන්ට පූජාවන් වෙන්නේ. සඳහම දෙසුවා ම ධර්මය දෙසුවාම.

එතකොට දැන් මතක තියාගන්ට මේ රටේ බොහෝමයක් බොඳුයෙයා කිවිවට සියයට හැත්තැවක් බොඳුයෙයා කිවිවට මේ රටේ බොඳුයෙයා නෙවෙයි ඉන්නෙ. බොඳුයෙයා හිටිය නම් මේ විනාශයන් වෙන්ට බැං. මට දැනට අවුරුදු එක හමාරකට විතර ඉස්සර දානෙ ඔතාගෙන ආපු පත්තර කැල්ලක් කියවන්ට ලැබුණා. මට පත්තර කියවන්ට ලැබෙන්නෙ නෑ. කැලේ ඉන්න නිසා. ඒක නිකං දැකළ කියවාගෙන යනකොට අර දැක්කට කියවපුවහම මට දැකගන්ට ලැබුණ. මේ රටේ සංඛ්‍යා ලේඛන වගයක්. ඒ පත්තර පිටුවේ තිබුණ දිනකට ඔය කියන්නෙ උතුරු නැගෙනහිර යුද්ධයක් තියෙන එක හැර අනෙකුත් පලාත්වල සිදු වන අපරාධ ගැනයි සඳහන් වුණේ. ඒකේ කියනව දිනකට ඒ කියන්නෙ පැය හයකට වරක් මිනී මැරුමක් කෙරෙනව. මනුෂා සාතනයක්. ඒ කියන්නෙ ද්වසකට හතරක් අනිවාරයයෙන් ම. එතකොට පැය හයකට සැරයක් ස්ත්‍රී දුෂණයක් සිද්ධ වෙනවා. සමහර විට ඔක්කොම වාර්තා වෙන්නෙ නෑ. ඒකෙන් කියනව පැය හයකට සැරයක් මහා මංකොල්ලයක් සිද්ධ වෙනව. රේඛගට කියනව, සැම විනාඩි තිස් පහකට වරක් ලංකාවේ කොතුනක හෝ අපරාධයක් සිද්ධ වෙනව. මේ උතුරු නැගෙනහිර හැර. ඉතින් මේ අපරාධ සිද්ධ වෙයිද මේ රටේ ඉන්න සියයට හැත්තැවක් බොඳුයෙයා නම්? මේ යුද්ධයක් තියෙයි ද උතුරෝ? ඒවත් අපි කථා කරන්ට ඕන. මේ දහම තුළ තියෙන්නෙ.

මේ සද්ධර්මයෙන් පිට පැනීමේ සාධක. අපි පැරණි ශ්‍රී විභුතිය ගැන අපේ බොඳු සමාජය ගැන සංස්කෘතිය ගැන කතා කරනව. එදා මේවා නොතිබෙන්ට හේතුවත් අද මේවා තියෙන්ට හේතුවත් ඇයි? හේතු තියෙනව. එතකොට මෙන්න මේක තමයි සාධකය. එතකොට බොඳු නම් සීලය තියෙන්ට

මින. සිල්වත් නැ. සිල්වත් වෙන්ට සම්මා සංක්පේප කියන ඒ සංකල්පනා තියෙන්ට ඕන. ඒ සංකල්පනා ඇති වෙන්ට නම් සම්මා දිවිධිය තියෙන්ට ඕන. සම්මා දිවිධිය ඇති වෙන්ට නම් සද්ධරුමය ගුවණය කරන්ට ඕන; යෝනිසෝ මනසිකාරය තියෙන්ට ඕන. ඉතින් මේ සාධක නැති නිසා සම්මා දිවිධිය නැ. සද්ධරුම ගුවණය නැති නිසා නුවණීන් මෙනෙහි කිරීම නැති නිසා සම්මා දිවිධිය නැ. ඒ නිසා සම්මා සංක්පේප නැ. ඒ නිසා සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආර්ථ කියන සිලය නැ. ඉතින් මේක රටේ ඔක්කොටම දෙන්ටත් බැ. අපි නිකං අඩුල හරියන්නෙන නැ. මේ රටේ අනේ හරි අසාධාරණය කිය-කියා අනික් අය සිල්වත් කරන්ට වීරිය කරන්ටත් එපා කවුරුවක්වත්. එකත් මතක තියා ගන්ට. එකත් තමන් අමාරුවේ වැටීමක්. මම මේ දහම දෙන්නෙන අනුන්ට නිවැරදි කරන්ට නෙවයි. තමන් නිවැරදි වෙන්ට. මේ අහගෙන ඉන්න අයට මම කියන්නෙන මොකක්ද? අනුන්ට ඇගිල්ල දික් කරන්ට යන්ට එපා. තමා දෙස බලන්ට. මේ කරා කරන සැම දෙයක්ම කියන කොට තමා දෙස බලන්ට පුරුදු වෙන්ට. මගේ තුළ මේව තියෙනවද? බලන්ට. නැත්තම් තමා හැදෙන්ට. පැහැදිලි ද කියපු දේ?

දැන් මගෙන් පූගක් බණ අහන අය කියන දෙයක් තමයි අනේ හාමුදුරුවනේ, අපි ඔව කිවිවට කවුද අහන්නෙ. මේ රට සිල්වත් වෙයිද? කියල අහනව. මම මේ මෙවිවර මැශිලක් වගේ කියාගෙන යන්නෙ මේ ලෝකෙම සිල්වත් කරන්ට නෙවයි. මේ අහගෙන ඉන්න අය සිල්වත් වෙන්ට. මේ ලංකාවේ ඉන්න එක්කොට් අනුපත් ලක්ෂය ම දුස්සිල වුණාට කමක් නැ. තමන් මය අධිෂ්ථානය ඇති කරගෙන සිල්වත් වුණෙන්, මේ රටෙන් එක් කෙනෙක් සිල්වත් නේ. එක හිතා ගන්ට. අනික අනික් අයගේ සිලය අපට බලපාන්නෙන නැ නෙ. අපිට බලපාන්නෙන අපේ සිලය. අපිට වැදගත් අපේ සමාධිය, අපේ ප්‍රයුව. අනුන්ගේ සිලයටත් අනුන්ගේ සමාධිය වත් අනුන්ගේ ප්‍රයුව වත් අපිට වැඩක් වෙනෙන නැ. තමන්

කරගන්න දේ සි තමන්ට තියෙන්නේ. ඒක නිසා ඒක මතක තියාගෙන තමන් සිල්වත් වෙන්ට. තමන් සම්මා දිටධිය ඇති කරගන්ට. ඔය කියන අංග වික ඇති කරගෙන සැබැඳු බොද්ධයන් වෙන්ට වීරිය කරන්ට. පැහැදිලිද කියපු දේ? දැන්, අපි මේකෙන් පිට පැනල තමයි අපි හැමදේම කරන්ට යන්නේ. අපේ ලග මොක්ත් නැතිව අපි ලෝකේට කියන්ට යනව. ඔක්කොලාම අනුන්ට කියනව. බණ දෙසන්ට නම් හරි දක්ෂයි, මේ රටේ මිනිස්සු. පිළිපදින්ට බැං. ඒකයි මේ ඔක්කොට ම මුල. දැන් තේරෙනවද කියපු දේ?

මය වික කරගත්ත කෙනා තමයි ඊළග පියවර වශයෙන් “සමාධි” ස්කන්ධයට යන්නේ. සමාධි කියන කොටසට, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මාරුග අංග තුනට. පැහැදිලිද දැන් එතකොට? එතනත් බුදු හාමුදුරුවා දේශනා කලා ඉතා පැහැදිලි ව ම මොනවද මේව කියල. සිලයෙ පිහිටියා සිලය පිහිටපු කෙනා තමයි සමාධියට යන්නේ. සිලයෙන් තොර සමාධියක් නැ. මේ සිලය අත්‍යවශ්‍යයි. මෙන්න මේ සම්මා වාවා, සම්මා කම්මන්ත, සම්මා ආප්ට්ව කියන සිල් රකින්නේ නැති කෙනා බොද්ධයෙක් නොවෙයි. කරුණා කරල බොද්ධ ලේඛල් එක පැත්තකට දාන්ට. අපිට රකින්ට බැං මේක. අපි බොද්ධයා නොවෙයි කියන්ට. ප්‍රශ්නයක් නැ. ඒක, තමා අවංකවීමක් තෙ. අඩු ගානෙ තමා තමන්ට අවංක වෙන්ට. අවංක බොද්ධයෙක් නම් ඒක කරන්ට. නැතිනම් නොකර ඉන්ට. මේකේ නිතියක් නැහැනේ. එහෙම වෙන්ට කියල. මේ රටේ ඔක්කොට ම බොද්ධ වෙන්ට කියල කියලත් නැතෙන්. කවුරුවත් මේව රකින්ට කියල කියලත් නැ. තමන් කැමති නම් කරන්ට. හැබැයි අවංක වෙන්ට තමන්ට. ඒක ඉතා වැශගත්. පැහැදිලිද? ඒක මතක තියා ගන්ට. මේවා හරි නිදහස්. මේවා හරි නිදහස් ආගම්, බුදු හාමුදුරුවා කොහොවත් නීති දැමීමේ නැ. මම නිතන්නේ හැම ආගමක් ම නිදහස්. පසුකාලීනව යම් යම් අය නීති රීති මගින් නොයෙක් දේවල්වලින් බලය තර කරගන්ට ගියාට එහෙම නැ.

ඒතකොට දැන් මේ කියලය ඇති කරගන්න කෙනා තමයි රට පස්සේ සමාධියට යන්නේ. ඒතන දැන් කිවිව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියල.

මොකක්ද “සම්මා වායාම” කියන්නේ? දෙනව උත්තරේ, මම දන්නව තිවැරදි වැයම. ඒවා හරියන්නේ නැ. සම්මා වායාම කියන්නේ මොකක්ද කියල බුදු හාමුදුරුවා කිවිව. සම්මා වායාම කියන්නේ තවත් දේශනාවල බොහෝ තැන්වල සඳහන් වෙනව, සතර සම්පක් ප්‍රධාන වීරයය කියල. ඒ වවතෙන අහල ඇති සමහර විට. සතර සම්පක් ප්‍රධාන වීරයය. මොකක්ද වායාම? මොකටද අපි වැයම කරන්නේ? උපන් අකුසල් ප්‍රහාණය කිරීමට ඒ එකක්. අනික් එක තමයි තුළන් අකුසල් තුළද්වීමට. අනික් පැත්තෙන් රළුගට කියනව, උපන් කුසල් රක්ගැනීම සහ තුළන් කුසල් උපද්වාගැනීම. පැහැදිලියි තේදි කියපු දේ? උපන් කුසල් රක්ගන්ටත් ඕන පවත්වාගෙන යන්ටත් ඕන. තුළන් කුසල් ඇති කරගන්ටත් ඕන. අනික් පැත්තෙන් උපන් අකුසල් තැති කරන්ට ඕන. ඒ කියන්නේ ප්‍රහාණය කරන්ට ඕන. තුළන් අකුසල් තුළද්වන්ට ඕන. මෙන්න මේකට කරන වැයම, මේකට කියන්නේ සතර සම්පක් ප්‍රධාන වීරයය කියල. මෙන්න මේ කියන වැයම සතර සම්පක් ප්‍රධාන වැයම. දැන් වායාම කියනකොට මෙතන වවන දෙකක් පැහැදිලිව සඳහන් වූණා. අකුසල් සහ කුසල් කියල.

දැන් ඒතකොට ප්‍රශ්නයක් වෙනව, මොනවද කුසල් මොනවද අකුසල් කියල. මේ රටේ හරි ආන්දේලනයක් තියෙනව මේ කාලේ ධර්ම දේශනා අහනකොට ඇහෙනව, ධර්ම සාකච්ඡාවේදී බොහෝ අය ප්‍රශ්න කරනව කුසල් මොනවද අකුසල් මොනවද කියල. මේවට අර්ථ කළන විවිධ විවිධ ඒවා එක එක්කෙනාට ඕන ඕන විදියට දෙන්ට පුළුවන්. මේ වවන දෙක බුදු හාමුදුරුවා එක එක තැන්වල සඳහන් කරල තියෙනව. හැබැයි, මොන දේ වූණත් අපි වාදේට යන්ට ඕන නැ. අපි මේ දේශනාවට අදාළ තැන මේ කුසල් සහ අකුසල් මොනවද කියල බලාගත්තම හොඳට ම ප්‍රමාණවත්.

එතකොට මතක තියාගන්ට ඔහු, මොනවද මේ ආරය අෂ්ට්‍රාංගික මාරුගයේ කුසල් සහ අකුසල් කියල අදහස් කළේ, මේ සම්මා වායාම කියන තැන.

අපි බලමු මොනවද අකුසල් කියල. දන්නවද අකුසල් මොනවද කියල. බුදු හාමුදුරුවා අදහස් කළේ ප්‍රාණසාතයෙන් වැළකීමද? දැන් තුළගක් අය හිතනව මේ අකුසලය කියල කියන්නේ ප්‍රාණසාතය කියන එක, අදන්තාදානය වගේ. ඉතින් කුසල් කියන්නේ ඒවායින් වැළකීම කියල. එහෙම කියපු තැනුත් තියෙනව, බුද්ධ දේශනාවේ. නමුත් දැන් මෙතනට මෙක අදාළ වෙන්නේ නැ. දැන් අපේ සිලය කුළ ප්‍රාණසාතයෙන් වැළකිලා ඉන්නේ, අදන්තාදානයෙන් වැළකිලා ඉන්නේ. එහෙම නම් ආයෝමත් මෙතන ඒ කතන්දරේ එන්නේ නැ නේ. මෙතන අකුසල් කියල කිවිවේ වෙන මොක්ත් නොවේයි, නීවරණ. නීවරණ කියල ජාතියක් අහල තියෙනවද? නීවරණ කියල ජාතියක් තියෙනව හිතේ තියෙන. සැම කෙනෙක්ගේ ම සිත ප්‍රභාශ්වරයි. බැබෙලෙනව. ඉතා ම ගක්තිමත් සිතක් තියෙන්නේ. මැණික් ගලක් වගේ ඉතා ම ප්‍රභාශ්වරයි. නමුත් බාහිරින් ආපු අකුසල් නිසා අකුසල දහම් නිසා ඒ ප්‍රභාශ්වරය තැනි වෙලා ගිහිල්ල තියෙනව. හරියට අර දුව්ලි බැදිල වගේ, මැණික් ගලේ. අන්න එහෙම හිතේ තියෙන ප්‍රභාශ්වරය වැහිල ගිය කරුණු පහක් තියෙනව. ප්‍රභාශ්වරය වහන නිසා ඒකටයි නීවරණ කියල කියන්නේ. අන්න ඒ නීවරණ පහක් තියෙනව. අන්න ඒ නීවරණ තමයි බුදුහාමුදුරුවා මෙතන අදහස් කළේ, අකුසල් කියල. එතකොට බුදු හාමුදුරුවා එක සූත්‍රයක කියනව, අකුසල් කියන්නේ නීවරණ කියන්නේ, කෙලෙස් කියන්නේ මොනවද? මෙන්න මේ පහ. අපි බලමු මොනවද? කාමවිෂන්ද, ව්‍යාපාද, රීනමිද්ධ, උද්ධව්ච-කුක්කුව්ච, විවිකිව්ච.

කාමවිෂන්ද කියල කිවිවේ ඇස, කන, නාසය ආද දොරටු-ද්වාරවලින් අරමුණු අරගෙන ආස්ට්‍රාද කරන්ට තියෙන ආගාව. ඉන්දිය පිනවන්ට තියෙන ආගාව. කොට්‍රින් ම කියනව නම්, මෙකට කිවිව කාමවිෂන්ද එක නිසා මේ හිතේ තියෙන

ප්‍රභාශ්වරය වැහිල. ඒවා පස්සේන් පන්නනව. සිත දැන් දුර්වලයි. ඒක නීසා තමයි ලෝක සත්‍යය ජේත්තෙන නැත්තෙ.

එතකොට රළුග දේ තමයි ව්‍යාපාදය. හැම වේලේ ම පිය අරමුණු ම ලැබෙන්නේ නැ. පිය අරමුණේ ඇලෙනව. ඒක තමයි කාමවිෂතන්දය. අපිය අරමුණේ ගැටෙනව. අන්න ව්‍යාපාදය හටගන්නව, තරහව, ඒකට කිවිව ව්‍යාපාදය කියල. ඒක අකුසලයක්, නීවරණයක්, කෙලෙස්, එතකොට ඒ දෙවනි ඒක.

තුන්වන ඒක මොකක්ද? රීනමිද්ධ. රීනමිද්ධ කියල කිවිවේ සිතේ සහ කයේ තියෙන මැලි බව අලස ස්වභාවය. හැබැයි අකුසල් කරන්ට එහෙම නොවේයි, කුසල් දහමි යෙදෙන්වයි කම්මැලි. පසු බහිනව, මැලි ස්වභාවයක් තියෙනව, අලස ස්වභාවයක් තියෙනව, සිතේ සහ කයේ. සිත අලස වුණාම මේ කයත් අනිවාරයයෙන් ම අලසයි. කොහොම හරි මේ සිතේ සහ කයේ අලස ස්වභාවය තමයි රීනමිද්ධ කියල කිවිවේ. ඒක අකුසලයක්. ඒක නීවරණයක්.

රළුගට හතරවෙනි ඒක තමයි, උද්ධවිව-කුක්කුවිව. උද්ධවිව-කුක්කුවිව කියල කියන්නේ. මෙතන උද්ධවිව, කුක්කුවිව කියල නීවරණ දෙකක් තියෙනවා. නීවරණ දෙක එකට ම යන හින්ද එකට ම අරන් තියෙන්නේ. උද්ධවිව කියල කියන්නේ හිතේ තියෙන නොසන්සුන් බව, විසිරුණු ස්වභාවය. ඒක අරමුණක ඉන්ට බැ. සිත දහ අතේ පැන-පැන, පැන-පැන දුවනව. එකින් එකට, එකින් එකට, අරමුණුවලට යනව. මේ, හිතේ තියෙන නොසන්සුන් කම, එකට කිවිව උද්ධවිව. රළුගට කුක්කුවිව කියන එක. එකත් එකක ම එකට ම කියැවනව. කුක්කුවිව කියල කියන්නේ මේ සිනැම පුද්ගලයෙක් තුළ තියෙනව අකුසල් කරපුව. රහතන් වහන්සේ හර සිනැම කෙනෙක් තුළ කරපු අකුසල් තියෙනව. දැන් මෙක එවිචර වැදගත් නැ. සෞඛ්‍යන් එලයට පත් වුණාට පස්සේ. ඒ කියන්නේ ආරය තත්ත්වෙට පත් වුණාට පස්සේ. සෞඛ්‍යන් වුණාට පස්සේ බලපාන්නේ නැ. කුක්කුවිව කියල

කියන්නෙ සෝච්චන් වෙලා නැති සියලු පාඨම්ප්රත්නයන් තුළ අනිච්චයයෙන් ම තියෙනව තමා කරපු අකුසල කරම පිළිබඳ හිතේ තැවෙන ස්වභාවය. හිත සැලෙනව, තැවෙනව, කම්පාවට පත් වෙනව නිතර ම. අර තුවාලයක් තියෙන කොට පැරෙනව වගේ, හිතට එනව මම අහවල් අකුසල් කළා නේද? කියල. ගැලවුමක් නැ. මිනිහෙක් මරල වුණත් මිනිස්සුන්ට බෙරෙන්ට පුළුවන්. සමහර වෙලාවට නීතියෙන් නැත්නම් සමාජ අපවාදයෙන්, නමුත් තමාගෙන් බෙරෙන්ට බැ. තමාගේ අධ්‍යාත්මය ද්‍රාන්නව ඒක. අන්න ඒක තමා එතන කිවිවේ, කුක්කුවේ. තමා කරපු අකුසල් පිළිබඳව සැලෙන ස්වභාවය, තැවෙන ස්වභාවය සහ නොකළ කුසල් තියෙනව. සමහර වෙලාවට කුසල් කරන්ට අවස්ථාව ලැබේල කළේ නැ මොකක් හරි හින්ද. ඒ ගැනත් දුක් වෙනවා. “ඡහ්! මට අහවල් එක කරන්ට තිබුණා. මම ඒක ඒ වෙලාවේ කරගත්තේ නැතෙන” කියල ඒ ගැනත් පසුතැවෙන ස්වභාවයක් තියෙනව. මෙන්න මේක තමයි කුක්කුවේ කිවිවේ. කළ අකුසල් පිළිබඳ තැවෙන ස්වභාවය සහ නොකළ කුසල් පිළිබඳ තැවෙන ස්වභාවය. එතකොට මෙන්න මේකට කිවිව උද්ධිවි-කුක්කුවේ කියල.

පස්වෙනි එක තමයි විවිකිව්‍යාව. බුදුන් වහන්සේ පිළිබඳව, ධර්මය පිළිබඳව, ආර්ය මහා සංස රත්නය පිළිබඳව, පරලොව පිළිබඳව, සුගතිය දුගතිය ආදි විවිධ දේවල් පිළිබඳව සැකයි. මෙහෙම එකක් තියෙනවද? මේක ඇත්තද? අපි මැරණ ම නැවත ඉපදෙනවාද? ප්‍රතරත්පත්තිය කියල එකක් තියෙනවද? වගේ බොහෝ දේවල් පිළිබඳ සැක. මේවා අපේ ඇහැට ජේන්නෙ නැ. මේවා නුවණ්න දකින්ට ඔහු දේවල්. ඉතින් හැම දෙයක් කෙරෙහි ම සැක කරන ස්වභාවයක් තියෙනව. මෙන්න මේක තමයි විවිකිව්‍යාව.

මෙන්න මේ පහ තියෙනකම් නිවන් දකින්ට බැ. මේ පහ නැති කරගන්ට කරන වීරිය තමයි එක පැත්තකින් ඔය අපි කිවිව කුසල්.

උපන් අකුසල්. දැන් කාමච්චන්ද තියෙන වෙලාවට ඒක උපන් අකුසලය. නමුත් ඒ වෙලාවට ව්‍යාපාදය නෑ. එතකොට ව්‍යාපාදය තුළන් අකුසලයක්. කාමච්චන්දය තියෙන කොට ඒක උපන් අකුසලයක් ව්‍යාපාදය ඒ වෙලාවට නැත්තම් ඒක තුළන් අකුසලයක්. ඒකයි කිවිවේ උපන් අකුසල් කිවිවේ කාමච්චන්ද ඒක නැති කරන්ට මොකක්ද අපි කරන්ට ඕන. මේ තියන්ට යන්නේ සමථ භාවනාව ගැන. මේ නීවරණ යටපත් කරන්නේ සමථ භාවනාවෙන්. එතකොට භාවනා කළා ම මොකද වෙන්නේ. කාමච්චන්ද තිබුණා නම් ඒක නැතිවෙලා යනව. ඒ භාවනාව කරගෙන යදි ව්‍යාපාදය ඇතිවෙන්ට පුළුවන්කමක් තියෙනවද? නෑ. ඒකයි මේ බුදු භාමුදුරුවා දේශනා කළේ. උපන් අකුසල් සහ තුළන් අකුසල් පිළිබඳව තියන්නේ ඔය විදියට යි.

ර්ලගට කුසල් ගැන. මොනවද කුසල්? එතකොට කුසල් කියල කියන්නේ පක්ෂ්ව නීවරණ නැති වෙන කොට සිතේ මතුවෙනව. අනිවාර්යයෙන් සිතේ පක්ෂ්වනීවරණ තියෙනව. අභාවිත සිතක, භාවනා කරන්නේ නැති සිතක හැම වේලේ ම නීවරණ පහ තියෙනව. ඒවා එකලිකක් අඩුවැඩි වශයෙන් තියෙනවා. මේ පහම තියෙනව. පහ ම එකට ක්‍රියාත්මක වෙන්නේ නෑ. අඩුවැඩි වශයෙන් පවතිනව. දැන් භාවනා කරගෙන යනකොට මොකද වෙන්නේ. සමථ භාවනාව කරගෙන යන කොට මේවා යටපත් වෙනවා. මේවා යටපත් වෙන කොට මොනවද මතුවෙන්නේ. මතු වන තව දෙයක් තියෙනව. කාමච්චන්ද ව්‍යාපාද, රීන මිද්ද, උද්ධවිව-කුක්කවිව විවිකිව්‍යා කියන පක්ෂ්ව නීවරණ යට යන කොට මතුවෙනව හිතේ ප්‍රභාශ්වරය. එතකොට ප්‍රභාශ්වර සිතක මොනවද තියෙන්නේ? ද්‍රාන අංග. විතක්ක, විවාර, පීති, සුබ එකාග්‍රතා කියන අංග පහ මතුවෙනවා. මම මේවා විස්තර කරන්ට යන්නේ නෑ මේ වෙලාවේ. භාවනා සේකන්දය හරි ගැමුරුයි. පස්සේ ද්‍රව්‍යක අපි කරා කරමු. මෙන්න මේ ද්‍රාන තමයි මෙතෙන්දී අදහස් කළේ. ප්‍රථම ද්‍රානය තුළ තියෙනව ඔය

අංග පහම. විතක්ක, විවාර, ප්‍රීති, සුබ, ඒකාග්‍රතා කියන දායාන අංග පහම. දුතිය ද්‍රානායට යනකොට විතක්ක විවාර දෙක නැ. ප්‍රීතිය සුබය ඒකාග්‍රතාව පමණයි. රට පස්සේ තාතිය දායානයට යනව. එතෙන්දී ප්‍රීතියත් අත හරිනව. එතකොට ඉතිරි වෙන්නේ සුබය හා ඒකාග්‍රතාව පමණයි. අපි වතුරුප දායානයට යනකොට සුබයත් අත හරිනව. අන්තිමට ඉතුරු වෙන්නේ ඒකාග්‍රතාව පමණයි.

මෙන්න මේක ඇති කරගැනීම තමයි, මෙන්න මේ දායාන තමයි කුසල් කියල කිවිවේ. එතකොට මෙන්න මේ නීවරණ යටපත් කරල දායාන සිත ඇති කරගැනීම තමයි “සතර සම්සක් ප්‍රධාන වීරයය” කියල මේ ආරය අෂ්වාංගික මාර්ගයේ “සම්මා වායාම” කියල කියන්නේ.

මේක පටලවගන්ට එපා. තවතැන්වල තවතවත් ප්‍රකාශන වෙලා ඇති. මම මේ කරා කලේ ආරය අෂ්වාංගික මාර්ගය ගැන. පැහැදිලිද මේ කියපු වික? මේක අමාරු ඇති. දැනට මතක තියාගන්ට. අර පැරණි මතය ඉන්න එපා. දැන් සම්මා වායාම කිවිවේ මොකක්ද? මෙන්න මේ සතර සම්සක් ප්‍රධාන වීරයය. සතර සම්සක් ප්‍රධාන කිවිවම මොනවද මේ කුසල් අකුසල් කියන එකත්, මේවා ඇති කිරීම සහ නැති කිරීම පිළිබඳව අවබෝධයක් තියෙන්ට ඕන. මේක තමයි කරන්ට ඕන. මේ වික කරන්නේ සමඟ හාවනාවෙන්.

### ප්‍රශ්නයක් :-

දැන් ස්වාමීන් වහන්ස, එතකොට බොහෝ වෙලාවට අපට කියල දීල තියෙන්නේ බොහෝ අය දැනගෙන ඉන්නේ, දැනගෙන තියෙන්නේ, පින්-පවි කියල නේ. කුසල්-අකුසල් කියන එක නෙවේ. බොහෝ වෙලාවට අහන්ට ලැබෙන්නේ පින් පවි කියල. දැන් මේවත් සිතේ ඇති වන දේවල්. යහපත් දේ කළාම පවි සිතුවිල්ලක්. එක කොහොමද පැහැදිලි කර දෙන්න. ඔබ වහන්සේ කිවිව දායාන සිත් තමා කුසල් කියල. එතකොට පින් කිවිවම එක....

## පිළිතුර :-

මව්, දැන් පින් පව් කියල දේශුත් කරා වෙනව. දැන් ඩුගාක් වෙළාවට මේකට විවිධ නිරවචනයන් දෙනව විවිධ අය. ඔය වවන පාවිච්ච වෙනව. ඒක ඇත්ත. මම හිතනව වඩා හොඳ විදිය තමයි දැන් මය පින් සහ පව් කියන එක ගතිමු. ඒ දෙක ලෝකිකයි. ඒ කියන්නේ සුගතිගාමී වෙන්ට කරන දේට අපට කියන්ට පුළුවන් පින් කියල. එතකොට දුගතිගාමී වීම සඳහා හේතු වන කරමච්චලට අපිට කියන්ට පුළුවන් පව් කියල. ප්‍රාණසාතය පවත්. නිරයට යනව. ප්‍රාණසාතයෙන් වැළැකිම පිනක්. හැබැයි ඉතින් බුදුහාමුදුරුවෝ කුසල් කියන වවතෙන් ඔතනට ආල තියෙනව. දැන් මෙතන තියෙන්නේ වවනවල ප්‍රශ්නයක් මට ජේන විදියට. ඉතින් අපි වවනවල එල්ලෙන්ට යන්නේ ඇයි? "වවන" ධර්ම නෙවෙයි-නෙ. නේද? මොකද මේ ලෝකෝත්තර ධර්මය දේශනා කරදී බුදුහාමුදුරුවන්ට ගොඩාක් ප්‍රශ්න මත වුණා. මොකද හාජාවක් හැදිල තියෙන්නේ තමාගේ ඉන්දිය ගෝවර ධර්මච්චලට අනුව. එක එක ජන කොට්ඨාස තමතමාගේ ඉන්දිය ගෝවරව තමාට හැගෙන අදහස් පුවමාරු කරගැනීම සඳහා සකස් කරගත්ත සංකේත සමූහයකටයි හාජාව කියල කියන්නේ. සමහරු පාලි හාජාවට වදිනව ඒකේ බලයක් තියෙනව කියල. හොඳට මතක තියාගන්ට එහෙම වෙන්ට බැ. පාලියට මහා බලයක් තියෙන්ට බැ. පාලි කියන්නෙන් තවත් සිංහල, දෙමළ, ඉංග්‍රීසි, ලතින්, ග්‍රීක් වගේ තවත් හාජාවක් විතරයි. එක්තරා ජන කොට්ඨාසයක් ඔවුන්ගේ අදහස් පුවමාරු කර ගැනීම සඳහා සකස් කරගත්ත සංකේත සමූහයක්. ඉතින් මේ සංකේත සමූහයක් ඇති වෙන්නේ, මේ හාජාව කියන එක හටගන්නේ ඉන්දිය ගෝවර ධර්ම අනුව. ඉතින් බුදු හාමුදුරුවෝ දේශනා කරපු නිබිඛාණය, නිවන මොන ඉන්දියටද ගෝවර වෙන්නේ. නුවණට ගෝවර වෙන්නේ. ඉතින් එතෙන්ට ගිය කෙනෙක් එතෙක් හිටියෙ බුදුන් වහන්සේ පමණයි. පසුකාලීනව උන්වහන්සේගේ මාර්ගය පිළිපැදළ රහත් වෙවිව අය ඉත්තව. මාර්ගජ්‍යලවලට පත්වෙවිව

අය ඉන්නව. ඒ අය පමණයි බුදුන් වහන්සේ කියන දේ ප්‍රත්‍යක්ෂව දන්නෙ. අනික් අය දන්නෙ නැ. ඉතින් ඒක නිසා බුදු භාමූදුරුවන්ට මේ නොදන්නා ධර්මය කියන්ට වෙලා තියෙන්නෙ මිනිස්සු දන්නැති, අත්දැකීම් නොලබපු ධර්මය දේශනා කරන්ට වුණේ අර අත්දැකීම් ලබපු වවන හරහා. පැහැදිලිද? එතකොට මෙන්න මේ අවුලට ලක් වෙනව. ඒක හින්ද හැම දෙනාගෙන් ම ඉල්ලා හිටිනව, වවන පස්සේ නම් යන්ට එපා. වවන එක්ක එල්ලෙන්ට යන්ටත් එපා. ඉතාම පැහැදිලියි. දැන් මේ වතුරායා සත්‍ය දේශනාව පිළිබඳවයි, අපි කරා කරගෙන යන්නේ. ඒ දුක සහ දුක නැති කරගැනීම පිළිබඳව, දුකට හේතුව නැති කිරීම පිළිබඳව. ඉතින් ඒ තුළ මාරුගය ලෙස ආරු අෂ්ට්‍රාංගික මාරුගය සඳහන් වෙනව. ඉතින් ඒකේ සිලය මොකක්ද කියල කිවිව. දැන් මෙතන කුසල් කියනව. කුසල් කියන වවනය කියනව. ඉතින් මේක තමයි කළපුත්තේ, බොද්ධයෝ වශයෙන්.

පින්-පවි, ඉතින් ලෝකේ හැමදාම තිබුණා. දානය පිනක්. දන් දෙන එක පින්. සිල්වත් වීම පිනක්. දන්දීල සුගතිගාමී වෙයි. දිව්‍ය ලෝක සම්පත් මනුෂ්‍ය සම්පත් ලබන්ට පුළුවන්. සිල් රකළ දිව්‍ය ලෝක මනුෂ්‍ය ලෝකවලට යන්ට පුළුවන්. හැබැයි සිල් රකළ දන්දීල නිවනට යන්ට නම් බැ. ඒ හින්ද සරල උදාහරණයක් මට මෙතනදී නිකම් කියන්ට පුළුවන්. පින් පවි කියල කියන්නෙ මේ ලෝකෙට අදාළවන සුගතිගාමී සහ දුගතිගාමී වෙන කරුමවලට. කුසල් භා අකුසල් කියන්නෙ ලෝකෙක්තර තත්ත්වයට පත්වෙන්ට වුවමනා කරන ක්‍රියාකාරකම්වලට කියල කියන්ට පුළුවන්. මම මේ මතයක් වශයෙන් මේක දැකිව ගන්ට යන්නෙ නැ. මම මේ කියන්ට යන්නෙ මේ අය අහපු නිසා. අපි ඔතින් ඔක නවත්තමුකො. වවනත් එක්ක අපට ගැටෙන්න වුවමනාවක් නැ. මොකද? තරක-විතරක කරල මේ ධර්මය අවබෝධ කරගන්ට බැ. මේක තරකයට ගෝවර වෙන්නෙ නැ. මේක ප්‍රත්‍යක්ෂය තුළින් තමාගේ යුතෙයන් තුළින් දැකිය යුතු ධර්මතාවයක්. තමා තුළින් තමාගේ තුළින් දැකින්ට ඔන.

### ප්‍රශ්නයක් :-

ස්වාමීන් වහන්ස, කුසල් සිත් කියන්නේ භාවනා මගින් සිත දියුණු කරගැනීමද?

### පිළිබූර :-

මම ඒකයි කියන්ට ගියේ. මෙතන දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ වචනවලනේ. අපි වචන පොඩිඩක් පැත්තැකින් තියල, ඔහු නම් කුසල් කියන එකට කුසල් කියන්ට. නැත්තම් ඕකට පින් කියලත් කියන්ට. මොකක් කිවිවත් කමක් නැ. අර කතන්දරයක් තියෙනව රෝසමලට රෝසමල කිවිවත් එකයි. ඕකට නැත්තම් කපුරු මල, පිවිව මල කිවිවත් එකයි. නමේ නොවෙයි වෙනස තියෙන්නේ. රෝසමලට රෝසමල කිවිවේ නැහැ කියල රෝසමලේ පැහැයට වත් සුවදට වත් වෙනසක් වෙන්නේ නැ. ඒකට ආවේණික සුවදක් සහ පැහැයක් තියෙනව. ඉතින් මේ වචන අල්ලගෙන ගැවෙන්ට ගියෙන් අපි ම අමාරුවේ වැවෙනව මිසක්, අර දැන ඇතුන් මධ්‍යි එරුණ වගේ එරෙන එක විතරයි වෙන්නේ. එක එක්කෙනා ඒ ඒ තරුක විතරකවල ඉන්නව. අපටත් ඇහෙනව. එක එක්කෙනාගේ පණ්ඩිතකම් පෙන්වන්ට විවිධ විවිධ අලුත් දේවල් සෞයාගත්තු අය කතා කරනව. අපි එව්වර පල්ලෙහා මට්ටමේ ඉන්ට ඔහු නැ. අපි උඩට යමු. ඉතින් අපි ඒ ගැන හිතන්ට ඔහු නැ. අපි මේ ක්‍රියාවලිය කරගෙන යමු. දැන් මෙතන කියනවතෙන දානය ගැන. ර්ලැගට මෙතන සිලය ගැන කියනවතෙන. මෙතන භාවනා ගැනත් කියනව. ඉතින් මෙකට ඔහු නම් පින් කියල කියන්ට ඔහු නම් කුසල් කියලත් කියන්ට. කැමති එකක් කියන්ට. මොකද කියන්නේ? ඒකහින්ද අපි ඒක අමතක කරමු තේ ද?

එතකොට සම්මා වායාම දැන් මේක කරගත්තහම මොකද වෙන්නේ. අකුසල් යටපත් කරල කුසල් මතු කරගත්තහම ප්‍රහාශ්වර සිත. අන්න ඒ සිතට පුළුවන් ලේකේ තියෙන ඔහුම ගැමුරු ධර්මතාවකට මේ සිත යොමු කරන්ට. අන්න ඒ සිත තමයි එතකොට අපි යොමු කරන්නේ සම්මා සතියට. සම්මා

සතිය කියන්නේ මොකක්ද? නිවැරදි සිහිය එහෙම නම් නොවේයි. සතිය කියන්නේ සිහිය තමයි, ඒක බුදු භාමුදුරුවෙන් දේශනා කරන්නේ සිහිය පිහිටුවන්ට ඕන තැන. කොහොද සිහිය පිහිටුවන්නේ, සතර සතිපට්චානයේ කියලයි කිවිවේ. සිහිය පිහිටුවන තැන් හතරක් කිවිව. කය පිළිබඳව, වේදනාව පිළිබඳව සිත පිළිබඳව සහ ධම්ම පිළිබඳව.

කය පිළිබඳව, “කායේ කායානුපස්සී විහරති ආතාපි සම්පරානා සතිමා විනෙයා ලෝකේ අහිජ්සා දෝමනස්සං”

මෙන්න මේ කායානුපස්සනාව වඩා හැරි සතිපට්චාන සූත්‍රයේ භාවනා දාහතරක් අපිට දීල තියෙනව. ඒ විදියට අපි ඒක භාවනා ගැන කරා කරන කොට කරා කරමු. එතකොට මේ සතර සතිපට්චානය තමයි, ඒක වඩා එක තමයි ‘සම්මා සති’ කියල කියන්නේ. මෙතෙක් අහල තිබුණෙ මොකක්ද? බුදුවරු පහළ වුණේ බොඳ්ද නම් පන්සිල් රකින්ට ඕන. බොඳ්ද නම් නිති පන්සිල් පෝය අටසිල්. නිති පන්සිල් පෝය අටසිල් හින්දු ආගමෙන් ආවෙ. කොටින්ම කියනව නම් ඉස්සර මෙවා තිබුණා. මහාමායා දේවිය උපෝසථ සීලය සමාදන් වෙලා හිටිය එදා සිද්ධාරථ ක්‍රමාරයා මවිකස පිළිසිදුගන්නා අවස්ථාව වෙන කොට. එවකට ඉන්දියානු සමාජයේ, අතිකුත් ආගම්වල විශේෂයෙන් ම හින්දු ආගමේ තිබුණ දෙයක් තමයි නිති පන්සිල් පෝය අටසිල්. බුදුවරු පහළ වෙන්නේ පන්සිල් ගැන කියන්න නෙවේයි, දැක්කද? මම ඉස්සසේල්ලත් ඕක කිවිව. දැනුත් කියනව. දැන් මොකටද බුදුවරු පහළ වෙන්නේ. එතකොට මෙන්න උත්තරේ ආව. බුදුවරු පහළ වෙන්නේ ලෝකේට සතර සතිපට්චානය කියල දෙන්ට. භෞද්‍ය මතක තියාගන්ට. බුද්ධ දේශනාවේ හරය, අරවුව මොකක්ද? මෙන්න මේ සතර සතිපට්චාන භාවනාවි. මේ සතර සතිපට්චානය වැඩුවෙන් විතරයි නිවනට යන්ට පුළුවන්. මේ දුකින් මිදෙන්ට පුළුවන් සඳාකාලිකවම. බුදුවරු නැති කාලවල බුද්ධ ගාසන නැති කාලවල අනෙකුත් ආගම්වල තියෙන්නේ මොනවද? සතර සතිපට්චානයෙන් තොර අනෙකුත් සියලු දේවල් තියෙනව. දාන සීල භාවනා ඒවය තිබුණා. ඒ මිනිස්සුත් දන් දුන්නා.

අනෙකුත් ආගමිකයා දත් දෙනව. අනෙක් ආගම් වලත් සීලය තියෙනව. බුද්ධ ගාසන තැති කාලවලත් සීලය තිබේ. දානය තිබේ. හාවනාත් තිබේ. ධ්‍යාන ලැබූව. බහ්ම ලෝකවල ඉපදුණා. නේවසක්ස්සු, නාසක්ස්සු, දක්වා අෂ්ට සමාපත්ති උපදාවාගත්ත. බහ්ම ලෝකවලට ගියා. ඒ අය හිතුව මේක තමයි පරමාරුපය, මේක තමයි පරම සැපත කියල. බහ්ම ලෝකවලට යන්න ඕන කරන බාහාන වැඩුව. නමුත් ඒක සත්‍යය නොවෙයි කියල දැක්ක බුදු හාමුදුරුවො. කවදද ඒක දැක්කෙ. මුලින් ම අර ආලාරකාලාම, උද්දකාරාම ලගට ගිහිල්ල ඉගෙනගත්තේ මොකක්ද? මෙන්න මය කියන “නේවසක්ස්සු, නාසක්ස්සු” දක්වා තියෙන අෂ්ට සමාපත්ති සමඟ හාවනා. ඒවා ලොකිකයි. ඒවාත් දුකයි, ඒවාත් අනිත්‍යයි ඒවත් අනාත්මයි. ඒවත් ලෝකට අයිතියි. ඒක තින්ද ඒක පරම සත්‍යය නොවෙයි. එහෙම නම් පරම සත්‍යය භෞයන හාවනාවක් දැනගන්ව ඕන. මොකක්ද ඒක. ඒක භෞයාගන්ව තමයි බුදුහාමුදුරුවො අවුරුදු හයක් “දුෂ්කර ක්‍රියා” කළේ. මොකක්ද සොයාගත්තේ. මෙන්න මේ සතර සතිපථියානය. පැහැදිලිද කියන දේ?

එතකොට බුදුවරු පහළ වෙන්නේ සතර සතිපථියානය දේශනා කරන්ව. අනෙකුත් හාවනා තිබූණ. ඒවාත් නිවැරදි කරමින්, කම්වත් කරමින්, පිළිවෙලට සකස් කරමින් සැබැං හාවනාව ගෙනියනව බුදු හාමුදුරුවො. මෙන්න මේ කියන සතර සතිපථියානයටයි ආරුය අෂ්ටාංගික මාරුගයේ “සම්මා සති” කියල කිවිවේ මෙන්න මේ කිවිව හතරට. එතකොට “නිවැරදි සිහිය” කියල එහෙම ඇග බෙරගන්ව බැං කාටවත්. දැන් මේක වඩනකොට සතර සතිපථියානය වඩනකොට සම්මා සතිය වඩනකොට මොකද වෙන්නේ, කය පිළිබඳ කයේ යථා ස්වරුපය පිළිබඳව අපි බලනව. වීරියෙන්, නුවණින්, සිහියෙන් “ආතාපි සම්පර්ශානෝ සතිමා” කය දෙස, කයේ යථා ස්වරුපය දෙස බලමින් වාසය කරනව. කොහොමද? වීරියෙන් නුවණින්, සිහියෙන් “විනෙයා ලොකෙ අහිජකා දොමනස්සං” අනුව මම මේ එකක් උදාහරණයට ගත්තේ.

ඇලීමෙන් සහ ගැටීමෙන් තොරව. මෙන්න මෙතෙන්ට එන්ට ඔන්. මෙන්න මේ වික කරගන්ට වඩාත් හේතු වන දේ තමයි මූලික සිද්ධාන්ත හතරක් එතන තියෙනව. මොනවද වීරියයි නුවණයි සිහියයි. එතන තුනයි. ඇලීම සහ ගැටීම නැත්තම් එතන මොනවද තියෙන්නේ. මධ්‍යස්ථාව උපේක්ෂාව එතකාට මේ සතර සතිපට්ධානය විඛන්ට අපට වුවමනා කරනව ප්‍රධාන සාධක හතරක්. වීරියයි, නුවණයි, සිහියයි, උපේක්ෂාවයි. දැන් මෙතන සිහිය ගැන ආය කියනව, සතර සතිපට්ධානයේ සිහිය පිහිටුවන තැන් හතරක්. ඒක කරන්ටත් ආයත් සිහියක් ඕන. දැන් හරි ගැටුලුවක් මේක. මොකක්ද ඒ සිහිය එතකාට? වර්තමානය එළඹ සිරි සිහිය වර්තමානය. මිනිස්සුන්ගේ හිත භැමවෙලේම තියෙන්නේ එක වෙළාවකදී අතිතයේ. කරපු හොඳ දෙයක් නම් මතක් කර-කර සතුව වෙනව. නරක දෙයක් වැරදිවිව දෙයක් නම් මතක් කර-කර දුක් වෙනව අතිතයේ දී. රළුගට තව වෙළාවකදී අනාගතය සිහින මවනව. ඔකහා කරන්නේ. භැම වෙලේ ම සිත අතිතයේ නැත්තම් අනාගතයේ. එතකාට අතිතය මියගිය දෙයක්. අනාගතය තුළන් දෙයක්. එතකාට මිනිස්සු ඉන්නේ මය දෙකේ. ඒ මිනිස්සු මැරුණ වගේ තේදා? අතිතය මැරිලා අනාගතය ඉපදිලා නැ. මය දෙකේ අපි ඉන්නව කියල කියන්නේ ජ්වත් වෙනවද? ජ්වත් වෙන්නේ නැ. අර ඒකයි “අප්පමාදා අමත පද් - පමාදා මවුවනා පද්” කිවිවේ. ප්‍රමාදය කියල කිවිවේ මොකක්ද? අතිතයේ සහ අනාගතය සිත. අන්ත දෙකේ තියෙන්නේ. අප්පමාද වෙන්න නම් මොකද කරන්ට ඕන. සිත වර්තමානයට ගේන්ට ඕන. මේ මොහාතට ගේන්ට තමයි, අපි අර සමඟ භාවනාව කරල සිහිය දියුණු කරගන්නේ. සතර සතිපට්ධානයට එන්ට ඉස්සර වෙළා අර වීරිය නුවණ සිහිය සහ උපේක්ෂාව කියන හතර තියෙන්නේ කොහොද? මේ ද්‍යානවල වතුරුප ද්‍යානය මේ හතර ම තියෙනව. උපේක්ෂාව තියෙන්නේ මෙතන. මම කියන්ට යන්නේ නැ. බුදුහාමුදුරුවො කිවිවේ නැ නිශ්චිත ව ම මේක. වතුරුප ද්‍යානයට යා යුතුමයි කියල. සමරය අවශ්‍යයයි. සමරයෙන් තොර විදුරුණනාවක් නැ. සමරයට

තමයි 'සම්මා වායාම' කිවිවේ. දැන් විද්‍රෝහනාව ම තමයි සතර සතිපටියානය කිවිවේ. දැන් මම ගොඩාක් ගැහුරට විස්තර කරන්ට ගිහින් අවුල් ජාලයක් වෙයි. දැනට ඔයින් නවත්වනව.

මතක තියාගන්ට. දැන් මේ සතර සතිපටියානයේ සිහිය පිහිටුවනකාට මොකද වෙන්නේ අපට. එතැනදී වැඩිහිටි මොකක්ද? ඒකට කියනව අර වෙනත් තැනකදී අර බොජ්කඩ්බිග සූත්‍රවලදී අපට කියන්නේ මොකක්ද? "සති සමඟාජ්කඩ්බිගය." සතර සතිපටියානය සිහිය පිහිටෙවිවා ම සති සමඟාජ්කඩ්බිගය වැඩිනව. සති සමඟාජ්කඩ්බිගය, සතර සතිපටියානය සිහිය දිගින් දිගට දිගින් දිගට එහෙම පවත්ව ගෙන යන කොට රේට පස්සේ මොකද වෙන්නේ. ලෝකයේ යථා ස්වරුපය දැකින්ට පටන් ගන්නව. මොකක්ද ලෝකයේ යථා ස්වරුපය, යථා තත්ත්වය. මොකක්ද? යථාභ්‍ය යුනය පහළ වෙන්ට පටන් ගන්නව. මොකක්ද 'යථාභ්‍ය' කියල කිවිවේ. මොකක්ද ලෝකයේ ඇත්ත. අතිවිත. ඇති වීම - නැති වීම දැකින්ට පටන් ගන්නව. දුක දැකින්ට පටන් ගන්නව. දැකිනව. හොදද? කළුපනා කරන්නේ නැ. කියන්නේ නැ. සංඛ්‍යායනා කරන්නේ නැ. මතුරන්නේ නැ. අර පැහැදිලි සිතින් අර බුදුන් වහන්සේ දේශනා කරපු අර සතිපටියාන සූත්‍රයේ තියෙන කමටහන් හරහා පලපුරුදු අත්දැකීම් ලත් ආචාරය වරයෙකුගේ උපදෙස් මත මෙන්න මේ සතර සතිපටියානය ව්‍යුහ කොට සති සමඟාජ්කඩ්බිගය වැඩින කොට මොකක්ද වෙන්නේ. 'ධම්මවිවය' වැඩින්ට පටන් ගන්නව. ඇති වීම-නැති වීම දැකිනව. මොකන්ද දැකින්නේ තුවණින්, තුවණැසින්. මසැසින් නොවෙයි, තුවණැසින්-තුවණින් දැකිනව. දැකින්ට පටන් ගන්නව, 'ධම්ම විවය' ඇති වීම-නැති වීම, රළුගට ඒක දිගින් දිගට තව වඩාගෙන යන කොට සති සමඟාජ්කඩ්බිගය, දම්ම විවය සමඟාජ්කඩ්බිගය වැඩින්ට පටන් ගන්නවා. ඒක වැඩිගෙන වැඩිගෙන යනකාට මොකද වෙන්නේ. වීරය සමඟාජ්කඩ්බිගය වැඩිනව. වීරයක්, මහා වීරයක් කවදාවත් ලෝක අපි

නොදැකපු සත්‍යයක් දැකින්ට පටන් ගන්නව. අන්න ඒකටය වීරිය කියල කිවිවේ. එතකොට වීරිය වැශේනව. එහෙම යනකොට තවත් වඩාගෙන යනකොට සති සම්බාජ්කඩඩිය. මෙතන සතර සතිපටියානයේ ම සිහිය පිහිටුවා ගෙන යන කොට රේඛට මහා ප්‍රිතියක් දැනෙනව. සිතට සැහැල්ලුවක් දැනෙනව. කෙලෙස් ප්‍රහාණය වෙන්ට පටන් ගන්නව. සමථ හාවනාවෙන් වෙන්නේ අර පක්ෂ්ව නීවරණ යටපත් වීම පමණයි. විදරුගනාවෙන් ලෝකයේ සත්‍යය දැකිනකාට මොකද වෙන්නේ. කෙලෙස් නැති වෙන්ට පටන් ගන්නව. ලෝකය අපි අල්ලන් ඉන්නේ නිත්‍යයි-සුබයි. ආත්මය කියල. දැන් දැකිනව අනිවියි, දුක්ඛයි අනාත්මය කියල. දැකිනකාට කෙලෙස් ප්‍රහාණය වෙනව, විනාශ වෙනව වගේම හිත ලෝකයෙන් මිදෙන්ට පටන් ගන්නව. අධිවිත්තයෙන් දැකින්නේ. දැන් අධි විත්තය ක්‍රියාත්මක වෙන්නේ හඳුය වස්තුව ආශ්‍රිතව. උඩු සිත ක්‍රියාත්මක වෙන්නේ මොලය ආශ්‍රිතව. මේක දැන් දැකින කොට මොකද වෙන්නේ. අධි විත්තය සම්බන්ධ වෙලා තියෙන්නේ හඳුය වස්තුව ආශ්‍රිතව නිසා එතකාට සිත උඩු අතට වැශේන්ට පටන් ගන්නව. ඒක තමා තුළින් දැකින්ට ඕන දෙයක්. තමන්ට මේ අත්දැකීම ලැබෙනව. ඒ ගැන වැඩිය විස්තර කරන්ට ඕන නෑ අපි. රට පස්සේ ප්‍රිතියක් සැහැල්ලුවක්, අධික ප්‍රිතියක් දැනෙන්ට පටන් ගන්නව. කෙලෙස් ප්‍රහාණය වෙන කොට සැහැල්ලුවක්. එතකාට 'ප්‍රිතිය' උගට පස්සද්ධි කියල කිවිවේ සැහැල්ලුව. කයත් සැහැල්ලුයි, සිතත් සැහැල්ලුයි. සැහැල්ලු වෙන්ට පටන් ගන්නව. මහන්සියක් කිසිම වෙහෙසක් දැනෙන්නේ නෑ. අහසේ ඉන්නව වගේ. දිගින්-දිගට, දිගින්-දිගට සතර සතිපටියානය වැශේනව. දැන් මේක වඩා ගෙන යන්නේ එතන සිහිය පටන්වාගෙන ඉන්නව හරියට. සිහිය කොහොවත් දුවන්නේ නෑ. බිත්තියෙය ඇුණයක් ගහල හයිකරපු පින්තුරයක් වගේ.

රට පස්සේ 'සැහැල්ලුව' ඒ කියන්නේ 'පස්සද්ධිය' රේඛට සමාධිය. දැන් අන්න වැශේන්නේ සමාධියක්. මෙන්න මේකතමය සම්මා සමාධිය කියන්නේ. දැන් ඔක්කොටම ප්‍රශ්නයක් තියෙනව. මොකක්ද සම්මා සමාධිය කියන්නේ

කියල. සම්මා සමාධිය කියල කිවිවේ මෙන්න මේ සතර සතිපටියානයේ සිහිය පිහිටුවා ගෙන ඉත්ත කොට ධම්ම විවය වැඩෙනව. විරිය, ප්‍රීති, පස්සද්ධි හරහා වැඩෙන සමාධිය. මෙන්න මේකට කියනව විදුරශනා සමාධිය කියල. එතකොට මේ සම්මා සමාධිය කියල කිවිව විදුරශනා සමාධියට. ඒක විශේෂ සමාධියක්. අර කළින් දියුණු කරපු සමථය තුළින් වැඩුණු ද්‍රාන සමාධිය නොවෙයි. ඒක විදුරශනා. දැන් කෙලෙස් ප්‍රහාණය වෙලා. අතන අර සමථ හාවනාවලින් ආවෙ කෙලෙස් යටපත් වීම තුළ. දැන් සතිපටියාන හාවනාව තුළ කෙලෙස් නැතිවෙනව, විනාශ කරනව, ප්‍රහාණය කරනව. ඒ හරහා වැඩෙනව ආපහු සමාධිය. ද්‍රාන වැඩෙන්ට පටන් ගන්නව. ඒක අර විදියට ආයෙත් වතුරු ද්‍රානය දක්වා වැඩෙනව. වැඩිල උපේක්ෂාවට එනව. ‘සංඛාර උපේක්ෂා’ කියල කිවිවෙත් ඒක. දැන් බොජ්කඩ්බිග සූත්‍රයේ සමාධිය පළගට කියන්නේ මොකක්ද? සමාධි සම්බොජ්කඩ්බිගය. ර්ලගට උපේක්ෂා සම්බොජ්කඩ්බිගය. උපේක්ෂා කියල කිවිවේ මේ විදුරශන සමාධිය. වැඩෙනව සංඛාර උපේක්ෂා. කිසිම දේකට ඇමෙන්නේ ගැටෙන්නේ නැති මධ්‍යස්ථාන තැනට ඒකාග්‍රතාවට වැශෙනව. අන්න ඒක තමයි, සම්මා සමාධිය කියල කිවිවේ. අන්න ඒ සම්මා සමාධිය උපේක්ෂාවට වැඩෙනව. අන්න ඒක හරහා ර්ලගට මොකද වෙන්නේ. සම්මා සමාධිය මොකටද අපිට සමාධි වෙන්නේ කුමක් සඳහාද? මේ විදුරශනා සමාධිය මොකටද? මිදෙන්ට. ඔව්, මිදෙන්ට. අන්න සිත මිදෙනව, විමුක්ති. ටට පස්සේ පහළ වෙනව විමුක්ති යුතු දුරශනය. දැන් මේ හතර වෙනි සැරේටයි මේ මිදෙන්ට ඔත්. මේ විමුක්තිය කියන තැන. ටට ඉස්සර වෙලා සෝචාන්, සකඟදාගාමි, අනාගාමි කියන ඒ මාරුග එල ලැබෙනව. හතර වන අවස්ථාවේදී සිත මිදෙනව, පරිපුරණ වශයෙන්ම. දැන් ඔය සම්මා සමාධිය තුළ මුලින් සිත මිදෙනව. නිවන දකිනව. ලොකෝත්තර සිත පහළ වෙනව. මුලින් ම පහළ වුණාම අපි කියන්නේ, සෝචාන් කියල. එතෙන්දී අර සත්ත්වයා ලොකයට බැඳ තබන දස සංයෝගනවලින් තුනක් නැතිව යනව. මුලින් ම සිත මිදෙන කොට සක්කාය දිවියි, විවිකිව්‍යා, සිලබ්බත-

පරාමාස කියන සංයෝජන තුන නැතිව යනව. රට පස්සේ අන්න එයාට තමා අපි කියන්නේ සේවාන් කියල. මූල්‍යවරට නිවන දැකුපු කෙනා. නැවතත් අපි සතර සතිපටියානයෙම සිහිය පිහිටුවනව.

ආයෙත් සතර සතිපටියාන හාවනාව ම කරගෙන කරගෙන යනව, නැවත වාරයක්. රේලගට තියෙන්නේ අර ඉස්සර වෙලා වාගේ නෙවෙයි රට වඩා සියුම් කෙලෙස් තව තියෙනවා. ගොරෝසු කෙලෙස් ඉස්සර වෙලා නැති වෙන්නේ. රට වඩා සියුම් කෙලෙස් තොගයක් සමුහයක් විනාශ වෙන්ට පටන් ගන්නව. ප්‍රහාණය වෙනව. රට පස්සේ කාමරාග, පටිස කියන සංයෝජන දෙකෙන් සියයට පණහක් නැතිවුණාම සකඟාගාමී කියන තත්ත්වට පත් වෙනව. දෙවැනි වරට නිවන දැකිනව. ඒ කියන්නේ නිරෝධ සිත පහළ වෙනව. එයාට කිවිව සකඟාගාමී කියල. රේලගට අපි ආයෙමත් මුල ඉදාල කරන්නේ මොකක්ද? සතර සතිපටියානය වඩාගෙන වඩාගෙන යනව. නැවතත් අපි තුන්වෙනි වරටත් නිවන දැකිනව. නිබ්බාණයට පත් වෙනව. නිරෝධ සිත පහළ වෙනව. එතකොට කාමරාග පටිස කියන සංයෝජන සම්පූර්ණයෙන් ම විනාශයි. ඒ කියන්නේ එතකොට දස සංයෝජනවලින් සංයෝජන පහක් ම ඉවරයි. සම්පූර්ණයෙන් ම සක්කාය දිවියි, විවිතිව්‍යා, සිල්බ්ලත පරාමාස, කාමරාග, පටිස කියන ඒවා. අන්න ඒ පුද්ගලයා ආයෙ කවදාවත් කාම ලෝකයට එන්නේ නැ. උත්පත්ති වශයෙන් දිව්‍යලෝක මනුෂ්‍ය ලෝකවල උපදින්නේ නැ ඔහු. අනාගාමී පුද්ගලයා, මූහ්මලෝකවල අනිවාරයයෙන් ම “ශුද්ධාචාස” කියල අපි කියන්නේ මතක තියාගන්ව. එතන ඉපදෙනව. එහෙදි නිවන් දැකිනව. සේවාන් කෙනා භව හතයි, වැඩිම වුණෙන් උපදින්නේ කාම ලෝකවල. ඒ තුළ නිවන් දැකිනව. සකඟාගාමී කෙනා එක පාරයි කාම ලෝකයේ උපදින්නේ. මනුෂ්‍යයෙක් වශයෙන් හෝ දෙවි කෙනෙක් වශයෙන්. සේවාන් වෙවිව කෙනා ආයෙ කවදාවත් නිරයට යන්නේ නැ. එතකොට සකඟාගාමී කෙනා එක පාරයි මනුෂ්‍ය ලෝකට එන්නේ. සේවාන් කෙනා භත් සැරයයි

එත්තේ. අනාගාමී කෙනා කවදාවත් ආයිත් මනුෂා ලෝකට දිව්‍ය ලෝකට එත්තේ නැ. එයා අනිවාර්යයෙන් ම බූහම ලෝකවල උපදින්තේ, ගුද්ධාචාර්ය කියන. එහිදීම නිවන් දකිනව. ඒ තුන්වෙනි වරටත් නිවන.

ර්ලගට තව සංයෝජන පහක් තියෙනව. රුප රාග, අරුප රාග, මාන, උද්ධව්‍ය, අවිත්ජා කියලා ඉතාම ප්‍රබල සියුම් සංයෝජන පහක්. ඉතින් අපි යළිත් අර විදියට ම සතර සතිපට්‍යානය වඩානව. ආයෙමත් වඩාගෙන වඩාගෙන යන කොට ඔය කිව කෙලෙස් ර්ලගට ඉතිරිව තිබුණු අන්තිම කෙලෙස් විකත් විනාශ වෙලා හතර වෙනි වරටත් නිවන දකිනව. අන්න ඒක තමයි සැබැඳු විමුක්තිය. ඒක තමයි අරහත් කියල කියන්තේ. එතකොට මෙන්න මේ කිව්ව ඉතුරු සංයෝජන පහත් ඉවරයි. සංයෝජන දහය ම ඉවරයි. ඔහු ආයෙත් උත්පත්ති වශයෙන් කිසි ම තැනක උපතක් ලබන්තේ නැ. එයාට තමා අපි නිවන් දැක්ක කියල කියන්තේ. එයාට තමයි "රහතන් වහන්සේ" කියල කියන්තේ.

දැන් එතකොට අන්න ඒක තමා විමුක්තිය කියල කියන්තේ. හතරවෙනි වරටත් විමුක්තිය ලැබුවට පස්සේ ඔහුට පහළ වෙනව, විමුක්ති යුතා දරුණය. අතික් තැන්වලදින් පහළ වෙනව තමයි. සෝවාන් ව්‍යුණාමත් යුතා දරුණයක් පහළ වෙනව. ප්‍රත්‍යාවෙශ්‍යා යුතාය කියල කියන්තේ ඒක. මේ මේ සංයෝජන ඉවරයි. තාම විමුක්තිය සම්පූර්ණ නැ. තව කළ යුතුයි කියල තැවතත් භාවනා කරනව.

දෙවෙනි පාර සකංදාගාමී ව්‍යුණහමත් යුතා පහළ වෙනව. ඒත් දැන්තව නැති වුණේ මේ සංයෝජන. මෙන්න මේවයි වුණේ. තව මට කරන්ට තියෙනව කියල ආයෙත් භාවනා කරනව. අනාගාමීයත් එහෙමයි. නමුත් රහත් ව්‍යුණාම තේරෙනව නිවන් සඳහා මට තවත් කළ යුතු දෙයක් නැත. බණ්ඩර වැස නිම විය. මෙක තමයි මගේ අවසාන ජීවිතය. අවසාන උත්පත්තිය කියල තමන්ට තුවණ පහළ වෙනව. වතුරායී සත්‍යය කියන එක යළිත් අපට වැටහෙන්ට පටන් ගන්නව.

මෙක තමයි දුක්, මෙන්න සමූද්‍ය, මෙන්න නිවන, මෙන්න මාරගය කියල අප වතුරායේ සත්‍ය තුන් ආකාරයට දකින්ට පටන් ගන්නව. සත්‍ය සැණුණ, කාත්‍යා සැණුණ, කාත සැණුණ වශයෙන් සැණුණ පහළ වෙනව. ඕක තමයි විමුක්ති සැණුණ දුරුණනය. එතකොට අංග අටයි. ඒ අටට විමුක්ති සහ විමුක්ති ඇත දුරුණ කියන දෙකත් එකතු වෙනව. දහයයි.

මෙන්න මෙක තමයි බොද්ධ පිළිවෙත. මම සමහර ඒවා ගොඩාක් විස්තර කළේ නැ. අපි වෙන ද්වසක වෙනත් දේශනාවකදී ආපහු සිලය සමාධිය හා හාවනාව වෙන වෙනම අරගෙන මිට වඩා ගැඹුරින් සාකච්ඡා කරමු. මම අද පොදුවේ සමස්තයක් වශයෙන් බුදුන් වහන්සේ දේශනා කළේ මොකක්ද? මොකක්ද බුද්ධ ධර්මය කියන්නේ? කවුද බොද්ධයා කියන දේ දළ වශයෙන් මතු කරල දෙන්ට තමයි විරිය ගත්තේ. මේ තරම් වේලා අපි කතා කළේ. මම හිතන්නේ මම සැහෙන උත්සාහයක් ගත්ත, මෙක යම් තරමකට සරලව කියල දෙන්ට. මිට වඩා සරල කරන්ට පුළුවන් කමක් තියෙනවද කියල මම නම් දත්තෙන නැ. පුළුවන් නම් බුදුන් වහන්සේ තොකර ඉත්තෙන නැ. මට උන් වහන්සේ අඩ්බවා යන්ට බැ. ඉතින් මෙක තේරුම් ගත්ට හැමෝට ම බැ. යම් කිසි තුවණක් තියෙන්ට ඕන. මේ සම්මාදිවිධිය ඇතිවෙවිව වෙලේ ඉදළ ම එතෙන්ට එනකම් සිහි තුවණක් අවශ්‍යමයි නො. ඉතින් මෙක නැති නිසා තමයි මේ ප්‍රශ්නෙන තියෙන්නේ. ඉතින් සමහර අය මෙක මේ මිනිස්සුන්ට සාමාන්‍ය අයට තේරෙන්නේ නැහැයි කියල සරල කරන්ට බොහෝම උත්සාහ කරන්ට ගිහිල්ල අන්තිමට ධර්මය විකාති වෙලා විනාශ වෙලා යන තත්ත්වයට දැන් පත්වෙලා තියෙනව. අපට මෙක ඕන ඕන විදියට එහාට-මෙහාට හරවන්ට කරන්න බැ. මොකද? අපිට වඩා බුදුන් වහන්සේ කියන්නේ මහා ප්‍රයුවන්තයෙක්. උන් වහන්සේට කරන්ට බැරි දේ අපිට කරන්ට බැ. මගෙන් ගොඩක් අය අහනව “අනේ ස්වාමීන් වහන්ස, මෙක මිට වඩා සරල කරන්ට බැරිද? මෙක මේ තුළත් අයට ගැමී ජනතාවට කියන්ට මිට වඩා සරල ක්‍රමයක් නැදේද?” කියල අහල තියෙනව. මෙක තුළත් අය

මගෙන් අහල තියෙනව. මම කොහොමද ඒක කරන්නේ, මං වගේ අහිංසකයෙක්. බුදුන් වහන්සේට බැරි වෙවිව දේ. මම මේ ප්‍රංශ් වැළි කැටයක් වගේ මනුෂ්‍යයෙක්. මේක එහෙම කරන්ට බැං ප්‍රාථමන් තරම ඔව්වරයි. ඉතින් ඔතනින් එහාට කඩා කරන්ට බැං. ඒක අර මොකක්ද එකක් වගේ තමයි. වීරිය කරන්ට ම ඕන. ඒ හින්ද මේක අමාරුයි කියල සමහරු පහසු දේවල් කරනව. “මික කරන්ට බැං. අපි තැනේ හැටියට මෙහෙම කර ගෙන යමු” යි කියල...

මේකත් අර මං හැමදාම දෙන උදාහරණය වගේ. අර නස්රදින්ගේ කතන්දරේ තමයි මට ආයත් මතක් වෙන්නේ. අහල ඇති නස්රදින් කියල මනුස්සයෙක් ඉදුල තියෙනව. ඒ කාලේ. ඒ මනුස්සය ද්වසක් මිදුලෙල දණ ගහගෙන මොනවදී භායනව, බිම අත ගා යමක් භායනව. නැතිවෙවි දෙයක්. මේ අසලින් යන අහල පහල වැසියෙක් ඇවිල්ල අහනව “මොනවදී නස්රදින් භායන්නේ?” කියල. රට පස්සේ නස්රදින් කියනව “මග යතුර නැති වුණා තෙ, මම ඒ යතුර භායනව” කියල. ඉතින් අසල්වැසියත් මෙයාගේ උදව්විවට ඇවිල්ල එයාත් දණ ගහ ගෙන දැන් අත ගා භායනව. රට පස්සේ ඒ අතර තුරේ තවත් අසල්වැසියෙක් ඔතනින් යනව. දෙන්නෙක් ම බිම දණ ගහගෙන භායනව දැක්ක. දැකල අහනව “නස්රදින් මොනවදී මේ භායන්නේ?” කියල එතකොට නස්රදින් කියනව “මග යතුර නැති වුණා තෙ මම ඒක භායනව.” රට පස්සේ අර දෙවැනි පාර ආප්‍ර අසල්වැසිය අහනව “කොහොද මික වැටුණේ?” කියල. එතකොට නස්රදින් කියනව “ඒක වැටුණේ ගේ ඇතුළෙල.” රට පස්සේ අහනව “අයි ඉතින් මෙතන භායන්නේ?” එතකොට කියනව “නැ මෙතන තමයි එළිය තියෙන්නේ” කියල. ඔය කතන්දරේ අහල ඇති වෙනවෙන විදියට. ඔය මම අහප් විදිය. ඉතින් මේ නස්රදින්ගේ ගේ ඇතුළෙයි යතුර වැටුණේ. එතන අදුරුයි, භායන්ට අමාරුයි. නමුත් එළිය තියෙන්නේ මිදුලෙල හින්ද මිදුලෙල භායනව. ඉතින් ඔය වගේ තමයි අපේ මිනිස්සුත්. අද බොද්ධයා කියන මේ රටේ බොහෝ දෙනා මේ කුණුගොඩ අව්‍යස්සල බලන්ට ඕන.

දුක, හේතුව නිරෝධය තැන්තම් නිවන, මාර්ගය ඔක්කොම තියෙන්තෙන, මේ වතුරායී සත්‍යයම තියෙන්තෙන මේ බණ්ඩක් තරම් ගිරිරය කුල. අපි දැන් මෙකයි අව්‍යාස අව්‍යාස බලන්ට මින. මෙකන් මිදෙන්ට නම. මෙකන් ගොඩින්ට නම. හැබැයි ඒක අමාරුයි. ආරය අෂ්ටාංගික මාර්ගය වචන ඒක අමාරුයි නෙ. මෙක තේරෙන්තෙන තැන හරි අමාරුයි. ඒ හින්ද යතුර වැට්ටිව තැන ඒක තියෙදිදී වෙන තැනක හොයනව වගේ තමා. ඉතින් මෙක කළපුතු විදිය අත ඇරල පහසු දේ කරනව.

ඉතින් ගස් ගල් වැද වැද ඉන්නව. ඔය ගස් ගල් වන්දනාව ආවෙත් ඔය යම් යම් සංකල්ප දේව සංකල්ප. ප්‍රතිමා, යම් යම් වස්තුන් වන්දනාව, ධාතු වන්දනා, කියන මෙව ආවෙ මොකටද? අර වැශ්‍ය අමාරු හින්ද පහසු දේ කරනව. ඉතින් කැමති අය කරපුදෙන්. මොකද? හැමෝට ම සම්මා දිවිධිය තැන නේ. අපි කළබල වෙන්ට ඕන තැනැ. අපි දුක් වෙලා අපට කරන්ට පුළුවන් දෙයක් තැ. පුළුවන් නම් අපි ඔක්කොම ගොඩ ගන්නව. ඉතින් බුදු හාමුදුරුවන්ටත් බැරි වෙවිව ඒක අපිට කරන්ට බැනෙන. නමුත් මම මෙක දේශනා කලේ මෙක තේරුම් ගන්ට පුළුවන් ඉතා ම සීමිත පිරිසක්, අත්‍යාසසක් මේ රටේ ජනතාව ඉන්නව. තරුණයෝ, බුද්ධීමතුන්, උගතුන්. අවාසනා-වකට ඒ අයට මේ දහම අහන්ට ලැබෙන්තෙන තැ අද වෙන කොට. මොකද? මේ මගේ අත් දැකීම් මම දන්නව අපි ධර්මය හොයාගෙන යදේදී අපිටත් මේ සැබැ දහම, පැහැදිලිව කියල දෙන්ට පුළුවන් කෙනෙක් හිටිය තැ. නමුත් අපි අධේරය වුණේ තැ. මොකක්ද අර පුරුවේ වාසනාවකට පිනක් තිබුණ හින්දී අපි විවිධ විවිධ අයගෙන් කැලී කැලී, පොඩිඩ පොඩිඩ, අභුලගෙන ගිහිල්ල යන්තම් මෙන්න මෙක තමයි බුද්ධ දේශනාව කියල අවසාන වශයෙන් අපිට සැහීමකට පත්වෙන්න පුළුවන්කම ලැබුණ හින්ද මම නිර්හිතව ම මෙක කියනව.

මොකද මේ වගේ, මම හෙවිව වගේ ම මේක අද හොයන පිරිසක් විශාල වශයෙන් මේ රටේ ඉන්නව. නමුත් ඔවුන් අද අතරම්. වෙලා ඉන්නේ. නමුත් ඔවුන්ගේ ඒ ඉල්ලීම නිසා යම් යම් පුද්ගලයා ඉස්සරහට ඇවිල්ල මෙන්න මේක තමයි දහම් මග කියල විවිධාකාර දේවල් උගන්වන, විවිධාකාර පන්ති පවත්වන, රිසුපත් පන්ති, දේශන පවත්වන වැනි දේවල් කරගෙන යනව. ඉතින් ඒ හරහා ආයත් අතරම්. වෙන්නේ අර බුද්ධීමත් පින තියෙන කණ්ඩායම ම සි. ඒ අයට අනුකම්පා-වෙනුයි මම මේක කියන්නේ. මොකද මම මේ දේශනාව කළා කියල මේ රටේ ඔක්කොටම මේක ඇහුව කියල මේක ඔක්කොම අහන්නේ නැ. මේක ගුවන් විදුලියෙන් ප්‍රවාරය කරා කියල හැමෝට ම අහන්ට ලැබෙන්නේ නැ. නමුත් ඔය අහන හැමෝටමත් “සම්මා දිවියිය” පහළ වෙන්නේ නැ. “සම්මා දිවියිය” පහළ වෙන්ට අවශ්‍ය කරන සාධක තියෙන්න එපායැ. කොච්චර සද්ධරෘමය ඇහුවත් අර කියන තුවනු තියෙන්ට ඕනෑතෙන, කළුපතා කරන්ට. අන්න ඒ තුවනු තියෙන සූළ පිරිස වෙනුවෙන් තමයි මම මේ දේශනාව කළේ. කාගේ හරි හිත රිදුණු නම් මට ඒකට කරන්ට පුළුවන් කිසිම දෙයක් නැහැ. එහෙම වේතනාවක් අපේ නැ. කාටවත් පහර ගහන්න-වත්, රිදුවන්නවත් හෙලා දකින්නවත්.

නමුත් අපි මේ සත්‍යය හොයාගෙන යන දුකට පත්වෙවිව යම් තරමක පිනක්, තුවනුක් එහෙම තැක්නම් හාවිත සිතක් ඇති වාසනාවක් ඇති ඉතා ම අතලාස්සක්, සීමිත පිරිසක් උදෙසා සි මේ දේශනාව කළේ.

මෙයින් ප්‍රයෝගනයක් ගන්නවනම් මේක තමයි කරන්ට පුළුවන් ලොකු ම ධරම පුරාව. මේක තමයි බුද්ධ පුරාව. හොඳට මතක තියාගන්ට. මෙන්න මේකයි බුද්ධ පුරාව.

### ප්‍රශ්නයක් :-

ඉතින් ස්වාමීන් වහන්ස, එතකොට දැන් බොහෝ අය දැන් මේ ධරම දේශනා කිරීමේදී සමාජයේ තියෙන පිළිගැනීමත් හාවිතයත් ප්‍රතිපත්ති පුරාව සහ ආමිස පුරාව කියල දෙකක්

බුදු හාමූදරුවා දේශනා කළා කියල පිළිගැනීමක් තියෙනව. ඉතින් අපි ප්‍රතිපත්තිය කියන්නේ දැන් ඔබ වහන්සේ කිවිව වගේ ප්‍රතිපත්ති පුරන එක කියන එක නොවේ. එක තමා විසින් ක්‍රියාත්මක කරන්ට ඕන. එතකොට ආමිස පුරා කියල හඳුන්වනව, යම් යම් පුද පුරා තුළින් යම් ගුද්ධාවක් ඇති කරගැනීමට උත්සාහ කිරීමක්. එතකොට මේක කොයි තරම දුරට මේ දහමට ගැලපෙනවද?

### පිළිතුර :-

මෙවි, මම අහපු නිසා කෙටියෙන් කියන්නම්. ප්‍රතිපත්ති පුරාව කියල කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩිම. මේ තුළ තමා අපේ බොද්ධයාගේ අවසාන අරමුණට යන්ට පුළුවන් වෙන්නේ. දැන් ඔක් තමයි කළ පුත්තේ. බුදු හාමූදරුවා අපට කිවිවේ බුද්ධ පුරාව කියල ඕකට. උන් වහන්සේගේ දේශනාව පිළිපදින එක බුද්ධ පුරාව. එහෙම නැතිව වෙන මොකක්වත් නොවේයි. බුදුන් වහන්සේගේ දේශනාවේ මම අර කිවිව ක්ෂේත්‍ර රෝග හැඳිවිව හික්ෂුව ගැන. උපස්ථාන කරල පැහැදිලිව කිවිවේ මේක. “කවුරු හරි ලෙබෙකුට උපස්ථාන කළා නම් මට කළා වෙනව. මට වැනැද වෙනව.” එක තමයි බුද්ධ වන්දනාව. ඉතින් බුද්ධදේශනාව පිළිපැදීම ම තමයි එය ක්‍රියාත්මක කිරීම ම තමයි, මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිපැදීම ම තමයි, ක්‍රියාත්මක කිරීම ම තමයි බුද්ධ පුරාව. ඉතා පැහැදිලියි. හැබේයි අද වෙනකොට එක පොඩිඩක් වෙනස් කරගෙන බුද්ධ පුරාව කියන තැනට ගත්තා අර ආර්ය අෂ්ටාංගික මාර්ගය සිල - සමාධි - ප්‍රයු වචනව කියන එක. ප්‍රතිපත්ති පුරාව. එකත් පුරාවක් කරගෙන. අනේ මම නම් දැන්නේ නැ බුදු හාමූදරුවා පුරා ගැන කඩා කළ බවක්. හොඳට මතක තියාගන්ට පුරා තියෙන්නේ ආගම්වල. අනෙකත් සියලු ආගම්වල තියෙනව පුරා. බුදු දහමේ පුරා කතන්දරයක් නැ. මං දන්න තරමින් නම් කිසිම පුරාවක් නැ. ඒ තිබුණු පුරා අනුසාරයෙන් තමයි බුදුහාමූදරුවා කිවිවේ කවුරු හරි පුදනව නම් මගේ ධර්මයට පුදන්ට. ඒ කියන්නේ මගේ ධර්මය පිළිපදින්ට වෙන මොකත් නැ.

දැන් වක්කලී කියන හික්ෂණ් වහන්සේ පැවිදි වුණේ ම බුදුන් වහන්සේගේ රුපයට වශි වෙලා. ඒක දිහා බලාගෙන ඉන්න ආසාවන්. පැවිදි වෙලා මොකද කළේ. බුදුන් වහන්සේ පෙනෙන තැනකට වෙලා බලන් ඉන්නව බුදුන් වහන්සේ දිහාම. වික දච්සක් යනකාට බුදුන් වහන්සේ කරා කළා වක්කලීට කරා කරල ඇහුව “වක්කලී, ඔබට ඇති පලෝ කුමක්ද මගේ මේ කුණු කය දෙස බලා සිටිමෙන්? ඔබට මාව දකින්ට ඕන නම් මගේ ධර්මය දකින්න” කිවිව. කුවුරුත් අහල ඇති අර පාලි පායයක් තියෙන්නේ “යො ඔම්මං පස්සති සො මං පස්සති” කියල. කුවුරු හරි කෙනෙක් මගේ ධර්මය දකිනව නම් ඔහු මාව දකිනව. එතකාට මේ ධර්මය දැකීම තමයි බුද්ධ ප්‍රජාව වෙන්නේ. ධර්මය පිළිපැදීම තුළින් ධර්මය දැකීම. එතකාට මතක තියාගන්ට ඕන බුද්ධ කියල කියන්නේ බුදුන් වහන්සේගේ ජ්වමාන ගරිරය වත් බුද්ධ නොවේයි. ඒකතෙ වක්කලීට කිවිවේ “මගේ කුණු කය දෙස බලා ඉදාලා ඔබට වැඩක් නැ මාව දකින්න නම් ධර්මය දකින්ට” කියල. එතකාට මේ බුදුන් වහන්සේගේ ජ්වමාන ගරිරය ම හැඳින්වූයේ බුද්ධ නොවේයි. මෙක කුණු කය. එදා කුණු කය අද මොන කතාද? ජ්වමාන කයත් කුණු කය කියල තමන් වහන්සේ ම හඳුන්වා ගත්ත. ඒ එක්ක ම කිව මාව දකින්ට ඕන නම් ධර්මය දකින්ට කියල. එතකාට බුද්ධ කියල කියන්නේ ඔය එකක් වත් නොවේයි. අපි නොහිතන තැනක තියෙන දෙයක්. ධර්මය හරහා අතිත්‍ය, දුක්ඛ, අනාත්ම තමයි බුද්ධ කියල කියන්නේ. අනාත්ම-ඹුනාත්වය. ඕක කියන්ට කුවුරුත් කැමති නැහැ. තේරෙන්නේ නැ. තේරෙන්නේ නැ තේරෙන්නම්. ඇත්තනේ. තමුන් එතෙන්ට යන්ට ඕන, ඒක තේරෙන්ට නම්. ඒ තැනට සිත දියුණු කරගෙන ගිය කෙනාට අර නීවරණ යටපත් කරගෙන සතර සතිපථිතය වචුපු කෙනා තමා දකින්නේ අර “සංඛිත්තෙන පසක්වූපාදානක්බන්ධ දුක්ඛ” කියල බුද්ධ භාමුදුරුවා මූලදී අර දේශනා කරපු දාර්ශනික අර්ථය වැටහෙන්නේ. අන්න ඒ උපරිමයට ගිය කෙනා, ඒක දැකපු කෙනා තමා රහතන් වහන්සේ. ඒක දැකීම ම තමයි, බුද්ධ

දැකීම. ඒක තමයි බුද්ධ කියල කිවිවේ. දැකීම, ඒ කිවිවේ අනිවිච්ච දුක්ඛ අනාතම දැකළ හිත මිදෙන ඒක ගුන්‍යත්වයට පත්වෙන එක. ඉතින් ඒක කුණු කය දැකීම නොවෙයි. ඒක එහෙමයි කියල වක්කලීට කියල තියෙදූදී අද වෙන කොට ඒ කුණු කය වෙනුවට ඒකේ ඇටකැලී, දත් කැලී අනාමන් අරගෙන සර්වයු බාතු, දන්ත බාතු කිය කියා වදින පුදන තත්ත්වට පත් වෙලා ඉන්නව. ඉතින් මේක හදාගත්ත බුද්ධ ප්‍රජාව කියල අර මාර්ගය පිළිපැදිමයි ප්‍රජාව. දැන් බුදුන්ට පුදනව. බුදුන්ට මොනව පුදන්ටද? නිකම් හිතල බලන්න. මොනවද බුදුන්ට පුදන්ට තියෙන්නේ. අපට දුකින් ගැලවෙන්ටයි තියෙන්නේ. බුද්ධ කොහොද ඉන්නේ? තමා තුළ. ධර්මය කොහොද තියෙන්නේ? තමා තුළ. සංසයා කොහොද තියෙන්නේ? තමා තුළ. වතුරායා සත්‍යය කොහොද තියෙන්නේ? තමා තුළ. මේ බණයක් තරම් ගරීරය තුළ මුළු ලෝකම තියෙන්නේ කිව. ඉතින් මේක පිළිපැදැල මේ ධර්මය අවබෝධ කරගෙන මේ දුකින් මිදෙන්ටයි තියෙන්නේ. ඒ වෙනුවට අපි මේ මිනිස්සු වෙනත් ආගම්වලින් අල්ලගෙන සමාජ ක්‍රමය තුළ හැඳිල තියෙනව ප්‍රජාව කියල එකක්. ඒක හදාගත්ත. මාර්ග පිළිපැදින අයට කිවිව ප්‍රතිපත්ති ප්‍රජා කරනව කියල. ඔය හාවනා එහෙම කරන අය ප්‍රතිපත්ති පුදනව. මේ ප්‍රජාව කියන එක බුදු හාමුදුරුවා කිවිවේ නැති එකක්. කමක් නැහැ. අපි තියෙන හන්ද කරා කරමු. ඉතින් හාවනාවලට ප්‍රතිපත්ති කිවිව. රේඛගට තව එකක් හදාගත්ත, ආමිස ප්‍රජා කියල. මොකක්ද ඒ? මොකක්ද ආමිස කියන්නේ? පිළිමයක් හදාගෙන බුද්ධ කියල, දැන් ජ්වලාන බුද්ධ ගරීරයන් බුද්ධ නොවෙයි කියපු ගාස්තාවරයෙක්ගේ ධර්මය අනුසාරයෙන් එකට වදිනව කියකිය වැලි ගෙඩාල්, මැටි, සිමෙන්තිවලින් හදාගෙන තීන්ත ගාල අමුතු මහ විශාල රුපයක් හදා ගෙන දැන් ඒකට බුද්ධ කියනව. හරිද? දැන් හරි ගැටුවක් මේක. මෙතන හැඟේවට බුද්ධ දේශනාවේ ඔය කතන්දරේ නැ. දැන් හදාගත්ත ඒක. රේඛගට සර්වයුඛඛාතුලු. බාතු නිදත් කළා කියල වෙත්ත්‍යවලට වදිනව. බුදුන් වහන්සේට බුදු වෙන්ට පිහිට

ව්‍යුණා කියල බෝ ගහට වදිනව. මම නම් දන්නේ නැ මේ බෝ ගහ බුදු භාමූදුරුවන්ට බුදුවෙන්ට උපකාර වෙචිව බවක. කොහොවත් අහන්ට ලැබිල නැ. මොකද? ඒදා ර බුදුන් වහන්සේ මොන ගහයට හිටියත් බුදු වෙනව. ඒකට බලපෑවෙ උන්වහන්සේ දියුණු කරගෙන ආපු උන් වහන්සේගේ මනස සහ උන්වහන්සේගේ පාරමිතාව මිසක් ගස තොවයි. ඒ හින්ද මේවා මේ විදියට හදාගෙන අන්තිමට මෙන්න මේ පිළිමයට, වෙතායට, බෝගහට කරන පුද පූජා ආමිස පූජා කියල හදාගත්ත. මල් පුදනව, සුවද දුම් පුදනව, පහන් පුදනව, මෙන්න මේක ආමිස කියල කියනව...

හැබැයි මෙහෙම ඒකක් තියෙනව. බුදුන් වහන්සේගේ කාලේ ආමිස තොවයි ඒකට කිවිවෙ, මම දන්න පූජාවක් තියෙනව. ඒක පූජාවක් වශයෙන් කරන්නේ. දැන් ආහාරය, ඔනම සත්ත්වයෙක් ආහාරයෙනුයි ජ්වත් වෙන්නේ. ආහාරය අවශ්‍ය යි. රහතන් වහන්සේටත් හික්ෂුවටත් ඕන. රහතන් වහන්සේටත් බුදු භාමූදුරුවන්ටත් පිරිනිවන් පානකම්ම ආහාර ඕන. ඒක අත්‍යවශ්‍යයි. වීවරයක් අවශ්‍යයි විලි වසාගත්ත. ගිත උෂ්ණ දෙකෙන් රැකෙන්න. මැසි මදුරුවන්ගෙන් බෙරෙන්න වස්ත්‍රයක් අවශ්‍යයි. මෙකට කිවිව වීවර. ආහාරයට කිවිව පිණ්ඩපාත. එතකොට ඉන්ට වාසස්ථානයක් ඕන. වැස්සෙන් අවශ්‍යවන් පින්නෙන් සතුන්ගෙන් බෙරෙන්ට. ඒකට කිවිව සේනාසනයක්, සෙනසුන්. රළුගට අසනීප වෙනව. බෙහෙත් අවශ්‍යයි. ඒකට කිවිව ගිලාන ප්‍රත්‍ය. එතකොට ආහාර, ඇඹුම්, වාසස්ථානයක් සහ බෙහෙත්. මේ හතර හික්ෂුවටත් ඒ කියන්නේ රහතන් වහන්සේටත් සාමාන්‍ය මිනිසුන්ටත් අත්‍යවශ්‍ය දේවල්. ඒ හින්ද මෙන්න මේවා පුදන ඒකට, මේ හතරට කිවිව සිවුපසය කියල. මෙන්න මේකෙන් පුදන්ට ඕන. මේක පූජාවක් වෙනව. දැන් බඩිගින්නේ ඉන්න සතෙකුට, පාලිග්ජනයෙකුට දෙන ආහාරය, අහිංසකයෙකුට දෙන ආහාරය, ඒක අනුග්‍රහ වශයෙන් දෙන්නේ. නමුත් ආර්ය මහා සංස රත්නය විෂයෙහි දෙන කොට දෙන්නේ පූජාවක් වශයෙන්. ඒකයි කිවිවේ ඒක පූජාවක් කියල. ඉතින් ඒක තමයි

ආමිස පූජා කියන්නේ කියලයි මම හිතන්නේ. සිව්පසය කියන එකද දන්නේ නැ ආමිස පූජා කියල හදාගත්තේ. එතකාට ආමිස පූජාව එක නම් කමක් නැ. හැබැයි ඉතින් සිව්පසයෙන් සංග්‍රහ කිරීම ආමිස පූජාවයි කියල අපි හිතමුකෝ. හැබැයි ඉතින්, එකත් මතකයිනේ. මම අර මුලින්ම කිවේ. මේ සිව්පසය ඕන කරන්නේ කාටදී? ජ්වත් වෙන අයට. ආහාර ඔනැද කාටදී? බඩි ගින්නේ ඉන්න අයට. ජ්වත් වෙන අයට එතකාට බඩින්නේ ඉන්න කෙනෙකුට කැම විකක් දෙන්ට කියල මම ඉස්සෙල්ල ම කිවිවේ සම්මා සංක්ෂේප කියපු තැන අන්න ඒ නිසයි.

දැන් පිළිමෙකට කැම ඔනැදී? බඩිනි වෙනවදී? නැ. එතකාට පිළිමයක් ඉදිරියෙ කැම තැබීම සිව්පසයෙන් සංග්‍රහ කිරීමක් වෙනවදී? තරකානුකුලට හිතන්ට. එහෙම නම් පිළිමයක් ඉදිරියෙ කැම තැබීම කිසිසේත් ම සිව්පසයෙන් සංග්‍රහ කළා වෙන්නේ නැ. බුද්ධ නොවෙයි ඒ. බුදුන් වහන්සේ පරිනිඛ්‍යාණයට පත් වෙලා ඉවරයි. ඒ වෙනුවෙන් අපට දැන් බුද්ධ දේශනාව පිළිපදිනවා නම් අපට කරන්න තියෙන්නේ කැම විකක් අවශ්‍ය කෙනෙකුට දෙන්ට. අන්න බුද්ධ වන්දනාව. එතකාට ඇදුම් අවශ්‍ය වෙන්නේ කාටදී? ජ්වත් වන කෙනෙකුට. අපට බැ බුදු හාමුදුරුවන්ට වීවර පූජා කරන්ට. පිරිනිවන් පාල බොහෝ කළේ. ජ්වත් වෙන අයට දෙන්ට ඔනා. එතකාට පෘථිජන අයට දෙන්ට පූජාවන්. අනික පූජා වශයෙන් සංසරත්නය ආර්ය සංසරත්නය විෂයෙහි පූජා කරන්ට පූජාවන්. හැබැයි ඉතින් අපි මොකද කරන්නා. ගිහින් බෝ ගස් වට්ටි සිවුරු ඔතන එක නේදී? සමහරු පිළිමවලට අටපිරිකර පූජා කරනව මම දැකළ තියෙනව. මම දන්නේ නැ මේ එකක් බලන්ට මේක වරදවා අරගත්ත හැරී. ර්ඛගට බෙහෙත් මලු එල්ලනව බෝ ගහේ. බෙහෙත් ඔන ලෙඩිබුන්ට. පැහැදිලියි දී? හරි දැන් වාසස්ථාන ඔන වෙන්නේ ජ්වත් වෙලා ඉන්න අයට. එතකාට මෙන්න මේක තමයි සිව්පසයෙන් සංග්‍රහ කිරීම. දැන් මේ කියපුවා ජ්වමාන මිනිසුන්ටයි ඔන කරන්නේ. ජ්වත්වන අයටයි ඔනා. මේක වෙනුවට සිව්පසය කියල

හදාගත්තද දැන්නේ නැ. දැන් ඉතින් රට පස්සේ ඒකට තව එකතු වුණා. මල් පුදනවා. සුවඳ දුම් පුදනවා. ගබීද පූජා කියල බෙර ගහනවා, පහන් පුදනවා, සෘණ්ටාර පූජා කියල සෘණ්ටාර ගහනවා. ඉතින් මම දැන්නේ නැ මේවා කොතොක් දුරට බුද්ධ වන්දනාවද? බුද්ධ දේශනාවට අනුකූල ද කියල. අපේ ගාස්තාන් වහන්සේට ගරු කිරීමක් වශයෙන් මල් එහෙම පුදන එක නම් මම වැරදියි කියල කියන්නේ නැ. නමුත් ප්‍රශ්නෙන තියෙන්නේ පිළිමයක් ඉදිරියේ කියල මේ බුදුන් කියල කියා ගන්ට තරම් තමාව රවටගන්ට ඉදිරිපත් වීම ගැන නම් අපි කණ්ගාටු වෙන්ට ඕන. මොකද? ඒ බුද්ධ නොවෙයි. මතකද වක්කලීට තමාගේ ජීවමාන ගෝරය ම මම බුද්ධ නොවෙයි. මාව දැකින්න ඕන නම් ධර්මය දැකින්න කියපු එක් අද වැළි මැටිවලින් හදා ගන්තු පිළිමයක් ඉදිරියේ බුද්ධ කියල අපි රවට ගන්නට නම් ඒක විභාල ආත්ම වංචාවක්. ඒ ගැටලුවට මුහුණ දෙන්ට වෙනව.

එතකොට ර්ලග දේ තමයි, ලෝකයේ පහළ වෙවිව නිශ්චේදතාවය ඉතා ම අගය කළ ස්වභාව සෞන්දර්යය අගය කළ ඉතා ම වටිනා ගාස්තාන් වහන්සේ ඉහළ ම නිශ්චේදතා-වය අගය කළ උත්තමයාණන් වහන්සේ තමයි බුදුන් වහන්සේ. ඉතින් උන්වහන්සේගේ පිළිමය ඉදිරිපිට කන් බිහිරි කරවන හඩින් ද්වාල් තම්මැටිටම වයමින් හොරණු වයමින් ගබීද පූජා කරනව නම් ඒක මොන පූජාවක්ද? හැබැවට මේ ඉන්නේ බුද්ධාමුදුරුවෙනා නම් මොනව කරයි ද කියල හිතෙනව. මොකද මම දැකළ තියෙනව ඕව කරනව. ඉතින් මම කළුපනා කරනව ඇත්තටම ම මේ පිළිමෙ වෙනුවට බුදුන් වහන්සේ මෙතන හිටියා නම් මොනවා වෙයිද? ඔය බෙර ගහනකන් අහගෙන ඉදිද? දැන් මේවා පූජා වෙයිද එතකොට. බලන්ට කොයිතරම් වැරදි විදියට මේ දහම අල්ලගත්තද කියල. ඉතින් ඒ වගේ බොහෝ දේවල් තියෙනව මට මේ ලගදී අහන්ට ලැබුණ කරාවක්. මම ඒක කියන්නම්. ඉතා වැදගත්. එක්තරා කාන්තාවක්, උදේට එයා රස්සාවට යනව. පිළිමෙ ඉදිරිපිට පූජා කරන්ට දානෙ භාජන දෙකක් සකස් කරල, දෙකම ආසන් උඩින් තියල වැදගෙන කියනවෙළ අනේ ස්වාමීන්

වහන්ස මට වැඩට යන්ට තියෙනව ඒක හින්ද ඔබ වහන්සේ මේ දානවේල උදේච වළඳන්ට. මේ දානෙ වේල ද්වල්ට වළඳන සේක්වා කියල යනවලු. ඉතින් ඇත්තට ම මේක විහිළවක් වගෙයි ජේත්තෙනෙ. මේක විහිළවක් නෙවෙයි. එයාට තේරන තරම. මේ අපට උගන්වල තියෙන දේ. ඉතින් මට හරි ප්‍රශ්නයක් මේ උදේ කැමවේල සහ ද්වල් කැම වේල. ඇත්තට ම බුදු භාමූදරුවා රජ මාලිගාවෙන් පිට වූ දා සිට පරිනිඩ්බාණය දක්වා අවුරුදු පනස් එකක් ජ්වත් වෙලා තියෙන්නෙ දිනකට එක ම එක ආහාර වේලක් පමණක් ලබාගෙන බවයි පොතපතෙන් සඳහන් වෙලා තියෙන්නෙ. එක වේලයි ආහාර ගත්තේ. ඉතින් ඒ දේ වත් නොදැන තමයි ඒ බුද්ධ නාමයෙන් කැම වේල් දෙකක් තියන්නෙ. ඉතින් ඒ තරම ප්‍රශ්නයක් මේක. හිතන්ට පොඩික්. හිනහ වෙන්ට නොවෙයි. මම හැමෝට ම කියන්නෙ මේ ගැන හිතල බලන්ට. සැබැවට මූහුණ දෙන්ට. සත්‍යයට මූහුණ දෙන්ට. බුදු භාමූදරුවා ජ්වමානව සිටිදී වත් එක වේලයි වැළඳුවේ. දැන් පිළිමයක් ඉදිරියේ එක වෙනුවට දෙකක් ම තියනව දානෙ. එතකොට බෙර ගැහුවේ නැ. “නව්ච ගිත වාදිත විසුකදස්සනා වේරමණි” කියන එක සියලු ම රහතන් වහන්සේලා බුදු පසස් බුදු මහරහත් කියන තුන් දෙනා ම දිවිහිමියෙන් ඒ ගොල්ලෙලා තැවුම් ගැයුම් වැයුම් බැලුවේ නැ. ගද මල් විලවුන් දැරුවේ නැ. ඉතින් එවැනි පසුව්ලමක් තුළ අපි කොහොමද එතන හිහිල්ල බුදු පිළිමයක් ඉදිරිපිට බුදුන් වහන්සේට කරන පූරාවක් කියල ප්‍රශ්නයක් බෙර ගහන්ට? තැවුම් ගැයුම් වයන්ට ප්‍රශ්නයක් පන්සලට ගිහින් වුණන්. බැ. ඉතින් මෙන්න මේක තමයි ප්‍රශ්නය...

එක නිසා මම කියන්නෙ බුදුන් පුදන්ට. බුද්ධ පූජාව අවශ්‍ය සි. බුද්ධ පූජාව තැත්තම බුදුන් පුදන්නෙනා තැති කෙනා බොද්ධයෙක් නොවෙයි. බුද්ධ පූජාව කියා කියන්නෙ බුදුන් වහන්සේගේ දේශනාව පිළිපැදිම. ඉතා ම පැහැදිලියි. අර වක්ක්ලිට කරපු දේශනාව සහ තවත් දේශනා ගොඩක් තියෙනව්.

ර්ලග දේ මතක තියාගන්ට ඕන. බෝධි පූජාත් තියන්ට ඕන. බෝධි පූජා තියන්නෙ තැති කෙනෙක් බොද්ධයෙක්

නොවෙයි. එතකොට බෝධී කියල කියන්නේ මොකක්ද? අපි අහල තියෙනව ඔය තුන්තරා බෝධිය කියල. ඒ කියන්නේ සම්මා සම්බෝධිය, පවිච්චික බෝධිය, ණාවක බෝධිය. බුද්ධ පසේලුදු, රහත් කියන තුන බෝධි කියල භදුන්වනවා. බෝධි කියල කියන්නේ නිවන. ලෝකෝත්තර මාරග ප්‍රයුවට කියන්නේ බෝධිය කියල. එතකොට බෝධිය පුදන්ට ඕන. දැන් මෙතෙක් වේලා මේ දේශනාවේ ආරය අෂ්ට්‍රාංගික මාරගය කියල වතුරායේ සත්‍යය දේශනා කලේ, බෝධි පූජාව. ඔන්න ඔිකයි බෝධි පූජාව. හැබැයි බෝධි පූජාව කියන්නේ ගහකට වඳිනා එක නොවෙයි. එදා රාත්‍රියේ බුදුන් වහන්සේ බුද්ධත්වයට පත් වුණ වෙලාවේ සෙවණ ලැබුවයි කියන ගස ඇහැටු බෝරුක, මහ බෝරුක කියල කියනව. බුද්ධ ගයාවේ තියෙන්නේ කියල කියනව. එකේ ගාබාවක් අනුරාධපුරු තියෙන්නේ කියල කියනව. මොනේ තිබුනත් ඒ දෙකට ම වැදිම බුද්ධ වන්දනාව නොවෙයි. බෝධි පූජාව නම් නොවෙයි. එක මතක තියා ගන්ට. බෝධි පූජාව කියන්නේ ආරය අෂ්ට්‍රාංගික මාරගය වැඩිම. බෝධිය කියල කියන්නේ නිවන. ඉතින් නිවනට වැදිම තමයි බොද්ධයාගේ කාර්යය.

බෝධි පූජා කරනව කියන්නේ ආරය අෂ්ට්‍රාංගික මාරගය වැඩිම. බුද්ධ වන්දනාව කියල කියන්නෙත් බුදුන් පුදනව කියන්නෙත් බුදුන් වහන්සේගේ දේශනාව පිළිපැදිම. රේඛගට අපි තව එකක් මතක තියාගන්ට ඕන. බෝධි පූජාව බුද්ධ පූජාව ඒ වගේ ම රේඛගට බොද්ධයා කියන කෙනා ඉතා ම ගරු ගාමිහිර පුද්ගලයෙක්. ඉතා හොඳ බුද්ධයික් තියෙන කෙනෙක්. එයා ඔය එක එක ඒවා සරණ යන්නේ නැ.

ආනන්ද භාමුදුරුවන්ට බුදු භාමුදුරුවා පැහැදිලිව ම දේශනා කළා අපට දැකගන්ට පුළුවන් සූත්‍ර පිටකයේ පරිනිබ්බාණ සූත්‍රය කියවන කොට ආනන්ද භාමුදුරුවා බොහෝම දුක් වෙනව. හඩා වැළපෙනව, බුදු භාමුදුරුවා පරිනිබ්බාණයට පත් වෙනව කියල දැනගත්තහම ර්ව පස්සෙ බුදු භාමුදුරුවා අඩ ගහල කියනව ආනන්දට, ආනන්ද දුක්

වෙන්ට එපා. මම කියන්ට ඕන සියලු දේශනා, ධරුම දේශනා කරලයි තියෙන්තේ. සත්‍ය ධරුමය දේශනා කරල තියෙන්තේ. කිසිම දෙයක් හංගගෙන නැ. මින් ඉදිරියට ගාස්තාවරයෙක් නැහැයි කියල හිතන්ට එපා. මගේ ධරුමය ගුරු කොටගන්ට කියල කිවිව. ඒ කියල ඉවරවෙලා තව එකක් බුදුන් වහන්සේ දේශනා කළා ඉතාම පැහැදිලිව එක පාලියෙන් සඳහන් වෙනව. මෙන්න මේ විදියට බුදු භාමුදුරුවෝ කිවිව; ආනන්ද “අත්තදීපා විහරථ අත්තසරණා අනැක්කු සරණා” හරි පැහැදිලියි. “අත්ත දීපා විහරථ” තමා ම දිවයිනක් කරගෙන වාසය කරන්ට. මම නැති වුණාට කළබල වෙන්ට එපා. එතකොට “අත්ත දීපා විහරථ” කිවිවේ තමාම දිවයිනක් කරගෙන වාසය කරන්ට. රළුගට බුදු භාමුදුරුවෝ කියනව, සමහරු කියනව මේක තමා ම තමාට පහනක් කරගන්ට කියල. ඔය දෙකෙන් කේත් ගත්තත් පාලි ද්‍රාන්න ඇය. උගතුන් තමයි මේක කරන්තේ. දීපයක් කරගත්තත් කමක් නැ. පහනක් කියල තමාම තමාට ආලේඛයක් කර ගත්තත් කමක් නැහැ. තමාට ම තමා දිවයිනක් කර ගත්තත් කමක් නැ. එතන තියෙන්තේ තමාට තමා මිසක් එක එක දේව සංකල්ප පස්සේයි ගස් ගල් වන්දනාට පස්සේයි ඔය විවිධාකාර දේ සායිඛාබල, ඔය මිසේල - එක එක විවිධාකාර දේ විවිධ ධරුම දේශනා අද තියෙනවතේ. පුද්ගලයා ඉන්නවතෙන - එවා පස්සේ යන්ට වුවමනා නැ. “තමන්ට තමා දිවයිනක් කරගන්ට, තමා තමාට පිහිට කර ගන්ට.” “අත්ත දීපා විහරථ අත්ත සරණා අනැක්කු සරණා” ඇන් දෙයක් සරණ කරගන්ට එපා කියල බුදු භාමුදුරුවෝ පැහැදිලිව ම කිවිව. ඉතින් මෙන්න මේක හොඳව මතක තියාගත්ත නම්, මෙන්න මේක කරන කෙනා එයා තමයි බෙංද්ධයා....

මේක තමයි බුද්ධ දේශනාව,

මේක තමයි මාර්ගය,

මේක පිළිපැද්ද කෙනා තමයි දුකින් මිදෙන්තේ.

මේක තමයි සපර දුක් ගිනි තිවන නිවන් මග.

## 2. ලෝකය

දවසක් ආනන්ද තෙරැන් වහන්සේ, ඒ කියන්නේ බුදුන් වහන්සේගේ අගු උපස්ථායකයා බුදුන් වහන්සේ උගට හිහින් ඇඟුවා. “හාග්‍රවතුන් වහන්ස, ලෝකය තියෙන්නේ කොහේදී?” කියලා.

බොහෝම සරල ප්‍රශ්නයක්, “ස්වාමීන් වහන්ස, ලෝකය තියෙන්නේ කොහේදී?” බුදුන් වහන්සේ උත්තර දුන්නා “ආනන්ද, ලෝකය තියෙන්නේ දුක උඩි” කියල.

දැන්, අපෙන් එහෙම ඇඟුවා නම් මය ප්‍රශ්නය, අපි මොකද කියන්නේ? ලෝකය තියෙන්නේ කොහේද කියලා අපි භායනවා. වට පිට බලයි, ඇහැට කනට පේන ලෝකය නේ අපි බලන්නේ. නේදී? ඇහැට පෙනෙන කනට ඇහෙන. නැතිනම් සිතියම් පොත් පෙරලයි, නැතිනම් ලෝක ගෝලයක් භායයි. අපි දැකින ලෝකය ඒකයි.

නමුත් බුදුන් වහන්සේ උත්තර දුන්නේ ර්ට වඩා වෙනස් හාත්පසින් වෙනස් පිළිතුරක්. අපි බලමු, මොකක්ද ඒ පිළිතුර කියලා. දැන් අපි මොකද කරන්නේ?

දැන් අපිට ඇස, කන, නාසය, දිව, ගරීරය, මනස කියලා ආයතන හයක් තියෙනවා.

මේ ඇසට ස්පර්ශ වනවා බාහිර ලෝකයේ තියෙන වර්ණ. වර්ණ රුපය කියලා ඒකට කියන්නේ. වර්ණය. ර්ට පස්සේ, ඇසට වර්ණ රුපය ස්පර්ශ වූණහම වර්ණය ස්පර්ශ වූණහම ඒ එකකම වික්ද්‍යාණය කියන එක හටගන්නවා. වික්ද්‍යාණය කියන එක හරියට අපිට උදාහරණයකට ගත්තොත්, අපිට මේ අපි දන්න ලෝකේ විදියට නම්, හරියට මේ අර. විදුලය

සහිත වයර දෙකක් එකට ගැඹුණහම අර ගිනි ප්‍රශ්නගුවක් තීක්ත් වෙනවා. “ස්පාක් වෙනවා” කියලා අපි කියන්නේ. “විටිස්” ගාලා. එළියකුත් මතු වෙනවා, අන්න ඒ වගේ වැඩක්. ඇසන් රුපත් ස්පර්ශ වූණාම වික්ද්‍යුණය හටගන්නවා. අපි ඒකට කිවිවා “වක්බු වික්ද්‍යුණය” කියල.

ර්ලගට කණට ගබඳයක් ඇපුණාම ගබඳය ස්පර්ශ වූණහම එතන වික්ද්‍යුණය හටගන්නවා. කනයි ගබඳය නිසා ඒකට කිවිවා “සාත වික්ද්‍යුණය” කියල.

ර්ලගට නාසයට ගන්ධයක් ස්පර්ශ වූණහම සුගද හෝ දුගද ඔනම එකක් ස්පර්ශ වූණ ගමන් එතන වික්ද්‍යුණය හටගන්නවා. ඒකට අපි කිවිවා “සාණ වික්ද්‍යුණය” කියල.

ර්ලගට දිවට කිසියම් රසයක් දැනුණහම, රසයක් ස්පර්ශ වූණහම එතන වික්ද්‍යුණය හටගන්නවා. බුදුන් වහන්සේ ඒකට නම් කළා “ඡ්‍රිහා වික්ද්‍යුණය” කියලා.

ර්ලගට කයට යම්කිසිවක් ස්පර්ශ වූණා ම ඒකට කිවිවා “කාය වික්ද්‍යුණය” කියලා,

මතසට කිසියම් සිතිවිල්ලක්, අරමුණක් ආවාම එතන වික්ද්‍යුණය හටගන්නවා. බුදුන් වහන්සේ ඒකට කිවා මතේ වික්ද්‍යුණය කියලා.

එතකොට මේ වික්ද්‍යුණය කියන එක අර විදුලිය වයර ස්පාක් වෙනවා වගේ තැනින් තැන මැංක්කාරයා වගේ, හටගන්නවා.

ඇසන් රුපත් නිසා එතන වික්ද්‍යුණය හටගන්නවා.

කනත් ගබඳයත් නිසා එතන වික්ද්‍යුණය හටගන්නවා නාසයත් ආස්‍රාණයත් එක්ක එතන වික්ද්‍යුණය හටගන්නවා.

දිවත් රසයත් ස්පර්ශ වූණහම එතන වික්ද්‍යුණය හටගන්නවා

කයට ස්පර්ශය, මනසට සිතිවිලි, ධමම වශයෙන් මෙන්න මේ ආයතන හයේ තැනින් තැන මේ වික්ද්‍යා-ණය හටගන්නවා.

එතකොට දැන් මේ වික්ද්‍යාණය හටගන්නා ඒ ඒ තැන අනුව අපි එක එක නම් දුන්නා. වික්ද්‍යාණය ඒකාකාරී සඳාකාලික දෙයක් නොවේ. තැනින් තැන ඒ ලැබෙන අරමුණු අනුව ඒ ඒ ඉන්දියට, ඒ ඒ ආයතනයට ලැබෙන බාහිර අරමුණු අනුව ඒ ඒ තැන හටගන්නා දෙයක් තමා වික්ද්‍යාණය කියල කියන්නේ.

එතකොට දැන් අපි උදාහරණයක් ගත්තොත් මුළුන්ම...

අසැත් රුපත් ස්පර්ශ වීම නිසා හටගන්නා වක්බූ වික්ද්‍යා-ණය විතරක් හරියන්නේ නැ. මේ වික්ද්‍යාණය කියන එක භැමවෙලාවක ම කොතනක මොන ආයතනයෙන් හටගත්තත් ඇසු කන නාසය දිව ගරීරය මනස කියන මොන ආයතනයේ හටගත්තත් මේ වික්ද්‍යාණය හටගන්න කොට අනිවාරයයෙන් ම එකත් එක්ක ම හටගන්නා තවත් වෙතසික පහක් තියෙනව. අනිවාරයයෙන් ම සැම වික්ද්‍යාණයක් එක්ක ම මේ සිතිවිලි පහ - මේ වෙතසික පහ - හට ගන්නවා මයි. කවදාවත් වික්ද්‍යාණයක් තනිව ම හටගන්නේ නැ. මේ වෙතසික පහන් තොර ව එතකොට මේ වෙතසික පහට කවදාකවත් තනිව ම හට ගත්තත් බැ, වික්ද්‍යාණයකින් තොරව. වික්ද්‍යා-ණය හටගත්තොත් ඒ එක්ක ම මේ වෙතසික පහත් හට ගන්නව මේ වෙතසික පහ අනිවාරයයෙන් ම හටගන්නව වික්ද්‍යාණය හටගත්තොත්.

එතකොට මොනවද මේ වෙතසික පහ? මේ සිතිවිලි පහ. දැන්, එක වෙතසිකයක් තමා “එස්ස” කියල කියන්නේ. එස්ස කියල කියන්නේ ස්පර්ශය කියන එක. ස්පර්ශ වුණා.

දැන් ඇසැස වර්ණයි ස්පර්ශ වෙලා වික්ද්‍යාණය හටගත්ත-හම අපි එකට කිවිවා “වක්බූ වික්ද්‍යාණය” කියලා. මේ එස්ස කියන වෙතසිකයෙන් තමා කියන්නේ දැක්කා කියලා. කනය ගබඳයි ස්පර්ශ වුණහම හටගත්තා, “සෞත වික්ද්‍යාණය” කියල

අපි එකට කියනව. නමුත් කනෙන් වික්ද්‍යුණය එතන හටගන්න කොට ම ඇහුණා කියන දේ කියල අපට දැනුම් දෙන්නේ එස්ස කියන වෙතසිකයෙන්.

එතකොට නාසයයි ගන්ධයයි නිසා හටගන්නා වික්ද්‍යුණය එතන හටගන්න කොට එස්ස වෙතසිකයෙන් අපට කියනවා ආස්‍රාණය කළා කියලා. දිවයි රසය නිසා හටගන්නා වික්ද්‍යුණයත් එක්ක හටගන්න එස්ස වෙතසිකයෙන් අපට දැනුම් දෙනවා මේක තමයි රස දැනුණා කියලා. එතකොට කයට ස්පර්ශ වුණාමත් “පොටියිබ්” ස්පර්ශ වුණාමත් ඒ වික්ද්‍යුණය හටගන්න කොට එස්ස වෙතසිකයෙන් දැනුණා. රේගට මනසට සිතිවිලිවලට ඒ වික්ද්‍යුණය හටගන්නවා. එතන එස්ස වෙතසිකයෙන් කියනවා මතක් වුණා කියලා. හරි නේ.

එතකොට...

දැක්කා - ඇහුණා - ආස්‍රාණය කළා - රස දැනුණා ස්පර්ශ වුණා, කයට දැනුණා, සිතිවිලි ආවා මතක් වුණා ආදී වශයෙන් ඒ ඒ ආයතන එක එක තැන පටන් ගත්ත වික්ද්‍යුණය මොකක්ද සිදු වුණේ කියල දැනුම් දෙන්නේ එස්ස වෙතසිකයෙන්. එතකොට දැන් ඇසයි වර්ණය නිසා හටගන්නා වක්බූ වික්ද්‍යුණය එස්ස වෙතසිකයෙන් කිවිව දැක්කා කියල.

රේගට දැන්, තව වෙතසිකයක් හටගන්නව එස්ස කියන වෙතසිකයත් එක්ක. මොකක්ද රේග එක? වේදනා. දැන් මේ උදාහරණයකට, දැන් දැක්කා කියන එක ගත්තොත් එස්සයෙන් කිවිව දැක්ක කියල. රේගට කියනව ඒ දැකපු දේ අපි කැමති දෙයක්ද අකැමැති දෙයක්ද කියල දැනුම් දෙනව. මොකන්ද කරන්නේ එක. වේදනා වෙතසිකයෙන්.

එතකොට එස්ස වේදනා, වේදනාවෙන් කිවිවෙ කැමතිද දැකපු අරමුණ අපි කැමති අරමුණක්ද එහෙම නැත්තම් අකමැති අරමුණක්ද එහෙම නැත්තම් ඒ දෙකට ම නැති මධ්‍යස්ථා අරමුණක් ද?

ර්ලගට ඒ ආයතන හයට ම එහෙමයි. ඒ විස්තුණාය හටගත්ත තැන මොකක්ද ඇහුණද දැක්කද ආදි වශයෙන්. ඒ හටගත්ත තැන ඒ දැක්ක හෝ ඇහුණ හෝ දෙය මොකක්ද ආස්ථාය හෝ ස්පර්ශ වූණ දේ නැත්තම් සිතුවිල්ල කැමති දෙයක්ද අකමැති දෙයක්ද මධ්‍යස්ථා දෙයක්ද කියන එක දැනුම් දෙන්නේ වේදනා වෙතසිකයෙන්.

ර්ලගට තව වෙතසිකයක් හටගත්තවා අපි ඒකට කියන්නේ මොකක්ද? සක්කු වෙතසිකය. සක්කු, සිතුවිල්ල. සක්කු කියන්නේ හඳුනාගත්තවා. දැන් ඇසට රුපයක් දැක්කා නම් දැක්ක දෙය මොකක්ද කියලා හඳුනාගත්තවා.

ඇහුණා නම් මොකක්ද ඇහුණෙ, නැත්තම් ආස්ථාය කළා නම් මොකක්ද ඒ?

දිවට රස දැනුණා නම් මොනවද දැනුණ රස?

කයට දැනුණා නම් ස්පර්ශ වශයෙන් මොන දෙයක්ද ස්පර්ශ වූණේ. සිතුවිල්ලක්ත් එහෙමයි.

එතකොට සක්කුවෙන් කරන්නේ හඳුනාගැනීමයි. එතකොට එස්ස ස්පර්ශ වූණාම මොකක්ද ඒ ඇති වූණ දේ කියල දත්තව. රට පස්ස වේදනාව හඳුනාගත්තව අපි. මොකක්ද අකමැති දෙයක්ද, කැමති දෙයක්ද, නැත්තම් මධ්‍යස්ථා ද කියල. ර්ලගට සංයුවෙන් හඳුනාගත්තවා. දැක්ක හෝ ඇහුණ හෝ ඒ ඇති වූණ දේ.

ර්ලගට දැන් තව වෙතසිකයක් කියෙනවා. ඒකට කියන්නේ වේතනා වෙතසිකය කියලා. වේතනා කියන්නේ අපි දැක්ක කියල ගත්තොත් අපි දැකපු දේ අපි කැමතිද? අකමැති ද කියල හඳුනාගත්තා. දැනුම් දුන්නා අපිට. ර්ලගට ඒ දැකපු දේ මොකක්ද කියලා කැමතිද, අකමැතිද කියන එක වේදනා වෙතසිකයෙන් දැනුම් දුන්නා. ර්ලගට සංයු, වෙතසිකයෙන් අපට දැනුම් දෙනව, ඒ දැකපු දේ කුමක්ද කියලා හඳුනාගත්ත. දැන් අපි ර්ලගට මොකද කරන්නේ. දැකපු

දේ කැමති අරමුණක් නම්, එහෙම තැත්තම ලැබේවිට අරමුණ කැමති අරමුණක් නම් අපි ඒ දේ පිළිබඳ ඇලීමක් ඇති කරගන්නව. තෝරාවක් ඇති කරගන්නව. වේතනා වෙතසිකයෙන් තමා මේක කරන්නේ. කැමති එකේ ඇලෙනවා. තැත්තම තෝරාවක් ඇති කරගන්නව. තෝරාවක් ඇති කරගන්නව. එහෙම තැත්තම අකමැති අරමුණක් නම් මේ ලැබුණේ අපි ඒ කෙරෙහි ද්වේෂයක් ඇති කරගන්නව. ගැටීමක්, ප්‍රතික්ෂේප කිරීමක්, එතකොට අපිට මේ ආයතන-වලට ඇසු, කන, නාසය, දිව, ගිරිරය, මනස කියන ආයතන භයට ලැබෙන අරමුණ අනුව අපි ඇති කරගන්නවා; කැමති අරමුණක් ලැබුණා නම් ඇලීමක්ත් අකැමැති අරමුණක් ඇති වුණා නම් ගැටීමක්ත්. මෙන්න මේක තමයි කරමය කියල කිවේ බුද්‍යාමුදුරුවේ. කවුරුත් අහලා ඇති.

“වේතනාහං හික්බවෙ කම්මං වදාම්” කියල කිවිවේ කරමය, වේතනාව, මේ වේතනා තමයි කරමය කියල කිවේ. එතකොට එස්ස, වේදනා, සක්ෂේෂ, වේතනා තව එකක් තියෙනව “මනසිකාර” කියලා. මේ ක්‍රියාවලිය කරන්ට උද්වී දෙන තව සිතුවිල්ලක්.

එතකොට දැන් බලන්ට දැන් අපි දකිනවා කියල දැන් උදාහරණයකට ගත්තොත් දකිනවා කියන්නේ මොකක්ද? ඇසුත් බාහිර රුපත් ස්පර්ශ වුණා. ර්ට පස්සේ වික්ෂේෂණය ඩටගත්තා. ඒ වික්ෂේෂණය ඩටගත්තනවත් එකක් ම ඩටගත්තනව එස්ස, වේදනා, සක්ෂේෂ, වේතනා, මනසිකාර කියන ක්‍රියාවලිය සිද්ධ වෙනව. ඒ කියන්නේ දැක්කා ඒ දේ මොකක්ද? දැක්කා නම් කැමති දෙයක්ද දැක්කේ, අකමැති දෙයක්ද කියල, ර්ලගට එක පිළිබඳ ඇති කරගන්න සිතුවිල්ල ලෝහ හෝ ද්වේෂ සිතිවිල්ල.

එතකොට මේක තමයි අපි සදාකාලිකව ම මේ සත්ත්වයා මේ මනුෂ්‍යයා කියන කෙනා උපන්දා ඉදන් ම මැරෙනකම්ම කරන්නේ. මෙන්න මේ ක්‍රියාවලිය ඇසින් රුප දකිනවා. කැමති එකේ ඇලෙනවා. අකමැති එකේ ගැවෙනවා. කනින් ගබාද

අහනවා, කැමති එකේ ඇලෙනවා. අකමැති එකේ ගැටෙනවා. නාසයෙන් ආස්‍රාණය කරනවා. කැමති එකේ ඇලෙනවා. අකමැති එකේ ගැටෙනවා. දිවට රසත් එහෙමයි. කැමති එකේ ඇලෙනවා. අකමැති එකේ ගැටෙනවා. කයට ස්පර්යයත් එහෙමයි. කැමති එකේ ඇලෙනවා, අකමැති එකේ ගැටෙනවා. මනසින් සිතිවිලිත් එහෙමයි. කැමති එකේ ඇලෙනවා. අකමැති එකේ ගැටෙනවා. මෙන්න මේ ආදි වශයෙන් මෙන්න මේ සිත - වික්දුණය ක්‍රියාත්මක වෙමින් උපන්දා සිට මැරෙන තෙක් දක්වා මෙන්න මේ ක්‍රියාවලිය කරගෙන යනවා. මෙන්න මේක තමා අපි ජ්වත් වෙනවා කියලා කියන්නාත්, මින්න ඔය ඩික. හරියට මේක උගුලක අසු වුණා වගේ. ඇස තියෙනවා, රුප තියෙනවා ස්පර්ශ වෙනවා. වික්දුණය හටගන්නවා. කන තියෙනවා, ගබඳ තියෙනවා. වික්දුණය හට ගන්නවා. ඔය විදිහට මේ ආයතන බාහිර ආයතන සමග ඇලෙමින් ස්පර්ශ වෙමින් මේ ක්‍රියාවලිය සිදු කර ගෙන කරගෙන යනවා.

එතකොට මේ ක්‍රියාවලිය සිදුවෙන කොට මේක වේගයෙන් සිදුවෙනවා. මේක හරියට නිකං නොනවත්වා ක්‍රියාත්මක වන දෙයක්. කිසි කෙනෙකුට තේරෙන්නෙන නැ. මේක වික්දුණයකින් මේ ක්‍රියාවලිය සිදුවෙන්නේ. ඉතින් මේක හරියට ම වේගයෙන් සිදු වන නීසා කාටවත් තේරෙන්නෙන නැ මේක ක්ෂණයකින් ඇතිවන, නැතිවෙලා යන දෙයක් කියලා. ඒ තරම් විත්තක්ෂණයක් කියන්නේ ඉතා වේගයෙන් ක්‍රියාත්මක වන දෙයක්. කිසි කෙනෙකුට තේරෙන්නෙන නැ මේක. අල්ලන්නටත් බැ. ලේසියකට හිතලා කළුපනා කරල ගන්ටත් බැ. මේක වේගයෙන් සිතුවිලි පරම්පරාවකින් තමා මේ යම්කිසි සිදුවීමක් අපි දකින්නේ හෝ අහන්නේ හෝ ආස්‍රාණය කරන්නේ හෝ ස්පර්ශ වෙන්නේ මේ කියන ඕනම අරමුණකට ගිහිල්ලා අපි ඒ සිතුවිලි ඇති කරගන්නේ.

එතකොට දැන් බුදු භාමුදුරුවා හැදින් වූ ලෝකය මෙන්න මේකයි. මෙන්න මේක තමයි ලෝකය. මොකක්ද කරන්නේ මෙන්න මේ පක්දුව උපාදනස්කන්ද. මෙන්න මේකට

කියන්නෙ පණ්ඩුපාදානස්කන්ධ ලෝකය වෙන මොකවත් නොවේයි.

එතකොට බුදු හාමුදුරුවන්ගෙන් දැන් ආනන්ද හාමුදුරු-වෝ ඇවිල්ල ඇහුවේ ලෝකය තියෙන්නේ කොහොද කියලා. දැන් මොකක්ද ලෝකය කියලා බුදුහාමුදුරුවා හඳුන්වන්නේ මේ පණ්ඩුපාදානස්කන්ධ ලෝකය. මේ ආයතන හයත් එක්ක බාහිර ආයතන අධ්‍යාත්මික ආයතන සහ බාහිර ආයතන ස්ථරී වීම නිසා හටගන්නා මේ විත්ත වෙතසික ක්‍රියාවලිය තමයි ලෝකය. මෙතන මම කියන ලෝකය මැවෙනවා. මේ ලෝකය දුකා උඩ තියෙන්නේ කිවිවා. ඇයි මේක දුකා උඩ තියෙනවා කිවිවේ?

දැන් ඇසයි රැපයි ස්ථරී නොවූණා නම් වක්බූ වික්ද්‍යා-ණය හටගනීද? නැ. වක්බූ වික්ද්‍යාණය හටගන්නේ නැ.

කනයි ගබ්දයි ස්ථරී නොවූණා නම් සෞත වික්ද්‍යාණය හට ගන්නේ නැ.

නාසයයි ගන්ධයයි ආස්‍යාණය නොවූණා නම් කිසිසේත් ම සාන වික්ද්‍යාණය හටගන්නේ නැ.

දිවයි රසයයි ස්ථරී නොවූණා නම් ජ්විහා වික්ද්‍යාණය නැ.

කයයි එළාච්චිබයයි ස්ථරී නොවූණා නම් කිසි දිවසක කාය වික්ද්‍යාණය නැ.

මනසට සිතුවිලි නොඳාවා නම් කිසිසේත් ම මතෙක වික්ද්‍යාණය නැ.

එතකොට දැන් මේක මේ සිතුවිලි එනවා ස්ථරී වෙනවා ආයතන අධ්‍යාත්මික ආයතන සහ බාහිර ආයතන; වික්ද්‍යාණය හටගන්නවා. ඒකන් එක්ක ම අර කියපු පණ්ඩුපාදානස්කන්ධ ක්‍රියාවලිය ඇති වෙනවා. ඒ සිතිවිල්ලත් එක්ක ම නැති වෙලා යනවා. දැන් අපි හිතමු උදාහරණයක් හැටියට කිසියම් ගබ්දයක් ඇහුනා කියල.

වක් ..... ගාලා ගබ්දයක් ඇහුණා. ඒ වක් ගාන එක එක්ක ම දැන් මෙහෙම... වක් මෙහෙම වක් ... වක් එතකොට මොකද

වෙන්නේ? මේ... ඒක එක පාරට ම හටගත්තා. නැතිවෙලා ගියා. ඒ එකකම විස්දුස්දූණය හටගත්තා ඒ එකක ම නැතිවෙලා ගියා. එතකොට මේ ක්‍රියාවලිය මේ පස්වුපාදානස්කන්ද ක්‍රියාවලිය මොකද වෙන්නේ. ඇති වෙනවා නැතිවෙනවා. ඇතිවෙනව නැතිවෙනවා. හටගන්නවා. නැතිවෙලා යනවා. මේක වේගයෙන් ක්‍රියාවෙමින් සිදුවෙනවා.

මෙක වේගයෙන් සිදුවන ක්‍රියාවලියක්. මෙක කාටවන් තේරන්නේ නැ; වේගයෙන් ඇතිවන නැතිවන ක්‍රියාවලියක් කියලා. මේ පස්වුප්පාදානස්කන්ද ක්‍රියාවලිය දන්නේ රහතන් වහන්සේ පමණයි. බුදු හාමුදුරුවෙන් තමයි මුළුන්ම දැක්කේ.

සිද්ධාරථ කුමාරයා ධර්මය හොයාගෙන ගිහිල්ලා අන්තිම ද්‍රව්‍යය බුද්ධත්වයට පත් වුණ ද්‍රව්‍යයේ, අර ඇහැටු බෝ රැක යට ඉදගෙන මුළුන් ම කළේ මොකක්ද? ඉදගෙන ඉවර වෙලා එයා එතෙක් කරලා තිබුණ හාවනාව පුරු පුරුදු හාවනාව තමයි ආනාපාන සති හාවනාව. උත් වහන්සේ ඒක පටන් ගත්තා. ආනාපාන සති හාවනාව කරන්ව.

ර්ට පස්සේ මොකද කළේ?

ඒකෙන් ප්‍රථම ද්‍රානය, ද්විතිය ද්‍රානය, තීතිය ද්‍රානය, වතුරථ ද්‍රානය ද්‍රක්වා ද්‍රාන වැඩුවා. ර්ට පස්සේ බුදු හාමුදුරුවේ කියන්නේ එහෙමයි. ඒ ද්‍රානවලින් ඉවත් වෙලා ර්ට පස්සේ බැලුවා ලේඛය දෙස කියලා කියනවා. දැන් මේ කරුවලේ ගහක් යට මොනවද ලේඛය බලන්නේ. මේ ලේඛය දෙස බැලුවා කිවිවේ ඔන්න ඔය ක්‍රියාවලිය දෙසයි බැලුවේ. තමාගේ ඇතුළත දෙස බැලුවා. තමාගේ ඇතුළත බලා හිටිය ම මෙන්න වෙන දේ.

භබිතයක් ඇහුණා නැතිවෙලා ගියා. අනික් කනින් ආය එකක් ඇහුණා. ඇති වුණා. නැතිවුණා. පුළුගක් හැමුවා - ඇගේ වැදුණා. සිතලක් හෝ යමක් දැනුණා. නැතිවෙලා ගියා. මෙන්න බුදු හාමුදුරුවේ ලේඛය දැක්කා. මේක තමයි. මොකද වෙන්නේ? මෙන්න මේ ක්‍රියාවලිය ඇතිවෙනවා. නැතිවෙනවා.

කබිදයක් ඇපුණා. නැතිව ගියා. බාහිර කබිදය තමයි බාහිර - ඒක රුප, ඇසයි වර්ණයි ස්ථරී වීම රුප එතකොට ඒ දෙක ස්ථරී වීමත් එක්ක හටගන්නා වික්ද්‍යුණාය - නාම-සිත. නාම-රුප, සිතයි කයයි නාම රුප දෙක ම ඇති වෙවි - නැති වෙවී ඉතිරියක් නැති ව ම ඇති වෙමින් නැති වෙමින් ගමන් කරනවා. මෙන්න මෙක තමයි කියාවලිය.

එතකොට මෙක තමයි මේ ලෝකය කියල කිවිවේ. එතකොට මේ ලෝකය අනිවිවයි. ඇති වෙනවා - නැති වෙනවා, අනිවිවයි. ඉතින් අනිවිව දෙයක් සැපයිද කවදාවත්? අනිවිව සියලුම දේවල් දුකයි. අන්න ඒක තිසා තමයි බුදු භාමූරුවේ ආනන්ද භාමූරුවන්ට කිවේ “ආනන්ද, ලෝකය තියෙන්තේ දුක උඩ” ඇත්තට ම මේ ලෝකය තියෙන්තේ මෙන්න මේ කියන අනිවිව උඩ. දුක කිවිවේ අනිවිව. අනිවිව උඩ තමයි ලෝකය මැවෙන්නේ. ඉතින් මේ ලෝකයේ කවරුවක් වත්, මේ රහතන් වහන්සේලා හැර මේ කවරුවක් වත් මෙක ද්‍රුන්නේ නැ. එතෙක් බුදුන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා ලෝකයට දහම් දෙසනකම්. බුදුන් වහන්සේ මෙක අවබෝධ කරගන්නකම් ලෝකයේ කවරුවත් දැනගෙන හිටියේ නැ. මූලින් ම බුදුන් වහන්සේ දැනගත්ත, මෙන්න වෙන දේ කියල. රට පස්සේ ඒක උන් වහන්සේ දේශනා කළා බාහිර අනිකත් යයට. රට පස්සේ ඒ අනුව ප්‍රතිපදාව පුරලා ආයේ අෂ්ටාංගික මාර්ගය වඩලා මෙන්න මේ කියන පණ්ඩුවුපාදාන-ස්කන්ධ දුක ඒ ගොල්ලා දැක්කා. මෙන්න මේ පණ්ඩුවුපාදාන-ස්කන්ධ දුක දැකැගැනීම ම තමයි රහත් එලය කියන්නේ. මෙක තමයි විජ්‍රාව. මෙක දිකිනකම් තමයි අවිජ්‍රාව. මෙක දැක්කා නම් මෙක තමා විජ්‍රාව. බුදුන් වහන්සේ එදා ර් මෙක තමයි දැක්කෙන්. මෙක තමයි අර්හත් එලයට පත්වෙන කොට දැකින දේ. ඒක තමයි බොහෝම බුදුන් වහන්සේ හරියට උදන් ඇනුව.

ඇදා පස්වග තවුසන්ට දහම් දේශනා කරදී මෙක කියල ඉවර වෙලා - පණ්ඩුවුපාදානස්කන්ධය ගැන, වතුරායේ සත්‍ය දේශනාවේ දී මොකක්ද කිවේ?

“ජාති’පි දුක්ඛා ජරාපි දුක්ඛා මරණම්පි දුක්ඛා” කියාගෙන ගිහිල්ලා අන්තිමට කිවිවා “සංඛිතේතන පස්ස්වූපාදානස්කන්ධා දුක්ඛා” කියලා. ඒ කරලා මේ පස්ස්වූපාදානස්කන්ධ දුක විස්තර කළා. දැන් මේ කියාවලිය තුළ මොනවද අපට තියෙන්නේ. වියුද්ධුණය එක්ක හටගන්නා මේ එස්ස - වේදනා - සයුදු, - වේතනා - මනසිකාර කියන කියාවලිය තුළ මෙන්න මේ රුප - වේදනා - සයුදු - සංස්කාර වියුද්ධුණ කියන ස්කන්ධ පහ තියෙන්නේ. වෙන මොක්ත් නැ.

ඇසයි - වර්ණයි කියල කියන්නෙන රුප. නාසයි ගන්ධයි කියල කියන්නෙන රුප.

කනයි ගබ්දයි කියල කියන්නෙන රුප. දිවයි රසයි කියන්නෙන රුප.

එච්චා මහා භුතයන්ගෙන් හැදිවිව දේවල්. මොනවද? පයිවි ආපො තේශේ වායො කියන මහා භුත හතර මුල් කරගත් හොතික දේවල් සියල්ල ම ඇතුළු වෙනව රුප ස්කන්ධයට. මෙන්න රුප.

එතකොට වේදනා. දැන් වේදනා කියල කිවේ ඉස්සර අපි අර පස්ස්වූපාදානස්කන්ධ කියල කියපු වේදනා වෙතසිකය. එතකොට දුක හෝ දුක්ඛ වේදනා සුබ වේදනා අදුක්ඛම සුබ වේදනා. ඔන්න ඔය කියන වේදනා තුන තමයි වේදනා වෙතසිකය. මේක තමයි වේදනා ස්කන්ධය කියල කිවිවේ.

ර්ලගට රුප - වේදනා, ර්ලගට සයුදු, ස්කන්ධ ස්කන්ධය. හදුනා-ගැනීම්. සයුදු, ස්කන්ධය කියල කිවිවා. සියලුම හදුනාගැනීම්. ලෝකයේ අපි විවිධ අරමුණු ආයතනවලට ලැබෙන අරමුණු හරහා අපි හදුනාගන්නා සියල්ල සයුදු, ස්කන්ධයට ඇතුළු වෙනවා.

ර්ලගට සංඛාර - සංස්කාර ස්කන්ධය.

සංස්කාර කියල කිවිව. මොකක්ද සංස්කාර කියල කිවිවේ. අර වේතනා වෙතසිකය. ඇති කරගත්ත කුසල අකුසල කරම

ටික. කුසල් හෝ අකුසල් කියන කරම රික. මෙක මෙතන සංස්කාර සේකන්ධය හඳුන්වන කොට බුදු භාමූදරුවෙන් වැඩියෙන් පාවිචි කළා. ප්‍රක්ශ්නුහිසංඛාර, අප්‍රක්ශ්නුහිසංඛාර - ආනෙක්ජ්ජාහි සංඛාර කියලා. ප්‍රක්ශ්නුහිසංඛාර කියල කිවිවේ කුසල කරම අප්‍රක්ශ්නුහි සංඛාර අකුසල කරම ප්‍රක්ශ්නුහි සංඛාර කියල කිවිවේ රුපාවචර කුසල්. දිවා ලෝක මනුෂ්‍ය ලෝක-දිවා සම්පත් මනුෂ්‍ය සම්පත් ලබාගන්ව නැත්ත්තම් සුගති සම්පත් ලබාගන්ව ඕන කරන කුසල්වලට කිවිව පින්වලට කිවිව ප්‍රක්ශ්නුහිසංඛාර කියල. අප්‍රක්ශ්නුහිසංඛාර කියල කිවිව අපාය-ගාම් නිරයගාමී සතර අපායට වැවෙන සියලු කරම අප්‍රක්ශ්නුහි සංඛාර එහෙම නැත්තම් අකුසල කරම, පවි කියල කිවිවා.

රුපාවචර කුසල්වලට ප්‍රක්ශ්නුහිසංඛාර කිවිව. භාවනාමය කුසල් - බුජ්ම ලෝකවලට යන කුසල්. ඒවට කිවිව ආනෙක්ජ්ජාහි සංඛාර කියල. එතකොට මෙන්න මේ සංඛාර තමයි බුදුන් වහන්සේ කිවිවේ මේ සංඛාර සේකන්ධය.

එතකොට වික්ශ්නුණය, වික්ශ්නුණය කියල කිවිවේ මොක්ද? අර ඇස කන නාසය දිව ගරීරය කියන ආයතන හරහා අරමුණු ලැබෙන කොට හටගන්නා සිතට, වික්ශ්නුණයට.

එතකොට ලෝකයේ තියෙන්නේ මේ පහ. රුප වේදනා සක්ෂිය, සංස්කාර වික්ශ්නුණ. එතකොට මං ඉස්සේල්ල කිවිව, මේ ලෝකය භට ගන්න හැටි කොහොමද දුක මත. මේවා මක්කෝම ඇතිවෙමින් නැතිවෙමින් යනවා. එතකොට මේවා අනිවිධ මේවා දුකයි. අනිවිව නිසා දුකයි අනිවිව දේවල් දුක දේවල් භෞදයි යහපත් කියලා. අපිට අල්ලාගන්ව යහපත් කියලා ආත්ම වශයෙන් මම මගේ කියලා අල්ලාගන්ව දෙයක් තියෙනවදී? නැ. ඒ නිසා මෙක අනාත්මය කිවිව. සරලව කියනව නම්, එතකොට මෙක නිසා තමයි කිවිවේ බුදු භාමූදරුවෙන් ආනන්ද භාමූදරුවන්ව ලෝකය තියෙන්නේ දුක උඩ කියලා. එතකොට මේ අපි දකින්නේ, මේ ලෝකය තියෙන්නේ, අනිවිව දුක්ල අනාත්ම කියන ත්‍රිලක්ෂණය මත. මෙකට කිවිවා ත්‍රිලක්ෂණය කියලා. එතකොට මේ රුප සේකන්ධය දුකයි.

රුප ස්කන්ධය අනිව්වයි දුකයි, අනාත්මයි.

වේදනා ස්කන්ධය අනිව්වයි දුකයි, අනාත්මයි.

සංස්කෘත්‍ය ස්කන්ධය අනිව්වයි දුකයි, අනාත්මයි.

සංඛාර ස්කන්ධය අනිව්වයි දුකයි, අනාත්මයි.

විශ්වැකුණ ස්කන්ධය අනිව්වයි දුකයි, අනාත්මයි.

බුදුන් වහන්සේ අපට දේශනා කළා. මේ රුපස්කන්ධය දකින්ට කිවිවා. මේ පයිටි, ආපෝ, තේජෝ, වායෝ කියන මහා භූත හතර මුල් කරගත් ආධ්‍යාත්මික හා බාහිර සියුම් සහ ගොරෝසු කියන සියලු රුපයන් දකින්ට කිවිවා. මොන විදියටද හැඳින්නුවේ මොනවට ද මේ රුපස්කන්ධය සමකලේ. මොනවටද? උපමාවක් දුන්නා රුපස්කන්ධය හරියට පෙණ ගොඩක් වගේ කිවා. පෙණ දැකළා ඇති නේ. වක්කඩ්වලින් එහෙම වැටෙන කොට අර තියෙන්නේ නේද? සුදු පාටට. අපට එකේ ගන්ට දෙයක් තියෙනවද? අල්පුවම පොඩී වෙලා යනව පෙණ. බෝල බෝල මතු වෙවි ඇති වෙවි පුපුර පුපුරා යනවා. පෙණ ගොඩක් කියන්නේ එකට නේ. එතකොට මේ රුප ස්කන්ධය හරියට පෙණ ගොඩක් වගේ. හරි,

ර්මුගට වේදනා. වේදනා ස්කන්ධය - සුඛ වේදනා හෝ දුක්ඛ වේදනා හෝ අදුක්ඛම සුඛ වේදනා හෝ මේ කියන වේදනා හරියට මොනවා වගේද? බුදු හාමුදුරුවෙවා උපමා කලේ මොකකටද? වේදනාව දිය බුබුලක් හැරියට. දැන් වහලෙන් එහෙම වතුර ගොඩකට වතුර බින්දුවක් වැටුණම වක් ගාලා බෝලයක් මතුවෙලා පුපුරලා යනවා ක්ෂණයකින් ඇතිවෙලා බෝලයක් හැදිලා පුපුරල යනවාතේ. අන්න ඒ වගේ සියලු වේදනා රුප වේදනාවත් දුක් වේදනාවත්, අදුක්ඛම සුඛ කියන වේදනාවත් හරියට දිය බුබුලක් වගේ. ක්ෂණයකින් ඇති වෙලා නැති වෙලා යනව. මිනිස්සු මික දන්නේ නැ. හරි, එතකොට දකින්ට කිවේ දිය බුබුලකට වේදනාව.

ර්මුගට සංස්කෘත්‍ය ස්කන්ධය. සියලු හඳුනාගැනීම බුදුන් වහන්සේ උපමා කලේ මොනවටද? මිරිගුවකට. කිසි ම හඳුනා

ගැනීමක් කියල දෙයක් ගතයුත්තක් නැ. මිරිගුවක් වගේ. අර පායන කාලට ඇත ජේනවා. බැලුවහම බැලු බැල්මිට ඇත බැලුවම පේන්නෙන වතුර වගේ. දැකල ඇතිනෙ මිරිගුව කියන එක, නේද? යන්ට යන්ට එහෙම පේනවා. නමුත් වතුර තියෙනවදී? එතන ජලය නැ. එක අපිව ඇස රවටන මායාවක්. එතකොට සක්කුව කියල කියන්නේ මේ සත්ත්වයා අපි මේ මනුෂ්‍යයේ රවටන මායාවක් විතරයි. මිරිගුවක්. දැන් පේනවදී? කවුරුවත් මෙහෙම හිතුවදී? හිතන් නැ. හරි, එතකොට සක්කුව මිරිගුවක්.

රළගට සංඛාර, ඒ කිවිවේ කරම. තුසල කරම හෝ අකුසල කරම. මේ සියලු කරම බුදුන් වහන්සේ හැඳින්නුවේ කෙසෙල් කඳකට. සමාන කළේ කෙසෙල් කඳකට. කෙසෙල් කදේ කොච්චාවර පතුරු ගැලෙවිවත් අරවුවක් ලැබෙනවදී? මුළු ගහ ම ඉවර වෙනකම් ගලෝල ගලෝල ගලෝල ඉවර කරනුහැකි. ඉවර වෙලා යනව මිසක් අරවුවක් හරයක් නම් ලැබෙන්නේ නැ. පැහැදිලිද? මේ බුදුහාමුදුරුවා කියපු විදිය.

දැන් අපිට, මේ සාකච්ඡාවත්, පසුගිය වැඩ සටහනුත් හරහා එන, සහ අපට දැනගන්ට ලැබෙන දේ තමා මේ අද පවතින තත්ත්වේ. අද හරිම උනන්දුවක් නේ පින්කම්වලට, ප්‍රණාය කරම්වලට. මේ... පිනුත් පවත් දෙක ම කරම. පින්කම් පිළිබඳව පුදුම උනන්දුවක් තියෙන්නේ. දැන් බුදු හාමුදුරුවා මේක හැඳින්නුවේ මේ... මය ඔව්වර අපි කොච්චාවර කැශගෙන පින් කළත් හරයක් නැති දෙයක් හැරියට. දැන් බලන්ට පස්ව උපාදානස්කන්ධය තුළ බුදු හාමුදුරුවා උපමා කළේ මේ ඔක්කොම දුක. රැප - වේදනා - සක්කු - සංඛාර - වික්කුණු. දැන් වික්කුණුය හැඳින්නුවේ මැරික් කාරයෙක් හැරියට. හරි. මෙතන මම මේ කියපු සංඛාර කියන කොටස කරම. දැන් අපි හැමදාම කරන්නේ මේ කරම රස් කරන එක. මේ ඇස කන නාසය දිව ගරීරය මනස පිනවීම හරහා මේකට ඔහු කරන අරමුණු හොයාගෙන තමයි අපි හැමදාම හැම කටයුත්තක් ම කරන්නේ. උදේ නැගිට්ට වේලේ ඉදලා

හැන්දැවේ තින්දට යන තුරු අපි මොකද කරන්නේ? මේ මොකක් හෝ ආයතනයකින්, ඇසු කන නාසය දිව ගැරය මනස කියන මේ ආයතන හයෙන් අරමුණු අරගෙන ඒක ආස්ථාද කිරීම. කැමති එකේ ඇලෙනවා. අකමැති එකේ ගැවෙනවා. ඔය ක්‍රියාවලිය තමයි කරගෙන කරගෙන යන්නේ. මේක තමයි දැක්කේ බුදු භාමුදුරුවෝ. දැන් මේක තමයි අපි හැම වේලේම කරන්නේ. ඉතින් දැන් මේක අනිවිච නම් මේක දුක නම් මේක අනාත්ම නම් අපට තියෙන්නේ මේ කුණු ගොඩ පිටින් ම මේ සේකන්ද පහ ම අතහැරල අයින් කරල දාන එක. මේක දුකයි. මේක නිසා තමා මිනිස්සු අඩන්නේ. වැළපෙන්නේ. ගොක වෙන්නේ. ඔය කියන්නේ ජාති ජරා මරණ සෝක පරිදේව දුක්ඛ දේමනස්ස උපායාස කියන එකොලොස් ගින්න. මේ එකොලොස් ගින්න ම කොහො තියෙන්නේ. මෙන්න මේ කියපු පක්ෂ්වූපාදානස්කන්ධයේ. මේ සේකන්ධ පහ අතඅරුල දැමීම නම් මේ දුක ඉවරයි. අර ඉපදීම, ජරාව, මරණය කියපු ඒ දුකත් ඉවරයි. එතැනින් තොකියවෙවි මේ රේට වඩා ගැමුරු අර්ථයෙන් දක්වන සියලු දුක් කදම අහෝසියි. මේ සේකන්ධ පක්ෂ්වකය අතහරින්ට පුළුවන් නම්, අතහැරය නම්, අපි දැන් මොකද කරන්නේ. මේක අත හරිනවද? මේක දන්නවද? මෙහෙම කියල නෑ. අපි දහ අත් දුවනව මේ ඇසු පිනවන්ට රුප හොයාගෙන, කන පිනවන්ට ගබා හොයාගෙන, නාසය පිනවන්ට ආස්ථාණ ගන්ධයන් හොයාගෙන, දිවට රසයන් හොයාගෙන, කයට ස්පර්ශයන් හොයාගෙන සහ මනසට සිතුවීලි හොයාගෙන. මේක තමයි හැමදාම කරන්නේ. වෙන මොකුත් කරන දෙයක් නෑ අපි. මේක තමයි වේතනාව. මොනවද මේ ඇසු, කන පිනවන එකට අපි කියන්නේ මොකක්ද? කාම වේතනා, කාම. මේවා පිනවීම කාම. එතකොට මේ පිනවනවා කියල මොනවද කරන්නේ. මේ පක්ෂ්වූපදානස්කන්ධය පෙශණය කරන එක. සේකන්ධය. එතකොට, දැන් මොනවද කරන්නේ? මේ ඉන්දිය පිනවන එක තමයි දිගින් දිගට කරගෙන යන්නේ. මේවට අරමුණු හොයාගෙන යන්නේ එකයි. ඉතින් මේවට අපිට

හැමවෙලේම ප්‍රිය අරමුණු ලැබෙන්නේ නැ. අප්‍රිය අරමුණුත් ලැබෙනව. ප්‍රිය අරමුණේ ඇලෙනව. අප්‍රිය අරමුණේ ගැටෙනව. වැඩි හරියක් ලැබෙන්නේ අපි ප්‍රිය නොකරන අරමුණු. වැඩි හරියක් අපට වෙන්නේ ඒවායෙන් මිදෙන්ට. ප්‍රිය අරමුණු ලැබෙන්නේ රිකයි. ඒක හින්ද සැහෙන අරගලයක් කරන්ට වෙනවා. ඉතින් මේවා හොයාගෙන හොයාගෙන යනවා. ඉතින් මේක තමයි ජ්වත් වෙනවා කියල කරන්නේ. එතකොට අපිට දැන් තියෙන ගැටුව මේ ස්කන්ධ පස්ක්වකය ඉබේ පහළ වෙන්නේ නැ. ආයතනත්, අරමුණුත් නිසා දැන් ඉස්සෙල්ල අපි මතක් කළා මේ ලෝකය හටගත්තේ කොහොමද කියල. මේක හටගත් දෙයක්. මේක හටගත්ත. අපි නිකම් ඉන්නේ නැ. මේකම තමයි පෝෂණය කරගෙන කරගෙන යන්නේ. ඉතින් මේවා පවත්වගෙන යන්ට මේක පෝෂණය කරන්ට හරි ආංශාවක් තියෙනවා. ඒක තමයි තණ්හාව. ඒකයි බුදුහාමුදුරුවෝ කිවිවේ අර වතුරායී සත්‍ය දේශනාවේදි දුක්ඛ සත්‍යය දේශනා කරල ඉවර වෙලා මේ දුකට හේතුවත්, මේක නිකම් හටගත්තේ නැ. දුක, හේතුවකින් හටගත්තේ. ඒ හේතුව තමයි තණ්හාව කියල කිවිවේ. කාම තණ්හා, හට තණ්හා, විහාර තණ්හා කියල කිවිවේ මේක. දැන් කාම තණ්හානේ මේවා. ඇස, කන, නාසය, දිව, ගිරිය, මනස ආදි ඉනුදියයන් පිනවීමේ ආංශාව. මේකත් තණ්හාවක්. ඒක කාම තණ්හා කියල කිවිවා. රුප තණ්හා, ගලිද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොටියිබ්ල තණ්හා, ධම්ම තණ්හා කියල මේ ආයතන හයට එන ඒ ආයතනවල හටගත්තා තණ්හාව වශයෙන් මේ තණ්හාව වෙන්කරල පෙන්නුව. මේ සියල්ල තමයි කාම තණ්හාව.

රට පස්සේ හට තණ්හා - නැවත නැවත උපදින්ට තියෙන ආංශාව. යළි යළිත් හටයේ උත්පත්තිය ලබන්ට තියෙන ආංශාව. ඒකත් තණ්හාවක්. හට තණ්හාව.

විහාර තණ්හා - එසේ ඉපදෙන්නැති වෙන්ට තියෙන තණ්හාව. ඒකත් තණ්හාවක්. මේ දෙක ම තණ්හා. එතකොට මේ තණ්හාව පෝෂණය කරන ඒක තමයි කරන්නේ. පැහැදිලිද

මං මේ කියපු දේ? දැන් පස්වූපාදානස්කන්ධය කියපු වික පැහැදිලිද? රුප, වෙදනා, සක්ෂියු, සංඛාර, වික්ෂ්‍යණ. දැන් ගොඩක් අයට ගැටුපු තියෙනවා. දැන් මහත්තයා මගෙන් ඇහුවා ඉස්සෙල්ල ප්‍රශ්නයක්. සංඛාර ගැන. ඇහුව නේද? සංඛාර. මොකක්ද ඒ ඇහුවේ ඇතිවෙනව නැතිවෙනවා කියලද? සංඛාර කියන්නේ දැන් මෙතන, මතක තියාගන්ට, සංඛාර කියන වවතෙන. මම දන්ත විදියට නම් ලෝකයේ තියෙන ලොකු ම වවතෙට වඩා විතරය දෙවනි වෙන්නේ. මම දන්න විදියට නම් ලොකු ම වවතෙන “ධම්ම” කියන එක. දම්ම කියන එකට ලෝකේ තියෙන ඔක්කාම ඇතුළත්. රීට පොච්චික් පල්ලෙහයින් තමයි තියෙන්නේ, රීට වුවිටක් ප්‍රං්ඡිය සංඛාර කියන වවතෙන.

සංඛාර කියන්නේ මොනවාද? සංඛාර කියන වවතෙන තේරුම් කිපයක් තියෙනව, ඒ යෙදෙන තැන අනුව. පුළු භාමුදුරුවා දක්වලා තියෙනවා. එකතැනකදී කිවිවා, “අනිවිවා වත සංඛාරා - උප්පාද වය ධම්මිනො.” එතන කියන්නේ අනිවිවා වත සංඛාරා - “සංඛාර අනිත්‍යයි.” උප්පාද වය ධම්මිනො” - ඇතිවෙනවා නැතිවෙනවා. දැන් මම ඕකතේ ඉස්සෙල්ල කිවේ ඇතිවෙනවා නැතිවෙනවා.

අසේ, කන, නාසය කියන ඒ ආයතන හයට බාහිර අරමුණු ලැබෙනවා. ඒ අරමුණු එක්ක ස්ථරීය වෙන කොට මොකද වෙන්නේ? අර කියන පස්වූපාදානස්කන්ධ ක්‍රියාවලිය. පස්වූපාදානස්කන්ධ ලෝකය මැවෙනවා හරි, එතකොට මේක අනිවිවයි.

“අනිවිවා වත සංඛාරා” - සංඛාර අනිවිවයි. “ශ්‍රේෂ්ඨාද වය ධම්මිනො” ඇතිවෙනව නැතිවෙනවා. මොනවා හරි ලෝකයේ ඇතිවන නැති වන ස්වභාවයකට යමක් ඇද්ද ඒවා සංඛාර. මෙතන ලොකු තර්කයක් තියෙන්නේ නැද්ද? ලෝකයේ මොනව හරි ඇති වන නැති වන දෙයක් තියෙනව නම්, ඒවා සංඛාර. එතකොට සංඛාර යනු කුමක් ද? ඇති වන නැති වන දේවල්. අනිවිව දේවල්. එතකොට සංඛාර කියන්නේ අනිවිව “අනිවිවා වත සංඛාරා” ඒ කියන්නේ. “ශ්‍රේෂ්ඨාද වය ධම්මි නො”

ඇතිවෙනවා තැකිවෙනවා. ඔන්න සංඛාර. එක උත්තරයක්. හරි.

ර්ලගට තව තැනකදී “අවිත්පා පව්චයා සංඛාරා” කියල කිවිව. තැත්තම් පක්ෂ්ව උපාදානස්කන්ධ කිවිව. රුප - ටෙදනා - සක්ෂ්යා - සංඛාරා කියල. ඒ කිවිවේ කරම. හැබැයි, මේ කරමත් හටගත්තා. අර ප්‍රධාන හටගත් දේ තුළ මෙකත් තියෙන්නේ. නමුත් අපි මෙතෙන්දී අදහස් කරන්නේ කුසල අකුසල කරම. මේ සංඛාර කියන්නේ කුසල අකුසල කරම මෙතෙන්දී. හැබැයි, අතෙන්දී සංඛාර කියල කිවිවේ ඔය තේරුම දෙක තමා, ප්‍රධාන වශයෙන් අපට දකින්ට ලැබෙන්නේ. දැන් ඒ ප්‍රශ්නෙට උත්තරය හරිද?

එතකොට දැන් ඔය කුසල අකුසල කරම කියන තැන ඔය අපි කියන්නේ ඉස්සෙල්ල කියපු විදියට ඔය කරන කියන සියලු කුසල කරම කියන ඒවා ඔක්කොම වැටෙන්නේ, අනිවිව ගොඩට. මේවා දුක හැරියට සලකන්නේ මොකද හේතුව මේ පක්ෂ්වූපාදානස්කන්ධය තියෙන්නේ ලෝකය තුළ. ලෝකය ලෝකිකයි කියල අපි කියන්නේ ලෝකය තුළ මේ ලෝකය දුකයි. මේ ලෝකය දුකයි. මෙක තමයි, බුදුන් වහන්සේලා පහළ වෙන්නේ, මෙක කියන්ට. මේ ලෝකය දුකයි. මෙක ඉඩේ හටගත්තේ නැ. කවුරුවත් මැවුවේ නැ. මෙක කවුරුවත් නිරමාණය කළේ නැ. සර්වබලධාරී දෙවියන් වහන්සේ කෙනෙක් ගෙනාවේ නැ. මහා බ්‍රහ්මයෙක් මැවුවේ නැ.

මෙක කිසියම් හේතුවකින් හටගත්ත දෙයක්. මෙක හටගත්ත තණ්හාව නිසා. මොකක්ද මේ හටගත්ත ලෝකය. පක්ෂ්වූපාදානස්කන්ධ ලෝකය. මෙක හටගත්ත. හටගත්ත තණ්හාව නිසා. ඉතින් මේ ලෝකය දුකයි. මේ දුකින් මිදෙන්ට නම් අපි මොකක්ද කළ යුත්තේ. තණ්හාව තැකි කරන්ට ඕන මොකටදී? පක්ෂ්වූපාදානස්කන්ධ දුකින් නිදහස් වෙන්ට. පක්ෂ්වූපාදාන-ස්කන්ධය හටගත්ත තණ්හාව නිසා. දුකින් මිදෙන්ට තණ්හාව තැකි කරන්ට ඕන.

මොකක්ද තණ්හාව? කාම තණ්හා, හට තණ්හා, විහව තණ්හා. කාම තණ්හා කිවිවේ මොකක්ද?

අසින් රුප දැකල ආස්වාද කරන්ට තියෙන ආගාව. ඒකට කිවිව “රුප තණ්හා”.

තනින් ගබඳ අහල ආස්වාද කරන්ට තියෙන ආගාව. ඒකට කිවිව “ගබඳ තණ්හා.” නාසයෙන් ප්‍රිය අරමුණු ආසාය ලබල නාසය පිනවන්ට තියෙන ආගාව. එතකොට ඒකට කිවිවා “ගන්ධ තණ්හා”.

දිවෙන් රස දැනිලා ආශ්වාද කරන්ට තියෙන ආගාව - “රස තණ්හා”.

කයෙන් ස්පර්ශ ලබලා ආශ්වාද කරන්ට තියෙන ආගාව. “පොටියබා තණ්හා”.

මනසින් සිතිවිලි සිතලා ආස්වාද කරන්ට තියෙන ආගාව - “ඩමම තණ්හා”.

ඉතින් මෙන්න මේ කියන ආයතන හය පිනවීම තමයි අපි කරන්නේ “තණ්හාව” කියල. මේකට කිවිව කාම තණ්හා මෙන්න මේ ආයතන පිනවීම.

එතකොට අනික් තණ්හාව තමයි “හට තණ්හාව.” නැවත නැවත යළි යළින් ඉපදීමට ඇති ආගාව හට තණ්හාව. ඒකත් තණ්හාවක්. ඒක තමයි ඒකට හට තණ්හා කියල කිවිවේ.

අනික් තණ්හාව තමයි “විහව තණ්හා.” විහව තණ්හාව කියල කිවෙ හට තණ්හාවේ අනික් පැත්ත. නැවත නැවත උපදින්ට වුවමනාවක් නැ. ඒකත් තණ්හාවක්. දැන් මේ තණ්හාව කාම තණ්හා හට තණ්හා, විහව තණ්හා. මේ තණ්හාව තිසා තමයි දුක හටගන්නේ. දැන් මේ දුක හටගත්තා. මේ දුක තුළමත් මේ තණ්හාව තියෙනව. මේ පක්වුපාදානස්කන්ද දුක තුළ මේ තණ්හාව තියෙන්නේ. මේ අපි දැන් බුද්ධ භාමුදුරුවා දේශනාවකට අපිට පහසු වෙන්ට මේක කිවිවට දැන් රුප වේදනා සක්කු, සංඛාර වික්කුණ කියන තැන ම

මෙ සංඛාර හටගන්නේ තණ්ඩාව නිසා. මෙ කුසල් අකුසල් දෙක ම සිද්ධවෙන්නෙන් වෙතනාවෙන් නේ. මෙක අනිවාරය-යෙන් ම ප්‍රිය අරමුණේ ඇලෙමින් සහ ප්‍රිය අරමුණේ ගැටීම් වශයෙන් ලෝහ ද්වේෂ වශයෙන් තණ්ඩාව ක්‍රියාත්මක වෙනවා. දැන් මෙක බොහෝ දෙනෙක් දන්නේ නැ. දැන් හරිම ගැටලුවක් හැම දෙනාට ම තියෙනවා මේ පින හා කුසලය පිළිබඳව. ඔය ගැටලුව එන්නේ ඒකයි. දැන් පින්කම් නේ තියෙන්නේ හැම තැනම. පින්කම්. දානමය පින්කම්, පරිත්‍යා ධර්ම දේශනා, ධර්ම දේශනා. එතකොට දන් දෙනවා, දාන පින්කම්. බුද්ධ වන්දනා, එක බුදු කෙනෙක් නොවේ. බුදුවරු විසි අට දෙනෙක්. අටවිසි බුද්ධ වන්දනා. තව තියෙනව සත් බුදුවරු වදිනවා කියල කියනව. ඔය විදියට හඳාගෙන.

රට පස්සේ ආයේ මහා සංස රත්නය වෙනුවට එකම සංස රත්නය වෙනුවට අද වෙන කොට අසූ මහ ගුවක ප්‍රාජා භූගක් දේවල් හඳාගෙන පින්කම් වශයෙන්, පින - පින - පිනමයි කරා කරන්නේ. හැම වේලේම. දෙව් මිනිස් සැපමයි ප්‍රාර්ථනා කරන්නේ. ඉතින් මේ කියන හැටියට මේ පින හා මේ කියන දෙව් මිනිස් සැප, සැපද කියලා ගැටලුවක් දැන් මතු වෙනවා. දැන් මේ පක්ෂ්වුපාදානස්කන්ධය තුළ දුක්ඛ සත්‍යය තුළ පක්ෂ්වුපාදානස්කන්ධ ලෝකය ම දුකයි කියපු තැන, මේ ලෝකය තුළයි දිවා ලෝකය කියන්නේ. දැන් මේ අපි ඉන්නේ මනුෂ්‍ය ලෝකය තුළ. මේ මනුෂ්‍ය ලෝකය සැපද? ආය මොකටද ප්‍රාර්ථනා කරන්නේ. හරිම ගැටලුවක් නේද? මේ ඉන්නෙන් මනුෂ්‍ය ආත්මයක. අපි ලබල තියෙන්නේ හැමෝම මනුෂ්‍ය ආත්ම. මේ බණ කියන මමත් මේ බණ අහන අනික් අයත් ඔක්කොම මනුෂ්‍යයො. මේ සුගතියක් එතකොට ඉතින් මේ ලෝකය තුළ සුගතියකයි අපි ඉන්නේ. ඇයි යළින් දෙව් මිනිස් සැප ප්‍රාර්ථනා කරන්නේ. ඕනිද? ඇයි ඉතින් ප්‍රාර්ථනා කරන්නේ. අපි කවදාවත් සැහීමට පත්වෙලා තියෙනවද? කවද්ද අපි සැහීමට පත් වෙන්නේ? මේ සැප බලාපොරොත්තු වීමේ කෙළවර කොතනද? මේවා කෙළවර තමයි බොහෝ දෙනා නිවන් ප්‍රාර්ථනා කරන්නේ. මේ දෙව්-මිනිස් සැපවල කෙළවර

කොහොද? දෙවි මිනිස් සැප කියන්නේ මොනවාද? ආයෝත් තණ්ඩාව. මේ වඩින්නේ තණ්ඩාව. මේ පින් කරකරා කරන්නේත් තණ්ඩාව. එතකොට මේ ලෝකයේ දෙවි මිනිස් සැප කියල කියන්නේත් මේ ලෝකයට අයිති දෙයක්. සාපේක්ෂ වශයෙන් සතර අපායට වඩා මේක සැපයි. දැන් මිනිස්සූ දන්නව මනුෂා ලෝකය, මේක සැපයි කියලා හිතාන ඉන්නේ. මේක සැපයි නම් ආය දිවා ලෝකයක් ප්‍රාර්ථනා කරන්ට ඔහු මින නෑ. මේක දුකයි. මේක සැප නම් ආය මිනිස්සූ අඩ්න්නේ නෑනේ. වැළපෙන්නේ නෑනේ. මුලින් කියාපු අර ජරාවට පත් වීම, මරණයට පත්වීම, ප්‍රියයන්ගෙන් වෙන්වීම, ඔය කියන දුකවල් නෑනේ. මේ ඔක්කොම මෙතන තියෙනවතෙන. එතකොට මෙන්න මේ ලෝකයම දුකයි. මෙන්න මේ දිවා ලෝකත් මනුෂා ලෝකත් දෙක ම තියෙන්නේ මේ පස්දුවුපාදානස්කන්ධ ලෝකය තුළ. අපි කවදා හරි දුකින් මිදෙන්ට නම් ගැලවෙන්ට ඔහු මේ පස්දුවුපාදානස්කන්ධ දුකින්. දැන් මේ ලෝකය; මේ ලෝක ධාතුව කියල ගත්තම බුදුනාමුදුරුවෙනා කියනව මේ ලෝක ධාතුව තුළ සත්වයා උත්පත්තිය ලබන හුම් තිස් එකක් තියෙනව කියල. ඒ කියන්නේ සතර අපාය. අකුසල් කළාම පින් නොකළාම යන තැන. අපාය හතරයි, මනුෂා ලෝකය සහ දිවා ලෝක හයයි, එතකොට එකොළහයි. මේවට කිවිව කාමාවටර කුසල් හෝ අකුසල්වලින් උපදින කාම ලෝක කියල. එතකොට කාම සුගති හතයි, කාම දුගති හතරයි එකොළහයි. රට අමතර ව බුහුම ලෝක තියනව විස්සක්. දැන් විස්තර කරන්ට යන්නේ නෑ. මේවා හාවනාමය කුසල්වලින් අර ආනෙක්ඡ්ජාහි සංඛාරවලින්, හාවනාමය ද්‍රානාමය කුසල්වලින් උපදින තැන් විස්සක් තියෙනවා. මේ ඔක්කොම එකතු කළා ම තිස් එකයි. මේ තිස් එක ම අයිති ලෝකයට. මේ ලෝකය සංඛාරයි. හටගත්තා හටගත්තේ තණ්ඩාවෙන්. මේ ලෝකය දුකයි. මේකෙන් මිදෙන්ට ඔහු. ඉතින් එක තිසා ප්‍රශ්න මතුවෙන්නේ. දැන් ප්‍රශ්න කරන අයත් ඉන්නව. අර කරා කරන අය කියන හැරියට පින, මේ පින්කම් ඔහුදී? හරි ගැටලුවක් පිනද? කුසලයද? පින ම තිබුණා නම් හවය දික්වෙනව. හවය, සසර.

සසර කියල කියන්නේ මම. නැත්තම් මේ ලෝකය. සසර පැවැත්මට තමයි පින් අවශ්‍ය. සසරින් මිදෙන්ට නම් පිනත් අතහරින්ට ඕන. පක්ෂුවුපාදානස්කන්ද ම අතහරින්ට ඔනැ. හරි, එතකොට පිනුත් අතහරින්ට ඕන. පිනත් වැඩක් නැ. වැඩක් තියනවද? වැඩක් වෙන්නේ නැ. පිනුත් අතහරින්ට ඕන. එතකොට අපි වඩන්ට ඕන මොනවද? අපි කරන්ට ඕන කුසල්. කුසලය, කුසලතාව, නිපුණත්වය, මොකටද කුසල් වඩන්නේ. පක්ෂුවුපාදානස්කන්දය අතහරින්ට. මේ රුප වේදනා සංයු සංඛාර වික්ද්‍යාණ කියන මේ ලෝකය අතහරින්ට. මේ ලෝකය දුකයි තම් මේ ලෝකයෙන් ගැලවෙන්ට ඕනැ. ලෝකයෙන් එතෙර වූනා නම් දුක ඉවරයි. දුකට හේතුව තමයි තණ්හාව. අපි දන්නේ නැ. මේ තණ්හාව පෝෂණය කරමින් අපි ඉන්නව ඒ දුක තුළ ම. බුද්ධාමුදුරුවේ දැකකෙ ඕන්න ඕක. මේක තමයි දුක. මේ දුකයි අතහරින්ට ඕන. පැහැදිලිද කියපු දේ.

එහෙම නම් මේක අතහරින්ට ඕනවෙන්නේ කුසලය. එ නිසා කුසලය ඕන කරන්නේ මේක අතහරින්ට. පින අවශ්‍ය වෙන්නේ ලෝකයේ ඉන්ට. ඔව්, ලෝකයේ පැවැත්මට. හව පැවැත්මට. සසර පැවැත්මට. පින හේතු ප්‍රත්‍යාවෙන්නේ හවයේ පැවැත්මට. කුසලය අවශ්‍ය වෙන්නේ ලෝකයෙන් එතෙර වෙන්ට. එතකොට පින අවශ්‍ය වෙන්නේ දුක ම උපදවා ගැනීමට. කුසලය අවශ්‍ය වෙන්නේ දුකින් මිදෙන්ට. දැන් පැහැදිලිද කියපු දේ? දැන් අපි පින් කියල මොනවද කරන්නේ. දන් දෙනව.

දානය සීලය එතකොට හාවනාත් ඇතුළත් වෙනව. ධ්‍යාන වඩන ඒවා එහෙම. අර මං කිවිව ධ්‍යානවලින් ලෝක විස්සක්, බුහ්ම ලෝක විස්සක් තියනව කියල. ඒ ධ්‍යානමය කුසල්වලින් යන්නේ. එතැන් විස්සයි. ඒකත් ලෝකය. හැබැයි ලෝකෙට ඇතුළත් ලෝක ධාතුවේ තියෙන්නේ. ඒත් දුකමයි ඒකත් අනිව-වයි. එතනත් “මම” ඉන්නවා. නෙවසක්ද නාසක්ද යතනය කියන ධ්‍යාන ලබල මං හිතන්නේ. ආපු ලක්ෂ වගේ විශාල

කල්පවලින් එහේ, මතුළු ලෝකයට වඩා දිවා ලෝකවල ආසුකාලය දීගයි. බූහ්ම ලෝකවල ආසුකාලය කල්පවලින් මතින්නේ. දැන් ඉතාම ඉහළ අකනිටා බූහ්ම ලෝකයට ගියත් එතනත් දුකයි. එතනත් “මම” ඉන්නවා. එතනත් විදින්නෙක් ඉන්නව. දැන් පසුවූපාදානස්කන්ධය ම දුකයි කියල කිවිව නම් සියලු ලෝක දුකයි. සියලු වේදනාත් දුකයි. සියලු විදීම දුකයි. ඉතින් ලෝකය තුළ විදිනව. නෙවසස්සේදු භාසස්සේදු ධ්‍යානය ලබල. අකනිටා බූහ්ම ලෝකයට ගියා වුණත් එතනත් විදිනව. එතනත් “මම” ඉන්නව. එකත් ලෝකිකයි. එකත් දුකයි. පැහැදිලිද? අනිවිව නිසා ම නොවෙයි විදීම ම දුකයි. අනිවිව නිසාත් දුකයි. දුක නිසාත් දුකයි. මේක දුකයි. සියලු විදීම දුකයි. එතකොට අපි පින් කරනව කියල කරන්නේ, දත් දීමෙන්, සිල් රැකිමෙන්, භාවනා කිරීමෙන්, මේ සියලුලෙන් ම කරන්නේ මොකක්ද? දුක් වඩා එක. දුක වඩාන්නේ.

### ප්‍රශ්නයක් :-

ඒ තුළ කුසල් රස්වීමක් සිද්ධ වෙන්නේ නැද්ද?

### පිළිතුර :-

නැ. නැ. නැ. කුසල් රස්වෙන්නේ නැ. මං කියන්නම් කුසල් රස්වෙන හැරි. දැන් මේ අපි බොහෝ දෙනා කරන්නේ පින්නේ. පින බලා ගෙන නෙ. අද භාවනාත් කරනව. බොහෝ අය භාවනා කරනව. අද භාවනාව මෝස්තරයක් බවට පත්වෙලා. දානමය පින්කම් සිලමය පින්කම් පරිත්‍යාණ දේශනා වගේ. ඒ විවිධාකාර ඒ පින්කම් වගේ ම රේඛට අද රේට ඩ්ගක් උඩට ගිහිල්ල තව පිරිසක් විශාල වශයෙන් භාවනාමය පන්ති වශයෙන්, රියුළුන් දෙනව වගේ ව්‍යාපාරයක් වශයෙන් වගේ පේන විදියට සියගෙනන් දහස් ගණන් රස් කරගෙන එකදිගට කරගෙන යනවා. භාවනා, මේ භාවනා දෙනව. දෙනව කියල කියන්නේ, අපි භාවනා පන්ති ගියා කියල කියන්නේ. භාවනා වැඩසටහනට. හරි ගැටුවක්. දැන් මේ අයගෙන් ඇහුවොත් ඇයි භාවනා කරන්නේ මොකටද කියල, උත්තරයක් නැ. මොකක්ද භාවනාව ඇහුවොත් උත්තරයක් නැ.

මේ; මෙතන මං මේ කියන්නේ, මේ වැටිල තියන අවුල මං. මේ පෙන්වා දෙන්නේ. කොහොම හරි අපි මතක තියා ගන්ට ඕන, සියලු පුණුකරුම දුක තුළමයි තියෙන්නේ.

සංඛාර කියල කිවිවේ සංඛාර ස්කන්ධය. සංඛාර. බුදුන්වහන්සේ පින හැඳින්නුවේ එතකොට, සංඛාර කියල. මෙතන හඳුන්වන්නේ කුසල අකුසල කරුම කියල. මේ කරුම හැඳින්වූවේ මොකක් හැටියට ද? උපමා කළේ කෙසෙල් කඳකට. කෙසෙල් කදේ පතුරු කොට්ටර ගැලෙවිවත් හරයක් නැ. අරටුවක් කවදාවත් හම්බ වෙන්නේ නැ. පතුරු ගලවල ගලවල කද ඉවර වෙලා යනාව. එතකොට එහෙම නම්, අපට අවශ්‍ය වෙන්නේ පින නොවේ. පින් ගැන කරා කරන්ට බුදුවරු පහළ වෙන්ට ඕන නැ. බුදුවරු හිටියත් නැතත් සසර පැවැත්ම තියෙනව. ලෝක පැවැත්ම තියෙනව. දුක තියෙනව. ලෝකය තියෙන්නේ කොහොද අහපුවාම ආනන්ද හාමුදුරුවන්ට උත්තර දුන්නේ “ලෝකය තියෙන්නේ දුක උඩි” කියල. එහෙම නම් මේ ඔක්කොලාම ඉන්නේ මේ දුක උඩි. මේ සියලු සත්ත්වයේ ඉන්නේ දුක උඩි. එතකොට දුකේ පැවැත්මට තමයි සංඛාර අවශ්‍ය වෙන්නේ. කරුම අවශ්‍ය වෙන්නේ.

“අවිශ්චා පවිච්‍යා සංඛාර - සංඛාර පවිච්‍යා වික්ද්‍යාණය” කියලා පරිච්ච සමුළ්පාදය දේශනාවේ කියන්නේ. අපි වෙන ද්වසක කරා කරමු ඒ ගැන. එකේ කියන්නේත් මේ පැවැත්ම කොහොද තියෙන්නේ. එතකොට මේ සසර පැවැත්මට ඕන කරන ප්‍රධාන සාධකයක් සංඛාර කියන්නේ. කරුම කියන්නේ.

එතකොට මේ ලෝකයේ සත්ත්වයාගේ පැවැත්ම තියෙන්නේ ලෝකයේ. සත්ත්වයා ඉන්නේ කුමක් මූල් කරගෙනද? ආහාරය මූල් කරගෙන. බුදු හාමුදුරුවේ කීවා ආහාර නිසා සත්ත්වයා ජ්වත් වෙන්නේ. එතකොට ආහාර මොනවද? ආහාර හතරක් තියෙනවා. කබලිංකාර ආහාර, එස්ස ආහාර, මෙන් සංවේතනා ආහාර, වික්ද්‍යාණ ආහාර. දැන් මෙතන කබලිංකාර ආහාර කිවිවේ කටින් ගන්න කන බොන දේවල්. කයේ පැවැත්මට ඒවා අවශ්‍යයි.

ර්ලගට එස්ස ආහාර කියල කිවිවේ ඇසට රුප, කනට ගබඳ වශයෙන් මේ ආයතනවලට සින කරන අරමුණු සින. ඒ අරමුණු තැතුව ඉන්ට බැ. ඇස කහනව, කන කහනව එක තැනක ඉන්ට බැ. දහඅත් දුවනව. විවිධාකාර දේවල් කරනව. ඒක මම කියන්ට සින නෑ. කවුරුත් දන්නව මේක කොයි තරම් අමාරුද කියල. ඒක ද්වසක් එක මොහොතක් ගෙදරට වෙලා කාමරේකට වෙලා කරා තොකර රුප බලන්තැනිව අහන්තැනිව පැත්තකට වෙලා ඉන්ට පුළුවන්ද බලන්ට කොවිවර අමාරුද කියල. මේ ස්පර්ශය ඒ එස්ස ආහාර. ඒක තැතුව ඉන්ට බැ.

ර්ලග දේ තමයි මේ පැවැත්මට අවශ්‍ය කරන්නේ මනේ සංවේතනා, කරම, කරම ගක්තිය. මේ සසරේ පැවැත්ම සත්ත්ව- යාගේ පැවැත්ම තියෙන්නේ කරම ගක්තිය තුළ. ඒක තියෙන- කම් සත්ත්වයෙකු ඉන්නව.

### ර්ලගට වියුදුණය - සිත.

එතකොට දැන් මේව තමයි අපි දැන් එතනත් කියනව මේ ආහාර මේවා දුකට හේතු වෙනව. මේවා තැනි වෙනව. හට පැවැත්මටයි කරම අවශ්‍ය වෙන්නේ. හට පැවැත්මට කරම අවශ්‍ය නම් හටය පැවැත්ම දුක නම් දුකින් මේම මේක අතහැරීම නම්, අපි දැන් කළ යුත්තේ පින් රස් කිරීම නෙමෙයි. පින් රස් කරනව කියල කියන්නේ දුකේ ඉදගෙන දුක ම ප්‍රාර්ථනා කරමින් දුකේ ම ඉන්නව කියන එක. දුක ම ඉදිරියට ගෙන යනව කියන එක. පැහැදිලිද එතකොට? ඒ නිසා අපට අවශ්‍ය කරන්නේ පින නෙවෙයි. පින හැමදාම තිබුණා. බුදුවරු පහළවෙන කොටත් සසර පැවැත්ම තිබුණා. හටය තිබුණා. දිව්‍ය ලෝක තිබුණා. බුහුම ලෝක තිබුණා. බුහුම ලෝකයට මතිස්සූ ගියා, ආපහු ආවා. නිරයටත් ගියා. ඔය හැම තැන ම සසර. සංසාර වතුය ගමන් කරමින් සියලු සත්ත්වයේ ගමන් කළා. ඔය කියන සිද්ධාර්ථ ගෞතමයන් බුදුවෙන්න ඉස්සර එතුමාත් හටයේ. සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරැම් පුරද්දිත් හටය ගත කරමින් ආව. ඉතින් රට පෙර කොයි තරම් කාලයක් හිටියද කියන්ට කිසි කෙනෙක් දන්නේ නෑ.

එතකොට අපි මේ දුකින් ගැලවෙන්ටයි ඕනෑ. මේ දුකින් ගැලවෙන්ට නම අපි කළ යුත්තේ පින තොවේ, කුසලය වචන්ටයි ඕනෑ. එතකොට කුසලය කියල කියන්තේ මේ සසරින් එතෙර වන වැඩ සටහන පුරුණ කිරීම. මේ කුසලය වචන එක තමා ආයා අෂ්ටාංගික මාර්ගයෙන් කිවිවේ. මං එක තව වුට්ටිකින් විස්තර කරන්නම්. කුසලය කොහොමද වචන්නේ කියල. දැන් පැහැදිලිද කියපු දේ?

### ප්‍රශ්නයක් :-

එතන දැන් අපි බොහෝ වෙලාවට පින කියනවා පුණුෂ කරම කියනවා. මේක ම බොහෝ අය කුසල් කියලත් හඳුන්වනවා. යහපත් දේ තොද දේ කියල කුසල් වචනවා කියලත් බොහෝ අය තොයෙක් අර්ථවලින් පැහැදිලි කරනවා. දැන් මේ ඔබ වහන්සේ දක්වන හැරියට පින් කරනවා කියන්නේ දුක කුළ ඉදගෙන දුක වචනවා කියන එක. බොහෝ අයට මේක ගැටලුවක් වෙයි. ජේ කියන්නේ අපි දැන් බොහෝ වෙලාවට අපි නිවන් දුකින්ට වුණක් පින් කරන්ට ඕනෑ කියල අදහස් කරනවා. හිතාගෙන ඉන්නවා.

### පිළිතුර :-

ම්ව පින් කියන්නේ මොකක්ද කියලා අහන්ට. මේකදී වචනවලත් හරඹයක් තියෙනවා පොඩි. ඒක පටලවාගන්ට එපා. වචනත් එක්ක අල්ලගෙන එල්ලෙන්ට යන්ට එපා. මෙතන පින යනුවෙන් අදහස් කමේ දැන් මය කවුරුත් කරනවා වගේ, දැන් මිය කවුරුත් මම ඉස්සේල්ල කිවිව වගේ අපි හැම කෙනෙක් ම දානයක් දිලා පාර්පනා කරනව දෙවි මිනිස් සැප. දෙවි මිනිස් සැප කියල කිවිවේ මොකක්ද? මේ ලෝකය කුළ සුගතියක්. ම්ව මේ පැවැත්ම කුළ, මේ ලෝකය කුළ. මේ ලෝකය කියල කිවිවේ මොකක්ද? දැන් මම මූල ඉදන් ම කරා කමේ මොකක්ද? පක්ෂ්වාදානස්කන්ධ ලෝකය. ලෝකය කියලා කිවිවේ අපි දුකින සිතියම් පොතේ ලෝකය වත් අර ලෝක ගෝලය වත් තොවේ. ලෝක ධාතුවක් කුළ පක්ෂ්වාදානස්කන්ධ ලෝකය. අර මං කිවිව, එස්ස - වේදනා -

සක්කුණු - වේතනා - මනසිකාර කියන ක්‍රියාවලිය. වික්කුණු-යන් එකක හටගන්න නාම - රුප දෙක. එතකොට මේ ලෝකය ම දුකයි. මේ ලෝකයේ පැවැත්ම, මේ ලෝකය පවතින්නේ කිසියම් හේතුවක් මත. එකයි මම අර ආහාර ගැනත් කිවේ. ලෝකයේ පැවැත්ම තියෙන්ට අවශ්‍ය වන ප්‍රධාන සාධකය තමයි කරම, ප්‍රාණ්‍ය කරම. එතකොට මේ ලෝකයේ පැවැත්ම සඳහා කරන මොනව හරි දෙයක් වැවෙන්නේ පින් හේ පවත්වලට. එහෙම ගත්තොත්, තේරුණාද? මේ ලෝකයේ හවයේ දුකෙක් පැවැත්මට හේතු වන මොනව හරි දෙයක්. හැබැයි දුක කියන එක.... දිව්‍ය ලෝකෙන් දුකයි. හැබැයි මතක තියාගන්ට දැන් ලෝකය තියෙන්නේ දුක උඩ කිවිවහම මේ සියලු දේවල් ලෝකට අයිතියි. දැන් එක ලෝක බාතුවක මම කිවිව මේ ලෝක බාතුව තුළ උප්පත්තිය ලබන භූමි තිස් එකක් තියෙනවා කියලා. එවත් එතකොට මේ මනුෂ්‍ය, දිව්‍ය, බුන්ම මේ ඔක්කොම අභුවෙන්නේ දුකට. එතකොට මේ දුකෙක් පැවැත්මට කරම අවශ්‍යයි. එවා පින්. හරි, එවා පින් කියලා ගන්ට. හරි, එතකොට මේ ලෝකයෙන් එතෙර වන්ට, මේ දුකින් එතෙර වන්ට කළ යුතු යමක් තියෙනවතේ. අන්න ඒ දේ ගන්ට කුසල් කියල. මොකද මෙක අවුල් ජාලයක් බවට පත්වෙලා. එක එක්කෙනා එක එක දේ දේශනා කරනවා. විවිධ ප්‍රශ්න අහනවා. හරි අමාරුයි; මෙක කියන්ට.

උදාහරණයකට ගත්තොත් මේ බුදුන් වහන්සේගේ දේශනාවක් කරන්ට තියෙන අමාරුවත්. අහන් ඉන්න අයට තේරුම් ගන්න තියෙන අමාරුවත් මෙන්න මෙකයි. අපි දන්නවා උපතින් ම අන්ධ වෙවිව මිනිස්සු ඉන්නවතෙන්. යම් කෙනෙක් උපදිනකොට ම අන්ධ නම් ඒ අයට කියන්නේ ජාති අන්ධයා කියලා. ජාති අන්ධයාක් කවදාවත් ආලෝකය දැකළ තියෙන්ට පුළුවන්ද? උපදින කොට ම අන්ධ වෙවිව කෙනා කවදාකවත් ආලෝකය දැකළ නෑ. ඇස් පෙනීම තිබුල පස්සේ අන්ධ වුණෙන් එය දැකළ තියෙනව්. එක නොවේයි මම කිවිවේ උපදින කොට ම අන්ධ වෙවිව කෙනෙක් ආලෝකය දැකළ නෑ. ඔහු කවදාවත් වර්ණ දැකළ තියෙනවද?

නැ. ඉතින් අපි ජාති අන්ධයෙකුට වරණ ගැන කියන්ට ගියෙක් කොච්චිවර අමාරුවක වැටෙයිද අපි? ඒ වගේ වැඩික් මේ කරන්නේ. මේ ලෝකය තුළ ඉන්න අය ලෝකයෙන් එහා දෙයක් ගැන කුවුරුවක් වත් දන්නේ නැ. ලෝකෝත්තර දෙයක් ගැන කියන්නේ. ඉතින් ඒ වගේ තමා මේ කරමය කියන එකත් අරගෙන බැලුවහම. කාටවත් ඇහැට ජේන්තැති අල්ලන්ට බැරි දෙයක්. ඉතින් කරමය කියනවා, පින කියනවා. වහනවලින් තමයි දේශනා කරන්ට යන්නේ. ඉතින් ඒක හින්දා මේ අවුල් ජාලයකට පත්වෙනවා.

දැන් සරලව මතක තියාගන්ට මෙන්න මේ විදියට. මෙන්න මේ පක්ෂ්වුපාදානස්කන්ද ලෝකයේ පැවැත්ම සඳහා මෙක සුගතිය හෝ දුගතිය ඕන එකක්. ලෝකයේ පැවැත්ම සඳහා ඕන කරන කරම පින් හෝ පව්. ලෝකයෙන් එතෙර වීම සඳහා කිසියම් ක්‍රියාවලියක් තියෙනවානේ. ඒක කුසල්. දැන් තේරුණාද? එතකොට ලෝහ ද්වේෂ, මෝහ කියන්නේ මොනවාද? ලෝහ, ද්වේෂ, මෝහ කියන්නේ අකුසල් මූල්. අලෝහ, අදෝස, අමෝහ කියන්නේ කුසල් මූල්. ලෝහ, ද්වේෂ, මෝහ, අලෝහ, අදෝස, අමෝහ කියන ඔය මක්කොමත් වැටෙන්නේ කුසල් සහ අකුසල කරමවලට. ඒවා අකුසල හා කුසල් මූලයන්, කරම මූලයන්. දැන් අපි වඩන්ට ඕනෑ මේ සසරින් එතෙර වෙන්ට නම් පින් හෝ පව් නොවේ කුසල්. මෙතන දැන් ආපහු පැටලෙන්ට ඇති. අතන කුසල් අකුසල් මූල් කියනව. ඕකයි මං කිවිවේ. ඒ හින්ද ඔය ගැටුවට ඇති කරගන්ට එපා. හොඳට මතක තියාගන්ට එතකොට දැන් පින්. දැන් අපි බලමු දානය. දන් දීම පිනක්. දන් දීම පිනක් වගේ ම තව තැනකදී අපි දන්නව නිවන් දකින්ට ඕන කරන දේ අපි පාරමි කියලා කියනවනේ. දැන් පාරමිතා දානයක් තියෙනව. එයින් මූලට ම තියෙන්නේ දාන පාරමිතාව. දානය පාරමිතාවක් වෙනව. දැන් කොහොමද දානය. දානය එක පැත්තකින් ඕනක් වෙනව. තව පැත්තකින් පාරමිතාවක් වෙනව. දානය ඕනක් වෙන්නේ දානයේ කුසල අකුසල කරමය. දානයෙන් ලැබෙන ඕනක් තියෙනවනේ. පින බලාගෙන දන්

දෙනව නම් ඒක පින් ගොඩට වැවෙන්නේ. දානයක් - යමක් දිල දෙවි මිනිස් සැප ප්‍රාර්ථනා කරනව නම් ඒක එනක්.

### ප්‍රශ්නයක් :-

එ දානය ම කුසල් සිතකට වැවෙන්නැදී?

### පිළිතුර :-

නැ. ඒක එහෙම වැවෙන්ට තියෙන අවස්ථාව අඩුයි. මොකද තමාගේ වේතනාව නේ කරමය වෙනව කියල මෙතන අදහස් කළේ. දැන් මෙතන අපි බලාපොරොත්තුව දෙවි මිනිස් සැප. දක ම ප්‍රාර්ථනා කරන සමය තුළ ලැබෙන්නේ දෙවි මිනිස් සැප ම තමා. ඒක කුසලයක් වෙනවා. සිතේ ලෝහකම අඩු කරගන්ට දුන්නා නම්, නිවන් පතාගෙන දුන්නා නම්, නිවනක් ප්‍රාර්ථනා කරන්ට ඕනෑ නැ. ලෝහ, ද්වේෂ, මෝහ නැතිව දෙන්ට ඕන අලෝහ, අදෝස, අමෝහ සිතින්. දැන් ලෝහ සිතකින් දත් දෙන්නේ. දැන් භූගක් වෙළාවට ඔය කරන සියලු ප්‍රණා කරම කරන්නේ ලෝහ සිතකින්. යමක් දිලා ලොක දෙයක් බලාපොරොත්තු වෙනවා. දැන් හිගන්නෙකුට රුපියලක් දෙකක් දිලා දිවා ලෝකේ යන්ට හිතනවා. එතන ගනුදෙනුවක් තියෙන්නේ. ඒක ආයෝජනයක්. එතන තියෙනවා කිසියම් ප්‍රතිලාභයක්. ආපහු, හවාම්. ඒක දුකමයි. ඒ වේතනාවෙන් තොරව දෙනව.... මේක දුකයි. මේ පක්ෂවුපාදානස්කන්ධ දුකින් මිදෙන්ට ඕන. මේ දුකට හේතුව තණ්හාව. මම දත් දෙනව, මේ තණ්හාව නැති කරගන්ට කියල දුන්නෙත් ඒක කුසලයට බලපානව. එතනදී ආයෝජනයක් වෙන්නේ නැ. ඒක දාන පාරමිතාවක්. වෙස්සන්තර රෑෂ්ඨරුවේ තමන්ගේ දරුවෙවා දෙන්නා දත් දුන්නේ තවතවත් දරුවන් ගොඩක් ලැබෙන්ට කියලා බලාගෙනදද? එහෙම දුන්නද? නැ. වෙස්සන්තර රෑෂ්ඨරුවෙවා දරුවෙවා දෙන්න දත් දුන්නේ නිවන් පතාගෙන. දරුවන් දත් දුන්නේ සම්මා සම්බේදිය පතාගෙන.

එක දාන පාරමිතාවට වැටුණ. නමුත් එයා වැඩි වැඩියෙන් දරුවෙවා ලැබෙන්න කියල දුන්නා නම් ආපහු ලෝකෙමයි.

ඒක පිනත වැටෙන්නේ. ඒකේ ප්‍රතිච්චාකයක් තියෙනව. දැන් කුසලයක් කරනාකාට ඒකේ ප්‍රතිච්චාකත් තියෙනව. කළබල වෙන්ට එපා. දැන් පූගක් අය හයයි. නිවන් දකින ඒක හරි අමාරුයි. එතකම් සසරෝ අපි ඉන්ට ඕනෑ. නිවන් දකිනකම් කවද හරි ද්‍රව්‍යක දුගතිගාමී නොවී සිටීමත් ලොකු දෙයක්. ඒ නිසා අපට ඒකට පිහිට වෙන්නේ පින. හරියට මේ ගමනක් යනාකාට නිවන කියන ගමන යන කාට මග වියදමට අවශ්‍ය වන දේ කියලනේ කියන්නේ පින කියල. අමුතුවෙන් පින් කරන්ට කියල කියනවා. ඉතින් එහෙම පින් කිරීමේ අවශ්‍ය-තාවයක් වෙන්නේ නැ බොහෝ වෙළාවට. මොකද අර කුසලය කියන ඒක කරගෙන නිවන කරා කටයුතු කරන් යන කාට දුගතිගාමී වෙන්ට කිසිම හේතුවක් නැ. හරියට කරගෙන ගියා නම් දැන් භෞද උදාහරණයක් මම කියන්නම්. අපේ දහම් පොත්වල සදහන් වෙනව මේ බුද්ධ ගාසනයට පෙර තිබුණ බුද්ධ ගාසනයක ඒ කියන්නේ කාශ්‍යප බුදු හාමුදුරුවන්ගේ කාලේ. ඒ බුද්ධ ගාසනයත් මේ අද වගේ තමා. පිරිහිගෙන පිරිහිගෙන යනවා. දැන් අහෝසි වෙන්ට ලගයි. මේ අද වගේ තමයි හරි අමාරුයි ධර්මය ඇහෙන්නේම නැ. අධර්මය අස්ද-ධර්මය තමයි සද්ධර්මය නාමයෙන් ඇහෙන්නේ. පින්කම් නොයෙක් දේවල් තමයි. නිවන් මග නැ. හරි. ඉතින් මේ පස්දෙනෙක් හිටිය ඒ බුද්ධ ගාසනය හික්ෂුන් වහන්සේලා. හාමුදුරුවරු පස් නමක්. ඒගොල්ලා කළුපනා කරනව.... මේ බුද්ධ ගාසනයත් දැන් ඉවර වේගෙනයි යන්නේ. තව ම අපිට මාරුග එලයක්, ලෝකෝත්තර තත්ත්වෙකට පත්වෙන්ට බැරි වුණා. අපිට මේ බුද්ධ ගාසනයත් මග හැරුණෙන් ආය කවදා බුද්ධ ගාසනයක් නම් හමු වෙයිද දන්නේ නැ කියලා. ඒක නිසා අපි කොහොම හරි මේකෙන් එතෙර වන්ට කොහොම හරි වීරිය කරන්ට ඕනෑ කියලා මේ පස්දෙනා මහා සන වනාන්තරයක තිබුණු විශාල ගල් පර්වතයකට නගිනවා ඉණි මගක ආධාරයෙන්. ඉණිමගක් තියල ඒ ගල් පර්වතයට නැගල ඉවර වෙලා ඉණිමග තල්පුකරල දානව්. ආය බහින්ට බැඳී දැන් මේ පර්වතය උඩ ඉදෙනා පස්දෙනා

භාවනා කරනව. ආය බොත්ට වතුරවත් නැ කැම තියා. ගිනි අවිවේ ද්‍රව්‍යේ පිචිවෙනව යට සීතලේ ගැහෙමින් අර ගල උඩ ඉදගෙන බඩින්නේ වතුරවත් නැතුව භාවනා කරගෙන කරගෙන ගියා. කොවිචර කළේ කරන්ටද? වැඩි-වුණෝත් ද්‍රව්‍ය පහක් හයක් හතක් ඉදි. කන්ඩත් නැතුව වතුරත් නැතුව වේලිලා පස් දෙනාම මැරිල ගියා. ඒ පස්දෙනාගෙන් එක්කෙනෙක් විතරක් අනාගාමී එලයට පත් වුණා කියල සඳහන් වෙනව. ඔහු ශ්‍රද්ධාවාස බුහ්ම ලේකයේ ඉපදුණා. අර සඳහන් වන විදියට ඔය බුහ්මලේක ඉන්න සහම්පති බුහ්මයා කියන්නේ එය භාවියට තමයි සැලකෙනෙනේ එදා ඒ පස්දෙනා-ගෙන් ඒ අනාගාමී එලයට පත් වූ කෙනා. ඉතිරි හතර දෙනා ම කිසි ම මාර්ග එලයකට පත් නොවී පාථ්‍රීතනව ම මිය ගියා. දැන් මේ ගොල්ලෝ දත් දුන්නේ නැ. සීලය තියෙනව. අනිවාර්යයෙන් ම කය වචන දෙක සංවරයි. දිව්‍යලෝක, මනුෂ්‍යලෝක ප්‍රාර්ථනා කළේ නැ. ජීවිත ආගාවන් අතහැරල වෙන දෙයක් වුණාවේ. මේ සසුන තුළ කිසියම මාර්ග එලයකට පත්වෙනවා කියල භාවනා කළා. ඉතින් කිසිම මාර්ග එලයකට පත් නොවුණාට ඒ ද්‍රව්‍ය හතර පහේ මැරෙනකම් කරපු ඒ වීරිය කොතරම් බලවත්ද කියල කියන්නේ ඒ පස් දෙනා ගිහිල්ල තුසිත දිව්‍ය ලෝක ඉපදෙනව. ඒ බුද්ධ ගාසනය ඉවර වෙලා රේඛාට බුදුවරයෙක් පහළ වෙන කොට ඒ කියන්- නේ මේ ගොතම බුදුන් වහන්සේ පහළ වෙන කම් ඒ කාලයට කියන්නේ බුද්ධාන්තරයක් කියලා. හිතා ගන්ට බැං කළුප ලක්ෂ ගානක් - බුදුවරයෙක් පහළ වෙලා සහ තව බුදුවරයෙක් පහළ වෙන කාලසීමාව. අන්න ඒ බුද්ධාන්තරයක් ම දිව්‍ය සම්පත් වින්ද - දැක්කද කරපු දේ?

**ප්‍රශ්නයක් :-**

ප්‍රාර්ථනාවක් කළේ නැද්ද?

**පිළිතුර :-**

නැ. නැ. මොක්ත් නැ. මේ ආත්ම ම මොනව හරි මාර්ග එලයකට පත්වෙන්ට ඕන කියල සියලු දේ අතහැරල

ගල උච්ච තැගල ජීවිත ආගාව අත්හැරල මැරුණෙන්ත් මැරුණෙන්වේ කියල අර බුදු භාමුදුරුවෙන් කිවිව වතුරංග සමන්නාගත වීරිය "මේ කයේ මසුත් ලේත් වියැළෙන්ත් වියැළෙන්වේ. ඇටත් හමන් තහරත් ඉතිරි වුණෙන්ත් ඉතිරි වුණෙන්වේ. පුරුෂ පරාකුමයෙන් ලැබිය යුතු යමක් ඇත්ත්ම එය ලබාගෙන මිස මම මේ අසුතෙන් නො නැගිටිම්" කියන වතුරංග සමන්නාගත වීරියෙන් ඉදෙනා වීරිය කරන්ට කියල බුදුහාමුදුරුවෙන් කිවිවේ. දැන් ඒක තමයි ඒ ගොල්ල කරේ. ජීවිතාගාව අත් ඇරලා පිරුව. අර එක්කෙනෙක් අතාගාමී වෙලා ඉද්ධාවාසයට ගියා වුණාට අනික් හතර දෙනා පංච්ප්‍රනව ම මැරුණා. නමුත් දුගතියකට ගියේ නැ. ඒ ද්වස් හතර පහ තුළ මිය යනකම් කරපු කුසල කරමයේ තියෙන ආතිස්සයෙන් ඊළග බුදුවරයා පහළ වෙනකම් බුද්ධාන්තරයක් ම දිව්‍ය ලෝකේ ගත කළා. ඒ කරලා මේ සිද්ධාර්ථ ගොතම බුදුන් වහන්සේගේ කාලයේ මේ මනුෂ්‍ය ලෝකට ඇවිල්ලා ඒ අයගෙන් එක්කෙනෙක් තමයි ඔය කවුරුත් දන්නා බාහිය. බාහිය, දාරුවීරිය "දැක්කා නම් දැක්කා පමණයි, ඇහුවා නම් ඇහුවා පමණයි. ආස්‍රාණය කළා නම් ආස්‍රාණය කළා පමණයි" කියලා ඔය කියපු දහම් වාක්‍ය තුන බුදුන් වහන්සේ පිණ්ඩාතෙන් වඩිදි බුදුන් වහන්සේ පස්සේ එළවාගෙන ගිහින් තමයි දහම් දෙසන්ට කිවිවේ. ඉතින් මේ පාරෙ, බුදුහාමුදුරුවෙන් පිණ්ඩාතෙන් වඩින ගමන් ඔය වාක්‍ය තුන කියල යන්ට ගියා. "දැක්කා නම් දැක්කා පමණයි. ඇහුවා නම් ඇහුවා පමණයි. ආස්‍රාණය කළා නම් ආස්‍රාණය කළා පමණයි" කියලා බුදුන් වහන්සේ එහාට ගිහිල්ල පිණ්ඩාතෙන් දානය සපයාගෙන නැවත වඩිනකොට මේ බාහිය රහත් වෙලා පිරිනිවන් පාලාත් ඉවරයි. දැක්කද ඒ පිනේ බලය. කුසලය කොයි තරමිද කියල හිතන්ට. අනික් කෙනා පුක්කුසාති. පුක්කුසාති කියන්නෙ රජ කෙනෙක්. රජකම ඔක්කොම අත ඇරලා - පැවිද්දෙක් වෙලා - තාපසයෙක් වගේ පැවිදි වෙලා තමන් විහින් බුදුන් වහන්සේ හොයා ගෙන එදිදි එක් රාත්‍රියක් ගත කරනවා කුම්ල් හලක. බුදුන්හාමුදුරුවෝ හොයාගෙන එදිදි මගදි හම්බවෙලා. ඉතින්

ඩුදු භාමුදුරුවා උදේ දහම් දෙසනව. දෙසපු ගමන් මොකද වුණේ. අනාගාමී වුණා. එයාට රහත් වෙන්ට බැරි වුණා. අනාගාමී වුණා. එයත් එළදෙනක් ඇත්තා මියගියා. බාහියත් එහෙමයි, පාරෙදි එළදෙනක් ඇත්තා. මොකක් හරි අකුසල කරමයක් එනව ඔය අතරේ. එයා එහෙම මැරුණා. මෙයා මොහෙම මැරුණා. අනික් දෙන්නා තමා ද්‍රැඩමල්ල රහතන් වහන්සේ සහ මොග්ගලි පුත්ත මහ රහතන් වහන්සේ. බලන්ට, ඒ දෙන්න රහත්. බලන්ට ඒ හතර දෙනාගෙන් තුන් දෙනෙක් ම මේ ආත්මොදීම රහත් වුණා. එක්කෙනෙක් අනාගාමී වෙලා එයා ගුද්ධාවාසේට ගියා. දැන් අපි අමතර ව පින් කරන්ට ඕනෑද? දැන් ජේනවද කුසලය තුළ තියෙන දේ?

ඩුදු භාමුදුරුවා මේක කියනව, එක දෙවිකෙනෙක් ඇවිත් කියනව මේ කුසල් දහම් ගැන කියන්ට එපා, පිනක් දහමක් කරගෙන මේ ලෝකේ ජ්වත් වෙන්ට, කම් සැප විදින්ට කියල. බුදුභාමුදුරුවා කිවිව “නැ මම කිසිසේත් ම පින්කම් අනුමත කරන්නෙ නැ” කියල. බුදුභාමුදුරුවා කියනව මේ ගොල්ලො හැම කෙනෙක් ම මේ හවය ගැන කථා කරනව. බුදුභාමුදුරුවා එක සූත්‍රයක කියනව “මහණෙනි, මූත්‍රා, මූත්‍රා එක බිංදුවක් වුණත් දුගැයි. ඊළගට ලේ, ලේ බින්දුවක් වුණත් දුගැයි. මේ වගේ තමයි, මම හවය එක මොහොතුකට වත් වර්ණනා කරන්නෙ නැ. හවය කිවිවේ පැවැත්ම. හවය එක මොහොතුකට වත් ප්‍රාර්ථනා කරන්නෙ නැ. මෙන්න මොහෙම පිළිකෙවි කළ එකක් මේ හවය කියන්නෙ. මේක පැවැත්මට තමයි මේ අපි හැම දෙනා ම විරිය කරන්නෙ.

දැන් මේ මොහෙම අපි දහම් දෙසන කොට සමහරු විරැද්ධයි මේකට. එහෙම බැ. මේක හැමෝටම තේරෙන්නෙ නැ. හැමෝටට ම කරන්ට බැ. හැමෝටට ම මොලේ නැ. එක හින්ද මේ අයට සසරු පැවැත්මට අපි මොනව හරි කියන්ට ඕනෑ. ඉතින් හැමෝටම මේ දහම නොතේරන එක ඇත්ත. ඇයි නොතේරන්නෙ? ඔවුන්ගේ භාවිත සිතක් නැතිකම. කුසල් වඩා නැ. මේ ලෝකය අත්හරින හැටි, මෙතෙක් ඒ අත්හරින්ට ඕන තාක්ෂණය ඒ ගොල්ලො පෑ නැ. ඒ

තාක්ෂණය තිබිබ කෙනා තමයි වක් ගාල අල්ලගත්තේ. භාහිය පටස් ගාල අල්ලගත්ත කියපු ගමන් ම මොකද ඒ තාක්ෂණය පුරුණ කර. මම මේ වවතෙන ගත්තේ අප්‍රත් සූපුරුදු වචනයක් නින්ද. තාක්ෂණය කිවිවේ ඒ තුළ කිසියම් ශිල්පයක්, ශිල්පතුමයක්, කුමවේදයක් තිබුණා. මේ කුමවේදය පුරුදු කරන් ආපු නිසා රේලගට බුදුවරයෙක්ගෙන් අහපු ගමන් ම තේරුණා.

දැන් ඒ වගේ තමයි අද මේ බුද්ධාසනය කුළින් සිද්ධාරථ ගොතම බුදුන් වහන්සේ පරිනිබ්ලාණයට පත්වුණාට උන් වහන්සේ ගෙන් අඛණ්ඩව පැවතෙන ආචාරය පරම්පරාව ඉන්නව. ආචාරය පරම්පරාව ඉන්නව. ඒ රහතන් වහන්සේල. ඉතින් බුදුන් වහන්සේ කෙනෙක් කියන දහමම තමා මේ රහතන් වහන්සේ දේශනා කරන්නෙන්ත්. රහතන් වහන්සේගේ අමුතු ධර්මයක් නෑ. ධර්මය ඉගෙනගත්තේ බුදුන් වහන්සේ-ගෙන්. ඒක වඩා බුද්ධත්වයට පත් වුණාට පස්සේ ඒ රහත් උත්තමයෝ නැවත නැවතත් දෙසන්නෙන බුදුන් වහන්සේගේ ධර්මයමයි. ඒක හින්ද බුදුවරයෙක්ම අපට මුණ ගැහෙන්ට ඕන නෑ. සමමා සම්බුදුවරයෙක්ම නොලැබුණාට කමක් නෑ. ඒ බුද්ධාසනය කුළ ජීවමානව ගාසනය තියෙනව කියල කියන්නෙ රහතන් වහන්සේලා ඉන්නව කියන එක. ඒ රහතන් වහන්සේලා දහම දේශනා කරනව කියන්නෙ බුදුන් වහන්සේගේ දහමමයි ඒ දෙසන්නෙන. ඉතින් මේක අහනකාට සසරින් එතෙර වීමේ කුමවේදය - ශිල්ප කුමය - ඒ තාක්ෂණය පුරුණ කරගෙන පෙර භවයේ ඉදුල ඇවිල්ල තිබුණ නම්, ඒ අයට මෙන්න මේ කියන දහම පටස් ගාල වචනගෙන ඒ අය එතෙර වෙනව්.

ඉතින් අද ඉන්නවද මේ ලෝකයේ - රටේ - රහතන් වහන්සේලා? දැන් ඩික තමයි ගැටුවේ. බොහෝ අය කියනව ඉන්නව කියල. බොහෝ අය කියනව නෑ කියල. එක්කෙනෙක් දෙන්නෙක් කියනව ඉන්ට පුළුවන් කියල. මේක තමයි ගැටුවේ. මේ ලෝක රහතන් වහන්සේලා ඉන්නව. තව ම ඉන්නව. ජීවමාන ව රහතන් වහන්සේලා ඉන්නව. අනාගාමි දක්වා

හිය හිජියා පවා අදත් ඉන්නව. සෝච්චන් සකඟාගාමී ඇය ගැන මොන කතාද? එතකොට රහතන් වහන්සේලා ස්වත්ව ඉන්නව. ඒ අය දහම් දෙසනව. නමුත් කොයි තරම් රහතන් වහන්සේලා බණ කිවත්, කොයි තරම් බුදුවරු පහළ වෙලා බණ කිවත්, අපට පුරුදු කළ භාවිත සිතක් නැත්තම් ඒ දහම තේරෙන්නේ නැ. ඉතින් අද මේ ඉන්න විභාල පිරිසට මේ දහම තොත්තේරන්නේ ඇයි? මිට පෙර ඒ තාක්ෂණය පුරපු නැති හින්ද. ඒ කිවිවේ කුසලය පුරලා පුරුදේක් නැති නිසා. ඉතින් අපි ඒ අයට කරන අනුකම්පාව මොකක්ද? අනේ මේ ගොල්ලන්ට මේ ගැහුරු දහම මේ සූක්ෂ්ම ධර්මය තේරෙන්නේ නැ. ඒ හින්ද "නිරයට තොටුටී රේඛ බුදුවරයෙක් හම්බ වෙනකම් හරි මේ සසරු ඉන්ට ඕනෑම තොත්තේ පින්" කියකියා තව තවත් හවයේ පැවැත්ම ම ඒ ගොල්ලන්ට ඒ පැත්තට ම පෝෂණයට අවශ්‍ය කරන තොරතුරු සපයමින් ඒවට ම දෙරෙයයට පත් කරමින් හිජියා මුත් කවදා ද නිවන දැකින්නේ? තව බුදුවරු කොච්චර හමු වුණත් දැකින්න පුළුවන් ද? බැං.

එක නිසා ධර්මය දේශනා කරන ඇයගෙන් මම ඉල්ලා සිටිනව මේ රටේ දහම් දෙසන යය එක එක ධාර්මික ව්‍යාපෘති පවත්වාගෙන යන භැම දෙනාගෙන් ම මම ඉල්ලා සිටිනව කරුණාකරල ඔබලා මේ රටේ ජනතාව, මේ කියන දුක් විදින ජනතාවට මේ අය කෙරෙහි අනුකම්පාවක් තියෙනවා නම් මේ අයට මේ මගට යොමු කරන්ට අවම වශයෙන්, අද ඉදෙනා භාවනාවක් කරන්ට කිවිවම ඉදගත්ත ගමන් අපිට සමාධියකට යන්ට බැනේ. ප්‍රථම ද්‍රානයට සම වැනිට බැනේ. එකට කුසලයක් තියෙන්ට ඕනෑ. කුසලය කිවිවේ අර කොළඹය, කුසලනාවය - Skill කියල ඉංග්‍රීසියෙන් කියපු දේ ම තමයි. මේක සසරින් පවත්වාගෙන එන්ට ඕන. ඉතින් එක කරල තිබුණ කෙනා නම් විනාඩි පහකින් දහයකින් වක් ගාල සමාධියක් අල්ලගන්නව. ද්‍රාන වඩා තිබා කෙනා එක පැයෙන් දෙකෙන් ද්‍රානවලට යනව. එක කරල නැති කෙනාට ද්‍රාන් ගණන් උත්සාහ කළාට බැහැ. සමහර විට

මාස ගණනක් කළත් බැ. සමහර විට ජීවිත කාලෙවත් බැ. බැ තමයි. අමාරුයි. ඒ තමන් නොකරපු හින්ද්. ඉතින් ඒක නිසා මේ සසර පැවැත්ම ගැන ම නොසිතා මෙකට වීරිය කරන්ව. වීරිය කරන කොට ඉතුරු දේත් කෙරෙනව. උඩ පනිනව නම් මම හැමෝටම කියන්නේ අහස අල්ලන්ට වීරිය කරන්ව. පොල් ගස් ඉබේ ම අහුවෙයි. එතකොට කොස් ගස් ඉබේ අහුවෙයි. පොල් ගහක් අල්ලන්ට උඩ පැන්නොත් අහුවෙන්නේ එඩරුගහක් තමයි. ඒකත් නෑ සමහර විට තුත්තිරි ගස්. දැන් පැහැදිලි ද කියන දේ?

නිවන ම පතාගෙන කටයුතු කරනකොට අනෙකත් හව සම්පත් ලැබෙනව නිවනට යනකම්. ඒ අතරතුරේ හිස් නෑ. ඕන තරම් අරන් බලන්ව. ඔය එටරි ගාරාවල එහෙම කියවනකොට අපට ජේන්න තියන බොහෝ දේවල්. දැන් සූමේධා තෙරතිය කියනව කේතාගමන බුද්ධ ගාසනය කාලයේ සූමේධිය, ධනංජානි කියන්නේ බාහ්මණයෙක් - බෙමයි - බෙමා කියල කියන්නේ බුදු රජාණන් වහන්සේගේ අග්‍රගාවිකාවක් - තුන්දෙනා එකතුවෙලා විහාරයක් කරවල පූජා කළා. කාටදී? කේතාගමන බුදුහාමුදුරුවන්ට. ඒ කුසල ගක්තියේ මහිමයෙන්, දිවා ලෝකයේ හිරිය කියල කියන්නේ. හැබැයි ඉතින් එතන ඒකත් කියන්නේ රළග බුදුහාමුදුරුවෙන් මග ඇරිල දිවා ලෝකය ඉදු තියෙන්නේ ඔය කියන විදියට නම්. මට මතක එහෙමයි, එටරි ගාරාවල තියෙන්නේ. ඒ කේතාගමන බුදුහාමුදුරුවන්ට කරපු විහාර පූජාවක් සාධක වුණා මෙතෙන්ට එන්ට. හැබැයි මෙතන විහාර පූජාව කළේ දෙවි මිනිස් සැප බලාගෙන තෙමේ. ඒක මතක තියාගන්ව. තිවන් පතාගෙන, තෙක්බම්ම වේතනාවෙන්. දැන් බලන්ට බෙමාත් මෙතෙන්ට ආව. ධනංජානි බාහ්මණයට මාර්ග එලයකට එන්න බැරිවුණා. අවසාන මොහොතා මම හිතන්නේ සාරුප්‍රත්ත හාමුදුරුවෙනා ගිහිල්ල දහම් දෙසල බ්‍රහ්ම ලෝකට යන්න ප්‍රථිවන් වුණා. එතකොට බෙමා අග්‍රගාවිකාව වුණා. මේ

ඒක්කෙනෙක් වත් මේවා කරල නෙවෙයි මේ කුසලය වඩනොකාට කුසලය තුළ, කියන්නෙ නිවන් මගේ යනොකාට මේ ඉතුරු දේවල් සකස් වෙනව. නිවන් මගට වීරිය කරන කෙනා කවදාක්වත් පහළට වැටෙන්නෙ නෑ. ඒක නිසා හැබැයි දැන් මේ ඒක පාරට අපිට හාවනා කරන්ට බැ. අපිට සිල් රකින්ට බැ. ඔය පක්ද්ව සිලය ඇති. නිති පන්සිල් පොහොය අටසිල් රැකගෙන අම්මට තාත්ත්ව සලකගෙන පන්සලට දානයක් මානයක් කරගෙන ඔය ගතානුගතික සම්පූදාය තුළ හිටියම ඇති. ඕව කියන්ට බුදුවරු ඕන නෑ. බුදුවරු නැති කාලෙන් ඕව කළා.

පන්සිල් අටසිල් හැමදාම තිබුණ ලෝකේ. බුදුවරු නැති කාලවලත් තිබුණා. දාන මාන ඒ කාලෙන් තිබුණා. හැබැයි ඒගාල්ලො මේ ලෝකේත්තර තත්ත්වයක් දැන්. හිටියෙ නෑ. ඒ ගාල්ලො මේ ලෝකික තත්ත්වයක් යටතේ තමයි මේ සියලු ගාස්තාන් වහන්සේලාම දහම් දෙසුවෙත්. කටයුතු කළෙන්. ඉතින් ඒක ම අදත් මේ බුද්ධ ගාසනයක් තුළ ඉදෙනෙනත් කළ යුතු නෑ.

ඒ නිසා මම හැමෝට ම කියන්නෙ මේ කුසලය වඩන්ට වීරිය කරන්ට. දන් දෙන්ට නොක්ඛම් වේතනාවෙන්. මේ කාමතෙ, මේ තණ්හාවනෙ, කාම තණ්හාවෙන් තොරව, හව තණ්හාවන් තොරව, හිතේ කාමයන්ගෙන් ඉවත් වීම මේ තණ්හාව පෝෂණය කිරීමෙන් තොර ව දන් දෙන්ට හිතේ කාමයන්ගෙන් ඉවත් වීම තමා සතුව තිබෙන සම්පත් තියෙන්නෙ තමාගේ කම් සැප සදහා ඒවා තව කෙනකුට දෙනවා නම් කාමයන්ගෙන් ඉවත් වීම. එතකාට අපි දන් දෙන්ට ඕන නොක්ඛම් වේතනාවෙන්.

දැන් ඒකයි ආයේ අඡ්ටාංගික මාරුගයේ තියෙන්නෙ. ආයේ අඡ්ටාංගික මාරුගයේ සම්මා දිවියී. මේ ලෝකය දුකයි, පක්ද්වූ-පාදානස්කන්දා දුක්බා - ස්කන්ධ පහ ම දුකයි. රුප දුකයි, වේදනා දුකයි, සංයු දුකයි, සංඛාර දුකයි, වික්ද්‍යුණය දුකයි. සියලු රුප දුකයි. උග-දුර, හින-ප්‍රේක්ත ඕනම එකක්. එතකාට

සියලු වේදනා සියලු විදීම්, සැප දුක දෙක ම දුකයි. ආයේ සත්‍ය තුළ සැපත් දුකයි, දුක ගැන මොන කතාද? සැප දුක දෙක ම දුකයි. මේ දේශනාව තුළ, ධර්මය තුළ, බුදුන්වහන්සේ-ගේ වතුරායේ සත්‍ය දේශනාව තුළ සියලු හදුනා ගැනීම දුකයි. මිනැම හදුනාගැනීමක් දුකයි, හොඳේ. ආය මේ අම්ම තාත්ත කියල නැ. ඒවත් දුකට වැටෙන්නේ. එතකොට සියලු සංඛාර දුකයි. සියලු කුසලාකුසල කර්ම දුකයි. සියලු වික්ෂණ සින් දුකයි. එතකොට පක්ෂ්වූපාදානස්කන්ධ ම දුකයි. මේ දුකට හේතුව තණ්හාව. ඉතින් අපි තණ්හාව නැති කරන්ට ඕනෑ. තණ්හාව නැති කරගැනීම තමයි නිවන කියල කියන්නේ. දුකින් මිදීම කියල කියන්නේ. ඒකට ඕන කරන ක්‍රියා පිළිවෙත ප්‍රතිපදාව තමයි ආයේ අෂ්වාංගික මාර්ගය. එතකොට ආයේ අෂ්වාංගික මාර්ගය වැඩිමම කුසලය. හොඳට මතක තියාගන්න. පැහැදිලි ද කියපු දේ.

ආය පින් නෙවෙයි දැන් කරා කරන්නේ කුසලය. මොකක්ද ආයේෂ්වාංගික මාර්ගය වඩා එක තමයි අපි කුසල් කියල ගන්නේ. එතකොට ආයේෂ්වාංගික මාර්ගය කියල කියන්නේ මොකක්ද නිවන් දකින වැඩි සටහන. දුකින් මිදෙන වැඩි පිළිවෙළ.

එතකොට සම්මා දිවිධිය කියන තැන එන්නේ ඔතෙන්ට. දැන් පළවෙනි මාර්ග අංගය සම්මා දිවිධිය. සම්මා දිවිධිය පළවෙනි මොකක්ද එතකොට?

දුක්බේ කුණි - මේ පක්ෂ්වූපාදානස්කන්ධ දුක. දුක්බ සමුද්‍යේ කුණි - දුකට හේතුව. රේඛගට දුක්බ නිරෝධය - නිවන - දුකින් මිදෙන තැන, දුක නැති කිරීම. මේ කියන්නේ තණ්හාව නැති කිරීම. දුක නැති කරන්ව කියන්නේ තණ්හාව නැති කරන්ව. පැහැදිලිද? තණ්හාව හටගන්නේ කොහොද? තමා තුළමයි. ඇසේ තණ්හාව හටගන්නේ ඇස පිනවන්න හින්ද කනේ තණ්හාව හටගන්නව. නාසයේ, දිවේ, කයේ... ඒ වගේ. ආයතනවලට, ඒ ඒ තැනම, තණ්හාව හටගන්නව. මං එක විස්තර කරන්නැ දැන්ම. අපි එක වෙන ද්වසක කරා

කරමු විස්තරාත්මකව. එතකොට මේ තැන්වලම තණ්හාව නැති කරල දානව. මේ තණ්හාට ඒක තමයි කාම තණ්හා නෙක්ඩම්ම, කාමයන්ගෙන් මිදෙන්ට ඕන. මේ තණ්හාව නැති කිරීම. භව තණ්හා. ඒකත් නැති කරල දානව. මේ තණ්හාව නැති කිරීමේ මාරුගය තමයි ආයුෂී අෂ්වාංගික මාරුගය. දුක්ඛ නිරෝධ ගාමිණි පටිපදාය දැකුණු ආරු සතු මෙන්න මේක. මේක තමයි සම්මා දිවිධිය. මෙන්න මේක ඇති කරගත්ත මනුෂ්‍යයා ර්ලගට මොකද කරන්නේ.

ර්ලගට අපි යනව නෙක්ඩම්ම සංකල්පනාවලට. අන්න ඒ නෙක්ඩම්ම. ඒකයි කිවිවේ. නෙක්ඩම්ම සංකල්පනා තුළයි කටයුතු කරන්න ඕන. මෙතෙක් කල් දැනගෙන නැතිව හිටපු... දුක කියන්නේ පක්දුවුපාදානස්කන්දය. ඒක තුළ තමයි මේ රික තියෙන්නේ. ඒක දැනන් හිරිය නම්... ඒක නොදැන හිටපු නිසානෙන දැන් අර සියලු කර්ම සංඛාර දුකයි කියපු නිසා, තමයි බුදුහාමූර්දුවා කිවිවේ සම්මා සංක්ඡේප කියන තැනට ගත්ත නෙක්ඩම්ම සංකල්පනා. පැහැදිලි ද කියපු දේ? නෙක්ඩම්ම සංකල්පනා ගත්ත. මෙතෙක් කල් තිබුණෙ කාම සංකල්පනා. මේ දුකට හේතුව කාමනේ. එහෙම නම් කාමයන්-ගෙන් ඉවත් වෙන්ට ඕන. ඒ හින්ද නෙක්ඩම්ම සංකල්පනා ඉස්සරහට ගත්ත. එතකොට කාමයන් නිසා තමා ව්‍යාපාද විහිංසා දෙක සිදුවෙන්නේ. ඒක හින්ද, ඒ දෙකත් අතහරින්ට ඕන. අව්‍යාපාද අවිහිංසා දෙක කරුණා මෙත්ති දෙක ගන්ට ඕනෙන. එතකොට කුසලය වඩනවා කියන්නේ මොකක්ද? අපි කාමයන්-ගෙන් ඉවත් වීමට ගත්ත අධිෂ්ථානය කරුණා මෙත්ති දෙක පෙරදැර කරගත්ත සිතුවිල්ල. එතකොට මේ කුසල සිත කියල කියන්නේ මොකක්ද?

දැන් කාමයන් කියල කිවිවේ අපිට අපේ ඉන්දියයන් එනවීමට තියෙන සම්පත් නේ. අපි ඒවයින් ඉවත් වෙන්ට තිරණය කරනව. අපි සතු දේවල්, අපි ආරම්භ වෙන තැන තමයි මෙතන. මූලික පියවර දානය, දීම අත්හැරීම - පරිත්‍යාගය. එතකොට කුසලය කියන්නේ පරිත්‍යාග සිත සහ

කරුණා මෙමත් දෙක. මෙතෙන්ට අපි යන්ට ඕන. ඉතින් මෙක කරන්ට කාටද බැරි. දැන් අර අපි සාමාන්‍යයෙන් සම්මතය තුළ දානයක් දිල මොනව හරි කරල අපි මොකද අවසානයේ කරන්නේ. මේ දේශනාචකදී මොකද කරන්නේ. මේ මේ දේවල් කරා මේකෙන් දෙව් මිනිස් සැප කියල කතන්දරයක් කියනවානේ. දෙව් මිනිස් සැප ලැබේවා! මේ සසර පැවැත්මට දැන් අපි මේවා කියකියා ඉන්ට යන්ට ඕන නැ ඇගට නොදැනී මේවා ලැබෙනව. මේවා පාර්ථනා කරන්ට ඕනත් නැ. දැන් මේ වේතනාවෙන්ම දන් දෙන්න ඕන නැ.

දන් දෙන්න ලෝහනෙන මිනිස්සූ. හොඳට මතක තියා ගන්න. දෙන්න ලෝහයිනෙ, දැන් දෙන්නෙන කාටද? පිළිමෙකට කැම රිකක් තියනව හරි, පන්සලේ හාමුදුරුවන්ට කැම රිකක් ගිහිං දෙයි. දැන් මේ දෙකේ ම ගනුදෙනුවක් නැදෑද? පන්සලේ හාමුදුරුවන්ට කැම රික දෙන්නෙ බොහෝ දෙනෙක් මං කියන්නෙ ඔක්කොම නෙවයි. බොහෝ දෙනෙක්. එතන ගනුදෙනුවක් තියනව. මොකද පාංශුකුලෙට හාමුදුරුවෙවා එන්නෙන නැතිවෙයි. පිරිතකට ගෙන්න ගන්ට බැරිවෙයි. දානෙකට ධරම දේශනාචක් කරගන්ට බැරිවෙයි. ඒ වේතනාව තියෙන්නෙන. ඒ හින්ද හාමුදුරුවෙවා ඕන. එතකොට කැම. දැන් බුදුන් වහන්සේ කියල පිළිමෙකට කැම රිකක් තියනව නැත්තම් බෝගහකට කිරී රිකක් වක්කරනව. පිළිමෙකට නැත්තම් බෝගහට සිවුරක් පොරෝනව. දැන් ඒවට ලෝහ නැ. ඇයි? ඇයි ලෝහ නැත්තේ? දැන් ඒ ගොල්ල අහල තියෙනව මේ බුද්‍යාමුදුරුවන්ට දෙනකාට හරි මහත් එල මහානිසංසයි. වැඩි පින් ලැබෙනව. ඒ නිසා වැඩියෙන් පින් ලැබෙන තැනට තමයි දෙන්ට ලැස්ති, දෙන්ට කැමති. ඒක නෙ හේතුව. නමත්, ඒවේතනාව නැ බඩින්නේ ඉන්න කෙනෙකුට යාචකයෙකුට කැම රිකක් දෙන්ට. අසල්වැසියෙකුට නැති බැරි කෙනෙකුට පිහිට වෙන්ට දෙන්ට ලෝහයි. දැන් අතන දීම නොවයි තියෙන්නේ. එතන තියෙන්නේ පුගක් වෙලාවට අර පොඩිඩක් දිල ලොක දෙයක් ලබන්න ඕන කරන ආයෝජන වේතනාව. මෙක හොඳ නැ.

හොඳ නැ කියල කියන්නේ.... ලැබෙයි. ඒ ලැබෙන එකත් හොඳ තැහැ. මොකද, අපිරිසිදු සිතකින් දීල තියෙන්නේ. රට වඩා නරකද මේක හරියට දුන්නොත්. ඒකයි කිවිවේ. දැන් බුදුන් වහන්සේගේ ධරමය අහල තිබූණ කෙනෙක් බුද්ධගාසනයක් තුළ බොද්ධයා යයි කියාගනිමින් තවදුරටත් බොද්ධ තොවන වත්පිළිවෙතක ඉන්නව නම් ඔවුන් බොද්ධයා නොවෙයි. පැහැදිලි ද? බුද්ධ ගාසනයක් තුළ බුද්ධ කියන ලේඛල් එක ගහගෙන. දැන් දානය බොද්ධ තොවන අනිත් ආගම්වලත් තියෙනව. බොද්ධයෝ විතර ද දන් දෙන්නේ? ක්‍රිස්තියානි අය දන් දෙනව. හින්දු අය දන් දෙනව. ඉස්ලාමිකයා දන් දෙනව. ඒ ගොල්ලන්ට ප්‍රතිඵල ලැබෙන්නැදේද? ලැබෙනව. ඒ ගොල්ලො දිව්‍ය ලෝකේ යන්නේ නැදේද? මුළු ජ්‍රේත කාලය ම කැප කළා තෙරේසා මවිතුමිය, අසරණයා වෙනුවෙන්. දිව්‍යලෝකේ යන්නැදේද? හැබැයි ඒක කැප කරේ නිවන් පතාගෙන නම් නොවෙයි. ඒ ගොල්ලන්ගේ ආගම් විදියට සුගතිය. ස්වර්ග මාර්ගය - සුගතිය කිවිවේ ආපහු ලොකික දෙයක් - දිව්‍ය- ලෝකේ, දෙවියන් වහන්සේ, ඒ අය අදහස් කරේ. මං හිතන්නේ එතන නිවන වගේ නිවීමක් නැ. පක්ෂවූපාදානස්කන්ධය නිවීමක් එතන නැ. ඉතින් ඒ වගේ තියනව. මහ දන් දෙන අය ඉන්නව. බොද්ධ වෙන්නම ඕන නැ. ඉතින් බොද්ධ තොවූණ අයත් දන් දෙනව නම් බොද්ධයාත් දන් දෙනව නම් බොද්ධයන්ගෙයි බොද්ධ තොවන අයගේ දන් දීමෙයි වෙනසක් තියෙන්ට ඕන. නැත්නම් මේ ආගම් දෙක ම එකයි. මේ සියලු ආගම් එකයි. නමුත් එහෙම වෙන්ට බැ. එක ම ගාස්තාවරයා තමයි ලෝකයේ පහළ වෙවිව ලෝකය අනිවියි, දුකයි, අනාත්මයි කියපු. අනික් සියලු ගාස්තාවරු කිවිවේ ලෝකය නිත්‍යයි, සුබයි, ආත්මයි කියල. නිත්‍ය, සුබ, ආත්මම පැවැත්ම සඳහායි. දන් දෙන්නේ ඒ ගොල්ලො. එතකොට අනිවිව, දුක්ඛ, අනාත්ම කියන මේ ලෝකයෙන් මේම සඳහායි බොද්ධයා දන්දෙන්නේ. එතකොට අන්න එතනයි බොද්ධ දානයේ තියෙන වෙනස. පැහැදිලි ද කියපු දේ? ප්‍රතිඵලයේ අඩුවක් නැ. අරකට වඩා ප්‍රතිඵල අර

දිව්‍යලෝක සුගති සම්පත් බලාගෙන දෙන දානෙට වචා මේ දානය පිරිසිදුයි.

**නැද්ද? ඔවිද?**

පැහැදිලිව ම අලෝහ සිතින් දෙන්නේ. අද්වීජ සිතින්, අමෝහ සිතින් දෙන්නේ. දිව්‍ය ලෝකේ යන්ට දෙන්නේ අලෝහ සිතකින්ද? සුගති සම්පත් ප්‍රාථමිකවත් දින් දෙන මිනිහා අලෝහ සිතකින්ද දත් දෙන්නේ, නැ. ලෝහ සිතකින් දෙන්නේ. ඒකනේ මං කියන්නේ මෙතන හරි වරදක් කරනව ඔක්කොමල කියල. තේරෙනවද මං කියන දේ? එතන තියෙන්නේ ගනුදෙනුවක්. එතන මට සැකයක් හිතෙනව මෙතන ඔය කියන දේවල් ලැබේයිද කියල. ඇයි? ලෝහ සිතක්නේ තියෙන්නේ. ඉතින් ලෝහය අකුසලයක් තේ. වුට්ටක් මේක හරි සියුම්ව හිතන්න ඕන. මේ බොහෝ දේවල්.

නෙක්බම්ම සංකල්පනා, අවසාපාද, අවිහිංසා කියන සංකල්පනා මූල් කරගෙන තමයි අපි දත් දෙන්න ඕන. දත් දෙනව. දීම, අත් හැරීම පරිත්‍යාගය හරි අමාරුයි. මොකද මේ පක්ෂවූපාදානස්කන්ධය තුළමනේ තණ්ඩාව තියෙන්නේ. සංඛාර තියෙන්නේ එතනමනේ. අයි වේදනා, සංයු, දෙක අනුව ඉතුරු රික සකස් වෙනව තණ්ඩාව ඇතිවෙනවනේ. ඒ නිසා තණ්ඩාව අතැරින්ට හරි අමාරුයි. දෙන්ට හිතන්වත් කැමති තැහැ. ඒක ඉතා පැහැදිලියි. ඒක නිසා තමයි අපි ඒකට ඒ සිත දියුණු කරන්ට ඕන. දැන් අපි දෙන සිත දියුණු කරන්ට ඕන. දෙන සිත දියුණු කරනව වෙනුවට තමයි අපි දැන් කරන්නේ ගනුදෙනු සිත දියුණු කරනව. ගනුදෙනු සිත නෙවයි, ආයෝජන සිත නෙවයි පොඩිඩි දීල ලොකු දෙයක් ලබන ඒක නෙවයි දෙන සිත. අත් හැරීමේ සිත දියුණු කරන්ට ඕන. දෙන්ට ලෝහයි. දැන් ඔය සමහරු දෙනව කියල හිතන්තටත් බැං. සමහරු හිතා ගත්තත් දෙන්ට ලෝහයි. දීලත් සමහරුන්ට සතුවු වෙන්ට බැං. අපරාද මම දුන්නේ... මේක මේට වචා හොඳයි... මෙහෙම මට කරන්ට තිබුණ... දීල ඉවරවෙලත් ලෝහ වෙනව. බලන්ටමා ඔය හිත් ඇතිවෙලා

ඇති ඕන තරම්. පුරුදු කරල නැති වූණහම දෙන්ට හිතෙනව. හිතුවට දෙන්ට බැං. දෙන්ට කියල කියන්ට ලෝහයි. හිතන්ට ලෝහයි. හිතුවත්, රටත් වඩා අමාරුදි කියන එක. දෙන්නම් කියල කියනවටත් වඩා අමාරුදි දෙන එක. රටත් වඩා අමාරුදි දීල සතුවූ වෙන එක. අනිවාර්යෙන් ප්‍රාගක් වෙලාවට දීල දුක් වෙච්ච තැන් ඇති ඕන තරම්. අපරාද හිගන්නෙකුට දුන්න. එයාට හොඳට අතක් පයක් හොල්ලල වැඩකරන්ට පුළුවන්. එවගේ අපි හිතාගන්නව. විවිධ දේවල්, සිතුවිලි එනව. අපරාද ඒ හාමුදුරුවන්ට දානෙ දුන්නෙ, හරිම දුස්සිලයි, කියනව තේද? ඉතින් ඒ වගේ වෙනව.

ඉතින් එතකාට හරි අමාරුදි දෙන්ට හිතන එක. කියන එක. දෙන එක සහ දීල සතුවූ වෙන එක. එතකාට රළග දේ. මෙක අමාරුදි. එහෙම නම් අපිට මෙක තමයි, මිට ප්‍රතිවිරැද්ද දේ කරන්ට ඕන. දෙන්ට. නෙක්බම්ම වේතනාවෙන් දෙන්නෙ. එතකාට අරව ගැන නොසිතා තමයි දන් දෙන්ට ඕන. ඒ ලෝහකම නිසා. දෙන්ට තියන ලෝහ කම නිසා තමයි දැන් ඔය පිළිමවලට ඔය වෙන වෙන මවාගත්තු දේවලට දෙන්ට ලෝහ නැං. ඒ ඇයි? ඒක ලොක පිනක් දිහා බලාගෙන. එතකාට කවුරු හරි පින පින් බලාගෙනනේ දන් දෙන්නෙ. පින බලාගෙන දන්දෙනව නම් ඒක හරි අපරාධයක් මම නම් කියන්නෙ ඇත්තවම... ඒ තරම්ම මේ... අපරාධයක් කියල කිවිවේ එක්තරා විදියක තිකං පහත් වැඩක් වගේ මට නම් හිතෙනව. අපි ඇයි මේ තරම්ම කුහක කියල හිතෙනව.

මේ පින නොතිබූණා නම් අපි කාටවත් මොකන් දෙන්නෙ නැදේද? එතකාට මොකක් ද තිරිසන්නුන්ගෙයි මනුෂ්‍යයන්ගෙයි තියන වෙනස? ඔය වගේ ගොඩාක් ප්‍රශ්න මතුවෙනව. එතකාට දෙන්ට ලෝහයි. හැඟැදි දෙන්ට පුරුදුවන්ට.

බුදුහාමුදුරුවන්ගේ කාලේ ඉදළ තියනව “එකසාටක බමුණා” කියල කෙනෙක්. බාහුමණයෙක්. හරිම දුප්පත්. ඒ බමුණාගේ බිරිද බැමිණයටද දෙන්නට ම උඩුකය වසාගන්ට තිබිබේ එක සලුවයි. ඒකයි එකසාටක බමුණා කියල කියන්නෙ.

එක සැලුවයි තියෙන්නේ. ඉතින්, මේ දෙන්නට ම කවදාක්වත් එක ව ගෙදරින් එළියට බැහැල ගමනක් යන්ට බැඳී. එකකෙන් ගියෙයාත් එක්කෙනෙක් ගෙදර ඉන්න ඕන. මොකද ගේ ඇතුළට වෙලා ඉන්නව. මොකද උඩුකය වසාගන්ට දෙන්නට ම තියෙන්නේ එක ඇදුමයි. අඩනිරුවතින් යන්න බැරි හින්දී. ඉතින් බුදුන් වහන්සේ දහම් දෙසන්ට ඒ පලාතට ආව. ඇවිත් ධමිය දේශනා කරනව. දැන් මේ දෙන්නට එකට ගිහිං බණ අහන්ට බැඳී. ඉතින් දැන් එක වෙලාවකදී එක්කෙනෙක් යනව. අනික් එක්කෙනා ගෙදර ඉන්නව. දැන් එක ද්වසක් කොහොම හරි මේ බමුණා ගියා බැමිණිය ගෙදර තියල බණ අහන්ට. ඉතින් මේ ධර්ම දේශනාව අහගෙන ඉන්න කොට මේ බමුණාට පුදුම සතුවක් දැනෙනව. පැහැදිමක් බුදුන් වහන්සේ කෙරෙහි. ඉතින් බමුණා කළුපනා කරනව මෙයාට මං. මේ සැලුව පූජා කරන්ට ඕන කියල. ඒ එක්ක ම මහ ලොකු ලෝභ කමක් හිතෙනව. ආපහු අකුලගන්නව සැලුව. ආයිත් ටිකක් වෙලා යනකාට ආයිත් හිතෙනව මේක පූජාකරන්ට ඕන කියල. ආයිත් හිතෙනව ලෝභකම. ඔහොම ඔහොම කීප සැරයක් ම හතර පස් වතාවක් ම මේක දෙන්ට හිතෙනව, ආයිම අකුල-ගන්නව. අන්තිමට කොහොම හරි මේක දෙනාව. පූජා කරනව බුදුහාමුදුරුවන්ට මේක. එක ම සැලුව දෙන්නටම තියෙන පූජා කරනව. පූජා කරල ඉවර වෙලා මොකද කරන්නේ? එයාට සතුව ඉහවහා ගිහිල්ල මෙය කැ ගහනව මම දිනුවා, මම දිනුවා කියල. ඒ වෙලාවේ ඒ අහල පහල ඉන්නව රටේ රජ්පුරුවාත් ඇවිල්ල බලාගෙන. රජ්පුරුවා හය වෙනව. "මම දිනුව මම දිනුව කිවිව, මගේ රජකමත් නැති වූණා තමයි, කවුරු හරි ඇවිල්ල ඒකත් ආකුමණය කළා ද" කියල රජ්පුරුවා හය වෙනව. හය වෙලා හොයල බලනව. ඉතින් මම මේ කියන්ට ගියේ ඒකෙ ආනිසංස තව ගොඩක් තියෙනව. ඒ කජාව දැන් කියන්නැ... අන්න ඒ වගේ දන් දෙන්ට ඕන. පූජාවන් ද දෙන්ට මම කියන්නේ ඒකයි. දන් දෙනාව තම් ඒක සාටක බමුණා වගේ දන් දෙන්ට.

දැන් මේ දුන්නේ මොකටද බුදුන් වහන්සේ කෙරෙහි, උන් වහන්සේගේ ධර්මය කෙරෙහි, පැහැදිලා. පහන් සිතින් දුන්නා. මං හිතන්නෑ කිසිවක් බලාගෙන දුන්නයි කියල. දැක්කද පුදුපු හැටි. අන්න එහෙම පුදුන්ට. අන්න එහෙම පුදුනකොට තමන්ට සතුවක් තියනව. ඒක නැති නිසා තමයි, බුදුන් වහන්සේ පරිනිබ්ලානයට පත්වෙලා අවුරුදු දෙදහස් පන්සිය පණහක් වෙන්ට ඇවිල්ලන් බුදුන් වහන්සේ නැති බුද්ධ කෙනෙක් ප්‍රතිමාවක් වශයෙන් භදාගෙන ඒකට පුදුන්නේ. ඒ බුදුන් වහන්සේ කෙරෙහි පැහැදිමෙන් නොවේ. ඒ තේඛාවෙන් පුදුන්නේ වැඩි පින් ගන්ට. නැති පිනක් ඇති කරගන්ට. බුදුන් වහන්සේ නැ. අපි බුදුන්ට පිදුව කියල පිළිමෙකට තියනව කැමි. දැක්කද කියන දේ. මෙක මම තරහකට කියන දෙයක් නොවේ, නමුත් ඔය කියන දේ ම නැති බැරි මිනිහෙකට පිදුව නම් අන්න බුද්ධ දේශනාව පිළිපැදේද වෙනව. දේශනාව පිළිපැදේද ඇයි? දේශනාව කෙරෙහි තියෙන පැහැදිම නිසා. බුදුන් වහන්සේ කෙරෙහි තියෙන පැහැදිම නිසා. බුදුන් වහන්සේ කෙරෙහි තියෙන හක්තියකට ගෞරවයකට, දෙවි-මිනිස් සැප ලබන්ට එහෙම නොවෙයි. එතකොට දැන් පැහැදිලි ද කියන දේ? ඒක වූණත් දෙන්නේ බුදුන් වහන්සේ අපට කිවිව මෙන්න මෙක දුකයි, මෙක දුකට හේතුව ඒ නිසා මේ දුකින් මිදෙන්ට නම් මෙක කරන්ට ඕන කියල අන්න ඒ වෙතනාවෙන් දන් දෙන්ට. කුසලය වැඩිමේ වෙතනාවෙන්. ආයා අෂ්ටාංගික මාර්ගය වැඩිමේ වෙතනාවෙන්. දැන් පැහැදිලි ද කියපු දේ? දානී දෙන්ට ඕන මෙන්න මේ විදියට.

එතකොට මේවා පින් කියනව. මෙක ඕනෑම දීමක ප්‍රතිච්චිතය තියනව. අපි සතෙක් මරල ප්‍රාර්ථනා කරේ නෑ නිරයට යන්ට. ප්‍රාර්ථනා කරන්නෙන් නැ. නමුත් ඒකේ ආනිසංසය වෙනස් වෙන්නේ නෑ. ඔහුට ඒ ආනිසංස තියනව. අපායගාමීයි. ඒ වගේම පිනෙන්, දන් දීමෙන් කියනව. මොන වෙතනාවෙන් දුන්නත් දීමේ යම් ප්‍රතිච්චිතයක් තියනව හරියට දුන්නෙන්ත්. ගනුදෙනුව නොවෙයි හරියට දුන්නෙන්ත්. ඒ හින්දි

මෙම ආයනී අඡ්ටාංගික මාර්ගය වැඩිමේ නිවන් දැකීමේ පරමාර්ථයෙන් දෙන දීම සිතේ තණ්ඩාව තැකිකර ගැනීමේ සිතින් දෙන දීම. එතකොට, සිතේ කෙලෙස් අඩු කරගැනීමේ වෙශනාවෙන් දෙන දීම, දානය. මහත් එලයි මහානිස්සයි. ඒක පිරිසිදු සිතක්. ඒ සිතට කොයිතරම් දේවල් ලැබෙයිද? භැංශයි ඒකත් හිතන්ට එපා ලැබෙනව කියල. තෙක්බම්ම වෙශනාවෙන් දෙන්ට. ඒක මහත්එලයි මහානිස්සයි කියල ආය ඒක අල්ලන්ටත් එපා. මොකද මේ ගාසනය බුදුන් වහන්සේගේ දේශනාවේ සුවිශේෂ ම දේ තමයි අත්හැරීම. තණ්ඩාව කියන්නේ අල්ලාගැනීම. එතකොට මේකෙන් මිදෙනව කියල කියන්නේ අත් හැරීම.

එතකොට, බුදුන් වහන්සේගේ ධර්මය තුළ දේශනාව තුළ කුසලය කියන්නේ අත්හැරීම. අපට බැරිත් ඒක. මේකට තමයි අපි විරිය කරන්ට ඕන. පැහැදිලි ද කියපු දේ? ඒ අත්හැරීම ආරම්භ කරන්නේ දානයෙන්. මෙතෙන්දී දන් දෙන්ට පුළුවන්. ආම්ස දන් දෙන්ට පුළුවන්. අහය දෙන්ට පුළුවන්. ආම්ස කියල කිවිවේ ඔය ආහාර, ඇඳුම් පැලඳුම් වගේ හෝතික දේවල්. වාසස්ථාන බෙහෙත්හේත් වගේ දේවල්. රේඛට අහය. දුකට පත් වෙවිව කෙනෙකුට වවන ටිකක් ඇති ඔහුගේ හිත සනසන්න. බය වෙන්ට එපා අපි ඉන්නව ලග, අපි බලාගම්මු, මයා කළබල වෙන්ට එපා කියල සිත සනසන්ට නිවන්ට පුළුවන් අපට. ඒක අහය. භයට විරැද්ධ දේ. ඒකත් දානයක්. ධර්මය, ධර්ම දානයක්. සද්ධර්මය - ධර්මය මේ. මේ ධර්මය කියල දෙන්ට පුළුවන්. දාන සීල භාවනා කියල දෙන්ට පුළුවන්. තෙරුවන් කෙරෙහි සිත පහදවන හැරි කියල දෙන්ට පුළුවන්. ඒ නැතත් අඩු ගානෙ ප්‍රමාදයකුට පාඨමක්, පොතක්, ඔහුගේ පැවැත්ම සඳහා ඔහුගේ යහපැවැත්ම සඳහා කිසියම් දෙයක්. ඒකත් එක්තරා විදියක ධර්ම දානයක්. මේ ඔක්කොම දාන. ඉතින් මේක කරන්ට ඕන.

ඉතින්, ආරම්භ කරන්නේ එතනින්. පළවෙනියට ම අත් හැරීම. ඔතනින් ඔක්කොම අතහරින්ට බැං. බොහෝම පොඩිඩි. මේක පාරමිතාවට එකතු වෙනව. එන සසර

පැවැත්මක් තියනව. නිවන් දැකිනකම් සසරේ පැවැත්ම තියනවනේ. අපි වීරය කරන්නේ දුකින් මිදෙන්ට. එතකොට රේඛට මොකද කරන්නේ. දානයේ රේඛ පියවරට අපි යනව. නෙක්බම්ම අව්‍යාපාද ලැඟට පස්සේ...

රේඛට අපි යනව, ඉහළ දීම තමයි අත් හැරීම ලෝකේ. මොකක්ද?

කයින් වන අකුසලයෙන් වැළකීම.

වවනයෙන් වන අකුසලයෙන් වැළකීම සහ

මිරියා ආෂේෂයෙන් වැළකීම.

වවනයෙන් කරන අකුසල් හතරක් තියනව. බොරු කියනව, කේලාම් කියනව, හිස් වවන කියනව, එරුෂ වවන කියනව. මේ හතර කරන්නේ කාම තණ්ඩාවෙන් ද නැදේද? බොරු කියන්නේ ඇයි තමන්ගේ වාසියටනේ. කේලාම් කියන්නේ තමන්ගේ වාසියට ද නැදේද? එක්කො තමන්ගේ වාසියට. එහෙම නැත්නම් ද්වේෂ හිතකින් කේලාම් කියනව. සතුරින් ඉන්න දෙන්නෙක් බිඳවන්ට. බිඳවල තමන්ගේ වාසියට මොනව හරි දෙයක්. නැත්නම් දෙන්න තරහ වෙලා ඉන්නව දැකිල, සතුවූ වෙන්න මනසින්. ඒක ද්වේෂය. ව්‍යාපාද විහිංසාවලට වැටෙන්නේ. එහෙම නැත්නම් මොනව හරි වාසියකට. කේලාම් කියන්නේ, බොරු කියන්නේ, හිස් වවන කියන්නේ, පරුෂ වවන කියන්නේ මිය කාම වේතනාවෙන්. නැත්නම් ව්‍යාපාද, විහිංසා වේතනාවෙන්. එතකොට මේකෙන් මිදෙන්ට නම්, නෙක්බම්ම, අව්‍යාපාද, අවිහිංසා වේතනා දැන් අපට තියෙන්නේ. අන්න අපි දැන් වවනය සංවර කරගන්නව. අර කරපු වැරදි වැඩ දැන් අත හරිනව. වවනයෙන් කරන අකුසල් හතරෙන් වළකිනව. අන්න, වවනය සංවරයි.

රේඛට කයින් වෙන අකුසල් තුන. ප්‍රාණසාත කරනව, අදත්තාදානය, කාම මිරියාවාරය. ඒ තුනෙන් වළකිනව. අන්න ඒ තුන ම කළේ තමන්ගේ වාසියට. තමන් පිනවන්ට. ඒ තුනෙන්

වලකිනව කියල කියන්නෙ: ඒකෙන් මිදෙනව. අන්න කය සංවරයි.

මිථ්‍යා ආලේව, බොරුවෙන් ජ්වත් වෙන්නෙ තමන්ගේ වාසියට. බොරුව අතහරිනව. සත්‍යයෙන් ජ්වත් වෙනව. අන්න කය, වචනය, දෙක සංවරයි. අන්න සීලය.

දැන් දානය ගැන. දානය නෙක්බම්ම වේතනාවෙන් දෙනකාට අපි නිවන තමයි ඉලක්ක කරන්නෙ. නමුත් මේ දානය මහත්ලෑල මහානිසංසයි. බුදුනාමුදුරුවෛ දානය ආනිසංස හරි ලස්සනට විස්තර කරනව. දීම තුළ. ප්‍රධාන වශයෙන් දෙන කෙනා මිනිස්සුන්ට ප්‍රියයි. එතකාට දෙන කෙනා කෙරෙහි මහත් කිර්තියක් පැතිර යනව. ඉඩීම දන් දෙන කෙනා කිර්තියට පත් වෙනව. ආයෙන්, නම් ගහන්ට ඔහා නැ. බෝඩි ගහන්ට ඔහා නැ. දැන්වීම් දාන්ට ඔහා නැ. ගබඳ විකාශන දාල රටට කැශහන්ට ඔහා නැ. බෙරගහන්ට ඔහා නැ. නිස්කලංකව නිශ්චබද්ව දෙනකාට කටින් කට යනව. කවුරුත් දන්නව. මිනිස්සුන්ට ප්‍රියයි දන්දෙන කෙනා. එයාගේ යහපත් කිර්තිරාවය පැතිරෙනව. ඔහා සහාවකට එයාට තිරිහිතව යන්න ප්‍රාථම්‍ය. ඒවාගේ ආනිසංස තියෙනව. සත් පුරුෂයන්ගේ ආයිර්වාදයට ලක්වෙනව. මේ ආත්මෙම ලැබෙනව ආනිසංස. මේ දානය.

ර්ලගට සීලය. සීලය ර්ට වඩා මහත්ලෑලයි. මහානිසංසයි. දානයට වඩා ඉහළ පියවරක් සීලයේ තියෙන්නෙ. සත පහක්වත් වියදම් වෙන්නෙ නැහැ. සල්ලි යන්නෙ නැහැ සීල්වත් වෙන්ට. දුස්සීලව ජ්වත් වෙන වසර සීයක ජ්විතයට වඩා එක ද්‍රව්‍යක් සීල්වත් ව ජ්වත් වීම වටිනව කිවිව.

ආයෙ කවුරුවක්වත් “අනේ ස්වාමීන් වහන්ස, ඔය කියන විදියට අපට ජ්වත් වෙන්ට බැං. ජ්වත් වෙන්ට නම් මේ ශික්ෂා පද කඩන්ට ඔහා. නැතුව ජ්වත් වෙන්ට බැං...” කියල පව කරන්ට ඔහා. සීලය රකින්ට ඔහා හැටි අජේ පොතේ තියනව. බොහෝම ලස්සනට.

එක ගොවියෙක් යනව. මේ... කැලේට ලි වගයක් කපාන එන්ට හරි නැතිවෙවිව හරකෙක් හොයන්ට හරි මට මතක නැ. ඒ දෙකෙන් එකකට. තමාගේ අත් තියන - එයාගේ අත් කැත්තකුත් තියනව. ඒ කැත්තත් අරගෙන කැලේට යන්නේ. වික දුරක් යනකාට පිළිරෝක් ඇවිල්ල මෙයාව වෙළාගන්නව. දැන් ලේසියෙන් පූජ්වන් මේ කැත්තෙන් මේ පිළුරව කපල කොටල මරල දාල බෙරෙන්ට. මෙයා කරන්නැ. දැන් පිශ්චරා තද කරගන්නව, වෙළාගෙන. ඉතින් වික වික දැන් මෙයාට වේදනාව දැනෙනව. රේ පස්සේ මෙයා කල්පනා කරනව දැන් වික වික තද වෙද්ද අමාරු වැඩිවෙනව, තව වෙළා ගියෙන් එහෙම.... මරණ බය කියන එක ඉහළම බියනෙ, මේකව මරන්ට හිතෙයි කියල අත් තියන කැත්ත විසි කරනව. බලන්ට දිවි හිමියෙන් සිල් රකිනව කියන්නේ මිකයි. සිල් රකින්ට ඕන අන්න එහෙම. මේ ප්‍රාණසාතය එහෙම වත් මම කරන්නැ. මේකව මරන්ට හිතෙයි. මට තව වේදනා දැනෙන කොට වේදනාව ඇති වෙනකාට කියල හිතාගෙන මොකද කරේ? විසි කරා කැත්ත පැත්තකට. රේ පස්සේ බලන්ට මේ පිශ්චරා මේ මනුස්සයව අත ඇරල යන්ට යනව. අන්න බලන්ට සිලය ආනිසංස. ඉතින් මෙන්ත මෙහෙමයි සිල් රකින්ට ඕන දිවිහිමියෙන්. ජීවිතේ හියාවේ. දුස්සිල ජීවිතයට වඩා සිල්වත් මරණය උතුම්. මොකද මරණය කියන එක ඔය අපි හිතාගෙන හිටියට ඕක සම්මුතියක්. මේ ධර්මය තුළ මැරෙන කෙනෙක් නැ. එක හින්ද ඔය මරණය සම්මුති මරණයක්. මේ පොඩිඩක් මේ තාවකාලික අම්බලමක වගේ මනුෂ්‍ය ජීවිතයකට ඇවිල්ල, ඔය වගේ අකුසල් කරල දුගති ගාම් වෙනවට වඩා හොඳයි, මේක අතඇරල සුගතියකට යන එක.

එ හින්ද දිවි හිමියෙන් සිල් රකින්ට ඕන.

දැන් සිල්වත් වන කෙනාගේ, කය වවන සංවර කරගත්ත කෙනාගේ ආනිසංස ගැන බුදු හාමූදුරුවා බොහෝම ලස්සනට කියනව.

මොකක්ද පළවෙනි ආනිසංසය; සිල්වත් කෙනාගේ පළවෙනි ආනිසංසය තමයි; මහුගේ සම්පත් හෝග වැඩිනව,

සම්පත් වර්ධනය වෙනව, දියුණු වෙනව. ඇයි? සිල්වත්. කය වචනය සංවරයි. මේ සිල් රකින එක හරි අමාරුයි. සිල් රකිනට මහා වීරියක් ඕන. මනා සිහියක් ඕන. සිහියක් තියෙන්ට ඕන. නැත්තම් සිල්වත් වෙන්ට බැ. අවසිහියෙන් ඉදගෙන බැ. කාමයන්ගෙන් වෙන් වෙන එක හරි අමාරුයි. තෙක්බම්ම වෙතනා ඇති කරගෙන මේ සිල්වත් වෙන්ට යනකාට හරි අමාරුයි කය වචන සංවර කරගන්ට. මේකට එළඹ සිටි සිහිය තියෙන්ට ඕන. එතකාට මේ සිහිය තියන නිසා ඔහුගේ සිල් රකිනට ගන්න සිහිය නිසා ම ඔහුගේ අනිත් කටයුතුත් සාර්ථකයි. ඒ සිහිය පාවිච්ච කරනව. එතකාට මොකද වෙන්නේ ඔහුගේ හෝග වර්ධනය වෙනව. සම්පත් වර්ධනය වෙනව. ඒ පළවෙනි ආනිසංසය සිල්වත් කෙනාගේ.

දෙවෙනි ආනිසංස තමයි සිල්වත් කෙනා කෙරෙහි රට පූරා යහපත් කිරීති රාවයක් පැතිරෙනව. ප්‍රසිද්ධියට පත් වෙනව. සිල්වත් කෙනෙක් නම් ඒ දෙවෙනි ආනිසංසය.

තුන්වෙනි ආනිසංසය තමයි සිල්වත් කෙනා ඩිනැම සහාවකට රාජ සහාවට පවා නිරහිතව යනව. එයා හය නැ. පවි කරන්නැ. කිසිම අකුසලයක් කරන්නැ. කය වචන දෙක සංවරයි. හරි නිරහිතයි. ඔහු යනව. මොකද සිල්වත් කෙනා වටා මනා පවුරක් වගේ මහා ගක්තියක් ගොඩනැගෙනව. කරල බැඳුවාත් පෙනෙයි. සිල්වත් කෙනාට මේ ගාම්භිර කම් ඔක්කොම තියනව. ඒ ගක්තිය තමයි අර නිරහිතව යන්නේ ඉදිරියට රාජ සහාවට පවා. එතකාට ඒ තුන්වෙනි ආනිසංසය.

හතරවෙනි ආනිසංස තමයි සිල්වත් කෙනා සිහි මූලා තොවී, මරණයට පත්වෙනව. සිහියෙන් ම මිය යනව. සිහියෙන් මැරෙන කෙනෙක් දුගතියකට යයිද කවදාකවත්? අවසිහියෙන් මැරුණෙනාත් තමයි දුගතියට යන්නේ. සිහියෙන් මැරෙන කෙනෙක් කවදාක්වත් දුගතියකට යන්නේ නැ. අනිවාර්ය-යෙන්ම සුගතිගාමීයි. ඒ හතර වෙනි ආනිසංසය.

පස්වෙනි ආනිසංසය සුගතිගාමී වෙනව. සිහියෙන් මැරෙනව කියල කිවිවනේ දැන්. එහෙනාම් සුගතිගාමීයි. ඔන්න... ආනිසංස.

ඉතින් එතකොට දැන් මෙවා කරන්ට ඕන. ඉතින් මේක භැබැයි මතක තියාගන්ට ඕන. ගික්ෂා පද කියන එක නෙවෙයි මම මේ අදහස් කළේ. පාණාතිපාතා වේරමණී සික්බාපද් සමාදියාම් කිවිවට ලැබෙන කිසිවක් නැ අපිට. එක කිවිවත් වැඩක් නැ... එක කරන්නැත්තම්. එක නොකිවිවත් කමක් නැ. ප්‍රාණසාතයෙන් වැළකුණා නම්. භෞද්‍ර මතක තියාගන්ට.

එතකොට අදින්නාදානා වේරමණී සික්බාපද් සමාදියාම් කියන්ට ඕන නැ. ඔන්නම් කියන්ට මම එපා කියන්නැ. කිවිවට වැඩක් නැ. එක කරේ නැත්තම්. එකේ කිවිව කියල ලැබෙන ආනිසංසයක් නැ. එක කරන්ට ඕන. එක කළාත් තමයි.... එහි ප්‍රතිථිල ලැබෙන්නේ. ඉතින් එක කරන කෙනාට ඕක නොකිය හිටියට කමකුත් නැහැ. ඒ හින්ද මේ ගික්ෂා පද කීම නෙවෙයි වැදැගත්. මෙවා තියාත්මක කිරීම. මේ සිලයේ පිහිටන්ට ඕන. මේ සිලය තියාත්මක කරන්ට ඕන. එතකොටයි මේකේ ආනිසංස තියෙන්නේ. එතකොට, ගික්ෂා පද කියන සමාජයකින් අපට වැඩක් නැ. ගික්ෂා පද රකින සමාජයකින් අපට ප්‍රයෝගන තියෙන්නේ.

එතකොට මේ සිලය රකින්ට පුළුවන්. එතකොට මේ ගික්ෂා පද අපි සමාදන් වෙන්නේ කාදි? භාමුදුරු කෙනෙක් ඉස්සරහ පිටද? දැන් භාමුදුරුවන්ට මොකක්ද තියන වුවමනාව... අපිට තියන වුවමනාව... භාමුදුරු කෙනෙක් ඉස්සරහ, ස්වාමීන් වහන්ස මම ප්‍රාණසාතයෙන් වළැකිම් කියල කියන්න. මං නම් කියන්නේ එහෙම අවශ්‍ය නැ. තමන් එහෙම ඉදිරිපත් වෙලා කරන්ට වුවමනාවකුත් නැ. භාමුදුරුවන්ට වුවමනාවකුත් නැ, ඒ අයට එහෙම කරවන්ට. ඔය සිලය අනිත් ආගම්වලත් තියනව. දානය අනිත් ආගම්වලත් තියනව. භාවනාව අනිත් ආගම්වලත් තියනව. මතක තියාගන්ට. භාවනාව තියනව. හරි.... මං කියන්නම් නැත්තේ මොකක්ද කියල. අනිත් ආගම්වල සහ බුද්ධාගමේ තියන එක ඉදිරියෝදී. තව විකක් එහාට ගියහම.

එතකොට, අපි මතක තියාගන්ට ඕන. මේ පොරොන්ද වෙන්ට ඕන. මේ බාහිර කාටවත් නෙවෙයි. මං මේ කියන්ට යන්නේ මේ භාමුදුරුවා ගාව එපා කියන එක නෙවෙයි මම

මෙ කිවිවේ... අපි කළයුත්තේ කුමක්ද? සැබැව තම් අපි මේ අධිෂ්ථානය අපි මේ පොරෝන්දුව වෙන්ට ඔහා තමන්ට. අපි අවංක වෙන්ට ඔහා තමන්ට. අපි සියල්ල කරන්ට ඔහා තමන්. මොකද මේ මුළු ලෝකම තියෙන්නේ මේ බණ්ඩක් තරම ගේරය තුළ. මොකක්ද මේ ලෝකය.... පස්ක්වූපාදානස්කන්ද ලෝකය. බාහිර කොහොවන් නැ. අපිට බාහිර ලෝකයත් එක්ක කිසි ගනුදෙනුවක් නැ. තමන් නිවැරදි වෙන්ට තමන් දෙස බලන්ට.

ඉස්සෙල්ල අහපු ප්‍රශ්නෙන්, තරහ යනව. ඇයි තරහ එන්නේ? එලියෙ මිනිස්සු කරපු වරදකට ද? නැ. තමන්ගේ හිත වැරදියි. ඇයි? මේ ලෝකය අනිච්චය කියල දැක්ක තම්, තේරුම් ගත්තනම් ඒ කියන්නේ නිවන් දකින, අර ආධ්‍යාත්මික... අධිච්චතයෙන් දකින එක තෙමේ මේ. මේ කියන්නේ. රට කළින් සද්ධර්මය අහල තිබා තම්, අර විත්තාමය ප්‍රයුව සුතමය ප්‍රයුව තිබුණා තම් මේ බුද්ධ භාමුදුරුවන්ගේ ධර්මය අහපු කෙනෙකුට තරහ එන්ට බැ. තරහ එනව. ස්වභාවය කෙලෙස් තියන හින්ද. නමුත් පාලනය කරගන්ට ප්‍රාථමික හිත. අනිච්ච දේකට තෙ මේ තරහවෙන්නේ. දුක, අනාත්ම, ඉතින් මොකටද අපි තරහ වෙන්නේ. අපිට මේ ලෝකේ වෙනස් කරන්ට ප්‍රාථමික හිත? තමන්ටම ප්‍රාථමික තමන්ගේ ජීවිතේ වෙනස් කරගන්ට. තරහ ගිහිල්ල ප්‍රාථමික දැන් ඔය හිසකේස් දැන් රුවල් සුදු වුණේ අහල ද මේ මහත්තුරුන්ගෙන් ඇහුවද? පාලනය කරන්ට ප්‍රාථමික ඔහා? බැ නේද? බැ. ඇයි තරහ වෙන්නැත්තේ, කොණ්ඩේත් එක්ක. දැන් මහත්තය බාහිර දේට තරහ වෙනව. මේ අහවලා වැරදි වැඩ කරනව. නැත්තම්, මෙහෙම කරන්නැ. මේ තරහ වුණා. ඒ මහත්තයට අවනත තොවුණ නිසා තමයි තරහ යන්නේ. මහත්තය බාහිර දේ ගැන කජා කරනව. මහත්තය තුළ ම දේවල් මහත්තයට අවනත නැ තෙ. ඇහුවද කෙස් “සුදු වෙන්ටද ම.” කියල. නැ. ඇයි තරහ වුණේ නැත්තේ? එයා දැක්ක මේක තමයි ස්වභාවය. එතකොට තරහක් එන්නැ. ඇයි? අර මිනිස්සු ඒ වැරදි වැඩ කරන එක ස්වභාවය වෙන්ට බැරිද ඒ ගොල්ලන්ගේ.

මතක තියාගන්ට... මේ ලෝකේ ඉන්නේ ඔක්කොමලාම පිස්සො කියල. බුදුහාමුදුරුවෙන් කිවිව: “සබඩේ පාතත්ත්තනා උම්මතකා”, රහතන් වහන්සේ හැර. සියල්ලෝ පිස්සො. පිස්සෙක් බැන්නහම තරහ යනවද? පිස්සෙක් පිස්සු වැඩ කරපුවහම තරහ යනවද? නිකන් හිතන්ට. මගේ පූගට මේ රීය පෙරේද කෙනෙක් එහෙම ආව. ඒත් ඔවගේ තරහ යන එක ගැන ඇශුවේ. දැන් හරි ප්‍රශ්නයක්... මිකට හොඳ උදාහරණයක් මං ඔගොල්ලන්ට කියන්නම්. පාරෙ යදිදි.... ඔය හන්දියෙන් යනකොට, ගෙදර කිවිටුව මිනිහෙක් ඉදන් හොඳට ම බණ්නව, හොඳට ම බණ්නව, ඉතා ම පහත් වචන පාවිචි කරල. ඉතින් හරි කැළඹිල්ලකට පත්වෙනව. දැන් තරහ ගිහිල්ලා හඳුස්ථන්දනය වැඩ්වෙලා. එතකොට ජ්‍යෙ වර්ණය වෙනස් වෙලා මහා දේවල් වෙලා දැන් වැඩට යනව. හරි ලැජ්ජයි. එක පැත්තකින් ඉස්සෙල්ල ලැජ්ජාවක් ඇති වුණා. මේ මිනිහ බණ්නව.... රීලගට තරහක් ඇති වුණා. රට පස්ස මොකද කරන්නේ දැන් වැඩට යනව. දැන් ද්වසම අසාර්ථකයි. කරන වැඩ ඔක්කොම හරි නෑ. මොකද මනස දැන් අවුල් වෙලානේ. ඔහොම ඉතින් ද්වස ගත කරල බොහෝම අසහනයෙන් ද්වස ගත කරල ගෙදර එනව. එනකොට හවස ඒ හන්දියෙම ඉදගෙන වෙන මිනිහෙක් - තවත් මනුෂ්‍යයෙක් අපිට කියනව.... “මහත්තයට බැන්න තේද අර මනුෂ්‍යයා උදේ හොඳට ම? ඔවි... බැන්නනේ. මහත්තය ගණන් ගත්ත එපා මිනිහා පිස්සෙක්. ඔය මිනිහ ඔහොම තමයි” කියනව. දැන් මොකද වෙන්නේ, සිතට දැන් අර උදේ ඉදන් තිබුණ අසහනය ඉවර වෙනවද එක පාරටම. ක්ෂණයකින්. ඒ ඇයි? අර මනුෂ්‍යයා පිස්සෙක් කියල අහපු හින්ද. එක දැනගෙන හිටිය නම් මොකද වෙන්නේ. උදේම දැනා හිටියනම්, මේ මට බණ්නනේ පිස්සෙක් කියල, අර කියපු එකක් වත් වෙයිද? අසහනකාරී දේවල් වෙන්නේ නෑ.

ඉතින් අන්න ඒකයි හොඳට මතක තියාගන්ට මෙන්න මේක. මේ ලෝකේ ඔක්කොම ඔහොමයි. ඒ වෙනස

තියෙන්තේ පිස්සුවෙයි. යම් යම් අයගේ අඩුවැඩිකම් තියනව. යම් යම් අවස්ථාවල අඩුවැඩිකම් තියනව. අර මනුෂ්‍යයා බැන්නේ. ඒ මනුෂ්‍යයාගේ පිස්සු.... අපිටත් පිස්සු තමා. එයාගේ පිස්සු ටිකක් තද වෙලා. ටිකක් වැඩියි. ඒ හින්ද බැන්නේ. අනිත් අයට... තද නැ. දැන්, මහත්තයලට තරහ යනකොට ඒ වෙලාවට මහත්තයලට පිස්සු තද වෙලා. හරිද? අනිත් අයට තද වෙලා.... ඒ ගොල්ල බණ්නකොට ඒවාගේ අපිට මෙහෙම හිතාගන්ට පූජාවන් නම් මේ ගැටුව ඉවරයි. හොඳට මතක තියාගන්ව.

අනිවිව, දුක්ඛ, අනාත්ම කියන මේ ස්වභාවය තුළ මෙක තමයි යථාර්ථය. ඉතින් මේ කෙටියෙන් කිවිවේ මේ වගේ ප්‍රශ්න එනව. මේ ලෝකය ගැන හිතපු හින්දු. මේ ලෝකයේ අපිට ඔහු දේවල් කරන්ට බැ. මේ ලෝකය තියෙන්ට ඔහු විදිය තමයි ඔය තියෙන්නේ. මොකක්ද තියෙන්ට ඔහු විදිය. අනිවිව, දුක්ඛ, අනාත්ම මෙක ලෝක ස්වභාවය. අපිට තියන ගැටුව අපි මෙක දන්නේ නැතිකම්. අපි මෙක තේරුම් ගෙන නැ. අවබෝධ කරන් නැ. ඒක නිසා තමා මේ දුකට මුල. ඔය තරහව කියන්නේ දුකනේ. ද්වේෂය. ලෝහ, ද්වේෂ දෙකෝ හිත තියෙන්නේ. දුක. සංඛාර හටගන්ත්. ඔන්න.. පක්ෂුව්‍යපාදාන-ස්කන්ධය දැන් ඔය තියෙන්නේ. තරහව කියන්නේ මොකක්ද? වෙතනාව. පක්ෂුව්‍යපාදානස්කන්ධ තියනව නේද? සංඛාර උපාදානස්කන්ධය දුක ඔහු තමයි. ඒක මේ, කාගෙවත් දේවල් අදාළ නැ අපට. ඉතින් ඔහු අමාරුයි. කියන දේ එතරම්... මොකද අපි අනික් පැත්තේ නේ ඉන්නේ. ඉතින් මෙක දියුණු කරගන්ට ඔහු.

ඉතින් මතක තියාගන්ව. මෙන්න මෙක තමයි වෙන්ට ඔහු දේ. එතකොට මේ සීලය කියන එක... ආනිසංස පහක් ඉඩීම තියනව. එතන ම කියනව. මෙක හොඳට කරගෙන යන්න පූජාවන්. දුස්සීල ජීවිතයට වඩා සිල්වත් එක ද්වසක ජීවිතය වටිනව. දුස්සීල ජීවිතයට වඩා සිල්වත් මරණය උතුම්. මගේ නොවෙයි, බුද්ධ වවන මෙවා.

ඒක හින්ද අත්ත අර කියපු ගස් කපන්ට ගිය ඒ ගොවියා වගේ දිවි හිමියෙන් සිල්වත් වෙන්ට උත්සාහ කරන්ට. මේ සීලය පවුරක් වගේ තමා වටේ ගක්තියක් වශයෙන් ක්‍රියාත්මක වෙයි. අර බුදු හාමුදුරුවෝ කිවිවනේ ධර්මය හැසිරෙන්නා ධර්මය විසින් රකිනව කියල. තමන්ම අත්දිකී මේවයේ තියන ආනිසංස මේ ජ්විතයෙම. කල්යන්ට ඕන නැ. දානෙන් ඒ විදිය.

### ප්‍රශ්නයක් :-

එතකාට ස්වාමීන් වහන්ස, අපි සිල් රකින්න කියන්නේ කුසල් වචනවා කියන එකද?

### පිළිතුර :-

කුසල්, කුසල් හැබැයි දිව්‍යලෝක යන වේතනාවෙන් නෙවෙයි. බුදුහාමුදුරුවෝ කිවිව. මේ එක ද්වසක් වැඩුවත්, මෙහෙමයි කියල. සිල් රකින විදියක් තියනව. දිව්‍යලෝක යන හැටින් මම අනික් ද්වසේ දේශනාවේදී කියන්නම්. සිල් රකළ දිව්‍යලෝක යන හැටින් බුදු හාමුදුරුවෝ ලස්සනට කිවිව. විශාලා උපාසිකාවට කියපු තැනක් තියනව. විශාලාවට තව තැනක තියනව.... දම්මික උපාසකට කියපු දේශනාවක් තියනවා. කෙළින්ම මේ උපෝසත සිලයම කොහොම ද කියල දිව්‍යලෝක යන හැටි ඔක්කොම විස්තර කරල තියනව. අපි ඒක වෙන ද්වසක කියමු. දැන් මං මේ කරා කරන්නේ රටත් එහා සැප ගැන. මේ දුක ගැන නෙවෙයි දැන් කරා කරන්නේ පරම සැප ගැන. තාවකාලික.... දිව්‍ය ලෝකත් දැන් දුකනේ. ඉතින් ඒකත් ඕන්නම් බුදු හාමුදුරුවෝ කියල තියනව. තාවකාලිකව. නමුත් අපි මේ කියන්නේ පරම සැපත ගැන. නිවන - නිබ්බාණයට යන හැටි කියන්නෙන. ඉතින් නිවන තුළ සීලය ඕන්න ඔහොමයි. දානය මෙන්න මේ විදියයි.

රට පස්සේ අර කියපු කය, වවන, සංවර කරගත්තු කෙනා තමයි, ර්ලගට යන්නේ කොහාටදී? හාවනාවට.

අපි දැන් කරා කරන්ට යන්නෙහා භාවනාව ගැන. එතකොට දැන් භාවනාව අනිත් ආගම්වලත් තියනව. ක්‍රිස්තියානි ආගමේ භාවනාව තියනව අහල තියනවද? ඉස්ලාම් ආගමේ භාවනාව තියනව. අනෙකුත් හින්දු ආගම්වල හින්දු.... නේවසක්කුදු නාසක්කුදු දක්වා බුදුහාමුදුරුවොත් ඉගෙන ගත්තේ ආලාර කාලාම උද්දකාරාම ඒ ගොල්ලො ගාවට ගිහිල්ල. ඉහළ දාන සමාපත්ති තිබේ.

එතකොට බුදුහාමුදුරුවො මොනවද මේ භාවනාව කියල කිවිවේ? සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධී, සම්මා වායාම මිම් එදත් විස්තර කරා.

නූපන් කුසල් උපද්‍රවාගැනීම, උපන් කුසල් වැඩිදියුණු කරගැනීම, නූපන් අකුසල් නූපද්‍රවීම, උපන් අකුසල් ප්‍රහාණය කිරීම.

මෙන්න මේකයි සතර සම්බක් ප්‍රධාන වීරිය. එතකොට මේ වීරිය තමයි, අපි වඩින්ට ඕන. සම්මා වායාම කියල ඒක වඩාන යනකොට මෙතන කියවෙනව අකුසල් සහ කුසල් කියල දෙකක්. දැන් ආයෝ පටලගන්ට එපා. අතන කිවිව කුසල් අකුසල්. දැන් මෙතන භාවනාවේදී අකුසල් කියල කිවිව කුසල් කියල කිවිව. භාවනාවේදී අකුසල් කියල කිවිවේ පස්ක්ව නීවරණ. කාමවිෂන්ද, ව්‍යාපාද, රීනමිද්ද, උද්ධවිව, කුක්කුවිව, විවිකිවිණා.

දැන් මේ කියපු කුසල් තුනත් අර කියපු සිලයත් තියනව. හැබැයි මතක තියාගන්න. කාමවිෂන්ද නිසාතෙන කය වචන අසංවර අපේ. නැද්ද? ව්‍යාපාද නිසා නේද අපේ කය වචන අසංවර. නැද්ද? ඔවිද? කාමවිෂන්දය නිසා නේද දන් දෙනත් ලෙස්හ. දැක්කද වෙනස? පැහැදිලි ද කියන දේ?

මේ ආයේ අප්පාවාගික මාර්ගය කොතනින් ගත්තත් මොන මොනව හරි ඒකට සම්බන්ධයි. දේශනාවේ ඒහෙම කිවිවට මෙතනත්, දානය තුළත් තියනව. නමුත්, දානයට වඩා ඉහළය සිලය. සිලයට වඩා ඉහළයි භාවනාව. මේ සතර සම්බක් ප්‍රධාන

වියන්දෙන් අදහස් කරන්නේ මේ අකුසල් කුසල් බොහෝම ඉහළ මට්ටම්න්, කුසල් වැඩිම සහ අකුසල් ප්‍රහාණය කිරීම. දැන් දානයෙදි සිලයෙදි රට වඩා අඩුයි. දානයට වඩා සිලය ඉහළයි, සිලයට වඩා භාවනාව ඉහළයි.

එතකොට දැන් නිශ්චිතව ම කියනව අකුසල් කියන්නේ පයුදුව නීවරණ. කාමවිෂන්ද, ඇසේ, කන, දිව, නාසය, කය කියන ඉන්දිය පිනවන්නට තියන ආශාව. ඒකට කාමවිෂන්ද කියල කිවිව. තරහව ඇතිවෙනකොට ව්‍යාපාදය කියල කිවිව. රේගට දෙවෙනි එක ඒ. තුන් වැනි එක රීනමිද්ද. සිතේ සහ කයේ තියන මැලි බව, අලස ස්වභාවය. රේගට උද්ධිවිව, කුක්කුවිවය කියල කිවිව. සිතේ තියන නොසන්සුන්කමට, විසුරුණු ස්වභාවයට උද්ධිවිව කියල කිවිව. කුක්කුවිව කියල කිවිව සිතේ තියන කළ අකුසල් පිළිබඳ තැවෙන ස්වභාවයට. නොකළ කුසල් පිළිබඳව තියෙන තැවෙන ස්වභාවයට. ඒ දෙක තමයි තියෙන්නේ උද්ධිවිව කුක්කුවිව කියල.

රේගට විවිකිවාව කියල කියන්නේ බුදුන් වහන්සේ කෙරෙහි, ධර්මය කෙරෙහි, සංසයා කෙරෙහි, සිලය ආදි නොයෙකුත් දේවල් කෙරෙහි ඇති වන සැකය. ඉතින්, මෙන්න මේවා නීවරණ.

මේවා නිසා සිතේ තියන ප්‍රහාෂ්වර ගතිය සිතේ ගක්තිය මැකිල ගිහිල්ල තියනව. ඒ හින්ද මෙන්න මේවා ප්‍රහාණය කරන්ට ඕනෑම.

එතකොට, කාමවිෂන්දය තියෙන වෙලාවට ඒක උපන් අකුසලයක්. ව්‍යාපාදය නැත්තම් ඒක ඒ වෙලාවට තුළන් අකුසලයක්. එතකොට තුළන් අකුසලය තුළදවන්ටත් උපන් අකුසලය ප්‍රහාණය කරන්නටත්, කරන්ට තියෙන්නේ මොකක්ද? භාවනාව. සිත එක අරමුණක නෑ. සිතේ විසිරෙන ස්වභාවය නිසා, සිත පැන පැන ලුවන්නේ, කාමවිෂන්දය හින්ද. මේවා පිනවන්ට තියන ආසාව. අපි ඒවට යන්න නොදී එක අරමුණක සිත පවත්වා ගන්නව. ඇලීම ගැටීම්වලින් තොර

අරමුණක කුසල් අරමුණක සිත රඳවාගැනීමට කරන වීරය තමයි, සමඟ භාවනා කියල කියන්නේ.

සමඟ භාවනාවකින් වෙන්නේ මොකක්ද? මේ කෙලෙස් අකුසල් යටපත් වෙනව. රළුගට කුසල් වැඩෙනව. මොනවද කුසල් කියල කිවිවේ. මෙතන කුසල් කියල කිවිවේ

පුරුම ධ්‍යානය කුසලයක්.

දුතිය ධ්‍යානය කුසලයක්.

තෘතිය ධ්‍යානය කුසලයක්

වතුරුප ධ්‍යානය කුසලයක්.

පුරුම ධ්‍යානය කුසලයක් මොනවද පුරුම ධ්‍යානයේ තියන ලක්ෂණ ධ්‍යාන අංග. කාමලිජන්ද, ව්‍යාපාද, රීනමිද්ධ, උද්ධවිව, කුක්කුවිව, විවිකිව්‍යා කියන පස්ද්‍රව නීවරණ යටපත් වෙනකාට, සිතේ මතුවෙනව සිතේ ප්‍රභාශ්වරය, සිතේ බැබලෙන ගතිය, ගක්තිය. එතකාට මේ ප්‍රභාශ්වර සිතක තියෙන ලක්ෂණ මොනවද?

විතක්ක, විවාර, ප්‍රීති, සුබ, ඒකාග්‍රතා කියන ධ්‍යාන අංග. එතකාට, මේ ධ්‍යාන අංග මතුවෙනවයි කියල කියන්නේ පළවෙනි ධ්‍යානය; පුරුම ධ්‍යානය.

දුතිය ධ්‍යානය කුසලයක්. විතක්ක, විවාර දෙක නැ ඒකේකදී. ප්‍රීතිය, සුබය, ඒකාග්‍රතා විතරයි තියෙන්නේ.

රළුගට තෘතිය ධ්‍යානයට යනකාට ප්‍රීතිය නැ. සුබය සහ ඒකාග්‍රතාවය.

වතුරුප ධ්‍යානයට යනකාට සුබයත් නැ. ඉතුරුවෙන්නේ ඒකාග්‍රතාවය, උපේක්ෂාව පමණයි. මෙක තමයි ප්‍රභාශ්වර සිත. මෙන්න මේ සිත අපි රට පස්සේ යොමු කරනව සම්මා සතියට. සම්මා සතිය කියල කිවිවේ සතර සතිපට්ච්‍යානය.

කායානුපස්සනාව

වේදනානු පස්සනාව

විත්තානු පස්සනාව  
දම්මානු පස්සනාව

මෙන්න මේ හාටනාව තමයි අනිත් ආගම්වල නැත්තේ. පැහැදිලිද කියන දේ. ම. කිවිව අනිත් ආගම්වලත් දානයක් තියනව, ශීලයක් තියනව. මේකෙත් තියනව. එතකොට අනිත් ආගම්වල දාන, සීල දෙක තිබූණට ඒ ගොල්ලන්ගේ දාන, සීල දෙක තියෙන්නේ මොන අන්තේද? ලෞකික සැප සම්පත් ස්වරුග සම්පත් බලාපොරොත්තුව. නමුත් බොද්ධයාගේ දාන සීල දෙක තියෙන්නේ මොනව පරමාර්ථ කරගෙනද? නෙක්ඩ්ම්ලය, අව්‍යාපාද, අවිහිංසා කියන අංග ඉලක්ක කරගෙන. එතකොට, අන් අයගේ ලගත් හාටනාවල් තියනව. බොද්ධයාගේන් හාටනා තියනව. නමුත් කාගේ ලගත් නැති හාටනාව... දැන් සමඟ හාටනාව තමා සැමතැනු ම තියෙන්නේ. බුදු දහමෙත් ඒක අනුමත කරල තියනව බුදු හාමුදුරුවො, වතුරුප ද්‍යානය දක්වා යන්ට කියල. රට පස්ස බුදුහාමුදුරුවො කියනව.... මේ... අහියු පවා ලබන්ට කියල.

රළගට බුදු හාමුදුරුවො දේශනා කරපු වැදගත් ම දේ තමයි.... බුදුවරු පහළ වෙන්නේ සතර සතිපටියානය දේශනා කරන්ට. දැන් මුලදි කිවිව “පක්ෂ්වුපාදානස්ක්බන්ධා දුක්ඛා” කියල. මේ පක්ෂ්වුපාදානස්කන්ධය දැකින්ට තමයි මේ දුක දැකින්ට තමයි, සතර සතිපටියානය ඕන කරන්නේ. මේ පක්ෂ්වුපාදානස්කන්ධ දුක තියෙන්නේ කොහොත් නොවෙයි. මේ බණයක් තරම ගේරය තුළ. ඒ හින්ද කයේ යථා ස්වරුපය අනුව කය දෙස බලන්ට ඕන. ඇස් දෙකෙන් නොවේ. නුවණින්. අර ප්‍රහාජ්වර සිතෙන්. අර වතුරුප ද්‍යානයට හියාට පස්ස හරි ගක්තිමත් සිතක්. ඒක යොමු කරනව කයට. කොහොමද යොමු කරන්නේ?

“කායේ කායානු පස්සි විහරති ආතාපි සම්පතානො සතිමා විනෙයා ලෝකේ අහිජ්කා දෙම්මනස්සං”

කයේ යථා ස්වරුපය බලනව කොහොමද? “ආතාපි සම්පතානො සතිමා” විරියෙන් නුවණින් සහ සිහියෙන්.

“විනෙයා ලෝකේ අහිජ්කා දේශමනස්සං” කය පිළිබඳව ඇලීමෙන් සහ ගැටීමෙන් තොරව... කායානුපස්සනාව.

මය විදියට ම කියනව විත්තානුපස්සනාව. “විත්තේ විත්තානු පස්සති විහරති ආතාපි සම්පරානේර් සතිමා විනෙයා ලෝකේ අහිජ්කා දේශමනස්සං.”

වේදනානු පස්සනාව. “වේදනාසු වේදනානුපස්සී විහරති ආතාපි සම්පරානේර් සතිමා විනෙයා ලෝකේ අහිජ්කා දේශමනස්සං”, “වේදනාසු වේදනානුපස්සී විහරති” කියල කියන්නේ, වේදනාව බලනව අපි ඇලෙන්නේ ගැටෙන්නේ නැතිව. විරියෙන් නුවණින් සිහියෙන්.

ර්ලගට සිත පිළිබඳ අපි බලනව සිතේ ඇලෙන්නේ ගැටෙන්නේ නැතිව. විරියෙන් නුවණින් සිහියෙන්.

ර්ලගට ධම්ම. සිතට මනසට ගෝවර වෙන දේවල් ධරම දිනා අපි බලනව ඇලෙන්නේ ගැටෙන්නේ නැතිව විරියෙන් නුවණින් සිහියෙන්. ඔන්න සතර සතිපටියානය.

මික වඩාගෙන යන කොට ඇති වීම නැති වීම දකින්ට පටන් ගන්නව. අර ආනන්ද භාමූදුරුවන්ට කියපු ලෝකය තියෙන්නේ කොහොද? “දුක උච්” කිවිවේ. අන්න ඒ දුක දැන් දකිනව.... සතර සතිපටියාන වඩාකොට මේ පණ්ඩුපාදාන-ස්කන්ධ ලෝකයේ ඇතිවෙමින් නැතිවෙමින් යන හැරි ඇති වීම නැති වීම.

කයේ තියෙන සියලු රුප ඇතිවෙනවා, නැතිවෙනව ක්ෂණයක් ක්ෂණයක් පාසා. රුප මිටි වශයෙන් කළාප වශයෙන් ඇතිවෙනව නැතිවෙනව දකින්ට පටන් ගන්නව.

සිත මොහොතින් මොහොත මේ අහස වගේ වෙනස් වෙවි වෙනස් වෙවි යන හැරි දකිනව. විවිධ සිත් පහළ වෙනව, අතුරුදහන් වෙනව දකිනව.

වේදනා සියලු විදිම් සැප වේදනා දුක්වේදනා ඇතිවෙවි නැතිවෙවි යන හැරි දකින්ට පටන් ගන්නව. අනිවිවයි සිතට

එන සිතුව්ලිත් එහෙමයි. පස්ක්ව නීවරණ, එතකොට ස්කන්ධ, ආයතන, ක්‍රියාකාරකම දැකින්ට පටන් ගන්නව. මෙන්න මේ දැකින්නේ මොනවද ඇති වීම නැති වීම. ඒ කිවිවේ අනිවිව. මේ අනිවිව දැකිනකොට නිත්‍යයි, සුබයි කියල අල්ලගෙන හිටපු සිතට මේ පස්ක්වූපාදානස්කන්ධය අල්ලන් ඉන්න බැරුව යනව. අත අරින්න පටන් ගන්නව.

රට පස්සේ ඒ හරහා ආයත්ත්මික වශයෙන් මහා ක්‍රියාකාරිත්වයක් සිද්ධ වෙනව... අපි ඒක පස්සේ ද්වසක බලමු. මේ ක්‍රියාකාරිත්වය හරහා මේ සිදුවෙන ක්‍රියාවලිය හරහා වැඩෙනව සමාධියක්. අන්න ඒක කිවිව සමාධිය කියල.

බොජ්කඩාග වඩානව කියල කියන්නෙත් මේකමයි. සති සම්බොජ්කඩාගය වඩානව. සතර සතිපට්‍යානය පිළිබඳ සිහිය ධම්මිවිවය සතිය වැඩෙනකොට, සතිපට්‍යානයේම සිහිය වඩාගෙන යනකොට, සිහිය රඳවාගෙන යනකොට, ධම්ම විවය වැඩෙන්ට පටන් ගන්නව. ධම්ම විවය කියන්නෙන අනිවිව දැකින්න පටන් ගන්නවා. දුක, අනාත්මය දැකින්ට පටන් ගන්නව.

රළගට විරිය සම්බොජ්කඩාග. විරියක්, මහා විරියක් වැඩෙනව. මේවා දැකින කොට. ලෝකයේ කවදාවත් නොදැකපු ඇත්ත දැකිනකොට. විරිය...

ප්‍රීතිය, මහා ප්‍රීතියක් සතුවක් දැනෙනව සිතට. රළගට පස්සද්ධී. මහා සැහැල්ලුවක්. කයත් සැහැල්ලුයි. සිතත් සැහැල්ලුයි. අහසේ ඉන්නව වගේ බඩිගිනි දැනෙන්නැ. එහෙ මෙහෙ රට වටේ ඇවිදින්ට දුවන්ට හිතෙන්නැ. අරමුණු මොනවත් එන්නැ පුදුම සැහැල්ලුවකින් ජීවත් වෙනව.

රළගට සමාධියක් වැඩෙනව. ඒ තුළ මහා විශාල සමාධියක් විත්ත ඒකාග්‍රතාවයක්. විත්ත ඒකාග්‍රතාවය අභිවෙන්නේ සතිපට්‍යානය මතමයි රැඳෙන්නේ. මෙන්න මේ සමාධිය යනව රළග උපේක්ෂාවට. මධ්‍යස්ථාව. මෙන්න මේ උපේක්ෂාව රට පස්සේ යනව විමුක්තියට.

මූල්‍යරට විමුක්තිය ලබනව. විමුක්ති සිත පහළ වෙනව. ඒකට කියනව සෝතාපන්න කියල. සෝතාන් එලයට පත්

වූණා කියල. සෝච්චාන් එලයට පත්වෙන කොට මේ ලෝකයේ සත්වයින් සසරට බැඳ තබන රහැන් දහයක් තියනව. ඒවට කිවිව සංයෝජන කියල බුදුණාමුදුරුවෙනා. අන්න ඒ සංයෝජන දහයෙන් තුනක් නැතිව යනව පළවෙනි වරට ලෝකෝත්තර සිත පහළ වෙනකාට. සිත මිදෙන කොට. සකකාය දිටියි, විවිකිව්‍යා, සීලඛ්‍යාතපරාමාස කියල කියනව. ආත්ම දිටියිය බිඳෙනව ඒ වෙළාවේ කය පිළිබඳ ආත්ම දිටියිය නැතිව යනව.

ර්ලගට විවිකිව්‍යාව. බුද්ධ ධම්ම සංස කෙරේ සැකයක් නැ මොකද මුල්වරට එයා නිවන දැක්කේ. නිරෝධ සිත කියල කියන්නෙ, මුල්වරට සිත මිදුණා කියල කියන්නෙ නිවන දැක්ක. නිවන දැකපු කෙනෙක් දැන්. ඒ හිත්ද නිවන ගැන සැකයක් මාර්ගය පිළිබඳ සැකයක් නැ. බුදුන් වහන්සේ පිළිබඳ දැන් සැකයක් නැ. ආයේ සංසයා කෙරෙහි සැකයක් නැ. මොකද? මෙයන් ඒ වෙනුවට දැන් ආයේයෙක්. සෝච්චාන් කියල කියන්නෙ අත්ට ආයේ පුද්ගලයින්ගෙන් එක් කෙනෙක්. ඔන්න විවිකිව්‍යාව නැ. එයා ආය කවදාවත් සීලඛ්‍යාත පරාමාස නැ. එයා කවදාක්වත් ආය වෙන වෙන ඇදහිලි පුදුපුජා වාරිතු ඔය විවිධ දේවල්වලට යන්නෙ නැ.

එතකන් තමයි ඔය ගස් ගල් වන්දනාව එහෙම තියෙන්නෙ බයවෙන්ට එපා. ඔය ගස් ගල් වදින එක ඉතිහාසයේ අපි ලෝකයේ කවද හරි දුක පටන් ගත්ත දා ඉදුල තියන දෙයක්. සසර පටන්ගත්තු දා ඉදුල කරපු දෙයක්. මේ ආත්මොදි විතරක් නෙවේ. ඔය බෝගස් වන්දනාව කියල එහෙම අල්ලගත්තේ පිළිම වන්දනාව. ඕව විවිධ ආත්ම ගණනාවක් ම පෙර හිතන්ට බැරි කාලයක් ලෝකේ පටන්ගත්තු දා ඉදන් ආපු ඒව. මේව සීලඛ්‍යාත පරාමාස. ඒ පුරුදු තමයි අත්සැරගන්ට බැරි. දැන් මේව අතහරින්ට ඕන නිවන් දකින්ට නම්. මං ඔය හැමදාම ඕකයි කියන්නෙ. සමහරු මගෙන් එකක් අමතාප ඇති මේව කියල. මේ ස්වාමීන් වහන්සේට වෙන කියන්ට දෙයක් නැතිව ඇති කියල. නැතිව නෙවෙයි. මේ කිවයුත්තනෙ කියන්නෙ.

මිව දුක නම් ඒ දුකෙන් අතහැරෙන්ට ඕන. ඉතින් ඔය දුකෙනුත් යන්ට ඕන.

මේ සිලබිත පරාමාස තමා ඔය කියන ඒවා. ඔය නූල් බැඳීලි යන්තර මන්තර, ගරුකම්, එතකොට ඔය විවිධාකාර පුද පුජා, සිරිත් විරිත් එතකොට ඔය යම් යම් “වෘත” කියල දෙයක් තියනව. ඉන්දියාවේ එහෙම තියනව. දැන් ඔය අප වාත, ගෝ වාත කිය කිය ඔය එළවා වගේ හරක් වගේ ජ්විතය පවත්වාගෙන යන විවිධ විවිධ දේවල්. ඔය ඔක්කොම වැටෙන්නේ එක ගොඩට. මේ ඔක්කොම සංඛාර. මේ ඔක්කොම දාජ්ටී. හරි. මේ ඔක්කොම යන්ට ඕන. මේවා ඔක්කොම අත හැරෙනව සෝචාන් වුණාට පස්සේ. මොකද? ඔහු දන්නව මේක තමයි ලොකේ එක ම මාරුගය ඒකායන මාරුගය දුකෙන් මිදෙන්ට තියන ආයසී අඡ්ටාංගික මාරුගය. ඒක හින්ද එයාට ආයි සැකයක් නැ. ආයි කවදාක්වත් එයා වෙන වෙන දේ පස්සේ යන්නේ නැ. මේ සෝචාන් වෙවිව කෙනා මෙන්න මේ සංයෝජන තුන බිඳුපු කෙනා, බිඳිවිව කෙනා මුල්වරට නිවන දැකපු කෙනා. මොහු තමයි පළවෙති ආයසී වෙන්නේ. ගුමණයා වෙන්නේ. ඔහු එතැන් සිට ආයය කවදාක්වත් තිරයට යන්නේ නැ. ඔහු වැඩිම වුණෙන් උපදින්නේ තව හව හතක් පමණයි. ඒ හත කුළ රහත් වෙනවා-මයි. රහත් වෙනවා... මයි.

එතකොට මතක තියාගන්ට දැන් අපි වඩන්ට ඕන කුසලද නැදේද? දැන් දිවුලොශක යන්ට දැගලන්ට ඕනාද සෝචාන් වුණා නම්. තියෙනවද ගැටලුවක්. දැන් අපාය හයක් තියෙනවද එයාට? නැ. ඉතින් ඔය කුවරු හරි ඉන්නව නම් විරිය කරන්ට පුරුදු කරන්ට ඕන මොනවද? මෙතන්ට එන්ට. මේ අපාය හය අයින් වෙවිව කෙනා. සතර අපායෙන් මිදුනෙ කවුද එතකොට. සෝතාපන්න කෙනා සෝචාන් එලයට පත්වෙවිව කෙනා මෙතෙන්ට එන්ට ඕන. ඉතින් මෙයාට ඕන්නම් එතනින් නැවතුණාට ප්‍රශ්නයක් නැ. ඔහු අපාය හයෙන් මිදිල, තව දුක තියෙනව. වැඩිම වුණෙන් හව හතකට. එතැන් සිට ඒ හව හත කුළ රහත් වෙනවා-මයි.

මේ ආත්මෙම එයා යළිත් සතර සතිපටියානය ව්‍යාගෙන ගියාම තැවත වරක් ඔහු අර විදියට ම සමාධිය ව්‍යිල බොත්කඩාංග ව්‍යිල දෙවෙනි වරටත් සිත මිදෙනව. ඒ මිදෙන කොට එයාගේ අර දස සංයෝජනවලින් රේඛගට තියන කාම රාග, පටිස කියන සංයෝජන දෙකෙන් සියයට පනහක් තැකිව යනව. සම්පූර්ණ නොවේය හාගයක් තැකිව යනව. ඔහුගේ ඉතුරු කෙලෙස් බලවත් වෙන්නේ එතැන් සිට තව එක ආත්මයක් ඉපදීම සඳහා පමණයි, කාම ලෝකයේ. කාම ලෝකේ, එක ආත්මයක් ඉපදීම සඳහා පමණයි. එයාට ඉතින් අපාය හය තැනෙ. සේවාන් වෙවිව වෙලාවෙ ඉදුල අපාය හය තැ. තව එක පාරක් ඉපදෙනව. සුගතියක තමයි, උපදීන්නේ.

තවත් ආයෙන් සැරයක් එයා හාවනා කරගෙන කරගෙන ගියාත්, ඒ ආත්මෙම ඒ වෙලාවෙම ඒ මොහොතම පැය කිපයක් තුළ ද්‍රව්‍යක් දෙකක් තුළ වෙන්ට පුළුවන් විනාඩි කිපයක් තුළ වෙන්ට පුළුවන් රේඛ එලයට පත් වෙනව. කාම රාග පටිස කියන දෙක සම්පූර්ණයෙන් ම විනාඩ වෙලා යනව. සංයෝජන දෙක තැකිව යනව. ඔහු ආය කවදාක්වත් මතුප්‍රා ලෝකෙකවත් දිව්‍යලෝකෙක වත් උත්පත්තිය ලබන්නේ තැ. කාම ලෝකයක උත්පත්තිය ලබන්නේ තැ. ඔහු අනාගාමියි. ඔහු උපදීන්නේ ඉද්ධාධාරා කියන බුහුම ලෝක මින් ඉදිරියට.

එතැන් සිට තවත් වීරය කළාත් ඔහුට රහත් එලයට යන්ට පුළුවන්. එතකොට රුප රාග, අරුප රාග මාන උද්ධාව්‍ය, අව්‍යුත්ජාව කියන සංයෝජන පහම පුහාණය කරල සේවාදිශේෂ නිරවාණය කියන තත්ත්වට පත්වෙනව.

රුප රාග කියල කිවිවෙ, රුප ලෝකවල, බුහුම ලෝකවල උපදීන්ට තියන ආගාව. අරුප රාග කියල කිවිවෙ අරුපාවවර බුහුමලෝකවල උපදීන්ට තියන ආගාව. රේඛගට මාන කියල කිවිවෙ එතනත් තවම මම ඉන්නව. මම කියන සිතුවිල්ල තියනව. ඒකට කියන්නේ අස්මීමානය කියල. මම කියන සිතුවිල්ල තියනව.

ර්ලගට උද්ධව්ව කියල කිවිවේ. සිතේ නොසන්සුන්කම තාම තියෙනව. අව්ච්ඡා, තාම පරම සත්‍ය දන්නෙන නැං. පසුවූපාදානස්කන්ධ දුක තාම දැක්කෙක නැං. අර මං මුලින් කියපු පසුවූපාදානස්කන්ධ දුක. අර, ඇසත් රුපයත්, ස්පර්ශ වුනාම වික්ද්‍යාණය හටගන්නව. වික්ද්‍යාණයත් එක්කම එස්ස වේදනා, සංයු, චෙතනා, මනසිකාර කියන ක්‍රියාවලිය සිදු-වෙනව කියනව. අන්න ඒ ක්‍රියාවලිය තවම දැක්කෙක නැහැ මෙයා. ඒ හින්ද තාම එයාට අව්ච්ඡාව තියනව.

අන්න අරහත් එලයට පත්වෙනව. මෙන්න මේ කියන සංයෝජන පහත් නැති කරගෙන අව්ච්ඡාව දුරු කරගෙන අන්න එයා තමයි රහත් කියල කියන්නෙ. එයා යළිත් නම් උපදින්නෙන නැං. සසරට එන්නෙන නැං. එයා පිරිනිවන් පාන්නෙ. ඒ මොහොතෙම ඔහු සේපාදියේෂ නිර්වාණය කියන්නෙ එතෙක් තිබුන සියලු සසර දුක් බැමි ඉවර කරනව ඔහුට. එතැන් සිට නිරුපාධියේෂ නිර්වාණය දක්වා එතැන් සිට ඔහු පරිනිඩ්ලාණය දක්වා ඔහුගේ එතෙක් ඒ කියන කය, කායික දුක කියනව එක අතහරිනකන්. එව්වරයි ඔහුට කියන දුක. ඔහු ර්ලගට පරිනිඩ්ලාණයට පත්වෙනව.

මෙන්න මෙක තමයි නිවන්මග. මෙක තමයි දේශනාව. බුදුවරු පහළ වෙන්නෙ මෙක කියන්ට.

මෙක තමයි ලෝකය. ඔන්න ලෝක නිරෝධය. ඔන්න බුදුහාමුදුරුවෙනා දුන්න උත්තරේ. ලෝකය කොහොද තියෙන්නෙ දුක උඩ. මං එතනින් පටන් ගත්ත. දැන් මේ නිරුපාධියේෂ තැත්තම් මේ පරිනිඩ්ලාණය ආප්‍රවාම මොකද වෙන්නෙ? දුක ඉවරයි.

මික තමයි බුද්ධ දේශනාව. තේරුණාද ඔය කියපු එක. මං දන්නැං මම විකක් වෙගයෙන් කළාත් කරනව. ඔහේ කියාන කියාන යනව්. කොතෙක් තේරුණාද? කොතෙක් තේරෙන්නදැදි මොන මොන ගැටලු කියනවද? මං හිතන්නෙ අපට මේ කාලසීමාව තුළ.....

## ප්‍රශ්නයක් :-

මධ්‍ය, නැවතත් අහන්ත තියන එකම දේ තමයි ස්වාමීන් වහන්ස, මං හිතන්නේ මේක අවබෝධය කුළුන් කෙනෙක් ලබාගතපුතු දෙයක්. අපි පින් පවි සහ කුසල් අකුසල් කියල තමයි අපි මූලික හරය වශයෙන් සාකච්ඡා කළේ. එතකොට අපි පින් කරනවා නම්, ඒක ලෝහ සිතක් නැතුව කළාත් ඒක කුසල් ගණයට වැටෙනව කියල තමා මට තේරෙන හැරී. ඒක ඇත්තද, තැත්තද කියල දැනගන්න යින.

## පිළිතුර :-

දැන් පින් නෙවෙයි, දාන සිල භාවනා කරන්ට අලෝහ අද්‍යුත අමෝහ සිතින්. පින් කතන්දරේ ආය ගන්ට එපා. හරි. ඒ වේතනාවෙන් තොර, ලෝහ, ද්වේෂ, මෝහ වේතනා-වෙන් තොර ව කරන ඒවා ඔක්කොම... මධ්‍ය, ලොකිකයි. ඕකෙන් අපි එතෙර වෙන්ට යින. දැන් ආපහු ප්‍රශ්න අහන්ට වෙනෙන මේ.... හැමෝටම තියන ගැටලු එය. වවනත් එකක මේ ප්‍රශ්න තියෙන්නේ. මාත් අමාරුව වැටෙනව. සමහර විට... මම හිතන දේ ඩුගක් වෙලාවට මම ද්න්නව, මම හිතන දේ කියවෙන්නේ නෑ මගේ අතින්, මගේ වවනවලින්. ඒකට හේතුවක් තියනව. මොකද? මේ භාජාවේ තියෙන අඩුවක් මේක. ඩුගක් අය මේවා පටලගෙන තියෙන්නේ. දැන් බණ පොතේ අපේ දහම් පොත්වල තියෙන්නේ ධර්මය ලියවිලා පාලියෙන්. ඉතින් මේ ගොල්ල කියනව මේ පාලියෙන් හරි බලයක් තියෙනව කියල. අනේ අපි නම් ද්න්නෑ මේක කොහොමද මෙහෙම වෙනෙන කියල. මා ද්න්න විදියට නම් ඕනෑම භාජාවක් සකස් වෙලා තියෙන්නේ ඒ ඒ ජන කොට්ඨාසවල ඔවුන්ගේ අදහස් උදහස් ඒ දේවල් හැරීම එකිනෙකා ඩුවමාරු කරගන්ට හදාගත්ත සංකේත සමුහයක්. ඉතින් මේක පාල වෙන්ට ප්‍රාථමික, සංස්කෘත වෙන්ට ප්‍රාථමික, සිංහල, ඉංග්‍රීසි, පාලි, ග්‍රීක් යින භාජාවක්. දෙමළ, සිංහල කිසි ගැටලුවක් නෑ මේ ඔක්කොම එක සමානයි. මේවාගේ තියෙන්නේ සංකේත සමුහයක්. ඉතින් මේ සියලු සංකේත

සකස් වෙලා තියෙන්නේ ඉන්දිය ගෝවර ධර්ම අනුව. ඇස, කන, නාසය, දිව, ගැරිය මනස කියන ඒ ඉන්දියයන්ට ගෝවර වෙන සංසිද්ධීන් තුළයි මිනිස්සු ඉන්නේ. ලොකිකයි සියල්ල. ඉතින් මේවා කියන්ට, ඒ කියන්නේ ඇසට, කනට ඇසෙන, පෙනෙන, දැකින අල්ලන්ට පුළුවන් දේවල් තමයි නුවමාරු කරගන්නේ භාජාවකින්. භාජාව සකස් වුණේ ඒවට.

තමුන්, මේ අපි කනා කරන බුදුන් වහන්සේගේ ධර්මය ලොකෝත්තරයි. මේ ලොකයේ ඇස, කන, නාසය, දිව, ගැරිය, මනස මේ කියන ලොකයට අයිති වෙන්නේ නැ. මේ ඉන්දියට ගෝවර වෙන්නේ නැති දහමක්. ඉතින් මේ ලොකෝත්තර දහමක් ලොකික ලොකයට අයිති භාජාවක් තුළින් කියන්ට ගියා ම ලොකු අමාරුවක වැවෙනව. මගේ මනසින් දැකින දේ නොවෙයි මගේ වචනෙන් සමහර විට පිටවෙන්නේ. මේක ඉතින් මට කරන්ට දෙයක් නැ. මං හිතන්නේ ඉතින් අනුකම්පා කරන්ට මට. මං මොනව කරන්ටද තේද?

මගේ අතිනුත් අඩුපාඩු වෙලා ඇති. මේ දේශනාව අහං හිටියෙන් ගොඩක් මගේ අතින් දේශනා ප්‍රකාශ කිරීමේ යම් යම් දුර්වලතාවයන් තියෙන්ට පුළුවන්. තියෙනව. ඒක මං පිළිගන්නවා. දන්නවා. ඉතින් ඒ හේතුව ඒකයි, මගේ අදහස් ප්‍රකාශ කිරීමේ වත් මගේ අවබෝධයෙවත් මගේ ප්‍රකාශන ගක්තියෙ වත් අඩුපාඩුවක් තෙවෙයි ඒ වුණේ. භාජාවේ තියෙන අඩුපාඩුව. ඉතින් මම දන්න භාජාව මගේ ඉන්දිය ගෝවර ධර්මවල තියෙන්නේ. මා දන්න යම් යම් දේ වුණත් බුදුන් වහන්සේගේ වචන හරහා කියන්ට උත්සාහ කළාට ඒ ලොකෝත්තර ධර්මය සකස් වෙලා තියෙන්නේ ඉන්දිය ගෝවර ධර්මවලින් පිට. ඒ හින්දා මේ ගැටලුවට මූණ දෙන්ට වෙනවා. අර හරියට ඉඩිලා ද්විසක් පොකුණේ ඉන්නව. ඇපුව මාඟවා “යාජිවේ, කොහොද පසුගිය කාලේ ගියේ? මොකද ජේන්ට හිටිය නැත්තේ?” ඇපුවෙට කවුද? මාඟවා. අහන්නේ ඉඩිල-ගෙන්. ඉඩිලා කියනවා: “මේ මම ගියානේ ඇවිදින්ට ගොඩුමට.” ඉතින් මාඟවා අහන්ව “ආ! ගොඩුමට ගියාද?

ගොඩැලීම වතුර තියෙනවද?" ඉඩිලා කියනව: "නැ, ගොඩැලීම වතුර නැ." "ගොඩැලීම පිනත්ට පුළුවත්ද? පිනාගෙන ගියාද?" "නැ ගොඩැලීම පිනත්ට බැ." ඉතින් ඔහොම තමයි කියන්නේ. දැන් මේක කොච්චර කිවිවත් මාඅවා දන්නවද ගොඩැලීම? දැකළ නැතෙන කවදාකවත්. ගොඩැලීම ඇවේදගෙන යන්ට ඔහා, ගොඩැලීම වතුර නැ කිවිවට මාඅවා දන්නේ නම් නැ. දැන් ඉඩිලා කියනවා ඇවේදින්ට බැ එහෙ වතුර නැ මක්කොම නැ කියනව. ඉතින් ඉඩිලා කියන්නේ බොරුවක් ද? ඉඩිලා කියන්නේ ඇත්ත. ඉඩිලා ඒක ප්‍රත්‍යක්ෂයෙන් දැකපු හිත්ද. නමුත් මාඅව ඒ දේ ප්‍රත්‍යක්ෂ කරගෙන නැ. එතකොට ප්‍රත්‍යක්ෂ තොකළ දේ තොකළ කෙනාට රේ බාහිර දෙයක් කියන කොට මුළුන්ට තෝරුමිගන්ට බැ. මේ දහමෙත් තියෙන්නේ මෙන්න මේ ආරවුල. මේ ආරවුලම තමයි මේ මිනිස්සුන්ට බොහෝ දුරට මේ කියන මිල්‍යාවත් පසුපස යන්නට හේතු වෙලා තියෙන්නේ. දහමේ නාමයෙන් ඔය විවිධ අධාරමික දේවල් කරන්ට හේතු සාධක වෙලා තියෙන්නෙන් ඒක.

ඉතින් ර්‍යුග දේ තමයි, පුගාක් මතක තියාගන්ට, මේ භාජාව තුළ මතක තියාගන්ට, මේ දහම ගැන කරා කරදී හැමෝටම මං ඉල්ලා සිටින, කියන දෙයක් තමයි මේ දහම දේශනා කළේ දැනට අවුරුදු දෙදහස් පන්සිය පනහකටත් පෙර. දේශනා කරපු උත්තමයා පරිනිබාණයට පත් වුණා අභාවයට ගියා. රේත් වසර හතලිස් පහකට පෙරයි මේක දේශනා කරන්ට පටන් ගත්තේ. බුද්ධත්වයට පත්වූ ආ සිට. එතකොට මේ දහම පැරණි ධම්මවක්ඛ සූත්‍රයේ ඉදෑන් ගත්තොත් දෙදහස් පන්සිය අනුපහක් අවුරුදු දෙදහස් පන්සිය අනුපහක් පැරණියි. බුදුන් වහන්සේ ඉදිදි ම මේ ධර්මය එවකට හිටපු හික්ෂන් මේක විකාති කළා. සාති හික්ෂුව වැනි ඒවා අපිට ගොඩාක් තියෙනව දකින්ට. එක ම වික්ෂණය තමයි යන්නේ කියන වෙතනාට වගේ දේවල්. විවිධ විවිධ දාෂ්ටී, විවිධ විවිධ දේවල්, විවිධ ආගම් හරහා විවිධ දේවල්වලින් ගන්න දේවල් අල්ලගෙන, මේ ධර්මය හරියට ප්‍රගණ

කරන්නැතුව, ධර්මය විකාති කිරීම සිද්ධ වූණා බුදුන් වහන්සේ ඉදිදිම්. නැතිකොට කවර කතාද? බුදුන් වහන්සේ ඉන්නකන් එවකට තිබුණ සියලු දහම් ධර්මවලට දරුණවලට පහර වැදුණා. බුදුන් වහන්සේ ඉන්නකන් හැඳුපෙන්ට බැං නිහඩ වූණා. බුදුන් වහන්සේ නැති වූණ ගමන් ඒ ගොල්ලො රජ කරන්ට පටන් ගත්තා.

එතකොට අපිට තියෙන්නේ අවුරුදු දෙදහස් පන්සියයකට වඩා - ගතවර්ෂ විසිපහකට වඩා - කටින් කට, අතින් අත ආපු ධර්මයක්. විවිධ භාෂාවලට විවිධ ජන කොට්ඨාසවලට පරිවර්තනය වෙමින් තමතමාගේ භාෂාවලින් පවත්වාගෙන එදිදි මෙකට නොයෙකුත් දේවල් ඒ තමතමාගේ අදහස් ආකල්ප ඒ ඒ සංස්කෘතින්වල යම් යම් අංග උපාංගයන් තම තමා එතෙක් විශ්වාස කළ ආගම් ඇදහිලිවල කොටස් මෙකට ඇතුළු වුණේ නැහැයි කියල කාටද කියන්ට ප්‍රාථමිකයි. යම් යම් දේ ගිලිහුණේ නැහැ කියල කාටද කියන්ට ප්‍රාථමිකයි. ගිලිහුණ දේ ගැටලුවක් නැ අපිට. මොකද එක තැනකින් හරි අල්ලන්ට ප්‍රාථමිකම තියෙනවා. සද්ධර්මයේ සත්‍යය අපිට පොත්වල නැතුවා නොවෙයි. තියනවා. තමුත් වැඩි හරියක් ඇතුළුවෙලා තියෙනව ධර්මයෙන් පිට දේවල්. ඒකත් මතක තියාගන්ට. ඒ හින්දා පොත්වලින් විතරක් අල්ලගෙන මේ ගැටලු මෙකට විසඹුම් යමක් දැඩිව ගන්ට යන්ට එපා. බොහෝ පරිස්සමින් කිරලා මැනාලා ගන්ට ඕනෑ. ඒවත් ගන්න හැරී පොත් කියල තියෙනවා.

මෙතන අපිට ඒ තරම් දුරට කරා කරන්ට වෙලාවක් නැ. ම. මේ කියන්ට ගියේ දැන් අපිට ලැබේල තියෙන පසුගිය දේශනාව හරහා පවා ලැබේව ලිපිලේඛන අනුව අපිට මේ බොහෝ අය යම් යම් මතහේදාත්මක අදහස් ඉදිරිපත් කරල තියෙනව. මේ අදහස් එන්ට ප්‍රධාන සාධකය තමයි මේ කියන මම මෙතෙක් පෙන්නපු දේවල් පොත පතේ තිබු පමණින් අපිට පිළිගන්ට බැං. මෙක බුදුහාමුදුරුවා අපිට කිවිවා. ඒක හින්ද අර කාලාමයින්ට කිවිව පොත පතේ තිබුණ නිසා, අලේ

ආචාර්යවරු කියපු නිසා, පරම්පරාවෙන් ආපු නිසා, අපේ මූත්‍රන් මිත්තේ කරපු නිසා මේක පිළිගන්ට යන්ට එපා කිවිවා. ඒ එක තැනකදී, තව තැනකදී හික්ෂණ්ට බුදුහාමුදුරුවෝ දේශනා කළා, “මහා උපදේශ” සූත්‍රය කියන තැන කියනවා, කරුණු හතරක් දේශනා කරල කවිරු හරි කෙනෙක් ඇවිත් කියන්ට ප්‍රථිවන් “මං මේක බුදුහාමුදුරුවන්ගෙන් ම අහල දැනගත්තා, මෙහෙමයි” කියල යමක් ක්වරුහරි කියයි. තව කෙනෙක් කියයි අහවල් හික්ෂණ්ට වහන්සේ මෙන්න මෙහෙම පිරිස ඉන්න අහවල් තෙරුත්වන්සේ මෙහෙම කිවිවා කියලා. ඉතින් ඒ වගේ විවිධ අදහස් එයි අජිට. බුදුහාමුදුරුවෝ කිවිවා පිළිගන්ට එපා කිවිවා. හැබැයි ප්‍රතික්ෂේප කරන්ටත් එපා කිවිවා. පිළිගන්ටත් එපා, ප්‍රතික්ෂේප කරන්ටත් එපා. මේක සසදන්ට කිවිවා ධර්ම විනයන් එක්ක.

මොකක්ද ධර්ම විනය කියන්නෙ? රළුග ප්‍රශ්නය. සමහරු කියනව ධර්මය කියන්නෙ සූත්‍ර පිටකයට, විනය කියන්නෙ විනය පිටකයට කියල. නැ ධර්ම විනය කියන එක පටන් ගත්තේ ධම්මුවක්ඛ සූත්‍රයෙන්. ධර්ම විනය කියල කිවිවේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. දාලා බලන්ට ධර්ම විනය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග අට තුළ විස්තර කරපු විදියට මං ඔව්වර වෙලා විස්තර කළා. සම්මා දිටියිය කියන්නෙ මොකක්ද? දුක්බේ ක්‍රියා කියල පටන් ගත්ත. සම්මා සංකර්ප කියන්නෙ මොකක්ද කියල දිගට ම අංග අට විස්තර කළා. මේ අටේ කොතන හරි තැනකට මේ දේ වැවෙනව නම් එකග තම් හාර ගන්ට. පිළිගන්ට. නැත්තම් අතහරින්ට.

පිළිම වන්දනාව ගැන කියදේ, පිළිම වන්දනාව බුද්ධ වන්දනාව නෙවෙයි කියල මං එදා ප්‍රකාශ කරපු එක, පිළිම වන්දනාව ආපහු සාධාරණ කරන්ට යනව. ඉතින් මම කියන්නෙ පිළිම වන්දනාව පෙන්නන්ට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග අටේ මෙන්න මේ ධර්ම විනය තුළ කොතනට ද වැවෙන්නෙ. පැහැදිලි ද කියන දේ?

මේ පොදුවේ දෙන්නේ මේ පිළිතුර. එක්කෙනෙක් දෙන්නෙක් මේ ලිපි එව්වට, අහගෙන ඉන්න, දේශනාව අහන බොහෝ දෙනෙකුට මේ අදහස් ඇති. හැමෝම අපිට ලියුම් එවන්නැ. හැමෝම අපිට දුරකථන ඇමතුම් දිල මේවා වීමසන්නේ නැ. මේ මක්කොටම පොදුවේ කියන්නේ. හැම වෙලාවෙම මම කිව්වට පිළිගන්ට එපා. බුදුහාමුදුරුවා කිව්වට පිළිගන්ටත් එපා කියල බුදුහාමුදුරුවා කිව්වේ වීමසන්ට. අපිට දුන්නා රාමුවක්, අව්වුවක් මෙන්න මේකට දාල බලන්ට. මං මේ එදත් දේශනා කරේ ඒකමයි. අදත් දේශනා කරේ ඒකමයි. මෙන්න මේ ආර්ය අෂ්ට්වාගික මාර්ගය මෙන්න මේ ධර්ම විනයේ, මේකට දාලා බලන්ට. මේක තුළ තියනවනම් හාරගන්ට පොත්වල ඕන තරම් වැරදි දේවල් තියෙන්ට පුළුවන්. අද ලෝකයේ කවුරුත් පිළිගන්නව. මොකද? මේ බුදුදහම බෙදුණු. පෙරවාද, මහායාන, ව්‍යාරයාන, සෙන්, විබෙට් ඔය රටවල තියෙනව වගේ විවිධ දේවල් තියෙනව. ලෝකේ රටවල කැලි-වලට කැඩිල කැඩිල ගිහිල්ල. මේ මක්කොගේ ම පොතපත තියෙන හින්දි, මම හැම එකක් ම බොහෝ පොත් කියවල තියෙනව. පෙරවාද පොත් විතරක් නොවේ. මම මහායාන පොත්, සුත්‍ර කියවල තියෙනව. හරියට උතුර දකුණු අමතක වෙනව ඒවා කියවනකාට, මේක බුදු දහමද කියල.

ඉතින් මේ වගේ අවුල් ජාලක අපි ඉන්නව. ඉතින් ඒක හින්ද කවුරු හරි පොතක් පතක් අල්ලගෙන, අහවල් එක් අහවල් දේ... එහෙම යන්ට එපා.

මේ මම කියන එකත් පිළිගන්ට එපා. හරියට දාල බලන්ට. අනික මේ දහම දෙසදී ඉතා පැහැදිලිව ම මතක තියාගන්ට ඕන, අපේ විද්වත් පාවිච්ච කරන වටන දකක්. ඉංග්‍රීසියෙන් ලියන, කරා කරන, පාවිච්ච කරන හැමෝම කියනව: EARLY BUDDHISM කියන වවතෙන. “මූල් බුදුසමය” සිංහලෙන්. මෙන්න මේ බුදු සමයත් එක්ක. මූල් බුදුසමය බුද්ධ දේශනාවත් එක්ක අපි සසඳන්ට, මොකක්ද මූල් බුදුසමය කියල භායාගන්ට. වතුරාරිය සත්‍ය, ආර්ය අෂ්ට්වාගික මාර්ගය,

පටිච්ච සමූප්පාදය, කරමය, කරම එලය ආදි වගේ දේවල් මූල් බුදු සමය තියෙනව. රට පස්සේ සංස්කරණය වෙළින් අවුරුදු දෙදහස් පත්සියයක් - ගත වර්ෂ විසිපහක් - ආප්‍ර එක තියෙන්නේ. මේ බොද්ධ සාහිත්‍යයන් එක්ක අමාරුවේ වැවෙන්ට එපා. මේක බුද්‍යාමුදුරුවා එදන් කිවිවා. මේක අපිට අදත් කියන්ට තියනව. මම කිවිවට නෙවෙයි. බුද්‍යාමුදුරුවා කිවිවට වත් පිළිගන්ට එපා කියල කියල තියෙනව.

ඒ හින්ද මෙන්න මේව තුළ හොඳට කිරු මැනැල අරගෙන මේව ගැන කරා කරන්ට. අපිට එක එක්කෙනාට පොදුගලිකව පිළිතුරු දෙන්ට බැං. පොදු ප්‍රශ්නයක් වෙන බව දැනගෙන මේක කිවිවේ. පැහැදිලිද කියපු දේ?

ඒක හින්ද පොත පතේ තිබුබට පිළිගන්ට යන්ටත් එපා. ප්‍රතික්ෂේප කරන්ටත් එපා, හොයල බලන්ට. මිනැ කෙනෙක් පිළිගන්නව, අද වෙනකාට මේ සියලු පොත් හරහා යම් තරමකට වැරදි අඩු පොත සූත්‍ර පිටකය කියල පිළිගෙන තියෙනව. මේ ලේකේ ඉන්න විද්‍වත්න් පිළිගන්නව වැරදි අඩුපොත. නමුත් ඒකෙන් අදහස් වෙන්නේ නැ සියයට සියයක් ම සූත්‍ර පිටකය තිවරදීයි කියල. ඒකෙන් යම් යම් වැරදි දේවල් ඇතුල් වෙලා තියෙනව. මට නිශ්චිතව ම කියන්ට ප්‍රශ්නන් මම පිළිගන්න දේවල් ම තියෙනව. මම දැන් කියන්ට යන්නා. ඉතා ම තිරභිතව කියනව මෙන්න මේව බුද්ධ දේශනාට තොවේ කියල. සූත්‍ර පිටකයේ තියෙනව “දිස නිකායේ” එහෙම පැහැදිලි ව තියනව. අපි වෙන ද්වසක කරා කරමු. අපිට වෙලාට මදි හින්ද ඒ ගැන කරා කරන්ට අවශ්‍ය තොවෙයි, අවශ්‍ය වුණෙන් මෙන්න මේ කියන සීමාව දාල ඉදගෙන කරා කරන්ට. මේක තමයි අපිට අදත් කියන්ට තියෙන්නේ. මේක තමයි සාකච්ඡාව.

මම හිතනව බොහෝ දේවල් තේරුම් ගන්ට ඇති කියල. හරි. මේක තමයි අපිට දැන් දැනගන්ට ඕන. මොකක්ද?

බුද්ධාමූදරුවා ලෝකය තියෙන්නේ කොහොද කියල, දුක  
උච්. අනිවාරයයෙන්.... දුක. අනිච්ච, දුක්ඛ, අනාත්ම.

දැන් ලෝකය පැහැදිලි ද? දැන් ආයෙන් සිතියම් පොත්  
එහෙම පෙරලන්ට යන්ට එපා ලෝකය බලන්ට.

යන්ට, ගහක් මුලට යන්ට  
කැලේකට යන්ට  
හිස් තැනකට යන්ට  
ඇස් දෙක පියාගන්ට  
තමාගේ ඇතුළත බලන්ට... ඇතුළත බලන්ට.  
පිටත නොවේ. - මික තමා කරන්ට තියෙන්නේ.

### 3. ගුද්ධිව

අද අපි කරා කරමු ගුද්ධාව ගැන. බුද්ධ දේශනාවේ ඉතාම වැදගත්, නිතර නිතර බොහෝ තැන්වල යෙදෙන වචනයක් තමයි ගුද්ධාව කියල කියන්නේ. බෝධී රාජ කුමාරයාට දහම් දෙසපු වෙලාවේ බුදුන් වහන්සේ දේශනා කරා, ධර්මය අවබෝධ කරගන්ට ඕනෑ කරන ප්‍රධාන කරුණු කිපයක්. ඒකේ සඳහන් කරල තියෙනව, මොනවද ඒ අවශ්‍ය කරන කරුණු කියල අපි බලමු. කරුණු පහක් කියල තියෙනව.

එයින් පළවෙනි එක තමයි ගුද්ධාව. දැන් කුවුරු හරි නිවන් දකින්ට ඕන නම් එය ලැග තියෙන්ට ඕනෑ ප්‍රධාන ගුණ ධර්ම බුදුන් වහන්සේ එතන දේශනා කරා, ප්‍රධාන ගුණ ධර්ම පහක් තියෙන්ට ඕනෑ කියල.

ඒ පහන් පළවෙනි එක ගුද්ධාව. දෙවැනි එක තමයි නිරෝගිකම. තුන්වෙනි එක අවංකකම. හතරවෙනි එක තමයි විරිය. ර්ලගට තියෙන්න ඕනෑ පස්වෙනි කාරණය තමයි ඇතිවීම-නැතිවීම දැකිය හැකි තරම් නුවණක්.

දැන් මම මේ පහ ම ගැන කරා කරන්ට නෙවෙයි යන්නේ. මේ පහ අතරිනුත් බුදුන් වහන්සේ මුලට ම ගත්තේ ගුද්ධාව. ගුද්ධාවෙන් තමයි පටන් ගන්නේ.

රට අමතරව බුදුන් වහන්සේ දේශනා කළා දැන් කුවුරුත් අහල ඇති නිවන් දකින්ට ඕන කරන ධර්ම. ඒවාට අපි කියනව බෝධී පාක්ෂික ධර්ම කියල. ධර්ම තිස්ස්හතක් දැන් ඒකේ සඳහන් වෙනවනේ. ඔය ආර්ය අෂ්ටාංගික මාරුගය, ර්ලගට පටිවිව සමූප්පාදය වගේ, සප්ත බොජ්කඩ්බිග එහෙම කියන ගමන් ඒ සත්තිස් බෝධී පාක්ෂිකඩර්මවල තියෙනව, “පක්ච්ච්ව බල” “පක්ච්ච්ව ඉන්දිය” කියල ජාතියක්. එතකොට පක්ච්ච්ච්ව බල කියන

තැන මොනවද “පස්ක්වලල” කියල කියන්නේ? ගුද්ධා බලය, විරි බලය, සති බලය, සමාධි බලය, ප්‍රයු බලය. රේඛට තව පස්ක්ව ඉන්දිය කියන තැන ගුද්ධා ඉන්දිය, විරි ඉන්දිය, සති ඉන්දිය, සමාධි ඉන්දිය, ප්‍රයු ඉන්දිය. ඒ කියන්නේ මෙතනත් මුලට තියෙන්නේ ගුද්ධාව. ඒ හින්ද මේ ගුද්ධාව කියන එක ඉතා ම වැදගත්.

බුද්ධ දේශනාව තුළ ලොකු තේරුමක් තියෙන දීයක් තමයි, ගුද්ධාව කියල කියන්නේ. ඒ හින්ද මේ ගුද්ධාව කියල කියන එක භාඥට තේරුම ගන්ට ඕනෑ. මොකද? අපිට මේ ද්වශ්චල නීතර නීතර වචන ඇහෙනව. බොහෝ අය කරා කරනව. බුද්ධ දේශනාවට විශේෂයෙන් ම ගුද්ධාව තමයි, අපි මුලට ගන්නේ. හැමෝම පින්වතුන් හඳුන්වන්නෙන් “ගුද්ධා-වන්ත බොද්ධ පින්වතුනි” කියල. ඕනෑතරම් ඇහිල ඇති. ඉතින්, ඒ හින්ද අනිවාර්යයෙන් ම මේ බොද්ධයේ කියන අය ගුද්ධාව කියන්නේ මොකක්ද කියල දැනගෙන ගැන්ට ම ඕනෑ.

භාජයි, මොකක්ද අපි එතකොට හිතන්නේ ගුද්ධාව කියල මොකක්ද බුදුහාමූදුරුවෝ අදහස් කළේ. එක එක්කෙනා එක එක අර්ථකථන දෙනව. බොහෝ අය කියන්නේ ගුද්ධාව කියල කියන්නේ විශ්වාසයට. විශ්වාසය, ඇදහිල්ල කියන තේරුම තියෙන්නේ. ඒක තමයි තියෙන ගැටලුව මෙතන. ඇත්තට ම බුදුන් වහන්සේ අදහස් කළේ මේ විශ්වාසය ද? ඇදහිල්ල කියන එක ද? බුදු දහමේ කිසිම ද්වසක විශ්වාසයට තැනක් නෑ. බුදුන් වහන්සේ දේශනා කළේ “ඇවිත් බලන්ත” කියල, “එහි පස්සිකො.” කිසිම කෙනෙකුට කිවිවේ නෑ “ඇවිත් විශ්වාස කරන්න” කියල. අදහන්න කියල. ඇදහිල්ල විශ්වාසය කියන එක බුදු දහමට පටහැනියි. අනික් ආගම්වල තියෙනව ඇදහිල්ල. “දෙවියන් වහන්සේ ලෝකේ මැවිව” කිවිව නම කාටවත් ප්‍රශ්න කරන්ට බැං. ඒ ගැන භායල, ප්‍රශ්න කරල, විමසල වැඩක් නෑ. ඒක පිළිගන්ට ඕනෑ අපි. එතන තියෙන්නේ පිළිගැනීම. ඒක විශ්වාසය. ඒක ඇදහිල්ල. නමුත් බුදු දහමේ එහෙම එකක් නෑ. බුදු දහමේ හැම වෙලාවෙම කිවිව

“අැවිත් බලන්න” කියල. බුදු හාමූදරුවෙන් දේශනා කරපු හැම වෙළාවක ම බොහෝ තැන්වල තියෙනව, ආනන්ද හාමූදරුවන්ට කියනව, “ආනන්ද විමසන්න. තථාගතයන් පවා විමසන්න.” එහෙමයි කියන්නෙ. බුදුන් වහන්සේගේ බුද්ධත්වය පවා විමසන්න. ධර්මය විමසන්න. බුදුන් වහන්සේ සම්මා සම්බුද්ධ ද කියල විමසන්න. එහෙමයි, බුදුන් වහන්සේ කිවෙ. ධර්මය ස්වාක්ඛාත ද කියල විමසල බලන්න. මේ ආර්ය සංසයා සුපරිපත්ත් ද කියල විමසල බලන්න.

එතකොට මෙතන පිළිගන්ට කියල කිවිවේ නැ. සම්මා සම්බුද්ධ පිළිගන්ට කියල කිවිවේ නැ. මේ ධර්මය ස්වාක්ඛාතයි කියල පිළිගන්ට කිවෙ නැ. මේ ආර්ය සංසරත්නය සුපරිපත්ත්තයි කියල පිළිගන්ට කිවෙ නැ. එතකොට අපට ඉතා පැහැදිලියි මේ “විශ්වාසය” කියන කතාව මෙතනට ගැල-පෙන්නේ නැ කියන එක. බොහෝ අය කියන්නේ විශ්වාසය කියලයි. ඉතින්, එතකොට මේ විදිහට අපි හැම තැනක ම බුදුන් වහන්සේගේ දේශනාවල් ගැන විමසිල්ලෙන් බලනකොට ජේනව, විශ්වාසයට තැනක් නැ කියල. අැවිත් බලන්න කිවිවේ. එතකොට සත්‍යය පෙනෙයි. දැන් කාලාමයින්ට දේශනා කරපු වෙළාවත් එහෙමයි කිවිවේ. පරම්පරාවෙන් ආපු නිසා වත්, අම්ම තාත්ත් කිවිව නිසා වත්, ගුරුවරු කිව නිසා වත්, අපේ පොත්පත්වල සඳහන් වූ පමණින් වත්, තර්කයට ගැලපෙන නිසාවත්, ඔය වගේ ගොඩක් හේතු දක්වල බුදුන් වහන්සේ කිවිව මෙහෙම වුණ පළියට මේක පිළිගන්න එපා කිවිව. ඉතින් එතකොට අපට පැහැදිලිව ම ජේනවා, බුදු දහමේ විශ්වාසයට තැනක් නැ කියන එක.

එතකොට මේ ගුද්ධාව කියන්නේ විශ්වාසය නොවෙයි නම්, එහෙනම් මොකක්ද? ඒක තමයි අපි විමසන්ට ඕනෑ. එතකොට ඇත්ත වශයෙන් ම බැලුවහම අපිට ජේන්නේ ගුද්ධාව කියන්නේ විශ්වාසය නොවෙයි, ඇදහිල්ල නොවෙයි. ගුද්ධාව කියන්නේ හිතේ ඇති වන පහන් බව, පැහැදීම. සිතේ ඇති වන පැහැදීම තමයි ගුද්ධාව කියන්නේ. ඒකයි දැන් මේ

අනික් ආගම්වල “ගුද්ධාව” කියන වචනෙන නැ. මොකද? ඒවා ආගම, ඒවා ඇදහිලි, ඒවා විශ්වාසයන්. විශ්වාස කරනව මිස ඒවා ප්‍රශ්න කරන්ට බඟ. බුදු දහමේ විශ්වාසයට තැනක් නැ. බුදු දහමේ තියෙන්නේ වීමසා කටයුතු කිරීම, ප්‍රශ්න කිරීම, තුවණ්න් කළුපනා කිරීම. ඒ නිසා තමයි මේකට “ගුද්ධාව” කියල කියන්නේ. ගුද්ධාව කියන්නේ විශ්වාසය නෙවෙයි. පැහැදිම, ප්‍රසන්න බව, පහන් බව.

එතකාට පැහැදෙනව. අපි මොනවටද පැහැදෙන්නේ? ඔව් අපිට දැන් සිත් පැහැදිම ඇතිවෙන්න ඕනෑ මොනවටද කියල බුදු භාමුදුරුවො කිවිව. බුදුන් වහන්සේ කෙරෙහි පැහැදිම ඇති කරගන්ට ඕනෑ. බුදුන් වහන්සේ කෙරෙහි විශ්වාසය නොවෙයි ඇති කරගන්ට ඕනෑ පැහැදිම. එතකාට ධර්මය කෙරෙහි පැහැදිම ඇති කරගන්ට ඕනෑ. ධර්මය කෙරෙහි විශ්වාසය නොවෙයි ඇති කරගන්ට ඕනෑ. එතකාට ආරය මහා සංස රත්නය කෙරෙහි ඇති කරගන්ට ඕනෑ ගුද්ධාව. පැහැදිම. එහෙම නැතිව විශ්වාසය නොවෙයි.

එතකාට කොහොමද අපි බුදුන් වහන්සේ කෙරෙහි ගුද්ධාව ඇති කරගන්නේ? කොහොමද ඇති වන්නේ? කොහොමද බුදුන් වහන්සේ කෙරෙහි, ධර්මය කෙරෙහි, ආරය මහා සංස රත්නය කෙරෙහි පැහැදිම ඇති වන්නේ?

ප්‍රධාන ම සාධකය තමයි, ගුද්ධාව ඇතිවෙන්ට ඕනෑ කරන්නේ ගුවණය, සද්ධරෘම ගුවණය. ධර්මය අහන්ට ඕනෑ. සම්මා සම්බුද්ධරුන්ටයි, පසේ බුදුරුන්ටයි නම් කිසි ගැටලුවක් නැ. ඒ ගොල්ලන්ට ගුද්ධාව ගැන කාගෙන්වන් අහන්ට ඕනෑ නැ. ඒ ගොල්ලන්ගේ පාරමිතාවන් අනුව ඒ ගොල්ලො ඒ කටයුතු කරගන්නවා. නමුත්, එතනින් එහාට පහළ ඉන්න අනිකත් සියලු ම අය විශේෂයෙන් බුද්ධ ග්‍රාවකයෝ. ගුද්ධාව මත තමයි, සියල්ල පදනම් වෙන්නේ. ආරම්භ කරන්නේ. එතකාට ගුද්ධාව ඇති කරගන්ට ඕනෑ අපි, බුදුන් වහන්සේ කෙරෙහි ධර්මය කෙරෙහි සහ සංසයා කෙරෙහි, තුනුරුවන් කෙරෙහි.

එතකොට කොහොමද බුදුන් වහන්සේ කෙරෙහි ගුද්ධාව ඇති කරගන්නේ? කොහොමද බුදුන් වහන්සේ කෙරෙහි පැහැදෙන්නේ අපි? ඒකට අපිට අවශ්‍ය වෙනවා, බුදුන් වහන්-සේගේ ලක්ෂණ දැනගෙන ඉන්ට ඕනෑ. ගුණ දැනගෙන ඉන්ට ඕනෑ. කුවුද බුද්ධ කියල කියන්නේ? අන්න ඒ මත තමයි ගුද්ධාව ගොඩනැගෙන්නේ. එතකොට අපි බුදුන් වහන්සේ කුවුද කියල දැනගන්ට නම් බුදුන් වහන්සේ කුවුද කියල අහල තියෙන්ට ඕනෑ. කොහොමද බුදුන් වහන්සේ ගැන අහල තියෙන්නේ? බුදුන් වහන්සේ කුවුරු වගේ කෙනෙක් ද? කොහොමද, බුදු භාමුදුරුවා මොන වගේද? අසු අට රියන් ද? දහ අට රියන් ද? එහෙමද? අපි අර දැකළ තියෙන ප්‍රතිමාවල ඉන්නව වගේද? නැ. ඒක තමයි, අපි කරා කරන්ට ඕනෑ. එහෙම නෙවෙයි බුදු භාමුදුරුවා කුවුද කියල අපි දැකින්ට ඕනෑ ධර්මය තුළින්මයි. බුදුන් වහන්සේ දේශනා කළා කුවුද බුදුන් වහන්සේ? කොහොම කෙනෙක්ද කියල. කුවුරුත් අහල ඇති අර බුදුන් වදින ගාරාවක් තියෙනව.

“ඉතිපි සෞ භගවා අරහං, සම්මා සම්බුද්ධා විෂ්ඨා වරණ සම්පන්නා, සුගතො, ලොකවිදු අනුත්තරෝ ප්‍රථිසඳුම්ම සාර්ථී, සත්ත්‍රා දෙවමනුස්සානං බුද්ධා භගවාති”

දැන් මෙතන මේ ගාරාව තුළ බුදුන් වහන්සේ ම හඳුන්වල තියෙනව, බුදුන් වහන්සේ කියන්නේ කුවුද කියල කියන එක. ඒ භාගාවත් අරහත් නේද? “ඉතිපි සෞ භගවා අරහං”. භාගාවතුන් වහන්සේ අරහත්. අරහත් කියන්නේ මොකක්ද? එතන තියෙනව ගුණ නවයක්. පළවෙනි එක තමයි “අරහං”.

“අරහං”. මොකක් ද “අරහං” කියල කියන්නේ? අහල තියෙන විදිහට “අරහං” කියන්නේ කුවුරුත් දන්නව. ඔය කියන්නේ රහස්‍ය වත් පවි කළේ නැ නේද? සියලු පවි දුරු කරා. රහස්‍ය පවි කරා කියන එක නම් ඒ තරම් ම මම නම් අය කරන්නේ නැ. ඒ වවනය සුදුසු මදියි කියලයි කියන්ට තියෙන්නේ. බුදුන් වහන්සේ වගේ කෙනෙක් හඳුන්වන කොට එව්වර පහළට යන්ට ඕනෑ නැ අපි. “අරහං” කියල කියන්නේ

“සියලු කෙලෙසුන්ගෙන් මිදුණා” කියන එකයි. සියලු කෙලෙස් සියලු අකුසල් දුරු කළ කෙනා. එතකොට මොනවාද අකුසල්. මොනවාද මෙතන ප්‍රධාන වශයෙන් අපි ගන්නේ අකුසල් හැරියට. අකුසල් මූලින් ම නැති කළ කෙනා, ආය තුළදීන විදිහට සියලු අකුසල් ප්‍රහාණය කළ කෙනා. ප්‍රහාණය කිරීම තමයි “අරහං” කියල කියන්නේ. මොනවාද අකුසල්? අකුසල මූලයන් රාග - ද්වේෂ - මෝහ. මෙන්න මේ කියන අකුසල මුල් නැත්තම් ලෝහ ද්වේෂ, මෝහ කියලත් කියනවා. මේ ලෝහ, ද්වේෂ, මෝහ කියන අකුසලයන් මූලින් ම ප්‍රහීණ කරා කියන අරථය තමයි මේ “අරහං” කියල කියන්නේ. නැත්තට ම නැති කරල දැමීම. අකුසල් ඉවරයි. රාග, ද්වේෂ, මෝහ නිසා තමයි සියලු දුරාවාරයන්, දුශ්චලිතයන්, සියලු පවිකම් කරන්නේ. ඉතින් මේක නැති කරාට පස්සේ ඉවරයි. ආයෙන් එයාට හොරෙන් කරන්න කියල දෙයක් නෑ. නැත්තම් ඉවර නම් ඉවරයි. බුදු හාමුදුරුවා කිව මේ රහතන් වහන්සේල කියල කියන්නේ - කෙලෙස් නැති කළේ හරියට උදාහරණයකට පෙන්නුවා තල් ගස් කරවියෙන් කපල දැමීමහම ආය දැඩ්ලනවද? ආයෙන් ලියලන්නේ නෑ. අන්න ඒ වගේ තමයි තල් ගස් කරවියෙන් කඩල දැමීමට පස්සේ ආය ලියලන්නේ නෑ. අන්න ඒ තත්ත්වයෙන් තමයි සලකන්නේ, රහතන් වහන්සේල. ආය ඒ ගොල්ලන්ගේ කෙලෙස් වැඩෙන්නේ නෑ. ඉතින් කෙලෙස් නිසා තමයි පවිකම් කරන්නේ. හොර රහස්සේ කරන්නේන් එලිපිට පවිකම් කරන්නෙන් මේ කෙලෙස් තියෙනකම් විතරයි. එකයි මම මූලින් ම කිවේ රහස්‍යගත කථාවක් අවශ්‍ය වෙන්නේ නෑ මෙතන්ට කියල. සියලු අකුසලයන්ගෙන් මිදුණා කියන එක තමයි “අරහං” කියල කියන්නේ. දැන් එතකොට බුදු හාමුදුරුවා කියල කියන්නේ කවුද? රාග-ද්වේෂ-මෝහ නැති කෙනා. පැහැදිලි ද? ඔක්ක් හරි ලේසියි. එක වෙළාවකදී එක හික්ෂුන් වහන්සේ නමක්. මට මතක හැරියට “රාඛ” කියන හික්ෂුව ඇවිත් අහනව: “ස්වාමීන් වහන්ස, තිවන කියල කියන්නේ මොකක්ද?” කියල. එතකොට බුදුන් වහන්සේ කියනව: “රාඛ, රාගක්බය, දේශසක්බය,

මෝහක්ඛය තමයි නිවන. රාගය නැති තැන, ද්වේෂය නැති තැන, මෝහය නැති තැන නිවන. ඉතින් නිවනට ගිය මූල් ම ආර්යයන් වහන්සේ සම්මා සම්බුදුවරයා සිද්ධාරථ ගොතම. උන් වහන්සේගේ පළවෙනි ලක්ෂණය “අරහං” එතකොට මොකක්ද මේ අරහං කියල කියන්නේ? රාග - ද්වේෂ - මෝහ නැති කළා කියන එක.

දෙවෙනි එක මොකක්ද? සම්මා සම්බුද්ධ. උන් වහන්සේ තනිව ම මේ ධර්මය අවබෝධ කරගන්තා කිසිවෙකුගේ ගුරුහරුකම් නැතිව. කාගෙන් වත් ඇහුවෙ බැලුවෙ නැ. උපදෙස් ගන්ට කෙනෙක් හිටියෙ නැ. උන් වහන්සේ දියුණු කරගෙන ආපු තමාගේ ම තුවණින් මේ ධර්මය අවබෝධ කරගන්තා. ඒ නිසා එයාට කියනව අපි සම්මා සම්බුද්ධ කියල.

ඊළගට කිවිවා විෂ්ජාවරණ සම්පන්ත - ගණයන්ගෙන් සම්පූර්ණයි කියල. විෂ්ජා සහ වරණ. එතකොට මොනවද විෂ්ජා? මොනවද වරණ? එක අපට දැනගන්ට පුළුවන්. විද්‍යා අටක්, අෂ්ට විද්‍යා කියල කියන්නේ. එකක් තමයි විද්‍යා අටක් අපේ මනසේ ඇති කරගන්ට ඕනෑ. ඒවා ධර්මය පිළිපැදීම තුළිනුයි ඇති කරගන්නේ. ඒවා ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩිම තුළින් තමයි එන්නේ.

පළමු එක තමයි අෂ්ට විද්‍යාවේ විද්‍යාගනා යුතය.

දෙවැනි විද්‍යාව තමයි මනෝමය ඉදිවිධ යුතය, රුප මවන්ට පුළුවන්. විවිධ රුප ගොඩක් මවන්ට පුළුවන්. වුල්ලපන්තික හාමුදුරුවො රුප ගොඩක් මැවිව නේ. අන්න ඒ වගේ.

තුන - ඉදිවිධ යුතය විවිධ සාධී ප්‍රාතිභාරයයන් පැම. ඒ කියන්නේ ඔය අහසින් යන්ට පුළුවන්. පොලවෙ ගිලෙමින් යන්ට පුළුවන්. පරවත අතරින් යන්ට පුළුවන්. වතුරේ ගිලෙන්නේ නැතිව යන්ට පුළුවන්. එක්කෙනෙක් ගොඩක් වගේ පේන්ට සලස්සන්ට පුළුවන්. ඔය වගේ විවිධාකාර සාධී ප්‍රාතිභාරයපැම ඒක විද්‍යාවක්.

හතරවෙනි එක තමයි දිඛිඛ සොත යුතය. දිව්‍ය කන. ඇත්ත තියන ඉතා සිදුම් ගබා පවා අහන්ට පුළුවන්. ඒ කියන්නේ

මිනිස් කන ඉක්මවා සාමාන්‍ය මිනිස් කනකට තො ඇසෙන විදිහේ ගබඳ ඇහිමේ ගක්තිය තියෙනව. ඒකට කියන්නේ දිඛිල්බෝත යුතාය කියල.

පස් වෙනි එක, දිඛිල්බෝත යුතාය. මිනිස් ඇස ඉක්මවා රීට එහා යන්ට පුළුවන්. නුවණින් මේවා දකින්නේ. ඒකට කිවා දිඛිල් වක්බූ යුතාය කියල.

හය, පුබිබේ නිවාසනුස්සන් යුතාය. පෙර විවිධ ආතමවල ජ්විත ගත කරපු හැරී දකින්ට පුළුවන්. පෙර විසු කද පිළිවෙළ දක්නා යුතාය. ඒක විද්‍යාවක්.

හත, වුතුප්පාත යුතාය. ඊළගට තවත් විද්‍යාවක් තියෙනව. මිනිසුන් ඉපදී මැරුණට පස්සේ යම් යම් ආතමවල හවයන්වල ඉපදෙමින් මැරෙමින් යන හැරී දකිනව. ඒ ඒ කරම ගක්තින් අනුව මැරිල ඉපදෙන තැන් දකින යුතාය. ඒකට කිවා වුතුප්පාත යුතාය කියලා. තව එකක් තියෙනව.

අට, ආසවක්ඩය යුතාය. ඒ අරහත් එලය.

මෙන්න මේ අටට තමයි කිවේ “අෂ්ටවිද්‍යා” කියල. මේ දේශනා අහන අයට ප්‍රශ්න මතුවයි මේවා කොහොන්ද මේ ස්වාමීන් වහන්සේ අරගෙන තියෙන්නේ කියල. පොතපත කියවන අය ඕන්නම් පෙරලු බලන්ට. මේ අෂ්ට විද්‍යා සඳහන් වෙනවා “දිස තිකායේ” “අම්බවියක” සූත්‍රයේ.

එතකොට මේ කියපු අෂ්ට විද්‍යා හා ඊළගට පසලාස් වරණ. වරණ ධර්ම පහලාවකින් යුක්තයි. වරණ ධර්ම කියල කිවේ මෙන්න මේ සඳහන් කරපු විද්‍යා අට ලබාගැනීම සඳහා වැඩිය යුතු ක්‍රියා පිළිවෙත තමයි වරණ. ඒවා පහළවක් තියෙනවා.

පළවෙනි එක තමයි ප්‍රාතිමෝක්ෂ සංවර සිලය. ප්‍රාති-මෝක්ෂ සංවර සිලය කියල කිවිවහම බුදුන් වහන්සේ මුලින් ම දේශනා කළා “මිවාද ප්‍රාතිමෝක්ෂය” කියල. අපි ඒකට කියන්නේ, පාපයෙන් වළකින්ට. කුසල් වඩන්ට. සිත පිරිසිදු කරගන්ට. අර සියලු බුදුවරයන් වහන්සේලාගේ දේශනාව. ඒ

“ම්වාද ප්‍රාතිමෝක්ෂය”. එතකොට රට අමතර ව බුදුන් වහන්සේ බුද්ධත්වයෙන් අවුරුදු විස්සකට පස්ස තැබූ දේශනා කලා හික්ෂා පද වශයෙන් හික්ෂාන් වහන්සේලාට ප්‍රාතිමෝක්ෂයක්. හික්ෂාන්ට තියෙනව ඒකේ හික්ෂා පද දෙසිය විසිහතක්. මට මතක විදියට හික්ෂාණීන්ට තවත් වැඩි ප්‍රමාණයක් එකතු කරල තියෙනව. කොහොම හරි මේ දෙකෙන් ම අදහස් කරන්නේ ප්‍රාතිමෝක්ෂ සංවර සිලය කියන එක.

දෙවැනි එක තමයි ඉන්දිය සංවර සිලය. ඉන්දිය සංවර කරගන්න ඕනෑ. දැන් ඇසේ - කන - නාසය - දිව - ගරීරය - මනස කියන ආයතනවලින් තමයි අපි මේ අරමුණු ගන්නේ. ඒවා හොඳයි ලේස්සනයි නැත්තම් ආස්වාදුත්තකයි කියල විදින්ට යන්නේ තැතිව ඒවා අනිත්‍යය දුකයි අනාත්මයි වශයෙන් දකිමින් ඒ අරමුණුත් එක්ක ජ්වත් වීම තමයි ඉන්දිය සංවරය කියල කියන්නේ. එතකොට මේ කියන සිලයක් අවශ්‍ය වෙනව අර මුලින් සඳහන් කරපු අභේද විද්‍යාවන් කර ලාභ වෙන්ට, එතකොට ඒ තමයි ඉන්දිය සංවර සිලය.

තුන්වැනි එක තමයි හෝජනයේ මාත්‍ර සක්ෂ්‍යාව. දැන් නිවන් දකිමේ මගේ යන කෙනෙක්, නැත්තම් අර අභේද විද්‍යාව ලබන්ට ඕනෑ කෙනෙක් අනිවාර්යයෙන් ම ආහාර ගන්ට ඕනෑ ප්‍රමාණය දැනගෙන ගරීරයට අවශ්‍ය ප්‍රමාණයට. මොකද ආහාර කියල කියන්නේ ඉතා ම ඉහළ මට්ටමින් කෙලෙස් වැඩෙන තැනක්. එක සංවර කරගත්ත තැත්තම් මේ කියන එක ම විද්‍යාවක් වත් ලබන එක එව්වර ලේසි වැඩක්නම් වෙන්නේ නැ. එක හින්ද එව්තය පවත්වා ගෙන යන්ට අවශ්‍ය ප්‍රමාණයට ආහාර ගන්ට ඕනෑ එයින් බැහැර තොයා. පුළුගක් අය ආහාර ගන්නව නේද ගරීරය වර්ධනය කරගන්ට, ක්‍රිඩා පිණීස, සතුට පිණීස, දිව පිනවීමේ වෙතනාව මත, ඒ වගේ විවිධ හේතු මත. නමුත් ඒවා රිකක් පාලනය කරමින් අවශ්‍ය ප්‍රමාණයට ගැනීම තමයි මෙතන කිවේ හෝජනයේ මාත්‍ර සක්ෂ්‍යාව කියල.

ර්ලග එක තමයි ජාගරියානුයෝගය. ජාගරියානුයෝගය කියල කියන්නේ නිදිමරන්ට ප්‍රභ්‍රවන් වෙන්ට ඕනෑ. තැතිව

නින්දට ලොල් වෙවිව කෙනෙකුට මේ කියන විද්‍යාවන් ලබන්ට බැංශී.

පස්වෙනි එක තමයි ගුද්ධාව. මෙතනත් ගුද්ධාව තියෙනවා. එතකොට මොකක්ද මේ ගුද්ධාව කියල කියන්නේ? ආයෙන් අර ප්‍රසන්න පැහැදිලි සිතක් තියෙන්ට ඕනෑ. ඒ ගුද්ධාවයි.

හය වෙනි එක හිරිය. එතන කිවේ පවි කරන්ට තියෙන ලෝජාව.

ර්ලගට ඔත්තප්පේ. ඒ කියන්නේ පවිකරන්ට තියෙන බය.

ර්ලගට බහුගැන භාවය. බොහෝ ඇසු පිරු තැන් ඇති බව. හොඳට දැනුම තිබීම. ධර්මය පිළිබඳ ආදි සියලු දේවල් පිළිබඳව. ඇත්ත වශයෙන් ම බුද්ධ, ධම්ම, සංස කෙරහි බොහෝ ඇසු පිරු තැන් තිබීමයි. ඇත්ත ම වැදගත් වෙන්නේ බුදුන් වහන්සේගේ දේශනාව පිළිබඳ අවබෝධයයි.

ර්ලගට තවවැන්න විරිය. විරිය නැතිව මොකත් කරන්ට බැං. මොකක්ද මෙතන විරිය කිවේ? අර අපි හැම වෙලේම සඳහන් කරන සතර සම්පත් ප්‍රධාන විරියය ම තමයි. නිකම් ආවට ගියාට මේ කියන විද්‍යාවන් ලබන්ට බැං. ජ්විත ආඟාව අතඇරුල මේ මාර්ගයට බහින්ට ප්‍රථිවන්කම තියෙන්ට ඕනෑ. ඒ විරිය.

දහවෙනි එක තමයි ස්මාතිය. සතිය. මෙතන අදහස් කලේ සිහිය. එළඹ සිටි සිහිය වර්තමානය ප්‍රධාන වශයෙන් ම සහ සතර සතිපටියානය. සතර සතිපටියානයන් ගන්ට වෙනවා. විදුරශනා යුතාය ලැබෙන්නේ සතර සතිපටියානයෙන්.

ර්ලග හතර ප්‍රථිම ද්‍රානය ද්‍රානය, තෘතිය ද්‍රානය, වතුර්ථ ද්‍රානය. පැහැදිලි ද? මෙන්න මෙක තමයි පහලොව. මේවට කියනව පසලාස් වරණ ධර්මයන් කියල. මේ ධර්මයන් බලාගත්ට ප්‍රථිවන්, සඳහන් වෙනවා “මඡ්සිම” නිකායේ “සේබ” සූත්‍රයේ. එතකොට අර මූලින් සඳහන් කරපු අෂ්ට විද්‍යාවන් සහ ර්ලගට සඳහන් කරපු වරණ ධර්ම

පහලෙව තමයි බුදුන් වහන්සේගේ “විර්ජා වරණ සම්පන්න” ගුණය කියල අපි කියන්නේ. පැහැදිලි ද?

ර්ලග බුදු ගුණය තමයි “සුගත”. සුගතෝ කියල කියන්නේ බුදුන් වහන්සේගේ මනා ඉරියටි. ගමනාදී ඉරියටි පැවැත්ම ඉතා ම සන්සුන් සුන්දර විලාශයක් තිබුණේ. කාගෙන් සිත් පැහැදින ගමන් විලාශයක් තිබුණා. ඒ සුගත ගුණයයි.

ර්ලගට බුදුන් වහන්සේ “ලෝකවිදු”. සියලු ලෝකයන් පිළිබඳ පරතෙරට ම දන්නව. මොන ලෝකයන් ද? සියලු ලෝකයන්. මනුෂ්‍ය ලෝකයත්, දිවා ලෝකයත්, බ්‍රහ්ම ලෝකයත්, තිරිසන් අපාය ආදි සියලු නිරයන් පිළිබඳව මනාව දන්න කෙනා. ඒ කියන්නේ විවිධ සූත්‍රවල බුදුන් වහන්සේගේ මේ ලෝකයන් පිළිබඳ දැනුම විස්තර වෙනව. තව විස්තර කරන්ට ගොඩාක් ගොඩාක් දේවල් කියන්ට වෙනව. කොහොම හරි බුදුන් වහන්සේගේ තියෙන එක ගුණයක් තමයි, සියලු ලෝකයන් පිළිබඳ දැනගෙන සිටීම. අපි දැනට මෙතනින් නවතිමු. මාතාකාවෙන් ගොඩාක් පිට පනින හින්ද.

ර්ලගට “අනුත්තරා පුරිස දම්ම සාර්ථී”. මොකක්ද ඒ කිවිවේ. හික්මවිය යුත්තන් හික්මවීමේ අගතැන්පත් කෙනා. හික්මවිය යුත්තන් කියල කිවේ කවුද? දැන් පුරා අය පටලව ගන්නව හික්මවිය යුත්තන් කිවිවහම මහා හිතන්ට බැරි දේවල් කරා නෙවයි. හික්මවීම කියල කියන්නේ බුද්ධ දේශනාව තුළ මේ ධර්මයේ පිහිටුවනව කියල කියන එක. මිනිසුන්ව නිවන් මගට යොමු කරවනවා. නැත්තම් අර අලි හික්මවනව, ඇතුන් හික්මවනව, නැත්තම් අඟ්චයෝ හික්මවනව, වගේ එහෙම එකක් නෙවයි. යම් යම් අය දහමට හික්මවනව. එතකොට යම් යම් අය දහමට යොමු කරවීමේ ගක්තිය අතින් අග තැන්පත් කෙනා තමයි, සම්මා සම්බුදුවරයෙක් කියල කියන්නේ. අතික් හැමෝට ම වඩා බුදුන් වහන්සේ තමයි ග්‍රුෂ්යි. රට අමතර ව තව යම් යම් අය හික්මවපු තැන් තිබුණා. දැන් හික්මෙවා කියල අදහස් කළේ ඒ අය එසේ කළ හැකිව තිබුණ නිසා. දැන් උදාහරණයකට ගත්තොත්, “අංගුලිමාල

“දමනය කරා” කියල අපි කියනව. දැන් අංගලීමාල දමනය කරා කියල කියන්නේ මීනිමරු තත්ත්වයෙන් වෙන් කරල, නිවන් මගට යොමු කරා කියන එක. නමුත් එසේ කරන්න පුළුවන් වුණේ බුදුන් වහන්සේට ඒ හැකියාව තිබූණ නිසා. මොකද? අංගලීමාල ඒ නිවන් මගට ගන්ට පුළුවන් ඕන කරන ගුණ ධරුම එය ලග තිබූණු නිසා. පැහැදිලි ද කියන දේ? මොකද එක භෞදි මතක තියාගන්ට ඕනෑ. හික්ම්වීමට අවශ්‍ය පුදුසුකම් තිබූණු අයට හික්ම්වීමේ දක්ෂතාවයන් තමයි මේ කියන්නේ. බුදු භාමුදුරුවන්ට බැරි වුණා දේවදත්තව හික්ම්-වන්ට. මතක තියාගන්ට... දැන් තුළක් අය පටලවාගන්නව. මම මේ තැන් වැඩියෙන් කතා කරන්නේ මීනිස්සුන්ගේ අදහසක් තියෙනව, බුදු භාමුදුරුවෙන් කියන්නේ ඕනෑ දෙයක් කරන්ට පුළුවන්, දේවත්වයක් ආරෝපණය කරන්ට පුළුවන් කෙනෙක් කියල. එහෙම එකක් නෑ, බුදු භාමුදුරුවෙන් ගාව. එහෙම තිබූණ කියල ජේන්ත්ත නෑ. එහෙනම් දේවදත්ත තිරයට යනකම් බලාගෙන ඉන්නේ නෑ තේ. දේවදත්තට කරන්ට පුළුවන් අකුසල කරුම ඔක්කොම දේවදත්ත කළා. ආනන්තරිය පාප කරුම කරල එය තිරයට ගියා. ඉතින් අර වගේ විශේෂ හැකියාවක් බුදු භාමුදුරුවන්ට තිබූණා නම් දේවදත්ත වත් බෙර ගන්ට තිබූණා. දේවදත්තව බෙරගන්ට බැරි වුණා. නමුත් අංගලීමාල බෙරගත්තා. අංගලීමාල මීනිස්සු දාහකට වඩා මැරුව. නමුත් එයට පුළුවන් වුණේ දේවදත්තට තිබූණේ නෑ නිවන් දකින්ට ඕනෑ කරන ප්‍රධාන ගුණ ධරුම එය. ඒ ගුණ ධරුම පිරිලා තිබූණා නම් බෙරගන්ට තිබූණා. එය තිරයට ගියේ බැරි නිසා. නමුත් අංගලීමාල බෙරගත්තා. ඒ වගේ තියෙනව. ආලවක දමනය, ඔය සව්වකළ වැනි අයත් එකක තරක කරල යම් යම් පුද්ගලයන් මෙල්ල කරපු හැරි. කොහොම හරි අදහස් කරන්නේ ඒ ඒ අවශ්‍ය ගුණ ධරුම තිබූණු හික්ම්වීමට හැකි පුද්ගලයන් හික්ම්වීමේ පුදුම හැකියාවක්, අසමස්ම හැකියාවක් තිබූණා. එක තමයි අනුත්තරය කියල කියන්නේ. ඒ හැකියාවන් අතරින් ඉහළ ම කෙනා තමයි බඳන් වහන්සේ කියල කියන්නේ.

ර්ලගට “සත්රා දේව මනුස්සානා” - සියලුම දෙවියන්-ගෙත් මිනිසුන්ගෙත් ගාස්තාන් වහන්සේ තමයි බුදුන් වහන්සේ.

ර්ලගට “බුද්ධ” බුද්ධ කියල කිවේ ආයත් බුදු බව ම තමයි. “ලෝක තත්ත්වය පිළිබඳ පූර්ණ අවබෝධයට පත් උතුමාණෝ” කියන එකයි.

“හගවා” බුදුන් වහන්සේ සතුව තිබුණු බුදු ගුණ අතරින් නව වෙනි බුදුගුණය නැත්තම් අවසාන බුදු ගුණය තමයි හගවා කියන්නේ. එතකොට මොකක්ද “හගවා” කියන්නේ? හගවා කියන්නේ “සියලු පවි නසා උත්තරීතර පාරිගුද්ධත්වයට පත් භාග්‍යවන්තයාණෝ” කියන අදහසයි. හගවා කියන බුදු ගුණයෙන් කියන්නේ උන් වහන්සේ සියලු ම පවි නැසුවා. බුදුන් වහන්සේ කිසිසේත් ම පවක් කරන කෙනෙක් නොවෙයි. සියලු පවි දුරු කළ කෙනෙක්. එසේ සියලු පවි දුරු කරල අති පාරිගුද්ධත්වයට පත් වුණා. මේ ලෝකයේ වසන මනුෂ්‍යයෝ, දෙවියෝ, බුහ්මයෝ අතරින් ඉහළ ම පාරිගුද්ධත්වයට පත් සියලුම පවි නැසු සැම දෙනාගේ ම ගොරවයට, පූර්තියන්ත්වයට ගරුකාර - සම්මාන - සත්කාර, පුද පූජා ලැබීමට සුදුසු උත්තමයාණෝ කියන එකයි මේ හගවා කියන බුදුගුණයෙන් කියන්නේ. බුදුන් වහන්සේ සියලු පවි නැසුවා. සියලුම අකුසලයන් දුරු කළා. එතකොට සියලු ක්ලේඟ ධර්මයන් සම්පූර්ණයෙන් ම නැති කළා. සියලුම ක්ලේඟයන් යළි ඇති නොවන ආකාරයට විනාශ කරල දැමීම. හරියට අර තල් ගහක් කරවියෙන් ම කපල දැමීමහම ආය කවදාවත් ඒ තල්ගහ ලියලන්නේ තැ, දැලිලන්නේ තැ. අන්ත ඒ වගේ. ඒ ආකාරයන් බුදුන් වහන්සේ සියලු ම අකුසල ධර්මයන්, ක්ලේඟ ධර්මයන් ප්‍රහාණය කරා. අන්ත ඒ විදිහට ක්ලේඟ ධර්මයන් ප්‍රහාණය කරපු, පවි නැසු, අති පාරිගුද්ධත්වයට පත් වුණා සියලු ම මනුෂ්‍යයින්ගේ, දෙවියන්ගේ, බුහ්මයන්ගේ උත්තරීතර පූජාවට, ගොරවයට, සම්මානයට සුදුසුකම් ලැබුවා වූ උත්තම ගණයේ අතිශ්‍යතම භාග්‍යවන්තයාණෝ කියන එක තමයි බුදුන් වහන්සේගේ බුදු ගුණ අතරින් අවසාන ගුණය වන හගවා කියන බුදු ගුණයෙන් අදහස් වන්නේ.

මෙන්න මේ කියපු ගුණ වික දැනගෙන ඉන්ට ඕනෑ. දැන් මේ ගුණ තවය කිවිවට මෙවා වචනවලින් කිවට ඇත්තට ම මෙවා අහගෙන ඉන්න අයට වචන පමණක් වෙනවා. මොකද හේතුව? බුදුවරුන්ගේ ගුණ තේරුම් ගන්න පුළුවන් තවත් සම්මා සම්බුදුවරයෙකුට පමණයි. සම්මා සම්බුදුවරයෙකුගේ ගුණ තවත් සම්මා සම්බුදුවරයෙකුට මිස, අඩු ගානේ පසේබුදුවරයෙකුට වත් තේරෙන්නේ නැති බව මතක තියාගන්ට. ඒක නිසා මෙවා අපි වචනවලින් පමණක් තමයි ගන්ට තියෙන්නේ, කිසියම් අන්දමක හිත පහදවාගන්ට. වෙන අපිට කරන්ට දෙයක් නැ. මේ වචනවලින් කියන දේ තේරුම් ගැනීමත් ඒ තරම්ම ලේසි නැ. දළ අදහසක් විතරයි ගන්ට පුළුවන්, හොඳට මතක තියාගන්ට. එතකොට මේ ගුණ දැනගෙන ඉදිම අපට ප්‍රයෝගනවත්. මොකද අපි පිළිපදින අපේ ගාස්තාන් වහන්සේ මෙන්න මෙවැනි ගුණ තියෙන කෙනෙක් කියල දළ අවබෝධයක් ගන්ට අවශ්‍ය වෙනවා. මොකද? ඒ මත තමයි ඉද්ධාව - බුදුන් වහන්සේ කෙරෙහි පැහැදිම - පදනම් වන්නේ.

එතකොට රළුගට ධර්මය පිළිබඳව දැනගෙන ඉන්ට ඕනෑ. ධර්මය පිළිබඳව දැනගත්තහම අපිට ඉද්ධාව ඇතිවෙනව. කොහොමද ධර්මය පිළිබඳ අපට දැනගන්ට තියෙන්නේ? මොකක්ද ධර්මය කියල කියන්නේ? ධර්මය කියල කියන්නේ වතුරායී සත්‍ය. බුද්ධ දේශනාව. වතුරායී සත්‍ය දේශනාව.

“ස්වාක්ංචාතො භගවතො ධම්මො, සන්දිවිධිකා, අකාලිකා එහි පස්සිකා ඔපනයිකා පව්චත්තං වෙදිත්ත්වා විශ්දේශු හිති.”

මේ ධර්මය “ස්වාක්ංචාත”යි. එතකොට බුදුන් වහන්සේගේ දේශනාය ස්වක්ංචාතයි. මනාව දේශනා කරල තියෙනවා. දුක, දුකට හේතුව, දුක නැති කිරීම, දුක නැති කිරීමේ මාර්ගය. ඒක ආය කාවත් වෙනස් කරන්ට, අඩුකරන්ට, වැඩිකරන්ට දෙයක් නැ. අංගසම්පූර්ණව මේ දේශනාවල් කරල තියෙනව. ඒ හින්ද මේ ධර්මය ස්වාක්ංචාතයි. මුළ, මැද, අග යහපත්.

ර්ලගට මේ ධර්මය “සන්දිවිධික”යි. එවෙශෙල් ම පල දෙනව. මේ ආරය අෂ්ටාංගික මාරගය, නිවන් දැකින මාරගය පිළිපැද්දෙනාත් එවෙශෙල් ම, ඒ ආත්මයේ දී ම, ඒ මොහොතේ ම පල දෙනව. ඒ ජීවිත කාලයේ ම පල දෙනව. මැරුණට පස්සේ වත්, මැරුණ මොහොතේ වත් නොවේ. යම් කිසි කෙනෙක් ප්‍රථම දායානයට සමවැශ්‍යෙනාත් ඒ දායාන සුවය ඒ වෙශෙල්ම විදිනව. යම්කිසි පුද්ගලයෙක් සෝචන් එලයට පත් වුණෙනාත් එතැන් සිට ඒ සෝචන් පුද්ගලයෙකු තුළ තිබෙන ඒ ගුණධර්ම ඔහු ලග තියෙනවා. ඒ අඩු වෙවිව කෙලෙස් බර අඩු වුණාමයි. ඒ සැහැල්ල සුබය තියෙනවා. ඒ විමුක්ති රසය තියෙනව. නිවන් දැක්කොත් එතැන් සිට ඔහුගේ දුක ඉවරයි. ඒ කියන්නේ විමුක්ති රසය, විමුක්ති සුබය තියෙනවා. එතකොට ඒක සන්දිවිධිකයි.

ර්ලගට මේ ධර්මය “අකාලික”යි. කාලයක් නැ. ඕනෑම කාලයක ධර්මය පිළිපැද්දෙනාත් මේ ධර්මයේ ප්‍රතිඵල ලැබෙනව. ඒ කියන්නේ බුදුන් වහන්සේ ධර්මය දේශනා කරේ අවුරුදු දෙදාස් පන්සිය පණහකට පෙර. මේක එදාට විතරයි ගැළපෙන්නේ. මේක අදට ගැළපෙන්නේ නැ කියල සමහරු කියනව. මේක අදට හරියන්නේ නැ. එදා යුගය නොවයි අද. අන්න ඒ වගේ විවිධ මත පල කරනව යම් යම් අය. එහෙම එකක් නොවයි බුදුන් වහන්සේ කිවේ. මේ ධර්මය කවද පිළිපැද්දත් ප්‍රතිඵල ලැබෙනව. ඒක හින්ද මේකට කාලයක් නැ. ඒකයි අකාලිකයි කියල කිවිවේ.

ර්ලගට ධර්මය “ඒහිපස්සික”යි. ඇවිත් බලන්ට කියල කිවිවේ. කාටවත් කියන්ට බැ ඇවිත් විශ්වාස කරන්ට එහෙම කියල. ඒ හින්ද මෙතන විශ්වාසයට තැනක් නැ. ඒ හින්ද ඒහි පස්සික යි. දැන් අර ඉස්සෙල්ල කිවිව ගුද්ධාව බලන්ට හැම තැනක ම යන භැරි.

ධර්මය “මිපනයික”යි. ඒක තමාගේ තුවණීන් ඇති කරගන්ට ඕනෑ එකක්. සිත තුළ ඇති කරගන්න එකක්. තුවණීන් දැකින්ට ඔහැ. ඒකයි මිපනයිකො කිවිවේ.

ර්ලගට “පවිත්තං වෙදිතබ්බා වික්ෂ්ණ හි’ති”. නුවණෝත්තන් විසින් තම තමාගේ නුවණීන් තමයි මෙක දැකින්ට ඕනෑ. එහෙම නැතිව අතට අරන් පෙන්නන්ට වත් අහවල් තැන මෙතන තියෙන්නේ කියල පෙන්නන්ට වත් බැ. තමතමාගේ නුවණීන් දැකින්ට ඕනෑ. බුදුන් වහන්සේට වත් මෙක පෙන්වන්ට බැ. බුදු හාමුදුරුවන්ට පූඩ්වත් මාර්ගය පෙන්වන්ට විතරයි. නමුත් ධර්මය තමන් ම තමා තුළින් දැකින්ට ඕනෑ. එතකොට මෙක තමයි මේ ධර්මයේ ලක්ෂණය.

මෙක තමයි බුදුන් වහන්සේ දේශනා කළ ධර්මය. එතකොට මේ ධර්මය කියන එක තේරුම් ගන්ට ඕනෑ මෙන්න මේ ලක්ෂණවලින් හෙබි දෙයක් මිස, අතට අරන් පෙන්වන්ට පූඩ්වත් දෙයක්වත්, එහෙම නැත්තම් වෙනත් හෙළතිකමය දෙයක් වත් නෙවෙයි. වෙනත් උදාහරණ මගින් දෙන්ටත් අමාරුයි. මෙතන ලක්ෂණ භයක් තියෙනව. ඒ ලක්ෂණ භයෙන් සමන්විත දෙයක් තමයි ධර්මය කියල කියන්නේ.

ර්ලගට අපි හිත පහද්වගන්ට ඕනෑ තැන තමයි, බුදුන් වහන්සේගේ ග්‍රාවකයෝ. ග්‍රාවක සංසයා. සංස කියන්නේ පාලියෙන් සමුහය කියන එක. එතකොට කවුද මේ බුදුන් වහන්සේගේ ග්‍රාවක සමුහය. ඒකත් අපි දැනගෙන ඉන්ට ඕනෑ. ඒ ලක්ෂණ රිකත් බුදුන් වහන්සේ දේශනා කරා අපිට. මොකක්ද බුදුන් වහන්සේගේ ග්‍රාවකයින්ගේ තියෙන ප්‍රධාන ලක්ෂණය? කවුරුත් අහල ඇති.

“සුපටිපන්නො භගවතො සාචක සංසො  
උප්පපටිපන්නො භගවතො සාචක සංසො  
ක්‍රය පටිපන්නො භගවතො සාචක සංසො  
සාම්ලි පටිපන්නො භගවතො සාචක සංසො  
යදිදී වත්තාරි පුරිස යුගානි අටිය පුරිස පුග්ගලා

එස භගවතො සාචක සංසො ආහුණෙයෝ පාහුණෙයා දක්ඩීණෙයා අක්ෂ්ජලි කරණියා, අනුත්තරං පුක්ද්කු-ක්බෙත්තං ලොකස්සා’ති”.

පළලවෙනි ගුණය තමයි "සුපටිපන්නො භගවතො සාචක සංසො." කවුරුත් අහල ඇති. මේවා කවුරුත් දන්නව. මොකක්ද සුපටිපන්නො කියල කිවිවේ? ඔව්. නිවන් මගට පිළිපන්, නිවන් මගට බැසගත් අය සුපටිපන්නයි. බුදුන් වහන්සේගේ ගුවක සමූහය නිවන් මගට බැසගත් අය.

ර්ලගට "උප්පටිපන්නො භගවතො සාචකසංසො." බුදුන් වහන්සේගේ ගුවකයේ සාප්ප මාර්ගයට බැසගත් අය. මොකක්ද සාප්ප මාර්ගය, ඒකායන මාර්ගය මොකක් ද? පික්මි නිවන් මග, ආර්ය අෂ්ට්වාංගික මාර්ගය වෙන කොහොවත් යන්නො නැ. ඒකට බැසගත්ත නම් බැස්ස තමයි. නවතින්නො කෙළින් ම නිවන කරා ගිහිල්ල. ඒ හින්ද සාප්ප මාර්ගයට බැසගත් අය "උප්පටිපන්නො භගවතො සාචක සංසො."

"සුදුය පටිපන්නො භගවතො සාචක සංසො." ර්ලග ගුවක ගුණය. නිවන් මගට බැසගත් අය. බුදුන් වහන්සේගේ ගුවකයේ නිවන් මගට බැසගත් අය.

"සාමීව පටිපන්නො භගවතො සාචක සංසො." භාග්‍යවතුන් වහන්සේගේ ගුවකයේ සාමීවපටිපන්නයි. මොකක්ද සාමීව පටිපන්න කියන්නො? ගරු බුහුමන් ලබන්ට සුදුසු මාර්ගයට බැසගත් අය.

මේ වාක්‍ය හතරෙන් ම බුදුන් වහන්සේ දේශනා කම්ල ආර්ය අෂ්ට්වාංගික මාර්ගයයි. නිවන් මග. එතකාට මේ සංස රත්නය කවුද? යහපත් මාර්ගයට බැසගත් අය, සාප්ප මාර්ගයට බැසගත් අය, නිවන් මගට බැසගත් අය, සියලු ගරු බුහුමන් ලබන්ට සුදුසු මාර්ගයට බැසගත් අය. මෙන්න මේ ගොල්ලො.

ර්ලගට "යදිදී වත්තාරි පුරිස යුගානි අවිය පුරිස පුර්ගලා ඒස හගවතො සාචක සංසො." මේ නිවන් මගට බැසගත්ත පුර්ගලයේ ඉත්තව පුර්ගලයන් වශයෙන් නම් අට දෙනෙක්, තනිතනියෙන් ගත්තොත්. නැත්තම යුගල වශයෙන් නම් සතර දෙනෙක්. මොකක්ද මේ යුගල කියල මෙතන අදහස් කම්ල්? සේවාන්, සකඟාගාමී, අනාගාමී, අරහත් කියන මාර්ගයන්ට

සහ එලයන්ට. සේවාන් මාරුගය - සේවාන් එලය, සකංචාගාමී මාරුගය - සකංචාගාමී එලය, අනාගාමී මාරුගය - අනාගාමී එලය, අරහත් මාරුගය - අරහත් එලය. මෙන්න මේ කියපු අෂ්ට ආරය පුද්ගලයෝ අට දෙනා තමයි මේ. යුගල වශයෙන් සතර දෙනයි. මෙන්න මේ ගොල්ලො තමයි, බුදුන් වහන්සේ-ගේ ග්‍රාවක සංසයා. රේලයට හොඳට මතක තියාගන්ට සංසයා කිවිවහම සමූහය කියල කියන්නේ. ග්‍රාවක සංසයා කිවිවහම මෙන්න මේ විදිහට හඳුන්වල තියෙන්නේ. එතකොට හොඳට මතක තියාගන්ට ඕනෑ අපි බුදුන් වහන්සේගේ සංසයා කවුද කියන එක පැහැදිලි කරගන්ට ඕනෑ. “සංස” කිවිවහම පුරාක් අය හිතන්නේ හික්ෂුන් වහන්සේල කියල. මේ හික්ෂුන් කියන්නේ බුදුන් වහන්සේගේ ග්‍රාවකයෝ කොටස් හතරක් පමණයි. බුදුන් වහන්සේගේ ග්‍රාවකයෝ කොටස් හතරක් ඉන්නවා. “සිවු වනක් පිරිස” කියල කියන්නේ. හික්ෂු-හික්ෂුණී, උපාසක-෋පාසිකා. මෙන්න මේ දැන් අපි අර මූලින් ම සඳහන් කරපු, අර ලක්ෂණ තියෙන, සුපරිපන්න - උපුපරිපන්න - ඇය පරිපන්න - සාම්බි පරිපන්න කියන නිවන් මගට බැසගත්ත පුද්ගලයන් හතර දෙනෙක් ඉන්නවා. එතකොට හික්ෂු-හික්ෂුණී, උපාසක-෋පාසිකා කියන හතර දෙනා තමයි බුදුන් වහන්සේගේ ග්‍රාවකයෝ කියන්නේ. එතකොට මේ “සංස” කියපුවහම එක පාරටම අර හික්ෂුව කියන එක ගන්ට එව්වර සුදුසු නෑ. ඒක වැරදියි. “සංස” කියන්නේ “සමූහය” කියන අර්ථයයි. එතකොට මතක තියාගන්ට ඕනෑ, මේ ආරය පුද්ගලයෝ අතරේ ගිහි අයන් ඉන්නවා. දැන් අනාගාමී වෙනකම් ම ඉන්ට පුළුවන් ගිහි අයට. ගැටලුවක් නෑ. නිවන් දකිනකම් ම ඉන්ට පුළුවන්. රහත් වෙනකල් ම ඉන්ට පුළුවන්. සියලු කෙලෙස් තසනකම් ම ගිහිව ගතකරන්ට පුළුවන්. ගිහියන් වශයෙන් සාමාන්‍ය මනුෂ්‍යයන් අතරේ ඉන්ට පුළුවන්. එතකොට අපි මතක තියාගන්ට ඕනෑ අපි මේ අදහස් කරන්නේ හික්ෂුන් කියන කොටස පමණක් නොවයි. හික්ෂු-හික්ෂුණී, උපාසක-෋පාසිකා කියන සිවුවනක් පිරිසම. එතකොට ආරය සංසයාට අයන් පිරිස මේ ගිහියන් අතරෙන් ඉන්නව. එතකොට

අපි ඔය ගාර්ථ කියන කොට ඒ අයන් ඇතුළත් ඕනෑක. එහෙම නැතිව මතක තියාගන්ට නිකම හික්ෂුන් විතරක් ගන්ට එපා. අනික් එක හික්ෂුවක් වුණන් ඔය කියන මාරුගවලට බැහැල නැත්තම් ඒ අය අයිති නැ. හිස බුගාගත්ත පමණින්, කසාවතක් පොරවාගත්ත පමණින් එයා හික්ෂුවක් වෙන්නේ නැ. විශේෂයෙන් ම මේ ආර්ය සංස රත්නයට වැටෙන්නේ නැ. මොකද ආර්යයෙක් වෙන්න නම් අර කියපු නිවන් මගට බැසුගත්ත කෙනෙක් වෙන්ට ඕනෑ. අඩු ගානේ සෝචාන් මාරුගයේ ඉදාල උඩ උඩ ඉන්න අට දෙනා විතරනේ වැටෙන්නේ. ඉතින් ඒක හින්ද හික්ෂු වෙශයක් අදාළ වෙන්නේ නැ. භාදුට තේරුම් ගන්න. භාදුද? තේරුම් ගන්න එක වටිනව. නැත්තම් භූගක් නොමග ගිහින් ඉන්නේ. මේ සංසයා කිවිවහම අපිට එතකොට ලොකු වරදක් සිද්ධ වෙනව. මොකද? ගිහියන් අතරෙන් ආර්ය පුද්ගලයා ඉන්නව. එදත් හිටිය. අදත් ඉන්නව. ඒකේ සැකයක් තියාගන්ට ඕනෑ නැ. බුද්ධ ගාසනය තවමත් ජීවමානව තියෙනවා. පිළිපදින අය ඉන්න තාක් කල් ඔය ආර්ය පුද්ගලයෝ ඔය භැම තැනුක ම ඉන්න පුළුවන්. ඒකයි මේ මතක් කෙලේ. එතකොට මෙන්න මේ අය තමයි අෂ්ටායනී පුද්ගලයෝ.

ර්ලගට “ආභුණෙයෝ.” මේ අෂ්ටායනී පුද්ගලයින්ට දුර ඉදාල ගෙනත් පූජා කරන්ට සුදුසුයි, මේ අයට. “පාභුණෙයෝ” - ආගන්තුකයින් වෙනුවෙන් සකස් කරපු දේ පූජා කරන්ට සුදුසුයි.

“දක්ඩීමෙයෝ” - පරලොව පින් පිණිස පූජා කරන්ට සුදුසුයි. මේ අයට.

“අක්ක්ජුලි කරණියෝ” - දොහොත් මුදුන් දී වදින්ට සුදුසුයි මේ අයට.

“අනුත්තරං පුක්කුක්බෙත්තං ලොකස්ස”. මේ අය තමයි ලොකයේ ඉන්න ඉහළම පින් කෙත. මෙන්න එතකොට බුදුන් වහන්සේගේ ආර්ය මහා සංස රත්නය.

එතකොට අපි මෙන්න මේ බුද්ධ, ධමම, සංස කියන පිරිස කෙරහි ඇති කරගන්න පැහැදිලිම සිතේ ඇති කරගන්න ප්‍රසන්න බව, පහන් බව තමයි ගුද්ධාව කියල කියන්නේ. දැන් මේ කියපු බුදුන් වහන්සේගේ ගුණ නවයන් ධර්මයේ ගුණ හයන් සංසයාගේ ගුණ නවයන් එකතු කළහම ගුණ විසිහතරක් තියෙනව. මේ ගුණ විසිහතර ම සාමාන්‍ය පාලිග්ර්‍යන මනසකට තෝරුම් ගන්නවා කියන එක ලේසි වැඩික් නම් නෙවෙයි. යම් තරමකට මේ පිළිබඳව දළ සටහනක් - ජායාවක් ඇති කරගන්ට පුළුවන් අවස්ථාවකට එන්ට නම් අවම වශයෙන් සේවාන් එලයට වත් පත්වෙන්ට ඕනෑ. එතකම් අපි ඉතින් වවන වශයෙන්, මාත්‍රා වශයෙන්, දළ වශයෙන්, වින්තාමය වශයෙන් වීරිය කරනව. හිතාගන්ට, මේක ඇරෙන්ට වෙන කඩාවක් කරන්ට බැං. මෙතන මේක, මතක තියාගන්ට ඕනෑ දෙයක්.

එතකොට මෙන්න මේ ගුණ අපි අහල තියෙන්ට ඕනෑ. යම් යම් මෙවා අපි සාකච්ඡා කරල තියෙන්ට ඕනෑ. එතකොට දැන් මේ බුද්ධ, ධමම, සංස කෙරහි ඇති කර ගන්නා පැහැදිලිම ම තමයි, ගුද්ධාව කියල කියන්නේ. ඒ නිසා මේ ගුද්ධාව කියන එක, වෙනත් ආගම්වල මේක නෑ කියල මම කිවිවේ ඒකයි.

දැන් මෙතන කියන්නේ නෑ මේ අය විශ්වාස කරන්ට කියල. මේ කියන ත්‍රුවිධ රත්නයේ ගුණ අපි අහල ඒවා මෙනෙහි කරල ඒ අනුව අපි හිතේ ඇති කරගන්නා පහන් බවයි, ගුද්ධාව කියන්නේ. එතකොට මතක තියාගන්ට ඕනෑ මේ ගුද්ධාව කියන එක ඉඟිල ම ඇති වන තැනක් තියෙනව. තමුන් මේ ඉඟිල ඇති වන ගුද්ධාව තුළින්, මේ ඇති වන පැහැදිලිම තුළින් බුදුන් වහන්සේගේ ධර්මය අනුව මේ නිවන් මගට බහින්ට, නිවන් දැකින්ට පුළුවන් කමක් නම් අපට ලැබෙන්නේ නෑ. හොඳට මතක තියාගන්ට ඕනෑ, දැන් පූජක් වෙලාවට ගුද්ධාව දැන් ඇති වෙනව ක්ෂණයකින්. ඒ ඇති වන පමණින් ඉස්සරහට යන්ට බැං. දැන් පූජක් වෙලාවට අපිට දැකින්ට තියෙන සමාජයේ ගුද්ධාව කියල කියන්නේ, ඒ ගුද්ධාව කියල හිතාන හිටියට ඒක ගුද්ධාව නෙවෙයි. බොහෝ දෙනෙක් ලග

තියෙන්නෙන විශ්වාසය නෙ. හක්තිය. අතික හක්තිය කියන තැන තියෙන්නෙන අන්ධ විශ්වාසයක්. ඒක අන්ධයි. දැන් බලමු දෙවියන් වහන්සේ ලෝකේ මැව්ච නම් අපි කාටවත් දැකගත්ට බැ. දෙවියෝ ලෝකේ මැව්ච නැද්ද කියල ප්‍රශ්න කරන්ට ප්‍රථම තැනකුත් නෙවෙයි මේක. අපිට කරන්ට තියෙන්නෙන මේක විශ්වාස කරන්ට. විශ්වාසය කියන තැන තියෙන්නෙන නොද්න්නා දෙයක් නිසා ඒක අන්ධයි. දැන් ගුද්ධාව කියන තැන ඒක වෙන්ට බැ. ගුද්ධාව අන්ධ වෙන්ට බැ. ඒක විශ්වාසය නෙවෙයි, ඒක තමන් යම්කිසි ප්‍රත්‍යාශයක් තුළින් ලබන දැනුම්. කිසියම් අන්ධමක තුවණින් යමක් දැකගත්තෙක් පමණයි ගුද්ධාව ඇති වන්නෙ. ඒක ඉතා ම පැහැදිලිව අපේ බොද්ධ සාහිත්‍යය තුළ අපි දකිනව. දැන් “උපතිස්ස” කියන කෙනා දැක්ක “අස්සර් රහතන් වහන්සේ” පිණ්ඩපාත ව්‍යුත්‍යාව. එතකොට දැකළ උපතිස්සට හිතුණා, ගිහිල්ල කඩා කරල ඇහුව. ඔබ වහන්සේගේ හැසිරීම, ඒ කියන්නෙන ජ්‍යෙ වර්ණය පැහැපත්. ඉන්දිය ප්‍රසන්නයි. ඔබ වහන්සේ කවරෙක් උදෙසා පැවිදි වුතෙන්ද කියල ඇහුව. දැන් මේ මොකද උණේ? උපතිස්ස දැක්ක අස්සර් රහතන් වහන්සේගේ රුපකාය. හැසිරීම දැක්ක. අන්න ඇතිවූණා ගුද්ධාවක්. දැන් ඒක හක්තිය නොවේ. එතන ඇතිවූණේ ගුද්ධාව. ඒ ගුද්ධාව අන්ධ එකක් නොවෙයි නෙ. එයාගේ දැකීන් දැක්කා, එයා මනසින් කළේපනා කළා. එයා දැන්න ධර්මතාවයන් අනුව මොයා බොහෝම හික්මුණු, කිසියම් ධර්මතාවක් තුළ ඉන්න කෙනෙක්. ඉතින් ඒ පැහැදිම ඇතිවූණ නිසා තමයි උපතිස්ස ගිහිල්ල ඇහැවිවේ අස්සර්ගෙන්, ඔබ කවරෙක් උදෙසා පැවිදි වුතෙන්ද කියල. අන්න ගුද්ධාව - පැහැදිලි ද කියන දේ?

එතකොට උපතිස්ස එහෙම ඇහැවිවට පස්සේ අස්සර් රහතන් වහන්සේ පිළිතුරු දුන්න අර ගාංචිතින්. පද හතරක් කිවිවා.

“යෙ ධම්මා හෙතුප්පහවා-තෙසං හේතුං තථාගතො ආහ තෙසං ව යො නිරෝධා-එවං වාදී මහා සමණේ”

යමක් හේතුන් නිසා හටගනීද, හේතුන් නැති කිරීමෙන් ඒ එලය නැතිවෙනවා කියල බුදුන් වහන්සේගේ මුළු හේතුල්ල ධර්මය ම හකුල්වා පද හතරකින් දේශනා කළා. ර්ට පස්සේ, ඒ දේශනාව කරදීදී ඒ ගාරාවේ පළවෙනි පද දෙක කියදීදී ම උපතිස්ස සෝචාන් එලයට පත් වුණා.

දැන් මම මේ කියන්න ගියේ මේ ගුද්ධාව එතකොට ඉබා ඇති වන දෙයක් නෙවෙයි. කිසියම් මානසික ක්‍රියාවලියක්. ආරම්භයත් මානසික ක්‍රියාවලියක්. කිසියම් පැහැදිමක් ඇති වෙන්න ම ඔහු. දැන් අපිට අදත් ඉතින් රහතන් වහන්සේලා දැක්කොත් ඒ වගේ ඉරියවි දැක්කොත් අපිට ඉතින් යම් තරමක පැහැදිමක් ඇති වෙන්ට පූඩ්ලිවන්. යම් තරමක.

දැන් මම මේ කියන්ට ගිය ගුද්ධාව කියන්නෙන අර අන්ද විශ්වාසය නොවෙයි කියන එකයි. අනික දැන් අස්සේරු රහතන් වහන්සේ දැකපු ගමන් උපතිස්සට එවැනි ගුද්ධාවක් ඇති වුණා. දැන් මේ දේ ම සිද්ධ වුණා අර “උපක” කියන ආත්වකයටත්. බුදුන් වහන්සේ දහම් දෙසන්ට මුලින් ම බුද්ධගයාවේ ඉඳල වඩිනකොට ඉසිපතනාරාමයට මුලින් ම හම්බවුණා “උපක” කියල කෙනෙක්. දැන් උපකත් ඔය විදිහට ගිහිල්ල ඇහුව, “මෙ වහන්සේගේ ජ්ව්‍ය වර්ණය පැහැපත්. ඉරියවි ප්‍රසන්නයි. මෙ වහන්සේ කවරෙක් උදෙසා පැවැති වූයේද?” කියල. දැන් ඉතින් ඒ වෙළාවේ බුදුන් වහන්සේ කිවිව කවුරුවත් මට ගුරුවරයෝක් නැ. මම තමයි ලෝකේ ඉන්න එක ම රහතන් වහන්සේ මම තමයි සම්මා සම්බුද්ධ කියල කිවිවා. ඉතින් රට පස්සේ උපක ඔවුන් හොලව හොලව යන්ට ගියා, “එකත් වෙන්ට පූඩ්ලිවන්” කියල. ඉතින් එතනින් එහාට මොකුත් වුණේ නැ. නමුත් දැන් අර අස්සේරු රහතන් වහන්සේ පද හතරේ ගාරාව දේශනා කරපුවහම පද දෙකක් කියදීදී උපතිස්සට පූඩ්ලිවන් වුණා සෝචාන් එලයට පත්වෙන්ට. මතක කියාගන්ට මේ උපතිස්ස කියල කියන්නෙන සාරිපුත්ත මහ රහතන් වහන්සේ. උපතිස්ස කියන්නෙන පැවැතිවෙන්ට ඉස්සර ගිහිව ඉදිදී කිවිව නම. දැන් එතනින් එකක් තමයි ඒ ගුද්ධාව මුලින්

ම ඇතිවෙනව. නමුත් දැන් මම කිවිවා නිවනට යන්ට ඒ ශ්‍රද්ධාව මූලින් ම ඇති වූ පමණින් ම බැ. අන්ධ හක්තියට කොහොමවත් බැ. නමුත් සැබැං ගුද්ධාවටත් එතනින් නිවන් යන්ට බැ. මේකේ තව ක්‍රියාවලියක් තියෙනව. එතකාට මේ ගුද්ධාව කියන එක වචන්ට ඕනෑම එකක්. වැඩින ධර්මතාවයක්. දැන් අස්සප්පා භාමුදුරුවා අර පද දෙක කියන කොටම උපතිස්ස සේවාන් එලයට පත් වුණේ අර පද දෙක කියන අතරතුරේ අර ගුද්ධාව වැඩුණා. ඔහු බොහෝ පින් කරල තිබුණා. පාරමිතා සම්පූර්ණ කෙනෙක්. කියන කොට ම "ටක්" ගාලා අර පෙර ගෙනාපු සසරේ ආපු දේ එයාගේ තුවන්ට ආවා. ඒ අනුව ඔහුගේ සිත ඉදිරියට ගියා. සමථ-විදුරගනා වැඩිල සේවාන් එලයට පත් වුණා. දැන් ඔය ගාලාව ම ගිහිල්ල ඔහුගේ මිත්‍රය වන "කේලිත" ට කියන කොට - ඒ කියන්තේ පසුකාලීනව මුගලන් මහ රහතන් වහන්සේ, කලින් කේලිත, ඉතින් එයාගේ මිත්‍රය උපතිස්ස කේලිතට පද හතරම කියන කොට - එයා සේවාන් එලයට පත් වුණා. එතකාට ඒ ක්‍රියාවලිය එතන සිද්ධ වුණා. නමුත් මේ දේ සිද්ධ වුණේ නැ උපකට. උපක ඔවුන් භොලුව භොලුව යන්ට ගියා. එතකාට ඔහුගේ ගුද්ධාව වැඩුණේ නැ. එතකාට මතක තියාගන්ට ඕනෑම ප්‍රධාන ම දේ තමයි ගුද්ධාව කියන්තේ පැහැදිම. ඒක මනසේ ඇතිවන බුද්ධීමය ක්‍රියාවලියක්.

දැන් පුගක් වෙළාවට කියනව ගුද්ධාව විතරක් තිබිල බැ. බුද්ධීයත් තියෙන්ට ඕනෑම කියල අපිට අහන්ට ලැබෙනව. ගුද්ධාව විතරක් තිබිල බුද්ධීය නැත්තම් එය මෝඩයෙක් කියල කියනව. මෝඩ ගුද්ධාව. රළුගට තව කියනව සමහරුන්ට බුද්ධීය තියෙනව. ගුද්ධාව නැ. එතකාට එක කපටිකම කියල කියනව. මම හිතන්තේ නැ ඒ හැදින්වීම එතරම් ම සුදුසු ද කියල. මොකද? ගුද්ධාව කියන එක ගොඩනැගෙන්නෙම කිසියම් බුද්ධීමය ක්‍රියාවලියක් තුළ. ඒ නිසා එතන දී ආය නැවත බුද්ධීයක් අවශ්‍ය වෙන්නේ නැ. බුද්ධීයයි ගුද්ධාවයි එකට තියෙන්න ඕනෑම කියල වෙන තෝරුම් ගැනීමේ පැටලිල්ලක් ඇත්තේ. නමුත් ඒ අර පුගක් වෙළාවට උත්සාහ

කරනව මම හිතන්නේ ඔය කරන්ට යන්නේ අපි ගිහිල්ල වඳිනවතෙන පන්සලට ගිහිල්ල බෝධී පූජා බුද්ධ පූජා බුද්ධ වන්දනා. දැන් ඒක කරන්ට අපිට උගන්වන්නේ ඒක ගුද්ධාවෙන් කරන්ට ඕනෑ කියල. මෙතන තමයි මම දැකින වරද වෙන්ට ඇත්තේ. නමුත් එතන මම දැකින්නේ ගුද්ධාව තෙවෙයි. එතන භක්තියයි. දැන් පිළිමයක් ඉදිරියේ ගිහිල්ල වැද වැටිල බුදුන් වහන්සේ කියල ඒ පුද පූජා සත්කාර කළාට ඒක අන්ද විශ්වාසයකින් කරන්නේ. ඒක තමයි භක්තිය. ඉතින් ඒකට ආය තුවණක් එකතු කරන්ට වෙන්නේ නැ. ඒකයි මම කියන්න ගියෙ ගුද්ධාව තුළ ම බුද්ධිමය ක්‍රියාවලියක් තියෙනවා. බුද්ධිය අවශ්‍යයි. ඒ හින්ද ඒකට ආය වෙන වෙන දේවල් කියන්ට අවශ්‍ය වෙන්නේ නැ.

හැබැයි ගුද්ධාව ඇති වෙන්ට සාධක තියෙනව. හැබැයි ඒ මූලික සාධක ඇති වුණ පමණින් ම ගුද්ධාව ඇති වුණ පමණින් ම ඔහුට නිවන් දැකින්ට බැ. ඒ සඳහා ගුද්ධාව වඩින්ට ඕනෑ. අන්න ඒ තිසා තමයි අර බෝධී පාක්ෂික ධර්මවල ගුද්ධාව “ඉන්දිය ධර්මයක් වශයෙන් ක්‍රියාත්මක වෙන්නේ. ඉන්දිය ධර්ම කියල කියන්නේ මේ අතින් පසින් වගේ යමක් කරන්ට පුළුවන් කියන එක. එතකොට නිවන දක්වා ගෙනයන්ට පුළුවන්, “ඉන්දිය ධර්මයක්” වශයෙන් මේ ගුද්ධාව. එතකොට මේක වඩින්ට ඕනෑ ධර්මතාවයක්. රේගට ඉන්දිය ධර්මයක් වශයෙන් මෙන් ම “බල ධර්මයක්” වශයෙනුත් මේ ගුද්ධාව ක්‍රියාත්මක කරන්ට පුළුවන්. ඉතින් මේ තත්ත්වයට ගේනව කියල කියන්නේ, මේ ඉන්දිය ධර්මයක් වශයෙන් ඉදිරියට ගන්නවා කියල කියන එක. හරි, බල ධර්මයක් වශයෙන් ඉදිරියට ගුද්ධාව වඩිනවා කියලා කියන්නේ මොකක්ද? බුදුන් වහන්සේගේ ධර්ම දේශනාව පිළිපැදිම තුළින් ම යි මේක ගන්ට ඕනෑ. එතකොට මේ ගුද්ධාව කියන එක මානසික ක්‍රියාවලියක්. මේක වඩින්ට ඕනෑ. දියුණු කරන්ට ඕනෑ.

එතකොට මේ ගුද්ධාව ඇතිවෙන්ට ප්‍රධාන ම සාධකයක් තියෙනවා. ඒක දියුණු කරන්ට ඕනෑ. මේක දියුණු කරන්ට

නම් මෙක ඇතිවෙන්ට ඕනෑ. මෙක ඇතිවෙන්ට නම් ඉස්සෙල්ලා ම අපි කරන්නෙන මොකකද? ගුද්ධාව මූලින් ම ආරම්භ වෙන පළවෙනි කාරණය මොකකද? ගුවණය. සද්ධරම ගුවණය. සද්ධරමය අහපු නැති කෙනෙකුට ගුද්ධාව ඇතිවෙන්ට විදිහක් නෑ බුද්ධ, ධම්ම, සංස කෙරෙහි. අහල නැත්නම් එයාට ගුද්ධාව ඇතිවෙන්ට බැ. එතකොට සද්ධරමය අහන්ට නම් සද්ධරමය දේශනා කරන කෙනෙක් ගන්ට ඕනෑ. සද්ධරමය දේශනා කරන කෙනා කවුද? බුදුන්වහන්සේ. රේලුගට උන් වහන්සේගේ ගාවකයෝ. ඒ කියන්නෙන ආර්ය මහා සංස රත්නය. ඇත්තටම ප්‍රධානීය වශයෙන් ගන්ට ඉන්නෙන රහතන් වහන්සේලා. ඉතින් එතකොට ඊට පහළ අයත් අපට ගන්ට ප්‍රාථමික ආර්ය සංස රත්නය හැටියට. කොහොම හරි එතකොට සද්ධරමය ගුවණය කරන්ට නම් අපිට ඉන්ට ඕනෑ කවුද? ආවාර්යටරයෙක්, ගුරුටරයෙක්, කලාණ මිතුයෙක්. එතකොට මේ ගුද්ධාව වැඩිමේ පළමුවන ක්‍රියා මාර්ගය තමයි කලාණ මිතු ආගුය. කලාණ මිතුයෙක් ඉන්ටම ඕනෑ. එතකොට කලාණ මිතුයා කියල කිවෙ බුදුන් වහන්සේගේ ගාවකයෙක් අනිවාර්යයෙන් ම. හැබැයි බුදුනාමුදුරුවො කලාණ මිතුයා කියන තැන ගත්තෙන ගුරුටරයා වශයෙන්. බුදු භාමුදුරුවො කලාණ මිතුයා කියන්නෙන කවුද කියල කියලා තියෙනවා බොහෝම පැහැදිලි ව ම සූත්‍රවල.

ඉතින් ගුද්ධාව ඇතිවෙන්ට කලාණ මිතුයෙක් අවශ්‍යයි. ගුද්ධාව ඇතිවෙන්ට සද්ධරමය අහන්ට ඕනෑ. සද්ධරමය අහන්ට නම් සද්ධරමය දේශනා කරන්නෙක් ඉන්ට ඕනෑ. ඉතින් එයා තමයි කලාණ මිතුයා කවුද කියන ඒක බුදු භාමුදුරුවො පැහැදිලිව ම කිවා. එක්තරා දේශනාවක දී බුදු භාමුදුරුවො කියනව හික්ෂුන් වහන්සේලාට මහණෙනි, මේ ලෝකයේ තවත් අය හික්මවන්ට ප්‍රාථමික නම් ඒ කාටද ප්‍රාථමික. බුදුන් වහන්සේට සහ උන් වහන්සේගේ ගාවකයන්ට. මෙක තමයි විශේෂ ම දේ. බුදුනාමුදුරුවො කිවා මේ සමාජයේ මිනිස්සුන්ට හික්මවන්ට

පූඩ්‍රන් බුදුන් වහන්සේට සහ උන් වහන්සේගේ ග්‍රාවකයන්ට කියල.

එතකොට රළුගට කියනව මොකක්ද මේ බුදුන් වහන්සේට සහ උන් වහන්සේගේ ග්‍රාවකයන්ට තියෙන විශේෂ සුදුසුකම අනික් අය හික්මවන්ට. දැන් මෙතන අදහස් කළේ හික්මවනවා කියන්නේ ධර්මයේ පිහිටුවනවා කියන එක. එතකොට බුදුන් වහන්සේට සහ උන් වහන්සේගේ ග්‍රාවකයින්ට තියෙන විශේෂ සුදුසුකම මොකක්ද අන් අයට හික්මවන්ට? බුදු භාමුදුරුවෝ දේශනා කරනවා බුදුභාමුදුරුවන්ට සහ උන්වහන්සේගේ ග්‍රාවකයින්ට හැකියාවක් තියෙනවා. මොකක්ද ඒ හැකියාව. ඒ අය පමණයි ලෝකයේ කාමයන්ගේ ආස්ථාදය, ආස්ථාදය වශයෙන් දන්නේ. ඒ අය පමණයි මේ ලෝකයේ කාමයන්ගේ නිස්සරණය දන්නේ. ඉතින් මෙන්න මේ කියන තුන ම දන්නේ බුදු භාමුදුරුවෝ සහ උන්වහන්සේගේ ග්‍රාවකයෝ පමණයි. එතකොට බුදු භාමුදුරුවෝ මේ තුනම දන්නව කියන එක නම් කරා දෙකක් නෑ. උන් වහන්සේගේ ග්‍රාවකයෝ කිවිවහම කවුද මේ තුනම දන්නේ? කාමයන්ගේ ආස්ථාදයත් ආදීනවයත් නිස්සරණයත් යන මේ තුනම දන්නේ කවුද? හරියට ම දන්නව නම්, රහතන් වහන්සේ තමයි දන්නේ. මොකද රේට පහළ අය අනාගාමී කෙනා වුණත් රහතන් වහන්සේ තරම් හොඳට නිස්සරණය දන්නේ නෑ. ආස්ථාදය ආදීනවය දන්නව.

එතකොට අපි ඇත්තට ම කළුඟාණ මිත්‍රයා කියල ගන්නේ රහතන් වහන්සේ. මොකද? එයා ආස්ථාදය, ආදීනවය, නිස්සරණය තුන ම දන්නව. දැන් සෝංචා වෙවිව කෙනාත් කාමයන්ගේ ආදීනවය දන්නව. එයා අනිත්‍ය, දුක්ඛ, අනාත්මය දන්නවා. අනිත්‍ය දැකළ තියෙන්නේ. සෝංචා වුණා කියන්නේ මුල්වරට අනිත්‍යය දැකුපු කෙනා. දැක්කහම තමයි එයාගේ සිත මුල්වරට මැදෙන්නේ. එතකොට සෝංචා, සකංඛාගාමී, අනාගාමී තුන දෙනාම දන්නව කාමයන්ගේ ආස්ථාදයත්

ආදීනවයත්. හැබැයි, ඒ තුන් දෙනා ම නිස්සරණය සම්පූර්ණ කරල නෑ. ඒ හිත්ද පැහැදිලිව ම අපිට මෙතන ගත්ට තියෙන්නේ රහතන් වහන්සේ. එතකාට බුදු භාමුදුරුවා පැහැදිලිව ම ධර්මය දේශනා කරන්ට සුදුසුයි කිවේ කාටද? රහතන් වහන්සේට. කිසිම දච්චත එයාගේ දේශනාවක් තවදුරටත් කාමයන්හි රඳෙන්ට දහම් දෙසන්නේ නෑ. පැහැදිලි ද කියන දේ? අනිවාර්යයෙන් ම ධර්ම කළීක හික්ෂුව කවුද කියල බුදුභාමුදුරුවා ලස්සනට කියල තියෙනව. මොකක්ද විශේෂත්වය? මේ දහම දේශනා කරන්ට ඕනෑ කොහොමද? මේ කාමයන්ගෙන් වෙන්වීම පිළිබඳව දේශනා කරන්ට ඕනෑ. කාමයන්ගේ තියෙන නිස්සාරත්වය පිළිබඳව කියන අය තමයි අවශ්‍ය වෙන්නේ දහම් දෙසන්ට. එහෙම නැතිව මේ කාමයන් ම වඩා හැටි කාමයන්ගේ ම ඉත්ත හැටි කියන කලුෂණ මිතුයින්ගෙන් අපිට වැඩික් වෙන්නේ නෑ. මොකද? ඒ ගොල්ලො කලුෂණ මිතුයෝ වෙන්නේ නෑ. දැන් අපිට ප්‍රාගක් වෙලාවට අහන්ට ලැබෙන්නේ එහෙම තේදි? වැඩි වැඩියෙන් දරුවා ලබා ගන්න හැටි තේදි? ඒ අයට ඉංග්‍රීසි ඉගෙන ගත්ත හැටි. ලොකු රස්සාවල්වලට යන හැටි. එතකාට POSITIVE THINKING තේදි? ධනාත්මක වින්තනය. දැන් ඒ වගේ අපිට ප්‍රාගක් වෙලාවට ඇහෙන්නේ විවාහ ජීවිතය ගත කරන හැටි. දැන් මේ ක්‍රියාවලියේ මක්කොම තියෙන්නේ කොහොද? මොනවද? කාමයන්. දැන් දරුවා කියල කියන්නේ ඉහළ ම කාමයන්ගේ ප්‍රතිඵලයක් තේදි? ඉතින් එතකාට මේ තුළ තමයි ඉත්තනේ. මේවා ඇහෙනකාට කාමයන්ගේම ඉඳගෙන කාමයන්ගේ තියෙන ආස්ථාදය ගැනම කරා කරන-කාට ගුද්ධාව වැඩියිද මිනිසුන්ගේ? ගුද්ධාව ඇතිවෙයිද? අවම විශයෙන් ගුද්ධාව වැඩිනවා තියා... ගුද්ධාව ඇති වෙන්ට නම් මොකක්ද අපිට දැනගත්ට ඕනෑ? බුද්ධ, ධම්ම, සංස - තිසරණය, තෙරුවන්. අපිට ඒ වෙනුවට ඇහෙන්නේ ඒවාට බාහිර දේවල් තේදි? දැන් බුද්ධ ධම්ම සංස තිසරණය තියෙන්නේ කාමයන්ගෙන් වෙන්වීම හරහා නොක්ඩම් තේදි? ආර්ය අෂ්ටාංගික මාර්ගය ගත්තහම සමඟ දිවිධී, සමඟ

සංකප්ප අරගෙන ඒහෙම යන මාරුගයක ඉන්ට ඕනෑ. නමුත් ඒවා අපි දැන් පැත්තකට දාලා කරා කරන්නේ ලේකය ගැන. කාමලෝකය ගැන. අන්න ඒ නිසසි මම කියන්නේ අද ගොඩක් ම අප් රටේ අයට ගුද්ධාව තැ කියල. පැහැදිලිව මේක කියන්ට වෙනව. ගුද්ධාව තිබුණ නම් මය විදිහේ තත්ත්වයක් ඇති වෙන්නේ තැ. ඒක නිසා අප් රටේ මිතිස්සු සියයට හැත්තැවක් බොද්ධයෝ කියල පිළිගන්ට බැ. ඒක මම ආයත් තැවත නැවත නැවතත් කියනව, පෙර දේශනාවලදී කිවිව වගේ. ඇයි හේතුව මොකද? මේ ගුද්ධාව ඇතිවෙන්ට ඕනෑ සාධක මත තොවයි මේ අය ඉන්නේ. පැහැදිලියි නේද? ඕනෑ තරම් මේවා අහන්ට ලැබේල ඇති. ඉතින් ඒකයි මම මේ විස්තර කරේ, මේක පොඩිඩක් හරි කිවිවේ. මේ කළුයාණ මිත්‍යා කියල කියන්නේ කාමයන්ගෙන් වෙන් වෙලා තිබුන කරා යන මග දේශනා කරන කෙනා. ඉතින් ඒ අයගෙන් දහම් අහන කොට මොකද වෙන්නේ? ඒ අය කියන්නේ මොනවද එතකොට? සද්ධරුමය. කාමයන්ගේ ම ඉන්ට කියන ධර්මය අතරේයි, කාමයන්ගෙන් වෙන් වන්ට කියන ධර්මය අතරේයි අහසට පොලාව වගේ පරතරයක් තියෙනවද - තැදේද? එතකොට ඔය දෙකෙන් කොකද සද්ධරුමය? කම් සැප විදින හැටි කියන ධර්මය ද සද්ධරුමය වන්නේ? කාමයන්ගෙන් වෙන් වීමද සද්ධරුමය වන්නේ?

**පිළිතුර :-** (සාකච්ඡා මණ්ඩපයෙන්)

කාමයන්ගෙන් වෙන්වීම.

කාමයන්ගේ ඉදගෙන, කාමයන්ම දියුණු කරගෙන කාම-යන්ගේ ම ඇලි ගැලි ඉන්ට යම් කෙනෙක් දේශනා කරන එක සද්ධරුමය ද? අසද්ධරුමයද?

**පිළිතුර :-** (සාකච්ඡා මණ්ඩපයෙන්)

අසද්ධරුමය.

පැහැදිලිද? තේරුම් ගන්ට මේක. අහන්ට ලැබෙනව අපිට. මේවා දේශනා කරන අය හිත රිදුවාගන්ට එපා. හිතල බලන්ට

මෙව ගැන. මේ ධර්ම දේශනා අහන අයත් ඉන්නවා. අපට ඇවිත් කියනව අනේ සේක් ධර්ම දේශනාවක් අපුව, මෙහෙම කිවිව. සාංසික දාන දෙකක් තියෙනව නම් එකක් නවත්තල එක දානයක් විතරක් දෙන්ට. අනික් දානෙට යන සල්ලිවලින් සිවිලිම ගහන්ට. මේ වගේ ඇහෙන වෙළාවලුත් තියෙනව. මම මේ උදහරණයට ගත්තේ. මෙව හරි සැපයි අහගෙන ඉන්න අයට. ඉතින් මම අර කිවෙල දැන් දරුවෝ වැඩි වැඩියෙන් හදන්ට කිවිවහම ඉංග්‍රීසි ඉගෙනගන්ට කිවිවහම, ඒ හෝතික - ලොකික සැප සම්පත් පස්සේස් හඳු යන දරුවන් බිජි කරන්ට කිවිවහම අහගෙන ඉන්න අයට හරි සැපයි. ඉතින් නිතනව දැන් අර වගේ කියන කොට අපි කළ යුත්තේ මෙකයි. මේ ධර්මය කොහොමද ලොකික සැප සම්පත් හරහා යොදා-ගන්නේ කියල. ඉතින් ඒක තමයි මෙතන තියෙන ගැටලුව.

ඉතින් ඒකෙන් වෙන්නේ මොකක්ද? අපිට ලොකික සැප සම්පත් ලබන හැරි ඉගෙනගන්ට නම් තැන් ඕන තරම් තියෙනව. ඕනෑ තරම් සමාජ විද්‍යාඥයෝ, මනෝ විද්‍යාඥයෝ, වෙනත් වෙනත් දේශකයෝ මේ ලොකයේ ඉන්නව. නමුත් මේ සද්ධර්මය තුළින් ලබන්ට පුළුවන් දේ ලබන්ට බැං තෙ ඒවාගෙන්. කම් සැප හරහා අවශ්‍ය කරන විමුක්තිය ලබන්ට බැං. දැන් විමුක්තිය, මේ දුක, මොන සැප ලැබුවත් ඔක්කොම දුකෙන්න තියෙන්නේ. මේ දුකින් මිදෙන්ට තමයි සද්ධර්මය අවශ්‍ය වන්නේ. ඉතින් ඒක දේශනා කරන්ට පුළුවන් කෙනා තමයි අර මං කිවිවේ. අපි එයාට කියන්නේ කළුණ මිත්‍යා කියල. එයා කාමයන්ගේ ආස්ථාදය ආදිනවය, නිස්සරණය, මේ කරුණු තුනම දන්නව. තොදන්නා අයගෙන් තමයි මේ ගැටලුව මතුවෙන්නේ. දැන් කාමයන් කොට්ටර සැපයි කිවත් වැඩක් නැ. ඒවා අනිත්‍යයි, දුකයි, අනාත්මයි පැහැදිලිද? දැන් රහතන් වහන්සේ ඒක දන්නව. ඒක නිසා එයා ආස්ථාදයන් දන්නව. ආදිනවය මොකක්ද? අනිත්‍ය බව දන්නව. නිස්සරණය ඒකෙන් මිදෙන හැරිත් දන්නව. ඉතින් එවැනි අය කවදාකවත් පරම සැපත ගැන කියනවා මිසක් රට පල්ලෙහා සැපත ගැන කියන්නේ නැ. පරම සැපත මොකක්ද? නිබ්බාණය. "නිබ්බාණ

පරමං සූඛං” කියල කිවිව. වෙන මොක්වත් බුද්ධාමූදුරුවේ සුඛ හැටියට සැලකුවේ නෑ.

ඉතින් එතකොට මම මේ කියන්ට ගියේ කලාණ මිතුයා ගැන. අන්න ඒ අය දහම් දෙසන කොට සැබැඳු කලාණ මිතුයා දහම් දෙසනකොට ඒ ගාල්ලන් කාමයන්ගෙන් වෙන් වීම ගැන කථා කරන්නේ. නොක්ඩුමය ගැනයි කථා කරන්නේ. අන්න ඒක කථා කරන අයගෙන් තමයි අපිට සද්ධර්මය අහන්ට ලැබෙන්නේ. අන්න ඒ සද්ධර්මය ඇහෙන කොට අපිට ගුද්ධාව ඇති වෙනව. එතකොට පළවෙනි ඒක තමයි කලාණ මිතු ආගුය.

ර්ඹගට කොච්චිවර රහතන් වහන්සේලා ආගුය කළත් වැඩක් නෑ. ධර්මය අහලා නැත්තාම් ධර්මය අහන්ට ඕනෑ. කොච්චිවර ධර්මය ඇහුවත් වැඩක් නෑ. ඒක පිළිපදින්ට නොවයි රට ඉස්සෙල්ල කරගන්ට තව එකක් තියෙනව. නුවණින් කල්පනා කරන්ට ඕනෑ. හොඳට මතක තියාගන්ට, මේ බුද්ධ දහමේ තමයි මේ නුවණින් කල්පනා කරන්ට තියෙන්නේ. එතනත් බලන්ට හරි වැදගත් දෙයක් මේ දේශනාවට තියෙන. දැන් කිසිම දහමක නෑ නුවණින් කල්පනා කිරීම. ඒකට පාලියෙන් කියන්නේ “යෝනිසො මනසිකාරය.” දැන් හැම තැනක ම තියෙන්නේ ඔහේ කියවනව. අපිත් පිළිපදිනව. නුවණින් කල්පනා කිරීම නෑ. පැහැදිලිද කියන දේ? බුද්ධ දහමට ඒක ගැළපෙන්නේ නෑ. ඒක කල්පනා කරල කරන්ට ඕනෑ. මොකක්ද අපි කරන්ට ඕනෑ? අපි නුවණින් කල්පනා කරන්ට ඕනෑ. මේ කියන දේ ඇත්තද? මේක මෙහෙමද? මේක වෙන්ට ප්‍රාථ්‍යන්ද? ආදි වශයෙන්. එතකොට එතන බුද්ධිමය ක්‍රියාවලියක් තියෙනව. ඒකයි මම මේ කිවිවේ ගුද්ධාව තුළම බුද්ධිය තියෙනව. බුද්ධිය නැත්තාම් ගුද්ධාව ඇති වෙන්ට බෑ. ගුද්ධාව ඇති වෙන්ට බුද්ධිය අතිවාරය අංගයක්. එතකොට “යෝනිසො-මනසිකාරය” තියෙන්ට ම ඕනෑ. ඒ කියන්නේ නුවණින් කල්පනා කිරීම. එතකොට නුවණ අත්‍යවශ්‍යයි. සද්ධර්මය ඇහෙන්ට ඕනෑ. සද්ධර්මය අහන්ට නම් කලාණ මිතුයෙක්

ආගුය කරන්ට ඕනෑ. දැන් මේ කලාණ මිත්‍යා මුලට ගන්නව වගේම තමයි. ඒක නේ “මහා මංගල” සූත්‍රය එහෙම මුලට තියෙන්නේ “අසේවනාව බාලානං පණ්ඩිතානක්ව සේවනා” කිය කියා එහෙම ගන්නෙන ඇයි? එතනින් තමයි ගුද්ධාව ඇරුණීන්නේ. කලාණ මිත්‍යා ඒ කිවිවේ පණ්ඩිතයා ආගුය කරන්ට ඕනෑ. පණ්ඩිතයා ආගුය කලොත් ගුද්ධාව ඇතිවේයි. මෝඩියා ආගුය කලොත් මොනවද ඇති වෙන්නේ? පැහැදිලිද කියන දේ? එතකොට නුවණින් කළුපනා කරන්ට ඕනෑ. නුවණින් කළුපනා කිරීම තියෙන්නේ බුදු දහමේ පමණයි. වෙන කිසිම ආගමක මේක නෑ. ඒ හින්ද අර අන්ද මිථ්‍යා ඇදහිලිවලට යනව. අන්ද හක්තියට යටවෙලා තියෙන්නේ. දැන්, පැහැදිලිද කියන දේ? දැන් හොඳට හිතල බලන්ට මේ හැම ක්‍රියාවක ම වැදගත් දෙයක් තියෙනව.

ඉතින් දැන් අපිට මේ සද්ධර්මය නොඇසු නිසා සද්ධර්මයට පටහැනී දේවල් තමයි අහන්ට ලැබෙන්නේ. උදාහරණයක් හැටියට ගත්තොත්, මම මෙහෙම කිවිවාත්, මම කියන කොට සමහර අයට රිදෙයි. අපි ඇත්ත ඇති සැටියෙන් ගමු, තියන වර්තමාන උදාහරණ ගමු. එතකොටයි මේක අපිට වටහගන්ට ප්‍රාථමික වෙන්නේ. අපි මෙහෙම කියනව.

රන්වන් පාටින් දළ ලන බෝධිය  
නිල්වන් පාටින් කොල ලන බෝධිය  
ගොතම මුනිදුන් පිටුන් බෝධිය  
අපිත් වදිමු ජයසිර මහ බෝධිය

නිකම් හිතල බලන්ට මෙතන තියෙන්නේ බුද්ධීමය ක්‍රියාවලියක්ද කියල. “රන්වන් පාටින් දළුලනව මේ බෝධියේ, මේකට බුදු හාමුදුරුවො පිට දුන්නා. අපිත් වදිමු ජය සිර මහ බෝධිය.” නිකම් හිතල බලන්ට. මොකද හිතෙන්නේ? මේක ප්‍රාගක් අය හිතන්නේ නෑ. මේවා වරදවා වටහාගන්ට එපා. ඒකයි කිවිවේ යෝනිසේමනසිකාරය කියල. නුවණින් කළුපනා කරන්ට. මොකද? කුවුරුත් වදින්නන් වාලේ අපි වදින්ට ඕනෑ නෑ. කුවුරුත් පුද්න්නන් වාලේ අපි පුද්න්ට ඕනෑ නෑ. කුවුරුත්

යන්නන් වාලේ අපි යන්ට ඔහු නැ. පුරක් දේවල් යන්තේ දේවල් ඇදහිලි, සායි බාබා ඇදහිලි, විවිධ පුද පූජා. මේ හික්කොම ඇවිත් තියෙන්තේ වෙනත් තැන්වලින්. වෙනත් ආගම්වලින්. අපි මේ පැත්තට හරවාගෙන අපි ඒවට බුද්ධ කියන ලේඛල් එක ගහගෙන තියෙන්තේ. ඒකයි මෙතන තියෙන වරද? පැහැදිලිද? එතකොට අන්න එවැනි ක්‍රියාකාරකම් තිසා අද වෙනකොට බුද්ධ ගාසනය තුළ මේ අද පවතින බුද්ධ ධර්මය තුළ, අහන්ට ලැබෙන දේ තුළ, ගුද්ධාවට ලැබිල තියෙන්තේ නිසි තැන නොවේයි. ගුද්ධාව නැති තිසා තමයි ගාසනය පිරිහෙන්තේ. ගුද්ධාව තිබුණ නම් මේ තත්ත්වයට පත්වෙන්තේ නැ. ඉතින්, ගුද්ධාව නැත්තේ ගුද්ධාව ඇතිවෙන්ට ඔහු කරන සාධක නැති හින්දී, සඳ්ධර්ම ගුවණය නැ. කලුෂණ මිතුයේ ආගුර කරන්ට අවස්ථාවක් ඇත්තේම නැ. ඇහෙන දේ කොහොමවත් අපි තුවණින් කළුපනා කරන්තේ නැ. පැහැදිලිද කියන දේ?

එතකොට මේ ගුද්ධාව කියන එක හරි පුළුල් මාතාකාවක්. මම මේ ගොඩක් දේවල් කියන්තේ ඒකයි. වැරදියට හිතන්ට එපා. මෙක කවුරුවත් විවේචනය කරන්ට වත් කවුරුවත් හෙලා දකින්ට වත් කවුරුවත් ඉහළ දාන්ට වත් මම මේවා කියනව නොවේයි. පවතින සමාජ කුමය තුළ මම මේ යම් යම් දේවල් පෙන්වන්ටයි උත්සාහ කරන්තේ. මේවා බුදු දහමට පටහැනියි. එතකොට අපි මේ බුදු දහමට පටහැනි දේවල් කරගෙන යන තිසා තමයි අපිට ගුද්ධාව තැත්තේ. ගුද්ධාව කියල අපි හිතාගෙන ඉන්තේ වෙනත් තැන්වලින් ආගම්වලින් අපි ගන්න දේවල්. එතකොට අපි එක එක පස්සේ එක එක දේවල් වදින්ට පුදන්ට යනවා. එතකොට දැන් මතක තියෙන්ට ඔහු කලුෂණ මිතුයෙක් ඉන්ට ඔහු තැනැ. ධර්මය අහන්ට ඔහු. රේගයට තුවණින් කළුපනා කරන්ට ඔහු. රේගයට මේ තුවණින් කළුපනා කිරීම තුළ මූලික ගුද්ධාව ඇතිවෙනවා. කලුෂණ මිතුයාත්, ධර්මය ඇසීම සහ කළුපනා කිරීම තුළ ගුද්ධාව වැඩෙන්ට පටන් ගන්නවා. මොකද ධර්මයේ යම් යම් දේවල් හිතන කොට කළුපනා කරන කොට, තමාගේ තුවණ වින්තාමය ප්‍රශ්නව

වැඩිනව. දැන් සද්ධරමය අහනව කියල කියන්නේ සූතමය ප්‍රයුව, ඇසීමෙන් පමණක් ලැබෙන දැනුම.

ර්ලගට අපි අපේ බුද්ධිමය ක්‍රියාවලිය තුළ අපේ තියෙන හැකියාව තුළ ඒ ගැන නැවත නැවත මෙනෙහි කරල, සාකච්ඡා කරල, නුවණින් තරක කරල හිතල බලනවට තමයි යෝනිසේ-මනසිකාරය කියල කියන්නේ. එතකොට මොකද අර අහපු දේ වැඩි දියුණු වෙන්ට පටත් ගන්නව. ර්ලගට තවත් අපි ඉනුදිය ධර්ම බලධාරම බවට පත් කරගන්ට ඕනෑ නම් මොකද කරන්ට ඕනෑ. ධර්මානුධර්ම ප්‍රතිපදාව මේ මාරුග පිළිපදින්ට ඕනෑ, ප්‍රායෝගිකව. එතකොට මොකද වෙන්නේ? අන්න ඒක නිවන කරා යනවා. ඒක තමයි ඉනුදිය ධර්ම වශයෙන් සඳහන් කරන්නේ. විරි ඉනුදිය කියල කිවිවේ තැනිනම බලධාරම කිවිවේ. ශ්‍රද්ධා බලය කියල කිවිවේ ශ්‍රද්ධා ඉනුදිය කියල කිවිවේ. මෙන්න මේක එතකොට නිවනට හේතු වෙනවා. එතකොට මේ ශ්‍රද්ධාව කියන එක හරි පුළුල් දෙයක්. ශ්‍රද්ධාව කියල කියන්නේ අපි දැන් මූලින් අපි එක එක්කෙනා කියපු විදිහට මහේ දුවන්නන් වාලේ දුවන එකක් නොවේ. බොහෝම නුවණින් කළුපනා කරල බුද්ධිමය ක්‍රියාවලියක යෙදීම තමයි ශ්‍රද්ධාව කියල කියන්නේ.

එතකොට දැන් ඉතා පැහැදිලියි. යම් තරමක් තේරුම් ගන්ට ඇති ශ්‍රද්ධාව කියන්නේ මොකක්ද? ශ්‍රද්ධාව ඇති වෙන්නේ කොහොමද? එතකොට ශ්‍රද්ධාව ඇති වෙන මූලික ක්‍රියාකාරකම් හතරක් කිවිවා. කළුණ මිතු ආශ්‍රාය, සද්ධරම ශ්‍රවනය, යෝනිසේ මනසිකාරය සහ ධර්මානුධර්ම ප්‍රතිපදාව. දැන් මේ මොකටද මේක කරන්නේ? මොකටද මේ ධර්මය. ශ්‍රද්ධාව වඩින්ටයි. එතකොට දැන් මෙතන තියෙන්නේ ක්‍රියාවලියක්. දැන් මෙතන ධර්මානුධර්ම ප්‍රතිපදාව කියල කිවිවේ කරා දෙකක් නෑ මේ මක්කොම කියන්නේ ආරය අෂ්ථාංගික මාරුගය. ඉස්සරහට හිත දියුණු කරගෙන යන ක්‍රියා මාරුගයක්. එතකොට මේක වඩා කොට ශ්‍රද්ධාව වැඩිනව. මේක වැඩිගෙන වැඩිගෙන ගිහිල්ල මොකද වෙන්නේ? එක

තැනකදී පළවෙනි ආර්යයා බවට පත් වෙනව. සේවාන් එලයට පත් වෙනව. එතකොට මේ ගුද්ධාව වැඩිගෙන ගිහිල්ල ස්ථීර බවට, නොසැලෙන ගුද්ධාව බවට පත්වෙන්නේ සේවාන් එලයට පත්වූණා මයි.

දැන් සේවාන් එලයට පත් වෙවිව කෙනාගේ විශේෂ ලක්ෂණ මොනවද? එකක් තමයි බුදුන් වහන්සේ කෙරෙහි අවල - අවවිච්ප්‍රසාදය, වෙනස් නොවන සඳාකාලික ගුද්ධාව. එතකළේ එහෙම වෙනස් නොවන ගුද්ධාවක් නොවේයි තිබුණෝ. සේවාන් එලයට පත්වෙන කල් ම බුදුන් වහන්සේ කෙරෙහි තියෙන ගුද්ධාව එතරම් ස්ථීර එකක් නොවේයි. ඔන්නම මේ ජීවිත කාලේ තියෙයි. මරණෙන් පස්සේ කොහො යයි ද දන්නෙන නැ. නමුත් සේවාන් එලයට පත් වූණා ම බුදුන් වහන්සේ කෙරෙහි ඔහුගේ ගුද්ධාව ආය කවදාකවත් වෙනස් වෙන්නෙන නැ. එතකොට සේවාන් කියල කියන්නේ බුදුන් වහන්සේ කෙරෙහි තියෙන ගුද්ධාව ස්ථීර යි.

රේඛට ධර්මය කෙරෙහි ඔහුට කිසි ම සැකයක් නැ. ඒ ගුද්ධාවත් ස්ථීරයි. එතකළේ ම සේවාන් එලයට පත්වෙනකළේ ම ගුද්ධාව වෙනස් වෙන්ට පුළුවන්. අඩුවෙන්ට පුළුවන්. වැඩිවෙන්ට පුළුවන්. ඇතිවෙන්ට පුළුවන්. නැතිවෙන්ට පුළුවන්. නමුත් සේවාන් එලයට පත්වූණා ම ගුද්ධාව වෙනස් වෙන්නෙන නැ. ධර්මය කෙරෙහි ගුද්ධාව ස්ථීර බවට පත් වෙනවා.

ආර්ය මහා සංසරත්නය විෂයෙහි කිසිම ප්‍රශ්නයක් නැ. ඒ ගුද්ධාවත් ස්ථීරයි. එතකොට මේ සේවාන් එලයට පත්වෙවිල කෙනා බුද්ධ, ධම්ම, සංස කෙරෙහි වෙනස් නොවන නො-සෙල්වෙන ප්‍රසාදයට පත්වෙනව. වෙනස් නොවන ගුද්ධාවක් තියෙනව.

එතකොට ගුද්ධාව ස්ථීර වෙන්නෙන කොහොදිද? සේවාන් එලයේදී. එතකොට ගුද්ධාව වඩන්ට ඔනැ. වැඩින එකක්. ගුද්ධාව වඩාගෙන වඩාගෙන ගියහම ස්ථීර බවට පත්වෙන්නේ සේවාන් වූණා ම. එතකොට සේවාන් වූණා ම නම් ගුද්ධාව ස්ථීර වෙන්නේ, කිසිම ද්වසක සේවාන් වෙන්ට පුළුවන්ද

පිළිමෙකට වැදුල. බෝගහකට කිරී වක්කරල පූජ්‍යවන්ද?  
පැහැදිලිද?

එතකොට ඒක ගුද්ධාවද? නැද්ද? ගුද්ධාව තොවෙයි.  
අන්න, දැන් පැහැදිලිද කියන දේ? දැක්කද අපි ඉන්න මුළාව?  
බුදුන් වහන්සේගේ දේශනාවේ ඔය ගැටලු නෑ. මේ පසුකාලීනව  
ආපු ගැටලු මතයි අපි හිරවෙලා ඉන්නේ. තේරුණාද කියපු  
එක?

එතකොට ගුද්ධාව වැඩිගෙන වැඩිගෙන ගිහිල්ල ස්ථීර  
වෙන්නේ සේවාන් එලයේ නම් නිවන් මගට යන ක්‍රියාවලිය  
කිරීම නම් එය ආරය අෂ්ට්‍රාංගික මාරුගය වැඩිම මිස වෙනත්  
කිසිවක් තොවෙයි. ඉතින් බුදුන් වහන්සේගේ, ඒ වෙනුවෙන්  
හඳු පිළිමයක් තොවෙයි ජ්වලාන බුදුන් වහන්සේ ලැයට ගිහිල්ල  
වැදුගෙන හිටියන් ආරය අෂ්ට්‍රාංගික මාරුගය වැඩියිද?  
සේවාන් වෙයිද එයා. නෑ. ඒකහෙ වක්කලිට කිවිවේ, මොකක්ද  
මෙට ඇති වැඩි මගේ මේ කණු කය දෙස බලා සිටීමෙන්,  
මාව දැකින්ට ඕනෑ නම් ධර්මය දැකින්ට කිවිවේ. ධර්මය කිවිවේ  
මොකක්ද? මේ කියපු වතුරායී සත්‍යය. මාරුගය මොකක්ද?  
ආරය අෂ්ට්‍රාංගික මාරුගය. ඉතින් ඒක තියෙනවද බුදු හාමුදුරු-  
වන්ගේ ඇගේ, ඔය ගරීරයේ. ඕක දිහා බලාගෙන හිටියට  
හරයනවද? නෑ. කොහොද ආරය අෂ්ට්‍රාංගික මාරුගය තියෙන්-  
නෙ? වතුරායී සත්‍ය තියෙන්නෙ බඡයක් තරම් ඔය තම  
තමාගේ ගරීරය තුළමයි. ඕක බලන්ව. ඒක තමයි බුදුන්  
වහන්සේගේ දේශනාව.

ඉතින් දැන් පැහැදිලිද? දැන් ගුද්ධාව කියන්නේ මොකක්ද  
කියල? කොයිතරම ගැඹුරු, කොයි තරම පූජ්‍යල් දෙයක්ද?  
කොහොන්ද මේක පටන් ගන්නෙනා? කොහොමද වඩන්නෙනා?  
කොහොමද මේක ස්ථීර වෙන්නෙනා? කොහොන්ද මේක  
සම්පූර්ණ බවට පත්වෙන්නෙනා කියල? පැහැදිලිද කියපු දේ?

දැන් අහන්ට ඕන දෙයක් ඔය ගුද්ධාව පිළිබඳව. මම  
බොහොම මතුපිටින්, ගැඹුරු දේශනා සාකච්ඡාවලට ගියේ  
නෑ. මොකද? ගොඩක් දෙනෙකට තේරුම් ගන්ට පූජ්‍යවන්ද

කියන එක හරි ගැටලුවක්. විශේෂයෙන් ම ගුවන් විදුලි දේශනාවක් කියන්නේ පොදුයි. මේක විවිධ අය ගුවණය කරනව. මොකද? හැමෝර්ගේ ම බුද්ධි මට්ටම් සමාන නෑ. හැමෝර්ම ගුද්ධාව එක විදිහට වඩල තිබුන නම් සසරේ, අපිට එක ම දේශනාවක් කරන්ට තිබුන. එහෙම කරල නෑ. එකනේ උපක බුදු භාමුදුරුවා ගැන අහල, එක ම රහතන් වහන්සේ කිවිව ම “වෙන්ට පුළුවන” කියල ඔවුන හොලව හොලව යන්ට ගියේ. තමුත් උපතිස්ස අස්සජ් රහතන් වහන්සේ ව දැකළ ඔවුන හොලව හොලව යන්ට ගියේ නෑතේ. මොකක්ද ධර්මය කියල ඇහුව. අර ගාලාවේ පළවෙති පද දෙක කියන කොට ම සේවාන් එලයට පත් වුණා. දැක්කද එක එක්කෙනාගේ තියෙන වෙනස්කම්? ඉතින් ඒ වෙනස මොකක්ද? එක එක්කෙනා පුරාගෙන ආපු පාරමිතාවේ සහ දියුණු කරාන ආපු මනසේ තත්ත්වය. ඉතින් ඒක නිසා මේ දේශනාව අහන විවිධ අය විවිධයි. ඒ අයගේ බුද්ධි මට්ටම් එක සමාන නෑ. එනිසා අපී පුළුවන් තරම් උත්සාහ කරනව හැමෝර්ට ම යම් තරමකට මේ මාරුගයට යොමු වෙන්ට පුළුවන් මට්ටමකට මේ දේශනාව සරල කරල කියන්ට. ඉතින් මේ සරල සිංහල පාවිච්චි කරපු තරමින් මේ ධර්මය නම් සරල කරන්ට බැඳී. එක ඉතා ම පැහැදිලියි. ඒ තරම් ම ගැහුරුයි මේ ධර්මය. මේක දේශනා කිරීමත් අමාරුයි. මේක ගුවණය කිරීම, තේරුම් ගැනීම රටත් වඩා අමාරුයි. ඒ නිසා යම් තරමක උත්සාහයක් දැරුවේ. ඒ නිසා මේ ගැහුරු දහම වුණත් සරලව දේශනා කරන්ට ඕන හින්ද මතුපිටින් විග්‍රහයක් විතරයි කරන්ට පුළුවන්. මොකද? ගැහුරු විග්‍රහයකට යනව කියල කියන්නෙත්, පුළුල් විග්‍රහයකට යනව කියල කියන්නෙත්, තේරුම් ගැනීම අමාරුයි කියන එකයි. ඉතින් ඕනෑ නම් කෙනෙකුට, අවස්ථාව තියෙනව මේක ගුවණය කරන කෙනෙකුට මේට වඩා ගැහුරුට යන්ට ඕනෑ ම නම්, ඇවිල්ල මාව මුණ ගැහිල ඇහුවාන්, මේට වඩා යමක් කියල දෙන්ට පුළුවන්. එහෙම වුවමනා කෙනෙක් ඉන්නව නම් ඉතින් එහෙම නැත්තම් පොදුවේ කාටත් යොමුවෙන්ට තමයි මේ රික කිවිවේ. ඉතින් මේක තුළ යම් යම් ගැටපු

ඇති. සැක තැන් නොතේරෙන තැන් ඇති. ඔහු නම් කැමති ප්‍රශ්නයක් අහන්ට.

### ප්‍රශ්නයක් :-

දැන් ඔබ වහන්සේ පැහැදිලි කර, ගුද්ධාව කියන්නේ කලාෂ මිතු ආගුය, සද්ධරම ගුවණය, යෝනිසෝමනසිකාරය, ධරමානුධරම ප්‍රතිපදාව වැඩිම. දැන් මේ ස්කියාවලිය තුළ බොහෝ අය අද පුරුදු වෙලා තියෙන්නේ දැන් බුද්ධ වන්දනාව කියල ගත්තහම බොහෝ විට අපි කරන්නේ පිළිමයට වන්දනා කිරීම, ආහාර පූජා කිරීම, පැන් - සුවද යුම්, මල් පූජා කිරීම නැතිනම් බෝධියට මේවා පූජා කරල ඒ තුළ හිතේ යම්කිසි තැන්පත් බවක් ඇති කරගන්ච උත්සාහ කිරීම තමයි ගුද්ධාව වශයෙන් දකින්නේ. දැන් මේ ප්‍රතිපදාව වඩනවට වැඩිය මේ දේ කර කර ඉදළ හිතේ ගුද්ධාව වඩාගන්න උත්සාහ කරනව. ඉතින් එතන තියෙන්නේ හක්තියක් විතරයි නේද එතකොට?

### ප්‍රශ්නය :-

මවි; දැන් ගුද්ධාව වැඩෙන විදිහ, අපිට ඔහු ඔහු දේවල් කරන්ට බැනෙන මහන්තයේ. දැන් බුදු හාමුදුරුවො කිවිවා මේ ක්‍රමය ගුද්ධාව කියන්නේ මොකක්ද? ඒක වැඩෙන විදිහ කිවිව. දැන් මම යය විස්තර කළේ ඒකයි. ඉතින් මේ ක්‍රියාවෙන් පිට යමක් පුළුවන්ද කියන එක අපි හිතන්ට ඔහු. මොකද, අපි හැමෝට් ම වඩා දන්න කොනා අපේ ගාස්ත්‍යන් වහන්සේ. උන් වහන්සේ අඩ්ලවා අපට යන්ට බැඳී. ඉතින් බුදුහාමුදුරුවො ඒ ක්‍රමය කරන්ට පුළුවන්කම තිබුණා නම් අපිට කොහෝ හරි තැනක ඉගියක් හරි පෙන්නල තියෙන්ට ඔහු. ඔබලාට මෙක කරන්ට පුළුවන්, මෙන්න මේ විදිහවත් මෙක වඩන්ට පුළුවන් කියල. ඉතින් එසේ බැරි බව නම් කියල තියෙනව. දැන් පුළුගක් වෙලාවට අර වක්කලිට කියපු කළාව ඉතා පැහැදිලියි.

දැන් ගුද්ධාව වැඩෙනව නම්, ඇත්තටම ගුද්ධාව වැඩෙනව නම් නිවන් මග. ගුද්ධාව කියල කියන්නේ නිවන් මග. බුදු හාමුදුරුවො ඉන්න කොට මටත් වදින්ට එපා කියපු එකේ, පිළිමයකට වදින්ට කියයි කියල හිතන්ට වත් බැඳී ගිරියට

ଶୀହେମ କିଯାଦ୍ଦି ଶୀକ ରୟକୁ ଆର ଗତ କରପ୍ର ଜେବଣ ଲବପ୍ର ଗସକାଠ ବଢିନ୍ତିର କିଯାଦି ଏ କିଯାଲ ହିତନ୍ତିଲିତିର ବୈ. ପ୍ରତିଲିତି ଏ? ନେହି? ଶୀହେମ ହିତନ୍ତିର ବୈ. ଶିତକୋଠ ଶୀଵମାନ କାହା ମ କାଞ୍ଚୁ କାହା କିଯାଲ ହୈଦିନ୍ତିବ୍ରିବୁ ନାମି ଉନ୍ତିଲିହନ୍ତିଜେବେ ଶୀଵିତା ଆହାଵାଯାତ ପନ୍ତିବ୍ରିବୁରା, ପରିନିବିଲାଙ୍ଗାଯାତ ପନ୍ତିବ୍ରିବୁରା ଆପେକ୍ଷା ଆର ରେପ କାହା ଦ୍ଵାରା ଆଶି ଲେଖିଲ ଆରି କୈବଳି ଆରନ୍ ହିତିନ୍ ବଢିନ୍ତିର କିଯାଦି କିଯାଲ ହିତନ୍ତିର କାହାଦ୍ଵାରାକିଲିତି ପ୍ରତିଲିତି କମକୁ ନେ. ପ୍ରତିଲିତିଏ ଅପାର ଶୀହେମ ହିତନ୍ତିର? ଶୀଵମାନ କାହାର ଲବା ଲୁଚି ଲରିନାକମକୁ ତିଯେନାବ୍ୟ ଆଶି ଲେଖିଲା କିମାତି ନାହିଁ କାହାରେ? ନାହିଁ ନାମି ଆର କୈବାରେଲେଲକ? ତିଯେନ୍ତି ବୈ ନେହି? ମୋକାନ୍ ଲେତନ ଆପି ତରକାନ୍ତିକୁଳାବ ବ୍ରଦ୍ଧିମନ୍ତିର ହିତନ୍ତିର ଛିନ୍ତି. ବ୍ରଦ୍ଧିମନ୍ତି କ୍ରିଯାଲିଯକୁ ଲେତନ ତିଯେନାନେ. କାହାରେତି କିମାତି ପିଲିଗନ୍ତି ଛିନ୍ତି ନେ. ତୁତିନ୍ ଶୀଵମାନ କାହାର ଶୀହେମ କିମାତି ନାମି ଆରିକୈବାରେଲେଲକର କାହାଦ୍ଵାରା ଶୀହେମ ଲେଖିଲା ବୈ. ଜେବଣ ଦ୍ଵାନ୍ତିର ଶୀକ ରୟକୁ ଗତ କରପ୍ର ଗହକ ଲରିନାକମକୁ ନେ. ତୁତିନ୍ ଶୀକ ତିବୁଣ ନାମି ବ୍ରଦ୍ଧ ହାମ୍ବିଦ୍ରରେଲୋ ନୋକିଯା ଦୁନ୍ତିନେତି ନେ. ମୋକା? ବ୍ରଦ୍ଧ ହାମ୍ବିଦ୍ରରେଲୋ ଦୁନ୍ତିନ୍ତିର ମେ ଦରମା ତେର୍ଗମି ଗନ୍ତି ଆମାର୍ଗି କିଯାଲ. ଦୂରେ ବ୍ରଦ୍ଧିଦିନ୍ତିର ପନ୍ତିଲେଲା ବ୍ରଦ୍ଧିନ୍ ଲହନ୍ତେଜେ କାଲ୍ପନା କରନାବ ଦହମି ଦେଖନ୍ତି. ରେତ ଆପେକ୍ଷା କାଲ୍ପନା କରଗେନ ଯନକୋଠ ଲବ୍ରପୁହମ ତେରେନାବ ମେ କାମାଯନ୍ତିଗେନ ମନ୍ତିଲେଲା, କାମାଯନ୍ତିଗେନ ମୁରତ୍ତାବା ପନ୍ତି ଲେଲା, କାମ ଚଂକାଲ୍ପନାଲିନ୍ ମ କାଲ୍ୟ ଗତ କରନ କାମ ହେବି ହିତିନ୍ତିର କୋହୋମଦ ମେ ତରମି ଜିଯ୍ୟାମି ପ୍ରଣୀତ ଦରମାକୁ ମମ ଦେଖନା କରନ୍ତିନେ କିଯାଲ. କୋହୋମ ଏ ମେ ମିନିଚ୍ସି ମେକ ତେର୍ଗମି ଗନ୍ତିନେ କିଯାଲ ବ୍ରଦ୍ଧ ହାମ୍ବିଦ୍ରରେଲୋ ପାଞ୍ଜଳିବ ବ୍ରିବୁ. ତୁତିନ୍ ଶୀକ ନୋଦୁନ୍ତିର ନେଲେଦି. ବ୍ରଦ୍ଧ ହାମ୍ବିଦ୍ରରେଲୋ ଦୁନ୍ତିନ୍ତି ମେ ଦରମା ତେର୍ଗମି ଗନ୍ତି ତିଯେନ ଆମାର୍ଗି. ତୁତିନ୍ ଶୀକ ଦୂରାଗେନ ରେତ ଲବା ଚରଳ କୁମାର୍ଯ୍ୟକୁ ତିବୁଣ ନାମି, ଉନ୍ତି ଲହନ୍ତେଜେ ଦେଖନା ନୋକର ଦୁନ୍ତିନେ ନେ. ଓବଲାବ ମେକ ତେର୍ଗମି ଗନ୍ତି ଆମାର୍ଗି. ଶିତକାଲୁ ଓବଲା ମେ ଲେଖିଲାବ ମେହେମ ବଢିନ୍ତି, ମେହେମ ପ୍ରଦ ଚନ୍ଦକାର କରନ୍ତି, ମେ ଲେଖିଲାବ ଲବା ନିଲାନ୍ ଦକ୍ଷିଣ କିଯାଲ ଶୀହେମ ନାମି କିଯନାବ. ନମ୍ରିନ୍ ଶୀହେମ କିଯାଲ ନେ. ହୈବାର୍ଗି ଶିଖା କିଯାଲ ନାମି ତିଯେନାବ.

දැන් ධම්ම පදය වගේ කැනක් ගත්තහම ගාරා කිපයක ම සඳහන් වෙනව බුදු භාමූදුරුවේ පැහැදිලිව ම කියනව පර්වත, වන, ආරාම, වෘක්ෂ, වෙතතා සරණ ගිහිල්ල හරියන්නේ නැ කියල. එතකොට සරණ යන්න ම වෙන්නේ තෙරුවන්. බුද්ධ, ධම්ම, සංස ම සි. යන මාර්ගය එකමයි. ඉතින් ඒ මාර්ගය තුළ තව දෙක තුනක් තියෙන්ට බැ. දැන් අර සංසරත්නය ගැන කිවිවහම සූපරිපන්න, උප්පරිපන්න කිය-කියා කියනවතෙන. සූප්‍ර මාර්ගය, යහපත් මාර්ගය. මොකක්ද මේ එක ම මාර්ගය කිය-කියා කියන්නේ? ආරය අශ්ටාංගික මාර්ගය ම සි. එක තුළ මේවට කැනක් නැ.

ඉතින් ඒ හින්ද ඔය ගුද්ධාව නොවේය ඔය කියන එක, ඔය අහඹු ප්‍රශ්නයේ විදිහට මේක හක්තිය. මම අර ඉස්සේසල්ලත් කිවිව වගේ වෙන වෙන ආගම්වලත් මේක කරනව. ඒ ගොල්ලන්ගේ තියෙන ඒ ක්‍රමය වෙනයි. ඒ ගොල්ලො ලෝකය තුළයි ඉන්නේ. ඒ ගොල්ලො ඉතින් යම් යම් දේවල් බලාගෙන දේවියන් අතරට යන්ට, නැත්තනම් බුහුමයා පැහැ යන්ට ආදි වශයෙන් හිතාගෙන. ඉතින් ඒ ගොල්ලො ඒවා සිත් තුළ වඩාව කියමින් ඒවා ජපකරමින්, හිතමින්, කළුපනා කරමින් ඒ දේවල් කරනවා. ඉතින් ඒ දේවල්ම අපි මේකට අරගෙන ඉවර වෙලා, අපිත් ඒ වෙනුවට දැන් හින්දු ආගමේ තියෙන කතරගම දේව සංකල්පයට වදිනවා වෙනුවට, වදින්ට බුද්ධ සංකල්පයට කියල බුද්ධ රැජයක් හදාගත්ත කියල වෙන්ට පුළුවන්. එතකොට ඒ ගොල්ලො නුග ගහට ගිහිල්ල වත් පිළිවෙත් කරන කොට, නැ. ඒක හින්දු. නැ බොගහට වදින්ට මේක බොද්ධ කියල. ආත්ත ඒ වගේ දෙයක් මේක. දැන් ඇතුළෙන් හරය සමානයි. හරය එක ම මිල්‍යාවක්. ඉතින් අර සූපුරුදු මිල්‍යාවට බුද්ධ කියල ලේලල් එක ගැහුව පමණින් ම සම්මා දිවියීය වෙන්නේ නැ නේ. නමුත් අපිට අද සිද්ධවෙලා තියෙන්නේ එවැනි ආකල්පයක් ගන්වයි මේ පවතින ක්‍රමය තුළ. මෙතනින් අපි ගොඩ එන්ට ඕනෑ.

එතකොට ඔය ගුද්ධාව කියන එක ඔය විදිහට වැඩින්නේ නැ. ගුද්ධාව වැඩිනව නම් ඒ ගුද්ධාව කෙළවර වෙන්නේ

නිවනින්. බුද්ධාමූදුරුවෝ “උපනිස” සූත්‍රයේ හරි ලස්සනට මේක කියනව.

දැන් ගුද්ධාව නිසා හටගන්නේ මොකක්ද? ගුද්ධාව නිසා ඇතිවන දේ, ගුද්ධාවේ ර්ලග එලය මොකක්ද? ගුද්ධාව හේතුවක් වශයෙන් ගත්තහම ගුද්ධාව වඩාගෙන වඩාගෙන ගියහම එකේ ප්‍රතිථියක් වශයෙන් ලැබෙනව, සිත ප්‍රමෝදයට පත්වෙනව. සිතේ ප්‍රමෝදය ඇති වෙනව.

සිතේ ප්‍රමෝදය ඇති ව්‍යුණහම ර්ලගට මොකද වෙන්නේ? ර්ලගට ප්‍රීතියක් ඇති වෙනවා. සිතේ සතුවක්, ප්‍රීතියක් ඇතිව්‍යුණහම “ප්‍රීතිය” හේතු වෙනව “පස්සද්ධිය”ට. පස්සද්ධිය කියල කියන්නේ සිත ප්‍රීතිමත් ව්‍යුණහම, කයත් සැහැල්ලයි සිතත් සැහැල්ලයි.

ර්ලගට පස්සද්ධිය හේතු වෙනව සුබයට. සැපයට. කයත් සැහැල්ලයි, සිතත් සැහැල්ලයි, හරි සැපයි. එක දත්තව වඩුපු අය. ඔය කයෙන් සිතත් සැපය, ඔය කියන තැනට එන කොට තෘතිය ධ්‍යානය, ධ්‍යාන මට්ටමින් ගත්තොත්.

එතකොට සුබය, සැපය ර්ලගට හේතුවෙන්නේ මොකක්-වද? කය සැහැල්ලු වෙන කොට සිත එකග වෙනවා. පස්සද්ධිය ප්‍රගට සැපය තේ. සැපයට පත්වෙනකොට සුබයට පත්වෙන කොට ඒ සුබය හේතුවෙනව විත්ත ඒකාග්‍රතාවයට. සමාධියට.

එතකොට සමාධිය හේතු වෙනව යථාභ්‍යත යුතායට. සමාධියක් නැතිව යථාභ්‍යතයුතායක් පහළ වෙන්නේ නැ. ඔය පුගක් තැන්වල කය අනිත්‍යයි, ඇස අනිත්‍යයි, රුපය අනිත්‍යයි, ඇසයි රුපයයි නිසා හටගන්නා වික්‍රේද්‍යතාය අනිත්‍යයි ආදී වශයෙන් විවිධ විවිධ දේ මතුරන යම් යම් දේවල් තියෙනව. මේක අනිත්‍යයි, මේක මම නොවේ කියල නිවන් දැකින්ට පක්ෂ්‍යව උපාදානස්කන්ද හාවනාව කියල මේ මට යම් යම් අය පොත්පත් ගෙනල්ල පෙන්වනව. මෙන්න මේ හාවනාව තමයි අපි කරන්නේ මෙන්න මෙහෙමයි කියල. මේව හරියන්නේ නැ. සූත්‍රවල පැහැදිලිව ම තියෙනව. දැන් මේ

සමාධිය කුළ තමයි යථාභුත යුතාය පහළ වෙන්නේ. මොකක්ද යථාභුත යුතාය කියල කියන්නේ? අනිත්‍යය, ඇතිවීම, නැතිවීම දැකිනව. සමාධිමත් සිතකින් දැකිනව ලෝකයේ යථා ස්වභාවය ඒකයි යථාභුතයුතාය කියල කියන්නේ. ඇතිවීම-නැතිවීම.

යථාභුත යුතාය නිසා මොකද වෙන්නේ? ඒ යුතාය ඇති වෙන කොට, ඇති වීම - නැති වීම දැකින කොට මොකද වෙන්නේ? කළකිරෙනව. මොතවටද කළකිරෙන්නේ. පණ්ඩව උපාදානස්කන්ද ලෝකය කෙරෙහි කළකිරෙනව. කළකිරීම හේතුවෙනව රේඛගට නොඇලිමට. විරාගයට. විරාගය රේඛගට හේතුවෙනව විමුක්තියට. නොඇලිම නිසා මිදෙනව. පණ්ඩව උපාදානස්කන්දයෙන් මිදෙනව. ඔන්න නිවන.

මිදුණුහම මොකද වෙන්නේ? මිදුණු බව දැනෙනව. තුවණ පහළ වෙනව. ප්‍රත්‍යාවේක්‍රාම යුතාය කියල කියන්නේ ඒක. ආසවක්බය යුතාය මිදෙනව කියල කියන්නේ ලෝකයෙන් නිදහස් වූණා කියල කියන ඒක. එතකොට ඒ තුවණ පහළ වෙනව. ඒ තුවණට කිවිව “ආසවක්බය යුතාය” කියල. ඒක තමයි නිවන් දැකිනව කියල අපි කරගෙන යන්ට වීරය කරන්නේ.

දැන් බලන්ට වෙන දේ? දැන් තේරෙනවද? දැන් පැහැදිලි ද කියන ඒක? දැන් මහත්තයේ, ඔය ක්‍රියාවලිය සිද්ධ වෙයිද බෝ ගහක් යට ගිහිල්ල වැදගෙන හිටියාත්. පිළිමයක් ලාගට ගිහිල්ල වැදගෙන හිටියාත්. පිළිමයක් ලාගට ගිහිල්ල වත්-පිළිවත් කරල ඔය මල් රිකක් එහෙම තියල සුවද කුරක් එහෙම පත්තු කරල වැදගෙන ඉන්නව. දැන් වැඩියිද? දැන් ගුද්ධාවනෙ මේ වැඩින්නේ. දැන් මේ කියන ගුද්ධාව වැඩුණ නම් මේ ගුද්ධාව රේඛ තැනෙට යන්ට ඕනෑ. මොකක්ද රේඛට යන්ට ඕනෑ? ගුද්ධාව ලාගට මම ඉස්සෙල්ල කිවේ. මම ආපහු මතක් කරන්නම්.

දැන් ගුද්ධාව වැඩින කොට මොකක්ද රේඛට ගුද්ධාවේ එලය? සිත ප්‍රමෝදයට පත් වෙනව.

ප්‍රමෝදයට පත් වූ සිත රළගට හේතු වෙනව සිතේ ප්‍රිතියට. ඒ ප්‍රිතිය හේතුවෙනව පස්සද්ධියට. සැහැල්ලුවට. රළගට පස්සද්ධිය හේතු වෙනව සුබයට. සැපයට. රළගට සැපය හේතු වෙනව සමාධියට.

සමාධිය හේතුවෙනව යථා භූත යුතු යුතු  
යථාභූත යුතු යුතු වෙනව කළකිරීම පිණිස  
කළකිරීම හේතු වෙනව නොඇලීම පිණිස  
නොඇලීම හේතු වෙනව මිදීමට  
මිදීම හේතු වෙනව මිදුණු බව දැනගන්නා යුතුයට.

අන්න ඒකතෙන රහතන් වහන්සේලා කියන්නේ, “බඹසර වැස නිමවිය. තවදුරටත් කළ යුතු කිසිවක් නැත. සියල්ල කර අවසානයි” කියල නිවන ප්‍රකාශ කරන්නේ බුදුහාමුදුරුවෙවා පළගට හරි, කා ලගට හරි ගිහිල්ල මේ බව ප්‍රකාශ කරනව. මේ මොකක්ද මිදුණු බව දන්නා යුතුය? “ආසවක්බා යුතුය.” ඉතින් බලන්න මේ ගුද්ධාව කෙළවර වන්නේ නිවතින්.

දැන් මේ වික සිද්ධ වෙයිද අර කියපු ප්‍රශ්නෙන අහපු වේදිහට. ගුද්ධාව වැඩෙයිද එවැනි දේවල් කරකර හිටපුවහම? ඒක නිසා නෙ බුදුහාමුදුරුවෙවා වක්කලිට කිවිවෙ, මේ කුණු කය දිහා බලාන හිටියට වැඩික් වෙන්නේ නැ කියල. මොකද? උන් වහන්සේ නොදුට දන්නවනේ මට ඔහොම නොවෙයි ඔඩ්ලවන් හිටගෙන වැන්දත් වැඩික් වෙන්නේ නැ. ඔය කියන ධර්මතා වැඩෙන්නේ නැ කියල. වැඩෙනවද? පැහැදිලිද කියපු දේ? මේ කියපු ඒක තේරුණා ද? ගැහුරු තැනක් මම මේ කිවිවෙ. මේක සමහරවිට අහල නැතිව ඇති ජ්විතෙක්ට ම, ගුද්ධාව කොහොමද නිවන කර යන්නේ කියල.

ගුද්ධාවෙන් ඔහොමයි යන්නේ. ඔය ගුද්ධාව වඩා-ගෙන වඩාගෙන ගිහිල්ල කෙළවර වෙන්නේ ඔතනින්. දැන් මේ ගුද්ධාවට ආවෙ කොතනින්ද? දැන් ගුද්ධාව මම මේ මැදකින් කිවිවෙ. ගුද්ධාව කියන එක තවත් හේතුවක එලයක්. ගුද්ධාව නිසා තමයි මම අර ඉස්සෙල්ල කිවිවෙ වැඩෙන වික. ගුද්ධාව නිසා සිත ප්‍රමෝදයට පත් වෙනව ආදි වශයෙන්.

දැන් ගුද්ධාවටත් රට ඉස්සර තව හේතුවක් තියෙනව. මොකක්ද ගුද්ධාවට හේතුව? දුක. දුක නිසයි ගුද්ධාව හට-ගන්නේ. දුක කිවිවේ මොකක්ද? අපි කවුරුත් දන්නා දුක.

“ජාතිපි දුක්බා ජරා’පි දුක්බා, ව්‍යාධි’පි දුක්බා, මරණම්පි දුක්බං, අප්පීයෙහි සම්පයාගා දුක්බා, පීයෙහි විප්පයාගා දුක්බා, යම්පිවිජං තැලහති තම්පිදුක්බා සංඛ්‍යිත්තෙන පස්ස්වූපාදානක්බන්දා දුක්බා”.

මෙන්න මේ දුක නැත්නම් මොකටද ආය මාර්ගය වඩන්නේ? මේ දුක බව දැකපු නිසා තමයි මාර්ගය වඩන්නේ. දුකට හේතුව තණ්හාව. මේ තණ්හාව නැති කරන්ට මිනෑ කියල. මේ තණ්හාව නැති තැන නිවන. දුකින් මිදුන තැන නිවන. ඒ සඳහා මොකද කරන්නේ? ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩිමේ සාධකයක් වශයෙන් තමයි ගුද්ධාව වැඩෙන්නේ. ඒ ගුද්ධාව තමයි අර උඩට, ඉහළට ගියේ. එතකොට ගුද්ධාවට හේතු වන්නේ දුක.

දැන් දුකට හේතු වන්නේ මොකක්ද? ඉපදීම - ජාති. ඉපදුණේ නැත්නම් දුකක් තියෙනවද? නැ.

ඉපදුණේ මොකක් හේතුවෙන් ද? හවය නිසා.

හවය කුමක් හේතුවෙන්ද? තණ්හාව නිසා.

තණ්හාව මොකක් නිසාද ඇතිවුණේ? වේදනාව නිසා.

“වේදනා පවිච්‍යා තණ්හා”

වේදනාව මොකක් හින්ද ද? ස්පර්ශය නිසා.

දැන් පැහැදිලි ද? දැක්කද නිවන් මග? ඔය තරම් ක්‍රියාවලි-යක් කරන තැනක්. එතකොට දුකට හේතුව ස්පර්ශය කෙකින් ම ගත්තොත්, සාපු ව ගත්තොත්,

ස්පර්ශ වුණේ සලායතන - ඇස කන නාසය දිව ගරීරය “මනස” නිසා ඇතිවුණේ.

සලායතන - ආයතන ඇතිවුණේ මොකක් හින්ද ද? නාම රුප නිසා. නාම රුප ඇතිවුණේ මොකක් හින්ද ද? විස්ස්සුණය

නිසා. වික්ෂේෂණය ඇති වුණේ මොකක් හිත්ද ද? සංඛාර නිසා. කරම -

සංඛාර කුමක් නිසාද? අවිජ්‍යාව නිසා. හරිද?

අවිජ්‍යාව ඇතිවුණේ මොකක් නිසා ද? ආසව නිසා.

ආගුව - කාමාසව හටාසව අවිජ්‍යාසව.

දැක්ක ද මේකේ තියෙන ගාම්පිරත්වය? දැන් ඔය තරම් ක්‍රියාවලියක් සිදුවෙයිද දැන් ඔය අද කවුරුත් කියන, ගුද්ධාව තුළ මික වෙයිද? ගුද්ධාවයි ප්‍රයුවයි එකතු කරගෙන මේක කරන්ව. මල් රික වුණත් හිහිත් ප්‍රයුවක් ඇතිව තියන්ව. එහෙම හරියන්නේ නැ. එහෙම ගුද්ධාව කියල බුදු හාමුදුරුවො කියල නැ භක්තියට. වෙන අනික් තැන්වලින් අරගෙන හරි, මොකක් හරි නිසා අරගත්ත මිල්‍යා සංකල්පවලට බොඳ වවන යෝවයි කියල බුදු හාමුදුරුවන්ගේ දේශනාවල යම් යම් දේවල් ලේඛල් ගැහුවයි කියල ඒවා බුදුන් වහන්සේගේ ධර්මය වෙන්නේ නැ. පැහැදිලිද කියන දේ?

එතකොට මම හිතන්නේ අර අහපු ප්‍රග්‍රහනෙට පිළිතුරක් ලැබූණ ද? මොකද කියන්නේ? තේරුණාද? විකක් බරපතල පිළිතුරක් මම දුන්නේ. සමහර අයට මේවා හරි ගැඹුරු ධර්ම කරුණු. මට ඕනෑකම තියෙනවා..... මේවා පුගක් වෙළාවට තේරුම් ගන්ට බැ. මම දන්නව මේව මිනිස්සුන්ට තේරෙන්නේ නැ කියල. නමුත් අඩු ගානෙ මේ ධර්මයේ තියෙන ගාම්පිරත්වය වත් මිනිස්සු දැන ගෙන ඉන්ට ඕනෑ. මේක නිකම් හරියට අර පාපන්දුවක් වගේ බුද්ධාගම හරියට පාපන්දුවක් වගේ. අර හිතුණු හිතුණු අතට පයින් ගහන්ට ප්‍රාථ්‍යාවන්. හැම දේට ම දාගන්නව මේක. දාගෙන ඕන ඕන දෙයක් කරල අපි මේහෙමයි කියනව. එහෙම හරියන්නේ නැ. මම ඒකයි උත්සාහ කරන්නේ හැම වෙළාවෙම. මගේ මේ ලොකුකම, මගේ තියෙන පණ්ඩිතකම පෙන්නන්ට මම මේ දේශනා කරනව එහෙම නෙවයි. මේකේ තියෙන ගැඹුර මිනිස්සුන්ට කිවිවොත් අන්න එතන ගුද්ධාව ඇතිවෙනව. මේක මේ ආවට ගියාට කරන්ට

පූඩ්වන් එකක් නෙවෙයි කියල. මේක නැති නිස්සු මේ මූලාව ඉන්නේ. මොකද? මට මගේ පුද්ගලික අත්දැකීම තියෙනව. මම ඔක්කොම කියන්ට කුමති නැ ඒ තරම් දුරට. මම මේ කියන්නේ අපිත් ආරම්භ වුණේ ඔන්න ඔය තැන්වලින්. බලන කොට තේරෙනව. මේක මේ හිතන්න බැරි තැනක බුදු දහම තියෙන්නේ. බුද්ධ දේශනාව කියන්නේ වතුරායා සත්‍යය, ආර්ය අෂ්ටාංගික මාරුගය, පටිච්ච සමුජ්පාදය සතර සතිපටියානය මේවා එකකට එකක් බලපුවහම සසඳුපුවහම හරි ලස්සනට ගැළපෙනව. සැසදෙනව. මල් මාලාවක් වගේ, නිකම් කඩා කරන්නේ මිනිස්සුන්ගේ බුද්ධියට.

මොකක්ද තියෙන ප්‍රශ්නය. මොනව හරි තියෙනව නම් තියෙන දෙයක් අහන්ට. මේ ධර්මය හරි ගැළුරුයි. අහගෙන ඉන්න කොට අපැහැදිලි තැන් ඇති. තව බාහිරින් අහන ප්‍රශ්න අනුවත් යම් යම් අයගෙන් අහන්ට ලැබෙන දේවල් අනුවත්, තම්ගේ මතස තුළ තර්ක-විතර්ක ගොඩිගෙනව ඇති. ලැබිච්ච අවස්ථාවෙන් උපරිම ප්‍රයෝගන ගන්ට. අහන්ට තියෙන දෙයක් අහන්ට. ඕනෑ දෙයක් අහන්ට.

### ප්‍රශ්නයක් :-

ස්වාමීන් වහන්ස, එතකොට සද්ධානුසාරී පුද්ගලයෙක් වෙන්ට නම් සේවාන් එලයට පත්වෙච්ච කෙනෙක් ම වෙන්න ඕනෑද?

### පිළිතුර :-

හරි, බොහෝම හොඳ ප්‍රශ්නයක්. සද්ධානුසාරී කියල කියන්නේ සේවාන් වෙච්ච කෙනෙක් නෙවෙයි. ඒක අනිවාර්යයයි. දැන් අෂ්ටාංග පුද්ගලයේ ඉන්නව නේ? සේවාන් සකඟාගාමී, අනාගාමී, අර්හත්, සේවාන් මාරුගය, සේවාන් එලය, සකඟාගාමී මාරුගය, සකඟාගාමී මාරුගය, අනාගාමී මාරුගය, අනාගාමී එලය, අර්හත් මාරුගය, අර්හත් එලය ඔය කියන අට දෙනා තමයි ලෝකයේ ඉන්නේ. එතකොට දැන් සේවාන් මාරුගය සහ සේවාන් එලය කියපුවහම, දැන් මේවා

තනි තනිව ම අටක් වූණාට බුදු හාමූදරුවා පුගල වශයෙන් කිවිවේ. මොකද? නායායාත්මකව, ධර්මානුකුලව අට දෙනෙක් හිටියට දැන් කාටහරි හම්බ වෙලා තියෙනවද සෝවාන් මාර්ගස්ථ පුද්ගලයෙක්? අහල තියෙනවද බුද්ධ ගාසනයේ කොතනක හරි? සෝවාන් එලයට පත් වෙවිව අය අපිට අහන්ට ලැබේල තියෙනව. එතකාට සකංදාගාමී එලයට පත් වෙවිව අය ඉන්නව. අනාගාමී එලයට පත් වෙවිව අය ඉන්නව. රහත් වෙවිව අය ඉන්නව. අපට ඒ වගේ කොතනක හරි මාර්ගයට හිය කෙනෙක් ගැන අහන්ට ලැබේල තියෙනවද? කිසිම තැනක නැ. පුද්ගලයේ වශයෙන් අපිට හොයන්ට ලැබෙන්තේ නැ. ඒකට හේතුවක් තියෙනව. එවැනි පුද්ගලයෙක් නැති නිසා නොවේයි. එවැනි පුද්ගලයෙක් ඉන්නව. දැන් සෝවාන් මාර්ගය කියල කියන්නේ ඉතා ක්ෂේරයක්. මාර්ගයට වැට්ටිව ගමන් ඒ මාර්ගයේ ඒ සිත එක්කම ඒ සිත නිරුද්ධ වෙන කොට ම පහළ වෙන්නේ එල සිත. එතකාට මාර්ගය කියල කියන්නේ එක සිතක්. සිතක් කියන එක කොට්ටර ද කියල ප්‍රමාණය හඳුන්වන්ට හරි අමාරුයි. අපට කියන්ට බැඳී. සමහර විට සිතක්, විත්තක්ෂයක් කියල කියන්නේ තත්පරයකින් දස දහස් ගණනකින් පංගුවක් වගේ වෙන්ට පුළුවන්. ඒ තරමි වේගවත්. මේ සිත කියන්නේ ඇතිවෙලා නැතිවන දේ තමයි. ලෝකයේ වේගවත් ම ගක්තියනේ සිත කියල කියන්නේ. එතකාට මේ එක සිතක් තමයි සෝවාන් මාර්ගය කියල කියන්නේ. එතකාට ඒක නිරුද්ධ වෙන කොට ම එල සිත පහළ වෙනව. ඒක නිසා තමයි, අපිට මාර්ගස්ථයෙක් හොයාගන්ට නැත්තේ. අනික, මාර්ගයට වැට්ටිව කෙනා එලයෙන් තමයි කෙළවර වෙන්නේ. ඔහු ආපහු පහළට වැටෙන්නේ නැ. එලයට පත්වෙනවාමයි. ඒක හින්ද එලස්ථ පුද්ගලයේ ඉන්නව හතර දෙනෙක්. මාර්ගස්ථ පුද්ගලයේ හතර දෙනා හොයාගන්ට බැඳී.

දැන් මෙතන අහපු ප්‍රශ්නය තමයි මේ සද්ධානුසාරී ධම්මානුසාරී. දැන් අද වෙනකාට පුගක් අය හිතා ගෙන ඉන්නව මේ සද්ධානුසාරී ධම්මානුසාරී කියල කියන්නේ මේ

සේවාන් මාරුගයේ ඉන්න අය කියල. ඒක වැරදියි. එහෙම තමයි අපිට ධර්මය අහන්ට ලැබෙන්නේ. පුරුෂක් අය කියනව සේවාන් මාරුගය තමයි මේ කියල. එහෙම මාරුගයක් නැ. දැන් සද්ධානුසාරියා කියල කියන්නේ කවුද? මොකක්ද සද්ධානුසාරියාගේ තියෙන ලක්ෂණ? සද්ධානුසාරියාගේ තියෙන ලක්ෂණ තමයි, බුදුන් වහන්සේ කෙරෙහි ගුද්ධාව තියෙනව. අර අවල ගුද්ධාව නොවෙයි. අර වෙනස් නොවන ගුද්ධාව නොවෙයි අර සේවාන් එලයට පත්වුණාම එන. නමුත් වැඩින ගුද්ධාවක් තියෙනව බුදුන් වහන්සේ කෙරෙහි. අර ලබු සුතමය යුතුය සහ වින්තාමය ප්‍රයුව. ඒ කිවිවේ යෝනිසේමනසිකාරය සහ මාරුගය වැඩිම හරහා ඔහුගේ ගුද්ධාව වැඩිමින් පවතිනවා. ඔහු මේ ගමන ආරම්භ කරේ බුදුන් වහන්සේ කෙරෙහි පැහැදිලීමන්. ඒ හින්ද ඔහුට සද්ධානු-සාරියා කියනව. ඉතින් ඒ හින්ද ඔහු මේ මාරුගය වඩා ගෙන යනව. හැඳුයි මාරුගය කියල කිවේ සේවාන් මාරුගය කියන එක නොවෙයි. මේ ආරය අෂ්ට්‍රාංගික මාරුගය වඩා ගෙන යන කෙනෙක් මෙයා. දැන් මොහු ලග තියෙන විශේෂ ලක්ෂණය මොකක්ද? සද්ධානුසාරියා බුදුන් වහන්සේ කෙරෙහි ගුද්ධාව තියෙනව. ඒත් එක්කම පස්ක්ව ඉන්දිය තියෙනව ඔහුට. මොනවද පස්ක්ව ඉන්දිය කියල කියන්නේ? ඉන්දිය ධර්ම. සද්ධා ඉන්දිය, විරි ඉන්දිය, සති ඉන්දිය, සමාධි ඉන්දිය, පස්ක්කු ඉන්දිය. මේ ඉන්දිය ධර්ම පහ තියෙන්ට ඔහු මෙයා ලග. එතකොට මේ ඉන්දිය ධර්ම පහත් තියෙනවා. බුදුන් වහන්සේ කෙරෙහි ගුද්ධාව තියෙනව. මෙන්න මෙයා සද්ධානුසාරී.

දැන් රළුගට තව කෙනෙක් ඉන්නව. ඔහුට කියනව ධම්මානුසාරී කියල. ඔහු ධර්මය කෙරෙහි ගුද්ධාවෙන් තමයි මාරුගයට බැස්සේ. ආරය අෂ්ට්‍රාංගික මාරුගය වඩන්ට පටන් ගත්තේ. ඔහුටත් ඉන්දිය ධර්ම පහ තියෙනව. ගුද්ධා ඉන්දිය, විරි ඉන්දිය, සති ඉන්දිය, සමාධි ඉන්දිය, ප්‍රයු ඉන්දිය. ඔහුට ධර්මය කෙරෙහි ගුද්ධාව තියෙනවා. එතකොට සද්ධානුසාරී, ධම්මානුසාරී කියන දෙන්නම සේවාන් මාරුගයේ වත් නොවෙයි. මේ අයගේ තියෙන වෙනස මම වෙනත් විදිහකට

කියන්නම්. මේ අයට සමඟ විපස්සනා සමාධි වැඩෙමින් පවතිනව.

දැන් මූලින් ම යථාහුතයෙනය කියල අර මම ඉස්සෙල්ලා ම කිවිව. දැන් යථාහුතයෙනය කියල කිවේ ඇතිවීම - නැතිවීම දකිනව. එතකාට ඇතිවීම - නැතිවීම දැකගෙන දැකගෙන යන කොට මොකද වෙන්නේ? මේක දැකපු වේලේ ඉදල, අධිවිත්තයෙන් දැන් මේවා දකින්නේ. මේකට කියන්නේ අධි විත්තය කියල. යටිසිත කියල කියන්නේත් ඒකට වෙන්ට ඕනෑ. අපි මනේ විද්‍යාවේ නම් උඩු සිත යටි සිත කියල කියනව. බුදු හා මූදුරුවා ඒකට විත්තය සහ අධි විත්තය කියන දෙකම පාවිචිචි කරල තියෙනව. එතකාට මහායාන පොත්වල සඳහන් වෙනව වික්ද්‍යාණය සහ ආලය වික්ද්‍යාණය කියල. ආලය වික්ද්‍යාණය කියන්නේත් පවතින තුතන මනේ විද්‍යාවේ යටි සිත කියන්නේත් පෙරවාදී පොතේ සඳහන් වන අධි විත්තයත් මම හිතන්නේ තුනම සමාන කමක් දක්වනව. එතකාට මේ යටි සිතින් අධිවිත්තයෙන් මේක දකිනව. ඇතිවීම - නැතිවීම දැකගෙන යනකාට මේ ලෝකය අල්ලගෙන ඉන්නේ, පක්ෂ්වපාදානස්කන්ද ලෝකය අල්ලාන ඉන්නේ නිත්සයි - සුබයි - ආත්මය කියන සංකල්පය නිසා. අනිත්‍ය - දුක්ඛ - අනාත්ම කියන එක නොදුන්නා කම නිසා. ඒ අනිත්‍ය - දුක්ඛ - අනාත්ම කියන එක නොදුන්නා කම තමයි අවිජ්‍යාව, පැහැදිලි ද? ඒක නොදුන්නා කම තමයි, අවිජ්‍යාව කියල කියන්නේ. මේක ඇත්තට ම නම් අනිත්‍යයි - දුකයි - අනාත්මය, මේ ලෝකය කියන්නේ අනිත්‍ය - දුක්ඛ - අනාත්ම දේ. නමුත් ඒ දේ අපි දන්නේ නෑ. අන්න එය නොදුන්නා කම අවිජ්‍යාව.

එතකාට අවිජ්‍යාව නිසා අපි මේ ලෝකය අල්ලන් ඉන්නවා. දැන් මොකද වෙන්නේ? ඇතිවීම - නැතිවීම දකිනව කියල කියන්නේ අවිජ්‍යාව දුරු වෙනවද? නැත්තම් තවදුරටත් තහවුරු වෙනවද? දුරු වෙනව. දැන් අනිත්‍ය - දුක්ඛ - අනාත්ම කියල දකින්ට පටන් ගත්ත කියන්නේ නිත්‍ය - සුඛ - ආත්ම කියන නිත්‍ය සක්ද්‍යාව නැතිව යනව. අනිත්‍යය දකින කොට

නිතු සක්ෂේපව නැතිව යනව. ඒකතෙ බුදු හාමූලරුවා කිවිවේ, අනිවිව සක්ෂේප, විරාග සක්ෂේප, පහාණ සක්ෂේප,... කිය-කියා ගිරිමානන්ද සූත්‍රය කියන්නේ මොනවද මේ? අර ප්‍රතිචිරදේද දේ වඩන්ට කියල කියන්නේ. එතකාට ඇතිවීම - නැතිවීම දකින කොට ලෝකය අතහරින්ට පටන් ගන්නව. අධි විත්තයෙන් සිදුවෙන්නේ මේක. එතකාට දැන් කෙලෙස් ප්‍රහාණය වෙනව. දැන් කෙලෙස් ඉවත් වෙවී යන්නේ. විනාශ වෙමින් උච්ච - උච්ච යනව. එතකාට ඇතිවීම - නැතිවීම දකින කොට රේළගට සිත තව පිරිසිදු වෙනව. කෙලෙස් නැතිවෙන්ට නැතිවෙන්ට සිත ප්‍රහාණවර වෙනව. තව මතුවෙනව. එතකාට මොකද වෙන්නේ. රේළගට පිරිසිදු වූණහම? නැතිවීම ම දිගින් දිගටම දකින්ට පටන් ගන්නව. ඒ තියෙන බලවත්කම තිසා සිත තවත් දැන් වේගවත්. ඉතා පිරිසිදුව දැන් ලෝකය හොඳට ජේන්ට පටන් ගන්නව. එතකාට නැතිවීමට “හඩිග යුනය” කියල කියන්නේ. රට පස්සේ මේක තව එහාට - එහාට යනකාට හයක් ඇතිවෙනව. ඒ කියන්නේ සියලු සංස්කාර ධර්මයන් අනිතුයයි කියල දැන් මේ දකින්නේ.

“සබලේ සංඛාරා අනිවිවාති - යදා පක්ෂේෂය පස්සති අථ නිබ්බන්දති දුක්බේ - එස මග්ගො විසුද්ධියා”

එ කිවිවේ ඒ “යදා පක්ෂේෂය” දැන් දකින්නේ “යරාභ්‍ය යුනය” කිවිවේ ඒකට. සංඛාර අනිතු බව දකිනව. ගබාදයක් අහුණා - නැතිවූණා. ගබාදේත් නැතිවූණා. ගබාද කිවෙ රුප. අහුණා කියන්නේ විස්ක්ෂේපය හටගත්තා. නැතිවූණා. නාම රුප දෙක ම ඇතිවෙවි නැතිවෙවි යනව. දැන් ඇතිවීම - නැතිවීම දැක්කා. රේළගට නැතිවීම ම දැන් දකින්ට පටන් ගන්නව. කෙලෙස් තව තවත් ප්‍රහාණය වෙන්ට පටන් ගන්නව. සිත තව තවත් පිරිසිදු වෙනව. ප්‍රහාණවර වෙනව. රේළගට හයක් ඇති වෙනව. මේ සියලු සංස්කාර දැන් නිතුයයි. සුබයි - ආත්මය කියල අල්ලන හිටිය, දැන් මේ ඔක්කාම විනාශ වෙනව. මුළු ලෝකම නැති වෙනව. හරි හයක් ඇති වෙනව. මේකට “හය යුනය” කියනව. රට පස්සේ

කළකිරෙනව. මේකේ හිටියෝත් නම් ඩර යන්නේ නැ. මිදෙන්ට ඔහු කියල හිතනව. රේ පස්සේ මිදෙන්ට වටපිට බලනව. යන්ට බැං. සරපයො වට කරගත්ත වගේ. රේ පස්සේ සිත උපේක්ෂාවට වැටෙනව. මධ්‍යස්ථා බවට පත්වෙනව. කිසිවකට ඇලෙන්නේ - ගැටෙන්නේ නැ. බලාන ඉන්නව. ඕක තමයි සංඛාර උපේක්ෂා කියන්නේ. ඕක තමයි සං්ත බොජ්කඩ්බිගවල උපේක්ෂා සම්බාජ්කඩ්බිගය කියල කියන්නේ. සං්ත බොජ්-කඩ්බිගවල එහෙම නේද තියෙන්නේ? සති, දම්ම විවය, විරිය, පිති, පස්සද්ධි, සමාධි, උපක්ඛා සම්බාජ්කඩ්බිගය, උපේක්ෂාව කියල කිවිවේ මේ ඇතිවීම - නැතිවීම දැකගෙන මේ ක්‍රියාවලිය සිදුවෙමින් යනව. ඇතිවීම - නැතිවීම, ර්ලගට නැතිවීම, ර්ලගට හඩිගය, ර්ලගට හය මිදෙන්ට ඔහු. රේ පස්සේ මිදෙන්ට මේ භායනව. රේ පස්සේ මිදෙන්ට බැරි බව පේනව. කළකිරෙනව. රේ පස්සේ සංඛාර උපේක්ෂාවට පත් වෙනව, සංඛාර උපේක්ෂාව කියල කියන්නේ සියලු සංස්කාරයන්ම ඇසීමේ සංඛාර, දැකීමේ සංඛාර, ආස්‍රාණය ඔක්කොම සංඛාර, මේවා හටගන්න දේවල්. මේවා කෙරෙහි උපේක්ෂාවට පත්වෙනව. අන්න ඒ උපේක්ෂාවට ගියාට පස්සේ, උපේක්ෂා සිත ලගට තමයි, ර්ලගට කියනව “ගෝනු යුනය” කියල. ර්ලගට අදාළ යුනයට පත්වෙන එක පාරිජ්ජන බව අතහැරල සේවාන් මාරුගය. අන්න සේවාන් මාරුගය, සංඛාර උපේක්ෂාවට ගියාට පස්සේ තමයි එතනදී උදාවෙන්නේ සේවාන් මාරුගය. ඒක විත්තක්ෂණයක්. ඒකත් එකම එල සිත පහළ වෙනවා. සංඛාර උපේක්ෂාවට ගියා කියල ඔහු සේවාන් නෙවෙයි. ඔහු ඇදුගෙන වැටෙනව පහළට. වැටුණෙන් තිරයට යන්වත් පූජාවන්. එලයට පත්වෙලා නැ. මාරුගයට වැටිල නැ. මාරුගයට වැටුණ නම් එලයට පත්වෙනවා මයි. එලයට පත්වෙන්නේ මාරුගයට වැටුණෙන් පමණයි. අර කිවිව සංඛාර උපේක්ෂාව දක්වා ගියා කියල ඔහු කිසිසේත් ම ආරය අෂ්වා. ගික මාරුගයට බැස ගෙන නැ.

ඒතකොට සද්ධානුසාරී කියල කිවිවේ මෙන්න මේ කිවිව විදුරුණා යුතු ඔහුට තියෙනව. ඇතිවීම, නැතිවීම ඔහු දකිනව.

සමහර විට ඔහු සංඛාර උපේක්ෂාව දක්වා ගිහිල්ල වෙන්ටත් පුළුවන්. නොගිහිල්ල වෙන්ටත් පුළුවන්. නමුත් ඔහු ඇතිවීම - නැතිවීම - දකිනව. ඒ කියන්නේ සප්ත බොජ්කඩ්බිග වැඩෙනව. සති සමඟාජ්කඩ්බිගය, ධම්ම විවය සමඟාජ්කඩ්බිගය, විරිය සමඟාජ්කඩ්බිගය, පීති සමඟාජ්කඩ්බිගය, පස්සද්ධි සමඟාජ්-කඩ්බිගය, සමාධි සමඟාජ්කඩ්බිගය තියෙනවා. සමහරවිට උපේක්ඩා සමඟාජ්කඩ්බිගය තියෙනවා. බොජ්කඩ්බිග හත ම හෝ හතෙන් තැනක ඉන්නව කියන එකයි මේ කියන්නෙන. පැහැදිලි ද කියන එක? ඇතිවීම - නැතිවීම ඔහු දකිනව. හැබැයි මේ කියන දෙන්න තමයි, මෙයා සද්ධානුසාරී හෝ ධම්මානුසාරී කියන කෙනා. ඒකයි ඒ ගොල්ලො ගාව පණ්ඩ්ව ඉන්දිය තියෙනව කියල කිවිවේ. සමථ - විදරුගනා දෙක තියෙනව. විශේෂයෙන් විදරුගනා තියෙනව. එතකොට හැබැයි, මේ ගොල්ලොත් අර එලයට පත් වෙලා නැ. මේ ගොල්ලො හැබැයි පාථ්‍රීතන තමයි. එලයට පත්වුණේ තැත්තම් පාථ්‍රීතන. එලයට පත්වෙනකම් ඔය මොනව කළත් වැඩක් නැ. ඔහු මාරුගයට වැටිල නැ. කොහොන් කෙළවර වෙයිද කියන්ට බැ. නිවන් දකින කල් එලයට පත්වෙන කල් ඔවුන් සතර පාථ්‍රීතන් මිදිල නැ. එතකොට දැන් මෙතන වෙනස තියෙන්නෙ, මේ ගොල්ලො ආරු පුද්ගලයා නොවයි. මාරුගයට එලයකට පත් නොවුණාට, හැබැයි පාථ්‍රීතන තමයි, පාථ්‍රීතන වුණාට අනික් පාථ්‍රීතන අයට වඩා වෙනසක් තියෙනව. ඇයි? මේ ගොල්ලන්ගේ වෙනස? ලෝකයේ ඉන්න අනික් පාථ්‍රීතනයෝ ඇතිවීම-නැතිවීම දන්නෙ නැ. ඒ ගොල්ලො පාථ්‍රීතනහාවය ඉක්මවල නැ තාම. නමුත් පාථ්‍රී-තනහාවය තුළ ම ඉඳගෙන අර කියන විදරුගනා ඇනය තියෙනව. එතකොට මේ ගොල්ලො සාමාන්‍ය අද බාල කාමහෝගී පාථ්‍රීතනයන්ට වඩා වෙනස්. පැහැදිලිද වෙනස? මේ අය ඇත්තට ම ඉතා අගය කරන්ට ඕනෑ තැනකයි ඉන්නෙ. නමුත් වරදවා වටහාගන්ට එපා. මේක සේවාන් මාරුගය නම් නොවයි.

දැන් තුළක් අය උගන්වනව මේ සද්ධානුසාරී ධම්මානුසාරී කියල කියන්නෙ සේවාන් මාරුගය කියල. අපි භාවනා කරන්ට

පටන් ගත්ත පමණින්, දානයක් දුන්න පමණින්, සීලයක් ආරක්ෂා කරන්ව පටන් ගත්ත පමණින්, ඔවුන් මාර්ගසේරියෝ නොවෙයි. දැන් ඩුගක් අය කියනව අපි තෙරුවන් සරණ ගිය උපාසකයා, අපි නිරයට යන්නේ නැ කියල. දැන් සූත්‍රවල සඳහන් වෙනව තෙරුවන් සරණ ගිය උපාසකයා නිරයට යන්නේ නැ කියල. ඉතින් තෙරුවන් සරණ ගිය උපාසකයා කියන්නේ කාටද? සේවාන් එලයට පත් වෙවිව කෙනාට. සේවාන් එලයට පත් වෙවිව කෙනා තමයි, තෙරුවන් සරණ ගිය උපාසකයා. ඔහුට බුද්ධ ධම්ම සංස කෙරෙහි අවෙවිව ප්‍රසාදය තියෙනව. වෙනස් නොවන, නොසැලෙන ප්‍රසාදයක්, පුද්ධාවක්. ඉතින් ඒක තියෙනවද එතනින් පල්ලෙනා කාටවත්. නැ. ඉතින් එහෙම නම් කොහොමද ඒ ගොල්ලෙ කියන්නෙ-අනික පොඩිඩක් මේ මාර්ගය වඩන්ව හිතුවා පමණයි, සමහර විට තව විත්ත ඒකාග්‍රතාවයක් අහලකවත් නැ. තව මාර්ගය හරියට දන්නේ නැ. නමුත් අපි ඉතින් ඇස් දෙක පියාගෙන ඔය කොහො හරි තැනැකට වෙලා ද්‍රව්‍යක් ගත කරනව. “අරක අනිතයයි මේක අනිතයයි මම නොවේ මගේ නොවේ” කිය කියා ඉන්ව ගියහම මාර්ගය කියල අහලකවත් නැ තාම මාර්ගය හරියට දන්නෙත් නැ. නමුත් මේක මාර්ගය කියල හිතාගෙන ඉතින් ද්‍රව්‍යක් ගත කරනව ඔහෙ ඇස් දෙක පියාගෙන. හරිද මේක? ඒ හින්ද නිරයට යන්නේ නැ කියනව. එහෙම තෙරුවන් සරණ ගියා වෙන්නේ නැ.

“බුද්ධං සරණං ගච්චාම්” කිවිවට බුදුන් සරණ යනවාද?

“ඩම්මං සරණං ගච්චාම්” කිවිට දහම් සරණ යනවද?

“සංසිං සරණං ගච්චාම්” කිවිට සගුන් සරණ යනවද?

නැ. මේවා වවන පමණයි. මේවා ප්‍රායෝගිකව යන්ට ඔහු.

ඉතින් නිශ්චිතව ම තෙරුවන් සරණ ගිය උපාසකයා වෙන්නේ සේවාන් වෙවිව කෙනා. අෂ්ටාරය පුද්ගලයන්ගෙන් කෙනෙක් වෙන්ව ඔහු අනිවාරයයෙන් ම. සේවාන් වෙන්ට එපායැ මූලික තැන. සේවාන් එලයට පත්වෙලා නැ. එතකළේ

මහු ස්ථීර තෙරුවන් සරණ ගිය අයෙක් නොවෙයි. නමුත් විරිය වචන්නෙක්. නැත්තම් අපට කියන්ට පුළුවන් තෙරුවන් සරණ ගිය උපාසකයා කියනවට වඩා හොඳයි බෝධි සත්ත්ව සංකල්පය. දැන් නිවන් දැකින්ට මාරුග තුනක් තියෙනව. බෝධි තුනක් තියෙනව. අපි කියන්නෙ ඒවට බුදු, පසේබුදු, මහරහත් සම්මා සමබෝධිය, පව්චේක බෝධිය, ග්‍රාවක බෝධිය. ඔය මොකක් හර බෝධියට පත්වීම, නිවනට පත්වීම කරන්ට නම්, අපට තියෙන්ට ඕනෑ අවශ්‍ය ධර්ම පුරන ඒක. පාරමිතා. එතකොට පාරමිතා පුරන කෙනාට මොකක්ද කියන්නෙ? බෝධි සත්ත්වයෝ, සම්මා සමබෝධි සත්ත්ව, පව්චේක බෝධි සත්ත්ව, ග්‍රාවක බෝධි සත්ත්ව. ඉතින් මම හිතනවා, ඉතා ම හොඳයි “තෙරුවන් සරණ ගිය උපාසකයා” කියනවාට වඩා හොඳයි හැම දෙනා ම කියන්ට පුරුදු වෙන්ට “අපි බෝසත්වරු”. වරදවා වටහාගන්ට එපා මහායානයෙන් තියෙනව බෝසත් කරාවක්. ඒකේ තියෙන්නෙ මහා බෝධිසත්ත්ව කියල. ඒ මකොම බුදුවරු, සම්මා සමබුදුවරු වෙන්ට යන කරාවක්. එහෙම එකක් නොවෙයි. කැමති තැනකින් නිවන් දැකින්ට. නමුත් අපි පාරමි පුරන්ට ඕනෑ. පාරමි සමපුර්ණ නෑ. අපි පුරාගෙන යනව. නිවන් දැකිනකම් ම කරන්නෙ ඒක. අරහත් කියල කියන්නෙ පාරමි සමපුර්ණයි. අපි එතකළු වචනව. මොනවද වචන්නෙ? ග්‍රද්ධා, දිල, ත්‍යාග, ප්‍රයු. මික හිහ පැවිදි කරාවකුත් නෑ. වඩාගෙනයන්ට පුළුවන්.

එතකොට සද්ධානුසාර් කියල කියන්නෙ අර ඉන්දිය ධර්ම ඒ කියන්නෙ විද්‍යාගොනාව වැශේමින් පවතින කෙනෙන්. ධම්මානුසාරිත් එහෙමයි. මේ දෙන්නම සෝවාන් මාරුගස්ථ නොවෙයි. විරිය වචන්නේ පමණයි. නමුත් අර විශේෂත්වයක් තියෙනව. නිකම් ම නිකම් අදඛාල පාරිජ්‍යනයින්ට වඩා මහා විශාල වෙනසක් තියෙනව. මොකද? මේ ගොල්ලො අනිත්‍ය දැකිනව. අනිත්‍ය දැකිමින් ඉන්නෙ. තාම සමපුර්ණ වෙලා නෑ. මාරුගයකට එලයකට පත්වෙලා නෑ. පැහැදිලි ද කියපු දේ මෙක තමයි මට කියන්ට තියෙන්නෙ. තව ගොඩික් දේවල් විස්තර කරන්ට පුළුවන්. මම හිතන්නෙ ඔය විස්තර කරපු

වික ඇති කියල. සෝචන් එලස්ථය පමණයි, නිරයට නොයන්නේ. සද්ධානුසාරී, ධමමානුසාරියෝ අපාය හයෙන් මිදිල නැ. ඒ ගොල්ලො කිසි ම හේතුවක් නිසාවත් ආනන්තරය කරම පහෙන් මිදිලත් නැ. කරන්නේ නැ කියල කියන්ටත් බැ. එලයට පත් වෙනකම් ම ඒ සහතිකය නැ කාටවත්. ඒක හින්දී හොඳට මතක තියාගන්ට මේ සත්‍යය. මේක තමයි කියන්ට තියෙන්නේ මට. තව මොනවද අහන්ට තියෙන්නේ?

### **ප්‍රශ්නයක් :-**

ස්වාමීන් වහන්ස, දැන් අපි පැහැදිලිව ම බොහෝ වෙළාවට අපි කරන පුද පූජාවල හක්තිය වැඩෙන්නේ. අපි කොට්ඨාස ගුද්ධාව වැඩන්ට උත්සාහ කරනවා කිවිවත් එතන ගුද්ධාවක් වැඩෙන්නේ නැ. හක්තිය තමයි වැඩෙන්නේ. නමුත් මේ හක්තිය යම් තරමකට හරි කෙනෙක් තුළ ඇතිවෙන්න අපි සංකල්පමය වශයෙන් විශ්වාසය තුළ ඇතිවන හක්තිය නොවෙයි. දැන් අපි කියනව බුද්ධ දේශනාව පිළිබඳ ඇති කරගන්නා හක්තියෙන් ඒ පිළිබඳ පිළිපදින්න උත්සාහ කරනව නම්, ඒ තුළ ගුද්ධාව වැඩීමට යම් කිසි මාර්ගයක් පැදෙන්නේ නැද්ද කෙනෙකුට?

### **පිළිතුර :-**

හක්තිය ඇති ව්‍යුණා නම් හක්තියෙන් යන්නේ නැ, ප්‍රතිපදාවට. ප්‍රතිපදාවට යන්නේ ගුද්ධාව ඇතිවුණෙක්.

### **ප්‍රශ්නයක් :-**

ඒ නිසා අනිවාර්යයෙන් ම ගුද්ධාව ඇති කරගත යුතුමයි නේදි?

### **පිළිතුර :-**

ඔව්. ඉතින් ගුද්ධාව තියෙන කෙනා තමයිනෙ, ගුද්ධාව ඇති වුණෙක් තමයි රළුග පියවරට යන්නේ. අපේ දැන් ඔය පවතින ක්‍රමය තුළ ඔය කියන පුද පූජාවල තියෙන්නේ ඔය කියන වැඳුම් පිදුම්වල තියෙන්නේ ගුද්ධාව නොවෙයි. ඒක නිසා තමයි ඔවුන් රළුග පියවරට යන්නේ නැත්තේ.

### **ප්‍රශ්නයක් :-**

හැමදාම ඒකම කරකර ඉන්නව නේද?

### **පිළිතුර :-**

හැමදාම ඒකම කර කරා ඉන්නව. ඒකම කර කරා ඉන්න කොට ඒ ගොල්ලො හිතනව අපි මෙහෙම වැද-වැද, පුද-පුදා ඉන්න කොට අපිට කවුරු හරි දෙවි කෙනෙක් ඇවිල්ල අපිට අනුකම්පා කරල මෙයාල නිවන් පාර්ථනා කර කරා ඉන්නවනේ, මේක කිය කියා නිවන් පතනව. එහෙම නැත්තම් දෙවි-මිනිස් සැප පතනව කියල මේක කවුරු හරි දෙයි කියල හිතාගෙන ඉන්න වැඩක් නෙ මේ කරන්නෙ. දැන් එහෙම එකක් බුදු දහමේ නැ. දැන් හක්තිය නිසා හරි කමක් නැ ප්‍රතිපදාවට යනව නම්. දැන් ප්‍රතිපදාවට යන්ට තරම් නුවණක් උනන්දුවක් තියෙනව කියන අය හඳුන්වන්නෙ ගුද්ධාවන්තය හැටියට මිසක් හක්තිවන්තයා හැටියට නෙවෙයි. ඒකයි මේ ව්‍යවනවල තියෙන වෙනස. අර ගොල්ලො ගාව තියෙන හක්තිය නිසා තමයි, රේලුග පියවර නො තබන්නෙ. තේරුණා ද කියපු එක. මම දන්නෙ නැ අහපු ප්‍රශ්නෙට පිළිතුර ලැබුණ ද කියල. හරිද?

### **ප්‍රශ්නයක් :-**

හක්තිය නිසා ඉදිරි පියවරක් තියන්නෙ නැ. එතනම ඉන්නව නේද?

### **පිළිතුර :-**

ඔව්. ඒ පියවර නොතියන්නෙ හක්තිය නිසා. දැන් හක්තිය අන්ධය නෙ. රේලුග පියවරක් දැක්මක් නැ. මෝහයෙන් වැහිල ඉන්නෙ. රේලුග පියවරක් නැ. අනික් දේව්වාදී තිරමාණවාදී මැලුමිකාර සංකල්ප තියෙන ආගම් තුළ මේක හරි. ඒ ගොල්ලො කරන දේ තමයි මෙතනත් කරන්නෙ. දැන් මේ පිළිමෙට වැදගෙන හිටිය කියල බුදු භාමුදුරුවො අපේ ගැලුමිකාරය නොවෙයිනේ. දෙවියන් වහන්සේ නොවෙයි-නෙ. දෙවියන් වහන්සේගේ ප්‍රත්‍යාත් නොවෙයිනේ. අපිව

ගලවගන්ට ආවේ නැ. අපි පවත් ගලව ගන්ට වත් නැත්තම් අපිව ස්වර්ගයට යවත්ට වත් ආපු කෙනෙක් නොවේයි. උන් වහන්සේ ආවා. උන් වහන්සේ දුක දැකුල උන් වහන්සේ මාර්ගය වඩා දුක කෙළවර කළා. රීට පස්සේ උන් වහන්සේ දහම් දෙසුව. උන් වහන්සේ අපේ මාර්ගෝපදේශකයා පමණයි. නමුත් උන් වහන්සේට බැං අපිව එතෙර කරවන්ට. උන්වහන්සේට දේශනා කරන්ට පූජාවන්. උන් වහන්සේට උගන්වන්ට බැං. කාවත් මේ ලෝකයේ ඔය කොවිචර ගුරුචරු හිටියත් උගන්වන්ට බැං. ඉගෙනගන්ට ඔනැ. ඒ වගේ තමයි බුදුන් වහන්සේත් කිවිවා, දේශනාව පැවැත්වුවා, පාර පෙන්නුව. අපි ගමන යන්ට ඔනැ. ඉතින් ඒක හින්ද අපි අර අනිකුත් ආගම් හරහා ගත්ත අර සංකල්පවලින් අරක කර කර ඉන්න කොට අපි හිතනව වත්-පිළිවෙත්, පුද්ඡපා හරහා මේකට යන්ට පූජාවන් කියල. ඒක වෙන්නේ නැ. ඉතින් ඒක වෙන්නේ නැත්තේ මොකද? ගුද්ධාව නොවේයි අරවගේ තියෙන්නේ හක්තියයි. එතකොට හක්තිය අන්ධයි. ඒ තුළ ඒ ගොල්ලො දන්නවද බුද්ධ ගැන. ඔය වදින්නේ බුද්ධ කියල දැනගෙනද කටුරුත්. බුදුන් වහන්සේ කුමන ආකාරයේ කෙනෙක්ද කියල අඩු ම ගානේ ජායා මාත්‍රයක්වත් හිත තුළ ඇති කරගත්ත නම්, ධම්ම කියන්නේ මොකක්ද කියල සංස කියන්නේ මෙහෙමයි කියල සිත තුළ සිතුවිල්ලක් ඇති කරගත්ත නම් ඔහොම වෙන්නේ නැ. මිතන ඉන්නේ නැ. ඔවට වැන්දයි පිදුවයි කියල ඒක වෙන්නේ නැ. එක අතකින් බලපුවහම ඕවට වදින්ට වදින්ට දොර වැහිලයි තියෙන්නේ.

### ප්‍රශ්නයක් :-

ස්වාමීන් වහන්ස, ඒ කියන්නේ නැවත මිථ්‍යාවට ම වැටෙනවද?

### පිළිකුර :-

මිථ්‍යාවට ඉන්නේ. වැටෙන්ට නොවේයි. මිථ්‍යාවත් ගොඩ එන්ධයි ඔනැ. මේවට වැඳ වැඳ එතන ඉන්ට ඉන්ට මොකද වෙන්නේ?

### **ප්‍රශ්නයක් :-**

ඒ කියන්නෙ කෙනෙක් තුළ මිට්‍යාව තියෙන තාක්කල් ගුද්ධාව ඇති කරගන්ව අපහසුයි ද?

### **පිළිතුර :-**

දැන් මෙතන සම්මා දිවිධීය සම්පූර්ණ වෙනකල් රහත් වෙන කල් ම මිට්‍යාව තියෙනව. දස සංයෝජනවලින් අන්තිම එකනේ අවිර්ජාව කියන එක. අවිර්ජාව තියෙනකල් සත්‍යය දන්නේ නැ. බුදු භාමුදුරුවා මිච්චා දිවිධීය කියන එක කියන්ව එව්වර උනන්දුවක් වුණේ නැ. මෙතන තියෙන ගැටලුව සම්මා දිවිධීය නැතිකම. අපි පැවෙළන්න ඕනෑ නැ. සම්මා දිවිධීය නැ.

**ප්‍රශ්නයක් :-** යහපත් දැකීම...

### **පිළිතුර :-**

යහපත් දැක්ම නෙවෙයි. එහෙම බුදු භාමුදුරුවා බණ කිවිවේ නැ. යහපත් දැක්ම, නිවැරදි දැක්ම, යය මිනෑ ඕනෑ කෙනාට ඕනෑ ඕනෑ විදිහට නිරවවන දෙන්ට බැ. සම්මා දිවිධීය කියල කියන්නෙ මොකක්ද?

දුක්බේ කුණා...

දුක්බ සමුද්‍යෙ කුණා...

දුක්බ නිරෝධ කුණා...

දුක්බ නිරෝධ ගාමිණී පරීපදාය කුණා...

දුකයි, මේ ලෝකය දුක බව දැනීමේ යුතාය, රේලාගට දුකට හේතුව තණ්ඩාව බව, රේලාගට දුක නැති කිරීම, දුක නැති කරන මාර්ගය. ඒ කිවිවේ ආර්ය අඡ්වාංගික මාර්ගය. මෙන්න මේ හතර පිළිබඳ දැනුමක් ඇති කරගැනීම සම්මා දිවිධීයයි. මෙක නොදන්නාකම තමයි සම්මා දිවිධීය නැති කම. මම කියන්නෙ නැ. අතික් ඒවට ඉක්මන් වෙන්නෙ නැ. මිට්‍යා දිවිධී දේවල් ගැන කියන්ව යන්ට ඕනෑ නැ. සම්මා දිවිධීය නැ මේ අයට. එතකොට සම්මා දිවිධීය තිබුණ නම්,

දැන් දුක කියල දැනුණ නම්, දුක නිසා තමයි ආගම ධර්මයක් ඔහු කරන්නේ මිනිස්සුන්ට. දුක නැත්තම ආගමක් ධර්මයක් අවශ්‍ය නෑ. දෙව්වරු ඇදහිලි මොනවක්වත් ඕනෑ නෑ. ඉපදීම, ජරාව, මරණයට පත්වීම, ප්‍රියයන්ගෙන් වෙන්වීම, අප්‍රියයන් හා එක්වීම, කැමති දේ තොලැබීම මේක තමයි දුක. කවුරුත් අත් දකින මේ ලොකිකව අත් දකින දුක. දැන් බුදු භාමුදුරුවෙන් තව පියවරක් ඉදිරියට ගිහින් ගැඹුරට ගිහිල්ල තමයි කිවිවෙ, මේ දුක ඕක තමයි, නමුත් ඔයිට වඩා පුළුල්. කෙටියෙන් ම කියනව නම් පස්ක්ව උපාදානස්කන්දය ම දුකයි කියල බුදු භාමුදුරුවෙන් ඉදිරියට ගිහිල්ල එර්ගනික අරථයක් ඉදිරිපත් කළා. ඉතින් ඒක තේරෙන්නේ නෑ සාමාන්‍ය කෙනාට. “පස්ක්වපාදානක්බන්ධා දුක්බා” කියන ඒක තේරුම් ගන්නේ ආරය අෂ්වාංගික මාරගය සම්පූර්ණ වුණ ද්‍රව්‍යයට. ඒ අරහත් එලයෙදී. එතකළේ ඒක දකින්නේ නෑ. නමුත් අනික් දුක දන්නව නේ. ඉපදීම, ජරාවට පත්වීම, මරණය, ප්‍රියයන්ගෙන් වෙන්වීම, අප්‍රියයන් හා එක්වීම, කැමති දේ තොලැබීම කියන ඒ දුක දන්නව. ඉතින් එතකොට ඒ දුක බව දන්නව නම්, අන්න දුක ගැන දන්නව. මූලික වශයෙන් දුක පිළිබඳ අවබෝධය තියෙනව. දැන් ඕක දන්නව කවුරුත්. ඒකනේ වැරදුණහම නේ යන්නේ පන්සලට. බේගහ යටට, පිළිමෙට වදින්ට, දේවාලෙකට යන්නේ, පිරිතක් කියවන්ට හරි, තුළක් බැඳගන්ට යන්නේ, දෙහි ගෙඩියක් කපන්නේ, තෙල් විකක් මතුරවන්නේ, සායි බාබට වදින්නේ, කතරගම යන්නේ තේද? ඔව්, ඒ දුක දන්නව. ඉතින් දුක දන්නව නමුත් ඒක සත්‍යයක්, ඒක ලෝක ස්වභාවය කියල තේරුම් ගන්නේ නෑ මිනිස්සු. ඒකයි මෙතන තියෙන වරද? මේක ලෝක ස්වභාවයක් කියල මේක තේරුම් ගත්ත නම්, අන්න ඒක තමයි දුක. ඉපදීම, ජරාව, ඉපදුණා නම් මැරෙනව කියන ඒක අපි දැනගෙන ඉන්නේ. ඒක පිළිගන්ට කැමති නෑ. ඒ නිසා වෙන වෙන වැඩි කර කර ඉන්නව. ඒ නිසා දුකට හේතුව තණ්ඩාව දැන් දුකෙන් මිදෙන්ට ඕනෑ. දුකෙන් මිදෙන්ට අපි තණ්ඩාව නැති කරගන්ට ඕනෑ. තණ්ඩාව නිසානේ දුක හටගන්නේ. ඒ නිසා අපි තණ්ඩාව

නැති කරගන්ට ඕනෑ. ඉතින් ඒක කරනවා වෙනුවට අපි මොකද කරන්නේ. අර කියපු පුද සත්කාර පුද පූජාවලට යනව.

**ප්‍රශ්නයක් :-** දුක නැති කරගන්න නේද?

**පිළිතුර :-**

ඔව්, දුක නැති කරගන්ට. හරියයිද? ඒකයි වරද. එතකොට පුද පූජාවලට යන්නේ සම්මා දිටියිය නැති හින්ද. සම්මා දිටියිය තිබා නම ඔය ගැටලුව නෑ. දුකයි, දුකට හේතුව තණ්හාව, තණ්හාව නැති කළේත් දුක නැතිවෙනව. ඉතින් තණ්හාවයි දුකයි දෙකම නැති කළහම තමයි නිවන කියල කියන්නේ. ඒකට යන මග තමයි ආරය අෂ්ටාංගික මාර්ගය.

එහෙම නම් අපි කළ යුත්තේ ආරය අෂ්ටාංගික මාර්ගයේ ඉතිරි අංග වික වඩා ඒක. සම්මා සංක්පේ ඇති කරගන්ට ඕනෑ. මේක දුකයි, දුකට හේතුව තණ්හාව. තණ්හාව නැති කරගන්ට ඕනෑ. කොහොමද තණ්හාව නැති කරගන්නේ? අර කිව ප්‍රතිපදාව ඇති කරගන්ට ඕනෑ. අපේ සිත තියෙන්නේ කාම තණ්හා, හව තණ්හා, විහව තණ්හා කෙරෙහි. දැන් ඒවා නැති කරගන්ට නම් අපි මොකද කරන්නේ? රට ප්‍රතිවිරැද්ධ දේ අපි කරන්ට ඕනෑ. අන්න, සම්මා සංක්පේ ඇති කරගන්ට ඕනෑ. නෙක්බම්ම සංක්ල්පනා ඇති කරගන්ට ඕනෑ. කාම සංක්ල්පනා පැත්තකට දාලා මොකද කරන්නේ? අන්න පටන් ගන්නව එතනින්. ව්‍යාපාද, විහිංසා දෙක අතහැරල ඔන්න අව්‍යාපාද අව්‍යාපාද සංක්ල්පනා ඇති කරගන්නව. අන්න සම්මා සංක්පේ. රට පස්සේස පටන් ගන්නව. දැන් වැඩ සටහන අධිජ්‍යාන කරගෙන තුවණින් ක්ල්පනා කරල මම අද ඉදලම මාර්ගයේ යන්ට ඕනෑ. මේක තමයි කරන්ට තියෙන්නේ. මේක තමයි ඒකායන මාර්ගය කියල ඔන්න පටන් ගන්නව අත හැරීම. මේ ලෝකය අල්ලාගැනීම නිසා නෙ දුක, තණ්හාව නිසානෙ මේක තියෙන්නේ. ඔන්න දුකෙන් මිදෙන්ට නම් අතහරින්ට ඕනෑ. නෙක්බම්මය කිවේ ඒකයි. අතහරින්ට පටන්ගන්ට ඕනෑ. අතහරින්ට නම් මොකද කරන්ට ඕනෑ? දෙන්ට ඕනෑ. මක්කොම දේවල් දෙන්ට ඕනෑ.

ఇన్ మోక్ష కరనునో? ద్వాకే ఉడగెన ద్వాక మ పూర్ణిమ కరనవి. ద్వాకియ కియల గిహినీ ప్రతా పవతలినీ దేవియనీ ఆధుమినీ, న్యాయమి యమి యమి దేవల్ ఆధుమినీ ఉనునవి. ఇన్ తేరెనవది కియప్ర దేసి?

సమమా ద్వివీయ న్యాయికమ. మివ్తూ ద్వివీయ కియనవి వైవీయ హోద్ది, సమమా ద్వివీయ న్యాయికమ నేడ్ది. మమ హితనునో బోధీద నీరవినయ వచ్చి హోద లేకియ కియల. సమమా ద్వివీయ న్యాయి హిన్ది లే గొల్లలో లే లే దేవల్ కరకర ఉనునవి. లీహమ కరకర, వైశ్వా-వైశ్వ ఉనునవి. ఇన్ మొకెనీ ఖరి అమార్జియ గొబి గనీర. ఉతినీ బిక్కొకామ కల్పనా కరనవి. 'మొక సమమా ద్వివీయ నెవెచి నమి ఆపి హితమ్, మివ్తూ ద్వివీయ కియల. లీహమ నమి లినిచ్చెస్సు మొ తరమి మొలూ కరడిది?

ఇన్ ఆపి కియనవి లెవతుయే దిరమయ న్యా. బోస్ గఱే దిరమయ న్యా. పిల్లిమయే దిరమయ న్యా. దిరమయ కియనునో మొకియి, లత్యరూయిసి సతుయి. మొక తియెనునో మొ బిభియకు తరమి ఇరియ త్వల మొల లిక్కొకామ తియెనవి. ర్లగం ప్రంగున కరనవి. హిత యిం దెగ్గిచ్చియావెనీ పెల్లెనవి. లీహమ నమి ఆడి? మొ కొహామండ మొ తరమి విషాల ర్విన్విలై స్వయ హ్యావేలి? ఆర అహయగిరియ హేతవనారూమ లెవతుయి, లోసుయే విషాలమ స్వత్వపయ, మొలూ గొబిన్విగుణే కొహామండ? అవ్వర్షై దెధుస్స గణునీ లినిచ్చెస్సు బోస్ గఱి వైన్ది. క్రి మహా బోయియి వైన్ది నేడ్ది? మొల కొహామండ ఆవుట? ఇన్ ఉతినీ దృష్టి ఆసు ప్రంగున కరనవి. మెనున లెవివ దేసి? ఇన్ ఉతినీ మొ విడిహం వడినవి.

ఇన్ మొక కియన కొంత తప కెనెకుగె హిత రిడెన్పా ప్రశ్నలునీ. మొ హామ్మిర్జువో మొహమ బణ కియనుప గియోతీ లీహమ ఆపేసిచేకుటియినీ ఉవరియి నేడ్ది? వైవియ - ధాగైబియ సంకల్పయ ఉవరియి. లెవతుయి బోసు పిల్లిమయ ఉవరియి నేడ్ది? లీఠకొంత మోక్ష లెవనునో కియల హితనవి. ఇన్ ఖరి గ్వాల్ల గొబికప మ్రుఖుణ దెనవి లినిచ్చెస్సు.

మతక తియాగనుప మొ ఖ్విన్ విహనుసేగె దేశునావ. సద్గిరమయ యి కరగెన పస్సకూలైనవి మత వ్యుత్తా వివిధ దేవల్,

විවිධ ආගම්, ආක්‍රමණ - විශේෂයෙන් ඉන්දියාවේ. එවකට භාරතයේ තිබුණු හින්දු - බ්‍රාහ්මණ ආගම හරහා ඒ වගේ අය මෙවට ඇවිල්ල පැවිදිවෙලා ඒ ගොල්න්ගේ සංකල්ප මෙකට ඒගොල්ලෙ ඇතුළු කරගත්ත. දැන් බුදු භාමුදුරුවා උපතින් හින්දුවෙක් හින්දු භක්තිකයෙක් තේදී? අම්ම, තාත්ත හින්දුනේ. ඉතින් බුදුන්වහන්සේ දහම් දෙපුවා. දහම් දෙසදී වැදුණෙ හින්දු ආගමට. කට උත්තර නැතිව හිටිය බුදු භාමුදුරුවා ඉන්නකම් බුදු භාමුදුරුවාත් එක්ක දිනන්ට බැරි හින්දු. පිරිතිවන් පාපු ගමන් අන්න නැගිටිවා, බුදු භාමුදුරුවා හින්දු. අහල තියෙනවද ඒ කරාව? බුදු භාමුදුරුවා හින්දු කියල ඒගොල්ලෙ කියන්නේ. නිකම් හිටියෙ නැ ඒ ගොල්ලෙ. පිළිමේ ගිහින් තියාගත්ත කොට්ලේ. එයා අපේ කෙනෙක්. එයා අපේ තමයි. අපි දැන් කියනවනේ බුදු භාමුදුරුවන්ගේ දේශනාවේදී වැදුණෙ ම ඔය ගොල්නටතෙන කියල. නැ. එහෙම තමයි එයා අපේ ආගම විවේචනය කළා. ඒ උණාට එයා හින්දු. එයා තමයි කවුද? හින්දු ආගමේ ඒ ගොල්ලෙ කියන්නෙන විෂ්ණු දෙවියන්ගේ නවවෙනි අවතාරය කියල. දැක්කද වේච්ච දේ. මෙන්න මෙක ඇවිත් තියෙනව අද වෙන කොට. එදත් මෙක තිබුණා. ඉතින් මෙන්න මේ විදිහට ඇවිල්ල දැන් ඒක හින්දු කරගෙන. හින්දු ආගමික ලක්ෂණ මෙකට ඇතුළු වෙලා. දැන් මේ ඔක්කොම සංකලනය වෙලා. මිගු වෙලා. දැන් මේ තුළයි ඉන්නේ. දැන් මේ තුළ මහා කාලාන්තරයක් ගත වෙලා, මහා සංස්කෘතියක් ගොඩනැගිලා. නවත්තන්න බැ. බුද්ධ නාමයෙන් අර හින්දු සහ නොයෙකුත් සංකල්ප හරහා ඇතිවුණා යම් යම් දේවල්. බුද්ධ වෙනුවට පිළිමයක් හදා ගත්ත. ධම්ම වෙනුවට චෙවත්තය නැත්තන්ම බුද්ධ ධම්ම සංස වෙනුවට චෙවත්තයයි, පිළිමයයි, බෝගහයි ගත්ත. ඉතින් බෝගස වට්ට බෝධිසරය, රන්වැට, දෙවැනි රන්වැට. රේගට පන්සල් සඳකඩ පහන, එතකොට කැටයම් කළාව, ගැහ නිර්මාණ දිල්පය. දැන් මොකද වුණේ මහා විශාල සංස්කෘතියක් ගොඩ නැගුණා. දැන් අද වෙන

කොට කාලාන්තරයක් ගතවෙලා. ඒහෙම වූණාට අනම්මනම් හැඳුවා. ඉතින් අහනව මේව හැඳුවෙ මේස්චියොඩ කියල. නෑ. ඒක තමයි වෙවිව දේ. වෙවිව වරද. නමුත් ඕක කරන්ට තරම් ගක්තියක් තිබුණේ නෑ. මේවට විරැදුද වෙන කොටසක් හිටිය. හික්ෂුන් වහන්සේලා හිටිය. රේරාඩ් සැබැඳු හික්ෂුන් වනගත වෙලා ඒ ගොල්ලා තමන්ගේ ගමන ගිය. අර එතනින් බැහැර වෙවිව කිසියම් කණ්ඩායමක් හරහා මේ වික ගොඩනැගුණා.

රට පස්සේ මොකද වුණේ? දැන් මොකද කරන්නේ? සංස්කෘතියට වැද වැද ඉන්නව. පැහැදිලිද කිවිව දේ? දැන් වදින්නේ මොක්ටද? සංස්කෘතියට. දැන් මම මෙහෙම දහම් දෙසදී සමහරු විරැදුද වෙනව. මේ හාමුදුරුවා මෙහෙම කරගෙන ගියෙක් එහෙම, අවුරුදු දෙදහස් ගණනක් රැකගෙන ආව සංස්කෘතිය ඉවරයි. හර ප්‍රශ්නයක් නේද? මම කරා කරන්නේ දහම. මේ බුදුන් වදාල ධර්මය. මම සංස්කෘතියක් ගැන කරා කරන්නේ නෑ. බුදු හාමුදුරුවා හින්දුවක් උපතින්. දහම් දෙසදී වැඩියෙන් ම පහර දුන්නේ කාටද? හින්දුන්ට. බුදු හාමුදුරුවා නොදැන හිටියද ඕක? බුදු හාමුදුරුවා හිතුව නම්, මම මේ ධර්මය දේශනා කරන්ට ගිහිල්ල මේ ධර්මයෙන් පිට ඉන්න අයගේ හිත රිදෙනව, ඒ ගොල්ලන්ගේ සංස්කෘතිය බිඳ වැවෙනව. මේක... හොඳ නෑ හිත් රිදුවන්ට, මම නිහඹ වෙලා පැත්තකට වෙලා ඉන්නව කියල හිතුව නම් අපිට අද ධර්මය තියෙනවද? නෑ. ඉතින් මටත් අද වෙලා තියෙන්නේ ඔය දේ තමයි. මමත් අද මේ ධර්මය දේශනා කළේ නැත්තම්, මටත් පුළුවන් කැලේට වෙලා හිටිය වගේ ඉන්ට. මට කරන්ට දේවලුත් තියෙනව. ඒක ප්‍රශ්නයක් නෙවෙයි. මම මේ මිනිස්සුන්ට අනුකම්පාවන් මේ දහම් දෙසන්ට ඉදිරිපත් වුණේ. ඉතින් මේක දේශනා කරන කොට අනිකත් දේවල්වලට පහර වදිනවා තමයි. ඉතින් ඒකට මම මොකද කරන්නේ නේද? සංස්කෘතියට වදින අය වදින්ට. මම කියන්නේ නෑ සංස්කෘතියට වදින්ට එපා කියල. සංස්කෘතිය එපා කියල. ඒක ඔය ගොල්ලන්ට අයිති වැඩික්. වදින කෙනෙක් වදින්ට.

නමුත් ඕසෙක ධර්මය නැ. ධර්මය කමයි මම මේ කියන්නේ. කැමති තම පිළිගන්ව. තෙරුම ගන්ව උත්සාහ කරන්ව. පැහැදිලි ද?

එතකොට මේ සංස්කෘතිය කතන්දරයක් නැ. අනික සංස්කෘතියත් තියෙන්නේ ලෝකය තුළ. දුක තමයි. අත හැරීම තියෙන්නේ. අරක අත හැරුල සංස්කෘතියක් බදාගත්ත ඒ පාර. භොඳට තියයි නේද, දුක? දැන් දුක වැඩිද? අඩුද? දැන් මේකනේ වෙලා තියෙන්නේ. සංස්කෘතිය බදාගත්ත. බොඳ්ධ සංස්කෘතිය වැවයි දාගැබයි බදාගත්ත. ගමයි පන්සලයි වෙතත්‍ය, බෝගහ, පිළිමය, සිංහල කම බදාගෙන ජාතිය එහෙන් බදා ගත්ත. රට, අපේ මහා ඉතිහාසය, මේ ඔක්කොම බදාන ඉන්නේ. දැන් මේ ඔක්කොලා ම මේක තුළ ඉදගෙන සැප භොයන්නේ. අද මේ රට ගිනි ගන්නේ ඒකතේ. උතුරේ යුද්ධ කරන්නේ, දකුණේ ගහගන්නේ නේද? මරාගන්නේ, විෂ්වල කරන්නේ මොකටද? මේ වැඩකට තැති කූණු කන්දල් ගොඩක් බදාගෙන. බුදු දහමට අනුව නම් මේව ඔක්කොම වැඩකට තැති විසි කරන්ව ඔනැද දේවල්. දැන් මේව බදාගෙන ඉන්නේ. අද මේවගෙන් මේදන්ට මිනැද කියන සංක්ලේෂය ගොඩනගාගත්ට ඔනැද කියන මහා දාරුණික බුදුන් වහන්සේ-ගේ දේශනාව හරහා ඒ අයගේ අනුගාමිකයේ වශයෙන් පෙනී-සිටිමින්, මුර දේවතාවේ වශයෙන් පෙනී සිටිමින් මොකද කරන්නේ? අරව ම පෝෂණය කරනව. ඒ කියන්නේ දුක පෝෂණය කරනව. මේ දුක නොවෙයිද මේ ඔක්කොම. දැන් බුදු හාමුදුරුවා දහම් දෙසද්දී පරම්පරා දෙකක් ඉවරයි. කෝලිය - ගාක්‍ය වංශ දෙක ම ඉවරයි. රාජ පරම්පරාවට මොකද වූණේ? තරගෙට දෙගොල්ලො දෙපැන්තන් පන්සිය පන්සිය මහණ උනා. එහෙම නේද පොන් සඳහන් වෙන්නේ? අන්තිමට මොකද වූණේ. ඉවරයි පරම්පරා දෙකම. දැන් සුද්ධේයිදන ගාක්‍ය පරම්පරාවේ ඔවුන්න හිමි කුමාරය සිද්ධාරථ ගොතම. එයා පැවිදි වූණා. රළුගට සුද්ධේයිදන රජ්පුරුවා හිතුවා දෙවෙනියා රාජුලට රජකම දෙන්ව. රාජුලත් මහණ

వ్రిణ్ణ. రీలుగా నన్దే కుమారయ. నన్దేను మహా వ్రిణ్ణ. ఇనే కూడా చిల్వినును దెన్ననె? ఉలురడి నేడ్ రాజు పరమిపర్యావ. ఇనే మెతున రాజు పరమిపర్యావద్? విమ్రుకుస్తియద్? మోకష్డ వ్రేగాను? రష్టకమధ్ విమ్రుకుస్తియద్? లీతమొకాం సంచేషాస్తియ ద్? శృతియద్ విమ్రుకుస్తియ ద్? ఇనే పేనవద్ వెనాస.

ఖ్రీస్తు ఖామ్రప్రాంతాలో మొ ధూమ దేశానా కలే మొ తరం విడిశేం దిగ్బంయకు పశ్చారకాల సంఘాన కరల. మొక లీతెర లెనాకల్ విఠరడి, మొ ఆరయ అశ్వాంగిక మార్గయ. లీతెర వ్రిణ్ణాల పసేస మొకను అత బరినావ. మోకడ్? ఆరయ అశ్వాంగిక మార్గయాను ద్వాకాయి. లీకను సంభవాయి. సంఘారయకు. ముల విశ్వరూపుస్తి సంఘాయాలను సంఘారయకు. మొకను ఆశ్రితెలెలా న్యాశ్రితెలెలా యనవ కవద్ బరి. మొక తియెనునె లీతెర లెనువ విఠరడి. కారే తియాన యనువ నెనెలెయి. మొకాల వ్రేడల ప్రేడల బరియనునె న్యా. విశ్వరూపుస్తి సంఘాయాల వ్రేడల ప్రేడల బరి యనునె న్యాతి కొం మొ గచ్ - గలే వ్రేడల బరియడిద్? ఇన్ ప్రాంతాలైద్ కియప్ర ద్యో? మోనవద్ తప తియెన ప్రాంతు? మం ధనునె న్యా. మం గొచికు కియాన కియాన యనవ. అఖిలాఖి ఆశ్రితి. అహనువ. ఖోడ్త హితనువ. భ్రగుకు అయి మొ ధూమ దేసాండ్ బరి ప్రాంత గొచికు లీనవా.

మొ లకుమొకాలమ అఖన దెయకు తమయి సంచేషాస్తియ. బరి జ్ఞానుద్రాం మం న్యా కియనునె న్యా. బలనువ మొ సంచేషాస్తియ ద్? అపాల వ్రేగాను లెనునె మోకష్డ కియలు? అపే పరమిపర్యావద్ ద్రగైలో ద్? నమ గెనియనువ ద్రగైలో ఉనువ చిన్యా. ద్రగైలో వ్రైచి వ్రైచియెను బడనువ చిన్యా. లిహెమ నేడ్, ద్వాకాడ్ - న్యాండ్? లీక ద్రగైల్ద, ద్రగైలో దెన్నన్డ వ్రైచియెను ద్వాక? ద్రగైలో దెన్నన కియనునె దెఱుణుయకు. తున్ దెన్నా కియనునె తున్ గుణుయకు. లీకు కెనెనెకుల విభా. బరిడ్? లీతమొక మొక వ్రైచివుమ బరి యిడ్? నికమి కాల్పనా కరల బలనువ అతబరినువడి తియెనునె. మొ చియల్ దే అతగ్గైరిమ తులయి తియెనునె. ఖ్రీద దేశాల పద్ధనాల లెనునె అఫ్ గ్గైరిమ తుల. అతగ్గైరిమ తుల కిషివకు ఉత్తిరి లెనునె న్యా. నివన తుల కిషివకు న్యా అల్లగానువ దెయకు.

අල්ලගන්ට දේකත් නැ. ඒකයි බුදු හාමූදුරුවෙන් දේශනා කලේ, මේ ධර්ම දේශනාව පවා අත හරින්ට ඔහු කියල.

ඉතින් ඒ තුළ මොන කතා ද මේ සංස්කෘතියයි, සිංහලයයි, සහසත්වයයි. අනන් මනන්. හැබැයි මේ මාර්ගයට යනකාට මය සියල්ල රැකෙන බවත් මතක තියාගන්ට. ඉහළ දේ ලොකු දේ කරන කාට පොචී දේ ඉඩේ රැකෙනව. මේ සංස්කෘතිය, මේ ධර්ම මාර්ගය තුළ ඉන්න අයගෙන් ඔය කිසිවක් විනාශ වෙන්නේ නැ. මේ ධර්මයෙන් පිට පැනුල.

දැන් අතිතය ගත්තහම මට මතකයි දැනට අවුරුදු තිස් පහකට හතුලිහකට පෙර ඔය පන්සල් බෝගස් ඔක්කොම තිබුණනේ. අපිත් ගියානේ පන්සලට අම්මලත් එක්ක ප්‍රං්ඡා කාලේ. අපිත් මල් පහන් පුජා කළා. බෝගහ ලගට ගියා. මලක් තිබිබා. පහනක් පත්තු කළා. ආවා. හැබැයි අපි බෝගහ ලගට ගිහිල්ල මොනවත් ඉල්පුවෙ නැ. ඒ කාලේ පිළිම ලගට ගිහිල්ල ඉල්පුවෙ නැ මොනවක් වත්. අපි ගරු කරා අපේ ගාස්තාන් වහන්සේට. අපි බෝගහට පුද සත්කාර කරා, එකට පිහිට වුණා කියල. ඒකේ යම්කිසි ඒ කියන්නේ ඒක ධර්මය නොවුණත් ඒකට අපට එකපාරට ම විරුද්ධ වෙන්ට බැ. මොකද? අපිට ඒක තියෙන ගමන් ම ඒ හරහා පන්සලෙන් ධර්මය ලැබුණා. එවකට හිටපු හික්ෂුන් වහන්සේලා අපිට ඇත්ත කියල දුන්නා. මට මතකයි, අපිට නොත්තුණාට මුළු ගම ම පෝයට බණ අහන්ට යන්නේ හාමූදුරුවන්ගෙන් පන්සලේදී. දැන් වගේ ගුවන්විදුලිවල රුපවාහිනීවල බණ නැ. හැමදාම බණ කියන්නේ නැ. පෝයට ගමේ පන්සලේ තමයි හාමූදුරුවෙන් බණ කියන්නේ. ගැඹුරු ධර්ම කිවිවා. මට මතකයි ගෙදර ඇවිල්ල අපේ අම්මල වැඩිහිටියා ඒ ධර්ම කරුණු සාකච්ඡා කරනව. ඉතා ප්‍රබල ගැඹුරු ධර්ම කරුණු. කොහොමද ප්‍රතිසන්ධියකින් දැරුවෙක් කළලයක් හටගන්නේ. මේ ඉතා ගැඹුරු දේවල්. ඉතින් වික්කුණාය එන හැටි ගන්ධාබිය කිය-කියා ඔය, දැන් මම ඒ රික විස්තර කියන්ට යන්නේ නැ. ඒ කරාව ඔක්කොම සම්පූර්ණයෙන් අපේ අම්මල එහෙම

ගෙවල්වල කරාවෙනව පහුවදා ඉදල. මට මතකය විතරයි තියෙන්නේ. මට එදා ඒවා තේරුණේ නැ. නමුත් ඒකෙන් අදහස් වෙන්නේ එවකට හිටපු හික්ෂුන් වහන්සේලා ඒ ගැහුරු දහම දේශනා කළා. ඒ තුළ අපේ සමාජයේ තිබුණා ඒ හැඳියාව, සාර ධර්ම ඔය කියන ධර්මතාවය තුළ හිටිය. අර වෙතත්, බෝගහ තිබුණට ඒවා පැත්තක තිබුණා. ඒවට වැන්ද, පූජා කරා අර කිසියම් විදිහකට නාමික වශයෙන්. නමුත් ධර්මය තුළ මේ ගොල්ලා හැසිරුණා. එවකට ඒ ගොල්ලා සංස්කෘතිය උඩින් තියාගෙන හිටියෙ නැ. සංස්කෘතිය තිබුණ් ධර්මය උඩින් තිබුණා. අද ධර්මය යට ගිහිල්ල සංස්කෘතිය ඉහළින් වැජ්‍යෙනව. ඒ නිසා තමයි මේ විනාශය වුණේ. පැහැදිලිද?

ඉතින් මෙන්න මේක තමයි වෙලා තියෙන වරද. මේක කවුරුත් කරා කරන්වත් බයයි. දැන් ඔය අපට ආපු ලිපිවලින් එහෙම ඔය යම් යම් සාකච්ඡාවලින් අදහස්වලින් අපට ජේනව හරි පුදුම බයක් තියෙන්නේ මේ අයගේ. මෙතෙන්ට මාව මුණ ගැහෙන්ට එන අය පවා කියන කතන්දර මේව. දැන් මේවා හරි අවුල් ජාලයක තියෙන්නේ. දැන් සික්කොම පිතාන ඉන්නේ බුද්ධාගම කියල කියන්නේ මොකක්ද? පිළිමයයි, වෙතත්, බෝගහයි. අපි පන්සිල් රකිනව. අපි පස් පවිවලින් වළකිනව. අපි අම්ම තාත්ත්ව සලකනව. ඔන්න බොඳීකම්, ඔව්වරයි.

දැන් මේ අවුල් ජාලයක් තුළ කොයි තරම් මිථ්‍යාවක ඉන්නවද කියල කියන්නේ, කොයි තරම් අන්ද තත්ත්වෙක ඉන්නවද කියල කියන්නේ මම හොඳ උදාහරණයක් කියන්නම්. මාව හම්බ වෙන්ට එක්තරා අවස්ථාවක තරුණයේ තුන් හතර දෙනෙක් ආව. ඇවිල්ල මට කිවිව: “අනේ ස්වාමීන් වහන්ස, හරි වැඩ්ඩෙන අපේ බුදු හාමුදුරුවා සෙරෙප්පුවල ආලා ඉන්නවනේ, සෙරප්පුවල අව්‍යු ගහල ඉන්නවා.” මම කිවිව: “වෙන්ට බැරි වැඩක්.” “නැ නැ අපි දැක්කනේ.” බුදු හාමුදුරුව-න්ග පින්තුරෙ සෙරප්පුවල තියෙනවලු. මම කිවිව කිසිසේත්

ම විය නොහැකියි. ඉතින් ඒ ගොල්ලො කියනව නැ දැක්කමයි කියල. මම කිවිව දැක්කද? භොඳයි කොහොමද කියන්නෙ මය සෙරප්පුවල තියෙන පින්තුරෝ බුදුහාමුදුරුවා කියලා? මම ඇහුව රට පස්සේ ඒ ගොල්ලන්ගෙන්, අවුරුදු දෙදහස් පන්සිය පණහකට පෙර ජීවත් වෙවිව උත්තමයෙක්. ඒ කාලේ මය රුපවාහිනීවත් එහෙම නැත්තම් මය කුමරා ගිල්පය තිබුණෙන් නැ. විතුරෙක්වත් ඇදල තිබුණ බවත් ජේන්ට නැ. දැන් පසු කාලීනව පිළිම හදගෙන විදිනව. එක එක රටවල සම්පූදායට අනුව එක එක විදිහයි. එකම රටේ වුනත් මුරති ගිල්පියා අනුව ඒකත් වෙනස් වෙලා කියනව. ඉතින් මය ගොල්ලො ඒක අල්ලන් කියනව ඒක එතන තිබුණා කියල. ඉතින් එතකාට වරද්දගෙන තියෙන්නේ කුවුද? මම ඇහුවේ ඒකයි. සෙරප්පුවල ඉත්තෙන “බුද්ධ” කියල කියන්නේ මය ගොල්ලොනේ. ඉතින් බුදු හාමුදුරුවන්ට අපහාස කරන්නේ ඒ සෙරප්පුවේ අව්‍යුත් ගහපු ඒ පින්තුරෝ දාපු කෙනාද? මය ගොල්ලොද? අපි “ඒ බුද්ධ” කියල කිවිවාත්තනේ ඒකට අපහාස වෙන්නේ. ඒ බුද්ධ නොවයි. මොකද කියන්නේ? තේරුණාද කියන දේ? ඒ බුද්ධ කියල පිළිගන්න තාක් කල් තමයි ඒ මනුෂ්‍යයට ඒ පින්තුරය වැදගත් වෙන්නේ. හැබැයි, ඒ තාක් දුරට තමයි අපි බුදුන් වහන්සේට කරන අගෞරවය කරන්නේ. ඒ බුද්ධ නොවේ? ඒක රුපයක් - දැක්කද? ප්‍රයුව වැඩුව තම් මය කතන්දරය වෙන්නේ නැ. ඒ ගොල්ලො කිවිව, නැ අපි දැක්ක සෙරප්පුවේ තියෙන්නේ එහෙමයි කියල. ඉතින් ඒ ගොල්ලො බොද්ධකම කියල අල්ලගත්තේ අර රුපය. මම ඒකයි කියන්නේ රුප වන්දනාවේ තියෙන වරද? අද වෙලා තියන දේ අද වෙලා තියෙන්නේ ප්‍රබල වශයෙන් මෙන්න මේක තුළ ධර්මය යට ගියා. මේවා මතුවෙන්ට මතුවෙන්ට ධර්මය යට යනව. ධර්මය යට කරන් ධර්මය මතයි මේ සංස්කෘතිය ගොඩනැගුනෙ. සංස්කෘතිය ඉහළ යන්ට යන්ට දැනම යට යනවි. වැළැලනව්. වල්විදිනව්.

තව පුද්ගලයෙක් ද්වෘසක් ඇවිල්ල මෙතන අඩනව. අහම්බන් දැකළ, පිණ්ඩාතයේ වචිද්දී දැකළ, ඇවිල්ල වැදල

කියනව: ස්වාමීන් වහන්සේලා වගේ අය තමයි අපට ඕනෑ කියල. ඉතින් වටින් - ගොඩින් කියන්ට පටන් ගත්ත. පස්සෙ මම කිවිව ඉතින් මට වැඩ තියෙනව කෙටියෙන් කියන්ට. මේ මොකක්ද කියන්ට යන්නෙන කියල? මෙයා කරාව පටන් ගත්ත. දැන් මෙයා අඩුනව. රෝ පස්සෙ අඩ-අඩා කියනව අනේ ස්වාමීන් වහන්ස, අපිට ආගම අදහන්ටත් නැතෙන. අපිට බුදු පිළිමයක් තියාගන්ටත් නැතෙන. ඉතින් මම ඇහුවා ඇයි ඉතින් ඔයාට ඉන්ට තැනක් නැදේද? කොහොද ඉන්නෙ? ලොකු පිළිමයක් ද ඔය කියන එක? තියාගන්ට ලොකු ඉඩක් ඕනෑද? මම ඔය වගේ ප්‍රශ්න ඇහුව. නැ. නැ. කියල දැන් මොකද මේ අඩන්නෙ? ත්‍රිකූණාමලේ අර TAXI STAND එකේ පිළිමයක් තියාගන්ට දෙන්නෙ නැ කියල දැන් මෙයා අඩුනව. මෙන්න බොද්ධිකම. හරිද? මම දන්නෙ නැ මේවා ආන්දේශ්ලනාත්මක ප්‍රශ්න. පොඩිචික් හිතන්ට. මේ පිළිමයේ හරි, මොකේ හරි එක, හරි බුද්ධ කියමුකො අපි, ආගමක් තියෙන්නෙ ජාතින් අතර ජන සමාජයක්, ජන කොට්ඨාසයක් අතර සාමය සමගිය සඳහාද? නැත්තම හේද හින්න වෙලා කාකොටා-ගන්ටද? කිසියම් කෙනෙක් ආගමක් ධර්මයක් අදහනවා නම් තව කෙනෙකුගේ හිත් රිදවෙන්ට, සමගිය නැති වෙන්ට, එක ආගම් කතුවරයාට කරන ලොකුම අගොරවයක්. මා දන්නා තරමින් කිසිම ආගමික නායකයෙක් එවැනි දහමක් දේශනා කරල නැ. සිද්ධාර්ථ ගොතම බුදුන් වහන්සේවත් ජේසුත්‍රාමාවත් මහමද්ත්‍රාමාවත් ඔය කිසි කෙනෙක් කියන්නෙ නැ ඔවා කරන්ට කියල. ඉතින් මෙන්න මේවා හිතන්ට පොඩිචික්. මේවා කියන කොට මගෙන් එක්ක සමහරු තරහවෙයි. දැක්කද වෙනස මොකද කියන්නෙ? මේව කරා කළ යුතුයි මම හිතන්නෙ. මේවට නිහඹ වෙලා ඉන්ට ඕනෑ නැ. මේ හැම එකක් ම අපි විවෘතව කරා කළ යුතු සි. මේ බුදු දහම. බුදුන් වහන්සේ අපිට කිසිවක් කරා කරන්ට එපා කියල කිවිවෙ නැ. ඕනෑම දෙයක් කරා කිරීමේ අයිතිය දිල තියෙනව. හැබැයි රාමුවක් දිල තියෙනව, සීමාවක්. මොකක්ද සීමාව? ඕනෑම විෂයක් කරා කිරීමේ සීමාවක් බුදුන් වහන්සේ අපිට දිල තියෙනව.

මොකක්ද ඒ සතර අගතියෙන් තොරව ජන්ද, දෝස, හය, මෝහ කියන ඒ හතරට නොවැටී මධ්‍යස්ථාව ඉදෑගත් ඕනෑම දෙයක් කරා කිරීමේ අයිතිය තියෙනව. ඒක නිසා මම නම් හිතනව අපි සැබැඳූ බොද්ධයෝ නම් මේ තරම් අවිහිංසාවාදී ධර්මයක් දේශනා කළ නෙක්ඩම්ම, අව්‍යාපාද, අවිහිංසා මේ තරම් දේශනා කරපු ගාස්තාවරයෙකුගේ ග්‍රාවකයෝ වශයෙන් කොහොර් කාගෙහර් හිත් රිදුවෙන යමක් කරා නම් ධර්ම විරෝධියි. මෙක ඇතිවුණේ ඇයි? ඔන්න ඔය කියන පුද් ප්‍රජාවලට යටවෙලා. ඔය කියන සංකේත වන්දනාවට ගොනු වෙලා, මිනිස්සුන්ගේ මතස අන්ධවෙලා මොටවෙලා ගොජ්-වෙලා. ඉතින් ඕක තමයි වෙලා තියෙන්නේ. එහෙම නැතිව වෙන කිසිම දෙයක් සිද්ධ වෙලා නැ. එතකොට දැන් පැහැදිලි ද?

දැන් අපි ගොඩක් දේවල් කරා කරා මේ ග්‍රද්ධාව ගැන කියන්ව හිහිල්ල. එතකොට භෞද්ව මතක තියාගන්ව. අපි ග්‍රද්ධාව කියල කියන්නේ කිසිසේත් ම හක්තිය නොවේ. විශ්වාසය නොවේ. විශ්වාස කරන්නේ නොදැන්නා දේ. නොදක්නා දේ. නොදන්නා අයට නොදක්නා අයට නොවයි මේ බුදු දහම. බුදුන් වහන්සේගේ ධර්මය දක්නා අයටයි, දන්නා අයටයි.

එ හින්ද ග්‍රද්ධාව වැඩිය යුතු, දියුණු කළ යුතු නිවනින් කෙළවර වන ක්‍රියාකාරී බුද්ධිමය ක්‍රියාවලියක්. ග්‍රද්ධාව මතක තියාගන්ව ඕනෑ, දනයක්. රස් කරන්ව. බුදු හාමුදුරුවා රස් කරන්ව කිවා අපිට දනයක් හැටියට. ග්‍රද්ධාව දනයක්, සීලය දනයක්, ක්‍රියා දනයක්, ප්‍රයුව දනයක්. එතකොට මේ සියලු දේ වැවෙන්නේ දනයක් හැටියට. මෙවට කියන්නේ, ආර්ය දනය කියල. ආර්ය දනය රස් කරන්ව. මේ ආර්ය දනය අතරෙන් මූලින් ම තියෙන්නේ ග්‍රද්ධාව. “සද්ධා දනා”. එ හින්ද මේ ආර්ය දනය රස් කරන්ව. මෙක දනයක් වශයෙන් රස් කරනවා කියන්නේ මෙක දිගින් දිගට ම ගෙනියනවා කියන එක. ඒක හින්ද හැකි තරම් දියුණු කරගන්ව

බලන්ට. මුළු ආරය අභ්‍යාංගික මාර්ගය කුළ ම තමයි මේකත් තියෙන්නේ. මේක ආරමහ වෙන්නේ මෙතනින්. මම කිවිව අර කළයාණ මිතු ආගුය, සද්ධරම ගුවණය, යෝනිසේ-මනසිකාරය, ධර්මානුධරම ප්‍රතිපදාව. ගුද්ධාව නිවතින් කෙළවර වෙන හැරී මම ඉස්සේල්ලත් පෙන්වල දුන්නා එකින් එකට.

එම් හින්ද පොඩිඩික් හොඳට මේ ධරමය ගුවණය කරල මේකෙන් ප්‍රයෝගනය ගන්ට අධිජ්‍යාන කරගන්ට. මේක වැඩිය යුතු ඉතුළු ධරමයක්, බල ධරමයක් බව මතක තියාගන්ට.

## 4. බුද්ධ ගාසනය

අද කරා කරමු අපි බුද්ධ ගාසනය ගැන. බුද්ධ ගාසනය පිළිබඳ ව, හැම දෙනා ම කරා කරනවා මේ අවුරුදුමේ. මොකද? බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණයට පත්වෙලා අවුරුදු දෙදාස් පන්සිය පණහක් ගත වන වර්ෂය නිසා.

මොකක්ද බුද්ධ ගාසනය කියන්නේ? දන්නා විදියෙන් අහල තියෙන්නේ මොකක්ද බුද්ධ ගාසනය? එක එක්කෙනා එක එක අදහස් දක්වයි, කිවිවොත්. අපි ඒ අදහස් පොඩිඩ් පැත්තකින් තියලා, අපි බලමු බුදු හාමුදුරුවො මේ ගැන මොකක්ද කිවේ තියල. මොකද උන් වහන්සේ අපේ ගාස්ත්‍රහන් වහන්සේ වශයෙන් උන් වහන්සේ කියන දේ තමයි, අපි පිළිගන්ව යින. එක තමයි හරි දේ.

බුදු හාමුදුරුවො මේක බොහෝම ලස්සනට පද හතරක ගාරාවකින් දේශනා කරලා තියෙනවා. කවුරුත් අහල ඇති. නිතර - නිතර අහල ඇති. මේ ගාරාව. හැමදාම ඇහෙනවා මං හිතන්නේ. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ර වැඩසටහන් අවසන් වෙන්නේ මේ ගාරාවෙන්. කවුරුත් දන්නව.

“සබෑ පාපස්ස අකරණ - කුසලස්ස උපසම්පදා

සවිත්ත පරියොදුපන - එත් බුද්ධාන සාසන”

එච්චරයි, පද හතරයි තියෙන්නේ. මොකක්ද “සබෑ පාපස්ස අකරණ” - සියලු පවි තොකරන්න, “කුසලස්ස උපසම්පදා” - කුසල් සම්පාදනය කරන්න, කුසල් වඩන්න, සිත පිරිසිදු කරන්න” “සවිත්ත පරියොදුපන” - සිත පිරිසිදු කරන්න, ඔව්වරයි. “එත් බුද්ධානසාසන” - මෙන්න මේක තමයි, සියලු බුදුවරයන් වහන්සේලාගේ දේශනාව. මේ තාක් ලෝකයේ පහළ වෙවිව සියලු බුදුවරයන් වහන්සේලාන්

අනාගතයේ පහළ වෙනතාක් බුදුවරයන් වහන්සේලාත් දේශනා කරන්නේ මෙවිවරයි.

මොකක්ද එතකොට සියලු පවි නොකරන්න, කුසල් වඩන්න, සිත පිරිසිදු කරන්න. මේක තමයි බුදුවරුන්ගේ අනුගාසනාව. මේකට තමයි මේ ගාසනය කියලා කියන්නේ. බුද්ධ ගාසනය කියලා කියන්නේ. අපි බුද්ධ ගාසනය කියලා කියනවා. බුද්ධානුගාසනාව කියලා කියනවා. එතකොට ගාසනය වෙන්නේ මේ වික.

අපි බලමු මොකක්ද බුදු හාමුදුරුවා කියපු ගාසනය කියලා විස්තරාත්මකව. පළවෙනියට කිවේ මොකක්ද? "සබ්බ පාපස්ස අකරණъ" - සියලු පවි නොකරන්න. ඇයි පවි නොකරන්ට කිවේ. දැන් මේ වාක්‍යය තුළ කියැවෙනවා පවි කරන්ට එපා කියලා. එපා කිවේ ඇයි? පවි කරන හින්ද නේදී? පවි කරන්නේ නැත්තම් පවි කරන්ට එපා කියල කියන්ට ඕන නැ නේ. එහෙනම් මේ මිනිස්සු බහුල වශයෙන් කරන්නේ මොකක්ද? කරන්නේ වැඩි හරියක් පවි, පාපකර්ම, පවිකම්. ඒක හින්ද බුදු හාමුදුරුවා කිවිව මේ පවි කරන එකෙන් වළකින්න. පවි නොකරන්ට.

පවි කරනවා. මොනවද පවි. දැන් බලමු මොනවාද පවි. පවිකම් මොනවද?

මිනිස්සු පවිකම් කරනවා, කය පාවිච්ච කරලා. රළුගට වවනය පාවිච්ච කරලා. රළුගට හිත පාවිච්ච කරලා. එතකොට මේ පවිකම් කරන්නේ මොනවින් ද? කයෙන්, වවනයෙන් සහ සිතින්.

එතකොට කය පාවිච්ච කරලා කරන පවිකම් තුනක් තියෙනවා. කවුරුත් අහල ඇති ප්‍රාණ සාතය - පර ප්‍රාණ නැසීම, අදත්තාදානය - නුදුන්දේ ගැනීම, කාම මිල්‍යාවාරය - පරදාර සේවනය. එතකොට මෙන්න මේ පවිකම් තුන මිනිස්සු කරනවා. මොකක්ද? ප්‍රාණසාතය, නුදුන් දේ ගැනීම සහ කාම මිල්‍යාවාරය. එතකොට මේ, කය පාවිච්ච කරලා කරන පවිකම් තුන. පාපකර්ම තුන.

ර්ලගට වවනය පාවිච්චි කරලා පාපකර්ම හතරක් කරනවා. ඒ මොනවද? බොරු කියනවා. කේලාම් කියනවා. පරුෂ වවන කියනවා. හිස් වවන කියනවා. එතකොට මේ තමයි, වවනය පාවිච්චි කරලා කරන පවිකම්. පාප කර්ම. බොරුකීමයි, කේලාම් කීමයි, පරුෂ වවන කීමයි, හිස් වවන කීමයි. එතකොට දැන් වවනයෙන් පාපකර්ම හතරක් කරනවා. කයෙන් පාපකර්ම තුනක් කරනවා. දැන් පාපකර්ම හතක් එතන තියෙනවා.

රට අමතර ව තව පාපකර්ම කරන තැනක් තමයි සිත. සිත පාවිච්චි කරලා පාපකර්ම තුනක් කරනවා. එයින් එකක් තමයි, දැඩි ලෝහය. ලෝහ කම, මසුරුකම. ඒක පවක්. පාපකර්මයක. ර්ලගට ද්වේෂය, තරහව, ද්වේෂ කිරීම, සිතින් කරන්නේ, ලෝහකම් කරනවා සිතින්. ර්ලගට ද්වේෂ කරනවා. රට අමතරව තව එකක් කරනවා. මිල්‍යා දාශ්ටීය කියලා ඒකට කියන්නේ. එතකොට මොකක්ද මිල්‍යා දාශ්ටීය කියලා කියන්නේ? මිල්‍යා දාශ්ටීය කියන එකත් බුදුහාමුදුරුවෙනා කිවිවා. එක සූත්‍රයක සඳහන් කරනවා, මිල්‍යා දාශ්ටීය කියල කියන්නේ මෙතන මේ සිතින් කරන පාපකර්මවලට තමයි.

මිනිස්සු හිතනවා දීමේ විපාක නැත. මහ දන් දීමේ විපාක නැත. මවට සැලකීමේ විපාක නැත. පියාට සැලකීමේ විපාක නැත. එතකොට කර්මය, කර්මවල එල විපාක නැත. මෙලාවක් නැත. පරලොවක් නැත. ර්ලගට මනාව පිළිපන්න මහණ බමුණුන් නැත. කියන විදිහේ ඔයවගේ කරුණු දහයක් බුදු හාමුදුරුවෝ දේශනා කළා. මෙන්න මේ වගේ අදහස් දැරීම මිල්‍යා දාශ්ටීය හැටියට. එතකොට මේ තමයි සිතින් කරන අක්ෂල්. පාපකර්ම තුන. මොකක්ද? ලෝහකම, ද්වේෂය, සහ මිල්‍යාදාශ්ටීය.

එතකොට දැන් පවිකම් දහයයි. කයෙන් කරනවා තුනක්, වවනයෙන් කරනවා හතරක්, සිතින් කරනවා තුනක්, පාපකර්ම දහයයි. දැන් මෙන්න මොයින් වැළකීම තමයි බුදුන් වහන්සේ දේශනා කළේ. මේ පවිකම් මෙව්වරයි තියෙන්නේ. මේට වඩා

පවිකම් නැ. එක එක්කෙනාට එක එක ඒවා රිංගවන්ට බැමෙකට. අයින් කරන්වත් බැ. පුළුවන්ද? බැ. අපට එහෙම ඇශේනවා. එකට ඉතින් කරන්ට දෙයක් නැ. බුදු හාමූදුරුවෝ නම් එහෙම කියලා නැ නේද?

දැන් අපට හැම වේලේම කයෙන් කරන පවිකම් තුන නම් ඇශේනවා. ප්‍රාණසාතය, අදත්තාදානය, කාම මීට්‍රාවාරය. ඊෂිලගට පවි කම් හැරියට වචනයෙන් පාපකර්ම හතරක් කරනවා වුණාට අපට ඇශේන්නේ බොරු කියන්ට එපා කියන එක විතරයි. එතකොට අද බොහෝ දෙනෙක් දන්නේ නැ කවුරුත් දන්නේ නැ කේළාම කීම බරපතල අකුසලයක් බව. නිරයට යන නිරයගාමී අකුසලයක් කියල දන්නේ නැ. පරුෂ වචන කීම අපායට යන්ට තරම් දුගතිගාමී අකුසලයක් කියල දන්නේ නැ. හිස් වචන දෙඩීම. දෙලොවට නැති වචන කියමින් කාලය ගත කිරීම පාපකර්මයක් කියලා කවුරුත් දන්නේ නැ.

දැන් මේ විදිහට අපට බැ. බුද්‍යාමූදුරුවෝ කිවිවා. පැහැදිලිව ම වචනයෙන් පාපකර්ම හතරක් කරන බව. බොරු කීම, කේළාම කීම, පරුෂ වචන කීම, හිස් වචන කීම. මේ හතර ම පවිකම්. එතකොට සිතින් කරනවා ලෝහකමයි ද්‍රව්‍යීය කිරීමයි, මීට්‍රා දාෂ්ටීයයි. දැන් ඒකයි මම කිවිවේ. මේවගෙන් එකක්වත් අතහරින්ට බැ. මේ දහයම පවිකම්. ඇතුළු කරන්වත් බැ. බොහෝ දේවල් ඇතුළු කරන්ට වීරිය කරනවා. නම් වශයෙන් සඳහන් කරන්වත් පුළුවන්, ඕන නම්. එතකොට කයෙන් කරන පවිකම් තුනයි. වචනයෙන් කරන පවිකම් හතරයි. සිත, මනස, මොළය පාවිච්ච කරලා කරන පාපකර්ම තුනයි. මතෙක කරම - මතෙක කරම. එතකොට මනස පාවිච්ච කරලා කරන පාපකර්ම තුනයි, මෙතන මේ මීට්‍රාදාෂ්ටීය කියලා කිවිවේ, මේවා නියත මීට්‍රාදාෂ්ටී. ඒවය දැන්.... කරමය කරමල්ල නැ කියන එක, මවට සැලකීමේ පලක් නැ කියන එක, පියාට සැලකීම පලක් නැ කියන එක, දන් දීම පලක් නැ කියන එක, මනාව පිළිපන්ත මහණ බමුණන්

නැතැයි යන්න පිළිගැනීම, මේවා බරපතල පාපකරම, මනසින් කරන. මෝකද? ඒ අයගේ මනස ඉතා ම දුරවලයි. ඒකයි හේතුව. එවැනි මනසක් තියෙන අය සුදුසු නැ මනුෂා ලෝකට. ඒකයි ඒවා පාපකරම කියලා කිවිවේ. ඒවා දැඩි ලෙස බලපානවා නියත මිථ්‍යාදාශේරියට. බුද් භාමූදරුවා දේශනා කරනවා ඒ කියන්නේ ඉතා ම දුරවල මානසිකත්වයක් ඇති මනසින් කරන්නේ. ඒවා කරන අයගේ අතින් විශාල වශයෙන් පාපකරමයි සිද්ධ වෙන්නේ. ඒකයි, මම එහෙම කිවිවේ. කොහොම ව්‍යුණත් මෙන්න මේ කියපු පාපකරම දහයයි තියෙන්නේ. මේකට ආය අලුතින් ඒකතු කරන්ට දෙයක් නැ. අඩු කරන්ටත් බැං. මම අර කිවිවේ වචනයෙන් කෙරෙන හතරෙන් එකයි දැන් කියුවෙන්නේ. ඉතිරි තුන අත හැරලා. ඒක බරපතල වරදක්. රේඛගට නැති දේවල් එකතු කරන්ට යනව. උදාහරණයක් හැරියට, මම මේක මුලදිත් කරා කළා. මේවා කරන කොට බොහෝ අයට බොහෝ ප්‍රශ්න මතුවෙනවා. පාපකරම කියලා බුදුහාමූදරුවා දේශනා කරපු නැති ඒවා රිංගවන්ට උත්සාහ කරනවා. සාපුරුව ම දැන් මෙතන කොතනකවත් තියෙනවද? කියුවෙන්නේ නැ තේ. නැ. දැන් මම මේවා කියන්ට ඕනෑ. කොතනක හරි මේ දහයේ තියනවද සුරාපානය කරන එක - මත්පැන් පාවිච්ච කිරීම පාපකරමයක් කියලා. නැ. එතකොට අද හරි මහත් ආන්දෝලනයක් මේ බොඳයා රේඛගට හදාගෙන ඉන්න එකක් තමයි මාංස හක්ෂණය. මස් මාංස අනුහවය. මේක තියෙනවද මේක පාපකරමයක් කියලා. මං මේ කියන්නේ හොඳට මතක තියාගන්ට මම මේ දෙක අනුමත කරනවා එහෙම නෙවයි. මතක සුරාපානය හොඳයි කියන්ට යනවා නො වෙයි. එතකොට සුරාපානය හොඳයි කියන එක නෙවේ. මිනිස්සු කොහොමත් මත් වෙළයි ඉන්නේ. රට අමතරව මත් වෙන්ට දෙයක් නැ. ධනය නිසා, කුලය නිසා, බලය නිසා, වෙන වෙන හැකියාවන් නිසා, උගත්කම නිසා, රේඛගට රුප ස්වභාවය නිසා ඔය වගේ නොයෙකත් දේවලින් මත්වෙළයි ඉන්නේ. ඔය අතරට ආය තව මේ විෂ ද්‍රව්‍ය ඇතුළු කරගෙන මත්වෙන්ට ව්‍යවමනාවක්

නැ. ම. ඒකයි කිවිවේ. මගේ ඒකට ගැටලුවක් නැ. නමුත් ම. මේ කියන්ට යන්නේ අපේ සැබැං පිරිසිදු බුදු දහම බුද්ධ දේශනාව මතු කරගෙන යන කොට, අපිට මේ බැහැරීන් බාහිරීන් ආපු බුද්ධ දේශනාවට අඩංගු නොවන මේ බාහිර දේවල ඉවත් කරන්ට වෙනවා. ඒකයි මම නිශ්චිතව ම කිවිවේ. අද භූගාක් අය හිතාන ඉන්නව අරක්කු බොන්නේ නැත්තම් ඒක තමයි බොද්ධකම. අරක්කු බොන්නා නම් ඔහු අන්තයට ම දාලා හෙළා දැකළ කථා කරනවා. මේ වගේ බොහෝ දුර්වල තැනුත් හොඳ තැනුත් තියෙනවා. දෙක ම අපිට කථා කරන්ට වෙනවා. පසේසේ ද්විසක කථා කරමු. නමුත් අපි බලෙන් ඇතුළේ කරන්ට යන්ට ඕන නැ. මේ පාපකර්ම දහය තුළ කොතනකවත් මත්පැන් මත්ද්වා භාවිතය සඳහන් කරලත් නැ. මාංස භක්ෂණය සඳහන් කරලත් නැ. ඒ නිසා මේක කාවත් ඇතුළේ කරන්ට බැ. මොකද මෙතනට ඇවිල්ලා මගේත් එක්ක වාද කරන අය ඉන්නවා, සමහරු. වාද කරලා වැඩික් නැ. මොකද? මේ ධර්මය මගේ නොවේ. මේ කථා කරන්නේ බුද්ධ දේශනාව. මගේ දේශනාවක් නොවේ. බුදු භාමුදුරුවෙන් කියලා තැනි එකයි මම මේ කියන්නේ. පිරිසිදු, පිළිගන්ට පුළුවන්, සාධාරණ, පෝතපත මූල ගුන්පවල ඒ කියන්නේ පැරණි බුදු දහමේ බුද්ධ දේශනාව තුළ අපට අල්ලගන්ට පුළුවන් තැනැත් නැ. මේව ඇතුළේ කරන්ට රිංගචිත්වන්ට පුළුවන් කමක්ත් නැ. දැන් පැහැදිලි ද කිවිව දේ? එකයි මම කිවිවේ මේ පාපකර්ම දහය ඉතා පැහැදිලිව ම. මතක තියාගන්ට මේ දහයෙන් එකක්වත් අත හරින්ටත් එපා. ඇතුළේ කරන්වත් එපා. බුදු භාමුදුරුවෙය් කිවිව නම් ඒ කිවිව ම තමයි. ඒ හින්දා මේ එකක්වත් අත හරින්ටත් එපා. ඇතුළේ කරන්ටත් එපා.

එතකොට මේ පවිකම් දහය කරපුවහම මොකද වෙන්නේ? මේ පවිකම් දහය කරන මිනිස්සු දුගතිගාමී. දැන් මිනිස්සු මේවා තමයි කර-කර ඉන්නේ. වැඩි හරියක් කරන්නේම මේවා. වැඩිහිරයක් මේ පාපකර්මවල තමයි ඉන්නේ. ඒකට හේතුවක් තියෙනවා. මේ දේශනාව අගට යන

කොට තේරයි, ඇයි හේතුව කියලා. එතකොට මෙකෙන් වළකින්ට කිවා. මෙවා කරන නිසයි වළකින්ට කිවේ. මෙවා තොකරනවා නම් බුදු භාමුදුරුවන්ට මෙවා කියන්ට වුවමනා-වක් නැ. හැම වේලේ ම මේ දහය කර ඉන්නේ නැ. ඒ ඒ අවස්ථානුකූලවයි. ඒ කියන්නේ හැම වේලේ ම ප්‍රාණසාතය කරන්නේ නැ. ලැබේවිට වෙලාවට, වෙලාවක් ආවා ම තමයි කරන්නේ. සොරකමට, ඉතින් ඒ වගේ තමයි කාමයේ වරදවා හැසිරීමට, බොරු කියන්ට, කේලාම් කියන්ට, පරුෂ වචන කියන්ට, හිස් වචන කියන්ට මේ හැම එකකට ම අවස්ථාවක් ලැබෙන්ට ඕනෑ. ඉතින් එතකොට මෙවා කරනවා. මෙවාගෙන් වළකින්ට තමයි බුදුභාමුදුරුවෝ කිවිවේ.

පළවෙනියෙන් ම “සබිඛ පාපස්ස අකරණ” කිවිව තැන, පවිකම් කිවිවේ ඒ දහය වුනාට මෙතන පොඩි වෙනසක් තව කරන්ට වෙනවා. මම මේ පවිකම් දහය විස්තර කළේ. එතකොට හොඳට මතක තියාගන්ට මේ දහය කරන මිනිස්සු අනිවාරයයෙන් ම දුගතිගාමී. සතර අපායට යනවා. රළගට ඒ ඇයි? මෙවා කරන මිනිස්සු මනුෂ්‍යත්වයටත් නිගා දෙනවා. මනුෂ්‍යත්වයට සුදුසු නැ. දැන් මෙවායින් වළකින්ට කියලා කිවිවා. මෙවායින් වැළකුණා නම් මොකද වෙන්නේ? ඔවුන් අනිවාරයයෙන් ම සුගතිගාමී. ඒ කියන්නේ, රළගට උත්පත්තිය ලබන්නේ, මනුෂ්‍යයේ වශයෙන්. එහෙම නැත්නම් දිව්‍ය ලෝක හයක් තියෙනවා. දිව්‍ය ලෝක හයේ හෝ අර කියපු මිනිස් ලෝකයේ තමයි උත්පත්තිය ලබන්නේ. දුගතියකට යාමක් නැ. එතකොට මේ පාපකරම දහයෙන් වැළකිවිව කෙනා, අනිවාරයයෙන් ම ඔහු ලග මනුෂ්‍ය ධර්ම තියෙනවා. මේ පවිකම් කරන මිනිස්සු ලග මනුෂ්‍ය ධර්ම නැ. පැහැදිලි ද? මනුෂ්‍ය ධර්ම නොවේ මේ පවිකම් කරනවා නම්. මෙවා කරන කෙනා මනුෂ්‍ය ධර්මවලට අයිති දේවල් කරන කෙනෙක් තොවෙයි. ඒ නිසා තමයි ඔවුන් නිරයට යන්නේ. මනුෂ්‍යත්වයට සුදුසු නැ. දානවා පළුලෙහාට පැහැදිලි ද? මෙවායින් වැළකුණා නම්, ඔවුන් සැබැ මනුෂ්‍ය

ඩරම තියෙන අය. ඔවුන් මත්‍යාපනයට සූදුසූයි. එට ඉහලට යන්ටත් ඒ පුරන ප්‍රමාණය අනුව සූදුසූයි. ඒ තිසා තමයි ඔවුන්ට සූගතිගාමී වෙන්ට පුළුවන් වෙන්නේ. පැහැදිලි ද කිවිව දේ?

මං මේ කිවිවේ දේශනාවෙන් වුට්ටිතක් පොඩිඩික් වෙනසක් කරලා. පවිකම් දහය ගැන කියන්ට ඕන හින්දා. මේකේ ගැටලුවක් තියෙනවද? මේ පවිකම් දහයේ? එතකොට මෙයින් වළකින්ට කිවිවා බුදු භාමුදුරුවෝ. දැන් “සබ්ඛ පාපස්ස අකරණු.” කිවිව තැන මෙතෙන්දී හැබැයි මේ ගාර්යාවේදී අපට ගන්නකොට ගන්ට වෙනවා මේ පවිකම් දහය ම නෙවේ මෙතන අදහස් වෙන්නේ. “සබ්ඛ පාපස්ස අකරණු.” කිවිව තැන. මොකද? මේක තනි පදයක් වශයෙන් දේශනා කරනවා නම් කවුරු හරි, ඒක වැරදියි. බුද්ධ දේශනාවක් හැම වෙලාවක ම ගන්ට ඕන සම්පූර්ණ දේශනාවක් හැරියට එකට. සමස්තයක් වශයෙන් එකට ගන්ට ඕන. අපිට ඕන ඕන විදිහට එක එක පදය එක එක බණ්ඩය එහෙම නැත්තාම් ජේද වශයෙන් අරගෙන දේශනා කරන්ට ගියෙන් ඒක වැරදියි. ඒක ඩරමය විකාති කිරීමක්.

දැන් මෙතනදී මොකක්ද “සබ්ඛ පාපස්ස අකරණු.” කිවිවේ? පවි දහය ම ගැන නොවේ මෙතන කිවිවේ. කයෙන් වෙන අකුසල් තුනෙන් සහ වචනයෙන් වන අකුසල් හතරෙන් වළකින්ට කියල. මෙයින් අදහස් කළේ කය සහ වචනය සංවර කරගැනීමයි. මොකද? මනසින් වන පාපකරුම මෙතනට ඕනෑ නැ. මොකද රේඛ පද දෙකට යනකොට ඒකේ තියෙන හින්දා. පැහැදිලි ද කියපු දේ? පාපකරුම දහයි බුදුන් වහන්සේ දේශනා කලේ. ඒ දහයෙන් මෙතන අදහස් කළේ මොකක්ද? “සබ්ඛ පාපස්ස අකරණු.” කියල කිවිවේ කයෙන් වෙන පාපකරුම තුනෙන් සහ වචනයෙන් වෙන පාපකරුම හතරෙන් වළකින එක. කොට්ඨාසින් ම කියනාව නම් මේක තමයි ශිලය. කය සහ වචනය සංවර කරගැනීම. පැහැදිලි ද? එතකොට තේරෙනවද කියපු දේ?

එතකොට බුදුභාමුදුරුවා මොකක්ද කිවේ? මේ ගාර්යාවේ මුලින් ම කිවිව “සබ්ඛ පාපස්ස අකරණු.” එහෙනම් ඉස්සර

වෙලා අපි මොකක්ද කළ යුත්තේ? කය වචනය දෙක සංවර කරගැනීම. රට පස්සේ මොකද කරන්නේ?

දැන් මතක තියාගන්ට මෙතන පවිකම් දහය ගැන මම කරා කළා. මේ පවිකම් දහය එතකොට මේ දහය කිරීම පවි හැරියට සැලකුවා. මේවා දිගෙනිගාමී. රට අමතරව පින් කියලා දෙයක් කරන්ට තියෙනවද අපට? මොනවද පින් වෙන්නේ? මේ පවිකම් දහයෙන් වැළකීම ම පින. පැහැදිලි ද කියපු දේ?

දැන් ගොඩක් අයට ගැටලු මතුවෙනවා මේ පවි මොනවද? පින් මොනවද කියල. මොකද? අපිට අහන්ට ලැබෙන්නේ එහෙමතේ. “සබ්ඛ පාපස්ස අකරණ” කියලා ඔය ගාරාව කියලා පවිකම් කරන්ට එපා කිවිව. රළුගට “කුසලස්ස උප සම්පදා” කුසල් වඩින්න කිවිව. පින් කරන්ට කිවිව. පවිවලින් වළකින්න, පින් කරන්න කිවිව කියල තමයි කියන්නේ. නැ මේ පළවෙනි තැන ම කියනව “සබ්ඛ පාපස්ස අකරණ” කියල කිවේ පාපයන්ගෙන් වළකින්ට. එතකොට පවෙන් වැළකීම ම පින වෙනවා. නැ ම. මේ කියන්නේ මේ ගාරාවෙන් පිට තැනක ඉදාලා හොඳු? මේ පවිකම් දහය ගැන කියපු තිසා. මේ පවිකම් දහයෙන් වැළකුනා නම් ඒක පින. රට වඩා පිනක් ලෝකයේ තවත් නැ. පැහැදිලි ද කියන දේ?

මය දත් දෙන ඒවා, ඔය බණ කීම, කයින පින්කම් වෙහෙර විභාර කරවීම්. එතකොට ඔය අට මහ කුසල් කියල ඔය නොයෙකුත් තියනවනේ පින්කම් කියල. ඔය පින්කම් ඔක්කොට ම වඩා ඉහළින් තියෙන්නේ මේ පින්කම්, මේ පවි දහයෙන් වැළකීම. පැහැදිලි ද කිවිව දේ?

දැන් දානය, ඉස්සරවෙලා කියපු පින්කම් සියල්ල වැටෙන්නේ දානයට. ඔය අට මහ කුසල්, කයින පින්කම්, ඔය පන්සල් වෙහෙර විභාර කරවන පින්කම්, එතකොට ඔය ඔක්කොම වැටෙන්නේ දානවලට. දානයට වඩා ඉතා ම ඉහළයි සිලය. නැත්තම් කයෙන් සහ වචනයෙන් වෙන, මනසින් වෙන පවිකම්වලින් වැළකීම. එතකොට මේ පවිකම් කිරීමෙන්

නිරයට යනවා. මේවා පවි. මේවායින් වැළකීම තමයි පින්. ආයෝ කිසි කරාවක් නෑ. ඉහළ ම පින හොඳද? පින්කම් වෙන්නේ පවි දහයෙන් වැළකීම. පැහැදිලි ද කියපු දේ? ආය කාටවත් ගැටලු තියෙන්ට බැ මොනවද පවිකම්. මොනවද පින්කම් කියලා. පැහැදිලි ද?

මේ දහයෙන් වළකින එක ද ලේසි මේක කරන එකද ලේසි යමක් කරන එක ද ලේසි නොකරන එකද ලේසි ම. දන්නෑ.. මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නෙ - හරි නම් වෙන දෙයක් ගත්තොත් කියන්නේ කරන එක අමාරුයි, වළකින එක ලේසියි කියල. හැබුයි, දැන් මේක තමා අමාරු මේ පවිකම් දහයෙන් වළකින එක අමාරුයි. කරන එක ලේසියි. ඇයි? මිනිස්සු පුරුදු වෙලා තියෙන්නේ, මේවා කර-කර ඉදලා මේකෙම හිත තියෙන්නේ. අනික ඉතින් මතක තියාගන්ට ඕන. මේ කොවිචර කුවරු මේ සිල් රකින්ට කිවත්, මේවා කරන්ට එපා කිවත මේවා කරන්ට හේතුවක් තියෙනවා. මොකක්ද හේතුව? මේවායේ පොඩි ආස්වාදයක් තියෙනව. නැද්ද? ඒකයි හේතුව. මේවායේ ආස්වාදයක් තියෙනවා. පවිකම්වල එවෙලෙට තාවකාලික හෝ සූජා ආස්වාදයක් තියෙනව. දිගුකාලීනව මහා ආදිනවයක් තියෙනවා. එක දන්නේ නෑ සමහරු. සමහරු දැනුගත්තත්; කමක් නෑ... අද ඉදල මේක කරලා නැතිවුණත් කමක් නෑ කියලා ගක්තිමත් නැති මානසිකත්වයක්, හැකියාවක් නැති ආත්ම විශ්වාසයක් නැති පුද්ගලයෝ එහෙම හිතනවා. නමුත් මේවා කරන්නේ කිසියම් ආස්වාදයක් තියෙන හින්දා. අපි එකක් මතක තියා ගන්ට ඕන. හැබුයි මතක තියාගන්ට ආස්වාදයට වඩා ආදිනවය විශාලයි. ඒ නිසයි, මේක එපා කියලා කියන්නේ. මිනිස්සු දන්නේ නෑ මෙතනින් එහාට යන්ට තියා නම් තියෙන සැපය. මෙයින් වැළකුණා නම් තියෙන සැපය දන්නේ නෑ. ඒ පුරුද්ද නැති හින්ද.

එතකොට කොහොම වුණත් මේ පවිකම් දහයෙන් වැළකුණා නම් ඒක තමා පින. එතකොට පවි පින් ගැන ආය ගැටලුවක් තියෙන්ට බැ. මේ දහය කලුත් නිරයට යනව. අන්න, මේ පවි දහයෙන් වැළකුණාත් ඔවුන් සුගතිගාමී. ඔන්න

පින් හරිනේ. හැබැයි එතකාට “සබෑ පාපස්ස අකරණ” කිවිව තැනා පවිකම් හතයි වැවෙන්නේ. මොකද මතෙශ් කරම මෙතන ගැනෙන්නේ නැ. මනසින් කරන පවිකම් තුන වැවෙන්නේ නැ. කයෙන් සහ වචනයෙන් කරන පාපකරම හත තමයි මේ කිවිවේ. මේ පාපයෙන් වැළකින්ට කිවිව. කය වචන දෙක සංවර කරගන්ට කිවා. පැහැදිලි ද දැන් එතකාට.

රට පස්සේ දෙවෙතියට බුදු භාමුදුරුවෝ දේශනා කළා ඒ ගාර්ංචේ දෙවැනි පදිය. මොකක්ද කිවේ? “කුසලස්ස උපසම්පදා”. දැන් මේ කය වචනය සංවර කරලා අත පය බැඳුගෙන පැත්තකට වෙලා ඉදලා හරියන්නේ නැ. මේ දහම රට වඩා ගැඹුරු දෙයක් බුදු රජාණන් වහන්සේ දේශනා කලේ. අර පවි දහයෙන් වැළකිලා දිව්‍ය ලෝකේ යන්ට කියලා කියන්ට බුදුවරු පහළ වෙන්ට ඕනෑ නැ. මොකද ඒවා අනික් ආගම්වලත් තිබුණා. බුදුවරු පහළ වූණත් අනික් ආගම්වලත් මේවායින් යම් යම් දේවල් අඩුවැඩි වශයෙන් තිබුණා. බුදුන් වහන්සේ තරම මේ වගේ අංග සම්පූර්ණව ක්‍රමවත් ව දේශනා වෙලා නොතිබුණට අඩු-වැඩි වශයෙන් යම් යම් අඩුපාඩුකම් දුරවලකම් මධ්‍යයේ නමුත් ඔය පවිකම් සහ ඔය පින්කම් ගැන මිනිසුන්ගේ යම් යම් අවබෝධයක් තිබුණා එදා. නමුත් බුදු භාමුදුරුවෝ මේක අංග සම්පූර්ණව ක්‍රමවත්ව සකස් කළා. දැන් මෙතන මේ පවිවලින් වැළකිලා පින්කම් විතරක් කරකර ඉදලා හරියන්නේ නැ. මොකද අද දේශනාවේ දැන් මේ යන්නේ වෙන තැනැකින්. වතුරායී සත්‍යය දේශනාවෙන් නොමේ. ආර්ය අෂ්ට්‍රාගික මාර්ගයෙන් නොවන හින්ද. මොකද? මේවා අවශ්‍ය වෙන්නේ දුක නිසා. දුකින් ගැලවෙන්ට අපි යන්නේ. සසර දුකින් ගැලවෙන්ට යන්නේ. ඉතින් ඒ නිසා ඉස්සර වෙලා කරන්ට ඕන කය වචනය සංවර කරගැනීම. රේගට අපි මෙතනින් නැවතිලා හරියන්නේ නැ. අපි රේග පියවරට යන්ට ඕන. මොකට ද මේක කරගන්නේ? මොකට ද අපි කය - වචන සංවර කරගන්නේ? රේග පියවරට යන්ට ඕන හින්ද.

මොකක්ද රේලුග පියවර “කුසලස්ස උපසම්පදා” ආ... දැන් ඉස්සර වෙලා කිවා පවිකම් කරන්ට එපා. මේ බුද්ධ දේශනාව හරි ගාමභිරයි. ඩොඳට බලන්ට තියෙන බුද්ධීමත් ස්වභාවය. පවිකම් කරන්ට එපා කිවිවා එව්වරයි. ආයේ පින්කම් ගැන කියන්ට ගියේ නැ. පවිකම් නොකළා නම් එක ම පින. දැක්කද? හරි කෙටියි. බලන්ට කොට්ඨර ඉගෙනගන්ට දේවල් තියෙනවද කියල නේද? පවිකම් කරන්ට එපා කිවිවා. එහෙනම් හරි ආයේ පින්කම් ගැන කිය-කියා ඉන්ට ඕනෑම නැ. එතන ම පින. පවි නොකිරීම.

**පූජ්‍යනයක් :-** පන්සිල් ගන්න ඕනත් නැද්ද?

**පිළිතුර :-**

ආයේ ගන්නේ කොහොන්ද? සිල් ගන්නේ කබේන්ද? ගන්ට තැනක් තියෙනවද? ගබඩා කාමරයක. කොහො හරි රස් කරල. ආයේ ගන්ට දෙයක් නැ. මේක නොකර ඉන්ට. එව්වරයි. ආයේ වදින්ට පුදන්ට මොකවත් නැ. මේ රික මය කියපු දහය නොකර ඉන්ට. දහයෙන් මේ හත නොකර ඉන්ට. කය-වචන දෙක සංවර කරගන්ට. ඔන්න පින. පවින් වැළකුණා.

රේලුගට කියනව කුසල් වඩන්ට. මොකටද කුසල්? කුසල් නැ මිනිස්සු ලග. කුසල් නැ. කුසල් තිබුණා නම් කුසල් වඩන්ට කියන්නේ නැතෙන බුදු හාමුදුරුවේ. කුසල් නැ. එහෙනම් මොනවද තියෙන්නේ? අකුසල්. දැක්කද වෙනස? දැන් අතන පවි ගැන කියල පවි කරන්ට එපා කිවිව. එතන පවි නොකිරීම ම පින. පින් පවි දෙක එතනින් ඉවත් වෙන්ට ඕනෑම. ආයේ මෙතෙන්ට ගේන්ට ඕනෑම නැ. එහෙම කියපු බුදුන් වහන්සේ රේලුගට කියනව සියලු කුසල් වඩන්ට. ඇයි කුසල්. අපි ලග කුසල් නැ. මිනිස්සු ලග කුසල් නැ. ඒ හින්දා කුසල් වඩන්ට කිවිවා. කුසල් නැත්තම් මොනවද තියෙන්නේ? අකුසල්.

මින්න රේලුගට පූජ්‍යනයක් එනවා. මොනවද කුසල්? මොනවද අකුසල්? දැන් මිනිස්සු ලග තියෙන දේ අපි කරා කරමු. තියෙන්නේ අකුසල්. කුසල් නැ. එහෙනම් දැන් කුසල්

වඩන්ට කියනවා. කුසල් නැති හින්ද තියෙන්නේ අකුසල්. මොනවද අකුසල්? පස්ද්ව නිවරණ. (වැඩසටහනට සාකච්ඡාවට සම්බන්ධ කෙනෙකු) ඩිවි. පස්ද්ව නිවරණ කියල තමයි ලේසියෙන් අපට කියන්ට තියෙන්නේ. මොනවද මේ?

ඔව්. ඇසින් රුප දැකළ ඇස පිනවන්ට තියෙන ආගාව, රුප දැකීම සැපයි. ආස්වාදුපතකයි. ඉතින් අපි මිනිස්සු කරන්නේ ඒකම පස්සේ පත්තනවා. තමා ප්‍රිය කරන රුප පස්සේ දහ අතේ දුවනව, ඇස පිනවන්ට. රළුගට කනින් ප්‍රිය ගබා අහල කන පිනවන්ට තියෙන ආගාව, ආස්වාද කිරීමට තියෙන ආගාව, නාසයට තමා ප්‍රිය කරන ගන්ධයන් ලබා දිල නාසය පිනවන්ට තියෙන ආගාව. ආස්වාද කරන්න තියෙන ආගාව. දිවට තමා ප්‍රිය කරන රසයන් ලබා දිල දිව පිනවන්ට තියෙන ආගාව, රළුගට කයට තමා ප්‍රිය කරන ස්පර්ශයන් ලබා දිල කය පිනවන්ට තියෙන ආගාව, රළුගට මනසට තමා ප්‍රිය කරන සිතිවිලි කළුපනා කිරීම් ආදි වශයෙන් යමියම් දේවල් මෙනෙහි කිරීම් වශයෙන් සිත මනස පිනවන්ට තියෙන ආසාව. ඇස - කන - නාසය - දිව - ගරීරය - මනස කියන ආයතන හයෙන් තමයි මිනිස්සු අරමුණු ගන්නේ. මේ අරමුණු ගන්න තමා ප්‍රිය කරන දේවල් පස්සේ යනවා එයින් විදින්ට තියෙන ආගාව නිසා. එතකොට මේ ඇස, කන, නාසය, දිව, ගරීරය මනස කියන මේ ආයතන හය පිනවීම තමයි කාම කියලා කියන්නේ. පාලියෙන් කාම කියල කියන්නේ. මේ සියලු ආයතන පිනවීම. භෞද් ද? අපේ රටේ කාම කියල කියන්නේ එක්තරා දේකට පමණයි. ඒකත් ඇතුළුව මේ හය ම තමයි කාම කියල කියන්නේ. එතකොට මේක පිනවන්ට තියෙන ආගාවට කිවිවා කාමවිජන්ද කියලා. ඉතින් මේ කාමවිජන්දය කියපූ එක බුදුන්සේ හැඳින්වුවේ අකුසලයක් හැටියට. මේක අකුසලයක්. මේකට නිවරණ කියල කිවිවා. නිවරණ කියල කියන්නේ...

මිනිස්සුන්ගේ හිත ස්වභාවයෙන් ම බැබලෙනවා. ප්‍රභාශ්වරයි කියලා කිවිවේ. මෙන්න මේ වගේ නිවරණ කියන

සිත ආවරණය කරලා තියෙන අකුසල් ජාතියක් තියෙනවා. නැත්තම කෙලෙස් කියලත් කියනවා. මෙන්ත මේවා නිසා සිත අපිරිසිදු වෙලා තියෙන්නේ. සිත වැහිල තියෙන්නේ. ඒක හින්දා තමයි මේවට අකුසල් කියල කියන්නේ. නීවරණ කියල කියන්නේ. නීවරණ පහක් සඳහන් වෙනවා. පළවෙනි එක තමයි කාමච්ඡන්දය. ඇසු කන නාසය දිව ගැරය මනස කියන ආයතන පිනවන්ට තියෙන ආගාවට. එතකොට ඒ එකක්.

දෙවැනි එක තමයි, මොකක්ද දෙවැනි අකුසලය. ව්‍යාපාදය, තරහව. දැන් අපට හැම වෙලේම ඇසට ප්‍රිය අරමුණු ලැබෙන්නේ නැ. වැඩියෙන් ලැබෙන්නේ ප්‍රිය නොකරන අරමුණු. කනටත් එහෙමයි. හැම වෙලේ ම ප්‍රිය ගබිද ලැබෙන්නේ නැ. අපට ලැබෙනවා ඕනෑ තරම් අප ප්‍රිය නොකරන අරමුණු. නාසයට ගන්ධයත් එහෙමයි. ප්‍රිය කරන දේත් ප්‍රිය නොකරන දේත් ලැබෙනව. දිවට රසයත් එහෙමයි, කයට ස්පර්ශනත් එහෙමයි, මනසට සිතුවිලත් එහෙමයි. අපි එතකොට මොකද කරන්නේ? අර කැමති එක පස්සේ තමයි පන්නන්නේ. අකමැති දේ ප්‍රතික්ෂේප කරනවා. ඒකත් එකක ගැටෙනව අන්ත ඒකට ද්වේෂය කියල කිවිවා. ඔය තරහ එන්නේ, ගැටෙන්නේ, වාද විවාද කරන්නේ, ප්‍රශ්න ඇති කර ගන්නේන් ඇයි මේ? මේ ව්‍යාපාදය. තමන් අකැමැති නිසා. කැමති දේ ඇලෙනවා, අකමැති දේ ගැටෙනවා. කැමති දේ පසුපස යාම තමයි අපි කාමච්ඡන්දය කියල කිවේ. එයින් අපිට අකැමැති දේ නැත්තම ප්‍රිය නොකරන දේ ලැබෙන කොට අපි එක ප්‍රතික්ෂේප කරනවා. ඒක බැහැර කරනවා. එක තමයි ද්වේෂය කියලා කිවිවේ. එතකොට මේකත් අකුසලයක්. නීවරණයක්. හරිද? ඒ දෙවැනි එක.

එතකොට තුන්වැනි එක මොකක්ද? මේ සිතේ රීතමිද්ධය, කම්මැලිකම. හැමදේට ම නොවයි කම්මැලි හොඳ වැඩ කරන්ට. කුසල් දහම් කරන්ට කම්මැලියි. හොඳ වැඩවලට කම්මැලියි. අනික් වැඩවලට නම් හරි උදෙස්ගයෙන් එනවා. ඒ මොකද? ආස්වාදයක් තියෙනවතේ. ඉස්සර වෙලා අපි

කිවිවානේ පවිකම්වල නමුත් හොඳවැඩි පින්කම්. එවෙලෙට ආස්ථාද නැ. පස්සේ තමයි ඒක දේවල් තියෙන්නේ. සැප විදින්නේ. ඒ හින්දා අර ක්ෂණිකව ලැබෙන දේට තමයි පන්නන්නේ. ඉක්මනට සතුවූ වෙන්ට. පවිකම් කරන්නේ ඒකයි. පිනට රිකක් පසුබහින ස්වභාවයක් තියෙනවා. අන්ත ඒකට කිවිවා රීනමිද්ද කියලා. සිතේ සහ කයේ තියෙන මැලි බව. එතකොට මේකත් අකුසලයක්.

ර්ලගට හතර වැනි එක තමයි උද්ධිවිව - කුක්කුවිවය. මේ උද්ධිවිව කියලා කිවිවේ හිතේ තියෙන නොසන්සුන් බව. එක අරමුණක හිත තියාගෙන ඉන්ට බැ. දහ අතේ පැන-පැන දුවනවා අරමුණු හොයාගෙන. ඒකට කිවිවා හිතේ නොසන්සුන් බව - උද්ධිවිවය කියලා. ර්ලගට එතන ම තව එකක් තියෙනවා, කුක්කුවිවය කියලා. සිතේමයි හට ගන්නේ. ඒකට කුක්කුවිවය කියල කිවිවේ, කරපු අකුසල් පිළිබඳව තැවෙන ස්වභාවය ර්ලගට නොකළ කුසල් පිළිබඳව තැවෙන ස්වභාවය. එතකොට නොකළ කුසල් සහ කළ අකුසල්, කරපු පවිකම් සහ නොකරපු පින්කම් පිළිබඳ සිතේ තැවෙන ස්වභාවය තමයි කුක්කුවිවය කියල කියන්නේ. මේ දෙක එකට සිදුවන හින්දා උද්ධිවිව යයි කුක්කුවිවයයි දෙක ම එකට දාලා උද්ධිවිව-කුක්කුවිව කියලා එක නීවරණයක් හැරියට ගත්තා.

ර්ලගට පස්වනි එක තමයි විවිකිවිවාව, සැකය. සැකයි. මෙතන සැක කියලා කිවිවේ බුදුන් වහන්සේ පිළිබඳව, ධර්මය පිළිබඳව, සංසරත්නය පිළිබඳව, එතකොට කරමය, ඔය විදියට ධර්මයට අදාළ දේවල් පිළිබඳව අපට තියෙන සැක සහිත බව. ඒකට කිවිවා විවිකිවිජාව කියලා. මෙන්න මේ රික තමයි අකුසල්. දැන් මිනිසුන්ගේ හිතේ නීතරම මෙවිට වික තමයි තියෙන්නේ. මේ පහම තමයි තියෙන්නේ. සාමාන්‍ය සිතක, අභාවිත සිතක, අභාවිත කියන්නේ දියුණු නොකළ පාලනය කරගත්තේ නැති සිතක. අභාවිත සිතක හැමවේල් ම මේ පහ තියෙනවා. පහ ම තියෙනවා. හැඳුයි පහ ම එක විදිහටම ක්‍රියාත්මක වෙන්නේ නැ. හැම වෙලාවේ ම. එක එකක්

අඩු-වැඩි වශයෙන් තියෙනව. එක එක වෙලාවට එක එක නීවරණය උත්සන්නව පවතිනව. එකක් උත්සන්න වෙනකොට අනික දුරවලයි. ඒ වගේ මාරුවෙන් මාරුවට සමහර ඒවා උත්සන්නවයි, සමහර ඒවා දුරවලවයි, නමුත් පහම සමස්තයක් වශයෙන් සිත්වල තියෙනවා.

එතකාට මෙන්න මේවා අකුසල්. දැන් බුදු භාමුදුරුවෝ කිවිවා, කුසල් වචන්ට කියලා. දැන් මේ කුසල් වචන්ට කියලා කියපු එකෙන් අදහස් කරන්නේ මොකක්ද? මේ පහ නැති කිරීමෙයි. අකුසලය නැති කිරීම ම කුසලය බවට පත් වෙනවා, මෙතන හැටියට නම්. පැහැදිලිද?

දැන් අතන පවි පින් ගැන කියදේ පවෙන් වැළකීම ම පින වුණා. ආයේ අනික කියන්ට ඕනෑ නැ. බලන්ට, කොවිවර සුන්දරව කියල තියෙනවාද කියලා. මෙතන්දී කියන්නේ මොකක්ද? මේ අකුසලයෙන් වැළකීම ම තමයි, කුසල් වැඩිම. ඒ පහ නැති කරන්ට වීරිය කරන්ට. එතකාට ඒක කුසලය වෙනවා. මේ අකුසලය නැතිව යනවා. දැන්. මිනිසුන්ගේ සිත තියෙන්නේ අකුසලයේ. මේ කියපු පක්ද්වනීවරණවල. කෙලෙස් කියලා කිවිවෙත් මේට. දැන් මේ පහ නැති කරන්ට කරන වීරියම තමයි මෙතන කුසලය කියලා ගත්තේ. තේරුණාද කියන දේ? පැහැදිලිද? මම කියාන කියාන යනවා. ප්‍රශ්නයක් තියෙනව නම් මේ කියන තැන එතන ම අහන්ට. තියෙනවද ගැටුපු තැනක්? එතකාට දැන් කුසල් වචන්නේ, මොකටද? කුසල් වචනවා කියල කියන්නේ මේ අකුසලය නැති කිරීම. අකුසල් රික නැති කළා නම් එතන කුසලය. දැන් මේ නීවරණ පහ තියනකම් හිත අකුසලයේ තියෙන්නේ. දැන් මේ පහෙන් මූදවගත්ත නම් මොකදී වෙන්නේ. දැන් මේක නැති කරන්ට මොකදී කරන්ට ඕන. මේක එකපාරට තිකම් කරන්ට බැං. අන්න එතෙන්ට එන්න තමා ඉස්සෙසල්ලා බුදු භාමුදුරුවෝ කිවිවේ. “සබෑ පාපස්ස අකරණු.” කිවිවේ ඉස්සර වෙලා කරන්ට ඕන කය-වවන දෙක සංවර කරගන්න එක. කයෙන් කරන අකුසල් තුනෙන් සහ වවනයෙන් කරන අකුසල්

හතරෙන් වළකිනවා. එතකොට රළගට අපි යනවා කුසල් ව්‍යුත්වා. දැන් තියෙන්නේ හිතත් එකක මේ ගනුදෙනුව අපිට. දැන් මේ හිතට ඕන දේ කරන්නේ කය හරහා. ආශ්චර්ය-ප්‍රාග්ධන කියන එක උපන් මොහොත් සිට මියයන තෙක් ගෙරීරයේ ඉබෝම සිදු වන ක්‍රියාවලියක්. ඒක හැරුණුකොට කයට වෙන කිසිවක් කරන්ට බැං සිතේ නියෝගයකින් සිතේ අනුග්‍රහයකින් තොරව. හරි... ඉස්සර වෙලා හිතල හිතෙන් දෙන නියෝගයකට තමයි කය ක්‍රියාත්මක වෙන්නේ. රළගට කරා කරන්ට බැං. කයින් කරන දේ සහ කයත් වවනයත් දෙකම අපි කඩා කරන්නෙනත් ඉස්සර වෙලා සිතින් සිතලා. එතකොට සිතේ අනුග්‍රහය නැතිව කඩා කරන්ටත් බැං. කයින් කරන අර අකුසල් තුන ප්‍රාණසාතය, අදත්තාදානය, කාමම්ප්‍රාවාරය. වවනයෙන්, බොරුකීම, කේලාම කීම, පරුෂ වවන කීම, හිස් වවන කීම කියන හතර. දැන් මේ හත ම කරන්ට නම් හිතේ අනුග්‍රහය ඕන. අපි ඒක හින්දා තමයි කයයි - වවනයයි දෙක සංවර කරගන්න ඕන. එතකොට ඉතිරි වෙන්නේ සිතින් කරන පවිකම් තුන විතරයි. අර ඉස්සර වෙලා කියපු පවිකම් දහයෙන් දැන් මේක සංවර කරගන්ට කය වවන දෙක සංවර කරගන්ට කිවේ ඒකට. එතකොට සිතින් කරන පාපකර්ම දහයෙන් හතක් ම තවතිනවා කය වවන සංවර කරගන්තහම. ඒකයි ඒක මූලට ගන්නේ.

දැන් සිතින් තමයි එතකොට අර ලෝහය, ද්වේෂය, මිල්‍යාදුණ්ඩිය ඒ දේවල් කරන්නේ. දැන් රළගට මේ වික මෙතනදින් කරනවා. දැන් රළගට මොකද කරන්නේ අපි. අකුසල කරම කිවිවා. මේවා පාපකර්ම නැත්තම් පස්ක්ව නීවරණ නැති කරන්ට නම් අපි මොකද කරන්ට ඕන. හාවනා. අපි ඒවාට කියනවා සමථ හාවනා කියලා. නීවරණ. දැන් මේවා කඩා කරපු බුදු හාමුදුරුවා මෙතනදි අදහස් කළේ මේක. “කුසලස්ස උපසම්පදා” කුසල් ව්‍යුත්වා. අකුසලයෙන් හිත මුදවාගන්ට. අකුසලයෙන් සිත මුදවගන්තහම හිත කුසලයේ තියෙන්නේ. පැහැදිලි ද කියපු දේ, අකුසල් තියෙනවා

පහක්. පක්ෂීන් නීවරණ කියල අපි සඳහන් කරපු. ඒ පහෙන් සිත මූදවගත්ත නම් එතන තියෙන්නේ කුසල් සිත්. පක්ෂීව නීවරණ අකුසල් සිත් ඉවත් වෙන කොටම පහළ වෙන්නේ කුසල් සිත්. එතකොට මේ පක්ෂීව නීවරණ තැකි කරගන්ට නම් අපි මොකද කරන්ට ඕන? අපි ඉස්සර වෙලා කරන්ට ඕන භාවනාවක්. ඒවාට අපි කියන්නේ සමථ භාවනා කියලා.

සමථ භාවනාවක් කරන කොට අපි කරන්නේ මොකක් හරි කුසල් අරමුණක සිත එක අරමුණක රඳාපැවැත්වීමට විරය කරල - කරල ඒ අරමුණේ සිත රඳාපවත්වාගැනීම. දැන් අපි ආනාපානසති භාවනාවෙන් කරන්නේ ඒක. ආශ්චර්ය-ප්‍රශ්චර්ය අපි කිවිවනේ කය ඉබේම කරන ක්‍රියාවලියක් කියල. මේ කය විසින් කරන ඉබේම ම සිදුවන ක්‍රියාවලිය දෙස බලන් ඉන්නවා. අපි මේ භාවනා පාඩමක් දේශනා සාකච්ඡාවක් නොවන නිසා මං මේ ගැන වැඩිය කරා කරන්ට යන්නේ නැ. ඉදිරි ද්‍රව්‍යක මේ භාවනා පිළිබඳ සාකච්ඡාවක්ද ගැහැරු ලෙසින් මේ සමථ භාවනාවත් විපස්සනා භාවනාවත් පිළිබඳ ව පූර්ණ වශයෙන් සාකච්ඡා කරන හින්දා මං මේ භාවනාව කියන වෙනෙහි විතරක් මෙතනදී සඳහන් කළා අපි මිට වැඩිය දෙයක් කරා කරන නිසා.

එතකොට මේ භාවනාවෙන් තමයි මේ නීවරණ තැකි කරන්නේ. එතකොට මේ නීවරණ තැකි කිරීම තමයි කුසල් වැඩිම. එතකොට මේ පක්ෂීවනීවරණ තැකි කරන්ට නම් භාවනා කරන්ට ඕනෑ. භාවනා කරගෙන කරගෙන යන කොට සිත එක අරමුණක රදෙන කොට මොකද වෙන්නේ. මේ පක්ෂීව නීවරණ ටික යටපත් වෙනවා හරියට අර පොකුණක තියෙන මඩ, වතුර මඩ වෙලා තිබුණ පොකුණක මඩ ටික අඩියේ තැන්පත් වුණා වගේ. අර භාවනා අරමුණේ සිත රඳවන කොට, ක්‍රියාත්මක කරන කොට, මොකද වෙන්නේ? නීවරණ ටික යටපත් වෙලා සිතේ ප්‍රභාශ්චරය මතුවෙනවා. පැහැදිලි ද කියපු දේ?

ඒ ප්‍රහාර්වර සිත මතු කරගැනීම තමයි කුසල් වැඩීම වෙන්නේ මේ ගාපාවේ මෙතන කියුවෙන විදිහට. එතකාට මේ ප්‍රහාර්වර සිතක නැත්තම් කුසල් සිතක මොනවද තියෙන අංග. දැන් පක්ෂව නීවරණ නැතිවෙන කොට, ඒ පහ නැතිවෙන කොට තව පහක් හිතට එනවා. ඒවාට කියනවා විතක්ක, විවාර, ප්‍රිති, සුබ, ඒකාග්‍රතා කියලා. භාවනා කරන කමච්ඡනේ - භාවනා අරමුණේම සිත දිගින් දිගට ම පවත්වාගෙන යන කොට පක්ෂව නීවරණ ටික යටපත් වෙනවා. යටපත් වෙන්නේ කොහොමද? මේ භාවනා අරමුණේ දිගින් දිගට ම හිත රදිල තියෙන කොට. භාවනා අරමුණේ දිගින් දිගට ම හිත පවතින කොට, ඒකට අපි කියනවා ඉස්සර වෙලා මතුවෙනවා ධ්‍යාන අංග පහ. ඒ ධ්‍යාන අංග පහ මොනවද බලමු.

එකක් තමයි විතක්ක. ඒ භාවනා අරමුණේ ම සිත රදි පවතින ස්වභාවය. විවාර කියන්නේ ඒක වැට් ම කුරකි කුරකි බලනව වගේ. ඒකේ රදි පවතිනවා වගේ. පොඩි වෙනසක් මේ දෙකේ තියෙන්නේ, විතක්ක විවාර වශයෙන් ඒ අරමුණේ පවතිනවා. එතකාට ප්‍රිතියක් දැනෙනවා. සිත එක්තැන් වෙන කොට නීවරණ යටපත් වෙන කොට මහා සතුවක් දැනෙනවා. රේඛගට සුබයක් කයට දැනෙනවා. සිත එකග වෙනකාට සැහැල්ලු වෙනකාට කයට සැපයක් දැනෙනවා. ඒකට තමයි සුබය කියල කිවිවේ. රේඛගට උපේක්ෂාව වැඩිහිටින්නේ. ඒකාග්‍රතාවය. සිත ඒහෙ මෙහෙ දුවන එක නවතිනවා. එතකාට අර කියන පක්ෂව නීවරණ යටපත් වෙනවා. රේඛගට මතුවෙනවා, මොනවද? මේ ධ්‍යාන අංග පහ. දැන් මේ ධ්‍යාන අංග පහ කොහොද තියෙන්නේ? පුරුම ධ්‍යානයේ එතකාට පුරුම ධ්‍යානය කුසලයක් ද? අකුසලයක් ද? කුසලයක්. පුරුම ධ්‍යානයේ, අර අකුසල් පක්ෂව නීවරණ නැ. ඒ වෙනුවට තියෙන්නේ ධ්‍යාන අංග.

රේඛගට දැන් ද්විතීය ධ්‍යානයට යනකාට විතක්ක විවාර දෙක ඉවත් වෙනවා. ප්‍රිතිය, සුබය, ඒකාග්‍රතාවය තියෙන්නේ. ද්විතීය ධ්‍යානය කුසලයක්. පුරුම ධ්‍යානයට වඩා බලවත්

කුසලයක් ඒක. දැන් තහිය ධ්‍යානයට යන කොට ප්‍රීතියත් ඉවත් වෙනවා. සූඛයයි ඒකාග්‍රතාවයයි පමණයි. ඉතා ම බලවත් දෙවැනි ධ්‍යානයට වඩා. සූඛයත් අතහැරියා ම සතර වැනි ධ්‍යානයට යනවා. වතුර්ථ ධ්‍යානයට යනකොට සූඛයත් අතහැරෙනවා. ඉතිරි වෙන්නේ පිරිසිදු උපේක්ෂාව පමණයි. දැන් පැහැදිලි ද කියපු දේ?

දැන් මෙතනදී අදහස් කළේ මෙන්න මේක. එතකොට මේ කුසල් අකුසල් පිළිබඳ ගැටලුවක් කියෙනවද? පින්-පවි ගැන ගැටලුවක් නෑ නේද? කුසල් අකුසල් ගැන ගැටලුවක් නෑ. දැන් මොකද කරන්නේ දැන් කුසල් ව්‍යුහකොටම අකුසල් වික නැතිව යනව. ඉංඛ ම කුසලයේ සිත රෘදෙනවා. දැන් මේක මොකටද මේ කරගෙන යන්නේ. දැන් මේක මෙතනින් ඉවර නෑ. මේ ගාරාවේ ඉතුරු තැනට යන්ට ඕනෑ, අපි.

දැන් ර්‍යළගට බලන්ට. අපි දැන් පාපයෙනුත් වැළකුණා. දැන් අකුසලයෙනුත් වැළකුණා හරිද? පළවෙනි තැනදී කියුළු කය-වචන සංවර කරගත්තා. පාපයෙන් වැළකුණා. දැන් පින්වත් සිතක් කියෙන්නේ. පින්වන්තයෙක් වුණා. ර්‍යළගට කුසල් වැඩුවා. අකුසල් වික නැති කරගත්තා. දැන් ඒත් බුද්‍ය භාමුදුරුවා මෙතනින් නවතින්ට කිවාද? නෑ. තවත් වාක්‍යයක් කිවා. මොකක්ද ර්‍යළගට කිවේ? "සවිත්ත පරියෝගපනා" සිත පිරිසිදු කරන්වලු. බලන්ට. මෙව්වර දේ කරලත් සිත පිරිසිදු නෑ නේද? දැක්කද වෙනස? පවත් වැළකුණා. කුසල් වැඩුවා. නේද? පවිකම් අතහැරලා පින්කම් කරනවා. දැන් අකුසල් අතහැරලා කුසලුත් වඩාගෙන යනවා. නමුත් බුද්‍යභාමුදුරුවා ර්‍යළගට තුන්වැනි පදයෙන් කියනවා "සවිත්ත පරියෝගපනා." දැන් මොකක්ද කරන්ට කියෙන්නේ. සිත පිරිසිදු කරන්වලු. ඇයි සිත පිරිසිදු කරන්නේ? අපිරිසිදු හින්දා. දැන් මේ රික කරලත් සිත පිරිසිදු නෑ. බලන්ට කොයි තරම් ගැහුරුද මේ දහම නේද? කියල. සිත අපිරිසිදුයි. කොහොමද සිත අපිරිසිදු මෙව්වර දේවල් කරල? දැන් පවත් වැළකුණා. සිත කුසලයේ පිහිටුවා අකුසල් නැති වුණා. තවත් අපට ර්‍යළගට තුන් වන

පදයෙන් කිවිවා, “සිත පිරිසිදු කරන්න” සිත අපිරිසිදුයි. කොහොමද සිත අපිරිසිදු වෙන්නේ. බුදුන් වහන්සේගේ දේශනාවට තියෙන විශේෂ ම තැන තමයි මේක. දැන් බලන්ට සිත ....

දැන් අපි කිවිවාත්, අපි මේ දැන් කරන්ට යන්නේ මේ සසර දුකින් මිදෙන්නන් යන්නේ. දැන් දුකයි. දුක්බ සත්‍යය. දුක නිසා මේ දුකින් මිදෙන්ට යන කොට මේ බුදුන් වහන්සේ-ගේ දේශනාවට තියෙන විශේෂ ම තැන මෙතනන්. දැන් ඇත්තට ම මේ පද තුනෙන් මේ වාක්‍යයෙන් අපි කියන්නෙන් අර බුදුන් වහන්සේගේ දේශනාවට අර ආර්ය අෂ්වාංගික මාරුගය ම තමයි වෙනත් කුමයකට බුදු හාමුදුරුවා දේශනා කළේ. දැන් මේක මේ සසර කියන එක බුදුහාමුදුරුවා උපමාවකට අරගෙන කියනව මහා විශාල ගහක් වගේ. අපිට ඕනෑම තියෙන්නේ ඒ විශාල ගහ ඉවත් කරන්ට. නැති කරලා දාන්ට. අපි ලොකු ගහක් ඉවත් කරන්ට ඉස්සර වෙලාම මොකද කරන්නේ? අපි ඉස්සර වෙලා ම කරන්නේ ගහේ අතුරික කපනවා. අතුරික කපලා ඉවත් කරනවා. අතු වික කපලා ඉවර වූණාට ගහ ඉවර ද? ගහ තියෙනවා. ටික ද්වසක් බලාන හිටියාත් අපට පෙනෙයි, ආපහු දළ දානවා. ඔව්. රේලගට අපි මොකද කරන්නේ? අතු කපලා නිකම් ඉන්නේ නැ. රේලගට අපි කද කපනවා. කද තියෙන කම් දළ දානවා. ඒ හින්දා කද කපනවා. කද කපලා නිකම් හිටියාත් ටික ද්වසක් යන කොට මොකද වෙන්නේ? ආයෙත් රිකිලි එනවා. ඇයි හේතුව? මුල් වික තියෙනවා. පැහැදිලි ද කියපු දේ?

අන්න, ඒක තමා බුදු හාමුදුරුවා දේශනා කළේ. අපි අර පාපයෙන් වැළැකුණාම සීලයෙන් මොකද කරගත්තේ? අතු කැපුවා වගේ ගහේ, සිල්වත් වෙනවා කියන්නේ, කය වවන සංවර කරගත්තා කියන්නේ ගහේ අතු වික කැපුවා. මේක කර-කර හැමදා ම ඉන්ට ගියෙන් සිල් ගැන හිත-හිතා ඉන්ට වෙයි. මොකද කොයිවෙලේ හරි ආයෙත් දළ ලන්ට පටන් ගන්නවා. මොකද හේතුව. කද තියෙනවා. මුල් විකත්

තියෙනවා. දැන් අතුරික කපා සිල්වත් ව්‍යුණා. රේලගට කද කපනවා. දැන් කද කැපීම තමයි අර කුසල් වචන්ට කිවේ. අකුසල් දුරු කරලා, දැන් කුසල් සිතක් තියෙන්නේ. නමුත් හිත පිරිසිදු නැ කියලා බුදු භාමුදුරුවා ඒකයි කිවේ. මෙතනදී හිත පිරිසිදු නැ. ඇයි? තවත් මුල් ටික තියෙනවා. මුල් ටික කොහද තියෙන්නේ? පොලුව යට නෙ ගහක නම්. දැන් මෙතන කියන්නේ මොකක්ද? සිත පිරිසිදු කරන්ට කියන තැනු. දැන් මේ පවිකම් කළේ, අකුසලයේ හිත තිබුණේ, අර කය වචන අසංවර වුණේ, පක්ෂ්ව නීවරණ තිබුණේ මොකක් හින්ද ද? අකුසල් මුල් ටික තිබුණ හින්ද. මොනවද අකුසල් මුල්? රාග, ද්වේෂ, මෝහ. අකුසල් මුල් තුන එහෙම්ම ම තියෙනවා ඉතුරු වෙලා. අන්ත ඒ අකුසල් මුල් තුන තැති කිරීම තමයි බුදුහාමුදුරුවා “සවිත්ත පරියෝ ද්පතං” කියලා කිවිවේ. සිත පිරිසිදු කරන්ට කිවිවේ.

දැන් ඔය අපි පාපයෙන් අකුසලයෙන් වැළකීම, කුසල් වැඩීම කියන ඒවා අනික් ආගම්වලත් තියෙනවා. බුදුන් වහන්සේ පහළ වෙන කොටත් ඔය හින්ද ආගම්වල එහෙම තිබුණ නේද? ධ්‍යාන ලැබුව, අහිජ ලැබුව, සාධී ප්‍රාතිභාරයය පාප ම්නිස්සු හිටන් හිටිය ඒ කාලේ. පරවිත්ත විජානන - අනුන්ගේ සිත් දැක ගන්ට පුළුවන්කම තිබුණ. දිබිල වක්බූ - දිබිල සේත් ඔය වාගේ හැකියාවන් පවා ලබා ගත් අය බුදුහාමුදුරුවා පහළ වෙන කොටත් හිටියා. එතකොට බුද්ධ ගාසනයෙන් පිටත් අනෙකුත් ආගම්වලත් මේ දෙක තියෙනවා. නමුත් ඒ කාගෙවත් ලග තිබුණේ තැති දේ තමයි බුදුහාමුදුරුවා මේ තුන්වෙනි පදයෙන් කියන්නේ සිත පිරිසිදු කරගන්ට කියලා. මොකක්? මේ අකුසල් මුල් ටික තියෙනවා. මේ මුල් ටික තියෙනවා එහෙම ම ඉතුරු වෙලා. මේ මුල් ටිකත් ගලවලා අයින් කරන්ට ඕන. අර පක්ෂ්ව නීවරණ ටික යටපත් වීම නිසා. අර පොකුණෙ තියෙන මඩ වගේ අඩියේ මඩ ටික තියෙනවා. ඕකට ආය ගල් කැටයක් වැට්ටිව ගමන්, ගලක්

අත ඇරිය ගමන් මඩ වික මතු වෙනවා. ඒ වගේ තමා අර නීවරණ රික යටපත් කරගෙන දියාන පවත්වාගෙන හියාට වැඩක් නෑ, කොයි වේලේ හරි පොඩි අඩුපාඩුවක් වෙවිව ගමන්, නීවරණයක් රිංගපු ගමන්, අරමුණයක් ලැබේවිව ගමන්, දියානය නැතිව යනවා. කෙලෙස් රික මතුවෙනවා. නීවරණ රික මතු වෙනවා. ඒ ඇයි? මඩ වික අර පොකුණ තියෙන නිසා. ඒ වගේ තමයි අකුසල් මුල් රික තියෙනවා මෙතන. දැන් මේ මුළුත් ගලවලා අයින් කරන එක තමයි බුදුන් වහන්සේ අදහස් කළේ. “සචිත්ත පරියෝ දපනා” කියලා. දැන් කොහොමද එතකොට මතක තියා ගන්ට දියාන ලාභයෙකුගේ වූණත් සිත අපිරිසිදුයි. පැහැදිලි ද?

දැන් මෙතනින් අදහස් කළේ සිත අපිරිසිදුයි කියලා කිවිවේ, නීවරණ තියෙනව කියන එක තෙවෙයි. නීවරණ නෑ. සිත ප්‍රභාශවරයි. නමුත් අකුසල් මුල් රික තාම තියෙනවා. ඒ නිසා අකුසල් මුල් රික තියෙන කම් කොයි වේලේ හරි මහුගේ අකුසල් මතුවෙන්ට පුළුවන්, පොඩි අඩුපාඩුවක් ඇති වෙවිව ගමන්. ඒ විතරක් තෙවෙයි, මේ අකුසල් මුල් රික තියෙනකම් ඔහු සසරේ ඉන්නේ. ඔහු හවාගාමී ඔහු හවයෙන් ගැලුවිලා නෑ. ඔහු දුකින් මිදිලා නෑ. පැහැදිලි ද කියපු දේ?

එහෙම නම්, මේ දුකින් මිදෙන්ට නම්, මේ සසරින් එතර වෙන්ට නම් අනිවාරයයෙන් ම මේ මුල් රික ගලවලා ඉවත් කරන්ට ඕන. ඒ කියන්නේ මේ අකුසල් මුල් රික නැති කරන්ට ඕන. අන්න ඒක තමා බුදු භාමුදුරුවා අදහස් කළේ “සචිත්ත පරියෝ දපනා” කියලා.

එතකොට දැන් මේක කොහොමද කරන්නේ? සිත පිරිසිදු කරන්නේ කොහොමද? දැන් කොහොමද මේ, මෙවිවර දේවල් කරලත් හැමවෙලේ ම සිත අපිරිසිදුයි කියලා කියන්නේ දැන් මේ අකුසල් මුල් රික තියෙන හින්දනේ අපි මෙහෙම කියන්නේ. අකුසල් මුල් තියෙන්නේ ඇයි මොකක්ද? කොහොමද මේක සිද්ධ වෙන්නේ?

කොහොම ද සිද්ධ වෙන්නේ කියලා පොඩිඩික් අපි ව්‍යිසලා බලමු. මං කලින් දේශනාවකදී මේක වෙනත් විදිහකට

කලා. අපි යළිත් මතක් කරමු. දැන් කොහොමද මේ සිතක් හටගන්නේ? අපි දත්තවා උදාහරණයක් ගත්තොත් ඇසයි බාහිරින් තියෙන වරණ, වරණ රුපය, ඇසත් රුපත් ස්ථරග වුණාම මොකද වෙන්නේ? වික්ෂ්දූණය හටගන්නව. එතකොට ඇසත් වරණත් වික්ෂ්දූණයත් නිසා දැන් මේ වික්ෂ්දූණයට කවදාවත් තහියම හටගන්ට බැ. වික්ෂ්දූණය හටගන්න කොට අනිවාර්යයෙන් ම තව ඒකත් ඒක්ක හටගන්න තව සිතුවිලි පහක් තියෙනවා. ඒවාට කියනවා එස්ස, වේදනා, සංක්ෂී, වේතනා, මනසිකාර කියලා. එතකොට වික්ෂ්දූණය ඕනෑම වේලාවක වික්ෂ්දූණයක් හටගත්තොත් ඒ වික්ෂ්දූණයත් ඒක්ක ම අනිවාර්යයෙන් ම මේ කියන එස්ස - වේදනා - සංක්ෂී - වේතනා - මනසිකාර කියන ක්‍රියාවලිය සිද්ධ වෙනවා ම යි. එතකොට මේ එස්ස වේදනා - සංක්ෂී - වේතනා මනසිකාර කියන ක්‍රියාවලියට තහියම කවදාවත් හටගන්ට බැ. වික්ෂ්දූණය හටගත්තොත් පමණයි මේක හටගන්ට පුළුවන්. පැහැදිලි ද කියපු දේ?

එතකොට වික්ෂ්දූණය හටගන්නේ කොහොමද? මේ ඇස, කන, නාසය, දිව, ගේරය, මනස කියන මේ ආයතන හයට මොනවා හෝ ආයතනයකට අදාළ අරමුණක් ස්ථරග වුණෙන් පමණයි. ඒ කියන්නේ ඇසට නම් වරණ රුපය, කනට නම් ගබා රුපය, ස්ථරග වෙන්නම ඕන. නාසයට ගන්ධය, දිවට රස, රේලගට කයට ස්ථරගය මනසට සිතිවිලි මෙන්න මේවා කොහො හරි තැනක මොනවා හරි ආයතන-යකට ඒවාට කියනවා ආයතන කියලා. ඇස - කන - නාසය - දිව - ගේරය - මනස ආයතන හය, දොරටු කියලත් කියනවා. මෙන්න මේ ආයතනයකට බාහිර අරමුණක් ස්ථරග වුණ ගමන් වික්ෂ්දූණය හටගන්නවා. ඒක පැහැදිලි ද?

මව්. එතකොට මේ වික්ෂ්දූණය හටගන්න කොට අනිවාර්යයෙන්ම මම කිවිවා වික්ෂ්දූණය ඒක්ක හට ගන්නව කිව අර කිවිව එස්ස - වේදනා - සංක්ෂී - වේතනා - මනසිකාර කියන ක්‍රියාවලිය. දැන් මේක උදාහරණයකට ගත්තොත් ඇසත් වරණත් ස්ථරග වීම නිසා වික්ෂ්දූණය හට ගන්නව. ඒ

වික්ද්‍යාණය හටගන්න කොට ම එකත් එක්කම අර කියපු එස්ස - වේදනා - සංක්දු - චෙතනා - මනසිකාර කියන ඒ සිතිවිල් පහත් ඇති වෙනවාමයි. දැන් මේ මොකක්ද එස්ස කියලා කිවිවේ? එස්ස කියලා කියන්නේ ඇත්තට ම කියනවා නම් ස්පර්ශ වුණා කියන එක. නමුත් සරලව අපි ගත්තොත් දැන් ඇසයි වර්ණයි ස්පර්ශ වීම නිසා වික්ද්‍යාණය හටගන්නවා. එතනදී එස්සය හටගන්නව. එතනදී එස්සය කිවි දැක්කා කියන එක. කනත් ගබ්දයත් ස්පර්ශ වුණා ම එතනත් වික්ද්‍යාණය හටගන්නව. වික්ද්‍යාණය කියන එක ඕනෑම ආයතනයක බාහිර අරමුණක් ගැටිවිව ගමන් ඇති වෙන්ට ප්‍රථමවන්. නමුත් ඒ වික්ද්‍යාණය හටගත්තේ කොතනද? මොකක්ද උණේ කියලා කියන්නේ ඇත්තට ම එස්ස කියන වෙතසිකයෙන්. කනත් ගබ්දයත් නිසා හටගත් වික්ද්‍යාණය එතනදී කියනවා එස්ස වෙතසිකයෙන් කියනවා අපුණුණා කියලා. එතකොට නාසයත් ගන්ධයත් ස්පර්ශ වීම නිසා වික්ද්‍යාණය හටගත්තා නම් එස්ස කියන වෙතසිකයෙන් කියනවා එතනදී ආස්‍රාණය කළා කියලා. එතකොට දිවට රස ස්පර්ශ වුණාම එතන වික්ද්‍යාණය හටගන්නවා එස්ස වෙතසිකයෙන් කියනව රස මොකක්ද කියල. රළුගට කයට ස්පර්ශ වුණාම කිසියම් දෙයක් එතන වික්ද්‍යාණය හටගන්නවා එතන එස්ස වෙතසිකයෙන් කියනව රස මොකක්ද කියල. රළුගට මනසට සිතුවිලි එනකොටත් එහෙමයි. මතක් වුණා නැත්තාම සිතුවිල්ලක් ආවා කියලා කියනවා. එතකොට එස්ස වෙතසිකයෙන් තමයි කරන්නේ මේ වික්ද්‍යාණය හට ගත්තේ කොතනද කියන එක. ස්පර්ශ වූණේ මොකක්ද කියන එක අපට දැනුම් දෙන එක. රළුගට දැන් ඇස - කන - නාසය - දිව - ගරීරය - මනස කියන අධ්‍යාත්මික රුප, වර්ණ - ගන්ධ - රස.. කියන බාහිර රුප සමග ස්පර්ශ වුණාම තමයි වික්ද්‍යාණය හටගන්නේ. වික්ද්‍යාණය එක්කම අනිවාර්යයෙන් ම උදාහරණයකට ගත්තොත් ඇසත් වර්ණත් නිසා හටගන්න වික්ද්‍යාණය, ඇසත් වර්ණත් වික්ද්‍යාණයත් නිසා එස්ස කියන වෙතසිකය හටගන්නවා. හරි නේ එතකොට?

දැන් එතකොට එස්සයෙන් දැක්කා. රේඛගට ඇති වන එක තමයි වේදනා. දැක්කා නම් ඒ දැකපු දේ අපි කැමති දෙයක් ද අකමැති දෙයක්ද එහෙම නැත්තම් මධ්‍යස්ථා දෙයක්ද සූඛ වේදනාවක් ද දුක්ඛ වේදනාවක් ද එහෙම නැත්තම් අදුක්බමසූඛ වේදනාවක් ද කියලා දැනුම් දෙනවා. මොකන්ද දැනුම් දෙන්නේ අපිට. අර වේදනා කියන වෙතසිකයෙන්. දැන් එකත් මේ විශ්දේෂණයත් එක්කම මේ එස්ස වේදනා ඔක්කොම එකට සිද්ධ වෙන්නේ. මේ දේශනාවේ පහසුවට මෙහෙම කිවිවට එකක් පස්සේ එකක් නොවේ එක පිළිවෙළකට තෙවෙයි මේ ඔක්කොම එකටම ක්ෂණයකින් සිදුවෙන දෙයක්. විශ්දේෂණය එක පාරට ම ක්ෂණයකින් ඇතිවෙලා තැතිවෙන දෙයක්. ඒ එකක් ම මේ කියන ක්‍රියාවලිය ඒ එකක් ම ඇතිවෙලා තැතිවෙන දෙයක්. දැන් මෙක ඉතා වේගයෙන් සිදුවෙන ක්‍රියාවලියක්. දැන් වේදනා වෙතසිකයෙන් මොකද කිවිවේ? කැමතිද අකැමැතිද නැත්තම් මධ්‍යස්ථා දෙයක්ද කියලා අපිට දැනුම් දෙනවා.

රේඛගට ‘සක්ක්යා’ කියන වෙතසිකය සක්ක්යාවෙන් කරන්නේ මොකක්ද? දැන් අපි දැක්ක නම් දැකපු දේ, දැන් අපි දන්නවා කැමතිද අකැමැතිද කියලා. රේඛගට සක්ක්යා වෙතසිකයෙන් හඳුනාගන්නවා මොකක්ද කියල. ගෙඩියක්ද නෙවීම මලක්ද අරලිය මලක්ද ආදී වශයෙන්. උදාහරණයක් මං ගත්තේ හඳුනාගැනීම කරන්නේ මේ සක්ක්යා වෙතසිකයෙන්.

රේඛගට මොකද කරන්නේ, වේතනා තව වෙතසිකයක් තියෙනව වේතනාව කියලා, ඒකට කියන්නේ. වේතනා වෙතසිකය. ඒ කියන්නේ අපි දැන් දැක්කා නම් දැක්ක දේ මොකක්ද කියලා දන්නවා. දැක්ක දේ කැමතිද අකැමැතිද කියලා දැන් දැනගන්නවා වේදනා වෙතසිකයෙන්. රේඛගට සක්ක්යා වෙතසිකයෙන් හඳුනාගන්නවා. දැන් මොකද කරන්නේ? අර කැමතිද අකැමතිද කියන වෙතසික දෙක අනුව අපි වේතනා වෙතසිකයෙන් මොකද කරන්නේ, කැමති අරමුණක් නම්

ඇති කරගන්නවා ලෝහ සිතක්. අපි අකැමැති අරමුණක් නම් ඇති කරගන්නව ද්වේෂ සිතක්. අර අද්‍යක්බමසුබ කියන තැනට නම් මධ්‍යස්ථ සිතක්. දැන් කොහොම හරි මොකද වෙන්නේ? රාග - ද්වේෂ - මෝහ කියන තුන හටගන්නේ මෙන්න මෙතන. පැහැදිලි ද කියපු දේ? මං ඒක කියන්ට මෙතෙන්ට ආවේ.

ර්ලගට තියෙන්නේ මනසිකාර කියන ක්‍රියාවලිය. ඒ මේ ක්‍රියාවලිය කරන්ට තුවුදෙන තවත් වෙතසිකයක්. දැන් මං මේ කියන්ට ආවේ සැම වික්ද්‍යාණයක්, සැම සිතුවිල්ලක්, සැම සිතක් හටගන්නා තැනකම එතකාට රාග - ද්වේෂ - මෝහ කියන දේ සිද්ධ වෙනවා ම යි. කියපු දේ තේරුණා ද?

මොකද සැම වික්ද්‍යාණයක් හටගැනීමේ දී ම අර එස්ස - වේදනා - සක්ද්‍යා - වේතනා - මනසිකාර කියන ක්‍රියාවලිය සිද්ධ වෙනවා. එතන අනිවාර්යයෙන් ම මේ වේතනා වෙතසිකය කියල කිවේ, වේතනාව කියලා කිවේ කරමය. රාග - ද්වේෂ - මෝහ අර බුදු භාමුදුරුවෙනා “වේතනාහං හික්බවෙ කම්මං වදාම්” කියල කිවිවෙ ඔන්න ඕකයි. එතකාට මේ වේතනා වෙතසිකය කියන එක අනිවාර්යයෙන් ම සැම සිතුවිල්ලක් සිතක් සමගම සැම වික්ද්‍යාණයක් එක්ක ම හටගන්නා දෙයක්. එතකාට සැම වික්ද්‍යාණයක් එක්ක ම මේ දේ හටගන්නවා නම්, රාග - ද්වේෂ - මෝහ කියන මේ තුන තියෙනවා නම් සැම සිතක් ම පිරිසිදු දී? අපිරිසිදු දී? දැන් අපි කය - වවන දෙක සංවර කරගෙන සිල්වත් වෙලා භාවනා කරලා පක්ෂේව නීවරණ යටපත් කරගන්නා කියල සිත පිරිසිදු වෙලාද එතකාට. ඇයි වික්ද්‍යාණය හටගන්න සැම වෙලාවකම අර කියන වෙතසික ක්‍රියාවලිය සිද්ධ වෙනවා. ඒ සැම සිතුවිල්ලක ම ඒ වේතනාව තියෙනවා. එහෙනම් ඒ සිත අපිරිසිදුයි.

මේ රාග - ද්වේෂ - මෝහ තියෙන කම් සිත අපිරිසිදුයි. රාග - ද්වේෂ - මෝහ තුන තැන්තේ කාගේ ලැය ද? දැන් මේ රාග - ද්වේෂ - මෝහ කියන්නෙන් කරම. මෙතන සංඛාර කියල කියන්නෙන් මේක. කාය සංඛාර, ව්‍යාපාර, ව්‍යාපාර, ව්‍යාපාර

සංඛාර කියලා හඳුන්වනවා. ඒ කියන්නේ මේ කරම. වත් කරම, කාය කරම, මහෝකරම ම. කිවිවතෙ සැම දෙයක්ම සිතින් සිතලා කරන්නේ කියලා. මේ සැම සිතුවිල්ලක ම මේ වෙතනා වෙතසිකය තියෙනවා. එතකොට මේ වෙතනා වෙතසිකය නැත්තේ, මේ කරමය කියන එක නැත්තේ කා ලග ද? රහතන් වහන්සේ පළ. එතකොට රහත් වෙනතුරු සැම කෙනෙකුගේ ම වික්ද්‍යුණයන් සමග ම මේ වෙතනා වෙතසිකය ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ මේ රාග ද්වේෂ මෝහ කියන තුන තියෙනවා. එහෙම නම් ඒ තුන තියෙනකම් කිසිවෙකුගේ සිතක් පිරිසිදු නැ. අන්න ඒ නිසය බුදු භාමුදුරුවා කිවිවේ මේ තුන්වෙති පදයෙන් “සචිත්ත පරියොදුපනා.” මොකක්ද මේ පිරිසිදු කරන්ට කියල කිවිවේ? මේ කියපු අකුසල මූලයන් වික දුරකිරීම. රාග - ද්වේෂ - මෝහ තුන නැති කරන්ට. ඒක තියෙනකම් කාගේවත් සිතක් පිරිසිදු නැ. එක පිරිසිදු කරගෙන කරගෙන ගියහම එක අවසානයේ කෙළවර තමයි පිරිසිදු වීමේ අවසානය තමයි අරහත්වය කියල කියන්නේ. දුරු කරනවා. මොනවද? ආගුව.

මොනවද ආගුව? කාමාසව, හවාසව, අවිත්තාසව, කාම තණ්ඩා, හව තණ්ඩා, විහව තණ්ඩා. ඒ තණ්ඩාවල් ඔක්කොම මේ හටගන්න කෙලෙස් හටගන්නෙන රාග - ද්වේෂ - මෝහ කියන වෙතනා වෙතසිකයෙන්. එතකොට වෙතනා වෙතසිකය හට ගන්නේ නැත්තේ කාගේද? රහතන් වහන්සේගේ. රහතන් වහන්සේටත් වික්ද්‍යුණය හටගන්නවා. රහතන් වහන්සේටත් අැසට රුපයක් වර්ණයක් ස්පර්ශ වුණාම එතන වික්ද්‍යුණය හටගන්නවා. නමුත් ඒ එක්කම එස්ස වෙතසිකයක් ක්‍රියාත්මකයි. දැක්ක කියල දන්නව. රහතන් වහන්සේ දන්නවා, එතකොට දැක්ක නම්, ර්ලගට වේදනා. රහතන් වහන්සේටත් ඒ දැකපු දේ පිළිබඳ ඇගැවීමක් කෙරෙනවා. ඒ කියන්නේ ගිහියන්ට වගේ නොවේ. නමුත් එතනත් තියෙනවා වේදනාව. තමුන් කැමතිද අකැමතිද යන්න ඇගැවීමක් තියෙනවා එතනත්. ර්ලගට සක්ද්‍යුව, හඳුනාගන්නවා. දිවට පැණි රස නම් පැණි රස බව දන්නවා - තිත්ත රස නම්

තිත්ත රස බව දන්නවා. ඒ ඇගෙවීම. රේඛට හඳුනා-ගන්නවා. පැණි රස නම් මේ කිතුල් පැණිද? පොල් පැණිද ආදි වශයෙන් හඳුනාගන්නවා. ගන්ධයන් ආස්‍රාණය කළත් එහෙමයි. ප්‍රිය සුගැඳක්ද දුගැඳක් ද කියලා දන්නවා. රේඛට හඳුනාගන්නවා මේ සුවඳ නම් නෙඳම් මල් සුවඳ ද? අරලිය මල් සුවඳ ද? ආදි වශයෙන් හඳුනාගන්නවා. නමුත් දැන් ගිහියන්ගේ වගේ රහත් වෙලා නැති අයගේ මේ දෙකත් එක්ක රේඛට හටගන්නවා වේතනා වෙතසිකය. රහතන් වහන්සේට එක නැ. ඇයි? එයාට මේක ප්‍රියයි පැණි රසයි කියලා ඇලෙන සිතක් නැ. මේක ලස්සනයි කියලා ඇලෙන සිතක් නැ. මේක කැතයි නැත්තම් මේක කටුක රසයි තිත්ත රසයි කියලා ගැවෙන සිතකුත් නැ. පැහැදිලි ද? එතකොට වේතනා වෙතසිකය සූයාත්මක වෙන්නේ නැ රහතන් වහන්සේගේ. පැහැදිලිද? එහෙනම් රහත් වෙලා කියන්නේ, එහෙනම් මේ සිත පිරිසිදු කළා කියන එක. ඔය පද තුනේ ම කියපු දේ අංග සම්පූර්ණ වෙන්නේ රහත් වූණාම. එතකන් ඕනෑම කෙනෙක්ග සිත අපිරිසිදුයි. පක්ද්ව තීවරණවලින් ගැලවුනා කියල කුසල් වැඩුවා කියල එතන සම්පූර්ණ නැ. එතකොට දැන් මේ කොටස තමයි අනිත් ආගම්වල නැත්තේ. ඔය කොයි තරම් අහසින් ගියත් මොන මොන විස්කම් පෙන්තුවත් ලෝකෙට, වැඩක් නැ. ඔවුන් ඔය කුසලය ගක්තිය තියෙන කම් මරණයෙන් පසු උණත් කල්ප ගණන් බ්‍රහ්ම ලෝකවල ඉපදිලා සැප විදාලා දුකින් තාචකාලිකව මිදිල බ්‍රහ්ම සැප විදාලා නමුත් යළිත් ඔවුන් ලෝකෙට එනවා. මොකද? ලෝකෙ තුළ ඒවා තියෙන්නේ. මේ වේතනා වෙතසිකය තියෙනකම් සසරින් මිදිලා නැ. එකෙන් මිදෙන්ට තමා මේක අයින් කරන්ට ඔන. ඉතින් මේක නැත්තේ රහතන් වහන්සේ ලැග. එහෙනම් එතෙන්ට යන්ට අපි කරන්ට තියෙන්නේ මේ අකුසල් මුල් රික නැති කිරීම. මෙන්න මේක කිරීම තමයි සිත පිරිසිදු කිරීම. පැහැදිලි ද කියපු දේ. කියපු දේ නේරුණාද?

මං ගොඩික් වවන විස්තර කළා. මේක තේරුණාද කියන එක පොඩිඩික් ගැටලු සහිතයි. ඒ මොකද? මේක හරි අමාරුයි.

උත්සාහ කරල කිවට. ඇත්තට ම අමාරැයි. කාට කොච්චිවර කිවිවත් තෙරුම් ගන්න එක ලේසි නැ. මේ කාටත් නොත්තෙරන තැනක් මේක. පැහැදිලි ද කියපු දේ?

අදුරේ අර ජාති අන්ධයින්ට වරණ ගැන කියල දෙන්ට අමාරැයි. මේක අත් දැකලා නැති කෙනෙකුට කොච්චිවර කිවිවත් හරි අමාරැයි. වචනවලින් කියනවා තමයි. හරියට අර මාඅවාට ගොඩිම ගැන කිවිව වගේ තමා. මං කලිනුත් කියල ඇති මාඅවාට කොච්චිවර කිවිවත් ගොඩිමේ ඇවිදින්ට ම ඕනෑ ගොඩ බිම වතුර නැ කියල තෙරෙන්නෙ නැ නේ. මාඅවා හිතන් ඉන්නෙ ගොඩිමත් වතුර තියෙනවා කියල. ඒ වගේ තමයි නොදැන්නා දෙයක් ගැන කියන කොට, අපට. මිනිසුන්ගේ අදහස් සිතුවිලි සියලු දේ තියෙන්නෙ ඇස - කන - දිව - නාසය - ගිරිය - මනස කියන ඉන්දියවලට ගෝවර වන ධරුමතාවයන් මත තමයි, දැනුම කියන එක තියෙන්නෙත්.

තමුත් එතැනින් එහාට යමක් හිතන්ට පුළුවන් කමක් නැ, එතැනින් එහාට හිත දියුණු කලේ නැත්තම්. එක තමයි ප්‍රයුව වඩ්න්ට කියන්නෙ. මිනිසුන්ට දැනුම තිබුවට බැ. දැනුම කියන්නෙ ප්‍රයුව තොටෙයි. ප්‍රයුව වෙනයි, වික්ද්‍යාණය වෙනයි. දැනුම වෙනයි, අවබෝධය වෙනයි. සිත පිරිසිදු කරන්ට කිවේ, මේ සත්‍යය දැකින්නෙ මොකන්ද? මේ පක්ෂ්ව උපාදානස්කන්-ධවල කිවිව වික්ද්‍යාණයත් එක්ක හටගන්න එස්ස - වේදනා - සක්ද්‍යා - චෙතනා - මනසිකාර කියන ස්ථාවලිය දැකින්ට ඕනෑ. ඒ දැකපු දාට තමයි සැබැං තත්ත්වය තෙරුම් ගන්නෙ. මේක දැකින්නෙ කවුද? රහතන් වහන්සේ. ඒ දැකගැනීම තමා, අහියා ලබනවා කියන්නෙ. අහියාවෙන් දැකින්නෙ මේ යථාර්ථය, මේ ස්ථාවලිය. එක තමයි රහත් එලයට පත්වෙන්න තියන තැන. පත්වෙන තැන. මේක ඉවර වෙන්ට නම් සියලු කෙලෙස් ඉවර වෙන්ට ඕනෑ. කෙලෙස් ප්‍රහාණය වෙන්ට ඕනෑ. ඉතින් සිත පිරිසිදු කරනවා කියල කිවේ ඒකයි.

අර පොකුණෙන තියෙන මඩ වික යටපත් වෙලා තමා අර ද්‍යාන මතු වූණා කියල මං කිවිවේ, අර සිත වතුර පිරිසිදු

වූණා වගේ. අපි දැන් මොකද කරන්නේ? රළගට අපි හාවනාවක් කරන්ට වෙනව සිත පිරිසිදු කරන්ට. අර පොකුණේ තියෙන මඩ රික ඉවත් කරලා, මඩ තියෙනකම් නේ වතුර මඩවෙන්නේ. මඩ ඉවත් කළාත් මොකද වෙන්නේ අන්න ඒ වගේ තමයි, සිතේ අකුසල් යටපත් වූණාට වැඩක් නෑ. අර අකුසල් මුල් රික යට තියෙනවා, අර ගසේ මුල් රික වගේ. මුලින් ගලවලා, අයින් කරලා, මුල් හාරලා, මුල් අයින් කරලා, මුල් කැලිවලට කපලා, පලලා ගිනි තියලා අඩ රිකත් පා කරලා අරින්ට ඕන වගේ තමයි බුදු හාමුදුරුවේ කිවිවේ, මේ නිවන් මග. එතකොට මේ සිත පිරිසිදු කරන්ට අපි මොකද කරන්ට ඕන වෙන්නේ. රළගට තව හාවනාවක් බුදු හාමුදුරුවේ දේශනා කළා. රළගට ඒක අපි කරා කරමු. දැන් මෙතෙන්ට එනකම් කියපු දේ තේරුණාද? දැන් මොකක්ද ප්‍රශ්නයක් අහන්ට ගියේ, ඉස්සර වෙලා. සිත ගැන නොද?

**ප්‍රශ්නය :-** සැම සිතුවිල්ලක් එක්ක ම ඔය වෙතසික හැම එකක් ම ඇති වෙනවද?

**පිළිබුර :-**

ඒවි. සැම විස්කුදුණයක්, සිතක් එක්කම ඔය කියන කරුණු පහ සිද්ධ වෙනවාමයි. පැහැදිලිද කියපු දේ? රහතන් වහන්සේට ලේතනා වෙතසිකය නෑ. එයාට විතරයි නැත්තේ. රහත් වෙනකම් අනික් රික තියෙනවා.

දැන් ඕක තමයි රුප - වේදනා - සක්කු - සංඛාර - විස්කුදුණ කියලා ස්කන්ධ පහ කියල අරගෙන කරන්නේ. දැන් බොහෝ අය කියනවා මේ පක්ච්චස්කන්ධ. මිනිස්සු හඳුන්-වන්න සමහරු කියනව මේ තියෙන්නේ පක්ච්චස්කන්ධ කියල. ඒ වූණාට රුප - වේදනා - සක්කු - සංඛාර - විස්කුදුණ කියන මේ ස්කන්ධ පහ තමයි තියෙන්නේ. මෙතන සත්ත්ව-යක් පුද්ගලයෙක් නෑ. මේ ඉන්නේ ඔක්කොම පක්ච්චස්කන්ධ. රහතන් වහන්සේත් ඒ ගොඩේ ඉන්නවා. එතකොට රහතන් වහන්සේත් පක්ච්චස්කන්ධයක්. ස්කන්ධ ගොඩේ හරිද? එහෙම තමයි කියන්නේ. මේ ස්කන්ධ පහක් ම හදාගෙන තියෙන්නේ

කොහොමද? රහතන් වහන්සේට ස්කන්ධ තියෙනවා. නමුත් උපාදානයයි නැත්තේ. උපාදානය නැ. ස්කන්ධ පහ තියෙනවා. මං දන්නේ නැ මේක කොහොන් හැඳුණද කියලා. රහතන් වහන්සේ කියන තැන ස්කන්ධ කතන්දරයක් තියෙන්ට බැ. රුප - වේදනා - සක්කුදු - සංඛාර - වික්කුණ කියන පහ ම තියෙනවා කිවිවට රහතන් වහන්සේ ලග පහක් තියෙන්ට බැ නේ. සංඛාර තියෙන්ට බැ. සංඛාර කියන්නේ කරම. කරමක්ශය, කරම ඉවර කරපු කෙනා රහත් කියල කියන්නේ. එතකොට රහතන් වහන්සේ ගාව කොහොද කරම. කරම නැත්තම් කො සංඛාර. කරම කියන්නේත් සංඛාර කියන්නේත් දෙක ම එකයි. සංඛාර නැ. රහත් කියලා කියන්නේ සංඛාර නැති කරපු කෙනා.

“අවිජ්ජා පවිචා සංඛාරා”. සංඛාර හටගන්නේ අවිද්‍යාව නිසා. රහත් කියල කියන්නේ අවිද්‍යාව දුරු කරපු කෙනා. එහෙනම් සංඛාර හටගන්ට බැ එයාට. සංඛාර නැ. කරම නැ. මං කිවිවේ එකයි. වේතනා වෙතසිකය ගැන කියදිදී අර අපි ඇහුවානේ හටගැනීම. රහතන් වහන්සේට නැ කිවිවේ එකයි. මොකද? වේතනා වෙතසිකය හටගන්ට නම්, වේතනා කියලා කිවේ කරම. සංඛාර. දැන් පරිච්ච සමූජ්පාදයේ සංඛාර කියලා කිවේ එක. එතකොට මේ සංඛාර හටගන්නේ අවිද්‍යාව තියෙන කම්. එතකොට අවිද්‍යාව තියෙනකම් සංඛාර තියෙනවා මයි. එතකොට අවිද්‍යාව තියෙන්නේ කා පළගද? රහත් වෙවිව නැති කෙනා පළග. අවිද්‍යාව නැත්තේ කා පළ ද? රහතන් වහන්සේ පළග. අරහත්වයට පත් වෙවිව කෙනා. රහත් කියල කියන්නේ අවිද්‍යාව දුරු කළා කියන එක. එතකොට අවිද්‍යාව දුරු කළා නම්, අවිද්‍යාව නිරුද්ධ නම් සංඛාර නිරුද්ධයි. ඒ හින්දා කරම නැ. වේතනා වෙතසිකය හටගන්ට බැ. ඒ හින්දා අර කියපු ඉස්සර වෙලා කතන්දරේ කරාව විදිහට මේ රහතන් වහන්සේ-ටත් පක්ෂවස්කන්ධයක් තියෙනවා උපාදානය නැ. ඒවා මේවා හරියන්නේ නැ. මේ මිනිස්සුන්ට පක්ෂවස්කන්ධය කියලා හදුන්වන්ට ගිය වරදින් ඕක වුණේ. මම නම් දැක්කේ නැ කිසිම තැනක බුද්‍යහාමුදුරුවා මේ මිනිසුන්ට හදුන්වන්ට මේ ඉන්නේ පක්ෂවස්කන්ධ කියලා තියෙන බවක්. කොහොවත්

කියල නැ. කොහොවත් එහෙම සඳහනක් නැ. දැන් එක එක අය හදාගෙන කොහොත් හරි ඇවිල්ලා මේක හාවිතයක් හැටියට පත්වෙලා. දැන් මේක මෙතෙන්ට අදාළ නැ. මං මේක කියන්ට ගියේ වේතනාව ගැන කියපු නිසා. එතකොට රහත් වෙනකම් වේතනාව තියෙනවා. කර්මය තියෙනවා. රාග - ද්වේෂ - මෝහ තුන තියෙනවා. එකෙන් පිරිසිදු කිරීම තමයි බුදු හාමූදුරුවා අර ගාලාවේ තුන් වෙනි පදයෙන් කිවිවේ. "සවිත්ත පරියොදුපනං" සිත පිරිසිදු කරන්ට. දැන් සිත පිරිසිදු කරන්ට ඕන. කොහොමද සිත පිරිසිදු කරන්නේ?

දැන් මේ සංඛාර තියෙන්තේ සත්‍ය තොදන්න නිසා. පරම සත්‍ය දත්තෙන නැ. එක දැනගන්ට ඕන. දැන් එක දැනගන්ට ඕන නම් මොකද කරන්ට ඕන. මේ සිත පිරිසිදු කරන කුමය මොකක්ද? සතර සතිපටියාන හාවනාව, විද්‍රෝශනා හාවනාව, විපස්සනා හාවනාව කියන්නේ එකම තමා. විපස්සනා වඩන්ට ඕන. කායානුපස්සනාව, වේදනානුපස්සනාව, විත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව, සතර සතිපටියානය වඩපුවාම යථා ස්වරුපය ලෝකයේ යථා තත්ත්වය දැන ගන්ට පුළුවන්. මොකක්ද යථා ස්වරුපය ලෝකේ. අතිවිව, දුක්ඛ, අනාත්ම. ඔව්. ඇතිවීම - නැතිවීම. ලෝකේ පවතින කිසිවක් නැ. ඇතිවීම නැතිවීම විතරයි තියෙන්නේ. ඇතිවීම නැතිවීම අතිත්‍ය දුක්ඛ අනාත්ම දැකගන්ට ඕන. මේක තොදන්නා කම තමයි අවිද්‍යාව කියල කිවිවේ. අතිත්‍ය, දුක්ඛ, අනාත්ම තොදන්නා එක අවිද්‍යාව. අවිද්‍යාව තියෙනකං තමයි අර කියපු වේතනාව රාග - ද්වේෂ - මෝහ සිත අපිරිසිදු කරන්නේ. එක නැති කරන්ට නම් අපි මොකද කරන්ට ඕන. අවිද්‍යාව නැති කරන්ට ඕන. අවිද්‍යාව නැති කරන්ට නම් මොකද කරන්ට ඕන. විද්‍යාව පහළ කරගන්ට ඕනැ. විද්‍යාව පහළ කරගන්ට නම් සත්‍ය දකින්ට ඕනැ. මොකක්ද සත්‍ය දකින කුමය එතකොට? සතර සතිපටියානය ප්‍රධාන ම දේ. බුද්ධ දේශනාවේ තියෙන පළවැනි දේ තමයි, බුදුවරයෙකුගේ දේශනාවේ සතර සතිපටියානය පිළිබඳ කරන දේශනාව. සතර සතිපටියානය

අනික්ත් කිසිම ආගමක නෑ. අර කියන සිත පිරිසිදු කරන තැනට කියන කොටස තමයි තැක්තේ අනික් ආගම්වල. අනික් ආගම්වලත් දහාන වඩන එක හෙම තියෙනවා. එතකොට සතර සතිපථ්‍යානය තමයි ලෝකයේ යථා ස්වරූපය. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම දැකින්නේ ඒ තුළින් අවිද්‍යාව දුරු කර අරහත් එලයට පත්වෙලා සසර දුකින් එතෙර වෙනව. එතකොට මෙන්න මේක දේශනා කිරීම තමයි සියලු බුදුවරයන් වහන්සේලාගේ දේශනාව. මොකක්ද? "සියලු පවිචිත් වළකින්න. කුසල් වඩන්න. සිත පිරිසිදු කරන්න." මේක තමයි බුද්ධානුශාසනාව. "එතං බුද්ධාන සාසනං." එතකොට අපි මේ බුදුවරයන්ගේ අනුශාසනාව තමයි ගාසනය කියලා කියන්නේ. "බුද්ධානුශාසනං." එතකොට දැන් තෝරුණාද බුද්ධ ගාසනය මොකක්ද කියලා. දැන් පැහැදිලියි නේ, බුද්‍යන් වහන්සේගේ දේශනාව. "පාපයෙන් වළකින්න. කුසල් වඩන්න. ර්ලගට සිත පිරිසිදු කරන්න."

පාපයෙන් වැළකීම කියල එතන අදහස් කළේ සීලය. කය - වවන දෙක සංවර කරගන්නවා. රට පස්සේ කයයි වවනයයි දෙක සංවර කරගෙන තිකං ඉන්නේ නෑ. රට පස්සේ සිත දෙසට යොමුවෙනවා. මම කිවිවෙන කයට මොක්ත් කරන්ට බැං පුස්ම ගැනීම හැර සිතේ අනුග්‍රහයක් නැතිව. හිතට ඕනෑ හැම දෙයක් ම කරගන්නෙන කය හරහා. සිතට මූක්ත් කරගන්න බැං කය තැතුව. සිතට ඕන දේ කය හරහා කරන්නෙන කය සංවර කරගත්තාට පස්සේ කයයි වවනයයි සංවර වුණා ම සිතට කරන්ට පුළුවන් දේවලින් පවිකම්වලින් සියයට හැත්තැවක්, දහයෙන් හතක් ඉවරයි. සියයට හැත්තැවක්. දැන් හිතට යොමු වෙනවා. පවින් වැළකුණාම කය වවන දෙක සංවර වුණා. දැන් රට පස්සේ අපි සමඟ භාවනාවකින් තමයි දෙවැනි පියවරට යන්නේ. දැන් කරන්නෙන මොකක්ද? කුසල් වඩන එක මොකද හේතුව? මිනිසුන්ගේ හිත තියෙන්නේ අකුසලයේ. ඒ කිවිවේ පණ්ඩ්ව නීවරණ. කාමලිජන්දය, ව්‍යාපාදය, රීන මිද්ධය, උද්ධව්‍ය-කුක්කුව්‍ය, ව්‍යිකිව්‍ය. පැහැදිලියි නේද?

දැන් මූල ඉඳත් ආපහු මතක් කලාත් කයින් වන පාප-කර්ම දහයක් තියෙනව කියල මම මුලින් කිවිවා. වචනයෙන් කරන හතරයි කයෙන් කරන තුනයි, සිතින් කරන අකුසල් තුනයි එකතු කරහම දහයයි මෙතන අදහස් කලේ දැන් දහයෙන් කයින් කරන අකුසල් තුනයි, වචනයෙන් කරන අකුසල් හතරයි වැළකීම. එතකොට ඔහු සිල්වතෙක් වෙනවා. රේඛට මොකද කරන්නේ? අපි කුසල් වඩිනවා. මොකටද කුසල් වඩන්නේ අකුසල් දුරු කරන්ට ඕන හින්ද. එතකොට අකුසල් කිවේ මොනවද? ඇසේ - කන - නාසය - දිව - ගරිරය - මනස කියන ඒ ආයතන පිනවන්ට තියෙන ආකාව. කාමවිෂන්දය කියන එක අකුසලයක්. රේඛට ද්වේෂය, තරහව, ද්වේෂය අකුසලයක්. ව්‍යාපාද නීවරණ කියලා අපි කියන්නේ ඒකට. රේඛට රීන ලිද්ධය සිතේ සහ කයේ තියෙන මැලි බව. රේඛට උද්ධිවිව - කුක්කුවිවය. හිතේ තියෙන තොසන්සුන්බව සහ සිතේ තියෙන අර කරපු අකුසල් සහ තොකළ කුසල් පිළිබඳ තැවෙන ස්වභාවය. අපි ඒකට කිවිවා උද්ධිවිව - කුක්කුවිව කියලා. රේඛට විවිකිවිජාව කියල කිවිව. බුදුන් වහන්සේ පිළිබඳ, ධර්මය පිළිබඳ ආර්ය මහා සංසරත්නය පිළිබඳ ආදි වශයෙන් තියෙන සැකය. මෙන්න මේ කියන පස්ක්ව නීවරණවල තමයි සිත වැඩියෙන්ම පවතින්නේ මිනිසුන්ගේ. ඒක නිසා අපි ඒකෙන් සිත මුදවා ගන්න තමයි භාවනාවක් කරන්නේ. සමථ භාවනාවක් හරහා අපි මොකද කරන්නේ. ඒ කියපු නීවරණ ටික යටපත් කර ගන්නවා. නැතිකර ගන්නවා. ඒක තමයි කුසල් වැඩිම යනුවෙන් අදහස් කරන්නේ. එතකොට ප්‍රථම ද්‍රානය කියන්නේ කුසලයක්. දැන් මේ පස්ක්ව නීවරණ ටික යටපත් ව්‍යුණා ම මතුවන්නේ කුසල් සිත්. කුසල් සිතක පළවෙනි කුසල් සිතේ තියෙන ලක්ෂණය තමයි විතක්ක විවාර ප්‍රති සුබ එකග්‍රතා කියන ද්‍රාන අංග. ද්වීතීය ද්‍රානයට යනකොට විතක්ක විවාර දෙක ඉවත් වෙනවා. ප්‍රිතියයි සුබයයි ඒකාග්‍රතාවයයි. රට පස්සේ තෘතිය ද්‍රානයට යනකොට සුබයයි ඒකාග්‍රතාවයයි. වතුරුප ද්‍රානයට යනකොට සුබයත් නැතිව ගිහිල්ලා ඉතිරි වෙන්නේ

පිරිසිදු සිතක්. පිරිසිදු උපේක්ෂාව. මේ පිරිසිදු උපේක්ෂාව කියල කියන්නේ, එතන තියෙන්නේ ඉතා ම ප්‍රහාර්වර සිතක්. මික තමයි බුදුන් වහන්සේ දක්වන පිරිසිදු අර අපිට ස්වභාවයෙන් තියෙන ප්‍රහාර්වර සිත තියෙන්නේ ඔක්කොමලාගේම. දැන් මේ කෙලෙස් යටපත් වුණාම දැන් මේ ප්‍රහාර්වර සිත තමයි ලෝකයේ තියෙන ගැහුරුම ධර්මවලට යොමු කරන්ට පූජාවන්. මේ සිත ඉතා ගක්තිමත් සිතක්. අන්න ඒ සිත මතු කරගන්ට වෙනවා. බුදු හාමුදුරුවේ සූත්‍රවල හරියට මේ ගැන කියනාව. රේ ප්‍රස්ථීසේ අපි ඒ සිත තමයි යොමු කරන්නේ ර්ලගට සිත පිරිසිදු කරන්ට. දැන් මේ සිත තිබුණයි කියලා සිත පිරිසිදු වෙලා නැ. මොකද වේතනා වෙතසිකය තියෙනවා. ඒ කියන්නේ රාග - ද්වේෂ - මෝහ කියන අකුසල මූලයන් තියෙනවා. අකුසල් මුල් වික තියෙනකම් මේ සිත අපිරිසිදුයි. ඒ තිසා ඒක පිරිසිදු කරගන්ට නම් මේ අකුසල් මුල් වික නැති කරන්ට ඕන. ඉතින් ඒකේ ඇති වෙන්නේම ලෝහ - ද්වේෂ - මෝහ තිසා මේවා ඇති වෙලා තියෙන්නේ අවිද්‍යාව තිසා. අවිද්‍යාව තියෙන කම් මේවා නැති වෙන්නේ නැ. දැන් අවිද්‍යාව දුරු කරන්ට ඕන. අවිද්‍යාව කියලා කිවිවේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ඒක නොදුන්නා කම. එතකොට ඒක නැති කරන්ට නම් විද්‍යාව පහළ වෙන්ට ඕන. දැන් විද්‍යාව කියලා කිවිවේ අනිවිව - දුක්ඛ - අනාත්ම දකින්ට ඕන. ඒක දැකගන්ට නම් අපි මොකක්ද කරන්ට ඕන. සතර සතිපථියානය වචන්ට ඕන. එතකොට සතර සතිපථියානය වචන්ට ලේසියි අන්න අර කියපු පිරිසිදු කරගත් කුසල් සිතට. අර තිවරණයන්ගෙන් පිරිසිදු කරගත් කුසල් සිත. වතුරුප ද්‍යාන සිත යොමු කරනවා සතර සතිපථියානයට. එතකොට පූජාවන් වෙනවා, අපට ඇත්ත ඇති සැටියෙන් දකින්ට. කයේ යථා ස්වරුපය දකින්ට. වෙදනාවේ යථා ස්වරුපය මොකක්ද? සිතේ යථා ස්වරුපය මොකක්ද? ර්ලගට ධමමානුපස්සනාව. ධර්මයන්ගේ යථා ස්වරුපය මොකක්ද? ආදී වශයෙන් සතර සතිපථියානය පිරික්සීමට පූජාවන් වෙනවා, ඒ හාවනාව වැඩිමෙන්. සතර සතිපථියානය වැඩිමෙන්. අනිත්‍ය - දුක්ඛ -

අනාත්ම දැක ගන්ට පූඩ්වන්. විද්‍යාව පහළ කරගන්ට පූඩ්වන්. මෙන්න මේ ක්‍රියාවලිය දේශනා කරන්ට තමයි බුදුවරයෙක් පහළ වෙන්නේ. ඔක කියන්වයි. මෙතෙක් පහළ වුණු බුදු වරයන් වහන්සේලා දේශනා කළෙත් මෙකමයි. අනාගතයේ පහළ වන බුදුවරු දේශනා කරන්නෙන් මෙකමයි. ඒක හින්දා කොයි බුදුවරයාගෙන් හරි කමක් නෑ අද අපිට අහන්ට ලැබෙන්නෙන් ඒකමයි. ඒ හින්දා මෙන්න මෙක තමයි ගාසනය කියලා කියන්නේ. මෙක තමයි බුද්ධානුගාසනාව.

ඉතින් දැන් බලමු අපි අද මෙකද අපෙන් කෙරෙන්නේ? දැන් අහන්ට බලන්ට ප්‍රශ්න තියෙනව නම්.

### **ප්‍රශ්නය :-**

ස්වාමීන් වහන්ස, බොහෝ ඇය කියන්නේ බුද්ධ ගාසනය කියල අද තුතනයේ හඳුන්වන්නේ සිව්වනක් පිරිස සහිත මේ සමාජයනේ. හික්ෂු-හික්ෂුණී, උපාසක-෋පාසිකා කියන මේ පිරිස තමයි, බුද්ධ ගාසනයට ඇතුළත් වෙන්නේ. එතකොට ඔබ වහන්සේ කියපු ඔය දේශනය පිළිබඳ ඔය පිරිස තුළ ඔය ගුණධර්ම තියෙන්න ඕනෑ. සිත පිරිසිදු කරගන්න ඕන. එතකොට තමයි ඒ සිත පිරිසිදු කරගත්ත පිරිස තමයි බුද්ධ ගාසනයට ඇතුළත් වෙන පිරිස කියන එක තමයි දැන් මට ඔබ වහන්සේ කියපු විදිහට දේශනාවෙන් තේරෙන්නේ. නමුත් අපි කියන්නේ හික්ෂු-හික්ෂුණී, උපාසක-෋පාසිකා. එතකොට එහෙම නම් මේ හික්ෂු, හික්ෂුණී, උපාසක, උපාසිකා කියන මේ පිරිස තුළ ඔය පිරිසිදු වෙනතසිකය තියෙන්න ඕන නේද? නියම පිරිසිදු බුද්ධ ගාසනයක් පවතින්න නම් එහෙම නැතිව අපි වෙනත් දේවල් අල්ලා ගෙන ඉන්නවා නම් එතන ඔය කියන පිරිසිදු බුද්ධ ගාසනය නොවේ. නේද?

### **පිළිතුර :-**

බුද්ධ ගාසනය කියලා දැන් කිවිවේ, දැන් මෙතන කියන්නේ මොකක්ද? කිසියම් ක්‍රියා පිළිවෙළක්, ක්‍රියා මාර්ගයක්. පාපයෙන් වැළකිලා, අකුසලයෙන් වැළකිලා, සිත පිරිසිදු

කරගෙන යන ක්‍රියාවලියක්. ඒකයි බුද්ධානුශාසනාව. ඉතින් මේක තමයි අනුශාසනාව. එතකොට මේ අනුශාසනාව පිළිපාදින අය තමයි අපි සිවුවනක් පිරිසකට බෙදලා තියෙන්නේ. මේක වඩන පිරිස තමයි බොද්ධයෝ කියලා කියන්නේ. කොට්‍රින ම කියනව නම් දැන් මේ මාර්ගය පිළිපාදින අය බොද්ධයෝ. මේ බොද්ධයෝ ඉන්නවා කොටස් හතරක්. හික්ෂු - හික්ෂුණී - උපාසක - උපාසිකා. මේ මාර්ගය වඩන හෝ වඩිලා අවසන් කරපු අය. රහතන් වහන්සේත් ඔතන ඉන්නවා. සිවුවනක් පිරිස එතකොට මේවා වඩන අය තමයි අපි ගන්නේ, මේ කොටසට වැටෙන්නේ. හැබැයි ඉතින් මේවා ඔය දැන් අහපු විදිහට දැන් ඔය ඇහුව ප්‍රශ්නය හැටියට වැටෙන්නේ, ගත්තහම වඩන පිරිස එහෙම කිවිවට ඔතන ගන්නේ සංසයා කියන කොටසට ආරය සංසයා. මේක වඩන පිරිස බුදු භාමුදුරුවෝ අදහස් කලේ අඩුම වශයෙන් සෝච්චන් මාර්ගයට වත් පිළිපන්න කෙනානේ, බුද්ධ ග්‍රාවකයෙක් වෙන්නේ. එතකන් ග්‍රාවකත්වයට වැටිලත් නැ. ඒක නිසා එතනින් පල්ලෙහා ඉන්නේ වීරය වඩන්නේ පමණයි. නමුත් යම් තැනක් ස්ථරිත කරපු අය නොවේ. අවම වශයෙන් සෝච්චන් මාර්ගයට වත් එලයට වත් පත්වෙවිව අය නොවේ. ඉතින් මේ සිවුවනක් පිරිසද? බුද්ධ ගාසනය කියන එක, දැන් ඔතනදී ගැටලුවක් තේදි? එතකොට පිරිස ඒ පිරිස නොවේ බුද්ධ ගාසනය කියන්නේ මෙන්න මේ ක්‍රියා පිළිවෙතට. ඒකයි එතකොට ගාසනයේ වෙනස - දැන් ඔය අහපු ප්‍රශ්නයෙ තියෙන්නේ, හදාගෙන තියෙනවනේ මේ හික්ෂු ගාසනය, හික්ෂුණී ගාසනය, ඒ වගේ වවනවලින් වෙන්ට ඇති මේක ඇවිල්ල ඇත්තේ. මේ වවන ඉතින් කොහොම හදාගෙන කොහොම හැඳුණද කියන්ට මම නම් දැන්නේ නැ. ඉතිහාසයේ බොහෝ දේවල් මේ ගාසනයේ අවුරුදු දෙදාස් පන්සිය පණහක් ගතවෙන කාලයීමාව තුළ වෙලා තියෙනවා. ඉතින් එක එක වවන දුර දිග නොබලා නොසිතා යම් යම් දේ හඳුන්වන්ට මේවා කරලා තියෙනවා. ඉතින් හික්ෂු ගාසනය හික්ෂුණී ගාසනය අර ගාසනය මේ ගාසනය ගාසන ගොඩික් නැ. ගාසන

එකයි තියෙන්නේ. බුද්ධ ගාසනය බුද්ධ ගාසනයමයි. මෙක බුද්ධ ගාසනය කියලා කිවිවා. ඉතින් මං ඔව්වර වෙලා කිවිවෙ බුද්ධ ගාසනය තමයි මොකද කියන්නේ?

අපි කොට්ඨාසින් ම ගමු බොද්ධ කියල කියන්නේ කාටද? මෙන්න මේ බුදුන් වහන්සේගේ දේශනාව පළිපදින කෙනා. බොද්ධයා කියල කියන්නේ බුද්ධ ගාවකයා නේ. බුදුන් වහන්සේගේ දේශනාව පිළිපදින කෙනා. එතකාට බුද්ධානු-ගාසනාව මොකක්ද? මේ කියපු මෙව්වර වෙලා පැයක් විතර විස්තර කරපු මේ ක්‍රියාවලිය. ඉතින් මේ ක්‍රියාවලිය කරන්ව තීරණය කරපු, කරගෙන යන කෙනා තමයි බුද්ධ ගාවකයා. ඉතින් මෙක කරන්නේ නැති කිසිවෙකු බුද්ධ ගාවකයෙක් වෙන්නේ නැ. ඉතින් මෙකෙන් බැහැරව යමක් කරනවා නම් ඒක බුද්ධ ගාසනයක් නොවේ. දැන් මෙන්න මේ කියපු ක්‍රියාවලියෙන් බැහැර යමක් තියෙනවා නම් දැන් මෙව්වර වෙලා පැයක් විතර කරා කළාන්, පැයක් විතර. “පාපයෙන් වළකින්න. කුසල් වඩින්න. සිත පිරිසිදු කරන්න” කියලා. මෙන්න මේ ක්‍රියාවලියෙන් බැහැරව මොනවා හරි දෙයක් කරනව නම් බොද්ධ නොවේ. ඉතා සරලයි. ඔවුන් බොද්ධ නොවේ. එව්වා බුද්ධ ගාවකයෙකු නොවේ. බුදු භාමුදුරුවා සරණ ගියා නොවේ. බුදුන් සරණ ගියා නම් මේ ධර්මය පිළිපදින්ට එපායැ. ධර්මය සරණ ගියා නම් මේ ධර්මය පිළිපදින්ට එපායැ. ආරය මහා සංස රත්නය සරණ ගියා නම් ඒත් මේ ධර්මය පිළිපදින්ට එපායැ. මෙතන මේ මාරුය තුළ ඉන්ව ඕනෑ. ඔය කියපු පද තුනෙන් විස්තර කරපු ක්‍රියාවලිය තුළ ඉන්ව ඕනෑ. මේ තුළ නැති මෙයින් බැහැරව ඕනෑම දෙයක් කරනවා නම් ඔවුන් බොද්ධ නොවේ.

එනැම කෙනෙකුට කියන්ව පුළුවන් බුද්ධං සරණං ගව්චාමි. ධම්මං සරණං ගව්චාමි. සංසං සරණං ගව්චාමි. මම බුදුන් සරණ යම්. ඉතින් යන්ව. අපි අල්ලන් ඉන්නව යැ. ඔක දහ පාරක් කිවිවත් සිය පාරක් කිවිවත් ලක්ෂ වාරයක් කිවිවත් වැඩක් නැ ගියේ නැත්තම්. යන්ව අවශ්‍ය කරන පියවර තැබුවේ

නැත්තම්. වීරය වැඩුවේ නැත්තම්. ඒ අදාළ ගුණයටම දියුණු කරන්ට පියවර නොගත්තොත් ඒවා කිවිවා කියලා කිසි ද්‍රව්‍යක එයා උපාසකයෙක් වෙන්නේ නැ. බුද්ධ ග්‍රාවකයෙක් වෙන්නේ නැ. හැබැයි, ඉතින් ඔක් නොකිවිවත් කමක් නැ. වැඩි කරනවා නම්. බුද්ධං සරණං නොකිවිවත ඔය කියා පිළිවෙත කරගෙන ගියෙක් මහු නිතැතින් ම බුද්ධ ග්‍රාවකයෙක් වෙනවා. එතකොට මේ කියාවලියෙන් බැහැරව කරන ඕනෑම දෙයක්, දැන් බුද්ධං සරණං ගච්චාම්, ධම්මං සරණං ගච්චාම්, සංසං සරණං ගච්චාම් කියලා වෙනවෙන දේවල් කරනවා. සායිබාබා පස්සේ යනවා. බුදුන් සරණ යම් කියලා කිවේ. දැන් සායිබාබා සරණ යනවා හරිද? මුන්නේශ්වරම් දෙවියෙ සරණ යනවා හරිද? කතරගම දෙවියෙ සරණ යනවා, එහෙන් කාලීමැණියෙ, යක්ෂයෙ යක්ෂණයෙක්ගෙන් නේද? එයා ගේ පස්සෙන් යනවා හරිද? මොකද කියන්නේ. බුද්ධං සරණං ගච්චාම් කියලා ගිහිල්ලා බෝගහේ කොඩි එල්ලනවා. මගේ පුතා ගිෂ්වත්වයෙන් පාස් කරලා දෙන්ට. අහවල් දුවගේ ලෙඹේ සූවවේවා. හරිද? රකියාවේ උසස්වීම් ලැබේවා හරිද? එහෙම නේද? බෝගහක් ප්‍රගත ගියාම හරි ලස්සන ලස්සන විහිල තියෙනවා එල්ලලා. හරිද? එතකොට දැන් මේකද, බුද්ධ ගාසනය. දැන් සමහරු හිතන් ඉන්නවා මේක තමයි බුද්ධ ගාසනය. ගාසනය දැන් බැබලෙනවා. බෝඩි එහෙමත් ගහල තියෙනවා. බුදු සසුන බැබලෙනවා. ඔහොම ගියාම බැබලෙයි. මොනවද මේ කරන දේවල් කියලා බැඳුවම පෙනෙයි අපිට. මේකද මේ බුද්ධ ගාසනය. හරිද? පිළිම සරසයි. තොරන් ගහයි. බෝ ගහේ කොඩි එල්ලයි. වටෝට පාටපාට රෙදීවැල්, පාලම් කොඩි එල්ලයි. වෙතතුවලට ලයිවලින් සරසයි. නේද? ආලෝක පුරා එහෙම කියල තව නොයෙකුත් නොයෙකුත් දේවල් ඇහැට පේන්ට තියෙනවා. දැන් බුදු සසුන බැබලෙයිද? එතකොට. ඒ එකක්. ර්ලගත මේකද බුද්ධ ගාසනය. දැන් මෙවිට වෙලා කජා කරපු බුද්ධ ගාසනයද දැන් මේක? හිතන්ට පොඩිඩික් මේ කියන ඒවා. කොහොද අපි යන්නේ? මොනවද වෙන්නේ? කියලා.

එතකොට රේලග දේ, දැන් තව පිරිසක් බුද්ධගාසනය දියුණු කරන්ට යනවා. කොටසක් කියනවා මෙක පිරිහිලා. මෙක දියුණු කරන්ට ඕන. බුද්ධ ගාසනය පිරිහිලා. ඇත්ත, ඇයි? බුද්ධ ගාසනය කිවිවේ, මෙතෙක් අපි කථා කරපු අර බුද්ධානුගාසනාව පිළිපදින්නේ නෑ. ඒ නිසා මේ රට ඉතා ම දුරාවාරයන් ගෙන් ගහණ වෙලා. මිනිස්සු අමතුෂ්‍යයෝ බවට පත්වෙලා. යන්ත් බවට පත්වෙලා. සිත්-පිත් නැති මිනිස්සු බවට පත්වෙලා. කරන්ට පුළුවන් සියලු පාපකරුම කරන පවිකාරයන්ගේ දේශයක් බවට පත්වෙලා ඉවරයි. ඒක මම කියන්ට ඕන නෑ. උදේ හවහ පුවත්තක් බැලුවාන් ගුවන් විදුලියක එහෙම නැත්තම් රැපවාහිනී පුවත්ති විකාශනයක් බැලුවාන්, අපිට ඕනෑ කෙනෙකුට දැකගන්ට පුළුවන්. ඉතින් මේ පවිකාරයන්ගේ දේශය බවට පත්වෙලා තියෙන එක කියලා කිවිවේ ගාසනය පිරිහිලා. ඒක ඇත්ත. ඉතින්, අපි මොකද කරන්නේ මෙකට? ඉස්සර වෙලා පිරිහිමෙන් වළක්වා මෙක දියුණු කරන්ට මොකද කරන්ට ඕන? කාට හරි පුළුවන්ද මේ සාසනය දියුණු කරන්ට? කාටද පුළුවන්ද. පුළුවන්ද?

අමාරුයි. (සාකච්ඡා මණ්ඩපයෙන් පිළිතුරක්)

පුළුවන්. අමාරුයි තමා, පුළුවන්. කොහොමද පුළුවන් වෙන්නේ? අර කියන ප්‍රතිපදාව පුරන්ට ඕන. (සාකච්ඡා මණ්ඩපයෙන්) ආ.... ප්‍රතිපදාව පුරන්ට ඕන. එතකොට කොහොමද පුළුවන් වෙන්නේ? දැන් ඔක්කොම අමාරුයි කිවිවේ ඇයි? හොඳයි දැන් අමාරුයි කිවිවේ. සමහරු කියන්නේ බැං කියලා. ඇයි? හේතුව. මෙතන මගෙන් දහම් අහගෙන ගිහිල්ලා ඔක්කොම ඉවර වෙලා අන්තිමෙදී මොකක්ද මට කියන්නේ කියලා දන්නවද? ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ කියපු දේ ඔක්කොම ඇත්ත. හරි. සියලු දේ ඇත්ත. කාටද ඔක කරන්ට පුළුවන්? ඇයි මේ? මොනවද මේ? එහෙම කියන්ට හේතුව? මේ හැම දෙනෙක් ම මෙක අහගෙන ඉන්නේ මෙක අහගෙන ඉදලා යන්නේ අනික් අය බොද්ධ කරන්ට යන්නේ. ඒකයි බැරි. පැහැදිලිද කියපු දේ?

දැන් මෙව්වර වෙලා මේ කියන්නේ මොකටද? මේ ධර්මය තම තමා තුළ ඇති කරගන්ට කියලා, මේ කියන්නේ බුද්ධාමූරුරුවෝ. අපිට මේක අහලා අපිට මේක තේරුම් අරගෙන පිළිපැදිලා අපි මේ සසර කතරින් එතෙර වෙන්ටයි බුද්ධන් වහන්සේ මේ දේශනාව ගෙනාවේ. අපි දැන් අහන්නේ මොකටද? තව අයට කියන්ට. තව අය සිල්වත් කරන්ට. උදේ ඉදත් රේ වෙනකම් සිලය ගැන කථා කරන මිනිසුන් අපට ඇහෙනව. පොඩිඩ් රිංගලා ලංච්වලා බලන්ට, ඒ අය ලග ඔය එකක්වත් තියෙනවද කියලා. දේශනා නම් උදේ ඉදලා රේ වෙනකම්. රේඩියෝ එක දැමීමත් රුපවාහිනිය දැමීමත් බණ කියන්න නම් මිනිස්සු වැහි වැහැලා. බණ පිළිපැදීම කෙසේ වෙතත්, අනික් මිනිස්සු පිළිගැනීම කෙසේ වෙතත් කියන මිනිස්සු කි දෙනෙක් ලග ඔවා තියෙනවද කියලා ගැටුවක් මට නං. මොකද කියන්නේ? පිළිපැදින්නේ නැ. ඉතින් මේ රටේ කොහොමද මේක දියුණු වෙන්නේ? මේක තමයි පරිභානිය. පොතේ තියෙනවා, පොත කියවනවා පොතේ තියෙන එක මහා පණ්ඩිතයා වගේ මිනිසුන්ට දේශනා කරනවා. මේ අතින් අරන් මේ අතින් දුන්නා. තමන් ලග මොකටත් නැ. මෙන්න පරිභාණිය. මේකේ අපිට අනුන්ට කියන්ට දෙයක් නැ. මේක තියෙන්නේ අපිට. බුද්ධාමූරුරුවෝ දේශනා කරලා ගියා. බුදුවරු පහළ වෙන්නේ එකට. දහම තියෙනව. සාසනය තියෙනව. උන් වහන්සේලා තමා, බුදුවරු තමා මේ ශාසනය ඇති කරන්නේ. කාටවත් මේක නැති කරන්ට බැඳී. උන්වහන්සේ ධර්මය සොයාගත්තා. මාර්ගය සොයාගත්තා. පිළිපැදිලා අවබෝධයට පත්වුණා. අන් අයටත් කිවිවා. මෙන්න මං දක්කා. ඔබලත් දැකපල්ලා කියලා දහම් දෙසල උන් වහන්සේලා පිරිතිවන් පාලා. උන්වහන්සේලාගේ කාලේ ඉවරයි. ශාසනය ඇති කරලා ස්ථාපිත කරලා යන්ට ගියා. මේකට ආය කාටවත් දියුණු කරන්ට එකතු කරන්ට, ගොඩ නශ්‍රේන්ට, මුක්කු ගහන්ට, ප්‍රාථමන් ජගතෙක් මේ ලෝකේ නැ. මේක ඔහොමම ගිහිල්ලා නැතිවෙලා යනවා. ඉතිභාසයේ පහළ ව්‍යුණ බුදුවරු ඔක්කේට ම වුණෙන් ඕනෑම. අනාගතයේ

వెనునెని లేక. నమ్రిత్ అపిత మొ గాసనయ దైనో శీంఘానవ తియెనిల్చా. లే కియనునె అపిత ఎరమయ అహనీం తియెనిల్చా. మొక పిల్లిపడ్లలూ అపి లితెర వెనా లీకయి ఆయితెనా.

దైనో మొక కరనీం ప్రాపితున్. క్ల్వర్జ హరి కెనెక్ మొ గాసనయ ద్యుమ్రు కరనీం చిన కియలూ కియనిల నామి, కరనీం ప్రాపితున్ లీకమ లీక డెయడి తియెనునెనా. తమనో మొక పిల్లిపడ్చిన లీక. అన్నునగెనో అపిత వైబిక్ నాచి. అనో అయగే జమాదియ అపార వైబిక్ తియెనిల్చువద్? అనో అయగే ప్రాయువ అపిత వైబిక్ తియెనిల్చువద్? అనో అయగే వైబిక్ నాచి. లీక అపిత ఆయి కరనీం ప్రాపితున్? అనో అయగే వైబిక్ నాచి. అయ క్ల్వర్జును అపిత జిల్లును కరనీం వైబిక్ జమాదిగత కరనీం వైబిక్ ప్రాయువ ఆయి కరనీం వైబిక్ లీక డెయక్ ప్రాపితున్. అపార జిల్లును లెనీం ప్రాపితున్. అపిత జమాదియక్ ఆయి కరనీం ప్రాపితున్. అపిత ప్రాయువ ప్రారునీం ప్రాపితున్. దైనో అపి మొక కరనిల నామి, క్ల్వర్జ హరి కెనెక్, మొ డేణునాల అహలూ అనోన లీయా గాసనయ ద్యుమ్రు కరనీం ఉత్సాహ కల్ప లెనుల్చా. గాసనయ తిఖ్యానులే. లీక ద్యుమ్రు కరనీం చిన నాచి. తమనో లితెర లెనోం. మొక ఉత్సినో కరనీం తినిచ్చు నాచి. ఉత్సినో మొక లెన్నులు అడ మోకడ కరనునె? గాసనయ కియలూ అల్లెన్ ఉనునె లెన లెన డేవల్. అడ ఖ్రీడ గాసనయ మోకక్షు కియలూ ఆఖ్యాలోనో మోకక్షు కియనునె? అనోచల అల్లులాగనిచి, ఉచ్చసెల్లులం. లీకే ప్రతిమాలుక్ తియెనిల్చా. జమహర విప లెవతుసయక్ తియెనిల్చా. బోగఱక్ తియెనిల్చా. లీకప మల్ పహనో తియెనిల్చా ప్రశ్నాలుక్ మోనిల్చా హరి తిఖ్యాని. మోనిల్చా హరి గాపు రికుక్ తిఖ్యిల్చా. శే కియనునె యాయి కల్ప. మోనిల్చా హరి ఉల్లుల్చా. ప్రార్పినులుక్ కల్ప. జథుల్చినో విచిర తియా. తిపిప్ప క్షుమ్రు గొచెచి మ ఉనునిల్చా. ఖ్రైస్తుమ్రులోక్ తిఖ్యిల్చా పాపయెనో లుల్కినీం కియలూ. క్ల్వర్జుక్ పాపయెనో లుల్కినీం అదిత్యానా కరగతితెనో నాచి. వైలుకెనీం విరియ కలెత్ నాచి. అర కియప్ప అర లెవతుసయడి, పిల్లిమయడి, బోగఱడి అల్లులాగెన శే శే ధుష పెప్ప ధుష లో ధుషక్ అల్లులాగెన ప్రాయక్ లో డెకక్ గెవల్చా ధుష గత కరలూ, మోకక్ హరి యాయులుక్ కరలూ, ఉల్లేఖి ఉల్లుల్లలూ, ప్రార్పినూ కరలూ

ඒකියට හිහිල්ලා හිටපු පාපකරමයේ ම පවිකමේ ම ඉන්නවා. හිටපු කුණු ගොබි ම සිත. නීවරණයන්ගෙන් පිරිලා. ඒක නේ මේ විනාශට මුල. අල්ලපු ගෙදර මිනිහා කාල ඇදලා ඉන්නවා බලන් ඉන්ට බැං. රෝජ්‍යාව නේද? පිරිසිදු සිතින් එහෙම කරන්ට පූජ්‍යවන්ද? තව නිකම් නොවේයිනේ. ඔය කුණු කන්දල් ටික තියාන, ඇස් දෙක පියාගෙන සමහරු නිකං ඉන්තෙන නැ. සියලු සත්ත්වයේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. ඔහු වෙයිද? දැක්කා නේද වෙනස.... ගොඩක් අය ගාසනය කියල අල්ලගත්තේ මෙන්න මේවා. බුද්ධ ගාසනය නෙමෙයි මේවා. ගාසනික වැඩි සටහන තමයි අපිට තියෙන්තේ. මෙන්න මේ කියපු දේශනාවේ ඉතා පැහැදිලි ව බුදුන් වහන්සේ පද භතරකින් දේශනා කරපු මෙන්න මේ ක්‍රියාවලිය. මේක කවුරු හරි කරනවා නම් අන්න ගාසනය දියුණු වෙනවා මේ රටේ මිනිස්සු ඔක්කොට ම මේකට යොමු වෙන්ට පූජ්‍යවන් නම් ඒක වෙන්තෙන නැති වැඩික්. බුදු හාමුදුරුවන්ට කරන්ට බැරි වුණ වැඩික්. කරන්ට බැරි වුණා උන් වහන්සේටත්. එදා ඔය සොලොස් මහ ජනපදවල කේටි කියක් ජනගහනය ඉන්ට ඇදේද? කි දෙනාද රහත් වුණේ කි දෙනාද අනාගාමී වුණේ. සකඟදාගාමී වුණේ කි දෙනාද, කිදෙනෙක් ද සොවාන් වුණේ, කි දෙනාද බුදුහාමුදුරුවො දකින්න ගියේ කි දෙනෙක් ද බණ පදයක් ඇහැවිවේ ඒක තමා ලෝක ස්වභාවය. ඒක නිසා කවුරුත් හිතන්ට එපා මේ ධර්මය අහන අය, මේ සාසනේ හදන්ට ලෝකේ හදන්ට රට හදන්ට මේක සුරපුරයක් කරන්ට හිතනව නම් ඒක මොඩ කමක්. අද ඔක්කොමළ කැ ගහන්තෙන ඒක එහෙම නැහැයි කියලා. ඒක එහෙම නොවේයි තමා. කවදත් එහෙම තමා. කලබල වෙන්ට එපා. තම තමන් එතෙර වෙන්ට. සමාජය යන්තෙන ඉතා පහත් මට්ටමට වැටිලා. ඇයි? කිසිම කෙනෙක් මේ දේ කරන්නේ නැ නේ. අද අපට කිසිම බොද්ධයෙක් සොයාගන්ට ලේසි නැ. ඇයි හේතුව? මේක පිළිපිදින මිනිස්සු නැ. දේශනා කරන්නේ ඉන්නවා. තමාගේ අදහසුත් එකතු කරගෙන, පුද්ගලික අදහසුත් දදා, තමන්ගේ පැණ්ඩිතකම ජේන්ට, තමා දත්ත බව පෙන්වන්ට, ලෝකට

බණ කියනවා. තමා ලග නැ. බොහෝ දෙනෙක් ලග. මෙතන ගිහි-පැවිදී කතන්දරයක් නැ. හැමෝම කරනවා. අද පැවිද්දන්ට වඩා බණ කියන්නේ ගිහියෝ. හාවනා පන්ති බොහෝ ම පවත්වන්නේ මේ ගොල්ලා. භෞයලා බැලුවොත් එහෙම නේදා? බැලුවහම පෙනෙයි. ඉතින් ඒක හින්දා බොහෝ පොත්පත් ලියන්නේ අද පතපොත අරන් බලන්ට ආගම - ධර්මය ගැන හාවනාව ගැන වැඩියෙන් ලියන්නේ ගිහියෝ. අද මේ තත්ත්වයේ තියෙන්නේ. මේ එකකින් වත් ගාසනය දියුණු වෙන්නේ නම් නැ. ගාසනය කවුරු හරි දියුණු කරන්ට ඔහු කියල හිතනවා නම්, මම නා. කියන්නේ තමන් දියුණු වෙන්ට. ගාසනය තියෙන්නේ තමන් ලග ඔය කියපු ක්‍රියාවලය තියෙන්නේ කොහොද? පාපය තියෙන්නේ එමියෙද? කොහොවත් ද? තමා තුළ. අකුසලය තියෙන්නේ කොහොවත් ද? තමා තුළ. අපිරිසිදු හිතක් තියෙන්නේ කාටද? තමන්ට. ඉතින් දැන් එතකොට කොහොද ගාසනය තියෙන්නේ? තමා ලග. ඉතින් කවුරු හරි කියනවා නම් මේක පිළිපිළින්ට බැ අනේ ස්වාමින් වහන්ස, ඔය කියන විදිහට පිළිපිළින්ට බැ කියල. බැර නම් ඉතින් මොකද කරන්නේ අපි. ඒක එයාගේ දුර්වල කම. ඉතින් පුළුවන් එක කරනවා. ඒ කියන්නේ මොකක්ද පුළුවන් පවිකම්. පවිකාරකම් පුළුවන්. පවිකම් කර-කර යායු කරනවා වැඩිකට නැති දේවල් පස්සේ ගිහිල්ලා, ගස් ගල් පස්සේ ගිහිල්ලා, දේව සංකේත පස්සේ ගිහිල්ලා නේ. ඒක ලේසියි. දැන් පැහැදිලිද? ගාසනය මොකක්ද? කවුරු හරි ගාසනය දියුණු කරන්ට නිතනවා නම් කළ යුත්තේ මේක. මේ ගාසනය පිරිහෙනවා. පිරිහිලා තියෙන්නේ. බුදු හාමූදුරුවො ඉන්න කොටයි පිරිහෙන්න පටන් ගත්තේ. අද රේයේ නොවේ. මේ ගාසනය කියලා කියන්නේ මේ වැඩසටහන. මේක මුල් කාලේ, ආරම්භක කාලේ මං හිතන්නේ අවුරුදු හත අවක් විතර තමයි දියුණු වුණේ. බුදු හාමූදුරුවන්ගෙන් මුලින් ම බණ අහපු අය ටක් වක් ගාලා රහත් වෙලා. හරි ලස්සනයි. රහතන් වහන්සේලා පිරිලා හිටියේ. කිසි ගැටලුවක් නැ. රට පස්සේ අවුරුදු හත අවක් දහයක් යනකොට බැලුවම මෙතන තමයි ඔක්කොම

ලාභ සත්කාර ලැබෙන්නේ. මහණ වූණා නම් හරි ජෝක්, ලේසියෙන් ජීවත් වෙන්ට පුළුවන් කියලා, බොහෝ අය ලාභ-සත්කාර බලාගෙන මහණ වෙන්ට පටන් ගත්තා. ඇයි? දැන් රජවරු, සිවුවරු මක්කොම සලකන්නේ බුදු හාමුදුරුවන්ගේ ධර්ම මාරුගයේ යන අයට නේ. හරි ලේසියි නේ. හිස බු ගා ගත්තා. රෙද්දක් පොරවාගත්තා. අර විදිහට පාත්තරයක් එල්ල ගත්තා. ගියා. මොකද උණේ වික ද්වෘතක් යනකොට ආරය සමුහයා අඩු වූණා. පාථිග්රනයේ, ලාභ - සත්කාර ලබන පිරිස වැඩි වූණා. අවුරුදු දහයක් දොළහක් යනකොට ආරයයේ අඩුයි. පාථිග්රනයේ ම තමයි හිටියේ. ඒ කියන්නේ විවරධාරයා, නැත්තම් ගුමණ වේගධාරීයා පිරුණා. අවුරුදු දහසය දාහත, දහඳට වෙනකොට... ගොඩ එන්ට ම බැ. අවුරුදු ජාලයක්. ආරයයකට ඉන්ටත් නැ. ඇයි? අනාරයයේ පිරිල. ලාභ-සත්කාර පස්සේ දුවන ගුමණ වේගධාරීන්ගෙන් මේක ගොඩ ගත්ට බැ. බුදුහාමුදුරුවා රට පස්සේ මොකද කළේ? නීති පනවන්ට පටන් ගත්තා. විනය නීති. අවුරුදු විස්සකට පස්සේ විනය නීති පනවන්ට පටන් ගත්තා. එතකළ විනය නීති තිබුණේ නැ. මොකද? ධර්මය තුළින් ම විනය ගික්ෂණය තිබුණා. ධර්මයෙන් පිට පැන්නට පස්සේ නීති පැනෙවා. ඉතිං නීති දාගෙන දාගෙන ගියා. හැබැයි මේ නීති දැම්මා කියලා කොයි වෙලාවෙවත් ඔවුන් තිවැරදි වූණේ නැ. වෙන්නෙත් නැ. ඒත් නීති පැනවුවා.

නීති පැනෙවාවේ මොකටද? එකක් ආරය සංසයාව රැක-ගන්ට. අනික් පැත්තෙන් දුස්සීල මහණුන්ට නිගුහ පිණිස. පොත්වල සූත්‍රවල තියෙනවා. විනය පැනෙවාව ඒකට. දුස්සීල අයට ලෝකට පෙන්නුවා. මෙන්න මොයා දුස්සීලයි. මේ ගොල්ල ගාසනයේ නොවේ කියල පෙන්නන්ට පැහැදිලි ව ම දේශනා කළා. කරලා ඉවර වෙලා කිවිව, මෙන්න මේ ගොල්ල ගාසනයට අයිති නැ කියල. විනය නීති දැම්මේ ඒකට.

දැන් මං මේ මෙව්වර වෙලා කජා කරපු ඔය "සබ්බ පාපස්ස අකරණා..." ඔය ගාලාවේ ඕකට කියන්නේ

ප්‍රාතිමෝක්ෂ දේශනාව කියලා. මේක තමයි බුදුචුරුන්ගේ දේශනාව. දැන් ඔය දේශනාවෙන් තමයි පළවෙති අවුරුදු විස්ස ම කුඩාත්මක වුණේ. ඔය රික කරපු මිනිස්සු හිටියා මේකෙන් දුර බැහැර වෙවා ගමන් තමයි නීති පැනෙවිවේ. රට පස්සේ තමයි ප්‍රාතිමෝක්ෂය කියලා වෙන එකක් පැනෙවිවේ. නීති මාලාවක්. දැන් ඔය උපසම්පූදා සිලය කියලා “ප්‍රාතිමෝක්ෂ සංවර සිලය” කියලා තියෙන්නේ. දැන් තියෙන විනය නීති මාලාවක්. ගික්ෂා පද දෙසිය විසිහතක්ද කොහොද තියෙනවා මං හිතන්නේ හික්ෂුන්ට. හික්ෂුන්ට තවත් සියක් විතර වැඩිකරලා තියෙනවා මං. හිතන්නේ. ඒ ප්‍රාතිමෝක්ෂය දැමීමේ ඇයි? ඒ නීති මාලාවක්. දැන් මුලදී තිබුණේ මේ පද තුන පමණයි. එතකොට මෙන්න මේක තමයි වුණේ. ඉතින් මේ පිරිසීම දිගින් දිගට ම ගිහිල්ලා අන්තිම වෙන කොට හරිම කණ්ගාවුදායක තත්ත්වයකට පත්වුණා.

දැන් එක ද්වසක්, මහා කාරුප රහතන් වහන්සේ බුදුහාමුදුරුවා උගට ගිහිල්ලා කියනවා: ස්වාමීන් වහන්ස, ඉස්සර නීති තිබුණේ රිකයි, රහතන් වහන්සේලා බොහෝමයි. දැන් විනය නීති ගොඩයි, නීති බොහෝමයි. රහතන් වහන්සේලා බොහෝම අල්පයි, කියලා බුදුහාමුදුරුවන්ට කියනවා. බුදු හාමුදුරුවා මොකද කිවේ, රට පස්සේ. බුදු හාමුදුරුවා කියනවා එක එහෙම තමයි, එක එහෙම තමයි කාරුප එක එහෙමයි. එක වළක්වන්ට බැ. අද වුණේ එකයි. මොකද වෙලා තියෙන්නේ. මේ විනාසට මුළ බුදු හාමුදුරුවා දේශනා කරනවා. මුල් කාලයේ ධර්මය පිළිපැදුෂු අය හිටියා. එක නැති නිසා තමයි නීති පහවන්ට වුණේ. දැන් මේ ගාසනය පිරිහෙන්නේ නීති වැඩි වුණ නිසා නොවයි. ධර්මය පිළිපදින අය අඩු වුණ නිසා. දැන් ඉන්නේ කවුද? ප්‍රතිරුපකයන් - ධර්ම ප්‍රතිරුපකයන් බිජි වුණා. බුදු හාමුදුරුවා කිවිවේ එහෙමයි. ධර්ම ප්‍රතිරුපකයන් බිජි වුණාම මොකද වෙන්නේ? ධර්මය අතුරුදෙහන් වෙනවා. ධර්මය අතුරුදෙහන් වෙනකොට

ගාසනය පිරිහෙනවා. අද වෙලා තියෙන්නේ ඒක. එදා වුණේ මෙක. හොඳද? අද බලවත් ධර්ම ප්‍රතිරූපක.

දැන් බුදුහාමුදුරුවෝ තව උදාහරණයක් දෙනවා. දැන් රත්තරන් කියන දේනෙ වටිනෙනේ. රත්තරන් කියන දේ වටිනවා. කවුරුත් දන්නවා. ඒ වටිනාකම තියෙන්නේ එහෙම තියෙනකන්. යම් ද්‍රව්‍යක රත්තරන් වෙනුවට යමක් පහළ වුණෙන් මොකද වෙන්නේ? වෙන දෙයක් හොයා ගත්තොත් රත්තරන්වලට මොකද වෙන්නේ? රත්තරන්වල තැන නැතුව යනවා. රත්තරන් අතුරුදහන් වෙනවා. අන්න ඒ වගේ. ඒ ධර්ම ප්‍රතිරූපක පහළ වුණ හින්දා ධර්මය අතුරුදහන් වුණා. එතකොට ගාසනයේ මේ ප්‍රතිරූපක පහළ වුණේ අද රීයේ නොවේ. ඉතින් බුදුන් වහන්සේ ඒවමානව වැඩ ඉන්න කාලම මෙක ගැන කථා කරන්ත සිදු වුණා. බුදුහාමුදුරුවෝ පැහැදිලිව ම කිවිවා. මේ ප්‍රතිරූපක දැන් පහළවෙලදී තියෙන්නේ. මේ ගාසනයේ ප්‍රතිරූපක පහළ වුණාම ධර්මය අතුරුදහන් වෙනවා. එතකොට මේ ධර්මය අතුරුදහන් කරන්නේ පිටින් කවුරුවත් ඇවිල්ලා තෙමේ කියලා බුදු හාමුදුරුවෝ කිවිවා. මේ ගාසනය තුළ ම යි. මේ ගාසනය තුළම මෙක අතුරුදහන් කරන ප්‍රතිරූපක පහළ වෙනවා. හිස් මිනිස්සු පහළ වෙනවා. බුදු හාමුදුරුවෝ එහෙමයි දේශනා කළේ ඒ සූත්‍රයේ. පයටි ධාතුව මේ ධර්මය අතුරුදහන් කරන්නේ නැ. ආපේ ධාතුව මේ ගාසනය අතුරුදහන් කරන්නේ නැ. තේශේ ධාතුව මේ ගාසනය අතුරුදහන් කරන්නේ නැ. වායේ ධාතුව මේ ගාසනය අතුරුදහන් කරන්නේ නැ. මේ ගාසනය අතුරුදහන් කරන හිස් මිනිස්සු පහළවෙන්නේ මේ ගාසනය තුළමයි, කියලා බුදුහාමුදුරුවෝ එදා දේශනා කළා. එහෙම කියලා ඉවර වෙලා බුදු හාමුදුරුවෝ කියනවා මෙක ඇති වුණේ ඇයි?

දැන් ඒ... එදා කියන්නේ, ඒ ද්‍රව්‍ය වෙනකොට බුදුන් වහන්සේ කෙරෙහි ගෞරවය නැතිව ගිහිල්ලා. බුදුන් වහන්සේ කෙරෙහි තිබිල යටහත් පහත් බව නැතිව ගිහිල්ලා. කරුණු පහක් කිවිවා. ර්ලගට ධර්මය කෙරෙහි තිබිල ගෞරවය නැතිව

ගිහිල්ලා ධර්මය කෙරෙහි තිබිබ යටහත් පහත් බව නැතිව ගිහිල්ලා. රළුගට සංසයා කෙරෙහි තිබිබ ගොරවය නැතිව ගිහිල්ලා. සංසයා කෙරෙහි තිබිබ යටහත් පහත් බව නැතිව ගිහිල්ලා. රළුගට දික්ෂාව කෙරෙහි තිබුණ ගොරවය නැතිව ගිහිල්ලා. දික්ෂාව කෙරෙහි තිබුණ යටහත් පහත් බව නැතිව ගිහිල්ලා. ඒ විතරක් නොවේ. සමාධිය කෙරෙහි තිබුණු ගොරවය නැතිව ගිහිල්ලා. සමාධිය කෙරෙහි තිබුණු යටහත් පහත් බව නැතිව ගිහිල්ලා. මෙන්න ගාසනය පිරිහෙන්ට ධර්මය අතුරුදෙහන් වෙන්ට හේතු වෙවිව කරුණු. මෙක තියෙන්නේ, මින නම් කියවල බලන්ට සංපුත්ත නිකායේ “සද්ධම්ම පතිරුපක” සූත්‍රයේ. ඒක් නමත් සද්ධම්ම පතිරුපක සූත්‍රය. කියවලා බැලුවොත් පෙනෙයි. බුදු භාමුදුරුවො මෙන්න මේ දේශනාව කළේ...

ඉතින් මෙන්න මේ විනාශය වෙලා තියෙන්නේ මෙන්න මේ විදිහට, එදත් වූණා. එදා බුදු භාමුදුරුවො ඉන්දිම, මෙන්න මේ දේ සිද්ධ වූණා. ඉතින් අදත් වෙලා. ඉතින් මෙක, මේ ගාසනය විනාශ වූණේ මේ ගාසනය ඇතුළත ඉන්න යම් පිරිසක් අතින්. හිස් මිනිසසු බිහි වූණ නිසා. මේ සද්ධම්ම පතිරුපක පහළ වූණ නිසා. බුදු භාමුදුරුවො මෙවා ඒ කාමල ම දැක්කා. පැහැදිලිද කියන දේ?

ඉතින් කවුරු හරි කෙනෙක් උත්සාහ කරනව නම්... හැබැයි, මේ පතිරුපක නැති කරන්ට බුදුභාමුදුරුවන්ටත් පූඩ්වන් වූණා නම් එදා ඒක කරනවනේ උත් වහන්සේ. කාග්‍යප රහතන් වහන්සේ කරනවනේ. කරන්ට බැං. මේ තුළ හැබැයි මෙකෙන් අදහස් කරන්නේ නැ ධර්මය නැ කියල. කාම ධර්මය තියෙනවා අභුමිලුවල. කොහොහරි තවම රකිලා තියෙනවා. තමතමන්ට තියෙන්නේ මෙක ගොඩිගන්ට වීරිය කරන්ට කියලා කියන්නේ. තමන්ම මෙකට කටයුතු කරලා මේ පිළිවෙත පුරලා සසරින් එතෙර වෙන්ට. වෙන නම් කරන්ට දෙයක් නැ. ඉතින් ඒකට වීරිය කරන කෙනා තමයි මේ ගාසනය දියුණු කරන්ට වීරිය කරන කෙනා වෙන්නේ. ඉතින් ඔය පුගක්

අය කල්පනා කරනවා දැන් මේ රටේ අය මේ රට පිරිහිලා තියනවා. ගාසනය පිරිහිලා තියනවා. අමි මෙක ගොඩිගන්ට ඔහු. මේ විනාශය තමයි මේ ඔක්කොට ම මුල කියනවා. ඉතින් වැඩක් නෑ. මෙක වෙනවා. මෙක වෙලා තියෙන්නේ අද වෙන කොට. නමුත් තාම කිසිමකෙනෙක් මෙක ගොඩිගන්ට ඔහු නියම මාරුගයට හරි මාරුගයට වැටිලා තියෙන බවක් පේන්නේ නෑ. මොකද හේතුව? කිසිම දන්න කෙනෙක් නෑ බලපුවම ගාසනය කියන්නේ මොකක්ද කියලා. හරියට ම දන්නේ නෑ මොකක්ද ඛුද්ධ ගාසනය කියන්නේ කියල. ඒකයි මං කිවිවේ අර වෙතතාය, පිළිමේ, බෝගහ, අල්ලගෙන බෝධිසරය, සඳකඩ පහණ, අර කැටයම් කළාව, අපේ පැරණි අර මොනවද තිබුණ පුරාවස්තු රික, නටඹුන් රික, වැව, දාගැබ අල්ලගෙන දැගලනව්. මෙක ඛුද්ධ ගාසනය නොවෙයි. ගාසනය නැති වුණාම ඕවා විනාශ වෙනවා. ඒ කාලේත් වුණා. අදත් වෙන්නේ ඒක. ඉතින් ආයෙන් මේ පැරණි ශ්‍රී විහුතියට යන්ට ඔහු නම් අරවා ගොඩිගන්ට ඔහු නම්, ආපහු මේ දහමට යොමුවෙන්ට මතිස්සූ. ඒතකොට තිකම් ම ගාසනය ගොඩි එයි. මේ ගාසනය නැති වෙන ඒක ගැන ඛුද්ධාමුදුරුවේ බොහෝ දේවල් විනාශය ගැන කියලා තියෙනවා.

දැන් ඒක තැනක ඛුද් හාමුදුරුවේ දේශනා කරනවා හික්ෂුන් වහන්සේලාට; මහණෙනි, අද නැති නමුත් අනාගතයේ පහළ වෙන හය පහක් තියෙනවා කියලා. අද නෑ. ඒක අනාගතයේ පහළ වෙනවා. ඉතින් කියනවා ඔබලා මේ හය පහ නැති කරන්ට කටයුතු කරන්ට කියලා හික්ෂුන්ට අවවාද කරනවා. මොකක්ද හය පහ?

උන් වහන්සේ කියනවා අනාගතයේ කාය හාවනා වින්ත හාවනා ප්‍රයු, හාවනා නැති මහණුන් පහළ වෙනවා. ඒ කිවිවේ කාය හාවනා, විත්ත හාවනා, ප්‍රයු හාවනා නැති හික්ෂුන් පහළ වෙනව්. ඒ කිවිවේ මහණුන්. මොකක්ද කාය හාවනා, විත්ත හාවනා, සමාධි හාවනා කියල කියන්නේ. ආරය අඡ්ටාංගික මාරුගය. දැන් මය කිවිව දේ සිල - සමාධි - ප්‍රයු,

වඩන්නැති හාමුදුරුවරු පහළ වෙනවා. ඒ කරලා මොනවද කරන්නේ ඒ ගොල්ලො? තව අය මහණ කරනවා. එතකොට මොකද වෙන්නේ? තමන් ලග නැති සීල - සමාධි - ප්‍රයු තමන් ලග නැත්තම් අනුත් ලග ඇති කරන්ට ප්‍රථමන්ද? එතකොට මොකද වෙන්නේ? තමන් ලග නැති හින්දා ධර්මය නැතිව ගියා. විනය නැතිව ගියා. සීල - සමාධි - ප්‍රයු නැත්තම් විනය ඉවරයි. විනය නැත්තම් ධර්මය ඉවරයි. ධර්මය නැසීමෙන් විනය නසනවා. විනය නැසීමෙන් ධර්මය නසනවා. ඒ කරලා නීකම් ඉන්නේ නැ. තව අයට මහණ කරනවා. ඒ අයට ප්‍රථමන්ද දම්ය-විනය රකින්ට. ඒ ගොල්ලන්ට ප්‍රථමන්ද සීල - සමාධි - ප්‍රයු ඇති කරන්ට. තමන්ගේ ගුරුවරයාට දෙන්ට බැරි දේ තමන්ට ප්‍රථමන්ද? ආන්න. දැක්කද? අන්න පහළ ව්‍යුණා දෙවැනි භය. තමන් ලග නැතිව තව අය මහණ කරනවා. උපසම්පදා කරනවා. අන්න විනාසයි. ජේලගට මොකද කරන්නේ? තමන් ලග කාය හාවනා - විත්ත හාවනා - ප්‍රයු හාවනා නැ. ඒත් මොකද කරන්නේ. අනික් අයට උපදෙස් දෙන්ට යනවා. තමන් ලග නැති ධර්මය අනික් අයට කියල දෙන්ට ප්‍රථමන්ද? අද වෙන්නේ ඒක තෙවෙද බොහෝ දුරට. දැක්කද මේ විකාති වෙලා. මේ මෙතන අද මේ යනැහැටි. තමන් ලග නැති ධර්මතා ලොක්කො වගේ දේශනා කරනවා, පොතෙන් ව්‍යති රිකක් අල්ලගෙන. මොකද වෙන්නේ? බුදු හාමුදුරුවා මේක කියල තියෙන්නේ. සූත්‍රවල තියෙනවා. හරිද? අන්න, අනිත් අයට උපදෙස් දෙනවා. මොකද වෙන්නේ? ධර්මයත් ඉවරයි. විනයත් ඉවරයි. එතනින් ඉවර නැ. තවත් කිවිව.

දැන් තුන් වෙනි එක මොනවද කිවිවේ? අනාගතේ හික්ෂුන් පහළ වෙනව්. ඒ අය ඔය වතුරායේ සත්‍යය, පරිවිච සමුජ්පාදය, ආර්ය අෂ්ටාංගික මාර්ගය, කර්මලිලය වැනි ගැහුරු දහම් කරුණු කරා කරන කොට දේශනා කරන කොට ඒවා අහගෙන ඉන්නේ නැ. ඒවා තේරුම් ගන්ට උපසාහ කරන්නේ නැ. අනුත්ගේ ඇදුපළදු සෞයමින් කාලය කාඳම්මින්

ගත කරනවා. මොකද වෙන්නේ එතකොට? තමන්ගේ සිලයත් ඉවරයි. තමන් ප්‍රති ධර්මයක් නැ. වැඩින්නෙන් නැ. විනයත් ඉවරයි. ධර්මයත් ඉවරයි. අන්න තුන් වැනි එක.

හතරවැනි එකට මොනවද බුද්‍යාමුදුරුවා කිවිවේ? අනාගතයේ පහළ වෙනවා පිරිසක්. මේ මහා ගැමුරු ධර්ම වෙනුවට මේවා පිළිපදිනවා වෙනුවට මේ සාසනයෙන් බැහැර පුද්ගලයෝ සාසනික තොවන විෂිහට යම් යම් දේවල් කියන්ට, දේශනා කරන්ට, කවියෙන් ගායනා කරන්ට, වාද විවාද විදිහට ප්‍රබන්ධ කරන්ට, විවිධ අය ඔය කවියෝ සාහිත්‍යකරුවේ ප්‍රබන්ධ කරලා ගායනා කරන දේවල් ප්‍රකාශ කරන්ට, ඒවාට සවන් දෙන්ට, අහන්ට කැමති වෙනවා. අද ඒ ඔය කියපුවා නැද්ද? ඔය දැන් මං හතරක් කිවිවා. හතර ම නැද්ද? දැන් ඔය හතර වැනි එක හොඳට තියෙනවා. බලන්ට උදේ ඉදන් රු වෙනකම් පෝය ද්‍රව්‍ය රට වටේ ගියෙන් ඇහෙන්නෙ මොනවද? කවි බණ, විරිදු බණ නැද්ද ඔවිද? එතකොට මේව කියන මිනිස්සු බැලුවාත් බොහෝවිට ගිහියෝ. පන්සල්වල ගෙවල්වල ඕවා ඇහෙනවා නේද? වෙන වෙන කොහොන් කොහොන් භරි මේ කැසට් ව්‍යාපාරිකයෝ, මේක ව්‍යාපාරයක් වශයෙන් විකුණුගෙන යන ව්‍යාපාරයක්, දැන්. මේක බුද්‍යාමුදුරුවා එදා අවුරුදු දෙදාස් පන්සිය පණහකට පෙර කියලා තිබිවා. මේ කවිකර ප්‍රබන්ධ කර කියන මේ විධියේ දේවල් ශාසනය තුළ වෙනවා. මෙන්න මේකෙන් ධර්මය වැනසෙනවා. විනය වැනසෙනවා. මේ හතරවැනි එක.

පස් වැනි එක මොකක්ද බුදු හාමුදුරුවා කිවිවේ? අනාගතයේ පහළ වෙනවා. ඉන්න ස්ථානී හික්ෂුන්. මොකද කරන්නෙ? ප්‍රත්‍යා බහුල කොට වාසය කරනවා. සිවිපසය. ඔවුන් ප්‍රත්‍යා සඳහාම සිවුපසය සඳහා ම ධර්මය පාවිච්චි කරනවා. අද වෙනවද නැද්ද? මේ පහ ම අද තියෙනවා. මේවා කියනකොට සමහරකුට රිදෙයි. රිදෙන්ට නොවේය මේවා කියන්නෙ. සමහර වෙලාවට මම මේ දැකපු එක දෙයක්. පුදුම අවාසනාවක් කියල කියන්නෙ, මාව මුණ ගැහෙන්ට

හික්ෂ්‍යන් වහන්සේලා පවා එනවා. ඒ අයටත් මම මේව කියනවා. කියනකොට ඒ අයත් පුදුම වෙලා අහගෙන ඉන්නවා. ඒ කරලා උන්වහන්සේලා කියනවා, මේ ඔබ වහන්සේ කියපු කරාව ඇත්ත. ඒකෙන් මට හැඟුනේ මොකක්ද? මේ අයට මේවා අහගෙන ඉන්ට බැඳී තුනින් ඒ ගොල්ලගේ දුරවල කම, පොත්පත් කාවා කනවා. රාක්කවල පිරිලා තියෙන්නේ. පෙරලා බලන් නැ. ගිහිකමෙම ගිහියන්ට අදාළ මේ ජනප්‍රිය වෙලා තියෙන පවතින කුමය තුළ ම ඒ ගොල්ලන් ඉන්නවා. හොයන්නේ නැ. ගවේෂණයක් නැ. මේ රටේ මිනිස්සු ගවේෂණය කරන්නැ. ගිහියෝත් පැවිද්දෙනාත් කවුරුත් මම කියන්නේ. පැවිදි ගිහි කරාන්තරයක් නැ. සාමාන්‍ය ජනතාව ගවේෂණයීලි නැ. රළාගට විවේචනයීලි නැ. පොතපතින් විවිධ මාධ්‍යවලින් හොයල විතරක් බැඳී. අපි ඒවා සංවාදයට ලක් කරන්ට ඕනෑද. දැන් මං ගවේෂණය කරලා මම අද සංවාදයට නිර්හිතව ඉදිරිපත් කරදීන් සමහරු වෙවිලනවා. අනේ ඔබ වහන්සේ මේවා කොහොමද නිර්හිතව කියන්නේ. මේවා හරි ප්‍රශ්න මතුවෙනවා නේද? ඉතින් මේ ගවේෂණය නොකර කොහොමද අපි සත්‍යය මතු කරගන්නේ. විවේචනය නොකර කොහොමද? ඒක නිසා ගවේෂණය කරන්ට ඕනෑද. එතනින් නැවතිලා බැඳී. විවේචනය කරන්ට ඕනෑද. ඒත් බැඳී. සත්‍යය මතු කර ගත්තම එතනින් කෙළවර වෙන්නේ නැ. යමක් සාර්ථක කරන්ට රළාගට විප්ලවකාරී වෙන්ට ඕනෑද. ඒ කියන්නේ ආයුධ සන්නද්ධ විප්ලවයක් එහෙම නොවේ. අපි මේවා ක්‍රියාත්මක කරන්ට ඕනෑද. ඉතින් මේවා නැ. ඔහෙ ඉස්කොලේ යනවා. ඉගෙනගන්නවා. සහතිකය කරේ එල්ලගන්නවා. කොහො හරි රක්ෂාවක් හොයාගන්නව. පොත් ඉගෙනගත් දේ පැත්තක. එයාට ඕන දේ කරල ගෙදර යනව. රට එතන ම. ද්වස ගෙවලා පඩිය ගන්නව. අධ්‍යාපනයයි කරන කෙරුවාවයි දෙකක්. හේතුව? ඒක තමයි වෙලා තියෙන්නේ. දැන් මේ ධර්මයට වෙලා තියෙන්නේත් ඒක. පොත කියවනවා. තමන්ට ඒකෙන් ගුහණය කරගෙන තමන්ගේ සසර කෙළවර කරගන්ට ඕනෑද කියන වේතනාව නෙවෙයි තියෙන්නේ. මේ බණ කියන්ට,

පිරිස වැඩි කරගන්ව. අර හතර වැනි කරුණට සමාන දේවල් කරනව. සිවුපසය, හොඳට කැපීපෙන්ව ලාභ-සත්කාර, කීර්ති-ප්‍රශ්‍රාය සහා මේවා කරනවා.

ඉතින් මේ කරුණු මේවා පොතේ තියෙනවා. සූත්‍ර පිටකයේ. තවම රැඳිලා තියෙනවා. අපිට කියවන්ට පුළුවන්කම තියෙනවා. අපිට පොත්වල හමිබ වෙනවා. මේක ගාසනික පරිභානියට හේතුවක්. මේ කරුණු පහ තියෙනවා.

ඉතින් බුදු භාමුදුරුවෝ හැබැයි කිවිව මේක තියෙනව, අනාගතේ මේක වෙනවා මේක වළක්වන්ට කටයුතු කරන්ට කියලා. මම නිර්භිතව මේවා කජා කරනවා. හය වෙන්ට එපා. මොකද මං බුද්ධ වහනය පිළිපදින්නේ. බුදු භාමුදුරුවෝ කිවිව වගේ මේක පුළුවන් තරම වළකින්ට කටයුතු කරන්ට. අඩුගානේ මේක කියල හරි දුන්නොත් යම් යම් අයගේ ඇස් ඇරෝයින් නේදී? හිතල බලන්ට මේ එක සාධකයක් මේ ගාසනික පරිභානියට. පැහැදිලි ද කියපු දේ?

ර්ලගට තව එකක්. එක්තරා බමුණෙක් ඇවේල්ලා අහනවා බුදුන් වහන්සේගෙන් ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේගෙන් පසු යම්තාක් කාලයක් මේ ගාසනය පවතිනවා නම් රට හේතු මොනවාද? යම්තාක් කල් ගාසනය පවතිනව නම් ඒ පැවතීමට හේතුවන සාධක මොනවාද? ර්ලගට ඒ බමුණාම අහනවා ස්වාමීනි, ඔබ වහන්සේගෙන් පසු යම් ද්විසක මේ ගාසනය පිරිහෙනවා නම් ඒ පිරිහීමට හේතු වන කාරණාත් මොනවද කියල? බුදු භාමුදුරුවෝ මේකට හරි ලේසි උත්තරයක් දුන්නා. බුදු භාමුදුරුවෝ කිවිවා: බාහ්මණය, මේ ගාසනයේ හික්ෂුන් යම් තාක් කාලයක් සතර සතිපටියානය වචනවද, ඒ තාක් කල් මේ ගාසනය පවතිනවා. කවද හරි ද්විසක මේ ගාසනයේ හික්ෂුන් සතර සතිපටියානය වචන එක නවත්වනවාද අන්න එදාට ගාසනය පිරිහෙනවා. මෙන්න උත්තරේ.

දැන් කවුරු හරි කෙනෙක් උත්සාහ කරනව නම් මේ ගාසනය දියුණු කරන්ට ඕනෑ කියලා, මොනවද එයාට කරන්ට තියෙන එකම දේ? බුදු භාමුදුරුවෝ කිවිවේ නෑ අන් අයට

වඩවන්ට කියලා. සතර සතිපටියානය වඩන්ට. තමන් වඩන්ට ගාසනය දියුණුවෙන්ට. තමන් ඉවත් වුණෙකාත් ගාසනය පිරිහෙනවා. මෙන්න උත්තරේ. ඉතින් කවුරුහරි ගාසනය දියුණු කරන්ට ඕනෑ කියලා හිතනව නම් මහුව තියෙන එක ම දේ මොකක්ද?

“අරක්ක්ය ගතො වා, රැක්බමුල ගතොවා සුක්ක්යුගාර ගතො වා” - “කැලේකට යන්න. ගහක් යටට යන්න. හිස් තැනකට යන්න. උඩිකය සාපුව තියාගෙන සිහිය ඇතුව ප්‍රස්ථම ගන්න. ප්‍රස්ථම හෙළන්න.” මෙන්න පටන් ගන්න හැරී. සතර සතිපටියානයේ පලවෙනි කමටහන තියෙනවා කායානුපස්සනාවේ. මෙන්න කරන්ට. මේවා කරන්ට පටන් ගත්තොත් මේ ගාසනය දියුණු වෙනවා. මේක නැති හින්දා ගාසනය පිරිහෙනවා. මෙන්න ගාසනය. දැන් පැහැදිලි ද කියපු දේ?

එතකොට දැන් මේ තියෙන බුද්ධ ගාසනය මොකක්ද? අද අපි ගාසනය කියලා අල්ලන් ඉන්නේ මොකක්ද? දැන් මේ ගාසනය පිරිහිමට හේතු මොනවද? මං නෙවෙයි දැන් මේ කියපුවා ඔක්කො ම බුදු හාමුදුරුවා දේශනා කරපුවා. අදත් අපිට ඒවා ඒ විදිහට ම දකින්ට තියෙනවා. ඉතින් කවුරුහරි හිතනවා නම් මේක දියුණු කරන්ට ඕනෑ කියල මෙන්න කළ යුතු දේ.

අද බොහෝ අය මේ රටේ යම් යම් ඉදිරියෙන් ඉන්න ප්‍රහුවරු කියන අය, දේශපාලනයෙන් රට කරවන අය, එතකොට විවිධ ඉහළ මට්ටම්වල ඉන්න අය, කියනවා මේ ගාසනය දියුණු කරන්ට ඕනෑ. මේක ඉදිරියට ගන්ට ඕනෑ අපි. මේ පිරිහිම නිසා බොහෝ විනාශයක් වුණේ කියල. ඉතින් ඒ අයට මං කියන්නේ බොහෝම භොඳයි අදහස. එහෙම හිතනවනම් ලොකු දෙයක්. එහෙනම් පියවරක් ගන්ට. එහෙනම් තව දුරටත් මේක දියුණු කරනවා කියමින් මේ අභාසනික දේවල් ඉදිරියේ නම් එල්ලිගෙන ඉන්ට යන්ට එපා. කරුණාකරලා අර බුදු හාමුදුරුවා දේශනා කරපු මේ ක්‍රියාවලියට ජනතාව යොමු කරන්ට ඕනෑ කරන පරිසරය සකස් කරන්ට. ගමක් ගමක් ගානේ පුළුවන් නම් ප්‍රජාගාලා හදනව වගේ

පුළුවන්නම් ගමක් ගමක් ගාතෙන පොඩිඩක් ගමේ නිස්කලංක තැනක් බලලා ප්‍රජා ගාලාව වගේ තැනක් හදන්ට. අඩු ගණනේ මේ තරුණයන්ට නිස්කලංකව හිහිල්ලා දච්චකට විනාඩි පහලෙළාවක් - විස්සක් - පැය බාගයක් - පැයක් හාවනාවක් වඩින්ට පුළුවන් ස්ථානයක් ඇති කරන්ට. මෙන්න ගාසනය දියුණු කරන ක්‍රමය. පුළුවන් තරම් අන්න එවැනි අවස්ථා උදා කරලා දෙන්ට. අද මගේ පැහැදිලි එන අය ඉන්නවා බොහෝ දෙනෙක් කියනවා මේක අහගෙන ඉදලා හිහිල්ලා පිළිපිඳින්ට වීරිය කරනවා. ඒ අය කියනවා කරන්ට බැං. ගෙවල්වල පහසුකම් මදි. ගෙවල් කුඩායි. පුංචි කාමර. ඉඩකඩ මදි. ඉතින් ගමේ පන්සලට හිහිල්ලා කරන්ට කිවිව ම පන්සලේ කරන්ට බැං. පන්සලේ ර්ව වඩා ගාල ගෝට්ටියක්. එහෙමයි කියන්නේ. නිශ්චිතව ම කියනවා පන්සලේ ර්ව වැඩිය. දැන් පෝය දච්චටත් බැං. වැඩියෙන් ම ගලිද තියෙන්නේ පන්සලේ. ගලිද විකාශන යන්ත් දාගෙන, කැසට් යන්ත් දාගෙන, බොහෝ දේ කරනවා. බෙර ගහගෙන කරන්ට බැං. මේකයි රටේ ඇත්ත තත්ත්වය. අපට ජේන්ට තියෙන දේ. කවුරුත් කියන දේ. ඉතින් ඒක නිසා පුළුවන් නම් මම හැමෝගෙන්ම බලධාරීන්ට යෝජනා කරනවා ගාසනය දියුණු කරන්ට නම් අද ලොකු උනන්දුවක්ත් තියෙනවා විශේෂයෙන් ප්‍රායෝගික පැත්තට යොමු වෙන්ට විශේෂයෙන් ම උගෙන්ගේ තරුණයින්ගේ අරමුණක් තියෙනවා. ඒක හින්දා පුළුවන් නම් මෙන්න මේ අවස්ථාවට වත් යමක් කරන්ට බලන්න. මේ අර ප්‍රජා ගාලා වගේ තැනින් තැන හැම ගමක ම වාගේ, අර වගේ නිස්කලංකව හාවනා වඩින්ට පුළුවන් තැන් තනවන්ට. නිදහස් කරගෙන යන්ට පුළුවන් තැන් ඇති කරන්ට, පුළුවන් නම්. වඩා භොඳ සේවාවක් මේක රටට. මොකද හිතන්නේ? එහෙම කලොත්, කරන්ට පුළුවන් නම් එතකොට මිනිස්සු වෙනුවෙන්නේ, ඒවා. කරන්ට අවස්ථාව තියෙනවා. ඉතින් එතකොට පුළුවන් තරම් වීරිය කරන්ට ප්‍රායෝගික පැත්ත දියුණු කරන්ට. වෙන වෙන දේවල් කරල හරියන්නේ නැං.

අසු අට රියන් බුදු පිළිමයි, සැතපෙන පිළිමයි, මහා ගල් විහාරයි රටේ නැති දේවල් කළා කියල අද මේ රටට පිළිමවත්, පන්සල් වත්, වෙහෙර විහාරවත් අඩුවක් නෑ. අද නැත්තේ මේක පිළිපදින මිනිස්සු. පන්සල් අද වැශීගෙන යනවා. පන්සල් හැඳුව කියල, දෙමහල් ධර්ම ගාලා හැඳුව කියල, දෙමහල් සංසාවාස හැඳුව කියල මේ ගාසනය දියුණු වෙන්තේ නෑ. මිනිස්සු ඉත්ත ඕනෑ ඉස්සර වෙලා, මේ ධර්මය පිළිපදින්ට. මිනිස්සු නැත්තම් ඕවා මොනවා තිබාත් ඇති වැඩක් නෑ. අසු භාර දාහක් වෙහෙර විහාර කළා අශේෂ අධිරාජයා. අද මොනවක් වත් නෑ. අද බොඳ්දයෙක් නෑ ඒ රටේ. ලෝකයේ විභාල ම බොඳ්ද විහාරය ඉන්දුනීසියාවේ “බොරෝ බුදුරු” විහාරය තියෙනවා. එක බොඳ්දයෙක්වත් නෑ. ඒවා එහෙමවත් තියෙනවා. ඉන්දියාවේ පිළිම විරුදි කරල. මේ බොඳ්දයෙශ් හිටපු තැනේ. තම තමන්ගේ මූත්‍රන් මිත්තේ හදපු දේවල්. අපි කවුරුත් දැක්කා දැන් අවුරුදු පහකට හයකට ඉස්සර වෙලා දෙදාහේ දෙදාස් එක් විතර නේද? ඇල්සනීස්පානය - ඉස්සර ගන්ධාර දේශය අර තිබුණ මහා ප්‍රතිමා - ගල් ප්‍රතිමා පිපිරෙව්වා ඒ අයගේ මුනුබුරෝ. හදපු අයගේ. බැලුවාත් එක බොඳ්දයෙක් වත් නෑ. අද ඒ මිනිස්සු බොඳ්ද නොවුණා විතරක් නොවේ ධර්මයෙන් පිට වුණා විතරක් නොවේ, අර ධර්ම සංකේතවල-තත් වෙටර කරනවා. ඒකනේ ප්‍රපුරවත්තෙන්. ඉතින් අද ඒ තත්ත්වය මෙහෙ නොවේයි කියලා කාටද කියන්ව ප්‍රාථමිකත්, අනාගතේ. අනිවාර්යයෙන් අනාගතේ මේ යන විදිහට ගියෙක් ඉතා වේගයෙන් යම් ද්වසක් මිය කියන මිය ප්‍රතිමා - වෙතත් ප්‍රපුරවන ජාතියක් එයි. මෙවා හදපු ගබාල් මෝඩයෝ කියලා. ඒක වෙනවා, මොකද ධර්මයෙන් පිට ගියෙක්. ධර්මයේ හිටියෙක් ගාසනය තිබුණාත් ඕවාට කවුරුවත් අත තියන්තේ නෑ. මොකද ඒ අය ලග හැමදේම තියෙනවා. ධර්මයෙන් පිට පැන්නහම තමයි මේ ඔක්කොම සෙල්ලම් වෙන්තේ. ඒ හින්දා කවුරු හරි මෙවා යිකගන්ව ඕන නම් සංස්කෘතිය ගැන කරා කරන අය ඉත්තනවා. සහාත්වය ගැන කරා කරනවා. කරුණාකරලා හැම දෙනෙක් ම ඉස්සර වෙලා හැබැයි එකම

දේ තමයි තමන් ධාර්මික වෙන්ට. ඉස්සර වෙලා රජ්පුරුවෝ. බුදු භාමුදුරුවෝ කිවිවේ එහෙමයි. රජ්පුරුවෝ ධාර්මික වෙන්ට ඕන. රජ්පුරුවෝ ධාර්මික වූණා ම රජ්පුරුවන්ගේ ඇමතියෝ ධාර්මික වෙනවා. ඇමතියෝ ධාර්මික වූණාම රජයේ නිලධාරීන් ධාර්මික වෙනවා. එතකොට රජ්පුරුවෝ ධාර්මිකයි, ඇමතිවරු ධාර්මිකයි, රජයේ නිලධාරීන් ධාර්මිකයි. එතකොට මුළු රාජ්‍ය තන්ත්‍රය ම ධාර්මිකයි. එතකොට රටවැසියන් ඉබේ ම ධාර්මිකයි.

ර්ලගට රජ්පුරුවෝ අධාර්මික නම්, ඇමතියා අධාර්මිකයි. නිලධාරීන් අධාර්මිකයි. මුළු රාජ්‍ය තන්ත්‍රය ම අධාර්මිකයි. රට වැසියා ඉබේ ම අධාර්මිකයි. මෙන්න හදන්ට ඔහු තැනේ. දැන් මේවා හිතන්ට ඔහු දේවල්. මොකද බුදු දහමේ තියෙන ගැඹුර, හරය, අරටුව මේවා. නැතුව මේ ගස් ගල් වන්දනාව නෙවේ. මේ පුද පූජාවලට බුදු දහමේ කිසිම තැනක් තැ. දැන් තිබුණා තම් අර පද තුනේ කියන්ට එපායැ. දැන් කයෙන් වෙන අකුසලයෙන් වළකින කය-වෙන සංවර කරගැනීම තැන පුද පූජා තියෙනවද? ඉස්සර වෙලා අහපු එකට ආපහු යන්ට ඔහු දැන්. පුද පූජා තැ. එහෙම තැ. එතකොට අකුසලයෙන් සිත වළක්වා ගන්න තැන, තියෙනවද පුද පූජා? තැ. සිත පිරිසිදු කරගැනීම කියපු තැන තියෙනවද පුද පූජා? තැ. එහෙනම් පුද පූජා කරල හරියන්නෙ තැ මේකට. දැන් පැහැදිලිද කියන දේ?

එ හිත්දා අපිට මෙන්න මෙතනට එන්ට වෙනවා. දැන් ගාසනය ගැන මොනවද තව හිතන්ට තියෙන්නෙ? දැන් මොනවද තව අහන්ට තියෙන ප්‍රශ්න? දැන් හොඳට ම පැහැදිලියි තේදී ගාසනය කියන්නෙ මොකක්ද කියල? බුදු භාමුදුරුවන්ගේ දේශනාව බුද්ධ දේශනාව, බුද්ධ ගාසනය කියන්නෙ මොකක්ද කියල අපි ගොඩක් කළා කළා. දැන් අගාසනික පැත්තත් කළා කළා. ගාසනය පිරිහෙන පැත්තත් අපි බුද්ධ දේශනාව බුදුන් වහන්සේගේ දේශනාවෙන් ම අරගෙන අපි

කරා කළා. දැන් කාටත් පැහැදිලි ඇති මොකක්ද බුද්ධ දේශනාව බුද්ධානුෂ්‍යනය කියලා. අද තියෙන ගාසනය කියලා අපි හිතාගෙන ඉන්න දේ බුදුන් වහන්සේ දේශනා කරපු සැබැඳු ගාසනය මොකක්ද කියලා වෙනස වැටහෙන්ව ඇති. පැහැදිලියි නේද?

මං හිතන්නේ මම පුළුවන් තරම් උත්සාහ කළා බොහෝම කෙටි කාලයක් තුළ. මට ලැබේල තියෙන කාලය තුළ මීට වඩා අමාරුයි විස්තර කරන්ව. අපිට ඉදිරියේදී යලි යලිත් මේවා කරා කරන්ව පුළුවන් අවස්ථා උදා වෙයි. දැනට මෙතෙක් කරපු දේශනාව තුළ අහන්ව තව මොතව හරි තියෙනව තම් අහන්ව. මොනවද ගැටලු තියෙන්නො?

### ප්‍රශ්නයක් :-

බුදුරජණන් වහන්සේගේ දේශනය තුළ දී විශේෂත්වය තමයි විද්‍රෝහනා වැඩිම. ඉතින් විද්‍රෝහනා වචන්න පුළුවන්ද සමඟ භාවනාවෙන් තොරව?

### පිළිතුර :-

බුදු භාමුදුරුවෙන් දේශනා කරලා තියෙන විදිහට දැන් තියෙන ප්‍රශ්නය තමයි සමඟ භාවනාවෙන් තොරව විද්‍රෝහනා වචන්ව පුළුවන් ද කියල. ඉතින් ඕකට උත්තර දෙන්ට ඕනෑම නෙවෙයි, බුදු භාමුදුරුවෙනාමයි. බුදු භාමුදුරුවෙන් උත්තර දිලා තියෙනවා ලස්සනට. දැන් මේ ගාරාව තුළ ම ඕක තියෙනවා බොහෝදුරට. දැන් කුසල් වචන්ට කිවිවා. දැන් කුසලය වැඩිම තුළ ම කියන තැනම සමඟය තියෙනවා. පණ්ඩ්ව නීවරණ. දැන් මේ නීවරණත් එක්ක තමයි මං අර කිවිවේ ඉස්සර වෙලා. මම ගහක උදාහරණයක් ගත්තේ. මේ ගහ මගේ උදාහරණයක් නෙවේ. ආ... බුදු භාමුදුරුවෙන් ඔය දේශනාවම කරලා තියෙනවා ඔය විදිහට ම, සූත්‍රවල. ඔය කියන ගහේ අතු කපනව, කද කපනව, රේට පස්සේ මූල්‍ය ගලවනවා. මූල්‍ය වික කපලා ගිනි කියලා අඥ වික විසි කරලා දානවා කියලා කිවිවේ. ඉතින් අතු කපනවා කිවේ සිලය. කය-ව්‍යවන සංවර කරගැනීම, කද කපනවා කියලා කිවේ

සමාධිය සමඟ. එතනදී කරන්නේ නීවරණ යටපත් කරගැනීම. ඉතින් පස්ද්‍රව නීවරණ තියෙන කම් අපිට පුළුවන්ද විද්‍රෝහනා වඩන්ට? දැන් බලන්ට විපස්සනා හාවනාව පටන් ගන්න කොට බුදුහාමුදුරුවා දේශනා කරනවා කොහොමද ඒක කරන්නේ කියලා. විද්‍රෝහනාවෙන් තමයි අපි සිත පිරිසිදු කරන්නේ. නිවන් දකින්නේ ඒකෙන්. බුදුවරු පහළ වෙන්නේ ඒක කියන්ට. ඒක ඇත්ත. නමුත් විද්‍රෝහනාවට යන්ට පුළුවන් කිසියම් පිළිවෙතක් බුදු හාමුදුරුවා කිවිවා. දැන් සිතේ ප්‍රහාර්වරය තැත්තම් සිතේ බැබලෙන ගක්තිමත් ගතිය තැතිවෙලා නම් තියෙන්නේ අර කියන පස්ද්‍රව නීවරණවලින් මේ සිත වැහිල නම් මේ සිතේ ගක්තිය ප්‍රහාර්වරය විනාශ වෙලා නම් තුරන් වෙලා නම් අපි කොහොම ද ඒ දුර්වල සිතින් අර වගේ ගැඹුරු දහමක් දකින්නේ? අනිවිව - දුක්ඛ - අනාත්ම දකින්නේ කොහොමද? ඉතින් ඒක නිසා අනිවාරයයෙන් ම මේ පස්ද්‍රව නීවරණ යටපත් වෙන්ට ඕනෑ ම යි. සිතේ ප්‍රහාර්වරය මතුවෙන්ට ඕනෑ ම යි. ඒකේ කරා දෙකක් තැ. සමථයෙන් තොර විද්‍රෝහනාවක් තැ. සමථයෙන් තොර විද්‍රෝහනාවක් තියනව කියනව නම් ධර්මය දන්නේ තැති හාවනාව ගැන තොදන්නා අය තමයි එහෙම කියන්නේ. දැන් වෙනස මෙතන දැන් නීවරණ යටපත් කරගෙන ඉවර වුණ සිතක් තමයි යොදන්ට පුළුවන්. දැන් සතර සතිපටියාන සූත්‍රයේ පැහැදිලි ව ම කියනවා. දැන් අපි තව උදාහරණයක් ගමු. "කායෙකායානුපස්ස විහරති ආතාපි සම්පරානො සතිමා විනෙයාලොකේ අහිංසා දොමනස්ස." දැන් සතර සතිපටියාන සූත්‍රයේ කමටහන් හාවනා කුම විස්සක් දිලා තියෙනවා. දැන් කායානුපස්සනාව දාහතරක් තියෙනවා. මං දැන් කායානුපස්සනාව ගැන විතරක් කරා කරන්නම්.

එතකොට දැන් කායානුපස්සනාවේ කමටහන් දාහතරක් දෙනව. දෙන්ට ඉස්සල්ලා කිවිවා ඒ දාහතර වඩන්නේ ඒ දාහතර හෝ එකක් හෝ කොයි එක හරි වඩන්ට ඕනෑ මෙන්න මේ විදියට. කොහොමද වඩන්නේ? "කායෙ කායානුපස්ස විහරති ආතාපි සම්පරානො සතිමා විනෙයාලොකේ අහිංසා

දොමනස්සං” - කයේ යථා ස්වරූපය අනුව කයේ කය අනුව බලමින් වාසය කරනවා. “කායෙ කායානුපස්ස විහරති” - කයේ කය අනුව බලමින් වාසය කරනවා. කොහොමද? “ආතාපි සම්පර්ශනා සතිමා” මේ කය අපිට ඔහු විදිහට බලන්ට බැං. කොහොමද බලන්නේ? “ආතාපි සම්පර්ශනා සතිමා” වචන තුනක් තියෙනවා. “ආතාපි” “සම්පර්ශනා” “සතිමා ආතාපි” කියලා කිවිවේ බලවත් වීරිය. වීරිය අවශ්‍යයි මේ කයේ යථා ස්වරූපය දකින්ට. කයේ නෙවෙයි සතර සතිපටියානයේ හතරට ම එහෙමයි. අපි දැන් මේ උදාහරණයට ගත්තේ කය නේ. මං එක ගැන කියන්නේ එතකාට මේක ඇත්ත ඇති සැටියෙන් දකින්ට නම් බලවත් වීරියක් ඔහු. එතකාට “සම්පර්ශනා” නුවණක්. ඇත්ත ඇති සැටියෙන් දකින්ට ප්‍රාථිවන් ප්‍රබල නුවණක් ඔහු. රේලගට “සතිමා” - සිහිය, ප්‍රබල සිහියක්. එතකාට වීරිය - නුවණ - සිහිය කියන අංග තුන ම අපිට අවශ්‍යයි. මේ කියන මූලික අංග තුන අපිට තියෙන්ට ඕනෑ. “ආතාපි සම්පර්ශනාසතිමා” රේලගට කියනවා එතනිනුත් නවතින්නේ නැ. රේලගට කියනව? විනෝයා ලොකේ අහිජ්කධා දොමනස්සං” මෙන්න මේ “විනෝයා ලොකේ” කියලා කිවිවේ කායානුපස්සනාව. මොකද කය ගැන නේ කථා කරන්නේ. එතකාට කය පිළිබඳ ව “අහිජ්කධා දොමනස්සං” - දැඩි ඇලිමෙන් හා ගැටීමෙන් තොර ව බලන්ට ඕනෑ. කායානුපස්සනාව වඩින්නේ කොහොමද? කයේ කය අනුව බලන්ට ඔහු. කොහොම ද බලන්නේ? වීරියෙන් - නුවණින් - සිහියෙන්. එතකාට එතන අංග තුනක් තියෙනවා. රට අමතරව කියනව, කය පිළිබඳ ඇලිමෙන් හා ගැටීමෙන් තොරව. ඇලිම ගැටීම නැත්තම් එතන මොකක්ද තියෙන්නේ. මධ්‍යස්ථා බව. ඒ කිවිවේ උපේක්ෂාව. එතකාට අපි අග තියෙන්ට ඕනෑ; වීරිය, නුවණ, සිහිය සහ උපේක්ෂාව. එතකාට උපේක්ෂාව කොහොද තියෙන්නේ. ඔය කියන හතර කොහොද තියෙන්නේ? වතුරුප ද්‍රානයේ.

දැන් බලන්ට ප්‍රථම ද්‍රානය අරන් බලන්ට. ප්‍රථම ද්‍රානයේ සිත කොහොද තියෙන්නේ? විතක්ක - විවාර - පිති

- සුඛ - ඒකගේගතා කියන හතර ම තියෙනවා. ද්‍රීතිය ධ්‍යානයේ විතක්ක - විවාර නැ. පීති - සුඛ - ඒකගේගතා. රළුගට තාතිය ධ්‍යානයේ සුඛය ඒකාගේගතා තියෙනව. පීතිය නැ. වතුරුප ධ්‍යානයට යනකොට සුඛයත් නැ ඒකග්‍රහණාවය පමණයි. තනිකර උපේක්ෂාව පමණයි හතර වන ධ්‍යානයේ. එතකොට වතුරුප ධ්‍යානය අවශ්‍ය වෙනවතේ. දැන් අර උපේක්ෂාව තියෙන්ට එපායැ. අන්න ඒ උපේක්ෂා සහගත සිත තමයි වතුරුප ධ්‍යානයේ තියෙන ඒ සිත තමයි, විරියෙන් - තුවණින් - සිහියෙන් යොමු කරන්නේ කායානුපස්සනාවට. නැත්නම් විත්තානුපස්සනාවට. නැත්නම් විද්‍යානුපස්සනාවට. එහෙමත් නැත්නම් දම්මානු-පස්සනාවට.

එතකොට මේක තමයි බුදු හාමූදරුවන්ගේ නිරදේශය. මුලික නිරදේශය. ඉතින් අපි අතන ඉදළා කොහොමද කියන්නේ මේක තමයි තිබෙන තැනිව පුළුවන් කියලා. මම ගිය දේශනාවෙදි කිවිවා උපනිස සුතුය අනුසාරයෙන්, ගුද්ධාව කියන ඒක. ගුද්ධාව නිසා මොකද වෙන්නේ? රළුගට මං කිවිවා වැශේනවා කියලා. දැන් මෙතන ගුද්ධාව අරගත්තේ ඇත්තට ම ආරය අෂ්ටාංගික මාරුගයමයි. ආයෙන් මේ හාවනාවමයි. හරි. ආරය අෂ්ටාංගික මාරුගය ගුද්ධාව නිසා මොකක්ද ඇතිවෙනව කිවේ. පුමෝදය. සිතේ පුමෝදය. සිත පුමෝදයට පත්වෙනවා. පුමෝදය රළුගට හේතු වෙනවා. කොහාවද? මොක්වද? සිතේ පීතියට. පීතිය හේතු වෙනවා සැහැල්ලුවට. පස්සද්ධියට. එතකොට පස්සද්ධිය හේතු වෙනවා සුඛයට. එතකොට සුඛය කියලා කිවිවේ කායික සුවය. සුඛය හේතු වෙනවා සමාධියට. සමාධිය හේතු වෙනවා මොක්වද? යථාභ්‍යත යුතුයට. යථාභ්‍යත යුතුය කියලා කිවිවේ මොක්වද? විපස්සනාවට. එතනින් ගත්තෙන්, එතකොට මෙතන පැහැදිලිය තෙදී? මේ සිත කොහොමද යන්නේ කියලා. එතකොට දැන් සම්පූද්‍ය තොර විද්‍රුෂනාවක් නැ. අනිවාර්යයෙන් මේ අංග වික මත් වෙන්ට ඔහු. හැඳුවී වෙනස තියෙන්නේ විද්‍රුෂනා සමාධියක් ම වඩුවා ඉන්ට අපිට පුළුවන්. විරිය කරගෙන කරගෙන යන්ට පුළුවන්. නමුත් ඉස්සෙල්ල වැශේන්නේ සමථය.

කොහොම හරි සිත එකගවෙලා වෙලා කොහොම හරි අමාරු ක්‍රමයකින් හෝ වෙලා අන්තිමට මොකද වෙන්නේ එතෙන්ට සිත එකග වූණාට පස්සේ නීවරණ ටික යටපත් වූණාට පස්සේ තමයි ඇති වීම - නැති වීම දැකින්ව පටන් ගන්නේ. ඒ හින්දා සමහර වෙලාවට විද්‍රෝහනා කමටහනේ ම සමථ වශයෙන් තමයි මුළින් ක්‍රියාත්මක වෙන්නේ. ඒක වඩා කොට කාගෙන් හරි උපදෙස් අරගෙන වීරය වඩා කොට ඒ හරහා සමථය ඉස්සෙල්ල වැශ්‍යතාවා. ඊට පස්සේ නීවරණ යටපත් වෙලා තමයි විද්‍රෝහනාවෙන් ඇති වීම දැකින්ව පටන් ගන්නේ. පැහැදිලි ද කියපු දේ?

ඒ හින්දා සමථයෙන් තොර විද්‍රෝහනාවක් තියෙනවා කියලා කියන එක පිළිගන්ට අමාරුයි. බුදුහාමුදුරුවෙළා එහෙම කියපු බවක් කොහොවත් සඳහන් වෙලා නැ. සූත්‍ර ගණනාවක් තියෙනවා. ඒ සූත්‍රවල පැහැදිලිව ම ඒවා කියලා තියෙනවා.

අපි රේලග දේශනාවක දී මේ සමථ හාවනා කරන හැඳි වෙනම දේශනාවකින් අපි කරනවා. ඒ සමථ හාවනාව කොහොමද ඇතිවෙන්නේ කියලා. මට එතකොට විස්තර කරන්ට පූජ්‍යවන් සමථ වඩා කොහොමද පක්ෂ්ව නීවරණ යටපත් වෙන්නේ. පක්ෂ්වනීවරණ යටපත් වෙන එක තමන්ට දැනෙන්නේ කොහොමද? බුදුහාමුදුරුවෙළා පළමු නීවරණ පහට වෙන වෙන ම උදාහරණ උපමා පහක් දෙනවා. පක්ෂ්ව නීවරණවලින් හිත නිදහස් වෙන කොට දැනෙන විදිය, බුදුහාමුදුරුවෙළා කිවිවා. දැනෙන්නේ කොහොමද? හිර ගෙදර ගැන්න කෙනෙක් හිරෙන් නිදහස් වූණා වගේ. එතකොට ණය-කාරයෙක් ගෙයෙන් නිදහස් වූණා වගේ. එතකොට දාසයෙක් දාසකම්න් නිදහස් වූණා වගේ. උපගට රෝගියෙක් රෝගයෙන් සුව වූණා වගේ. කිසියම් කෙනෙක් දුරු කතරක් ගෙවාගෙන යහතින් ඒ ගමන කෙපුවර කළා වගේ සිතට සතුවක් සැහැල්ලුවක් දැනෙනවා. බලන්ට කරුණු පහක්. මේ නීවරණ පහට උදාහරණ පහක් දුන්නා. මේවාගෙන් නිදහස් වූණාම දැන් නිකම් හිතන්ට හිරගෙදරක ඉත්ත කෙනෙක් හිරෙන් නිදහස් වූණාම කොට්ට සැනසිල්ලක් ද දැනෙන්නේ නේද?

රෝගියෙක් රෝගය හොඳ වූණාම, එතකොට ගෙයකාරයෙක් නැයෙන් මිදුණාම, දාසයෙක් දාස බවෙන් මිදුණාම, ඉතින් මෙන්න මේ වාගේ බුදු භාමුදුරුවා ඒ පහට උදාහරණ පහක් කියනවා. මෙන්න මේ වගේ තමන්ට දැනෙන්ට පටන් ගන්නවා. එහෙමයි යන්නේ. ඉතින් ඒ වගේ බුදු භාමුදුරුවා හරි ලස්සනට රට පස්ස අර නීවරණ ගිහිල්ලා ධ්‍යාන අංග දැනෙන හැටින් කියලා තියෙනවා. ජලයෙන් පිරිලා තිබෙන වතුරෙන් පිරිලා තිබෙන පොකුණක් වගේ මුළු පොකුණ ම පිරිලා තියෙන්නේ. ර්ලගට මුළු පොකුණේ හැමතැන ම ජලයෙන් තෙම්ලා තියෙනවා වගේ මුළු ගිරිරයට ම දැනෙනවා මේ ධ්‍යාන අංග මේ සැපය සුබය. ර්ලගට සුදු රේද්දකින් වහගෙන ඉන්නවා වගේ, හිස සිට දෙපතු දක්වා මුළු ගිරිරය ම සුදේන් වැහිලා ගියා වගේ ඒකාග්‍රතාවයට යන හැටි, ඇත්වෙන හැටි. මෙන්න මෙහෙමයි, නීවරණවලින් ඉවත් වෙන්නේ.

රට පස්ස බුදු භාමුදුරුවා කියනව්, කොහොමද පෙර විසු කද පිළිවෙතට හිත යොමු කරන්නේ? වතුරුප ධ්‍යාන හිත දැන් මේ කියන්නේ පෙර විසු කද පිළිවෙත බලන්ට යොමු කරන්න කිවිට ඒ පුබිබේ නිවාසානුස්සනි ඇතාය. පෙර ආත්මයට යොමු කරන්ට කිවිවා. ර්ලගට වූතුපපාත ඇතායට. සත්ත්වයේ කර්මානුරුපව ඉපදෙමින් - මැරෙමින් යන හැටි දකින එක. රට පස්ස යොමු කරන්ට කිවි, ආසවක්ඛය ඇතායට. ආගුව ස්ථාන කිවිවේ කෙළින් ම විද්‍රෝහනාවට. මං ගිය සතියේ දේශනාවේ දී මං හිතන්නේ මං කිවා පසලාස් වරණ සහ අෂ්ට විද්‍යා කියලා. ඒ වරණ ධර්මවල අනිවාර්යයෙන් ම ප්‍රථම ධ්‍යානය ද්විතීය ධ්‍යානය, තංතීය ධ්‍යානය, වතුරුප ධ්‍යානය කියලා සේබ සූත්‍රයේ පැහැදිලි ව ම මේ ධ්‍යාන හතර සඳහන් වෙනවා, වරණ ධර්ම හැටියට. ඉතින් අපි කොහොමද මේ බුදුභාමුදුරුවා මේ තරම් නැවත තැවත කියදේ සම්පූර්ණ මේ හයට හදාගත්තා. සමථ වඩින්ට හයයි. ධ්‍යාන වඩින්ට බැං කියලා හිතාන ඉන්නේ. ධ්‍යාන කියන ඒවිවා මේ

අමුතු ලෝකයක කියලයි හිතාගෙන ඉන්නේ. ධ්‍යාන වඩන්ට පුළුවන්. අෂ්ට සමාපත්ති යනකං වඩන්ට පුළුවන්, අදත්. වඩපු අයත් ඉන්නව. වඩන අයත් ඉන්නව, අදත්. මේවා මේ මතෙන් ලෝකවල සිහින ලෝකවල තියෙන එව්වා නොවේයි. මේවා පායේශීකව කළ හැකි කරන්ට පුළුවන් දේවල්. බුදු භාමුදුරුවා කරන්ට බැරි කිසිවක් අපට කිවිවේ නෑ. බැරි නම් බුදු භාමුදුරුවෝ කියයි. ඉතින් ඒ හිත්දා කුවුරුහරි කියනවා නම් සමරියෙන් තොර විපස්සනාවක් තියෙනවා කියල, ඒක ඉතින් එයාගේ නොදාන්නා කම මිස බුද්ධ දේශනාව නම් තොවේ. ඒ හිත්දා සමරි භාවනාව අවශ්‍ය වෙනවා. මේ ගාර්ථාවෙන් ඒක තියෙනවා. පාපයෙන් වළකින්ට. ඒ කිවේ සීලය. කුසල් වඩනවාට කිවිවේ අකුසලයෙන් සිත මුදවාගැනීම. දැන් අකුසල-යෙන් සිත මුදවාගැනීම පැහැදිලිව ම පක්ෂ්ව නීවරණවලින් හිත මුදවාගැනීම. ඒ දෙවැනි පදය. තුන්වැනි පදය සිත පිරිසිදු කිරීම. ඒ කිවිවේ තතිකර විපස්සනාව. ඒකෙන් තමයි සත්‍යය දකින්නේ. ආසවක්බය සූණය පහළ වෙන්නේ. විද්‍යාව පහළ වෙන්නේ. තේරුණාද කියපු දේ? තව මොනවද ඒ ගැන අහන්ට තියෙන්නේ. ඔව්. ඒක මට හිතෙනවා අපි මෙතෙක් කරා කරපු ප්‍රශ්නය තේරුණාද? සමරියෙන් තොර විද්‍යානාවක් නෑ කියන එක මං හිතන්නේ. දැන් මොනවද ආය අහන්ට තියෙන්නේ?

### ප්‍රශ්නයක් :

ස්වාමීන් වහන්ස, කාමෙසුම්චිජාවාරා කියලා ගරිරයෙන් සිදුවෙන අකුසල් ගැන කියුවෙන තැන වැඩියෙන් ම කියුවෙන්නේ ගරිරය පිනවීම විතර ම ද? අනිත් ඒවා ගැනත් පක්ෂ්ව ඉන්දියයන් ගැනත් කියුවෙනවද?

### පිළිතුර :-

ඔව්. ඔය අහන්නේ පක්ෂ්ව ඉන්දියයන් ඔක්කොම පිනවනව ද කියන එක. දැන් මෙතන කාමයන්ගෙන් වැළකෙන තැන. අර පාපවලින් වැළකෙන තැන කය හසුරුවාගන්ට කියන තැන කියන, එතන කය සංවර කරගැනීම, කයෙන් කෙරෙන පවිකම් බුදු භාමුදුරුවා එතන පැහැදිලි ව ම

කියන්නේ පරදාර සේවනය. කාම මිථ්‍යාවාරය කියල කියන්නේ පරදාර සේවනය. තමන්ට හිමි නැති අඩුවක් සමග හෝ පුරුෂයෙක් සමග පුරුෂයෙක් හෝ ස්ත්‍රීයක් සමග ලිංගික වශයෙන් එක්වීම. පැහැදිලිව ම කියනවා නම් මේ එක්වීම වැරදිය. තමන්ට හිමි නැති තමන් සරණ පාවාගෙන නැති කෙනෙක් සමග ලිංගික සබඳතා පැවැත්වීම වැරදිය කියන එකයි මෙතන පැහැදිලිව ම කියන්ට තියෙන්නේ. මෙතන ඔය කියන ඉන්දිය පින්වීම පවක් කියල කිවිවේ නැ. ඇසින් රුප බලලා ආස්වාද කරා කියලා අපායේ යනවා කියලා බුදු භාමුදුරුවා කියලා තියෙනවද කොහො හරි? කියල තියෙනවද? පටලවාගන්ට දෙයක් නැ. කොහො හරි අහල තියෙනවද? නැ. මාත් අහල තියෙනවා. ඒ ප්‍රශ්නය සමහරු කියනවා. මේ කාමෙසුම්විජාවාරා කියලා කියන්නේ මේ සියලු ඇසි, කන, නාසය පින්වීමෙන් වැළකීම කියල. නැ. එක වෙනව මේ මාර්ගය වඩාගෙන ඉදිරියට යනකොට. මේ මුලින් ම සිලය, කය-වචනය සංවර කරගෙන, ර්ලගට අකුසලයෙන් වැළකිලා කුසල් වඩා තැනට එන කොට විකෙන් රික කුමයෙන් මේ ගමන යනවා. සාගරය වගේ. බුදු භාමුදුරුවා මේ ධර්මය උපමා කමළ් සාගරයට. අපි ඉන්නේ තාම වෙරලේ. මේ කය-වචන සංවර කරගන්නේ වෙරලේ ඉන්නවා වාගේ. ර්ට පස්සේ අපි යනවා භාවනාවට. ර්ලගට කුසල් වඩින්ට. එතකොට මොකද වෙන්නේ? කුම-කුමයෙන් බැහැගෙන බැහැගෙන යනවා. කුමයෙන් ගැඹුරු වෙන්නේ. ගැඹුරු වෙනකොට ඔය කියන ර්ලග ධර්මවලට යනවා. ඒ කියන්නේ දැන් රහතන් වහන්සේ කෙනෙක්ගේ සිලයට අපි කියන්නේ, වතු පාරිගුද්ධ සිලය. එතනදී සිල් භතරක් තියෙනවා. එතන මොනවද තියෙන්නේ? ප්‍රාතිමෝක්ෂ සංවර සිලය, ඉන්දිය සංවර සිලය. එතකොට ප්‍රත්‍යා සංති:ස්‍රිත සිලය, ආජ්ව පාරිගුද්ධ සිලය. දැන් මේ ඔක්කොම පටන් ගන්ට බැ නෙ. පළවැනියට ම පටන් ගන්න මිනිහට වෙරලේ ඉදගෙන ඕවා කරන්ට බැ. මුලින් පටන් ගන්නේ අර දේවල්වලින්. මේවා තමයි පවිකම්. මේ වගේ තමයි හිත දුවන්නේ. පර අඩුවන්, පර ස්ත්‍රීන් පස්සේ යන්ට මිනිස්සු හරි කැමතියි. මං කිවිවනේ එතන ආස්වාදයක්

තියෙනවා කියල. ඒ වගේ ඒ කරන කෙනා ඒක කරනවා. ඉස්සෙල්ල ඒකෙන් වළකින්ට ඔහු. ඒකෙන් වැළකිලා රූග පියවරෙන් පියවර යනකාට ඔය කියන අර සියලු ඉන්දියන් පිනවන එක වළකිනවා. අර්හත්වයට යනකාට ඒ අධි සීල - අධි විත්ත - අධි ප්‍රයු. මේ මාර්ගය පටන් ගන්න තැනිය ඔය රික කිවිවේ. ඒක හින්දා මෙතන පැහැදිලිව ම කිවිවේ පරදාර සේවනය ම මිස ඇස - කන - නාසය පිනවන සියල්ල නොවේ.

ඇසින් රුප දැකළා ආස්ථාද කළා කියලා බුදු භාමුදුරුවා පවි කියලා කිවේ නැ. මේ නිරයට යන්ට වෙනවා කියලා. පවක් නොවේ. දැන් අපායගාමී වෙත්තැ. මං අර ඉස්සර වෙලා අර පැහැදිලිව ම කිවිවේ. අර පාපකර්ම දහයක් කිවිවේ. ඒ දහය වගේ තමයි දැන් ඒකයි මම භැමවෙල් ම කියන්නෙන මත් පැන් පානය කරලා නිරයට යන්නෙන නැ කියලා කියන්නෙන ඒකයි. දැන් මත්පැන් ගත්ත මිනිහෙක් නිරයට යනවා නම් මත්පැන් නොගන්න කෙනා දිව්‍ය ලෝකේ යන්ට එපායැ. ඒකයි. දැන් මේ ඔක්කොම අරක්කු බොන අය ඔක්කොම නිරයට යනවා ද? ඒකයි. මත් පැන් නොවේයි මෙතන තියෙන ප්‍රශ්නෙන. බේලා හෝ නොවී හෝ මෙන්න මේ කියපු අකුසල් කරනව නම් නිරයට යනවා. බේල බේල හොඳට ම වැටිල නිදා ගත්තොත් ඒ මිනිහා මොන පවක් වත් කරනව ද? ඒ හින්දා නිරයට යන්නෙන නැ. ඉතින් මත් ගතිය ඉවර වුණා ම මිනිහා හොඳට තැගිරිනවා. නිදියලා ඇහැරියා වගේ. හරි, ඒක නිසයි මම කිවිවේ. දැන් ප්‍රාණසාතය අකුසලයක් කිවිවට මාංස භක්ෂණය පවක් වෙන්නෙන නැ. දැන් මේවා හරි ආන්දෙල-නාත්මකයි. නමුත් කජා නොකරත් බැ. මාංස භක්ෂණය කරන්නේ දිව පිනවන්ට තියෙන ආඟාවට. ඇසින් රුප දැකළ ඇස පිනවීම භා සමානයි මස් කාලා දිව පිනවන එක. නමුත් ඕකයි ප්‍රාණසාතයයි දෙකක්. ඇස පිනවීමයි කාමමිල්‍යාචාරයයි දෙකක්. පටලවාගන්ට එපා. ඒකයි මං අර ඉස්සෙල්ල පටන් ගන්න කොට ම කිවිවේ. බුදු භාමුදුරුවා මෙන්න මේ වික කිවිවා. මේවාට යමක් එකතු කරන්ට යන්ටත් එපා. වෙනස් කරන්ට යන්ටත් එපා කියල. දැන් මේ අහපු ප්‍රශ්නය

සාධාරණයි. "කාමෙපුම්විජාවාරා" කිවිවහම එතන අපි පාලි-යෙන් ඒ ගාට්‍යාව, ඒ වාක්‍යය කියවන කොට කාමයේ වරදවා හැසිරීම කියලා කියන්නෙන එතන නිශ්චිතව ම ගන්නව නම් උත්තරේ මොකක්ද? පරදාර සේවනය. තමා සතු නැති ස්ත්‍රීයක් සමග හෝ පුරුෂයෙක් සමග කායික සම්බන්ධතාවක් පැවැත්-වීම තමයි එතන කියුවෙන්නේ. නැත්තම් පුරුෂයෙක් ලස්සන ස්ත්‍රීයක් දිහා දැකළ ලස්සන රුපයක් කියලා කිවිවට එය අර කාමලීප්‍රාවාරය වෙන්නෙන නැ. ඇසින් රුපයක් දැකළා ආස්ථාද කළ පමණින් එතැනට යන්නෙන නැ. පැහැදිලි ද කියපු දේ?

තව ගැටුලු තියෙනවද? ඒ වගේ කුවුරුත් කරා කරන්නෙ මේ ගාසනය කියන්නෙ මොකක්ද? ගාසනය පිළිබඳ ව පිරිසීම සහ දියුණු කිරීම ගැන. අපිත් පුළුවන් තරම් මේ ගැන අවධානය යොමු කළා. මං හිතන්නෙ කාටත් පැහැදිලියි තේදි බුද්ධානුගාසනාව මොකක්ද කියලා. බුද්ධ දේශනාව නැත්තම් බුද්ධ ගාසනය මොකක්ද කියලා. කුවුරු හරි කෙනෙක් ඉන්නවනම් මේ ගාසනය දියුණු කරන්ට මේ ගාසනය ගැන හිතන කෙනෙක් ඉන්නව නම්, හැබැයි එකක්, හිතනට එපා එව්වර දුරට. ගාසනය දියුණු කරන්ට යන්ට එපා. තමන් දියුණු වෙන්ට. ගාසනය තියෙන්නෙ තමා තුළමයි. ඔය කියපු ගාට්‍යාවේ පද තුනේ ගාට්‍යාවේ තියෙන්නෙ. එළියේ නොවේ. බාහිරව නොවේ. තමා තුළමයි. තමා ඔය ක්‍රියා මාර්ගය පිළිපදින්ට. මේක ප්‍රායෝගික දහමක්. කිය-ක්‍රියා ඉන්න දහමක් නොවේ. යායා කරන එකක් නොවයි. ඉල්ලන එකක් නොවයි. මේක අපිට දෙන්ට කෙනෙක් නැ. පිළිපදින්ට ඕනෑ. ක්‍රියාත්මක වෙන්ට ඕනෑ. අපි විහින් අපි පිරිසිදුවෙන්ට ඕනෑ. අපි ඒ දේ කරන්ට අධිෂ්ථාන කරගන්ට. ඒ දේ කරන්ට මූලික පියවර තියන්ට. කරගෙන යන්ට.

එකම තමයි ගාසනයේ දියුණුවත් දියුණු කරන්ට තියෙන එක ම මගත්. තමන් දියුණු වෙන එක ම මගත්. මේක කරන අය තමයි බොද්ධයා වෙන්නෙ. ඔය කිරීම ම තමයි හැමදෙනාගේ ම යහපතට හේතු වෙන්නෙ.

